

සුවිශේෂී වෘත්තාන්තයක අනුවර්තනය



**වාර්ෂික වාර්තාව  
2016**

ජාතික ඉතිරිකිරීමේ බැංකුව



සුවිශේෂී වෘත්තාන්තයක අනුවර්තනය

වාර්ෂික වාර්තාව  
2016



ජාතික ඉතිරිකිරීමේ බැංකුව

## දැක්ම

වඩාත් විශ්වසනීය හා වැඩිම ඉල්ලුමක් පවතින ඉතිරිකිරීමේ හා ආයෝජන විකල්පය.

## මෙහෙවර

ගනුදෙනුකරුවන්ගේ ඉතුරුම් හා ආයෝජන අවශ්‍යතා ප්‍රශස්ත ලෙස සපුරාලීමට අවශ්‍ය පරිපූරණ මූල්‍ය විසඳුම් සැපයීම හා අප බැංකුව පිළිබඳව උනන්දු වන සියලුම පාර්ශ්වයන්ගේ අපේක්ෂාවන් මුදුන් පැමිණවීම.

## වටිනාකම්

අපි දෛනික ව්‍යාපාර කටයුතුවල නියැලීමේදී විශ්වාසය, අන්‍යෝන්‍ය ගරුත්වය සහ අවංකභාවය පෙරදැරිව අප්‍රමාදව හා නිර්මාණාත්මකව කටයුතු කරන්නෙමු.

## පටුන

### සුවිශේෂී වෘත්තාන්තයක අනුවර්තනය 05

සුර්වකථනය — 06

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සුවිශේෂී ව්‍යාපාරික ආකෘතිය — 08

ආයතනික ව්‍යුහය — 20

### 2016 වෘත්තාන්තය 22

විශේෂ තොරතුරු — 24

අපගේ කතා නායකයන් — 31

සභාපතිතුමාගේ පණිවුඩය — 32

සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරීතුමාගේ සමාලෝචනය — 36

කථා වින්‍යාසය — 42

මූල්‍ය ප්‍රාග්ධනය — 43

බුද්ධිමය ප්‍රාග්ධනය — 66

නිෂ්පාදන ප්‍රාග්ධනය — 69

මානව ප්‍රාග්ධනය — 72

සමාජයීය සහ සම්බන්ධතා ප්‍රාග්ධනය — 79

ස්වභාවික ප්‍රාග්ධනය — 95


වාර්ෂික වාර්තාව - 2016

සුවිශේෂී වෘත්තාන්තය - අනුගාමී කෘතිය

ජාතික ඉතිරිකිරීමේ බැංකුව

සැකසුම: ස්මාර්ට් මිඩියා වාර්ෂික වාර්තා සමාගම





මූලය වාර්තා  
179

යහපාලනය — 99

අධ්‍යක්ෂ මණ්ඩලය — 100

ආයතනික කළමනාකාරිත්වය — 104

විධායක කළමනාකාරිත්වය — 106

ප්‍රධාන කළමනාකරුවන් — 108

ආයතනික යහපාලනය — 112

අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටු වාර්තාව — 139

අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් සහ පාරිශ්‍රමික  
කමිටු වාර්තාව — 142

අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ  
කමිටු වාර්තාව — 144

අධ්‍යක්ෂ මණ්ඩල නාමයෝජනා  
කමිටු වාර්තාව — 146

අවදානම් කළමනාකරණ වාර්තාව — 150

අතිරේක තොරතුරු  
311



සුවිශේෂී වෘත්තාන්තයක  
අනුවර්තනය

පුරවකථනය



අපගේ සුවිශේෂී කථාන්දරය ඇරඹෙන්නේ වසර 44කට පෙර එවකට රටෙහි පැවති ඉතුරුම් ව්‍යාපාර ඒකාබද්ධ කරමින්, ජාතික ඉතිරිකිරීමේ බැංකුව නමින්, එක් ආයතනයක් පිහිටුවීම සඳහා පාර්ලිමේන්තු පනතකින් පහසුකම් සැලසීමත් සමගිනි. එබැවින්, අපගේ සුවිශේෂී ආයතනයට සියවසකට වඩා පැරණි ඉතුරුම් උරුමයක් හිමි වී ඇත.

ජාතික ඉතිරිකිරීමේ බැංකුව ස්ථාපනය කිරීමේ මූලධර්මය මූල්‍ය අන්තර්ගතයයි. ජාතික ඉතිරිකිරීමේ බැංකුව සියලු ශ්‍රී ලාංකිකයන් සඳහා ඔවුන්ගේ ජන වර්ගය, ස්ත්‍රී/පුරුෂ භාවය හෝ තත්ත්වය නොසලකා අවශ්‍යතා සපුරාලන ප්‍රමුඛ ඉතුරුම් ආයතනය විය. වසර 44කට පසුව, දිවයින පුරා ශාඛා 250 කට වඩා වැඩි ගණනක් සහිත, සමාජයේ සියලු කොටස්වල බැංකුව ජාතික ඉතිරිකිරීමේ බැංකුව බව අපට සහතික වෙමින් ප්‍රකාශ කළ හැකිය.

කවරයේ ඇති කුළුණ රටේ විශාලතම බලපත්‍රලාභී විශේෂිත බැංකුව වශයෙන් අපගේ ස්ථායීතාව සංකේතවත් කරයි. තවද එය අපගේ ප්‍රධාන උනන්දුවක් දක්වන පාර්ශ්වය වන ශ්‍රී ලංකාවේ ජනතාව තුළ ඉතුරුම් සංස්කෘතියක් පෝෂණය කිරීමෙහිලා අපේ දිගුකාලීන කැපවීම නිරූපණය කරයි.

දේශීය ආර්ථිකය තුළ සවිමත්ව මුල් බැස ගත්, ජාතික ඉතිරිකිරීමේ බැංකුව ජාතියට ශක්තිමත් කුළුණක් වෙමින් ක්‍රියා කරයි. අපි ජාතික ආර්ථිකයට, බදු සහ ලාභාංශ ගෙවීම හරහා පොදු වියදම් වලට දායක වන අතර, ජාතික ප්‍රතිපත්ති සහ රජය විසින් සිදුකරන මූලාරම්භ කෙරෙහි දායක වෙමින් සහාය වන්නෙමු. එබැවින් අපි ආර්ථික ශක්තිය සහ මූල්‍යමය සුරක්ෂිතතාවය ළඟා කර ගැනීමට ජාතිය සවිබල ගැන්වීමට කැප වී සිටිමු.

අපි අපටම සුවිශේෂී වූ ක්‍රමයකට, ජාතියට සහ එහි ජනතාවට සේවය කරමු. මේ අපේ සුවිශේෂී කථාන්දරයයි.

ජාතික ඉතිරිකිරීමේ  
බැංකුවේ  
සුවිශේෂී ව්‍යාපාරික  
ආකෘතිය

ඉතුරුම් සංස්කෘතියක් පෝෂණය කරන අතරතුර ජාතියට සේවය කිරීම අපගේ ව්‍යාපාර ආකෘතියේ ප්‍රධාන මෙහෙවරයි. වසර 44 ක ප්‍රමුඛ සේවාවක් සහ සියවසකට වඩා පැතිරුණ ඉතුරුම් උරුමයක් සමගින්, ජාතික ඉතිරිකිරීමේ බැංකුව ශ්‍රී ලාංකික බැංකු කර්මාන්තයේ අතිකුත් තරඟකරුවන් අතර සැබැවින්ම අනුපමේය සේවාවන් පිරිනමයි.

මූල්‍ය ප්‍රාග්ධන



.....

කොටස්කරුවන්ගේ අරමුදල්

රු. මිලියන

**32,245**

ණයට ගැනීම්

රු. මිලියන

**207,040**

වත්කම් පදනම

රු. මිලියන

**911,704**

තැන්පතු පදනම

රු. මිලියන

**657,280**

එකතු කළ ආර්ථික අගය

රු. මිලියන

**5,317**

බුද්ධිමය ප්‍රාග්ධනය



.....

සන්නම් අගය

එ.ජ.ඩො. මිලියන

**202**

සන්නම් ශ්‍රේණිගත කිරීම (LMD)

3 වන ස්ථානය

ශ්‍රී ලංකාවේ සුරක්ෂිතම බැංකුව

රජයේ ඇපවීම

**100%**

ෆිච් රේටිංග්

**AAA(lka)**

නිෂ්පාදන ප්‍රාග්ධනය



.....

මුළු ශාඛා

**250**

ස්වයංක්‍රීය ටෙලර්ස්නතු

**279**

ශාඛාවෙන් බැහැරව පිහිටි ස්වයංක්‍රීය ටෙලර්ස්නතු

**22**

ජංගම බැංකු ඒකක

**5**

2016 විවෘත කළ නව ශාඛා

**5**

මානව ප්‍රාග්ධනය



.....

මුළු ශ්‍රම බලකාය

**4,384**

බඳවා ගත් නව සේවකයන්

**923**

පුහුණුව සහ සංවර්ධනය සඳහා ආයෝජනය

රු. මිලියන

**29.5**

පුහුණු පැය

**48,644**

රඳවා ගැනීම් අනුපාතය

**99.6%**

සමාජයීය සහ සම්බන්ධතා ප්‍රාග්ධනය



.....

මුළු පාරිභෝගිකයන් මිලියන

**19.3**

පරිභෝගික සේවා ස්ථාන

**529**

විනිමය හුවමාරු මධ්‍යස්ථාන

**42**

තැපැල්පාලය

**4,061**

ගනුදෙනුකාර බැංකු

**12**

ස්වභාවික ප්‍රාග්ධනය



.....

'එකෝ' ලෝන්ස්

**35**

බිග් සෙයිරි දිනයේදී ප්‍රතිචක්‍රීකරණය කළ කඩදාසි

**කි.ග්‍රෑ 40,820**

**ක්‍රියාවලිය**

**නිර්මාණය කළ අගයන්**

**ප්‍රතිදාන සහ බලපෑම්**



දැක්ම



මෙහෙවර



අගයන්

**ප්‍රධාන ව්‍යාපාර මාර්ග**

තැන්පතු පිළිගැනීම (ශ්‍රී ල.රු./විදෙස් මුදල්)  
 භාණ්ඩාගාර සහ මූල්‍ය වෙළඳපොළ මෙහෙයුම්  
 පාරිභෝගික ණය දීම  
 ආයතනික ණය දීම  
 ආමුඛ සහ විදේශ ප්‍රේෂණ

ශාඛා ස්වයංක්‍රීය වෙලරියන්තු අන්තර්ජාල බැංකුකරණය කෙටි පණිවිඩ බැංකුකරණය හර කාඩ්පත

තැපැල් බැංකුකරණය අලෙවි ස්ථාන බැංකුකරණය පාසල් බැංකු ඒකක

විනිමය හුවමාරු මධ්‍යස්ථාන/නියෝජිතයන් NSB ඊසී කාඩ්පත ඇමතුම් මධ්‍යස්ථානය

අපේ



උපාය මාර්ගය

පොදු ජනතාවගේ ඉතුරුම් සඳහා සුරක්ෂිතම ස්ථානය වැඩි දියුණු වූ මහජන විශ්වාසය ශ්‍රී ලාංකිකයින් අතර ඉතිරි කිරීමේ පුරුද්ද ඇති කිරීම සුභදගිලී පාරිභෝගික සේවය අවංක බව පළපුරුදු ශ්‍රම බලකාය අවදානම් කළමනාකරණය ශක්තිමත් ආයතනික යහපාලනය ප්‍රබල සංවිධානමය සංස්කෘතිය



යහපාලනය



අවදානම් කළමනාකරණය

ලාභාංශ/විශේෂ බදු - කොටස්කරුවන් රු. මිලියන 12,026  
 ගෙවූ පොළී - පාරිභෝගිකයන් රු. මිලියන 44,366  
 - ණයට ගැනුම් රු. මිලියන 16,557  
 මුදාහරින ලද ණය රු. මිලියන 132,278

පුහුණුව සහ සංවර්ධනය රු. මිලියන 29.5  
 තොරතුරු තාක්ෂණ වැඩිදියුණුව රු. මිලියන 326.5  
 මූල්‍ය වාර්තාකරණය වෙනුවෙන් ලබාගත් සම්මාන - 3

වසර තුළදී විවෘත කළ නව ශාඛා - 5  
 වසර තුළදී විවෘත කළ නව ATM - 8  
 උපාය මාර්ගික නැවත ස්ථානගත කිරීම් - 6  
 වසර තුළදී ස්ථාපනය කළ ශාඛා වලින් බැහැර ATM - 1

**සේවක මණ්ඩලය**

සේවක මණ්ඩල විසඳුම් රු. මිලියන 6,235

ලබාදුන් උසස්වීම් ගණන - 239

කාර්ය මණ්ඩලයට ලබාදුන් නිවාස ණයවල වටිනාකම රු. මිලියන 1,129

බැංකුව සමගින් වසර 15 කට වඩා වැඩි පළපුරුද්දක් සහිත සේවකයන් ගණන - 728  
 නව බඳවා ගැනීම් - 923

**ආයෝජකයන්**

**පාරිභෝගිකයන්**

රජය හරහා සමාජයට ලබාදුන් අගය රු. මිලියන 19,251

**ව්‍යාපාර හවුල්කරුවන්**

**සමාජය**

**නියාමකයන්**

**පරිසරය**

එකෝ ලෝන් වටිනාකම රු. මිලියන 22.5

ශ්‍රී ලංකාව තුළ ඉතුරුම් සංස්කෘතියක් අභිවර්ධනය කිරීම අපගේ මූලික මෙහෙවර වේ.

අපි ගනුදෙනුකරුවන්ගේ ඉතුරුම් හා ආයෝජන අවශ්‍යතාවන් සපුරාලන පරිපූර්ණ මූල්‍ය විසඳුමක් සපයන්නෙමු. වසර 44ක ප්‍රමුඛ සේවාවක් සහ ශත වර්ෂයකටත් වැඩි කාලයක් දිවෙන ඉතුරුම් ඉතිහාසයක් ඇති ජාතික ඉතිරිකිරීමේ බැංකුව ශ්‍රී ලංකාවේ බැංකු කර්මාන්තයේ වෙනත් තරඟකරුවන් අතරින් සැබවින්ම අද්විතීය සේවාවක් පිරිනමයි.

ජාතික ඉතිරිකිරීමේ බැංකුව ඔබේ ඉතුරුම් සඳහා වඩාත් ආරක්ෂාකාරීම බැංකුව වේ.

ජාතික ඉතිරිකිරීමේ බැංකුව රාජ්‍ය හිමිකාරත්වය ඇති බැංකුවක් වන අතර තැන්පතු හා පොළීය සඳහා 100%ක රාජ්‍ය වගකීමක් ඇති එකම බැංකුව ද වේ.

2016 වසරේ දී ග්ලෝබල් ෆින්ෆැන්ස් මඟින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව ශ්‍රී ලංකාවේ ආරක්ෂාකාරීම බැංකුව ලෙස පිළිගැනීම තුළින් මෙම තත්ත්වය තවදුරටත් තහවුරු කර ඇත.

අපේ ගනුදෙනුකරුවන් අපගේ මූලික ඉලක්කය වේ

අප ගනුදෙනුකරුවන් තෘප්තියට පත්කරවන වටිනාකමක් සලසන බැවින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව ඔවුන්ගේ තේරීම බවට පත්ව ඇත. අපගේ ගනුදෙනුකරුවන් පිළිබඳව අප සතු විශිෂ්ට අවබෝධය මේ සඳහා මඟපාදා ඇත. ගනුදෙනුකරුවන් වෙත ඇති අපගේ සමීපත්වය, සේවාවේ ගුණාත්මකභාවය, නිපැයුම් හා සේවා මාලාව ආදිය වැනි සාධක රාශියක මුසුවක් මෙම වටිනාකමට දායක වන බව අපි දන්නෙමු. විශ්වාසය හා ධනාත්මක සන්නාම ප්‍රතිරූපය මත ගොඩනැගුණු වටිනාකම මෙම තත්ත්වය තවදුරටත් ආකර්ශණීය කරයි. අපි අපගේ හා ස්වාධීන ගනුදෙනුකාර තෘප්තිය පිළිබඳ සමීක්ෂණ හරහා ගනුදෙනුකරුවන්ගේ වටිනාකම නිරන්තරවම පවත්වා ගෙන යන්නෙමු. කෙසේවුවත් අපගේ මෙහෙයුම්වල තීරණාත්මකත්වය සඳහා තෘප්තිමත් ගනුදෙනුකරුවන්ගේ පැවැත්ම අනිවාර්ය කරුණකි.

අපි ගනුදෙනුකරුවන්ට ඇති ප්‍රවේශය, අන්තර්ක්‍රියාවන් හා පහසුව උපරිම මට්ටමට දියුණු කර ඇත

අපි ඉතා පුළුල් ගනුදෙනුකාර සේවා මධ්‍යස්ථාන ජාලයක් හරහා ගනුදෙනුකරුවන්ගේ කටයුතු සඳහා පහසුකම් සලසා ඇත. දිවයින පුරා විහිදුණු අපගේ ශාඛා 250, තැපැල් කාර්යාල හා උප-තැපැල් කාර්යාල 4,061 සහ පාසැල් බැංකු ඒකක 2,858 හරහා ජාතික ඉතිරිකිරීමේ බැංකුවට ප්‍රවේශ විය හැකිය. ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන ගනුදෙනුකරුවන්ට තැපැල් ජාලය හරහා බැංකු කටයුතු සිදු කළ හැකි බැවින් එමඟින් ග්‍රාමීය ජනතාවගේ ජීවන මට්ටම ඉහළයාමක් ද සිදු වේ. එමෙන්ම ඉතුරුම් ගිණුම්හිමියන් මිලියන 19කට අධික සංඛ්‍යාවක් සිටින අප ශ්‍රී ලංකාවේ ඉතුරුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට ද පත්ව ඇත.

ජාතික ඉතිරිකිරීමේ බැංකුව ජනතාවට පහසු හා ඉක්මන් බැංකු විකල්ප ලබා දෙන බැවින් ගනුදෙනුකරුවන්ට නිදහසේ සිය ඵදිනෙදා ව්‍යාපාර කටයුතුවල නිරතවීමට හැකියාව සැලසී ඇත. ජාතික ඉතිරිකිරීමේ බැංකුව ගනුදෙනුකරුවන්ගේ නිවාස වෙතටම ගොස් තැන්පතු එකතු කිරීම සඳහා අලෙවි ස්ථාන බැංකු ක්‍රමය (Point of Sale Banking System) භාවිතා කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකුව වේ.

අපි ශ්‍රී ලාංකික සමාජයේ සියලුම අංශ සඳහා ඉතුරුම් බැංකුව වන්නෙමු.

අපගේ නිපැයුම් කළඹ ලදරුවන්, තරුණයින් හා යෞවනයින්, කාන්තාවන්, ස්වයං රැකියා නියුක්තිකයින්, මාසික ආදායම් ලබන්නන්, විශ්‍රාමිකයින්, ප්‍රවාසිකයින් හා විදේශගත ශ්‍රමිකයින් යන කොට්ඨාස රාශියක් සඳහා වෙයි. බැංකුව රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයින්, සන්නද්ධ සේවාවල සාමාජිකයින්, වෘත්තිකයින් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය අපේක්ෂා කරන තරුණ ශිෂ්‍යත්වලාභීන් සඳහා ණය පහසුකම් සලසයි.

අපි පන්තිය, ස්ත්‍රී/පුරුෂභාවය හෝ තත්ත්වය කුමක් වුව ද සියලුම ශ්‍රී ලාංකිකයින්ගේ අවශ්‍යතාවන් වෙනුවෙන් සේවා සලසන ප්‍රමුඛතම ඉතුරුම් ආයතනය බවට පත්ව සිටින්නෙමු.

ජාතික ඉතිරිකිරීමේ බැංකුව ජාතියේ ඉතුරුම් ස්ථම්භයයි

රුපියල් බිලියන 912ක මුළු වත්කමක් සහ රුපියල් බිලියන 657ක තැන්පතු පදනමක් ඇති අපි, ශ්‍රී ලංකාවේ හතරවැනි විශාලතම බැංකුව වන්නෙමු. එබැවින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව රටේ ආර්ථිකයට කීඳා බැස ඇත. රාජ්‍ය බැංකුවක් ලෙස අපි ජාතිය ගොඩනැගීම ඉලක්ක කර ගත් රජයේ විවිධ ව්‍යාපෘති සඳහා ආධාර ලබාදීමට මෙන්ම ඒවා ක්‍රියාත්මක කිරීමට කැපවන්නෙමු. අපි සංවර්ධන මූලාරම්භයන් සඳහා අරමුදල් තිබීම සහතික කරමින් බදු, අයබදු සහ ලාභාංශ යන මාර්ගවලින් රජයට දායක වන්නෙමු. අපගේ අද්විතීය ක්‍රියාමාර්ග හරහා අපි ජාතියේ ඉතුරුම් සංස්කෘතිය පෝෂණය කිරීම සහ ජාතියේ උන්නතිය වෙනුවෙන් කටයුතු සලසන්නෙමු.

දිවයිනේ දළ දේශීය ඉතුරුම් ප්‍රතිශතය දැනට වාර්තා කරන 23%ක මට්ටමේ සිට වසර 2020 වන විට 30%ක් දක්වා ඉහළ නංවා ගැනීමට රජය සැලසුම් කරයි. ජාතික ඉතිරිකිරීමේ බැංකුව ගනුදෙනුකරුවන් වෙතටම ගොස් බැංකු කටයුතුවල නිරතවීමේ හැකියාව උදා කර ඇති ‘NSB Reach’ වැඩසටහන දියත් කිරීම හරහා රජයේ මෙම දැක්මට සහාය දැක්වීම පිණිස ක්‍රියාමාර්ග ගෙන ඇත.

ජාතියේ ආයතනික අංශය ශක්තිමත් කිරීම

බැංකුවේ ආයතනික ණය කළඹේ ප්‍රතිලාභිකයින් අතරට දිවයිනේ ප්‍රධාන මූල්‍ය ආයතන සහ රාජ්‍ය හිමිකාරත්වය ඇති ව්‍යාපාර (SOEs) ඇතුළත් වේ. ප්‍රතිශතයක් ලෙස ගත් විට ආයතනික ණය සම්බන්ධ වැඩිම ඉහළයාම බැංකු සඳහා දුන් ණය වූ අතර, වසර ආරම්භයේ දී රුපියල් බිලියන 8.1 ක් වූ මෙම අගය රුපියල් බිලියන 31.8 දක්වා 34.2% කින් සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කළේය.

ජාතික විරුවන් සැමරීම

ජාතික ඉතිරිකිරීමේ බැංකුව ආරක්ෂක අංශයේ නිලධාරීන් සඳහා ණය ලබාදීම කෙරෙහි අවධානය යොමු කරන ලදී. 2016 වසරේ දී ජාතික ඉතිරිකිරීමේ බැංකුව රුපියල් බිලියන 25.7 ක් වූ ණය 21,900කට අධික සංඛ්‍යාවක් ප්‍රදානය කර ඇත. ආරක්ෂක සේවාවල සාමාජිකයින් වාණිජ බැංකුවලින් ලබාගත් ඉහළ පොළියක් ඇති ණය බරින් මුදවා ගැනීම බැංකුවේ පරමාර්ථය විය.

ජාතියේ යටිතලපහසුකම් සංවර්ධනය

ජාතික ඉතිරිකිරීමේ බැංකුව වසර පුරාවට කෙරවලපිටිය ලක්ධනවී විදුලිබල ව්‍යාපෘතිය, බත්තරමුල්ලේ සෙත්සිරිපාය පිහිටි පරිපාලන කාර්යාල සංකීර්ණය සහ බෙන්තොට ජල සම්පාදන ව්‍යාපෘතිය වැනි යටිතල පහසුකම් ව්‍යාපෘති රාශියක් සඳහා ආධාර කර ඇත. එමෙන්ම බැංකුව මාර්ග ඉදිකිරීමේ ව්‍යාපෘති රැසක් සඳහා ද ණය ප්‍රදානය කර ඇත.

ජාතිය ගොඩනැගීම

නව නැඹුරුතා සහ අභියෝග හමුවේ නොසැලෙන ශක්තියක් වෙමින්

අපගේ අද්විතීය ව්‍යාපාර ආකෘතිය තරඟකාරී වෙළඳපොළක් තුළ ක්‍රියාත්මක වීම පිණිස අපව සුදානම් කර ඇත. මූල්‍ය පද්ධතියේ ස්ථම්භයක් ලෙස ජාතික ඉතිරිකිරීමේ බැංකුව, නැඟී එන වෙළඳපොළ නැඹුරුතා සහ තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්වීමටත් අපගේ පාර්ශ්වකරුවන්ගේ අවශ්‍යතාවන් සපුරාලීමටත් හැකියාව ඇති අසමසම ස්ථාවරත්වයක් ගොඩනඟා ගෙන ඇත.

අපි පොළී හා හුවමාරු අනුපාත උච්චාවචනය, වෙළඳපොළ විචලනය, තරඟකාරී හා නියාමන පරිසරය, පර්යේෂණ හැකියාව හා විෂයපථය, ස්වයංකරණ මට්ටම, ඩිජිටල් පරිවර්තනය, ආයතනික ශක්‍යතාව, තොරතුරු තාක්ෂණය භාවිතා කිරීම හා ගාස්තු පාදක ආදායමක් හරහා ආදායම විවිධාංගීකරණයේ දුෂ්කරතා වැනි විවිධ අභියෝගවලට මුහුණ දෙන්නෙමු. නිරන්තරයෙන්ම වෙනස්වන ගනුදෙනුකාර පරිසර පද්ධතිය ද සැලකිල්ලට ගත යුතුය. බැංකුවක් ලෙස අපි සාර්ථකත්වය දිනා ගැනීම පිණිස අපගේ ස්ථාවරය නැවත සංවිධානය කර ගැනීමත් ස්ථානගත කිරීමත් කළ යුතුය.

ජාතික ඉතිරිකිරීමේ බැංකුව නව ඉඩප්‍රස්ථා දිනා ගැනීමට හොඳ සුදානමකින් සිටින්නෙමු

අපි පිට පිට දාහතරවන වරටත් AAA තත්ත්වයෙන් පිදුම් ලැබූ ශ්‍රේණිගත කිරීමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සන්නාමයකි. රජයේ සුරැකුම්පත්වල ආයෝජනය කිරීම හරහා ජාතික ආර්ථිකයට දක්වා ඇති අපගේ දායකත්වය ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සන්නාමය තවදුරටත් ශක්තිමත් කර ඇත.

ජාතික ඉතිරිකිරීමේ බැංකුව 2015 වසරේ දී දිනා ගත් ශ්‍රේණියට වඩා ශ්‍රේණි දෙකක් ඉදිරියට ගොස් ශ්‍රී ලංකාවේ තෙවැනි වටිනාම සන්නාමය බවට පත්වී ඇති බව දක්වන්නේ මහත් අභිමානයකිනි.

තව ද, අන්තර්ජාතික ඉඩප්‍රස්ථාවලින් ඉහළම වාසි ලබා ගත හැකි ගෝලීය තරඟකරුවෙක් බවට පත්වෙමින් අපි ක්‍රම ක්‍රමයෙන් අන්තර්ජාතික වෙළඳපොළ තුළ අපගේ ස්ථාවරත්වය ගොඩනඟා ගෙන ඇත.

ගනුදෙනුකරුවන්ට සාකච්ඡා ඉතුරුම් අවස්ථා පිරිනමමින්, අපගේ සන්නාම දරන ආරක්ෂාවේ හා විශ්වාසයේ හැඟීම පෙරදැරිව, අපගේ ඉතුරුම් ඉතිහාසයෙන් පෝෂණය වෙමින් සහ ගනුදෙනුකරුවන්ට සිය සේවා ලබා ගත හැකි මධ්‍යස්ථාන ඇතුළත් පුළුල් ජාලය ඔස්සේ වෙළඳපොළ නියමුවෙක් ලෙස අපගේ වර්තමාන ස්ථාවරය නව ඉඩප්‍රස්ථා උරගා බැලීමට අපව දිරිමත් කරයි.



### මෙහෙයුම් පරිසරය

සෑම සාර්ථක වෘත්තාන්තයක්ම අති සාර්ථකවීම පිණිස නිසි පසුතලයක් අවශ්‍ය කරයි. බැංකුවේ මූල්‍ය තත්ත්වය සහ කාර්යසාධනය ශ්‍රී ලංකාවේ හා ලෝකයේ පවතින සමාජ/දේශපාලන හා ආර්ථික නැඹුරුතා සමඟ අනිවාර්යෙන්ම බැඳී පවතී. 2016 වසරේ දී ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අද්විතීය වෘත්තාන්තය ගොඩනැගීම පිණිස දේශීය හා ගෝලීය ආර්ථිකය හා බැංකු අංශයේ ඇති වූ නැඹුරුතා දායක වූ ආකාරය පිළිබඳ දළ විශ්ලේෂණයක් පහතින් දැක්වේ.

#### ගෝලීය ආර්ථිකය

2016 වසර ආරම්භයේ දී මන්දගාමී වර්ධනයක් දක්නට ලැබුන ද වසරේ අවසාන කාර්තුව වන විට නැඟී එන වෙළඳපොළ ආර්ථික හා දියුණු ආර්ථිකවල වැඩිදියුණු තත්ත්වයන් හේතුවෙන් ගෝලීය ආර්ථිකය සීඝ්‍ර වර්ධනයක් අත්කර ගනු ලැබීය. අන්තර්ජාතික මූල්‍ය අරමුදල 2016 වසරේ ගෝලීය වර්ධනය 3.1%ක් ලෙස වාර්තා කළ අතර, වසර අවසානයේ දී එම අගය 2.6%ක් විය.

අන්තර්ජාතික මූල්‍ය අරමුදල 2017 වසරේ දී ගෝලීය ආර්ථිකයේ 3.4%ක වර්ධනයක් පූර්විකෂණය කරන අතර, 2018 වසර වන විට එය 3.6%ක වර්ධනයක් ගන්නා බවට අපේක්ෂා කරයි.

2016 වසරේ භූදේශපාලන පරිසරය ගෝලීය ආර්ථිකය සඳහා විශාල බලපෑමක් සිදු කළේය. ‘Brexit’, මැද පෙරදිග කලාපයේ විචලන තත්ත්වයන්, බ්‍රසීලයේ ඩිල්මා රූසෙෆ්ට එරෙහි දෝෂාභියෝගය සහ ඇමෙරිකා එක්සත් ජනපද මහ මැතිවරණය එම සිදුවීම් අතර වේ. යුරෝපා සංගමයේ ජනමත විචාරණයෙන් පසුව ස්ටර්ලින් පවුම 2016 වසරේ දී වාර්තාගත පහළ බැසීමක් වාර්තා කළේය.

ඇමෙරිකානු ජනාධිපතිවරණයේ දී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය 2016 වසරේ අවසාන භාගයේ දී වෙළඳපොළවල කැපීපෙනෙන බලපෑමක් සිදු කළ අතර, රන් මිල ඉහළ යාමත් සමඟ මෙක්සිකානු පෙසෝ ව්‍යවහාර මුදල ඉතිහාසය තුළ අඩුම අගය වාර්තා කළේය.

වසර ආරම්භයේ දී වාර්තා කළ පරිදි 2016 වසරේ දී චීන ආර්ථිකය අඛණ්ඩව මන්දගාමී විය. ලෝකයේ වැඩිම ගනුදෙනු කරන ජාතිය වන චීනය වසර 26කට පසුව අඩුම ද.දේ.නි. වර්ධනය වන 6.7%ක් වාර්තා කළේය. කෙසේවුව ද, මෙය රජයේ ඉලක්ක පරාසය වන 6.5% - 7.0% අතර විය. බ්‍රෙක්සිට් සිදුවීමෙන් බලපෑමක් නොවූ යුරෝපා කලාපය 2016 වසරේ දී අඛණ්ඩව සිය වේග ශක්තිය එක්රැස් කර ගත් අතර, ඉහළ අගයක් අත්කර ගනිමින් වසර අවසාන කළේය.

ශ්‍රී ලංකා ආර්ථිකය

අවාසිදායක දේශගුණික තත්ත්වයන්, විවිධ දේශීය අභියෝගයන් හා උදාසීන ගෝලීය ආර්ථික ප්‍රතිසාධනය, පෙර වසරේ දී 4.8%ක් වූ ආර්ථික වර්ධනය හා සැසඳීමේ දී 2016 වසරේ දී 4.4%ක මන්දගාමී වර්ධනයක් අත්කර ගැනීමට හේතු විය.

වසරේ මුල් මාස හතරේ දී අඩු මට්ටමක පැවති උද්ධමනය 2016 වසරේ දී 4.0%ක වාර්ෂික සාමාන්‍යයක් වාර්තා කරමින් ඉහළ ගියේය. ජාතික පාරිභෝගික මිල දර්ශකය (NCPI, 2013 = 100) සහ කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI, 2013 = 100) යන දර්ශක දෙක පදනම්ව. 2016 වසරේ ඇතැම් මාසවල දී දක්නට ලැබුණු ඉහළ මට්ටම්වල උද්ධමනය සඳහා විශේෂයෙන්ම අභිතකර කාලගුණික තත්ත්වයන්, එකතු කළ අගය මත බදු ඉහළයාම සහ අන්තර්ජාතික වෙළඳ භාණ්ඩ මිල ඉහළයාම වැනි දේශීය සැපයුම් අංශයේ බාධාවන් හේතුවිය.

2016 වසර තුළ දී ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) ආර්ථිකයේ ඉල්ලුම පාදක උද්ධමනීය පීඩන ඉහළයාමේ හැකියාව පාලනය කිරීම පිණිස මූල්‍ය හා ණය එකතුවේ අධික වර්ධනය සීමා කිරීම සඳහා එහි මූල්‍ය ප්‍රතිපත්ති ස්ථාවරය දැඩි කරන ලදී. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකුවල (LCBs) සියලුම රුපියල් තැන්පතු වගකීම්වලට අදාළ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR) 2016 ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි 1.50% කින් 7.5% දක්වා ඉහළ නංවන ලද්දේ දේශීය මූල්‍ය වෙළඳපොළ තුළ තිබූ අතිරේක ද්‍රවශීලතාවේ කොටසක් ස්ථිරවම අවශෝෂණය කර ගැනීම පිණිසය.

තව ද, ඉහළ යන උද්ධමනීය පීඩන තත්ත්වය තුළ මහ බැංකුව 2016 වසරේ පෙබරවාරි මාසයේ දී ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතය සහ ස්ථාවර ණයටදීමේ පහසුකම් අනුපාතය නම් ප්‍රධාන ප්‍රතිපත්ති පොළී අනුපාත පාදකාංක 50කින් 7.0% සිට 8.5% දක්වා වැඩිකරන ලදී.

මූල්‍ය දැඩිකිරීමේ ක්‍රියාමාර්ගවලට පිළිතුරු ලෙස කෙටි කාලීන පොළී අනුපාත සැලකිය යුතු ලෙස ඉහළ ගිය අතර මහ බැංකුව විවෘත වෙළඳපොළ මෙහෙයුම්වල (OMO) නිරත විය. කෙටි කාලීන පොළී අනුපාතවල ඉහළයාම ක්‍රමක්‍රමයෙන් මූල්‍ය ආයතනවල ණයටදීමේ හා තැන්පතු අනුපාත ඇතුළු වෙළඳපොළ වෙනත් පොළී අනුපාතවලට ද බලපෑවේය.

අන්තර්බැංකු ඇමතුම් මුදල් වෙළඳපොළ අනුපාත 2016 වසර තුළ දී වර්ධනය විය. 2016 අවසානයේ දී බර්ත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය (AWCMR) 8.4% ක් වූයේ වසර තුළ දී පාදකාංක 202 ක වර්ධනයක් වාර්තා කරමිනි.

මේ අතර, ශ්‍රී ලංකා අන්තර් බැංකු අර්පන අනුපාත (SLIBOR) ද වසර තුළ දී වර්ධනය විය. ඒ අනුව 2016 අවසානය වන දෛනික සහ මාස 12 අන්තර් බැංකු අර්පන අනුපාත (SLIBOR) 2015 වසර අවසානයේ දී පිළිවෙලින් වාර්තා කළ 6.4%ක් සහ 7.7%ක් හා සැසඳීමේ දී 8.4%ක් සහ 12.0%ක් වාර්තා කළේය.

2015 වසර අවසානයේ දී 6.2%ක් වූ වාණිජ බැංකුවල ඇති සියලුම නොගෙවූ පොළී සහිත තැන්පතු වලට සම්බන්ධ පොළී අනුපාතවල සංවලනය නිරූපණය කරන බරික සාමාන්‍ය තැන්පතු අනුපාතය (AWDR) පාදකාංක 197ක් සමඟ 8.2% දක්වා වර්ධනය විය. මේ අතරතුර, වාණිජ බැංකුවල ඇති සියලුම නොගෙවූ කාල තැන්පතු වලට සම්බන්ධ පොළී අනුපාත පදනම් වූ බරික සාමාන්‍ය ස්ථාවර තැන්පතු අනුපාතය (AWFDR) ද 2015 වසර අවසානයේ දී තිබූ 7.6% සිට පාදකාංක 289කින් 10.5% දක්වා ඉහළ ගියේය.

තැන්පතු අනුපාතවල වැඩිවීම ද ආක්‍රමණශීලී ලෙස ජනතාවගෙන් තැන්පතු එක්දසේ කර ගැනීමට බැංකු ගත් උත්සාහයන් ද 2016 වසරේ දී තැන්පතු පදනම ඉහළ දැමීමට දායක විය. ඒ අනුව 2015 වසරේ දෙසැම්බර් මාසයේ දී 7.0%ක් වූ මාසයක් ඇතුළත වාණිජ බැංකුවක සිදු කළ සියලුම නව පොළී සහිත තැන්පතු සම්බන්ධ පොළී අනුපාත ග්‍රහණය කර ගන්නා බරික සාමාන්‍ය නව තැන්පතු අනුපාතය (AWNDR) 2016 වසරේ දෙසැම්බර් අවසානය වන විට පාදකාංක 421ක් ඇතිව 11.1% දක්වා වර්ධනය විය. මාසයක් ඇතුළත වාණිජ බැංකුවක සිදු කළ සියලුම නව පොළී සහිත තැන්පතු සම්බන්ධ පොළී අනුපාත පදනම් වන බරික සාමාන්‍ය නව ස්ථාවර තැන්පතු අනුපාතය (AWNFR) ද 2015 වසර අවසානයේ දී වාර්තා කළ 7.1% සිට පාදකාංක 431ක් ඇතිව 2016 වසරේ දෙසැම්බර් අවසානය වන විට 11.4%කින් වර්ධනය විය.

දැඩි මූල්‍ය ස්ථාවරය, හිඟ ද්‍රවශීලතා තත්ත්වය හා ආක්‍රමණශීලී තැන්පතු එක්දසේ කිරීම ඉලක්ක කර ගත් ඉහළ තැන්පතු පොළී අනුපාත හේතුවෙන් සිදු වූ අරමුදල් පිරිවැය වැඩිවීම නිරූපණය කරමින් 2016 වසරේ දී වාණිජ බැංකුවල ණයට දීමේ අනුපාත ඉහළ ගියේය.

2015 වසර අවසානයේ දී 11.0%ක් වූ බරික සාමාන්‍ය ණය අනුපාතය (AWLR) 2016 අවසානයේ දී පාදකාංක 202කින් 13.2% දක්වා ඉහළ ගියේය.

පෙර වසරේ දී 4.7%ක්ව පැවති සේවා විද්‍යුත් අනුපාතය 2016 වසරේ දී 4.4%ක් දක්වා පහළ බැස්සේ කර්මාන්තයේ ව්‍යාප්තිය හා ආර්ථිකයේ සේවා ආශ්‍රිත ක්‍රියාකාරකම් ඉහළයාම සමඟ සේවා නියුක්තිය වසර තුළ දී 1.5%කින් වර්ධනය කරමිනි.

මේ අතරතුර, 2016 අවසානය වන විට ශ්‍රී ලංකාවේ දළ සංචිත වත්කම් තත්ත්වය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.0ක් දක්වා පහළ යාමක් වාර්තා කළේ භාණ්ඩ ආනයනය මාස 3.7 සහ භාණ්ඩ හා සේවා ආනයනය මාස 3.1 සමාන කරමිනි. මූලික වශයෙන් විදේශ ව්‍යවහාර මුදල් ණය සේවා ගෙවීම්, අන්තර්ජාතික විදේශ ව්‍යවහාර මුදල් හුවමාරු කටයුතු පියවීම හා IMF-SBA (Stand-By Arrangement) පහසුකම ආපසු ගෙවීම සහ දේශීය විදේශීය ව්‍යවහාර මුදල් වෙළඳපොළට ද්‍රවශීලතාව සැපයීම හේතුවෙන් දළ නිල සංචිත පහළ බැසීම සිදු විය.

වසර තුළ දී රුපියල් බිලියන 640.3ක් වූ සමස්ත අයවැය හිඟය සඳහා වැඩිවශයෙන් විදේශ මූලාශ්‍රවලින් මුදල් සපයන ලද අතර, ද.දේ.නී. අනුපාතය සඳහා වූ රජයේ ණය 2015 අවසානයේ දී වාර්තා කළ 77.6% සිට 2016 අවසානය වන විට 79.3%ක් දක්වා වර්ධනය විය.

මේ අතරතුර, ගෙවුම් ශේෂයේ පිරිහීම පෙරදැරි කොට ගෙන සහ රජයේ ප්‍රතිසංස්කරණ න්‍යායපත්‍රය සඳහා සහාය ලබා ගැනීම පිණිස ශ්‍රී ලංකාව අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් විශේෂ ආදාන හිමිකම්වල (SDR) වසර තුනක දීර්ඝ කළ අරමුදල් පහසුකමක් ඉල්ලා සිටින ලදී. අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් බිලියන 1.1ක් (ආසන්න වශයෙන් ඇ.ඩො. බිලියන 1.5) සහ ඇ.ඩො. මිලියන 332ක් වූ මෙම පහසුකම යටතේ වූ පළමු හා දෙවැනි කොටස් වසර තුළ දී ලැබුණි. 2009 වසරේ දී ලබාගත් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ පොරොත්තු කටයුතු පහසුකම සම්බන්ධ ආපසු ගෙවීම් අඛණ්ඩ සිදු කළ අතර, 2016 වසරේ දී ඇ.ඩො. මිලියන 455ක් විය.

ශ්‍රී ලංකාවේ බැංකු අංශය

මහ බැංකුව මඟින් බැංකු අංශයේ නියාමන හා අධීක්ෂණ රාමුව ශක්තිමත් කිරීම පිණිස අන්තර්ජාතික ප්‍රමිති හා විශිෂ්ට පරිචයන්ට අනුකූලව ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග කීපයක් ක්‍රියාත්මක කරන ලදී. බැංකු අංශයේ දර්ශක හිතකර මට්ටම්වල පැවතිය අතර, දැඩි මූල්‍ය හා සාර්ව විචක්ෂණ ක්‍රියාමාර්ග තිබුණ ද බැංකු නොවන අංශය හිතකර කාර්යසාධනයක් පෙන්නුම් කළේය.

බැංකු අංශය එහි ප්‍රාග්ධන හා ද්‍රවශීලතා මට්ටම් ව්‍යවස්ථාපිත අවම අවශ්‍යතාවන්ට වඩා වැඩිපුර පවත්වා ගෙන ගිය අතර, 2015 වසර හා සැසඳීමේ දී 2016 වසරේ දී අංශයේ වත්කම් අඩු වර්ධනයක් වාර්තා කළේය.


බැංකු අංශයේ පොලී ආදායම ඉහළයාම, වත්කම් සඳහා ප්‍රතිලාභවල (ROA) සහ හිමිකම් සඳහා ප්‍රතිලාභවල (ROE) නිරූපණය වූ බැංකු අංශයේ ඉහළ ලාභය සඳහා මූලිකවම දායක විය. 2015 වසරේ වාර්තා කළ 15.9% හා සැසඳීමේ දී බැංකු අංශයේ වත්කම් පදනම 12.0%ක මන්දගාමී වර්ධනයක් සමඟ වසර තුළ දී රුපියල් බිලියන 989කින් ව්‍යාප්ත වෙමින් 2016 දෙසැම්බර් අග වන විට රුපියල් ට්‍රිලියන 9 ඉක්මවමිණි. බැංකු වත්කම්වල 61.2% ක් වූ ණය හා අත්තිකාරම් ප්‍රධාන වශයෙන් වත්කම් කළඹට ඇතුළත් විය.

ගනුදෙනුකාර තැන්පතු අඛණ්ඩව වගකීම්වල ප්‍රධාන මූලාශ්‍රය වූයේ බැංකු අංශයේ මුළු වගකීම්වලින් 69.6% ක් වාර්තා කරමිනි. ශ්‍රී ලංකා රුපියල්වලින් නම් කළ කාල තැන්පතු ඉහළයාම හේතුවෙන් වසර තුළ දී බැංකු අංශයේ තැන්පතු පදනම වර්ධනය විය. පෙර වසරේ දී 13.9%ක ඉහළයාම හා සැසඳීමේ දී 2016 වසරේ දී කාල තැන්පතු 23.8%ක වර්ධනයක් වාර්තා කළේය. මෙහි ප්‍රතිඵලයක් ලෙස මුළු තැන්පතුවල ප්‍රතිශතයක් ලෙස කාල තැන්පතු කොටස 2015 වසරේ දී 57.0% සිට 2016 වසරේ දී 60.6%ක් දක්වා වර්ධනය විය. වසර තුළ තිබූ පොළී අනුපාතවල ඉහළ යාම කාල තැන්පතුවල වර්ධනය සඳහා ආංශිකව දායක විය. 2015 වසරේ දී 40.3% ක් වූ ජංගම ගිණුම් හා ඉතුරුම් ගිණුම් (CASA) අනුපාතය 2016 අවසානයේ දී 37.1% දක්වා පහළ බැසීමෙන් අඩු පිරිවැය අරමුදල් සැපයීමේ අඩුවීමක් නිරූපණය කරයි. මේ අතරතුර, අක්‍රීය ණය අනුපාතය මඟින් මනිනු ලබන වත්කම්වල ගුණාත්මකභාවය පසුගිය දශක දෙක තුළ අඩුම මට්ටම වාර්තා කළේ බැංකු අනුගමනය කළ ආක්‍රමණශීලී ණය ආපසු අයකර ගැනීමේ ප්‍රතිපත්ති හේතුවෙනි. 2015 වසරේ දී 3.2% ක් වූ අක්‍රීය ණය අනුපාතය රුපියල් බිලියන 10.6ක නිරපේක්ෂ අගයකින් අක්‍රීය ණය පහළ බැසීම හේතුවෙන් 2016 වසරේ දී තවදුරටත් 2.6% දක්වා පහළ ගියේය.

දේශීය බැංකු ඒකක (DBUs) සහ අක්වෙරළ බැංකු ඒකකවල (OBUs) ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාත (SLARs) පිළිවෙලින් 30.0% සහ 35.3% යන මට්ටම්වල එනම් අවම ව්‍යවස්ථාපිත මට්ටමට බෙහෙවින් ඉහළ අගයක පවත්වා ගෙන ගියේය. 2015 වසරේ දී 87.3%ක් වූ තැන්පතුවලට ණය අනුපාතය 2016 වසරේ දී 88.0% දක්වා ඉහළ ගියේය. රුපියලේ ද්‍රවශීල අවශ්‍යතා සඳහා වූ ද්‍රවශීලතා ආවරණ අනුපාතය (LCR) සහ බැංකු අංශයේ සියලු ව්‍යවහාර මුදල් ද්‍රවශීලතා අවශ්‍යතාවන් පිළිවෙලින් 199.2%ක් සහ 152.8%ක් වූයේ 2016 දෙසැම්බර් අවසානය වන විට නියම කළ 70.0%ක අවම අවශ්‍යතාවයට ඉහළිනි.

බැංකු අංශයේ ශුද්ධ පොළී ආදායම 14.4%ක වර්ධනයක් වාර්තා කරමින් 2015 වසරට වඩා අඩු වේගයකින් වර්ධනය වූයේ ප්‍රධාන වශයෙන්ම පොළී වියදම් 39.4%කින් වැඩිවීම හේතුවෙනි. කෙසේවුව ද, 2016 වසරේ දී සාමාන්‍ය වත්කම්වල ප්‍රතිශතයක් ලෙස ශුද්ධ පොළී ආදායම ඉතා සුළු ප්‍රමාණයකින් වර්ධනය විය. විදේශ විනිමය ආදායමේ සාණාත්මක වර්ධනයක් තිබුණ ද පොළී නොවන ආදායම වසර තුළ දී 6%කින් ඉහළ ගියේය.

අයතනික ව්‍යුහය



2016 වෘත්තാന്තය



දේශීය සහ ගෝලීය ආර්ථිකය හැඩගස්වනු ලැබූ ප්‍රබල දේශපාලන සිදුවීම් මැද විවලිත වෙළඳපොළ තත්ත්වයන් මධ්‍යයේ අපගේ 2016 වෘත්තාන්තය දිග හැරුණි. 2016 වූ කලී වසර 44 ක පුරෝගාමී සේවාවක් ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් සමරනු ලැබූ වර්ෂයකි.

සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී ඔහුගේ සමාලෝචනයේදී පෙන්වා දෙන පරිදි 2016 වර්ෂය තුළ ආයතනයේ සාර්ථකත්වය සඳහා සුවිසල් දායකත්වයක් යහපාලනය, අවදානම් කළමනාකරණය සහ අනුකූලතාවය සම්බන්ධයෙන් බැංකුවේ වැඩි අවධානය මගින් සහතික කෙරිණි. බැංකුවෙහි කැපී පෙනෙන මූල්‍යමය කාර්යසාධනය, මෙම සුවිශේෂී වෘත්තාන්තයෙහි එක් පරිච්ඡේදයක් පමණි. ජාතික ඉතිරිකිරීමේ බැංකුව වෙත පිරිනැමුණු මතු සඳහන් ඇගයීම් මගින් අපගේ 2016 වෘත්තාන්තය වර්ණවත් විණි. 'ග්ලෝබල් ෆයින්ෂන්ස්' වෙතින් ශ්‍රී ලංකාවේ සුරක්ෂිතම බැංකුව ලෙසින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව නම් කෙරුණු අතර අඛණ්ඩව 14 වන වරටත් ෆිච් රේටිංග්ස් ලංකා ආයතනය වෙතින් 'ත්‍රිත්ව ඒ' (Ika) ශ්‍රේණිගත කිරීම ලද එකම බැංකුව බවට ජාතික ඉතිරිකිරීමේ බැංකුව පත්විය.

අප සහාපතිතුමාගේ පණිවුඩයෙහි සඳහන් කර ඇති පරිදි පුනර්ජනනීය බලශක්තිය උත්පාදනය හා ක්‍රියාවට නැංවීමේ ව්‍යාපෘති වෙත යොමු වූණු අපගේ අවධානය, 2016 අපගේ වෘත්තාන්තයෙහි තවත් වැදගත් පරිච්ඡේදයක එළඹුම සනිටුහන් කරන ලදී. ජාතික ඉතිරිකිරීමේ බැංකුව සුර්ය බල සංග්‍රාමය යන මැයෙන් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය මගින් දියත් කරනු ලැබූ ප්‍රජා මූල බලශක්ති ජනන ව්‍යාපෘතියෙහි නිල බැංකු අතරින් එකකි. ශ්‍රී ලංකාවෙහි තිරසාර සංවර්ධනයට මග පාදන පුනර්ජනන බලශක්ති යෙදවුම ප්‍රවර්ධනය තුළින් දේශයට සේවය කිරීමට හැකිවීම ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙහි ආඩම්බරයට කරුණකි.

පසුගිය වර්ෂය තුළ අප බැංකුවෙහි වර්ධනය සහ පරිනාමයට අදාළ සුවිශේෂී සංධිස්ථාන අපගේ 2016 වාර්ෂික වාර්තාවෙහි කැටි වී ඇත. වහා වෙනස්වනසුළු ආර්ථික පසුබිමක් තුළ 2016 වසරේදී අප ලද ජයග්‍රහණයන් ආයතනයක් වශයෙන් අප සතු ස්ථාවර බව සහ ධෛර්යය සම්පන්න බව විදහා දක්වයි. එමෙන්ම එළඹෙන 2017 වසර තුළ ගෝලීය හා දේශීය වශයෙන් පැන නැඟිය හැකි ආර්ථික අභියෝගයන්ට මුහුණදීමට අප මනාව සුදානම් බව ද ඉන් පෙන්නුම් කරයි.

ඒ අනුව, 2016 වර්ෂය තුළ අපගේ සුවිශේෂී වෘත්තාන්තය හැඩ ගැන්වීමෙහිලා සමත් වූණු කරුණු වෙත යොමුවීමට අපි ඔබට ඇරයුම් කරමු.

විශේෂ තොරතුරු


## විශේෂ මූල්‍ය තොරතුරු

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා	බැංකුව			සමූහය		
	2016	2015	වෙනස %	2016	2015	වෙනස %
<b>වර්ෂය සඳහා ප්‍රතිඵල (රුපියල් මිලියන)</b>						
දළ ආදායම	87,399	79,282	10.24	88,039	79,890	10.20
එකතුකළ අගය මත බදු හා බදු අයකිරීමට පෙර ලාභය	16,094	15,471	4.03	16,209	15,745	2.95
බදු පෙර ලාභය	13,303	13,034	2.07	13,397	13,272	0.94
ආදායම් බදු වියදම්	3,805	4,361	(12.75)	3,835	4,440	(13.62)
බදු පසු ලාභය	9,498	8,672	9.52	9,562	8,832	8.27
<b>වර්ෂාවසානයේදී තත්වය (රුපියල් මිලියන)</b>						
කොටස්හිමියන්ගේ අරමුදල් (මුළු හිමිකම)	32,246	32,424	(0.55)	33,787	34,005	(0.64)
වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවියයුතු/ ගනුදෙනුකරුවන්ගෙන් ලද තැන්පතු	657,280	595,776	10.32	657,280	595,776	10.32
මූල්‍ය ආයෝජන - කල්පිරීම තෙක් රඳවාගත්	505,824	515,303	(1.84)	507,625	517,514	(1.91)
දළ ණය හා ලැබියයුතු දෑ	325,543	274,843	18.45	324,744	274,866	18.15
මුළු වත්කම්	911,704	848,079	7.50	921,603	856,484	7.60
<b>සාමාන්‍ය කොටස් පිළිබඳ තොරතුරු (රු.)</b>						
ඉපයීම් (මූලික)	29.68	27.10	9.52	29.88	27.60	8.26
ඉපයීම් (තනුක)	29.68	27.10	9.52	29.88	27.60	8.26
ශුද්ධ වත්කම් අගය	52.01	101.32	(48.67)	54.49	106.26	(48.72)
<b>අනුපාත</b>						
ශුද්ධ පොළී ආන්තිකය (NIM) (%)	2.89	3.32	(12.95)	2.89	3.32	(12.95)
කොටස්හිමිකරුවන්ගේ අරමුදල් මත සාමාන්‍ය ප්‍රතිලාභ (ROE)(%)	29.37	31.15	(5.71)	28.21	29.92	(5.73)
සාමාන්‍ය වත්කම් මත ප්‍රතිලාභ (ROA) (%)	1.51	1.60	(5.63)	1.51	1.62	(6.71)
පසුගිය වසරට සාපේක්ෂ ඉපයීම් වර්ධනය (%)	9.52	26.29	(63.80)	8.27	25.22	(67.22)
<b>ව්‍යවස්ථාපිත අනුපාත</b>						
ද්‍රවශීල වත්කම් (%) - අවම අවශ්‍යතාව 20%	72.56	81.08	(10.51)	72.56	81.08	(10.51)
ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය (බාසල් II යටතේ)						
ස්ථර I (%) අවම අවශ්‍යතාව 5%	12.53	17.90	(30.00)	13.08	18.72	(30.13)
ස්ථර I සහ II (%) අවම අවශ්‍යතාව 10%	14.68	16.40	(10.49)	15.22	17.30	(12.02)

### මූල්‍යමය ඉලක්ක සහ ඉලක්ක සාක්ෂාත් කර ගැනීම - බැංකුව

මූල්‍යමය දර්ශක	ඉලක්ක	ඉලක්ක සාක්ෂාත් කර ගැනීම				
		2016	2015	2014	2013	2012
ශුද්ධ පොළී ආන්තිකය (NIM) (%)	2.97	2.89	3.32	2.98	1.74	2.75
සාමාන්‍ය වත්කම් මත ප්‍රතිලාභ (ROA) (%)	1.51	1.51	1.60	1.46	0.39	1.30
කොටස්හිමිකරුවන්ගේ අරමුදල් මත සාමාන්‍ය ප්‍රතිලාභ (ROE)(%)	27.44	29.37	31.15	30.20	5.15	16.07
ආදායම් වර්ධනය (%)	9.15	10.24	1.79	18.78	23.95	13.66
වර්ෂය සඳහා ලාභයේ වර්ධනය (%)	9.11	9.52	26.29	480.04	(68.54)	(37.92)
මුළු වත්කම් වර්ධනය (%)	9.64	7.50	8.80	19.12	28.61	9.19
ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය (බාසල් II යටතේ)						
ස්ථර I (%) අවම අවශ්‍යතාව 5%	10% ට වැඩි	12.53	17.90	20.45	18.50	20.36
ස්ථර I සහ II (%) අවම අවශ්‍යතාව 10%	14% ට වැඩි	14.68	16.40	18.97	16.72	19.08

## මූල්‍ය නොවන විශේෂ තොරතුරු



### මූල්‍ය හා නිෂ්පාදිත ප්‍රාග්ධනය

සෘජු ආර්ථික වටිනාකම

උත්පාදනය කරන ලද රුපියල් මිලියන <b>87,399</b>	හානිකරණය රුපියල් මිලියන <b>(100)</b>	රඳවා ගැනීම් රුපියල් මිලියන <b>(2,623)</b>	ආර්ථික අගය එකතුකිරීම් රුපියල් මිලියන <b>5,317</b>
---	--	---	--

බෙදාහැරීම්

රුපියල් මිලියන  
**90,122**

තැන්පත්කරුවන්	සේවකයින්	රජය	ප්‍රජාව
රුපියල් මිලියන <b>60,923</b>	රුපියල් මිලියන <b>6,235</b>	රුපියල් මිලියන <b>19,251</b>	රුපියල් මිලියන <b>3,713</b>




සමාජයීය සහ සම්බන්ධතා ප්‍රාග්ධනය

දුරකථනය ඔස්සේ ලද විමසීම් සංඛ්‍යාව <b>200,045</b>	වෙබ් වැට් ඔස්සේ කරන ලද විමසීම් සංඛ්‍යාව <b>40,009</b>	වර්ෂය තුළ නිකුත් කරන ලද හරපත් සංඛ්‍යාව <b>225,524</b>	දෙසැම්බර් 31 දිනට නිකුත් කරන ලද මුළු කාඩ්පත් සංඛ්‍යාව <b>1,749,294</b>
---	--	--	--

වර්ෂය තුළ කෙටිපණිවුඩ බැංකුකරණ කටයුතු සඳහා ලියාපදිංචි වූ නව ගනුදෙනුකරුවන් සංඛ්‍යාව <b>2,974</b>	වර්ෂය තුළ අන්තර්ජාල බැංකුකරණ කටයුතු සඳහා ලියාපදිංචි වූ නව ගනුදෙනුකරුවන් සංඛ්‍යාව <b>4,604</b>	නීති හා රෙගුලාසිවලට අනුකූල නොවීම් <b>නැත</b>
---	--	--

ගනුදෙනුකාර සේවා සැපයුම් ස්ථාන

ශාඛා	ප්‍රධාන තැපැල් කාර්යාල	උප තැපැල් කාර්යාල	ස්වයංක්‍රීය වෙලර් යන්ත්‍ර	පාසල් බැංකු ඒකක
සංඛ්‍යාව <b>250</b>	සංඛ්‍යාව <b>651</b>	සංඛ්‍යාව <b>3,410</b>	සංඛ්‍යාව <b>279</b>	සංඛ්‍යාව <b>2,858</b>




---

බුද්ධිමය ප්‍රාග්ධනය

සන්නම් වටිනාකම

අ.උ.ප. ඩොලර් මිලියන 202

---

සන්නම් ශ්‍රේණිගත කිරීම

තෙවන ස්ථානය

---

ගිවි ශ්‍රේණිගත කිරීම

ත්‍රිත්ව 'ඒ' (lka)

---

එස් ඇන්ඩ් පී ශ්‍රේණිගත කිරීම් - ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම්

**B +** සෘණ

---

ගිවි ශ්‍රේණිගත කිරීම් - ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම්

**B +** සෘණ

---

බැංකුවේ වසර 15 කට වැඩි සේවා කාලයක් සහිත සේවකයින්

සංඛ්‍යාව 728



## මානව ප්‍රාග්ධනය

මුළු සේවක  
සංඛ්‍යාව  
**4,384**

නවක සේවක  
බඳවාගැනීම්  
සංඛ්‍යාව  
**923**

උපාධිධාරීන්  
සංඛ්‍යාව  
**801**

මාතෘ නිවාඩු  
අවසන්කොට  
සේවයට වාර්තා  
කිරීම්  
**100%**

පුහුණු පැය  
සංඛ්‍යාව  
**48,644**

පුහුණු වැඩසටහන්  
සංඛ්‍යාව  
**273**

වර්ෂය තුළ සේවා  
නියුක්තික පිරිවැටුම

විශ්‍රාම ගැනීම්  
සංඛ්‍යාව  
**116**

සේවයෙන් ඉල්ලා අස්වීම්  
සංඛ්‍යාව  
**12**




---

ස්වභාවික ප්‍රාග්ධනය

---

'එකෝ' ලෝන්  
යෝජනා ක්‍රමය යටතේ  
ලබාදුන් ණය  
සංඛ්‍යාව  
**35**

'එකෝ' ලෝන්  
ණය අගය  
රුපියල් මිලියන  
**22**

බිග් සෙයිරි ඩේ  
කඩදාසි ප්‍රතිචක්‍රීකරණය  
කිරීම  
කිලෝ ග්‍රෑම්  
**40,820**

---



අපගේ කතා නායකයන්



## සහාපතිතුමාගේ පණිවිඩය

2016 වර්ෂය අපගේ සුවිශේෂී වෘත්තාන්තයේ තවත් අපූර්ව පරිච්ඡේදයක් සනිටුහන් කරයි. තවද, බැංකුවේ කාර්යසාධනය නොකඩවා වැඩිදියුණු කරගනිමින් ඉදිරියට ගිය වසරක් ලෙස සටහන් කළ හැක. නිරතුරුවම විචලනය වන ගෝලීය ආර්ථික පරිසරය මධ්‍යයේ ජාතික ඉතිරිකිරීමේ බැංකුව වසර තුළදී 10% ක් වන ඉහළම තැන්පතු වර්ධනය වාර්තා කිරීමට සහ වත්කම් වල ගුණාත්මකභාවය බැංකු ක්ෂේත්‍රය තුළ කිසිවෙකුටත් නොදෙවෙනි ලෙස ඉහළ නංවාගැනීමට සමත්විය. ග්ලෝබල් ෆයින්ෂන්ස් (Global Finance) ආයතනය විසින් 2016 වසර සඳහා ශ්‍රී ලංකාවේ සුරක්ෂිතම බැංකුව ලෙස ශ්‍රේණිගත කිරීමට මෙම කරුණු හේතුපාදක විය. මෙම වාසිදායක ප්‍රතිඵල ජනිත වූයේ බැංකුවේ 2014-2016 ත්‍රෛවාර්ෂික ව්‍යාපාර සැලැස්ම ක්‍රියාත්මක කිරීම ඔස්සේය. මෙලෙස ඉදිරි වසර තුන සඳහා වන අපගේ ගමන් මග සනිටුහන් කරන මනා ව්‍යාපාර සැලැස්මකින් පොහොසත්ව ජාතික ඉතිරිකිරීමේ බැංකුව අනාගතය සඳහා සුදානම්ව සිටී.



### මූල්‍ය තත්ත්වය ශක්තිමත් කරගනිමින්

වසර අවසානයේදී අප 1.55% ක් වන සමස්ත බැංකු ක්ෂේත්‍රයේ අඩුම අක්‍රීය ණය අනුපාතය වාර්තා කිරීමත් සමග අපගේ ව්‍යාපාර පරිමාවන්ගේ ඉහළයාම සහ වත්කම්වල ගුණාත්මකභාවයෙහි ඇතිවූ සතුටුදායක වර්ධනය හේතුවෙන් අපගේ මූල්‍ය තත්ත්වය වර්ධනයක් විය. ප්‍රකාශිත ප්‍රාග්ධනයද 2016 දෙසැම්බර් 31 දිනට රුපියල් බිලියන 6.2 ක් බවට පත්කරමින් රුපියල් බිලියන 3 ක වර්ධනයක් වාර්තා කළේය.

මේ අතර රාජ්‍ය බැංකු ක්ෂේත්‍රයේ හොඳම ප්‍රාග්ධන ප්‍රමාණවත්භාවයේ අනුපාතිකයට හිමිකම් කියමින් බාසල් II සහ බාසල් III ප්‍රාග්ධන අවශ්‍යතා මාර්ගෝපදේශයන්ට අනුකූල වෙමින් සහ වැඩිදියුණු කිරීම අරමුණු කරගෙන රුපියල් බිලියන 6 ක ණයකර නිකුත් කිරීම බැංකුව වසර තුළ සටහන් කළ තවත් විශිෂ්ට සන්ධිස්ථානයකි.

2016 වසර තුළදී විශේෂ ජයග්‍රහණ රැසක් ලබාගැනීමට ජාතික ඉතිරිකිරීමේ බැංකුව සමත්වූ බව මා දන්වා සිටින්නේ සාඩම්බරයෙනි. අඛණ්ඩව 14 වන වරටත් ෆිච් රේටින්ග්ස් ලංකා සමාගමේ ත්‍රිත්ව “A” ණය ශ්‍රේණිගත කිරීම අපට හිමිවූ අතර 2016 වසර සඳහා ග්ලෝබල් ෆයින්ෂන්ස් (Global Finance) ආයතනය විසින් අප ශ්‍රී ලංකාවේ සුරක්ෂිතම බැංකුව ලෙස නම් කරනු ලැබූ බවද මා ප්‍රකාශ කරන්නේ සතුටිනි. මේ ජයග්‍රහණ දැනටමත් ශ්‍රී ලංකාව තුළ ශක්තිමත් ලෙස මුල් බැසගෙන තිබෙන අපගේ සන්නම් නාමයේ ස්ථාවරත්වයට සාක්ෂි සපයයි.

2016 දී අප ලද ජයග්‍රහණ පිළිබඳව අප ආඩම්බර වන අතරතුර එතැනින් නොනැවති ඉදිරියට යාමට එය හේතුවක් කොටගනිමු. අපගේ මිලන සංවර්ධන අදියරේදී අපගේ පාර්ශවකරුවන් සඳහා අඛණ්ඩව වටිනාකම් එකතු කිරීමට අපි උත්සුක වෙමු.

### ඉතුරුම් සංස්කෘතියක් ප්‍රවර්ධනය කරමින්

ජාතික ඉතිරිකිරීමේ බැංකුව සුවිශේෂී වේ. වසර 44 ක් මුළුල්ලේ ක්‍රියාත්මක වන මෙරට විශාලතම විශේෂිත බැංකුව ලෙසින් සියවසකට වඩා පැරණි ඉතිරිකිරීමේ උරුමයකට හිමිකම් කියන ජාතික ඉතිරිකිරීමේ බැංකුව සියලු ශ්‍රී ලාංකිකයන් අතර ඉතිරිකිරීමේ පුරුද්ද ප්‍රවලිත කිරීමෙහිලා කැපවී සිටී. අපගේ විවිධාංගීකරණය වූ නිමැවුම් කළඹ අපගේ ගනුදෙනුකරුවන් තුළ ඉතිරිකිරීමේ සංස්කෘතියක් ඇති කිරීම යන මුඛ්‍ය පරමාර්ථය සාක්ෂාත් කරගැනීම සඳහා උපයෝගී කරගැනේ.

### ජාතියේ දියුණුව සලසමින්

ජාතික ඉතිරිකිරීමේ බැංකුව අප දේශයේ බහු සංස්කෘතික, බහු වාර්ගික, බහු ආගමික වටිනාකම් නියෝජනය කරයි. අපගේ දේශයේ පැතිකඩක් බවට පත්වීම සඳහා අපි විවිධත්වය සහ සමානාත්මතාවය වැළඳ ගත්තෙමු. ඒ බැව් අපගේ ගනුදෙනුකාර පදනම, අපගේ සේවක මණ්ඩලය සහ අපගේ සමස්ත උපායමාර්ගය තුළින් පිළිඹිබු වේ. ජාතික ආර්ථිකය තුළ ස්ථාවර ලෙස මුල් බැසගත් ජාතික ඉතිරිකිරීමේ බැංකුව මහා භාණ්ඩාගාරය වෙත සිය දායකත්වය ලබාදීම ඔස්සේ රට ජාතියේ දියුණුව සැලසීමට උත්සුක වේ. 2015 වර්ෂයේදී රජය වෙත බැංකුවේ දායකත්වය වූ රුපියල් බිලියන 11 හා සසඳන විට මේ වසර තුළදී බදු, අයකිරීම්, ගාස්තු සහ ලාභාංශ වශයෙන් රුපියල් බිලියන 19.2 ක් බැංකුව විසින් රජය වෙත ලබාදී තිබේ.

තැන්පතු සඳහා රාජ්‍ය ආරක්ෂාව සහිත මෙරට එකම බැංකුව වන ජාතික ඉතිරිකිරීමේ බැංකුව එහි ගනුදෙනුකරුවන් වෙත 100% ක ආරක්ෂාවක් පිරිනමයි. ජාතික ඉතිරිකිරීමේ බැංකුව රජයේ ආර්ථික හා සමාජයීය ව්‍යාපෘති සඳහා මූල්‍ය සහය සපයයි. එබැවින් අපගේ ගනුදෙනුකරුවෝ අප දේශය ගොඩනැගීමේ කොටස්කරුවෝ වෙති. මෙරට මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය සහ තිරසාරභාවය පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා රජයට සහය වන අපි එහි ශක්තියේ කුළුණක් වෙමු.

### නිරසාරභාවය ඔස්සේ ඉදිරියට යමින්

21 වන සියවසේ විශාලතම ගෝලීය අභියෝගය වන කාලගුණික විපර්යාස වලට මුහුණදීම සඳහා රජය විසින් 2016 වර්ෂයේදී පාරිසරික හා ආර්ථික නිරසාරභාවයෙහි වැදගත්කම අවධාරණය කරන ලදී. අනාගතයේදී මේ සඳහා පවත්නා එකම විකල්පය පුනර්ජනනීය බලශක්තිය බව ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අප විසින් හොඳින් හඳුනාගෙන තිබෙන නිසාම අපි නිරසාරභාවය හා සම්බන්ධ රජයේ වැඩපිළිවෙලට සහය දැක්වීමෙහි නිරතව සිටිමු. ඒ අනුව අපි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය විසින් දියත් කරන ලද දීපව්‍යාප්ත, ප්‍රජා මූලික, සූර්ය බලශක්ති උත්පාදන ව්‍යාපෘතිය වන සූර්යබල සංග්‍රාමය සඳහාමු නිල බැංකුකරුවා ලෙස ඉදිරිපත්වීමු.

### ඉදිරිය දැකීමින්

අපගේ ගනුදෙනුකරුවන්ට උපරිම සේවාවක් සහතික කිරීම අරමුණු කරගෙන අපගේ නිමැවුම් කළඹ තීරණාත්මක ලෙස ප්‍රතිසංවිධානය කිරීම හා ප්‍රශස්ත මට්ටමකට පත් කිරීම සඳහා වන අපගේ වැයම නොවෙනස්ව අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට අපි කටයුතු කරමු. නිමැවුම් කළඹ සහ ආදායම් උපයන මාර්ග විවිධාංගීකරණය කිරීම සහ පවත්නා ප්‍රාග්ධනය වඩා හොඳින් කළමනාකරණය කිරීම උදෙසා ජාත්‍යන්තර බැංකු මෙහෙයුම් පුළුල් කිරීමට බැංකුව අතිශයින්ම නිවැරදිවූත් දුරදර්ශීවූත් සැලැසුම් සකස් කර ඇත. අපගේ තාක්ෂණය සහ යටිතල පහසුකම් තව දුරටත් නවීකරණය කිරීම සඳහා ආයෝජනය කිරීම කෙරෙහිද අපි අඛණ්ඩව අවධානය යොමු කරන්නෙමු. අවසාන වශයෙන්, සාමාන්‍යාත්මකාවය වඩාත් සක්‍රීය අයුරින් ක්‍රියාවේ යොදවන බැංකුවක් බවට පත්වීමේ අපේක්ෂාව පෙරදැරුව විවිධත්වය සහ විවෘතභාවය සම්බන්ධයෙන් අපි තව දුරටත් කටයුතු කිරීමට උත්සුක වෙමු.

### අගයමින්


සාමාන්‍යාධිකාරීතුමා ඇතුළු කළමනාකාරිත්වයේ කැපවීමත් අපගේ කාර්ය මණ්ඩලයේ කැපවීම හා හිතෙහිභාවයත් නොවන්නට 2016 වසර තුලදී ජාතික ඉතිරිකිරීමේ බැංකුව ළඟා කරගත් විශිෂ්ට කාර්යසාධනය සහ අඛණ්ඩ සාර්ථකත්වය යථාර්ථයක් නොවන බව නිසැකය. එසේම මාගේ සහෝදර අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ විවක්ෂණශීලී මගපෙන්වීම සහ උපදෙස් වෙනුවෙන් මා ඔවුන්ට ස්තූතිවන්ත වන අතර අප කෙරෙහි විශ්වාසය තබමින් අප වෙත නත් අයුරින් දායකත්වය දැක්වූ අපගේ ගනුදෙනුකරුවන් සහ බාහිර පාර්ශවකරුවන් ඇගයීමට සහ ඔවුන්ට ස්තූති කිරීමට මම මෙය අවස්ථාව කර ගනිමි.

එමෙන්ම අප බිම් මට්ටමේදී ජනතාවට උපරිම සේවාවක් සපයන බව සහතික කිරීමෙහිලා මහඟු සහයක් ලබාදෙන තැපැල්පතිතුමා, තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්යමණ්ඩලය, තැපැල් ස්ථානාධිපතිවරුන්, උප තැපැල් ස්ථානාධිපතිවරුන් සහ අනෙකුත් නිලධාරීන්ට මාගේ කෘතඥතාවය පිරිනමමි.

අවසාන වශයෙන් අප වෙත ලබා දුන් අඛණ්ඩ හා නිරන්තර සහයෝගය හා මගපෙන්වීම වෙනුවෙන් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධනය පිළිබඳ ගරු අමාත්‍යතුමා, ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා, අමාත්‍යාංශයේ ලේකම්තුමා සහ නිලධාරීන්, ගරු මුදල් අමාත්‍යතුමා, ගරු මුදල් රාජ්‍ය අමාත්‍යතුමා, භාණ්ඩාගාර ලේකම්තුමා සහ නිලධාරීන්, ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිතුමා සහ නිලධාරීන්, නීතිපතිතුමා, විගණකාධිපතිතුමා සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩලය සහ අනෙකුත් නියාමන ආයතන වල ප්‍රධානීන් සහ ඔවුන්ගේ කණ්ඩායම් වෙත මගේ ස්තූතිය පුද කරමි.



අස්වින් ද සිල්වා  
සභාපති  
2017 මාර්තු 28



## සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරීතුමාගේ සමාලෝචනය

2016 වසර තුළදී අපගේ කැපවීම හා නිරන්තර උපායමාර්ගික අවධානය බැංකුවේ වත්කම්වල ගුණාත්මකභාවය  
බොහෝ සෙයින් ඉහළ නැංවීමට හේතු විය. අපට සුවිශේෂීවූ මූල්‍ය ප්‍රතිඵලයන්  
අත්කර ගැනීමට හැකි වූයේ යහපාලනය සඳහා අප තුළ වූ කැපවීමත්, ගෝලීය වශයෙන් පිළිගනු  
ලැබ ඇති විශිෂ්ට යහපරිචයන් අනුගමනය කිරීමත් තුළිනි.

### ස්ථාවරත්වය ප්‍රකට කිරීමක්

2016 වසර අවසානය වන විට රුපියල් බිලියන 912 ක සමස්ත වත්කම් ප්‍රමාණයක් සමගින් අප දිවයිනේ සිව්වන විශාලතම බැංකුව බවට පත් විය. ගනුදෙනුකරුවන් අප කෙරෙහි තැබූ විශ්වාසය විදහා දක්වමින් වසර තුළදී අපගේ ව්‍යාපාරික පරිමාවන් අඛණ්ඩව වර්ධනය විය. අපගේ තැන්පතු ඉහලම වර්ධනයක් වාර්තා කරමින් 10.32% ක් ලෙස සටහන්වූ අතර එහි අගය රුපියල් බිලියන 657 ක් විය. මේ අතර පොළී උපයන වත්කම් 7.37% ක වර්ධනයක් සමගින් රුපියල් බිලියන 870 දක්වා ඉහළ ගියේය. මේ හේතුවෙන් සමස්ත වත්කම්හි 7.50% ක වර්ධනයක් වාර්තා විය. රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ තුළ අපගේ ස්ථාවර ක්‍රියාකාරිත්වය සමගින් අප මූල්‍ය අංශයේ ඉදිරියෙන් සිටී.

කෙසේ වුවත් 2.02% ක වර්ධනයක් සමගින් රුපියල් මිලියන 13,303 ක් බවට පත්වූ බදු පෙර ලාභය ව්‍යාපාරික පරිමාවන්හි වර්ධනය සමග අනුරූප නොවන අතර 2015 දී වාර්තාවූ 3.32% ක අගය හා සසඳන විට 2016 වසර තුළදී ශුද්ධ පොළී ආන්තිකය 2.89% දක්වා පහළයාම ඊට ප්‍රධාන හේතුව විය. 2016 වසර තුළ බදු පසු ලාභය 9.52% ක වර්ධනයක් සමගින් රුපියල් මිලියන 9,498 ක් බවට පත් විය.

### ආදර්ශමත් වත්කම් ගුණාත්මකභාවයක්

වසර තුළදී බැංකුව එහි වත්කම්වල ගුණාත්මකභාවය වර්ධනය කරගැනීම සඳහා සැලකිය යුතු ආකාරයේ අවධානයක් සහ සම්පත් ප්‍රමාණයක් යොදන ලදී. අපි ණය තක්සේරු කිරීමේ සමස්ත ක්‍රියාපටිපාටිය සහ ණය අයකර ගැනීමේ ක්‍රමවේදය ශක්තිමත් කළෙමු. එහි ප්‍රතිඵලයක් ලෙස 2015 දී 3.5% ක් ලෙස සටහන්වූ අක්‍රිය ණය අනුපාතිකය 2016 අවසානය වන විට 1.55% දක්වා පහළ බැස තිබිණ. එසේම බැංකුවේ වත්කම්වල ගුණාත්මකභාවය සැලකිය යුතු අයුරින් වර්ධනයවූ අතර අක්‍රිය අත්තිකාරම් අඩුම අගයකට ළඟා විය. එම අගය බැංකු ක්ෂේත්‍රයේ අවම අගයක් ලෙස වාර්තා විය. පරිපූරක ප්‍රාග්ධනය තව දුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගෙන රුපියල් බිලියන 6 ක ණයකර නිකුතුවක් බැංකුව විසින් 2016 වසරේදී සිදුකරන ලදී.

### යහපාලනය වෙත කැපවී...

ආයතනික යහපාලනයේ ඉහළම ප්‍රමිතීන් ආරක්ෂා කිරීම ඕනෑම ව්‍යාපාරයක සාර්ථකත්වයට අත්‍යාවශ්‍යයෙන්ම හේතු සාධක වේ. බැංකුවේ සහාපතිවරයා ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලය යහපාලනය, අවදානම් කළමනාකරණය සහ අනුකූලතාව හා සම්බන්ධ ගෝලීය වශයෙන් පිළිගනු ලැබ ඇති විශිෂ්ට යහ පරිචයන් අනුගමනය කරන අතර ඒවා බැංකුවේ පද්ධති පටිපාටිවලට අන්තර්ගත කොට තිබේ. එසේම බැංකුවේ ප්‍රධාන උපායමාර්ග අපගේ පාර්ශවකරුවන් සඳහා තිරසාර ප්‍රතිලාභ උත්පාදනය කෙරෙහි යොමුවී ඇත. ඉහළම කුසලතා වලින් පිරිපුන්, පළපුරුද්ද සහිත අපගේ කළමනාකාරිත්වය තිරසාර ප්‍රතිලාභ සහතික කරන යහපාලනය පවත්වා ගැනීම සඳහා කැපවී සිටී.

බැංකුවේ උන්නතිය වෙනුවෙන් නිරතුරුව කැපවූ අපගේ කාර්ය මණ්ඩලය හැමවිටම බැංකුව කෙරෙහි වන සිය හිතෙහිභාවය ප්‍රකට කරයි. බැංකුව අඛණ්ඩවම සිය කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ගේ වෘත්තීය සංවර්ධනය සඳහා උපකාර කරයි. සෑම වසරකදීම ජාතික ඉතිරිකිරීමේ බැංකුව අත්‍යාවශ්‍ය දේශීය හා විදේශීය පුහුණු වැඩසටහන් සඳහා මුදල් ආයෝජනය කරයි. බැංකුව සියලු වෘත්තීය සමිති සමගද සුභද සබඳතාවක් පවත්වාගෙන යයි.



### අනාගතය දෙස නෙකු යොමා...

බැංකුව විසින් එහි ප්‍රධාන උපාය මාර්ගික ව්‍යාපාර හා උපකාරක සේවා ඒකකවල කාර්යක්ෂමතාවය නැංවීම කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා සියලු ප්‍රධාන ව්‍යාපාර ක්ෂේත්‍ර පුළුල් කිරීම ආරම්භ කරන ලදී. විවිධ වූ නූතන තාක්ෂණික ප්‍රවර්ධනයන් සමග ඉදිරියට යාමෙහිලා අපගේ අවධානය යොමු වන ප්‍රධාන අංශ වන්නේ ශාඛා බැංකුකරණය හා තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් සංවර්ධනයයි. අපගේ ගනුදෙනුකරුවන් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ජීවනාලිය වේ. එබැවින් සමාජයේ සියලු ජන කණ්ඩායම්වල බැංකුව ලෙස අපගේ කීර්ති නාමය පවත්වාගැනීමට අපි හැමවිටම කැප වෙමු. අපගේ පුළුල් වූ ගනුදෙනුකාර පදනම අප මේ වන විට පිවිස සිටින පරිවර්තනය තුළ අප සුවිශේෂී ලෙස ස්ථානගත කරයි. එකී පරිවර්තනය ඔස්සේ අපගේ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සපුරාලීම පහසු වනු ඇත.

### ඇගයීම

2016 වසර තුළදී ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සාර්ථකත්වය උදෙසා දායකවූවන් සිහිපත් කිරීම බෙහෙවින් වැදගත් වේ. ප්‍රථමයෙන් සභාපතිතුමා සහ අධ්‍යක්ෂ මණ්ඩලය සහ මාගේ කළමනාකරණ කණ්ඩායම වෙත මගේ ස්තූතිය පුද කරමි.

එසේම රාජ්‍ය ව්‍යවසාය සංවර්ධනය පිළිබඳ ගරු අමාත්‍යතුමා, ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා, අමාත්‍යාංශයේ ලේකම්තුමා සහ නිලධාරීන්, ගරු මුදල් අමාත්‍යතුමා, ගරු මුදල් රාජ්‍ය අමාත්‍යතුමා, භාණ්ඩාගාර ලේකම්තුමා සහ නිලධාරීන්, ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිතුමා සහ නිලධාරීන්, තැපැල්පතිතුමා සහ ඔහුගේ කාර්ය මණ්ඩලය, නීතිපතිතුමා, විගණකාධිපතිතුමා සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් සහ අනෙකුත් නියාමන ආයතනවල ප්‍රධානීන් සහ ඔවුන්ගේ කණ්ඩායම් වෙත මගේ කෘතඥතාවය පළ කරමි. ජනතාව වෙනුවෙන් පවතින, ජනතාවගේ බැංකුවක් ලෙස ජනතාව අඛණ්ඩව අප කෙරෙහි තබන්නා වූ විශ්වාසය පිළිබඳව අපි නිහතමානීව ආඩම්බර වෙමු. එසේම අපගේ පාර්ශවකරුවන්ගේ නොමඳ සහයෝගය වෙනුවෙන් මම ඔවුන්ට ස්තූතියවන්ත වෙමි.

අවසාන වශයෙන් සෑම NSB කණ්ඩායම් සාමාජිකයෙකුටම සහ විශේෂයෙන් 2016 වර්ෂයේදී විශ්‍රාම ගිය සෑම සාමාජික සාමාජිකයෙකුටම, මාගේ කෘතඥතාවය පළකිරීමට මම මෙය අවස්ථාව කර ගනිමි.

2016 වර්ෂය අපගේ සුවිශේෂී කතා පුවතේ ආකර්ෂණීය පරිච්ඡේදයක් බවට පත් කිරීමට කටයුතු කළ සියලු දෙනාට මගේ ස්තූතිය.



එස්.ඩී.එන් පෙරේරා  
සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී  
2017 මාර්තු 28

# ස්ථාවර පදනම

දිවයිනෙහි සුවිසල්ම විශේෂිත බැංකුව ලෙස අපගේ ස්ථාවරභව,  
ස්ථම්භය හා බැඳුණු මූලයන් මගින් සංකේතවත් කෙරෙයි.  
එමෙන්ම අපගේ ප්‍රමුඛතම ඇල්මැති පාර්ශ්වයන් වන ශ්‍රී ලාංකික ජනතාව  
තුළ ඉතරුම් සංස්කෘතියක් ගොඩනැංවීම උදෙසා  
අපගේ දිගුකාලීන කැපවීම, ඉන් පිළිබිඹු වෙයි.



කථා වින්‍යාසය

## මූල්‍ය ප්‍රාග්ධනය

### දළ විශ්ලේෂණය

බැංකුවක් වශයෙන් අපගේ වටිනාකම් උත්පාදන ක්‍රියාවලිය තුළ පවතින අනෙකුත් සියලුම ප්‍රාග්ධනයන් හා සෘජුවම බැඳී පවතින ව්‍යාපාරික කටයුතුවලට වඩාත් තීරණාත්මක ලෙසින් දායක වන ප්‍රාග්ධනය වන්නේ මූල්‍ය ප්‍රාග්ධනයයි. අතීතයේදී බැංකුව එහි වර්ධනය තිරසාර ලෙස රඳවාගත් අයුරු සහ අනාගත සැලසුම් පිළිබඳව මෙම පරිච්ඡේදය තුළින් දැක්වෙයි. නව නියාමන හා අභියෝගවල එකතුවෙන් බැංකු ක්ෂේත්‍රය දිනෙන් දින වෙනසට පාත්‍ර වෙයි. අප බැංකුව එම අභියෝගයන් යොදා ගනිමින් වටිනාකම් උත්පාදනය කළ ආකාරය අපගේ මූල්‍ය දර්ශකයන්ගෙන් පිළිබිඹු වේ.

### මූල්‍ය කාර්යසාධනය විශ්ලේෂණය


#### ආදායම් ප්‍රකාශයෙහි සාරාංශය

අයිතම	2016	2015	වැඩිවීම/ අඩුවීම	වර්ධනය %
	රු. මිලියන	රු. මිලියන	රු. මිලියන	
පොළී ආදායම	86,390	78,128	8,262	10.6
පොළී වියදම	60,923	51,146	9,777	19.1
පොළී නොවන ආදායම	872	1,043	(171)	(16.4)
මෙහෙයුම් වියදම්	10,344	10,415	(71)	(0.7)
හානිකරණ ගාස්තු	(100)	2,140	(2,240)	(104.7)
බදු පෙර ලාභය	13,303	13,034	269	2.1
බදු (එකතුකළ අගය මත බදු, ජාතිය ගොඩනැගීමේ බදු, ආදායම් බදු)	6,596	6,798	(202)	(3.0)
බදු පසු ලාභය	9,498	8,672	826	9.5

### ලාභදායීතාවය

#### බදු පෙර ලාභය සහ බදු පසු ලාභය

[ (රු. මිලියන) ]




යම්තාක් දුරකට අහිතකර මෙහෙයුම් වාතාවරණයක් හමුවේ වුවද, බැංකුව එහි වර්ධනය අඛණ්ඩව පවත්වාගනු ලැබූ අතර, ලාභදායීතාවය අතින් ප්‍රශංසනීය කාර්යසාධනයක් වාර්තා කරන ලදී. 2016 බදු පෙර ලාභය හා බදු පසු ලාභය, 2015 දී වාර්තා වූ රුපියල් මිලියන 13,034 ක් හා රුපියල් මිලියන 8,672 ක් වූ බදු පෙර ලාභයට හා බදු පසු ලාභයට සාපේක්ෂව පිළිවෙලින් රුපියල් මිලියන 13,303 ක් හා රුපියල් මිලියන 9,498 ක් විය.

මෙය බැංකුව විසින් මෙතෙක් වාර්තා කරන ලද ඉහළතම බදු පසු ලාභයයි. ගනුදෙනු ප්‍රමාණාත්මකව වැඩිකර ගැනීමත්, හානිකරණ ගාස්තු අඩු කර ගැනීමත් වියදම් වර්ධනය සීමා කර ගැනීමත් මෙලෙස වැඩි ලාභදායීතාවයක් අත්කර ගැනීමට ඉවහල් විය.

පොළී ආදායම් සංයුතිය - 2016


[ % ]




- රාජ්‍ය සුදකුම්පත්
- නිවාස ණය
- පුද්ගලික ණය
- ව්‍යාපෘති සහ ආයතනික ණය
- තැන්පතු මත ණය
- උකස් ණය
- වෙනත් ණය හා ආයෝජන

පොළී වියදම් සංයුතිය - 2016

[ % ]



ගුද්ධ පොළී ආදායම



වර්ෂය	ගුද්ධ පොළී ආදායම ₹. මිලියන	ගුද්ධ පොළී ආදායම/ දළ ආදායම %
2012	13,389	25.3
2013	10,107	15.4
2014	21,380	27.4
2015	26,983	34.0
<b>2016</b>	<b>25,467</b>	<b>29.1</b>

බැංකුවේ ශුද්ධ පොළී ආදායම, 2015 දී වාර්තා වූ රුපියල් මිලියන 26,983 ට සාපේක්ෂව රුපියල් මිලියන 1,516 ක එනම්, 5.6% ක ආන්තික අඩුවීමක් සමගින් රුපියල් මිලියන 25,467 ක් ලෙස සනිටුහන් විය. තැන්පතු සඳහා වන පිරිවැය වැඩිවීම මෙයට ප්‍රධාන හේතුව විය.

සමාලෝචිත වර්ෂය තුළ දී, සමස්තය අතුරින් 61.4% ක දායකත්වය සැපයූ රාජ්‍ය සුරැකුම්පත්, ආදායම් ඉපයූ වත්කම් අතර මුල් තැන ගන්නා ලදී. මෙය අවම වශයෙන් 60% ක තැන්පතු, රාජ්‍ය සුරැකුම්පත්වල ආයෝජනය කිරීම අත්‍යවශ්‍ය කෙරෙන බැංකුවේ නියාමන හා අනුකූලවීමේ ප්‍රතිඵලයකි. එම උපකරණ අවදානම් රහිත වන බැවින් වෙනත් බැංකු හා මූල්‍ය ආයතනවලට සාපේක්ෂව අප බැංකුව ඉහල ණය අවදානමකට නිරාවරණය නොවේ.

බැංකුවේ මුළු පොළී වියදම් අතුරින් 72.8% ක් සඳහා දායකත්වය මුළු තැන්පතු පොළීවලින් සැපයූන අතර, එය මුළු අරමුදල් සංයුතියෙන් 72.1% කි. මේ අතරින් සැලකිය යුතු ප්‍රමාණයක් කෙටිකාලීන වූ අතර, මිල ගණන් වෙනස්වීම මත වෙළඳපොළ පොළී අනුපාතිකවල වෙස්වීම් සඳහා සංවේදී විය.


පොළී නොවන ආදායම්

ගාස්තු හා කොමිස් මුදල්, වෙළඳ කටයුතුවලින් ලද ශුද්ධ ලැබීම්, මූල්‍ය ආයෝජනවලින් ලත් ශුද්ධ ලාභ/(පාඩු) සහ වෙනත් මෙහෙයුම් ආදායම්, පොළී නොවන ආදායම්වලට අයත් වේ. පොළී නොවන ආදායම්වල ප්‍රධානතම ප්‍රභේදය, ගාස්තු සහ කොමිස් ආදායම වන අතර, ණයදීම්, කාඩ්පත් ඔස්සේ ගනුදෙනු මෙහෙයවීම සහ ප්‍රේෂණ සේවා ආදිය සඳහා අයකිරීම් මීට ඇතුළත් වේ. 2015 දී වාර්තාවූ රුපියල් මිලියන 364 ට සාපේක්ෂව පසුගිය වර්ෂය තුළ 40.9% කින් වර්ධනය වූ ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම, රුපියල් මිලියන 513 ක් විය. වෙළඳාම් කටයුතුවලින් ලත් ශුද්ධ ලාභය 113.2% ක අඩුවීමක් සමගින් 2015 දී වාර්තා වූ රුපියල් මිලියන 298 ට සාපේක්ෂව 2016 දී රුපියල් මිලියන 39 ක අලාභයක් ලෙස වාර්තා විය. අදාළ කාලපරිච්ඡේදය තුළ ශුද්ධ වෙළඳ කටයුතුවලින් ලද ශුද්ධ ලැබීම් අඩුවීමට බලපෑ මූලික සාධක ලෙස වෙළඳපොළ ගැලපීම් අලාභ ඉහළයාම, හිමිකම් සහ රාජ්‍ය සුරැකුම්පත් මත උපචිත ප්‍රාග්ධන ලැබීම් අඩුවීම සඳහන් කළ හැක. බැංකුවේ මූල්‍ය ආයෝජනවල ශුද්ධ ලාභ/(අලාභ) රුපියල් මිලියන 41 ක් වූ අතර එය 2015 දී පැවති අගයවූ රුපියල් මිලියන 28 ට සාපේක්ෂව 47.0% ක වැඩිවීමකි. වෙළඳාම සඳහා දරා සිටින ආයෝජන ලාභයක් සහිතව විකිණීම මීට ප්‍රධානතම සාධකය විය. අනෙකුත් මෙහෙයුම් ආදායම, 2015 දී පැවති රුපියල් මිලියන 353 ට සාපේක්ෂව 1.1% ක ආන්තික වර්ධනයක් පෙන්නුම් කරමින් රුපියල් මිලියන 357 ක් දක්වා වර්ධනය විය.



මෙහෙයුම් වියදම්  
මෙහෙයුම් වියදම් සංයුතිය


[ % ]



වියදම්	අගය රු. මිලියන	%
සේවක මණ්ඩල පිරිවැය	6,235	60.3
වෙනත් පරිපාලන	4,109	39.7
මුළු එකතුව	10,344	100.0

පිරිවැයට ආදායම

[ % ]



වර්ෂය	පිරිවැයට ආදායම් අනුපාතය
2012	46.1
2013	62.2
2014	36.7
2015	37.4
2016	39.6

වර්ෂය සඳහා වෙනත් මෙහෙයුම් වියදම් රුපියල් මිලියන 10,344 ක් විය. 2015 වර්ෂයේ මිට සාපේක්ෂ අගය රුපියල් මිලියන 10,415 ක් වූ අතර, එය 0.7% ක ආන්තික අඩුවීමකි.

සේවක මණ්ඩල පිරිවැය ඉහළයාමට බලපෑ ප්‍රධානතම සාධක ලෙස බැංකු ව්‍යාපාරික මෙහෙයුම්හි උපාය මාර්ගික ව්‍යාප්තිය සඳහා නවක සේවක බඳවාගැනීම් සහ කොන්ත්‍රාත් පදනම මත සේවයේ යෙදී සිටි සේවකයින් ස්ථිර කාර්ය මණ්ඩලයට බඳවා ගැනීමයි.

**භානිකරණ ගාස්තු**


	2016 රු. මිලියන	2015 රු. මිලියන	වෙනස %
භානිකරණ ගාස්තු	(100)	2,140	(104.7)
මුළු භානිකරණ ප්‍රතිපාදන	1,732	3,092	(44.0)
මුළු දළ ණය හා අත්තිකාරම්හි ප්‍රතිශතයක් ලෙස මුළු භානිකරණය (%)	0.53	1.12	(52.7)

පසුගිය වර්ෂය තුළ අවදානම් පාලනය කිරීමට සහ අක්‍රීය වත්කම් ප්‍රමාණය අඩුකර ගැනීම තුළින් ඒ වත්කම්වල ගුණාත්මකබවෙහි එලදායී කළමනාකරණය සහතික කර ගැනීම සඳහා බැංකුව විසින් මහත් පරිශ්‍රමයක් ගනු ලැබ ඇත. නියමිත කාල පරාසය තුළ වත්කම්වල ගුණාත්මකබව පාලනය කිරීමට උපකාරී වන නිශ්චිත නිර්දේශවලට එළඹෙන කළමනාකාරිත්ව රැස්වීම් ආදී විවිධ ක්‍රමෝපායයන්ගෙන් සමන්විත පූර්ණ වැඩසටහන් තුළින් වත්කම්වල ගුණාත්මකභාවය ඉලක්කගත පරාසය තුළ පවත්වා ගැනීමට බැංකුව කටයුතු කරයි.

වර්ෂය සඳහා රුපියල් මිලියන 100 ක භානිකරණ ප්‍රත්‍යාවර්තනයක් වාර්තාවූ අතර, එය පසුගිය වර්ෂයේ රුපියල් මිලියන 2,140 ක භානිකරණ ගාස්තුව මෙන් 104.7% ක එනම් රුපියල් මිලියන 2,240 ක අඩුවීමකි. භානිකරණ ප්‍රතිපාදන මුළු දළ ණය හා අත්තිකාරම්හි ප්‍රතිශතයක් ලෙස 2015 දී පැවති 1.12% ක ප්‍රතිශතයෙන් සැලකිය යුතු ලෙස 52.7% ක අඩුවීමක් සමග 2016 දී 0.53% ක් විය.

බදු

[ රු.මිලියන ]



වර්ෂය	එකතුවකුළ අගය මත බදු රු. මිලියන	ජාතිය ගොඩනැංවීමේ බදු රු. මිලියන	ආදායම් බදු රු. මිලියන
2012	926	-	2,578
2013	624	-	1,095
2014	1,745	291	3,606
2015	2,062	375	4,361
2016	2,406	386	3,805

2016 දී බැංකුවේ සමස්ත සඵලදායී ආදායම් බදු අනුපාතිකය 28.6% ක් වූ අතර, 2015 දී එය 33.5% ක් විය. මූල්‍යමය සේවා මත එකතුවකුළ අගය මත බදු සඳහා බැංකුවේ ප්‍රතිපාදන, මූල්‍යමය සේවා මත ජාතිය ගොඩනැංවීමේ බදු සහ ආදායම් බදු පිළිවෙලින් රුපියල් මිලියන 2,406 (2015 - රුපියල් මිලියන 2,062), රුපියල් මිලියන 386 (2015 - රුපියල් මිලියන 375) සහ රුපියල් මිලියන 3,805 (2015 - රුපියල් මිලියන 4,361) බැගින් විය. මූල්‍යමය සේවා මත එකතුවකුළ අගය මත බදු සහ ජාතිය ගොඩනැංවීමේ බදු, පිළිවෙලින් 16.7% කින් හා 2.9% කින් වර්ධනය විය. වර්ෂය තුළ 11% සිට 15% දක්වා එකතුවකුළ අගය මත බදු වැඩිවීම සහ බැංකුවේ මෙහෙයුම් ලාභය ඉහළයාම මීට හේතුවාදක විය.

සඵලදායී බදු සැලසුම්කරණයේ ප්‍රතිඵල ලෙස 2015 වර්ෂය තුළ වාර්තා වූ අගයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂය තුළ ආදායම් බදු සඳහා ප්‍රතිපාදන රුපියල් මිලියන 556 කින් අඩුවිණි.

වෙනත් විස්තීරණ ආදායම්

වර්ෂය	රජයට දක්වන දායකත්වය රු. මිලියන	රජයට දක්වන දායකත්වය/දළ ආදායම %
2012	6,327	12.0
2013	4,731	7.2
2014	11,043	14.2
2015	11,015	13.9
2016	19,251	22.0

ජාතියේ ඉතිරිකිරීමේ බැංකුව ලෙස බදුවලට අමතරව රක්ෂණ භාරකාර අරමුදලට දායකවීම, විශේෂ ගාස්තු හා ලාභාංශ ගෙවීම් වශයෙන් ජාතික සංවර්ධනය කෙරෙහි එහි අඛණ්ඩ දායකත්වය සපයනු ලබයි. වර්ෂය තුළ විශේෂ ගාස්තු ලෙස රුපියල් මිලියන 533 ක් ගෙවන ලද අතර ලාභාංශ ලෙස ගෙවූ මුදල රුපියල් මිලියන 12,026 ක් විය. රක්ෂණ භාරකාර අරමුදලට දක්වන ලද දායකත්වය රුපියල් මිලියන 95 කි. මීට සාපේක්ෂව 2015 වර්ෂයේදී විශේෂ ගාස්තු ලාභාංශ සහ රක්ෂණ භාරකාර අරමුදල වෙත දක්වන ලද දායකත්වය පිළිවෙලින් රුපියල් මිලියන 1,333 ක්, රුපියල් මිලියන 2,800 ක් හා රුපියල් මිලියන 84 බැගින් විය.

වෙනත් විස්තීරණ ආදායම්

වෙනත් විස්තීරණ ආදායම් ලෙස 2015 දී වාර්තාවූ රුපියල් මිලියන 1,356 ට සාපේක්ෂව 2016 දී වාර්තා වූ ලැබීම් අගය රුපියල් මිලියන 1,989 කි. මුළු වෙනත් විස්තීරණ ආදායම්, රුපියල් මිලියන 2,379 ක විශ්‍රාම ප්‍රතිලාභ සැලසුම් මත ජීවගණක ලැබීම්, රුපියල් මිලියන 47 ක ආදායම් ප්‍රකාශයට මාරු කරන ලද විකිණීම සඳහා පවතින මූල්‍ය වත්කම් විකිණීමෙන් ලද සාධාරණ වටිනාකම් ලැබීම් සහ පිළිවෙලින් රුපියල් මිලියන 137 ක් හා රුපියල් මිලියන 300 ක් බැගින් වූ මුදල් ප්‍රවාහ ඉදිරි රැකුම් මත අර්ධ වශයෙන් පියවීම් සහ විකිණීම සඳහා පවතින මූල්‍ය වත්කම් යළි ආගණනය කිරීමෙන් ලැබූ ශුද්ධ ආදායම්වලින් සමන්විත වේ.

මූල්‍ය තත්වය විශ්ලේෂණය

වත්කම්

	2016 රු. මිලියන	2015 රු. මිලියන	2016 %	2015 %
මුළු වත්කම්	911,704	848,079	100.0	100.0
මූල්‍ය ආයෝජන - කල්පිරීම තෙක් රඳවාගත්	505,824	515,303	55.5	60.8
වෙනත් ගනුදෙනුකරුවන්ට ණය හා ලැබියයුතු දෑ	291,977	248,033	32.0	29.3
බැංකුවලට ලැබියයුතු දෑ හා ණය	31,834	23,718	3.5	2.8
වෙනත් මූල්‍ය වත්කම් - විකිණීම සඳහා රඳවාගත්	20,291	13,543	2.2	1.6

පසුගිය වර්ෂයට සාපේක්ෂව 7.5% ක වැඩිවීමක් සමග බැංකුවේ වත්කම් සංචිතය රුපියල් මිලියන 911,704 ක් විය. ණය කළඹෙහි 19.2% ක වැඩිවීම ප්‍රධාන ලෙස හේතුකොටගෙන මෙම ඉහළයාම පෙන්නුම් කළ අතර, එය මුළු වත්කම් අගයෙන් 35.5% කි.

කල්පිරීම තෙක් රඳවාගත් මූල්‍යමය ආයෝජන ලෙස ගිණුම්ගත කර ඇති භාණ්ඩාගාර බැඳුම්කර ආයෝජනයන් 1.8% ක ආන්තික පහත බැසීමක් වාර්තා කරමින් 2016 දී බැංකුවේ ආයෝජන කළඹින් 55.5% ක කොටසක් පෙන්නුම් කරනු ලබයි.


වෙනත් ගනුදෙනුකරුවන්ට ලැබියයුතු දෑ සහ ණය රුපියල් මිලියන 248,033 සිට රුපියල් මිලියන 291,977 දක්වා වර්ධනය විය. වර්ෂය තුළ ණය හා ලැබියයුතු දෑ වර්ධනයට බලපෑ ප්‍රධාන සාධකය පුද්ගලික ණය පිරිනැමීමයි.

විකිණීම සඳහා රඳවාගත් වෙනත් මූල්‍ය වත්කම්, පසුගිය වර්ෂයේ පැවති අගය 49.8% කින් අහිබවා රුපියල් මිලියන 20,291 ක් දක්වා වර්ධනයක් සටහන් කරන ලදී. 49.8% කින් අහිබවා රුපියල් මිලියන 20,291 ක් දක්වා වර්ධනයක් සටහන් කරන ලදී. මෙය ප්‍රාග්ධන ලාභ සාක්ෂාත් කර ගැනීම පිණිස ගනු ලැබූ උපායමාර්ගික ආයෝජනයකි.

පොළී උපයන වත්කම් සහ පොළී ඉපයීම් රහිත වත්කම්

වර්ෂය	පොළී උපයන වත්කම් රු. මිලියන	පොළී ඉපයීම් රහිත වත්කම් රු. මිලියන	මුළු වත්කම් රු. මිලියන
2012	484,443	24,370	508,813
2013	620,207	34,161	654,368
2014	746,441	33,025	779,466
2015	810,418	37,661	848,079
2016	870,159	41,545	911,704

පොළී උපයන වත්කම් සහ පොළී ඉපයීම් රහිත වත්කම්



මූලික ව්‍යාපාරික ක්‍රියාකාරකම් වෙත බැංකුවේ අඛණ්ඩ අවධානය යොමුවී තිබිණි. එහෙයින් මුළු වත්කම් අතුරින් 95.4% ක් නියෝජනය කරනු ලබන පොළී උපයන වත්කම් අගය රුපියල් මිලියන 870,159 දක්වා 7.4% කින් වර්ධනය විය.

රාජ්‍ය සුරැකුම්පත්වල ආයෝජනය

ආයෝජන වර්ගය	2016	2015
	රු. මිලියන	රු. මිලියන
භාණ්ඩාගාර බිල්පත්	17,279	65,977
භාණ්ඩාගාර බැඳුම්කර	449,755	403,671
ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර (SLDB) ඇ.ඩො.	58,089	55,525
එකතුව	525,123	525,173

බැංකුව විසින් සමාලෝචිත වර්ෂය තුළදී ගෙවුණු වර්ෂවලදී මෙන්ම අඛණ්ඩව රාජ්‍ය සුරැකුම්පත්හි ආයෝජන සිදු කිරීමට යොමු විය. බැංකුව විසින් 2016 වර්ෂයේදී භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජන අඩු වශයෙන් ද භාණ්ඩාර බැඳුම්කරවල ආයෝජන වැඩිවශයෙන් ද සිදු කෙරිණි.

2016 වර්ෂය තුළදී බැංකුවේ වත්කම් පදනම 7.5% කින් වර්ධනය වුවද, බැංකුව විසින් එහි රජයේ සුරැකුම්පත්වල ආයෝජනය පෙර වර්ෂයේ පරිදීම පවත්වා ගන්නා ලදී. 2015 වර්ෂයේ 61.9% ක් වූ රජයේ සුරැකුම්පත්වල ආයෝජනය හා සසඳන කල 2016 වර්ෂයේදී එය මුළු වත්කම්වලින් 57.6% කි.

ණය කළඹ

2015 වර්ෂයට සාපේක්ෂව 2016.12.31 දිනට වෙනත් ගනුදෙනුකරුවන්ගේ ණය හා ලැබියයුතු දෑ විශ්ලේෂණයක් පහත දැක්වේ:


නිමැවුම් අනුව විශ්ලේෂණය

නිමැවුම් අනුව විශ්ලේෂණය	රු. මිලියන		%	
	2016	2015	2016	2015
ණය හා අත්තිකාරම්				
උකස් ණය	20,852	29,869	7.1	11.9
සේවක මණ්ඩල ණය	4,091	3,389	1.4	1.3
කාලීන ණය				
කෙටි කාලීන	-	1,145	-	0.5
දිගු කාලීන	257,549	209,789	87.7	83.5
ප්‍රතිවිකුණුම් ගිවිසුම් යටතේ සුරැකුම්පත් මිලදී ගැනීම	2,497	-	0.9	-
වෙනත්				
සුරැකුම්කරණය/වාණිජ පත්‍රිකා	2,695	2,414	0.9	1.0
රජයට ලබාදුන් ණය	2,075	2,075	0.7	0.8
වෙනත්	3,950	2,444	1.3	1.0
දළ එකතුව	293,709	251,125	100.0	100.0

බැංකුවේ ණය කළඹ දිගුකාලීන ණය මත කේන්ද්‍රීයව පවතින අතර, 22.8% ක වර්ධන අනුපාතිකයක් යටතේ එය රුපියල් මිලියන 257,549 ක් දක්වා වර්ධනයවී ඇත. මේ අතර 2014 වර්ෂයේ සහ ඉන් ඔබ්බට රන් මිල පහත වැටීමේ අහිතකර ප්‍රතිඵල මත බැංකුවේ උකස් කළඹ 30.2% කින් අඩු වීණි.

ක්ෂේත්‍රය අනුව ණය කළඹ විශ්ලේෂණය - 2016

[ % ]



- පුද්ගලික/උකස්/වෙනත් - 38.0%
- සංචාරක - 0.3%
- මූල්‍ය හා ව්‍යාපාර සේවා - 2.4%
- ආධ්‍යාපන - 8.1%
- කෘෂිකාර්මික හා ධීවර - 3.7%
- ඉදිකිරීම්/නිවාස - 22.1%
- යටිතල පහසුකම් - 20.6%
- රජයට - 0.7%
- නිෂ්පාදන - 0.2%
- වෙළඳ - 0.4%
- විදුලිබල සහ බලශක්ති - 3.5%
- ප්‍රවාහන - 0.0%

සමාලෝචිත වර්ෂය තුළ පුද්ගලික ණය අතින් සැලකිය යුතු වර්ධනයක් වාර්තාවූ අතර, ඒ හේතූකොට ගෙන පුද්ගලික/උකස්/වෙනත් කාණ්ඩවල ණය පෙර වර්ෂය හා සාපේක්ෂව රුපියල් මිලියන 35,686 කින් වර්ධනය වී, බැංකුවේ විශාලතම තනි ණය කාණ්ඩය බවට පත්විණි. නිවාස හා ඉදිකිරීම් සඳහා පිරිනමන ලද ණය, රුපියල් මිලියන 3,729 කින් වර්ධනයවී තිබුණු අතර, එය පුද්ගලික ණය කාණ්ඩයට පසු දෙවන විශාලතම තනි ණය කාණ්ඩය ලෙස වාර්තා විය.

හිමිකම් කළඹ

වත්කම් වර්ගය	2016	2015
	රු. මිලියන	රු. මිලියන
ගනුදෙනු කිරීම සඳහා රඳවාගත්	3,096	3,672
විකිණීම සඳහා පවතින	3,332	3,526
එකතුව	6,428	7,198

බැංකුවේ මුළු වත්කම් අතින් 0.7% ක් වූ සමස්ත හිමිකම් ආයෝජනයෙහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 6,428 ක් විය. ඒ හේතූකොට ගෙන බැංකුවේ කොටස් මිල ගණන් විචලනය අවම මට්ටමක පැවතිණි.




ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට නම් කළ (වෙළඳ) ආයෝජන කළඹ ලෙස වර්ගීකරණය කරන ලද ලැයිස්තුගත කොටස් 42 කද ඒකක භාර 2 කද, (සී බැන්ක් යුනිට් ට්‍රස්ට් හා කොම් ට්‍රස්ට් ඉක්විටි ෆන්ඩ්) විකිණීම සඳහා පවතින ආයෝජන (AFS) කළඹ යටතේ වර්ගීකරණය කරන ලද ලැයිස්තුගත කොටස් 3 කද ජාතික ඉතිරිකිරීමේ බැංකුව උපායමාර්ගික ආයෝජන ලෙස ආයෝජනය කර ඇත. ජාතික ඉතිරිකිරීමේ බැංකුව මූලික වශයෙන්ම බැංකු, මූල්‍ය සහ රක්ෂණ ක්ෂේත්‍රය (39.5%) විවිධාංගීකෘත යෙදවුම් ක්ෂේත්‍රය (18.8%) සහ හෝටල් සහ සංචාරක යන ක්ෂේත්‍රයන්හි (10.4%) ආයෝජනය කර ඇත. ඒකක භාර ආයෝජනය හැරුණු විට නිල ලැයිස්තුගත කොටස්හි ආයෝජන පහත වගුව මගින් දැක්වේ:

	පිරිවැය රු. මිලියන	වෙළඳපොළ වටිනාකම රු. මිලියන	පිරිවැය %	වෙළඳපොළ වටිනාකම %
බැංකු, මූල්‍ය හා රක්ෂණ	2,752	3,422	39.5	55.0
ආහාරපාන හා දුම්කොළ	110	115	1.6	1.9
රසායන හා ඖෂධ	101	79	1.4	1.3
ඉදිකිරීම් හා ඉංජිනේරු	408	178	5.9	2.9
විවිධාංගීකෘත යෙදවුම්	1,310	872	18.8	14.0
හෝටල් සහ සංචාරක	726	445	10.4	7.1
ආයෝජන භාර	246	120	3.5	1.9
ඉඩම් හා දේපල	24	19	0.3	0.3
නිෂ්පාදන	346	325	5.0	5.2
වැවිලි	12	11	0.2	0.2
බලශක්ති	5	4	0.1	0.1
විදුලි සංදේශ	615	545	8.8	8.8
වාණිජ	315	81	4.5	1.3
එකතුව	6,970	6,216	100.0	100.0

**හිමිකම් සහ වගකීම්**

**අරමුදල් මිශ්‍රණය**

[ % ]




පසුගිය මූල්‍ය වර්ෂයේ පැවති අගය වූ රුපියල් මිලියන 815,655 සිට 7.8% ක වර්ධනයක් පෙන්නුම් කරමින් සමස්ත වගකීම් රුපියල් මිලියන 879,458 දක්වා වර්ධනය විය. මෙම වර්ධනයේ මූලික සාධකයන් තැන්පතු හා බැඳුම්කර නිකුතු ලෙස දැක්විය හැක.

තැන්පතු/වත්කම්

වර්ෂය	තැන්පතු/වත්කම් %
2012	89.9
2013	76.7
2014	71.1
2015	70.3
2016	72.1


තැන්පතු/වත්කම් අනුපාතය



සමස්ත අරමුදල් මිශ්‍රණය අතරින් 72.1% ක ප්‍රතිශතයක් රැගත් තැන්පතු, මෙවරද බහුතර අරමුදල් සම්පාදනය සඳහා දායක විය. වර්ෂාවසානය වන විට, එය 10.3% ක ශක්තිමත් වර්ධනයක් වාර්තා කරමින් රුපියල් මිලියන 61,505 ක් ලෙස පෙන්නුම් කරන ලදී.

තැන්පතු

[ රු.බිලියන ]



ස්ථාවර තැන්පතු සහ ඉතුරුම් තැන්පතු වූ කලී, තැන්පතු පදනමේ ප්‍රධානතම සංඝටකයන් වේ. මුළු තැන්පතු අතරින් 73.2% ක ප්‍රතිශතයකට දායක වන ස්ථාවර තැන්පතු, පෙර වර්ෂයට වඩා 11.2% ක වර්ධනයක් අත්පත් කර ගනිමින් රුපියල් මිලියන 480,933 අගය දක්වා ළඟා විය. ස්ථාවර තැන්පතු සඳහා සාපේක්ෂ ඉහළ පොළී අනුපාතික අනෙකුත් මූල්‍ය ආයතන වෙතින් පිරිනමනු ලබන පසුබිමක් යටතේ බැංකුව විසින් මෙම වර්ධනය සාක්ෂාත් කර ගන්නා ලදී. බැංකුව කෙරෙහි ගනුදෙනුකරුවන් තුළ පවතින ඉහළ විශ්වසනීයත්වය මීට තුඩු දුන් හේතුවයි.


ඉතුරුම් තැන්පතු හා සබැඳුණු අඩු පිරිවැය හේතුකොට ගෙන එය, ආකර්ෂණීය අරමුදල් සැපයුම් මාදිලියක් වේ. අපගේ ඉතුරුම් තැන්පතු සංචිතය 7.9% ක වර්ධනයක් සමඟින් රුපියල් මිලියන 176,347 ක් දක්වා ඉහළ නගිමින් බැංකු ක්ෂේත්‍රය තුළ සිව්වන විශාලතම ඉතුරුම් තැන්පතු පදනම ලෙස වාර්තා විය. මෙකී වර්ධනාත්මක ප්‍රවණතාව තීරසාරව පවත්වා ගැනීම පිණිස බැංකුව විසින් ඉතුරුම් නිමැවුම්වල අගය එකතුකර දීම හා නව විශේෂාංග හඳුන්වාදීම සිදු කරනු ලැබිණි.

ණය ගැනීම්

ණය ගැනීම් වර්ගය	2016 රු. මිලියන	2015 රු. මිලියන
නිකුත්කළ බැඳුම්කර ඇ.ඩො. (USD Senior Note)	152,928	146,898
ප්‍රතිමිලදී ගැනීම් ණය	54,112	60,127
යටත්කාලීන වගකීම්	6,006	-
එකතුව	213,046	207,025

ණය ගැනීම් මිශ්‍රණය

[ % ]



නිකුත්කළ බැඳුම්කර ඇ.වෙ.ව.
  ප්‍රතිමිලදී ගැනීම් ණය
  යටත්කාලීන වගකීම්

ණය ලබාගැනීම බැංකුව සතු දෙවන ප්‍රධානතම අරමුදල් සපයන ප්‍රභේදය වන අතර, ගනුදෙනුකාර තැන්පතු මත අරමුදල් වෙනුවෙන් ඇති යැපීම යම් දුරකට අඩු කරලීමටද තුඩු දෙන සාධකයකි. ජාත්‍යන්තර බැඳුම්කර, නිකුත් කළ යටත්කාලීන බැඳුම්කර සහ ප්‍රති මිලදී ගැනීම් ගිවිසුම් යටතේ විකුණූ සුරැකුම් යනාදියෙන් මෙම අංශය සමන්විතය. වර්ෂය තුළ බැංකුව විසින් ණය ගැනීම් අතින් 2.91% ක වර්ධනයක් වාර්තා කරන ලදී. ඒ අනුව, රුපියල් මිලියන 207,025 සිට රුපියල් මිලියන 213,046 දක්වා අගයක් ඒ අංශයෙන් 2016 වර්ෂය අවසානයේදී පෙන්නුම් කෙරිණි. 2016 දෙසැම්බර් 29 වන දින රුපියල් මිලියන 6,000 ක යටත්කාලීන ණයකර 13% ක වාර්ෂික පොළී අනුපාතිකය යටතේ නිකුත් කිරීම මිට හේතුසාධක විය.

ණය හා ආයෝජන හා තැන්පතු අනුපාතය


	ණය හා ආයෝජන රු. මිලියන	මුළු තැන්පතු රු. මිලියන	ණය හා ආයෝජනවල ප්‍රතිශතයක් ලෙස තැන්පතු අනුපාතය (%)
2012	492,009	457,650	107.5
2013	632,187	501,890	126.0
2014	757,182	554,060	136.7
2015	821,494	595,776	137.9
2016	<b>878,046</b>	<b>657,280</b>	<b>133.6</b>

2015 වර්ෂයේ පැවති 137.9% ක අනුපාතයට සාපේක්ෂව 2016 වර්ෂය සඳහා බැංකුවේ තැන්පතු වල ප්‍රතිශතයක් ලෙස ණය හා ආයෝජන අනුපාතය 133.6% ක් විය. මෙම සෘණාත්මක වර්ධනයට තුඩු දුන් හේතුව වන්නේ රුපියල් මිලියන 61,505 ක තැන්පතු වර්ධනය හා සසඳන විට ණය හා ආයෝජන කළඹෙහි ඇති වූ රුපියල් මිලියන 56,552 ක වර්ධනයයි.

2015 වර්ෂයට සාපේක්ෂව ඉහත අනුපාතය 2016 දී සුළු වශයෙන් අඩුවීමක් පෙන්නුම් කලද බැංකුව විසින් තැන්පතු අරමුදල් උපයෝගී කරගනිමින් පොළී උපයන වත්කම් බවට සහ අනෙකුත් අරමුදල් ප්‍රභව බවට පරිවර්තනය කරමින්, තැන්පතු අරමුදල් ප්‍රශස්ත ලෙස උපයෝජනය කරගෙන මෙම පරතරය සම්පූර්ණ කර ඇත.

**වත්කම් මත ප්‍රතිලාභ සහ හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය**

වර්ෂය	හිමිකම් මත ප්‍රතිලාභ %	වත්කම් මත ප්‍රතිලාභ %
2012	1.3	16.1
2013	0.4	5.1
2014	1.5	30.2
2015	1.6	31.1
2016	1.5	29.4



**හිමිකම් මත ප්‍රතිලාභ (ROE)**

මූල්‍ය වටිනාකම් උත්පාදනයේදී හිමිකම් මත ප්‍රතිලාභ වූ කලී ප්‍රමුඛතම උපායමාර්ගික ප්‍රතිඵලයකි. එසේම එය කළමනාකරණ ප්‍රවේශයේ සඵලදායීත්වය පිළිබඳ දර්ශකයකි. ක්ෂේත්‍රයට සාපේක්ෂව බැංකුව විසින් ආකර්ෂණීය හිමිකම් මත ප්‍රතිලාභ පවත්වාගනු ලබයි.

**වත්කම් මත ප්‍රතිලාභ (ROA)**

වත්කම් මත ප්‍රතිලාභ වූ කලී, මුළු වත්කම් ප්‍රමාණයට සාපේක්ෂව බැංකුව කෙතරම් ලාභදායී ද යන්න පෙන්නුම් කරන සාධකයකි. වත්කම් මත ප්‍රතිලාභ මගින් කළමනාකාරිත්වය බැංකුවේ ඉපයීම් උත්පාදනය පිණිස එහි වත්කම් උපයෝගී කරගන්නා අයුරු කෙතරම් කාර්යක්ෂමව සිදු කරයිද යන්න පිළිබඳව අදහස් සපයයි. ක්ෂේත්‍රයට සාපේක්ෂව පිළිගත හැකි වත්කම් මත ප්‍රතිලාභ පිළිගත හැකි මට්ටමක බැංකුව විසින් පවත්වාගනු ලබයි.

**මුදල් ප්‍රවාහ විශ්ලේෂණය**

පසුගිය වර්ෂයේ පැවති අගය වූ රුපියල් මිලියන 3,165 ට සාපේක්ෂව 2016 දෙසැම්බර් 31 දිනට මුදල් හා මුදල් වලට සමාන අයිතමයන්ගේ ශුද්ධ බැංකු අයිතා ශේෂය රුපියල් මිලියන 4,504 ක් විය.

**මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් ලත් මුදල් ප්‍රවාහ**

ගෙවුණු වසරේ ශුද්ධ මුදල් ප්‍රවාහ ගලායාම් අගයවූ රුපියල් මිලියන 14,470 ට සාපේක්ෂව මෙහෙයුම් කටයුතුවලින් උත්පාදිත මුදල් ප්‍රවාහ ගලාපීම රුපියල් මිලියන 9,516 කි. රුපියල් මිලියන 61,505 කින් වර්ධනය වූ තැන්පතු පදනම, මෙහෙයුම් මුදල් ප්‍රවාහ ගලාපීම උත්පාදනය කිරීමට උපකාරී විය.

**ආයෝජන කටයුතුවලින් ලත් මුදල් ප්‍රවාහ**

ආයෝජන කටයුතු කෙරෙහි යොදවනු ලැබූ බැංකුවේ මුදල් ප්‍රවාහ ගලායාම් රු. මිලියන 2,165 ක් වූ අතර එය විකිණීම සඳහා පවතින ආයෝජන ඇතුළුව භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජන ඉහළයාමෙහි ප්‍රතිඵලයකි.


**මූල්‍ය ක්‍රියාකාරකම්වලින් ලත් මුදල් ප්‍රවාහ**

මූල්‍ය ක්‍රියාකාරකම්වලින් ලත් ශුද්ධ මුදල් ප්‍රවාහ ගලායාම් රුපියල් මිලියන 6,012 කි. වර්ෂය තුළ රුපියල් මිලියන 6,000 ක නව බැඳුම්කර නිකුතුව තුළින් ලත් මුදල් ප්‍රවාහ ගලාපීම, ඉක්මවා රුපියල් මිලියන 12,026 කින් රජයට ලාභාංශ ලෙස දායකවීම මීට ප්‍රධාන වශයෙන්ම හේතු විය.

**ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතාව**

වර්ෂය	ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා ස්ථර I (%)	ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා ස්ථර I හා ස්ථර II (%)
අවම	5.0	10.0
2012	20.4	19.1
2013	18.5	16.7
2014	20.5	19.0
2015	17.9	16.4
2016	12.5	14.7

ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතාව



ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතාව වූ කලී බැංකුවක මූල්‍ය සවිය, එහි ප්‍රාග්ධන හා අවදානම් බර තැබූ වත්කම් අතර අනුපාතයක් ලෙස ඉදිරිපත් කරනු ලබන මිණුමකි. හිමිකම් ලෙසින් සහ අනපේක්ෂිත අලාභවලට මුහුණදිය හැකි යටත්කාලීන ණය ලෙසින් ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් පවත්වාගෙන යාමට ඇති බැංකුවේ හැකියාව, මෙම අනුපාතය මගින් දැක්වේ. ගනු ලබන අවදානමට සාපේක්ෂව බැංකුව සතු ප්‍රාග්ධන වැඩි වන තරමට බැංකුව එහි බැඳීම් අනුව කටයුතු කරනු ඇති බවට කොටස් හිමියන්හට ඇති විශ්වාසයද වැඩි වනු ඇත.

2016 වර්ෂාවසානය වන විට බැංකුවේ මූලික ප්‍රාග්ධන අනුපාතය (ස්ථර I) සහ මුළු ප්‍රාග්ධන අනුපාතය (ස්ථර I හා ස්ථර II) 12.5% සහ 14.7% ලෙසින් පවත්වාගත හැකි විය. ප්‍රාග්ධන ස්ථර I හා ස්ථර II ට 5% සහ 10% ක ව්‍යවස්ථාපිත අවශ්‍යතාව හා සන්සන්දනය කරන කල මෙය ඉතා ශක්තිමත් ප්‍රාග්ධන තත්ත්වයක් ලෙස සැලකිය හැකිය.

2015 දෙසැම්බර් 31 දිනට සාපේක්ෂව අනුපාතවල පහත යාමට ප්‍රධානතම හේතුව වන්නේ පුද්ගලික ණය ප්‍රමාණය වැඩිවීම හේතුකොට ගෙන ණය අවදානම ඉහළයාම සහ පොදු සංචිතයේ පහළ යාමයි.

ආර්ථික දායකත්වය

වටිනාකම් උත්පාදනය සම්බන්ධයෙන් බැංකුවේ ප්‍රවේශය, සවිබල ගැන්වී ඇත්තේ මෙහෙයුම් විශිෂ්ටත්වය හා තිරසාර බව පිළිබඳ කේන්ද්‍රීය වූ උපාය මාර්ග මගිනි. මෙහිදී හුදු කෙටිකාලීන වටිනාකම් උත්පාදනය කෙරෙහි පමණක් නොව දිගුකාලීන වටිනාකම් උත්පාදනය කෙරෙහි ද වැඩි අවධානයක් තිරසාර ව්‍යාපාරික පරිචය මත පදනම්ව යොමු කරනු ලබයි.

### ආර්ථික අගය එකතුකිරීම් (EVA)

ආර්ථික අගය එකතුකිරීම් වූ කලී, බැංකු ප්‍රාග්ධන පිරිවැය මත ප්‍රතිලාභ අනුපාතයෙහි වර්ධනය වෙනසයි. බැංකුවක් විසින් ආයෝජනය කරනු ලබන අරමුදල් මගින් උත්පාදන අගය මිනීම පිණිස මෙය භාවිත කරනු ලබන අතර, ධනාත්මක ආර්ථික අගය එකතුකිරීම් අගයක් මගින් නිරූපනය වනුයේ බැංකුව අගය උත්පාදනය කරනු ලබන බවයි.

### ආර්ථික අගය එකතුකිරීම් පිළිබඳ ප්‍රකාශය

	2016 රු. මිලියන	2015 රු. මිලියන
ආයෝජන හිමිකම්		
කොටස්හිමියන්ගේ අරමුදල්	32,246	32,424
එකතුකළා: සමුච්චිත ණය පාඩු ප්‍රතිපාදන/හානිකරණය සඳහා ප්‍රතිපාදන	1,732	3,092
එකතුව	33,978	35,516
ඉපයීම්		
බදුපසු ලාභය	9,498	8,672
එකතුකළා: ණය පාඩු ප්‍රතිපාදන/හානිකරණය ප්‍රතිපාදන	(100)	2,140
එකතුව	9,398	10,812
මාස 12 සඳහා සාමාන්‍ය බර තැබූ භාණ්ඩාගාර බිල්පත් අනුපාතය සහ අවදානම් වාරිකය සඳහා 2% මත පදනම් වූ හිමිකම් පිරිවැය	12.01%	8.65%
ආර්ථික පිරිවැය	4,081	3,071
ආර්ථික අගය එකතු කිරීම්	5,317	7,741

පසුගිය වර්ෂයේ අගය වූ රුපියල් මිලියන 7,741 ට සාපේක්ෂව 2016 වර්ෂය තුළ බැංකුවේ ආර්ථික අගය උත්පාදනය රු. මිලියන 5,317 ක් විය. පසුගිය වර්ෂය පුරාවට බැංකුව විසින් ධනාත්මක ආර්ථික එකතුකිරීමක් දැක්වූ අතර, ආර්ථිකයට අගය එක් කිරීමක් බැංකුව විසින් සිදු කරනු ලබන බවට ඉන් සහතික කෙරිණි.



උත්පාදිත හා බෙදාහරින ලද සෘජු ආර්ථික අගයන්

	2016 රු. මිලියන	%	2015 රු. මිලියන	%
උත්පාදිත සෘජු ආර්ථික අගය				
පොළී ආදායම	86,390		78,129	
ගාස්තු සහ වෙනත් ආදායම්	650		475	
වෙනත් ආදායම්	359		678	
උත්පාදිත ආර්ථික අගය	87,399		79,282	
බෙදාහරින ලද ආර්ථික අගය				
සේවකයින්ට				
වැටුප් හා වෙනත් ගෙවීම්	6,235		5,911	
	6,235	7.13	5,911	7.46
තැන්පත්කරුවන්ට සහ ණය හිමියන්ට				
පොළී වියදම්	60,923		51,146	
	60,923	69.71	51,146	64.51
රජයට ගෙවීම්				
ඒකාබද්ධ අරමුදල - ලාභාංශ/ගාස්තු	12,026		2,800	
එකතුකළ අගය මත බදු, ජාතිය ගොඩනැගීමේ බදු සහ ආදායම් බදු	6,597		6,799	
ගෙවූ විශේෂ ගාස්තු	533		1,333	
ජාතික රක්ෂණ භාරකාර අරමුදලට දායකවීම්	95		83	
	19,251	22.03	11,015	13.89
මෙහෙයුම් පිරිවැය				
ණය හා වෙනත් පාඩු සඳහා හානිකරණය	(100)		2,140	
වෙනත් වියදම්	3,713		3,281	
	3,613	4.13	5,421	6.84
රඳවාගත් ආර්ථික අගය	(2,623)	(3.00)	5,789	7.30
බෙදාහරින ලද ආර්ථික අගය	87,399	100.00	79,282	100.00

උත්පාදිත හා බෙදාහරින ලද ආර්ථික අගය

උත්පාදිත හා බෙදාහරින ලද ආර්ථික අගය පිළිබඳ විස්තර මගින්, බැංකුව එහි කොටස්හිමියන්හට ධනය උත්පාදනය කර දී ඇති අයුරු පිළිබඳ මූලික දර්ශකයක් සපයයි. උත්පාදිත හා බෙදාහරින ලද ආර්ථික අගය සාධක මගින් බැංකුවේ ආර්ථික වගකුල විදහා දැක්වෙන අතර, වෙනත් කාර්යසාධන දර්ශක පාලනය කිරීම පිණිස මෙය ඉවහල් වනු ඇත. උත්පාදිත සහ බෙදාහරින ලද ආර්ථික අගය මගින් පෙන්නුම් කරනු ලබන්නේ දේශීය ආර්ථිකයට ලබාදෙන ලද සෘජු මූල්‍යමය අගය එකතු කිරීමයි.

# පදනම

දේශීය ආර්ථිකයෙහි ශක්තිමත් ලෙස ස්ථාපිත ජාතික ඉතිරිකිරීමේ බැංකුව  
දේශයට සවිය සපයන බලකණුවකි.



### බුද්ධිමය ප්‍රාග්ධනය

වැඩිමනත් ලෙසට අස්පාශ්‍ය ස්වභාවයෙන් යුත් බුද්ධිමය ප්‍රාග්ධනය, ආදර්ශමත් ආයතනික යහපාලනයෙහි සෘජු ප්‍රතිඵලයක් වන අතර, මූල්‍ය නොවන පුළුල් ක්ෂේත්‍රයක සාධක රැසක් ආවරණය කරයි. ආයතනයක දැනුම, සන්නම් නාමය, කීර්තිනාමය, අභ්‍යන්තර පද්ධති සහ අභ්‍යන්තර සදාචාර ප්‍රමිතීන් සහ අගය උත්පාදනය සඳහා බැංකුව විසින් උපයෝගී කරගනු ලබන ආයතනික සංස්කෘතිය යනාදී සාධක මීට අන්තර්ගත වේ.

#### ආයතනික දැනුම

අපි, ශ්‍රී ලංකාවේ පැරණිතම මූල්‍ය ආයතනය වන අතර, වසර 180 ට වැඩි කාලසීමාවක් පුරා දේශයට සේවා සැපයීමේ අත්දැකීම් තුළින් මෙකී ආයතනික දැනුම ලබා ඇත්තෙමු. එමෙන්ම අප, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉතිරිකිරීමේ බැංකුවයි. රාජ්‍ය ආයතනයක් ලෙසින් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ පාලනය වන අප බැංකුවට මූල්‍ය ක්ෂේත්‍රය තුළ උපයෝගී වන විශිෂ්ට පරිචයන් අනුව කටයුතු කිරීමට හැකි වී තිබේ.

1972 වර්ෂයේදී ආයතන කිහිපයක් ඒකාබද්ධ කිරීමත් සමඟ බිහිවූ ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් සමාජයෙහි සියලුම ස්ථරයන්ට අවැසි නව ඉතුරුම් විකල්ප හඳුන්වාදීමෙහිලා සමත් වී ඇත. අපගේ ඉහළ විධායක කළමනාකාරිත්වය සතුව වසර 15 කට අධික ක්ෂේත්‍ර අත්දැකීම් පවතින අතර, මෙය අප ආයතනයේ මෙහෙයුම් දැනුම සවිමත් කිරීමට දායක වෙයි.

#### ජාතික ඉතිරිකිරීමේ බැංකුව - විශ්වසනීය සන්නම් නාමයකි

##### අපගේ සන්නම් නාමය සහ කීර්තිනාමය

සියවසකට අධික කාලපරිච්ඡේදයක් අප දේශයට සේවය කිරීමේ උරුමය 1972 දී සනිටුහන් වූ ආරම්භයත් සමඟ ජාතික ඉතිරිකිරීමේ බැංකුව වෙත හිමි විය. ගෙවුණු දශක කිහිපය පුරාවට ජාතික ඉතිරිකිරීමේ බැංකු නාමය ශ්‍රී ලංකාවාසීන්ගේ තුඩ තුඩ රැවි දෙන නාමයක් බවට පත්විණි. එමෙන්ම අප වෙත පිරිනැමුණු විවිධ ඇගයීම් මගින් අපගේ සන්නම් නාමය තවදුරටත් සවිබල ගැන්විණි.

අඛණ්ඩව 14 වන වරටත් ත්‍රිත්ව ‘එ’ (Ika) ෆිච් රේටින්ග්ස් ශ්‍රේණිගත කිරීම හිමිකරගත් එකම බැංකුව බවට ජාතික ඉතිරිකිරීමේ බැංකුව 2016 දී පත්විය. තවද, ග්ලෝබල් ෆයින්ෂන්ස් මගින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව ශ්‍රී ලංකාවේ සුරක්ෂිතම බැංකුව ලෙස නම් කෙරිණි.

මෑතකදී නිමාව දුටු 2016 ‘ආර්ක්’ සම්මාන උළෙලේදී අපගේ 2015 වාර්ෂික වාර්තාව, ඉදිරිපත් කළ කාණ්ඩ 4 ක දී විශිෂ්ඨතම වාර්ෂික වාර්තාව ලෙසින් ද ප්‍රෙස්ටිජස් බෙස්ට් ඔෆ් ශ්‍රී ලංකා ලෙසින් ද සම්මානයට පාත්‍ර විය. මීට අමතරව අප වාර්ෂික වාර්තාව ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් මූල්‍ය ආයතන සඳහා පිරිනමන රන් සම්මානයද, SAFA සම්මාන උළෙලේදී රාජ්‍ය අංශයේ බැංකු ආයතන අතරින් තෙවන ස්ථානය ද හිමිකර ගන්නා ලදී.

සන්නම් නාමය ප්‍රවර්ධනය කිරීමේ ක්‍රියාකාරකම්  
යළි හඳුන්වාදීම

සන්නම් නාමය ප්‍රවර්ධනය කිරීමේ කර්තව්‍යයෙහි කොටසක් ලෙසින් POS යන්ත්‍ර පදනම් කරගනිමින් ඉතුරුම් සංවලන වැඩසටහන් වශයෙන් 'එන්එස්බී ඊච්' ඔබේ ලිපිනය අපේ ලිපිනයයි යන තේමාව ඔස්සේ යළි හඳුන්වා දෙනු ලැබිණි.

එමෙන්ම සමාලෝචිත වර්ෂය තුළදී බැංකුවේ ප්‍රේෂණ සේවාව වූ 'යූ-ට්‍රස්ට්' සේවයද යළි හඳුන්වා දෙනු ලැබිණි.

වෙළඳ ප්‍රචාරණය

ආයතනික සන්නම් නාමය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව එහි නිමැවුම් ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය කරනු ලබයි. මේ වනවිට අපගේ සන්නම් නාමය, සියලුම ජන කොට්ඨාශයන්ට අයත් පොදු දූත හදෙහි සනිටුහන්ව පවතින්නකි. එපමණක් නොව ජාතික ඉතිරිකිරීමේ බැංකුව පිටත ප්‍රචාරක පුවරු හා දිවයින පුරා ව්‍යාප්ත බස් නැවතුම්පල පුවරුද උපයෝගී කරගනිමින් ප්‍රචාරණ කටයුතු මෙහෙයවා ඇති හෙයින් එමගින් ද බැංකුවේ නාමය ප්‍රවලිත කිරීමට ඉවහල් වී තිබේ.

අනුග්‍රාහකත්ව

එමෙන්ම ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් ජාතික වශයෙන් කැපී පෙනෙන සාමාජයීය/සංස්කෘතික අංශ වෙත සිය අනුග්‍රාහකත්වය/සම අනුග්‍රාහකත්වය දක්වන ලද විශේෂාංග පහත පරිදි වේ. 2016 මිස් ට්‍රවරිසම් ශ්‍රී ලංකා, ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් රග්බි තරඟාවලිය, ජාතික වෙසක්/පොසොන්/තෙයිපොංගල් උත්සව ඇතුළු විවිධ ආගමික පෙරහැර, ජාතික බාලදක්ෂ ජම්බෝරිය, වේදිකා නාට්‍ය මෙන්ම පාසල් විසින් සංවිධානය කරන ලද තෝරාගත් විවිධ විශේෂාංග.

වැදගත් විශේෂාංග

2016 වර්ෂයේදී ලෝක ළමා දිනය සමරනු පිණිස ජාතික ඉතිරිකිරීමේ බැංකුව උත්කර්ෂවත් විශේෂාංග ද්විත්වයක් සංවිධානය කරන ලදී. මේ අනුව පැවති 'පාට පාට හපන්කම් චිත්‍ර' තරඟාවලියේ කලාප මට්ටමේ ජයග්‍රාහකයින් අවසන් තරඟයට සහභාගි වූ අතර ජයග්‍රාහකයින් බණ්ඩාරනායක ජාත්‍යන්තර සැමරුම් ශාලාවේදී පැවති ත්‍යාග ප්‍රදානෝත්සවයේදී ත්‍යාග හා සහතිකපත් හිමිකර ගන්නා ලදී.

ශිෂ්‍යත්ව විභාගයෙන් ජාතික වශයෙන් හා දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දස්කම් දැක්වූ සිසු සිසුවියන්ගේ දස්කම් අගයමින් හපන් ශිෂ්‍යත්ව ප්‍රණාම උළෙල 2016 ඔක්තෝබර් මස 31 වන දින පැවැත්විණි. මෙම උළෙලේදී ශිෂ්‍යත්ව විභාගය ජයගත් විශේෂ අවශ්‍යතා ඇති දරු දැරියන් ඇගයීම ද සිදු කෙරිණි.

ව්‍යාපාර ආචාරධර්ම සහ අවංකභාවය

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සංස්කෘතිය ගොඩනැගී ඇත්තේ ආචාරධර්ම හා වගකීම් යන මූලධර්ම මත පදනම්වය. නිරතුරුව වෙනස් වෙමින් පවතින ව්‍යාපාරික වාතාවරණයක් තුළ, ව්‍යාපාර ආචාරධර්ම සංග්‍රහය පිළිබඳ අපගේ ක්‍රියාකාරීත්වය පිළිබඳ අපගේ සේවක මණ්ඩලයෙන්, ගනුදෙනුකරුවන් හා කොටස් හිමියන් වෙතින් උපයා ගන්නා විශ්වාසය මත අප නිරතුරුව යැපෙන අතර, ආයතනයක් ලෙස අප නිරන්තරයෙන් අපගේ අභ්‍යන්තර ප්‍රමිතීන්, පාලන යාන්ත්‍රණ, නියාමන හා අනුකූලතා අවශ්‍යතා සමාලෝචනයට බඳුන් කර අවශ්‍ය පරිදි වැඩිදියුණු කරනු ලබයි.

ආයතනික සංස්කෘතිය

ජාතික ඉතිරිකිරීමේ බැංකුව තුළ ස්ථාපිතව පවතින ආයතනික සංස්කෘතිය වූ කලී උපරිම වෘත්තීයමය බව, කණ්ඩායම් හැඟීම, විනිවිදභාවය, විවිධත්වය සහ එක් එක් සාමාජිකයා අතර පවතින ගෞරවය මත පදනම් වූවකි. තවද අප විසින් බැංකුවේ කණ්ඩායම් හැඟීම් සංස්කෘතිය සුපරීක්ෂාකාරීව ගොඩනගා ඇත්තේ සෑම සාමාජිකයෙකුම සෘජුවම බැංකුවේ සමස්ත දර්ශනය සාක්ෂාත් කර ගැනීම පිණිස යොමුවන හා වගවන අයුරිනි. ඉතාම දුෂ්කර කඳුකර තැපැල් කාර්යාල බැංකු පරිශ්‍රයේ සිට අගනුවර පිහිටි අපගේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් ශාලාවේ සේවයේ අනුයුක්ත ජාතික ඉතිරිකිරීමේ බැංකු සාමාජිකයින් අප බැංකුවට දැඩිවම පක්ෂපාතී වන අතර ජාතික ඉතිරිකිරීමේ බැංකු ප්‍රජාව තුළ ඉතා දැඩි එකම පවුලක්ය යන හැඟීම ගැබ් වී පවතී. ඒ අතරතුර අප විසින් වෙනත් අයුරින් කණ්ඩායම් හැඟීම තිවු කිරීමේ ක්‍රියාකාරකම් ද ජාතික ඉතිරිකිරීමේ බැංකු ක්‍රීඩා සංගමය, බෞද්ධ සංගමය, ක්‍රිස්තියානි සංගමය, ජාතික ඉතිරිකිරීමේ බැංකු සුබසාධක සංගමය හා කලා කවය යනාදිය මගින් දිරිගන්වනු ලැබෙයි.

අනුකූලතාවය

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අපි අනුකූලතාවයෙහි අගය ප්‍රමුඛත්වයෙහිලා සලකනු ලබන අතර අවශ්‍ය පරිචයන් හා මුළු මනින්ම අනුකූලවීමට කැප වී සිටිමු. රාජ්‍ය බැංකුවක් වශයෙන් ආදර්ශවත් ආයතනික පුරවැසියෙකු ලෙස අප සතු භූමිකාවද අප හඳුනාගෙන සිටින අතර අනුකූලවීමේ සංස්කෘතියක් ගොඩනැංවීම කෙරෙහි අප දැඩිවම අවධාරණය කරමු.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2014 වර්ෂයේ සිට බාසල් III යටතේ අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා ඇගයීම් ක්‍රියාවලියට අදාළ නියාමන හා අනුකූලවීමේ මූලපිරීම් රැසක් හඳුන්වා දෙන ලදුව ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් මේ කරුණු පිළිබඳ යොමුවුණු දැඩි අවධානයෙන් යුතුව කටයුතු කෙරෙයි. මේ වනවිට 2018 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන පරිදි බාසල් III ක්‍රියාවට නැංවීමට අප බැංකුව කටයුතු සූදානම් කරමින් පවතී. බාසල් III වූ කලී බැංකු ක්ෂේත්‍රයෙහි අවදානම් කළමනාකරණය, සුපරීක්ෂණය, හා නියාමනය සවිමත් කිරීම පිණිස බැංකු කටයුතු අධීක්ෂණය පිළිබඳ බාසල් කමිටුව විසින් හඳුන්වා දෙන ලද විස්තීර්ණ ප්‍රතිප්‍රදානගත පියවර මාලාවකි.

තවද ජාතික ඉතිරිකිරීමේ බැංකුව පොදු ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතට පැමිණෙන ආයතනයකි. බැංකුව විසින් එහි මූල්‍ය ප්‍රකාශ, වාර්ෂිකව පාර්ලිමේන්තු සභාගත කෙරෙයි. මේ මගින් බැංකුවේ කටයුතු සම්බන්ධයෙන් පවතින මහජන බැඳියාව සුරැකෙන බවට සහතිකයන් ලැබෙයි. මූල්‍ය ප්‍රකාශන විගණනය කරනු ලබන්නේ විගණකාධිපති මගිනි. එමෙන්ම බැංකුව විසින් එහි ප්‍රතිපත්තිවල විනිවිදබව හා විශ්වසනීයත්වය ඉහළ නංවමින් නියාමන අවශ්‍යතා ප්‍රකාර බැංකුවේ මූල්‍ය ප්‍රකාශ හා වෙනත් හෙළිදරව් කිරීම් ප්‍රකාශයට පත් කරනු ලබයි. එමෙන්ම නියාමන උපදෙස් හා නියාමනයන්ට අනුකූල වන බවට තහවුරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාර්ෂිකව පිරික්සීමට බඳුන් කෙරෙයි.

2016 වර්ෂය තුළදී බැංකුවේ කටයුතු සම්බන්ධයෙන් සාධනීය වාර්තාවක් ඉදිරිපත් වූණු බවත් ඒ අනුව අනුකූලවීමට අපොහොසත්වීමට අදාළ කිසිදු දඩ මුදල් ගෙවීමක් හෝ මූල්‍ය නොවන සම්බාධයකට ලක්වීමක් වෙත අප ආයතනය නතු නොවූණු බව සතුටින් ප්‍රකාශ කරමු.

### නිෂ්පාදිත ප්‍රාග්ධනය

අප ගනුදෙනුකාර සේවා පුළුල් පරාසයක් තුළ විහිද පවතී. ගනුදෙනුකරුවන්හට ජාතික ඉතිරිකිරීමේ බැංකුව හා ගනුදෙනු කිරීම පිණිස උපකාරී වන ජාතික ඉතිරිකිරීමේ බැංකු ශාඛා සංඛ්‍යාව 250 කි. දීපව්‍යාප්ත තැපැල් කාර්යාල ශාඛා ජාලය 4,061 කි. එමතුළ නොව මාස්ටර් කාඩ්පත් සහ විසා හර කාඩ්පත් පහසුකම් සහිත ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ජාලය පුළුල් ව්‍යාප්තියක් සනිටුහන් කරන්නකි. උඩුගම, උහන, ගලගෙදර, සියඹලාන්ඩුව සහ කෝපායි යනාදී නව ශාඛා 5 ක් 2016 දී විවෘත කෙරිණි.

අපගේ ගනුදෙනුකරුවන්හට දීපව්‍යාප්ත නොබිඳුනු හා පහසුකම් සහිත බැංකු සේවාවක් සැපයීමේ අරමුණ ඇතිව ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ජාතික ගෙවීම් කටයුතු ජාලයෙහි නව යුගයක් සනිටුහන් කළ ‘ලංකා පේ’ කොමන් ATM ස්විච් (සීඒඑස්) හා සම්බන්ධ වන ලදී.

සීඒඑස් ජාලයට සාමාජික බැංකු 17 ක් ඇතුළත් අතර, එමගින් ATM යන්ත්‍ර 3,756 ක් සම්බන්ධ කෙරෙයි. ඒ අනුව මෙය ශ්‍රී ලංකාව තුළ විශාලතම පොදු ATM යන්ත්‍ර ජාලය ද වෙයි. ඉදිරි අනාගතයේදී දිවයිනෙහි සියලුම ගෙවීම් කටයුතු පහසුව සලසන පද්ධතියක් බව ‘ලංකාපේ’ ජාලය පත්වනු ඇත.

කලාප අනුව බැංකු ශාඛා සුපරීක්ෂණයට ලක් කිරීමේ ක්‍රමවේදය වඩාත් ඉදිරියට ගෙනයමින් ගෙවුණු වර්ෂයේදී කලාප කාර්යාල 7 ක් පිහිටුවනු ලැබිණි. 2017 දී මෙම පද්ධතිය කලාප 9 ක් ලෙස ස්ථාපිත කෙරිණි.

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සේවා සැපයුම් අප දේශසීමා ඉක්මවා ව්‍යාප්තව පවතී. අප බැංකුව හා ගෝලීය මුදල් හුවමාරු ආයතන සමග පවතින සබඳතා මත වඩාත් ශීඝ්‍රයෙන්, පහසු මිලට හා සුරක්ෂිතව ලෝ පුරා ප්‍රේෂණ කටයුතු ඉටු කිරීමේ හැකියාව පවතී. එමෙන්ම අප බැංකුව අඩු පිරිවැයකින්, සුරක්ෂිතව හා ඉක්මනින් මුදල් ප්‍රේෂණය කළ හැකි මාධ්‍යයක් සපයන ස්විෆට් හා යුරෝජයිරෝ සාමාජිකයෙකි. ‘එන්එස්බී යූ ට්‍රස්ට්’ ප්‍රේෂණ සේවයද ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් විදේශ ප්‍රේෂණ ආකර්ෂණය කරගනු පිණිස ක්‍රියාත්මක ප්‍රේෂණ සේවාවකි. තවද අප බැංකුව මුදල් හුවමාරු ආයතන 42 ක් හා අනුරූප බැංකු 12 ක් සමග සබඳතා පවත්වා ගනු ලබයි.

#### තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් ඔස්සේ පහසුකම් සැලසීම

තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් සංවර්ධනය තුළින් ගනුදෙනුකරුවන්ට සැපයෙන වටිනාකම් ඉහළ නැංවෙයි. වඩාත් පහසුදායක නිමැවීම් ගනුදෙනුකරුවන්ට ළඟාකරදීම පිණිස ජාතික ඉතිරිකිරීමේ බැංකුව නවමු ප්‍රවේශයක් ගනු ලබයි. 2016 වර්ෂයේදී බැංකුව විසින් ගනුදෙනුකාර ප්‍රජාවෙහි සෑම මූල්‍ය අවශ්‍යතාවයක් සඳහාම පාහේ කාර්යක්ෂම විසඳුමක් සපයනු ලබන විශේෂ තොරතුරු තාක්ෂණ ව්‍යාපෘතියට මූලපුරන ලදී.

පසුගිය වර්ෂයේදී හර බැංකුකරණ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ද ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් මුල පුරනු ලැබිණ. මේ අනුව පසුගිය දශක ද්විත්වය පුරාවට බැංකුව විසින් උපයෝගී කරගනු ලැබූ දැනට ක්‍රියාත්මක බැංකුකරණ මෘදුකාංග ආදේශ වන පරිදි මධ්‍යගත දත්ත සංචිතයක් ගොඩනැංවීමට බැංකුව කටයුතු කරනු ලබයි. මේ සම්බන්ධයෙන් විසඳුම් සැපයීමේ හැකියාවැති සැපයුම්කරුවන් සලකා බැලීමේ ක්‍රියාවලියක බැංකුව මේ වන විට නිරත වෙයි.

අපගේ හර කාඩ්පත් භාවිත ගනුදෙනුකාර සංචිතයෙහි ව්‍යාප්තිය සලකා බලා ඊට පහසුකම් සැපයීම පිණිස බැංකුව විසින් ඒ.ටී.එම් ස්විච් වැඩිදියුණු කිරීම ද ඊට කාඩ්පත් කළමනාකරණ පද්ධතියක් එක් කිරීමද සිදුවිය.

මේ හේතුවෙන් අපගේ හර කාඩ්පත් හිමි ගනුදෙනුකරුවන්ට මේ වන විට මුදල් ළඟ තබාගැනීමේ අවශ්‍යතාවයකින් තොරව ගනුදෙනු කිරීමේ නවතම පහසුකම් භුක්ති විඳීමේ හැකියාව පවතී.

ආපදා තත්ත්වයන්ගෙන් යළි ප්‍රකෘතිමත්වීමේ ක්‍රමවේදයේ සිට ස්ථර III ක ආරක්ෂිත දත්ත මධ්‍යස්ථාන ප්‍රමිතීන් බවට පරිවර්තනය කිරීමේ පදනම බැංකුව විසින් යොදන ලදී. මෙය වෘත්තීමය අතින් සුදුසුකම් ලත් ලියාපදිංචි දත්ත මධ්‍යස්ථාන උපදේශක සහතිකයක් හිමි වන පරිදි සිදු කරනු ලැබෙයි.

තැපැල් දෙපාර්තමේන්තුවේ විද්‍යුත් මාධ්‍යයෙන් ගෙවීම් සිදුකිරීමේ පරිගණක පද්ධතිය හරහා අපගේ ජාතික ඉතිරිකිරීමේ බැංකු තැපැල් බැංකු ගනුදෙනු සිදු කළහැකි වන පරිදි නව පරිගණක පද්ධතියක් තෝරාගත් තැපැල් කාර්යාල සඳහා හඳුන්වා දෙන ලදී. 2016 වසරේදී දීපව්‍යාප්ත තැපැල් කාර්යාල 226 ක් මේ පද්ධතියට සම්බන්ධ කරන ලදී.

හෙට දින අපගේ ගනුදෙනුකරුවන්හට දියුණුතම තාක්ෂණික ක්‍රම උපයෝගී කරගනිමින් සේවය සැලසීම පිණිස අද දින අප සතු කැපවීමත්, පුළුල් විසඳුම් මාලාවක් පිළිබඳ 2016 වසර පුරාවට ක්‍රියාවට නැංවූ ඉහත කී මූලපිරීම් සාක්ෂි සපයයි.



# 'අපගේ අසමසම කථා පුවත සතුටුදායක නිමාවක් ගෙනහැර පායි'

මුළු ස්ථිර සේවක සංඛ්‍යාව

**3,089**

2016 වර්ෂයේ උසස්වීම් සංඛ්‍යාව

**239**

සාමූහික ගිවිසුම මගින් ආවරණය කෙරුණු ස්ථිර සේවක සංඛ්‍යාව

**99.57%**

2016 වර්ෂයේ නව බඳවා ගැනීම්

**923**

බැංකු සේවයේ නියුතු උපාධිධාරීන් සංඛ්‍යාව

**801**

සේවක වර්ගීකරණය

ආයතනික කළමනාකාරිත්වය

**12**



**0.39**

විධායක කළමනාකාරිත්වය

**13**



**0.42**

මධ්‍යම කළමනාකාරිත්වය

**81**



**2.62%**

කණිෂ්ඨ කළමනාකාරිත්වය

**465**



**15.05%**

අධීක්ෂණ නිලධාරී

**765**



**24.77**

බැංකු සහකාර

**1,709**



**55.33%**

වෙනත්

**44**



**1.42%**

සේවා පළපුරුද්ද අනුව සේවක වර්ගීකරණය

වසර 1-5

**1,247**

වසර 5-15 අතර

**1,066**

වසර 15-30 අතර

**552**

වසර 30 ට වැඩි

**176**

### මානව ප්‍රාග්ධනය

සෑම කතාන්දරයක් සඳහාම අංග සම්පූර්ණ වර්තවල අවශ්‍යතාව පවතී. ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සාර්ථකත්වයේ කථා පුවක පිටුපස සිටින ප්‍රධානතම වර්ත වන්නේ අපගේ කැපවීමෙන් පිරුණු සේවක මණ්ඩලයයි. අතිශයින්ම කුසලතා පූර්ණ, ධෛර්යවන්ත, අංග සම්පූර්ණ පුද්ගලයින්ගෙන් සමන්විත සේවක කණ්ඩායමක් හිඳීම ජාතික ඉතිරිකිරීමේ බැංකුවට ආශීර්වාදයකි. සාමාන්‍ය සේවක පක්ෂපාතීත්වය අභිබවා යන පවුලක සාමාජිකයින් යන අපගේ සේවක කණ්ඩායම තුළ පවතින හැඟීම අපගේ ගනුදෙනුකාර ප්‍රජාව වෙත ද විහිදෙයි. ගනුදෙනුකරුවෙකු ජාතික ඉතිරිකිරීමේ බැංකු ශාඛාවක් වෙත පියනගනු ලබන විටදී ජාතික ඉතිරිකිරීමේ බැංකු පවුලේ සාමාජිකයින් විසින් ඔහු/ඇය හොඳින් රැකබලා ගනු ලබයි. ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අප කාර්යාල - ජීවන සමබරතාවය නිර්මාණය කරනු පිණිස අවධාරණයෙන් යුතුව ක්‍රියා කරනු ලබන බැවින් එය ආතතියකින් තොර සේවක කණ්ඩායමක් බැංකුව තුළ බිහිකිරීම පිණිස දායකත්වය සැපයෙයි. මෙය සේවක කාර්ය සාධනය උපරිම තලයකට ගෙනඒමට ද දායක වෙයි.

2016 දී ජාතික ඉතිරිකිරීමේ බැංකුව 4,384 ක සේවක සංයුතියකින් සපිරි අතර ඊට ස්ථිර කාර්ය මණ්ඩල සාමාජිකයින් 3,089 ක්, කොන්ත්‍රාත් සේවකයින් 1,099 ක්, පුහුණු නිලධාරීන් 196 ක් අයත්ය. ගෙවුණු වර්ෂය තුළ නව සාමාජිකයන් 923 ක් ජාතික ඉතිරිකිරීමේ බැංකු පවුලේ සාමාජිකත්වය ලදහ.

2016 වසර තුළ රැකියාවේ උසස්වීම් 179 ක් සේවක සංඛ්‍යාව 239 කි. මේ අතරින් ආයතනික හා විධායක කළමනාකරණ කාණ්ඩයෙහි උසස්වීම් 11 ක්ද, කළමනාකාර කාණ්ඩයෙහි උසස්වීම් 179 ක්ද, විධායක නිලධාරී කාණ්ඩයෙහි උසස්වීම් 49 ක්ද වේ.

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ස්ථිර කාර්ය මණ්ඩල සාමාජිකයින් අතුරෙන් 99.57% ක් සාමූහික ගිවිසුම යටතේ ආවරණය වෙයි.

බැංකුව තුළ ක්‍රියාත්මක වෘත්තීය සමිති අතරට, ජාතික සේවක සංගමය, ලංකා බැංකු සේවක සංගමය, ශ්‍රී ලංකා ස්වාධීන බැංකු සේවක සංගමය, විධායක නළධාරී සංගමය සහ සමස්ත ලංකා බැංකු සේවක සංගමය අයත්වේ. මෙම වෘත්තීය සමිති හා අපගේ කළමනාකාරිත්වය අතර පසුගිය කාලසීමාව පුරාවට පැවති සම්බන්ධතාව ඉතා යහපත් මට්ටමක පැවති බව වාර්තා කරනු කැමැත්තෙනමු.

තරගකාරී වැටුප්, ප්‍රතිලාභ, සෞඛ්‍යය පහසුකම් හා වන්දි සේවක ප්‍රජාවට සැපයීම තුළින් සේවක අභිවෘද්ධිය වැඩිදියුණු කිරීම කෙරෙහි ජාතික ඉතිරිකිරීමේ බැංකුව කැපවී සිටියි. වඩාත් වැදගත් කරුණක් නම්, අපගේ කාර්ය මණ්ඩලයේ අදහස්වලට අප සවන් දෙන අතරම ඔවුන්ට අවැසි පුහුණුව හා රැකියා ප්‍රගති මූලපිරීම් සඳහා ආයෝජනය කිරීමත්ය. අපගේ කණ්ඩායම් සාමාජිකයින්හට නව අත්දැකීම් ලබමින් ප්‍රගතියක් අත්කර ගැනීමට හැකි සෞඛ්‍ය සම්පන්න, ආරක්ෂිත, බෙදා වෙන්කර වෙනස් ලෙස සැලකීමෙන් තොර, නම්‍යශීලී කාර්යාල පරිසරයක් මෙන්ම සියලු දෙනාම ඇතුළත් සංස්කෘතියක් ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් නිර්මාණය කොට තිබේ.

අබණ්ඩ වෘත්තීමය ප්‍රගතිය

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අප හඳුනාගෙන ඇති කරුණක් නම්, සැබෑ වෘත්තීමය බව හුදු මූලික අධ්‍යාපන කුසලතා හා සේවා අත්දැකීම් මත පමණක්ම රැඳී නොපවතින බවය. එකතුකළ වටිනාකම් සහිත සම්බන්ධතා ගොඩනැංවීමෙහිලා සහ සේවා වැඩිදියුණු කිරීම තුළින් අපගේ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා අප විසින් දක්ෂ, කුසලතා පිරිපුන්, කැපවුණු සේවක පිරිසක් යොදාගනී. වඩාත් දියුණු තාක්ෂණික ක්‍රමෝපායයන් හඳුන්වාදීමත් සමග බැංකු ක්ෂේත්‍රය මෙන්ම ගනුදෙනුකාර අවශ්‍යතා ද ශීඝ්‍රයෙන් වෙනස් වෙයි. වෙනස්වන ශ්‍රම බලකායෙහි සහ පරිසරයෙහි අවශ්‍යතා හඳුනාගෙන ඊට සරිලන විසඳුම් ළඟාකරදීම, මෙම තරගකාරී රාමුව තුළ අත්‍යවශ්‍ය සාධකයකි. ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් දේශීය හා විදේශීය පුහුණුවීම් වැඩසටහන්, අනුග්‍රාහකත්ව, සේවක ප්‍රගතියට තුඩු දෙන අධ්‍යාපන අවස්ථා දිරිගැන්වීම් යනාදී විවිධ අවස්ථා සැපයීම තුළින් අබණ්ඩ වෘත්තීමය සංවර්ධනයක් සලසනු ලබන්නේ එබැවිනි.

දේශීය හා විදේශීය පුහුණුවීම් වෙනුවෙන් මෙම වර්ෂය තුළ රු. මිලියන 29 ක් ඉක්මවූ මුදල් ප්‍රමාණයක් ආයෝජනය කෙරිණි. එමගින් පුහුණු වැඩසටහන් 273 ක් සඳහා අරමුදල් සැපයුණු අතර 2016 වර්ෂය සඳහා ලබාදී ඇති පුහුණු පැය ගණන 48,644 කි. බැංකුවේ සෑම මට්ටමකම සේවක සාමාජිකයන් මෙම පුහුණු වැඩසටහන් සඳහා සහභාගිවූ අතර සේවකයින් 19 දෙනෙකු විදේශ පුහුණුවීම් 14 කට සහභාගි විය.

ලොව පුරා බැංකු, ගනුදෙනුකාර අවශ්‍යතා සපුරාලනු පිණිස තොරතුරු එක් රැස්කිරීම, පෙරසැරි කිරීම, විශ්ලේෂණය සහ සැපයුම පිණිස තාක්ෂණය මත යැපෙයි. ජාතික ඉතිරිකිරීමේ බැංකුවද මෙම අවධියේ කරලියට පැමිණ තිබෙන නවතම තාක්ෂණික ක්‍රමෝපායන් උපයෝගී කර ගැනීමට කැපවී සිටියි. මේ අනුව දිවයින පුරා සේවකයින් 1,434 ක සහභාගීත්වය ඇතිව තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය සලසන පුහුණු වැඩසටහන් 46 ක් සංවිධානය කෙරිණි.

මනාව පුහුණුවූ සහ අධ්‍යාපනයක් ලත් ශ්‍රම බලකායක් බැංකුවේ උපාය මාර්ගික ඉලක්ක සාක්ෂාත් කරගනු වස් තීරණාත්මක සාධකයක් වන බැව් අප බැංකුව විශ්වාස කරන බැවින් සේවා විශේෂඥතාව කරා ලගාවීම පිණිස සිය වෘත්තීයට අදාළ පාඨමාලා හැදෑරීම සඳහා අනුග්‍රාහකත්වය තුළින් අප ආයතනය සිය බැංකු අධ්‍යාපන කටයුතු ඉදිරියට කරනු ලබන සේවක සාමාජිකයින්ට සහාය වෙයි. තවද බැංකු කරන විභාගවලදී ඉහළ සාමාර්ථයන් හිමිකරගන්නා සාමාජිකයින් හට මූල්‍යමය දිරිගැන්වීම් ද බැංකුව මගින් සපයයි.

අපගේ අසමසම කථා පුවත සතුටුදායක නිමාවක් ගෙනහැර පායි.

අප ආයතනයේ කීර්තිනාමය, සේවක හිතකාමී ප්‍රතිපත්ති සහ අපගේ රාජකාරි සංස්කෘතිය නිසාවෙන් ශ්‍රී ලංකාව තුළ අනගි සේවාදායකයකු ලෙස ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ තත්ත්වය ස්ථාපිතවී තිබේ. තවද වෙනස් ලෙස සැලකීමෙන් තොර පරිසරයක් නිර්මාණය කිරීම සඳහා අපි නිරතුරු ප්‍රයත්න දරන්නෙමු. ගෙවුණු වසර ගණනාව පුරාවට එකම පවුලකට අයත් සාමාජිකයින් යන හැඟීම අපගේ සේවක සාමාජිකයින් අතර ඇතිකරලීමට අප කටයුතු කර ඇත. සේවක මණ්ඩල සාමාජිකයින් අප වෙත රැඳී සිටීමේ 99.6% ක අනුපාතය මගින් මෙය වඩාත් පිළිඹිබු කෙරෙයි.

වඩාත් කුසලතා පූර්ණ සාමාජිකයින් අප ආයතනය වෙත ආකර්ෂණය කර ගැනීම පිණිස නවක බඳවා ගැනීම් සම්බන්ධයෙන් හා වෘත්තීය ප්‍රගතිය සැලසීමේ වලට අදාළව වැදගත් වන දිරිගැන්වීම් සහ ප්‍රතිලාභ පිරිනමනු ලබයි. විශ්‍රාම ගැනීම හැර සෙසු හේතූන් මත බැංකු සේවය හැරගිය සේවක සංඛ්‍යාව 12 නොඉක්මවීමෙන් ජාතික ඉතිරිකිරීමේ බැංකුව තුළ අප විසින් නිර්මාණය කොට ඇති තිරසාර වැඩකිරීමේ සංස්කෘතිය පෙන්වුම් කරයි.

අනෙකුත් රාජ්‍ය බැංකුවල වැටුප්වලට නොදෙවෙනි ආකර්ෂණීය වැටුප් තලයක් අප බැංකුව මගින් ප්‍රදානය කෙරෙයි. අපගේ වේතන, ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව වෙනස් නොවන අතර වැටුප් හා වේතන යන විෂයය අරමුණු කර ගනිමින් වරින්වර වෘත්තීය සමිති සමග අතිරේක සාකච්ඡාද නිරතුරුව පැවැත්වෙයි.

අප ආයතනික වශයෙන් ලබා දෙන සේවක ප්‍රතිලාභ අතරට විස්තීරණ සෞඛ්‍ය සේවා සැලසුමක්, සහනදායී පොළී අනුපාතික යටතේ පිරිනැමෙන ණය, විශ්‍රාම සැලසුම හා පුහුණුවීම් අයත්වෙයි. පරිවාස කාල යටතේ සේවය සපයනු ලබන්නන් ඇතුළුව සියළුම සේවකයින් බැංකුවේ වෛද්‍යාධාර ප්‍රතිලාභ ක්‍රමයට ඇතුළත් වීමට හිමිකම් ලබයි.

බැංකුවේ මෙන්ම සේවක මණ්ඩල සාමාජිකයින්ගේ රැකවරණය පිණිස එක් මාසයක සිට මාස 3 ක කාල සීමාව දක්වා අවම දැනුම් දීමේ කාල සීමාවක් පනවා තිබේ.

දැනට ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සංයුතිය 4,000 ක් ඉක්මවුවද ගෙවුණු වසර තුළ වෙනස් ලෙස සැලකීම් වශයෙන් හෝ වෙනත් ආකාරයක මානව හිමිකම් උල්ලංගනයට අදාළ කරුණු පිළිබඳව දුක්ගැනවිලි කිසිවක් වාර්තා නොවිණි.

මූල්‍ය ස්ථාවරත්වය හා සවිමත් මූල්‍ය වෙළඳපොළක් සඳහා දූෂණ විරෝධී වැඩපිළිවෙල වැදගත් අංගයකි. අල්ලස් ගැනීම් හෝ දූෂණ ක්‍රියා සම්බන්ධ යම් සැකයක් ඇතොත් ඒ බව හෙළිදරව් කිරීමටත් වාර්තා කිරීමටත් අවස්ථාව ඇති අතර දැනුම් දෙන තැනැත්තාගේ පූර්ණ රහස්‍යභාවය මෙහිදී ආරක්ෂා කෙරේ.

**ගතු කීමේ ප්‍රතිපත්තිය (Whistle-Blowing Policy)**

බැංකු සේවකයින් හට හා අනෙකුත් පුද්ගලයින් හට නිර්නාමිකව හෝ එසේ නොමැතිව, ගිණුම් කටයුතු, මූල්‍යමය වාර්තාකරණය, අභ්‍යන්තර පාලන, වංචා දූෂණ, විවිධ බලපෑම්, අක්‍රමිකතා, අයථා පරිහරණ, විගණන කටයුතු හෝ වෙනත් කරුණු සම්බන්ධයෙන් ඇති සැකකටයුතු යමක් වේ නම් කිසිදු ආකාරයක ප්‍රතිහිංසාවකට බඳුන් වීමේ බිය සැක නොමැතිව ඒ බව දන්වා සිටීමට හැකි ක්‍රියා පටිපාටියක් ජාතික ඉතිරිකිරීමේ බැංකුව සතුව පවතී. වංචා සහ අනෙකුත් නීති විරෝධී ක්‍රියාකාරකම් සිදුවීම් වාර්තා කරනු පිණිස හා ඒ සම්බන්ධයෙන් කටයුතු කල හැකිවන පරිදි සක්‍රීය රාමුවක් නිර්මාණය කරනු පිණිස මෙම ප්‍රතිපත්තිය ස්ථාපිත කරනු ලැබූ අතර එමගින් වංචා දූෂණ යනාදිය වැළැක්වීම, කල් ඇතිව හඳුනා ගැනීම, වාර්තා කිරීම, අධීක්ෂණය කිරීම, යලි අය කර ගැනීම්, පසු විපරම් කිරීම යනාදී ක්‍රියාකාරකම්ද ආවරණය වෙයි.

ආචාරධර්ම පද්ධතිය

විනය හා සම්බන්ධ කරුණුවලට අදාළව බැංකු සේවකයින් හට නිසි මඟ පෙන්වීමක් ලබා දෙනු පිණිස ආචාරධර්ම පද්ධතියක් හඳුන්වා දෙනු ලැබ ඇත. සියලුම ආකාරයේ දූෂණ, අල්ලස් හා අසාධාරණ අයකිරීම් ක්‍රියාවන් සම්බන්ධයෙන් කිසිදු ඉඩ ප්‍රස්තාවක් හෝ සමාවක් ලබා නොදීමේ ප්‍රතිපත්තියක් බැංකුව විසින් අනුගමනය කරයි. බැංකුවේ විනය පටිපාටිය උල්ලංඝනය කරනු ලබන හෝ සාවද්‍ය පරිචයන්හි නියුතු සේවකයින්ට විරුද්ධව බැංකුව විසින් දැඩි විනය ක්‍රියාමාර්ග ගනු ලබයි.

ප්‍රතිලාභ

බැංකු සේවකයින් හට නිවාස ණය, වාහන ණය, පරිගණක ණය, පාරිභෝගික ණය හා ආපදා ණය සහනදායී පොළී අනුපාතික යටතේ ලබා ගැනීමේ හැකියාව පවතී. බැංකුව විසින් රු. මිලියන 1,129 ක අගයකට සරිලන නිවාස ණය 608 ක් පිරිනමන ලදී. මේ අනුව 2016 දෙසැම්බර් 31 දිනට මාණ්ඩලික නිවාස ණය ශේෂය රු. මිලියන 4,853 ක් විය. සේවක ප්‍රජාවේ ජීවන මට්ටම ඉහළ නැංවීමේ අරමුණ පෙරදැරුව මෙබඳු පහසුකම් සලසනු ලබයි. එමෙන්ම බැංකු සේවකයින් හට ප්‍රධාන කාර්යාලීය පරිශ්‍රයේ පිහිටි ආපනශාලාව වෙතින් සහන මිලට ආහාරපාන මිලදී ගැනීමේ අවස්ථාව සැලසෙන අතර දිවයින පුරා පිහිටි බැංකුවේ නිල නිවාඩු නිකේතන පහසුකම් ලබා ගැනීමේ අවස්ථාද උදා වෙයි. මීට අමතරව බැංකුව විසින් එහි නිවාඩු නිකේතන ජාලය ඉදිරියේදී තව දුරටත් ව්‍යාප්ත කිරීමටද කටයුතු යොදනු ලබයි. මේ වන විට අනුරාධපුරය, මහනුවර, කතරගම, අම්බලන්තොට, නුවරඑළිය (සංචාරක බංගලා 2 ක්) මහියංගනය, ගාල්ල, බණ්ඩාරවෙල, බදුල්ල, දඹුල්ල, වාචාකච්චේරි, බෙලිඅත්ත හා මාරවිල යන ස්ථානයන්හි බැංකුවේ නිවාඩු නිකේතන 14 ක් ස්ථාපිතව පවතී.

බැංකුව විසින් පුස්ථකාල පහසුකම් සේවක මණ්ඩලයට සැපයෙන අතර ප්‍රධාන කාර්යාලීය පරිශ්‍රයේ පිහිටි ව්‍යායාම කිරීමේ පහසුකම් සහිත මධ්‍යස්ථානයක්ද ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ක්‍රීඩා සංගමය යටතේ පවත්වාගෙන යනු ලබයි. වර්ෂ අවසානයේදී වාර්ෂික ප්‍රසාද දීමනා ගෙවීම සිදු කරන අතර බැංකුව විසින් අදාළ ඉලක්ක සාක්ෂාත් කර තිබීම මත ඉලක්ක මත ගෙවනු ලබන ප්‍රසාද දීමනාද පිරිනැමේ.

සේවක මණ්ඩල සාමාජිකයින් අතර ආගමික, සංස්කෘතික, සහජීවනය හා අධ්‍යාත්මික ගුණවගාවන් ව්‍යාප්ත කරනු පිණිස සුභසාධක අංශය විසින් වසර පුරාවට වෙසක් බැති ගී, අවුරුදු පොළ, නත්තල් බැති ගී යනාදී අංගයන් සංවිධානය කෙරෙයි. සේවකයින්ගේ ක්‍රීඩා කුසලතා ඔප් නැංවීම පිණිස වාර්ෂික ක්‍රීඩා උත්සවයක්ද පවත්වනු ලබයි. මෙහිදී කලාප වශයෙන් ක්‍රීඩා උත්සව මාලාවක් සංවිධානය කරනු ලබන අතර අවසාන ක්‍රීඩා උත්සවය කොළඹදී පැවැත්වෙයි. සේවක මණ්ඩල සාමාජිකයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සහභාගීත්වය ඇතිව වාර්ෂික අවුරුදු උත්සවයක්ද සංවිධානය වෙයි. මීට අමතරව බැංකු ශාඛා හා අංශයන්හි කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන විනෝද වාරිකා සඳහාද බැංකුව වෙතින් මූල්‍යමය සහනයන් සපයනු ලබයි.

අප ආයතනය සතු පවුලේ හැඟීම අපගේ කණ්ඩායම් සාමාජිකයන් ඉක්මවා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙතද ව්‍යාප්ත වන්නකි. ආයතනය වෙතින් පිරිනමන ප්‍රතිලාභ පවුල්වල සාමාජිකයින්ද ආවරණය වන පරිදි ක්‍රියාත්මක වනු ලබන්නේ එබැවිනි. අපගේ කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ දූදරුවන්ගේ ජයග්‍රහණ සමරනු වස් ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් වාර්ෂිකව සම්මාන උළෙලක් සංවිධානය කරයි. මේ යටතේ අ.පො.ස.

(සා.පෙළ), අ.පො.ස. (උ.පෙළ) සහ 5 වසර ශිෂ්‍යත්ව විභාගය යනාදී විභාගවලින් ලබන අධ්‍යාපනික ජයග්‍රහණය මෙන්ම ක්‍රීඩා හා විෂය බාහිර ක්‍රියාකාරකම්වලින් ලබන අධ්‍යාපනික නොවන කුසලතාද ජයග්‍රහණ ඇගයීමට පාත්‍ර වෙයි.

ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් ආයතනයක් ලෙස සේවක මණ්ඩල සාමාජිකයින්ගේ පවුල්වල සාමාජිකයින් සමග සැපේදී මෙන්ම දුකේදී රැඳෙමින් සහාය සලසනු ලබයි. කාර්යමණ්ඩල සාමාජිකයකුගේ මරණයකදී බැංකුව වෙතින් ඔහුගේ, ඇයගේ යැපෙන්නන් වෙත මූල්‍යමය වශයෙන් ආධාර කරනු ලබයි.

සෞඛ්‍ය

ජාතික ඉතිරිකිරීමේ බැංකුව අප අපගේ කාර්ය මණ්ඩලයේ සෞඛ්‍ය සම්පන්න බව රැක ගැනීම ආයතනික වගකීමක් ලෙස සලකනු ලබයි. මේ අනුව සේවක සෞඛ්‍ය කෙරෙහි යොමු වන අවධානය අප විසින් මූලපිරීම් කිහිපයක් වෙත යොමු වී ඇත. බැංකුවේ සුභසාධක අංශයේ අධීක්ෂණය යටතේ දිවයිනේ ප්‍රමුඛතම පෞද්ගලික රෝහලක් මගින් පවත්වාගෙන යනු ලබන වෛද්‍ය මධ්‍යස්ථානයක් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ප්‍රධාන කාර්යාලීය පරිශ්‍රයේ පවතී. මසකට දෙවතාවක් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවය මෙම වෛද්‍ය මධ්‍යස්ථානයේදී කාර්ය මණ්ඩලයට ලබා ගත හැකිය. මීට අමතරව දිවයිනේ ප්‍රධාන පෞද්ගලික රෝහල් මගින් වෛද්‍ය සායන පහසුකම්ද සපයනු ලබයි. එපමණක්ද නොව ආතති කළමනාකරණය, අක්ෂි පරීක්ෂාව හා හෘද රෝග වැලැක්වීම යනාදිය සම්බන්ධයෙන් වෘත්තීමය සම්පත් දායකයින් විසින් නීතිපතා පවත්වනු ලබන දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණවලටද සහභාගී වීමේ අවස්ථාව අප කාර්ය මණ්ඩලය සතුව පවතී.

සේවක වෛද්‍ය ප්‍රතිලාභ ක්‍රමය යටතේ පිරිනමනු ලබන ප්‍රතිලාභ තීරණය කරනු ලබන්නේ සාමූහික ගිවිසුම් යටතේය.

මීට අමතරව බරපතල රෝගාබාධයකදී සේවක මහත්ම මහත්මීන්ට අවශ්‍ය සහාය ලබා දීම පිණිස බරපතල රෝගාබාධ ප්‍රතිලාභ ආවරණයක්ද සේවක මණ්ඩලයට හිමිවේ.

සාමාන්‍ය වෛද්‍ය ආවරණයන්ට අමතරව බැංකුවේ සියලුම ස්ථීර කාර්ය මණ්ඩලය බැංකුවේ වන්දි ප්‍රතිලාභ ක්‍රමයක් මගින් ආවරණය වෙයි. මේ යටතේ කාර්යාල කාලය තුළ සාමාජිකයකුගේ අභාවයකදී හෝ අර්ධ වශයෙන් ශාරීරික දුබලතාවයකට හෝ පැමිණීමේදී එබඳු සේවකයකුගේ යැපෙන්නන්හට රු. මිලියනයක උපරිමයක් යටතේ වන්දි ප්‍රදානය කරනු ලබයි.

විශ්‍රාම ප්‍රතිලාභ

සේවක දායකත්වය රහිත විශ්‍රාම වැටුප් අරමුදල් ක්‍රමයක් සඳහා බැංකුවේ සියලුම ස්ථීර සේවක මණ්ඩලය සුදුසුකම් ලබන අතර එහිදී ප්‍රතිලාභ හිමිවන නියමයන් හා කොන්දේසි සේවක පත්වීම් දිනය මත තීරණය කරනු ලබයි. (1995 ඔක්තෝබර් මස 1 වන දින ට හෝ ඊට පසු සේවයට බැඳුණු බැංකු සේවකයින්හට වෙනම විශ්‍රාම වැටුප් අරමුදල් ක්‍රමයක් පවතී.)

අපගේ සේවකයින් හට ඇති විශ්‍රාම ප්‍රතිලාභ සැලසුම් සිව් ආකරයක් ගනී. විශ්‍රාම වැටුප් අරමුදල් (අරමුදල් I හා II), සේවක දායකත්වය සහිත වැන්දඹු හා අනන්දරු අරමුදල සහ සේවක දායකත්වය සහිත විශ්‍රාමික සේවක

වෛද්‍යාධාර ක්‍රමය මේ අතර වේ. විශ්‍රාමික සැලසුම් වගකීම වෙනුවෙන් ගොඩනගා ඇති අරමුදල මුළුමනින්ම ආවරණය වී පවතින්නකි. නිශ්චිත ප්‍රතිලාභ විශ්‍රාම සැලසුම යටතේ ප්‍රතිලාභ පිරිවැය තීරණය කරනු ලබන්නේ ප්‍රක්ෂේපිත ඒකක ජීව ගණක තක්සේරු ක්‍රමය මගින් වන අතර මෙම තක්සේරුව 2016 දෙසැම්බර් 31 වන දින සිදු කෙරිණි.

1995 ඔක්තෝබර් මස 1 වන දිනට ප්‍රථම බැංකු සේවයට එක් වූ සේවකයින් විශ්‍රාම අරමුදල් (යෝජනා I ට ඇතුළත් වේ. වර්ෂය තුළ විශ්‍රාම වැටුප් (යෝජනා I සඳහා රු. මිලියන 578 ක දායකත්වය ලෙස ලබාදෙන ලදී. අරමුදල් නොසැපයූ වගකීම් අගය රු. මිලියන 1,253 කි. විශ්‍රාම අරමුදල් (යෝජනා I) සහභාගීත්වය අනිවාර්යය වන අතර බැංකුව විසින් දළ වැටුපෙන් 20% ක දායකත්වය දරනු ලබයි.

1995 ඔක්තෝබර් 1 වන දින පටන් බැංකුවට බඳවා ගනු ලැබූ සේවකයින් විශ්‍රාම වැටුප් අරමුදල් (යෝජනා ක්‍රම II) ට ඇතුළත් වේ. වර්ෂය තුළ රු. මිලියන 252 ක් විශ්‍රාම වැටුප් (යෝජනා II සඳහා දායකත්වය ලෙස ලබාදෙන ලදී. විශ්‍රාම වැටුප් අරමුදල් (යෝජනා II සඳහා සහභාගීත්වය අනිවාර්යය වන අතර දායකත්වය දළ වැටුපෙන් 12% කි.

විශ්‍රාමික සේවක වෛද්‍ය ප්‍රතිලාභ ක්‍රමය සහ වැන්දඹු හා අනන්දරු අරමුදල යන ද්විත්වයම සාමාජික දායකත්වය සහිත අරමුදල් වේ. වර්ෂය අවසානයේදී බැංකුව විසින් රු. මිලියන 72 ක දායකත්වයක් විශ්‍රාමික වෛද්‍යාධාර යෝජනා ක්‍රමයට ලබාදුන් අතර අරමුදල් නොසැපයූ වගකීම් වර්ෂය අවසානයට රු. මිලියන 644 ක් විය. විශ්‍රාමික සේවක වෛද්‍ය ප්‍රතිලාභ ක්‍රමය සඳහා දැරිය යුතු දායකත්වය, වයස මත තීරණය කෙරෙන අතර, වැන්දඹු හා අනන්දරු අරමුදල සඳහා සේවකයින් විසින් බැංකුවේ මූලික වැටුපෙන් 5% දායකත්වයක් ඉසිලිය යුතු වේ.

**දුක්ගැනවිලි**

සේවක දුක්ගැනවිලි සම්බන්ධයෙන් සාධාරණ, අපක්ෂපාති හා යුහුසුළුව කටයුතු කිරීමේ ප්‍රතිපත්ති ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙහි ස්ථාපිතව ඇත. පසුගිය වර්ෂය තුළ කම්කරු පරිචයන්ට අදාළ දුක්ගැනවිලි 18 ක් ගොනුවී තිබූ අතර ඉන් 16 ක්ම විසඳීමට බැංකුව සමත් විය.

ස්වදේශ අයිතීන් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් වාර්තා නොවිණි. සියලුම චක්‍රලේඛ, හාෂා ක්‍රිත්වයෙන්ම පළකරනු ලබන අතර අපගේ වෙළඳ දැන්වීම් ප්‍රචාරණයද ක්‍රෙහාෂිකව සිදු කෙරේ.

**සම්මාන/ඇගයීම්**

ජාතික ඉතිරිකිරීමේ බැංකු පවුලේ සාමාජික සාමාජිකාවන්ගේ ජයග්‍රහණ ඇගයීමට ලක් කිරීම, අප බැංකුවේ අඛණ්ඩ ක්‍රියා පිළිවෙතකි. වසර 25 ක සහ 35 ක ප්‍රශංසනීය සේවා කාලය ඇගයීමට ලක් කරන ප්‍රණාම උලෙලක් වාර්ෂිකව සංවිධානය කෙරෙන අතර දීර්ඝ කාලීන ප්‍රශංසනීය සේවා කාලයක් හිමි සේවක මහත්ම මහත්මීන් හට රන් කාසියක් හා වැටුප් වර්ධකයක් පිරිනමනු ලබයි. එමෙන්ම, ක්‍රීඩා කටයුතුවලින් හා වෙනත් වෘත්තීමය අංශයන්ගෙන් විශිෂ්ට දස්කම් දක්වා ඇති සේවක මහතන් මහත්මීන් ඇගයීමට ලක් කිරීම, වාර්ෂික වර්ෂ රාත්‍රිය මගින් සිදු කෙරෙයි.

අපගේ අද්විතීය කතා පුවතෙහි අත්‍යන්ත කොටසක් වන සේවක සංස්කෘතිය ගොඩ නැංවීමෙහිලා සෑම අතින්ම සමබර, පරිපූර්ණ වරිත ගොඩ නැංවීම කෙරෙහි ජාතික ඉතිරිකිරීමේ බැංකුව කැපවී සිටියි.

## ඉදිරි සැලසුම්



ගනුදෙනුකාර පහසුව හා තෘප්තිය ඉහළ නැංවීම, නව ශාඛා ආකෘතීන් ඇරඹීම හා නව ශාඛා (පිට පළාත්හි) 10 ක් විවෘත කිරීම.



ත්‍රිවිධ හමුදා සහ 'එකෝ' ණය නිමැවුම් වෙත වැඩි අවධානය




වැඩි කාඩ්පත් සංඛ්‍යාවක් නිකුත් කිරීමේ වර්ගීකරණය කිරීමේ අනුපාතයක් රඳවා ගැනීම, කාඩ්පත් හිමියන්ට සහන ගෙන දෙන වැඩසටහන් පැවැත්වීම



මධ්‍යගත ක්ෂණික බැංකුකරණ විසඳුම් ක්‍රියාත්මක කිරීම.

**(CBS)**



බැංකුකරණ පහසුකම් අඩු ජනගහනය සඳහා නව නිපැයුම් සැලසුම් කිරීම



ණය නිමැවුම් කළඹ සඳහා නව අගය එකතු කිරීම් හඳුන්වා දීම



ගනුදෙනුකාර ආකර්ෂණය පිණිස අනේවාසික විදේශ මුදල් ගිණුම් නිමැවුම් ප්‍රතිනිර්මාණය කිරීම



'ලංකා පේ' සම්බන්ධතාව ව්‍යාප්ත කිරීම



ජාතික ඉතිරිකිරීමේ බැංකුව සමග බැංකු කටයුතු සිදු කිරීම සඳහා තරුණ පරපුර ආකර්ෂණය කර ගැනීම සහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ පුරවැසි ගනුදෙනුකාර භාවිතය ගොඩනැගීම. තාරුණ්‍යය සඳහා නව නිමැවුම් හඳුන්වාදීම සහ අගය එකතු කිරීම් හඳුන්වාදීම.



ණය ගුණාත්මක කළඹ වර්ධනය පිණිස ණය ආපසු අයකර ගැනීම් දියුණු කිරීම.



ගනුදෙනුකාර සේවා ප්‍රමිතීන් වර්ධනය, ගනුදෙනුකාර සේවා දර්ශක සකස් කිරීම, ක්ෂේත්‍ර අලෙවිකරණ කණ්ඩායම් යළි සකස් කිරීම.



ඉලෙක්ට්‍රොනිකව අරමුදල් මාරුකිරීමේ පොදු පද්ධතිය ක්‍රියාත්මක කිරීම.

**(CEFT)**



### සමාජයීය සහ සම්බන්ධතා ප්‍රාග්ධනය

#### ආයෝජකයා

ජාතික ඉතිරිකිරීමේ බැංකුව, දිවයිනෙහි බලපත්‍රලාභී විශේෂිත බැංකු අතරින් විශාලතම බැංකුව වන අතර වත්කම් සහ තැන්පතු පදනම අනුව ශ්‍රී ලංකාවේ සිව්වන විශාලතම බැංකුව ද වෙයි. ක්ෂේත්‍ර පරිමාව හා විෂය පථය සමග ලඟා වන වාසි, වගකීම් මෙන්ම අවස්ථාවන්ද වැඩිවෙයි. බැංකුව එහි ව්‍යාපාරික උපාය මාර්ග සංවර්ධනය කිරීමේදී 1972 වර්ෂයේදී සමාරම්භයේ පටන් මෙම ආයතනය විසින් උසස් ලෙස සලකන ලද හර වටිනාකම් හා සේවා විශිෂ්ටත්වය මත බැංකුව පදනම් වෙයි. දිවයිනෙහි ප්‍රමුඛතම මූල්‍ය ආයතනය ලෙස අපගේ සේවය සැපයෙන ජනතාව හා ප්‍රජාවන් වෙත ඇති කෙරෙන වඩාත් සැලකිය යුතු බලපෑම සිදු වන්නේ අපගේ ආයෝජන, ණය දීමේ හා මූල්‍යමය අනුග්‍රාහකත්වයන් තුළිනි.

#### රජය

ශ්‍රී ලංකා රජය, බැංකුවේ පූර්ණ කොටස් හිමිකරු වේ. අනෙක් අතට බැංකුව රාජ්‍ය සුරැකුම්පත්හි ආයෝජකයකු වේ. ශ්‍රී ලාංකික ජනතාව අතර ඉතුරුම් සංස්කෘතියක් ගොඩනැංවීමේ අරමුණ ඇතිව ජාතික ඉතිරිකිරීමේ බැංකුව ස්ථාපිත කෙරිණි. ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙහි ඇති තැන්පතු හා පොළිය මත රජය විසින් 100% ව්‍යවස්ථාපිත ආරක්ෂාවක් සලසයි.

ජාතිය ගොඩනැංවීම උදෙසා හඳුන්වා දෙනු ලබන රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පිණිස ජාතික ඉතිරිකිරීමේ බැංකුව කැපවී සිටියි. ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් ඉටු කරනු ලබන භූමිකාවට ඉතුරුම් ප්‍රවර්ධනය සහ රාජ්‍ය ව්‍යාප්තිය සඳහා අරමුදල් සැපයීම හරහා ජාතික සංවර්ධනයට ඉතුරුම් සංවලනය යන ද්විත්වය අයත් වේ. සංවර්ධනයට මූල පිරිමි සඳහා අරමුදල් සැපයීම තහවුරු කිරීම තුළින් අපි රාජ්‍ය ව්‍යාපෘති පරිමාව සවිමත් කරන්නෙමු. ජාතික ආර්ථිකයෙහි ගැඹුරින් මුල්බැසගත් ආයතනයක් ලෙස ජාතික ඉතිරිකිරීමේ බැංකුව, බදු, විශේෂ ගාස්තු හා ලාභාංශ මගින් රජයට දායකත්වය දක්වනු ලබයි. රාජ්‍ය බැංකුවක් වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවන ලද නීති හා නියාමනවලට ජාතික ඉතිරිකිරීමේ බැංකුව දැඩිවම අනුගත වෙයි. අපගේ ආයෝජන ක්‍රියාදාමය, සාර්ථක ප්‍රතිඵල කරා මෙහෙයවා ඇත.

#### අපගේ ආයෝජන ක්‍රියාවලිය ශක්තිමත් ප්‍රතිඵලවලට මග පාදයි

බැංකුව, රජයට අයත් ආයතනයක් වුවද රජයේ සහය හා අපගේ තැන්පත්කරුවන්ගේ සහායට අමතරව අප බැංකුවේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් ව්‍යාප්ත කරනු පිණිස ප්‍රධාන කොටම විදේශගත ආයතනික ආයෝජකයින් වෙතින්ද ණය අරමුදල් ලබා ගැනීමට කටයුතු කරයි.

ණයකර නිකුතුව 2016 දෙසැම්බර්

අපගේ ප්‍රථම ණයකර නිකුතුව 2016 දෙසැම්බර් 29 වන දින සිදු කෙරිණි. එය 2021 වර්ෂයේදී කල් පිරීමට නියමිත වසර 5 ක කාලපරිච්ඡේදය සඳහා ස්ථාවර අනුපාතික ණයකර නිකුතුවකි. බැංකුවේ ස්ථර II ප්‍රාග්ධනය යටතේ රුපියල් බිලියන 6 ක අරමුදලක් වෙනුවෙන් මෙම ණයකරය නිකුත් කෙරිණි. මෙම නිකුත් කරන ලද ණයකර ශ්‍රේණිගත කල ලැයිස්තුගත නොවන, සුරැකුම් රහිත යටත්කාලීන නිදහස් කළ හැකි ඒවා වේ. එම ණයකර නිකුතු බැංකු මෙහෙයුම්වල ඉදිරි ව්‍යාප්තියට අවශ්‍ය පහසුකම් සැලසීම, බැංකුවේ වත්කම් හා වගකීම් කළඹෙහි පරතරය හා පොළී අනුපාතික අවදානම අවම කිරීම උදෙසා ප්‍රාග්ධනයට අතිරේක සැපයුමක් ලෙස භාවිතා විය.

අපගේ ව්‍යාපාරික කටයුතුවල වර්ධනය හා ජාත්‍යන්තර ස්වභාවය, හේතුකොට ගෙන අපගේ ආයෝජන හා අප ආදායම් මාර්ග විවිධාංගීකරණය තුළින් අපගේ ආයෝජක වත්කම් සුරක්ෂිත කිරීම සිදුවීමේ ඉඩ ප්‍රස්තාව වැඩිය.

සේවක නිරතවීම් හා සංවාද ඔස්සේ අපගේ ව්‍යාපාරික කටයුතු දියුණු කිරීම.

ආයෝජක නිරතවීම් හා ව්‍යාප්තිය කෙරෙහි ඉහළ අවධාරණයක් ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් තබනු ලබයි. ගනුදෙනුකරුවන්, සේවකයින්, රජය, ශ්‍රී ලංකා මහ බැංකුව, අදාළ දේශීය හා විදේශගත ප්‍රජාවන් ආදී ප්‍රධාන ඇල්මැති පාර්ශ්වයන් හා සමගින් ශක්තිමත් සම්බන්ධතාවයක් අප විසින් නිරතුරුව පවත්වා ගනු ලැබෙයි. ආයෝජකයින් සමග නිසි සංවාදයන් පවත්වා ගෙන යාම අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක බව ජාතික ඉතිරිකිරීමේ බැංකුව අවබෝධ කොට ගෙන සිටියි. අපගේ ආයෝජකයින් අදාළ ව්‍යාපාරික ක්‍රියා පටිපාටිය පිළිබඳව යාවත්කාලීනව තැබීම මගින් ආයෝජකයින් අප වෙත රැඳීම හා ඉදිරි ආයෝජන සඳහා තවදුරටත් යොමු වීමට පොළඹවන, ඔවුන්ගේ ආයෝජන හා සබඳතාවයක් ඇති බව හැඟීමක් ඇති කරවනු ලබයි.

නිසි කල පහත තොරතුරු හෙළි කිරීම මගින් බැංකුව විසින් සම හා සාධාරණ ලෙස තොරතුරු දැන ගැනීමේ අවස්ථාව සලසනු ලබයි.

- නියාමන හෙළිදරව් කිරීම්.
- බැංකුවේ දිගු කාලීන ඉලක්ක
- බැංකුවේ ප්‍රධාන ජයග්‍රහණ
  - නවතම මූල්‍ය ප්‍රතිඵල

මෙකී තොරතුරු විවිධ මාධ්‍ය ඔස්සේ සන්නිවේදනය කරනු ලබයි.

- කාර්තුමය ප්‍රතිඵල පුවත්පත්වල ක්‍රෙය් භාෂාවෙන් පළ කිරීම් (සිංහල, දෙමළ, ඉංග්‍රීසි)
- විශේෂ මූල්‍යමය කරුණු යන තේමාව යටතේ ජාතික ඉතිරිකිරීමේ බැංකු වෙබ් අඩවියෙහි මූල්‍ය ප්‍රතිඵල ඉදිරිපත් කිරීම.
- ළඟාකරගත් ප්‍රධාන ජයග්‍රහණ හා ආයෝජකයන්ට ඇති සමාජීය වගකීම ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වෙබ් අඩවියේ ආයතනික තොරතුරු වර්ගීකරණය යටතේ ප්‍රදර්ශනය කිරීම.
  - නියමිත දිනට වාර්තා ඉදිරිපත් කිරීම.

පහත සඳහන් වගුව මගින් අපගේ ප්‍රධාන ඇල්මති පාර්ශ්වයන් සමඟ පවතින මූලික සබඳතාව හා සම්බන්ධ වන වාර සංඛ්‍යාව පෙන්නුම් කරයි.

මූලික සම්බන්ධීකරණ යාන්ත්‍රණය	සම්බන්ධිත වාර සංඛ්‍යාව
වාර්ෂික වාර්තාව, අමතනාංගයට හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම	වාර්ෂිකව
අතුරු මූල්‍ය ප්‍රකාශන	කාර්තුමය වශයෙන්
නිල වෙබ් අඩවිය	නිරතුරුව
ලිපි ලේඛණ	නිරතුරුව
ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘති	අවශ්‍ය අවස්ථාවලදී
ඇල්මති පාර්ශ්වයන් යාවත්කාලීන කිරීම	නිරතුරුව
තනි තනිව රැස්වීම්	අවශ්‍ය අවස්ථාවලදී
විද්‍යුත් මාධ්‍ය (රූපවාහිනී, ගුවන් විදුලි)	අවශ්‍ය අවස්ථාවලදී
නව නිමැවුම්, සේවා දියත් කිරීම්	දියත් කරනු ලබන අවස්ථාවලදී
වාර්ෂික අයවැය	වාර්ෂිකව
වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම	වාර්ෂිකව
උපාය මාර්ගික ව්‍යාපාරික සැලැස්ම	වසර 03 කට වරක්
කළමනාකාරිත්වයේ ලිපි	වාර්ෂිකව
මාධ්‍ය ප්‍රකාශ	අවශ්‍ය අවස්ථාවලදී
කාලීන යාවත්කාලීන කිරීම්	අවශ්‍ය අවස්ථාවලදී
අධ්‍යක්ෂක මණ්ඩලයට අධ්‍යක්ෂකවරුන් පත්කිරීම	ඉල්ලා අස්වීමේ හෝ විශ්‍රාම ගනු ලබන අවස්ථාවකදී
ප්‍රසම්පාදන කමිටු රැස්වීම් සඳහා සහභාගිත්වය	මසකට දෙවරක්
ප්‍රසම්පාදන සැලසුම	වාර්ෂිකව

### නියාමන බලධාරී

සියළුම නියාමන අවශ්‍යතා නිසි පරිදි පරිපූර්ණ කරනු ලබන බවට සහතික කරනු වස් අධීක්ෂණ භූමිකාවක් රඟදක්වනු ලබන කාර්යක්ෂම, විශේෂඥ නියාමන බලධාරියෙකුගේ මග පෙන්වීම ලැබීම, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අසමසම කතා පුවත සාර්ථක වීමට හේතු පාදක වේ.


ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අපි අන් සැමටම වඩා විනිවිදතාවය අගය කොට සලකනු ලබන අතර අපගේ නියාමන අවශ්‍යතා අනුව කටයුතු කිරීම ඉහළම ප්‍රමුඛතාවයෙහිලා සලකමු. එසේම, අවශ්‍ය පරිවයන් හා පූර්ණව අනුකූල වීමට කැපවී සිටිමු. තවද රාජ්‍ය බැංකුවක් වන ජාතික ඉතිරිකිරීමේ බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත, වෙනත් නියාමන, මූල්‍ය ගනුදෙනු පනත, විනිමය පාලන පනත, මුදල් පනත, බැංකු පනත යනාදී පනත් ප්‍රතිපාදන මගින් දැඩිවම නියාමනය හා පාලන වන ආයතනයකි.

ශ්‍රී ලංකා මහ බැංකුව, දිවයිනෙහි මූල්‍යමය අධිකාරිය මෙන්ම ශ්‍රී ලාංකීය මූල්‍ය ක්ෂේත්‍රයෙහි ඉහළම ආයතනයද වේ. ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් එහි මෙහෙයුම් කටයුතුවලදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් යොදා ඇති මාර්ගෝපදේශ නිසි පරිදි අනුගමනය කරනු ලබයි. තවද ශ්‍රී ලංකා මහ බැංකුවේ නියමයන්ට අනුකූලව ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් එහි මෙහෙයුම් කටයුතු පිළිබඳ කාලීන තොරතුරු වාර්තා කරනු ලබයි.

මීට අමතරව බැංකුව විසින් රාජ්‍ය ව්‍යවසාය කටයුතු සංවර්ධනය පිළිබඳ අමාත්‍යාංශය සමගද නිරන්තර සංවාදයක් පවත්වා ගනු ලබයි. තවද මුදල් අමාත්‍යාංශය, පාර්ලිමේන්තුව, ආදායම් බදු දෙපාර්තමේන්තුව, විගණකාධිපති දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ගිණුම්කරණ හා විගණන ප්‍රමිතීන් අධීක්ෂණ මණ්ඩල සමගද සමීපව කටයුතු කරනු ලබයි.

#### අධාරකරුවන් සමග සමීපව කටයුතු කිරීම

මූල්‍ය නියාමන සැලසුම් කිරීම හා අධීක්ෂණය සම්බන්ධයෙන්ද ජාතික ඉතිරිකිරීමේ බැංකුව විනිවිදතාවයෙන් යුතුව කටයුතු කරනු ලබයි. මූල්‍ය නියාමන හා අධීක්ෂණය ඉහළ නැංවීම පිණිස අප සක්‍රීයව දායක වන්නෙමු. ශ්‍රී ලංකා මහ බැංකු අධීක්ෂණයට කාලීන වාර්තාකරණය, ව්‍යවස්ථාපිත වාර්තාකරණය, අවශ්‍ය විටක වාර්තා කිරීම, අධ්‍යක්ෂකවරුන් පත්කිරීම, බදු ගෙවීම් සහ ගැටළු, ජාතික අයවැය සඳහා යෝජනා, විගණන විමසීම් හා ප්‍රතිචාර, වාර්ෂික වාර්තා ඉදිරිපත් කිරීම, ශ්‍රී ලංකා ගිණුම්කරණ හා විගණන ප්‍රමිතීන්, අධීක්ෂණ මණ්ඩලයේ විමසීම්, විශේෂ කරුණු සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ, තහවුරුව යනාදිය ඔස්සේ මේ උදෙසා අපි දායක වන්නෙමු.



*Don't let saving money be a burden.*

### අපගේ ප්‍රමුඛ යෝජනාකරුවන්

ජාතික ඉතිරිකිරීමේ බැංකු කථා පුවතෙහි ප්‍රමුඛතම යෝජනාකරු වන්නේ අප ගනුදෙනුකරුවන්ය. අපගේ උපාය මාර්ගික කටයුතුවල පෙරමුණෙහි සිටින්නේද අප ගනුදෙනුකරුවෝය. අපගේ බහුවිධ සේවා සැපයුම් ප්‍රවේශය ඔස්සේ ගුණාත්මක ගනුදෙනුකාර අත්දැකීමක් නිර්මාණය කිරීමට අප සමත්ව තිබේ. සෑම වසරක්ම පාහේ, අප විසින් සේවය සපයනු ලබන ජන ජීවිතවල අප විසින් ඇති කරනු ලබන වෙනස පිළිබඳ අපි දැනුවත්ව සිටිමු. අපගේ විස්තීර්ණ ගනුදෙනුකරුවන් අරමුණු කොටගත් නිමැවුම් කළඹ ශ්‍රී ලාංකික ජන සමාජයෙහි සියලුම අංශ ඉලක්කව පවතී. පුළුල් ශාඛා ජාලයක් සහ ඩිජිටල් වේදිකාවක් ඔස්සේ මිලියන 19 ක් ඉක්මවූ අපගේ ගනුදෙනුකාර සංචිතය වඩාත් සරල, නොබිඳුණු හා සෘජුවම බැංකුව වෙත සම්බන්ධ කරගනු ලබයි.

අපගේ ගනුදෙනුකාර සංචිතය, ව්‍යාප්තිය, නිමැවුම් කළඹ, නිමැවුම් විශ්ලේෂණය හා වෙනත් අදාළ විශ්ලේෂණ මගින් පැන නගින අපගේ ගනුදෙනුකාර ප්‍රජාව පිළිබඳව විස්තීර්ණ විශ්ලේෂණය පහත අංශයන්ගෙන් සමන්විත වේ. එමෙන්ම වර්ෂය තුළ නව නිමැවුම්, යළි හඳුන්වාදීම්, පවත්වනු ලබන විවිධ අලෙවි, වැඩසටහන් ආදී මූලික මූල පිරිමි පිළිබඳවද පහත අංශ මගින් ගවේෂණය කෙරෙයි. අනාගතය උදෙසා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සැලසුම්ගත මූලපිරිමි සහ එම මූලපිරිමි වලින් අපේක්ෂිත බලපෑම් පිළිබඳ මින් ඉදිරියට දැක්වෙනු ඇත.

### සියලුම ශ්‍රී ලාංකිකයින් සඳහාම බැංකුවක්

අප ගනුදෙනුකරුවෝ අප සමාජයේ විවිධ ස්ථරවලට අයත් වූවෝ වෙති. ජාතික ඉතිරිකිරීමේ බැංකුව වූ කලී සමාජයේ සියළුම අංශවලට අයත් බැංකුවකි යන මතය අප විසින් අවධාරණය කරනු ලබන්නේ එහෙයිනි. අප දේශයේ සියළුම ජනයා වෙත සේවය සැපයීම තුළින් අප ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ‘ජාතික’ මෙහෙවරට සැබැවින්ම උර දෙමු. 2016 දෙසැම්බර් 31 දින වන විට බැංකුව සතුව සක්‍රීය තැන්පතු සංඛ්‍යාව ආසන්න වශයෙන් මිලියන 10.8 කි. ශ්‍රී ලංකාවේ මුළු ජනගහනය මිලියන 21 ක් වන බව සැලකූ විට මෙය කැපී පෙනෙන කාරණයකි. 2016 වර්ෂයේදී සමස්ත තැන්පතු වටිනාකම රුපියල් බිලියන 657 දක්වා 10.3% කින් වර්ධනය වන ලදී. 2015 වර්ෂයේදී මෙම අගය රුපියල් බිලියන 596 ක් වූ අතර ඉතුරුම් තැන්පතු 7.9% ක වර්ධනයක් සමගින් රුපියල් බිලියන 176 ක් කරා ළඟා විය.

ණය හා ලැබිය යුතු දෑ මගින් සමන්විත බැංකුවේ ණය කළඹ පසුගිය වර්ෂය හා සසඳන විට රු. මිලියන 271,751 ක අගයකින් වැඩිවෙමින් 19.16% ක වර්ධනයක් ඇති කරගන්නා ලදී. ආයතනික ණය කළඹ 13.4% කින් වැඩිවූ අතර, පාරිභෝගික ණය කළඹ 24.3% කින් 2016 වර්ෂයේදී වර්ධනයක් පෙන්නුම් කරන ලදී.

බැංකුකරණ කටයුතු වඩාත් පහසු අතට

සිය ගනුදෙනුකරුවන් හට වඩාත් පහසු, ලෙහෙසියෙන් පිවිසිය හැකි බැංකුකරණ පිවිසුම් සැපයීම ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ප්‍රතිපත්තියයි. ඔබගේ ගිණුම් කළමනාකරණය කිරීම හෝ පහසුවෙන් ණය ලබා ගැනීම හෝ ඔබගේ මූල්‍යමය ක්‍රියාකාරකම් පිළිබඳව දැනුවත් භාවයන් පහසුවෙන් සැපයීම බඳු කවරාකාරයක හෝ ගනුදෙනුකාර අවශ්‍යතා සපුරාලීමට හා කාලය ඉතිරිකර ගැනීමට හැකි පරිදි සුවිශේෂීව අපගේ සේවා සැලසුම් කරනු ලබයි.

**අන්තර්ජාල හා කෙටි පණිවුඩ බැංකුකරණය**

ශාඛාවක් වෙත පියනගනු වෙනුවට ගනුදෙනුකරුවන් සහ ව්‍යාපාර වැඩි වැඩියෙන් ඩිජිටල් ක්‍රමයට බැංකු කටයුතු ඉටු කිරීමට පෙළඹීමත් සමඟ අනාගතයේදී මේ අංශයෙන් බැංකුකරණ කටයුතු සඳහා ඇති ඉල්ලුම අතිශයින්ම ඉහළ යනු ඇත. මේ අනුව ජාතික ඉතිරිකිරීමේ බැංකුවද හෙට දවසේ බැංකුවක් ලෙස මුර්තිමත් වීමට සහ ඩිජිටල් යුගයක අභියෝගවලට මුහුණ දීමට සූදානමින් පසු වෙයි. අන්තර්ජාල හා කෙටි පණිවුඩ බැංකුකරණය ඔස්සේ කෙලෙස, කවදා කොපමණ මුදලකින් ගනුදෙනු කල යුතුද යන තෝරා ගැනීම පහසුවෙන්ම ගනුදෙනුකරුවන්ට හිමිවේ. සිය උපයෝගීතා බිල්පත් ගෙවීමට, ණය ආපසු ගෙවීමට සහ ජාතික ඉතිරිකිරීමේ බැංකු ගිණුම් හා වෙනත් බැංකුවල ගිණුම් අතර අරමුදල් ප්‍රේෂණය කිරීම් උදෙසා ගනුදෙනුකරුවන් හට කෙටි පණිවුඩ බැංකුකරණය උපයෝගී කර ගත හැකියි.

එමෙන්ම අන්තර්ජාල බැංකුකරණය ඔස්සේ අපගේ ගනුදෙනුකරුවන් හට ඔවුන්ගේ නිවසේ කාර්යාලයේ හෝ ගමනාගමනයේ යේදී සිටින අතරම තම ගිණුමේ කටයුතු කළමණාකරණය කළහැකි වේ.

**විකුණුම් ස්ථාන ගත බැංකුකරණය (POS)**

පොස් බැංකුකරණය (POS) ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් හඳුන්වා දෙනු ලැබුවේ සිය අද්විතීය නිමැවුම් හා සේවාවන් ජනතාව අතරට වඩාත් හොඳින් ගෙන යාමටයි. මේ වන විට බැංකුවේ 250 ක් වන ශාඛා ජාලය තුළ විකුණුම් ස්ථානගත බැංකුකරණ අතැති යන්ත්‍ර 300ක් ක්‍රියාත්මකය. මෙම POS උපකරණ අතැති බැංකු නිලධාරීන් දුෂ්කර ග්‍රාමීය පළාත්, නගර ජනතාව ගැවසෙන ස්ථාන කරා ගොස් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සේවාවන් අවශ්‍ය ඕනෑම ස්ථානයකදී වඩාත් පහසුවෙන් හා දැරිය හැකි අයුරින් සේවා සැපයීම සිදු කරයි.

එමෙන්ම ග්‍රාමීය පළාත්බද ජනතාව වෙත තවදුරටත් ළඟාවීම පිණිස “ඔබේ ලිපිනය - අපේ ලිපිනය” යන තේමාව පෙරදැරිව එන් එස් බී ඊච් යනුවෙන් විශේෂ විකුණුම් ස්ථාන ගත බැංකුකරණ ව්‍යාපාරයක්ද බැංකුව විසින් දියත් කරන ලදී.

**විකල්ප කාඩ්පත් මාලාවක්**

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ඩෙබ්ට් කාඩ් පත් වන ෂොපින් සහ ප්ලැට්නම් කාඩ්පත් ද්විත්වයම ගෝලීයව සම්බන්ධිත දීප ව්‍යාප්ත ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ජාලය ඔස්සේ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ඉතුරුම් ගිණුම් 10 ක් දක්වා ගනුදෙනු කිරීමේ හැකියාව ගනුදෙනුකරුවන්ට උදාකරවයි. මෙකී කාඩ්පත් භාවිතය තුළින් ප්‍රසිද්ධ වෙළඳසැල් වලින් භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව ගනුදෙනුකරුවන් සතු වේ.

එන් එස් බී ඊසී කාඩ්පත, මාස්ටර් ඩෙබ්ට් කාඩ්පතක් වන අතර එය ස්ථාවර තැන්පතු මත ණය පහසුකම් ලබා ගැනීම සඳහා ගනුදෙනුකරුවන්ට පහසු පිවිසුමකි. අනෙකුත් සාම්ප්‍රදායික ණය කාඩ්පත් මෙන් නොව මෙම සේවාවේදී ඇතුළත්වීමේ ගාස්තු, වාර්ෂික ගාස්තු, ප්‍රමාදවීම් ගාස්තු යනාදිය අය නොකෙරේ.

විදේශයන්හි අධ්‍යයන කටයුතුවල නිරත ශිෂ්‍යයන් උදෙසා බැංකුව වෙතින් සැබැවින්ම ජාත්‍යන්තර නිමැවුමක් සඳහා ප්‍රවේශ ලබා දී තිබේ. අයි. එස්. අයි. සී. නොහොත් ජාත්‍යන්තර ශිෂ්‍ය හැඳුනුම්පත ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් අයි. එස්. අයි. සී. ආයතනය හා ඒකාබද්ධව නිකුත් කරනු ලැබූ මාස්ටර් කාඩ්පතකි.

සෑම වර්ෂයකම රටවල් 12 ක මිලියන 4.5 ට වැඩි ශිෂ්‍ය ප්‍රජාවක් විසින් ලොවපුරා සංචාරයන්හිදී හා භාණ්ඩ මිලදී ගැනීමේදී විශේෂ වාසි අත්කර දෙන මෙම ශිෂ්‍ය කාඩ්පත භාවිතයට යොමුවී සිටිති.

**අප නිරතුරුවම ඔබේ සහයට සුදානම්**

අපගේ ගනුදෙනුකාර හවතුන් හට ගුණාත්මක ගනුදෙනුකාර සේවාවක් සැලසීම පිණිස ජාතික ඉතිරිකිරීමේ බැංකුව කැපවී සිටියි. ව්‍යාපාරික කාර්යක්ෂමතාව සාක්ෂාත් කර ගැනීමටත් ගනුදෙනුකාර තෘප්තිය ඉහළ නැංවීමටත් ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් ඇමතුම් මධ්‍යස්ථානය පිහිටුවා ඇත. ඇමතුම් මධ්‍යස්ථානය වෙත ලැබෙන ගනුදෙනුකාර පැමිණිලි එහි නියෝජිතයින් විසින් හැකි සෑම අවස්ථාවකදීම හැකිතාක් දුරට විසඳනු ලබන අතර, ඊට අපොහොසත් වන අවස්ථාවලදී එබඳු පැමිණිලි අදාළ අංශ ප්‍රධානීන් වෙත මැදිහත් වීමට හා අවශ්‍ය පියවර සඳහා යොමු කරනු ලබයි.

අවශ්‍ය උපදෙස් හා සහාය පිණිස ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ඇමතුම් මධ්‍යස්ථානය පැය 24 පුරා විවෘතව පවතී. මීට අදාළ දුරකථන අංකය සියළුම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රවල සටහන් කර ඇති අතර, 011 2379379 යන අංකය ඔස්සේ එන් එස් බී ඇමතුම් මධ්‍යස්ථානය මගින් ඔබට ජාතික ඉතිරිකිරීමේ බැංකු නිමැවුම් හා සේවාවන්ට අදාළ තොරතුරු ලබා ගත හැකිය.

එමෙන්ම ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ගනුදෙනුකරුවන් හට අවශ්‍ය ඕනෑම සහයක් 24 පැය පුරාම වෙබ් වැට් මාධ්‍ය මගින් සිදු කළ හැකිය.

ශාඛා හා දිවයින පුරා පිහිටි අනෙකුත් පිවිසුම් ස්ථාන වෙතින් ඔබට අවශ්‍ය සේවය සැපයීම සඳහා ඉහළ පුහුණුවක් සහිත අප කාර්ය මණ්ඩලය සැදී පැහැදී සිටියි. වාචිකව හෝ මුද්‍රිත මාධ්‍යයෙන් ඔබට අවශ්‍ය නිමැවුම් පිළිබඳ තොරතුරු ඔවුන් වෙතින් ලබාගත හැක.

තවද [www.nsb.lk](http://www.nsb.lk) වෙබ් අඩවියට පිවිසෙන ඔබට අපගේ නිමැවුම් පිළිබඳ විස්තර, ණය අනුපාත, පොළී අනුපාත සහ ඉහළ කළමනාකාරිත්වය හා සම්බන්ධවීමේ දුරකථන අංක යනාදී සියලු සේවා ලබාගත හැකිය. විද්‍යුත් තැපෑල, ස්කයිප් හා වෙබ් වැට් මාධ්‍යයන්ද අප ගනුදෙනුකරුවන් වෙනුවෙන් විවෘතව පවතී.

වසර	2016	2015
දුරකථනය ඔස්සේ ලද විමසීම් සංඛ්‍යාව	<b>200,045</b>	182,336
වෙබ් වැට් ඔස්සේ ලද විමසීම් සංඛ්‍යාව	<b>40,009</b>	36,467



ගෝලීය අවස්ථා ගවේෂණය කරමින්

ගෝලීය මූල්‍ය වෙළඳපොළෙහි ශීඝ්‍ර වෙනස්වීම් අනුව නැගී එන ගෝලීය වෙළඳපොළ අවස්ථා තුළින් වාසිදායක තත්ත්වයක් උදාකර ගැනීමට හැකි ලෙස ජාතික ඉතිරිකිරීමේ බැංකුව ජාත්‍යන්තර බැංකු කටයුතු අංශය සුවිශේෂීව ස්ථානගත වී තිබේ. මේ වනවිට ගෝලීය මූල්‍ය ක්ෂේත්‍රය තුළ ක්ෂණික විපර්යාස වාර්තා වන තත්ත්වයක් උද්ගත වී ඇති නමුදු වෙළඳපොළ නිසි පරිදි තරණය කරමින් අවදානම් මගහරවා ගනිමින් හා අභියෝග සියල්ල ලාභදායී ව්‍යාපාරික අවස්ථා බවට පරිවර්තනය කර ගැනීමට සමත් අත්දැකීම් බහුල කුසලතා සහිත සේවක පිරිසකගේ සහාය අප වෙත වේ.

මූලික වශයෙන් ණයවර ලිපි, නෞකාගත කිරීමේ ඇපකර සහ එක්රැස් කිරීමේ පදනම මත ආයතනික බිල්පත් ආදී වාණිජ මූල්‍ය ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ නවතම නැවුම් හා සේවා බැංකුව වෙතින් ඔබ වෙත මේ වනවිට සපයනු ලබයි.

සාකච්ඡාවට බඳුන්වන වර්ෂය තුළ අයදුම්පත් ක්‍රමලේඛන කිරීමේ පද්ධතියක් (API System) හඳුන්වා දෙනු ලැබේ. මෙය වූ කලී වඩාත් වැඩි නම්‍යශීලී සේවාවක් ළඟාකර දෙන පද්ධතියක් වන බැවින් ගනුදෙනුකරුටම අවැසි ඔබින ඔහු/ඇය වෙනුවෙන්ම වෙන් වූ සේවාවක් කාලීනව සැපයීමට හැකි වේ.

තවද ටෝකියෝ බැංකුව හා සමඟ නව සබඳතා ගොඩනගාගත් බැංකුව සෞඳී අරාබියාවේ ඇරැබි නැෂනල් බැංකුව සමගද සම්බන්ධීකරණය වීමට අපේක්ෂිතය. විදේශ මුදල් නිමැවුම් ප්‍රවර්ධනය පිණිස සහ එන් එස් බී යූ-ට්‍රස්ට් හරහා විදේශ මුදල් ප්‍රේෂණ කිරීම උදෙසා සමත් හා දැනට සිටින ගනුදෙනුකරුවන් ඉලක්ක කර ගනිමින් ප්‍රවර්ධන වැඩසහටහන් දකුණු කොරියාව, එක්සත් අරාබි එමීර්ටය, ඉතාලිය හා කටාර් රාජ්‍යයන්හි දියත් කෙරිණි.

අතුරුගිරිය, බොගවත්තලාව හා බටන්ගල ප්‍රදේශවල පිහිටි ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශ සමග ඒකාබද්ධව ජාතික ඉතිරිකිරීමේ බැංකුව අපගේ සංක්‍රමණික ශ්‍රමිකයන් හට ඔවුන්ගේ මූල්‍ය කටයුතු කළමනාකරණය පිණිස සහාය වෙයි. විදේශගතවීමට ප්‍රථම අප විසින් අනේවාසික විදේශ මුදල් ගිණුම් සහ ‘රට ඉතුරු’ ගිණුම් විවෘත කරනු ලබන අතර ගුවන් ප්‍රවේශපත්, රක්ෂණ වාරික ආදිය සඳහා උපයෝගී කරගත හැකි පරිදි විදේශගතවීමට ප්‍රථම නිකුත් කරනු ලබන ණය ද සැපයෙයි.

අපගේ සංක්‍රමණික සේවක ජීවිත වඩාත් පහසු කරවීමේ අපගේ මෙම ප්‍රයත්නයේදී ශ්‍රී ලංකාවට ප්‍රේෂණ එවනු ලබන ජනප්‍රිය මාධ්‍යයක් වන කේර්බී හතා බැංකුව සමගද ප්‍රේෂණ සබඳතා ස්ථාපිත කරනු ලැබ ඇත. මීට අමතරව අඩු පිරිවැය සහිත, යුරෝපීය තැපැල් කාර්යාල පදනම් වූ සුරක්ෂිත මුදල් හුවමාරු පද්ධතියක් වන යුරෝජයිරෝ සමග ද අප සම්බන්ධව සිටියි. යුරෝජයිරෝ ඔස්සේ ලබාගන්නා ප්‍රේෂණ, දීපව්‍යාප්ත ශාඛා හා තැපැල් කාර්යාල හරහා රැස් කරගත හැකි වේ.

වර්ෂය තුළ විශේෂ මූලපිරීම්

2016 වර්ෂයේදී ගනුදෙනුකරුවන් වෙත ළඟාවීම හා ගනුදෙනුකාර සේවාව පිළිබඳ ඉහළ තෘප්තිමත් බවක් ඇතිකරලීම පිණිස විශේෂ මූලපිරීම් මාලාවක් බැංකුව විසින් හඳුන්වා දෙන ලදී. ශ්‍රී ලාංකික ජන සමාජයේ සියලුම අංශ, පැතිකඩ අරමුණු කොටගෙන මෙකී විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක විය.

එන් එස් බී ඊච්

2016 වර්ෂයේදී “ඔබේ ලිපිනය අපේ ලිපිනයයි” යන තේමාව යටතේ ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් එන් එස් බී ඊච් සේවාව දියත් කිරීමේ මූලික අභිලාශයන් වූයේ බැංකු සේවා ලබා ගැනීමේ පහසුව, අඩු පිරිවැය, ප්‍රවේශ පහසුව ඇති කිරීමයි. එය වූ කලි විකුණුම් ස්ථානගත බැංකුකරණ (POS) යන්ත්‍ර භාවිතය පදනම් කරගනිමින් ඉතුරුම් සංවලනය ඔස්සේ ජාතික ඉතිරිකිරීමේ බැංකුව ඔබේ දොරකඩට ගෙන එනු ලබන සේවාවකි. මේ යටතේ අපගේ නිලධාරීන් කුඩා පරිමාණයේ සුපිරි වෙළඳසැල්, සති පොළ, සති අන්ත පොළ, කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර, කර්මාන්තශාලා සහ ගොවීන් ගුරුවරියන් වැනි පිරිස් කරා පවා ගොස් සේවා සැපයීම සිදු කෙරෙයි.

ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය මගින් (SLIDA) මහජන පරිපාලන සම්මාන උළෙලේදී යහපරිවයන් බෙදාහදා ගැනීම හා නව්‍යකරණය යටතේ වූ ඊදි සම්මානය ජාතික ඉතිරිකිරීමේ බැංකු ඊච් වැසටහනට හිමි විය.

එන් එස් බී යූ - ටුස්ට්

දේශීය ආර්ථිකයට සිය දායකත්වය සපයනු ලබන සංක්‍රමණික ශ්‍රමික සේවක සංඛ්‍යාව මිලියන 1.5 ඉක්මවයි. ඔවුන් වෙතින් ලබන ප්‍රේෂණ මෙරට සිටින එම පවුල් සඳහා වැදගත් ආර්ථික ජීවකාලීනයක් වන අතර එම පවුල්වල සාමාජිකයින්ගේ ජීවන තත්වය ඉහළ නැංවීමට ද අදාළ ප්‍රජාවන් මූල්‍යමය අතින් වඩාත් ස්ථාවර කිරීමට ද ඉවහල්වේ. මෙම සංක්‍රමණික ශ්‍රමික පිරිස්හට සහයවීමේ අදහස පෙරදැරිව ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් සිය විදේශ මුදල් ප්‍රේෂණ සේවාව එන් එස් බී යූ-ටුස්ට් යන සන්නම් නාමය යටතේ යළි හඳුන්වාදෙන ලදී. මෙකී සේවාව ඔස්සේ විදේස්ගතව සේවය කරන ශ්‍රී ලාංකිකයන්හට ඔවුන් වෙහෙසී උපයන මුදල් සුරක්ෂිතව හා අඩු කාලයක් ඇතුළත තම පවුල්වල සාමාජිකයන් වෙත එවිය හැකි වේ. එම මුදල් ලබන්නන් හට අදාළ මුදල ජාතික ඉතිරිකිරීමේ බැංකු ගිණුමක හෝ වෙනත් බැංකු ගිණුමක තැන්පත් කිරීමෙන් පහසුවෙන් මුදල් ලබාගත හැකිය. එමෙන්ම ඕනෑම ජාතික ඉතිරිකිරීමේ බැංකු ශාඛාවකින් හෝ ප්‍රධාන තැපැල් කාර්යාලයකින් ද මෙම ප්‍රේෂණ මුදල් අදාළ ප්‍රතිලාභ හිමියන්ට ලබා ගැනීමේ අවස්ථාව පවතී. 2016 වර්ෂයේදී ‘එහෙන් සල්ලි - මෙහෙන් තැගි’ වැඩසටහන යටතේ මෙම සේවාව ගනුදෙනුකරුවන් හට සන්නිවේදනය කරනු ලැබිණි.

‘එන් එස් බී එකෝ ලෝන්’

21 වන සියවසේ සුවිසල්ම ගෝලීය තර්ජනය, දේශගුණ විපර්යාසය බව හැඳින්වෙන්නේ ජාතික ඉතිරිකිරීමේ බැංකුව ජාතික විදුලිබල මණ්ඩලය හා ලංකා විදුලිබල සමාගම ද අන් ආයතන ද සමග එක්ව සුර්ය බල සංග්‍රාමය නම් නව ප්‍රජා මූල බලශක්ති උත්පාදක ව්‍යාපෘතියක් විදුලිබල හා පුනර්ජනන බලශක්ති අමාත්‍යාංශය මගින් දියත් කරනු ලැබිණ. මෙම ව්‍යාපෘතියට සමගාමීව ඊට අනුග්‍රහය පිණිස බැංකුව විසින් ද

‘එන් එස් බී එකෝ ලෝන්’ නමින් නව ණය නිමැවුමක් හඳුන්වා දෙනු ලැබුවේ සිය නිවෙස්හි සුර්යබල උත්පාදන පද්ධතියක් සවිකර විදුලිබල අඩුකර ගනිමින් පරිසර හිතකාමීවීමට කැමති ගනුදෙනුකාර ප්‍රජාව වෙනුවෙනි. (වැඩි විස්තර සඳහා පිටු අංක 96 වෙත යොමු වන්න.)

**එලදායීතා ප්‍රවර්ධන වැඩසටහන**

එලදායීතා ප්‍රවර්ධන වැඩසටහන යටතේ බැංකුව විසින් එස් 5 සංකල්පයද කයිසෙන් හා ගුණාත්මක කමද ක්‍රියාත්මක කරන ලදී. මෙම ‘එස් 5’ සංකල්ප වැඩපිළිවෙල යටතේ බැංකුවේ ශාඛාවල සහ ප්‍රධාන කාර්යාලයේ ‘බිග් සෙසිරි ඩේ’ යනුවෙන් දිනයක් ද ක්‍රියාවට නැංවිණි. මෙම මූලපිරීම් යටතේ වඩාත් ක්‍රමානුකූල පිරිසිදු හා සංවිධිත වැඩ ස්ථානයක් බැංකුව තුළ නිර්මාණය කෙරිණි. එස් 5 සංකල්පයේ දෙවන අදියර 2017 වසරේදී පැවැත්වෙනු ඇත.

මෙම වැඩසටහනට සමගාමීව අපගේ ස්ථීර සේවක මණ්ඩලය අදාළ කරගත් සේවා තෘප්තිය පිළිබඳ දීප ව්‍යාප්ත සමීක්ෂණයක්ද සිදු කෙරිණි. මෙම සමීක්ෂණ ප්‍රතිඵල අනුව සතුටුදායක මට්ටම ඉක්මවූ සාමාන්‍යයක් වාර්තා විණි.

**වෙනත් මූලපිරීම්**

<p>→ රජයේ පොහොර සහනාධාර වැඩසටහනට සමගාමීව ගොවි ජනතාව සඳහා මහ කන්නයේදී ගිණුම් විවෘත කෙරිණි.</p>	<p>→ 2016 වර්ෂයේදී I ශ්‍රේණියට ඇතුළත්වන සිසු දරුවන් සඳහා නව හපන් ගිණුම් විවෘත කෙරිණි.</p>	<p>→ ගුණාත්මක සේවාවක් පවත්වාගැනීමේ අරමුණින් නව උකස් සේවා පද්ධතියකින් හඳුන්වාදෙනු ලැබිණි.</p>	<p>එන් එස් බී හැපී සේවිත්ගේස් ප්‍රවර්ධන වැඩසටහන</p>
<p>→ ක්‍රීඩිඩ හමුදා සාමාජිකයින් උදෙසා සවිබල නමින් පස් අවුරුදු ඉතුරුම් යෝජනා ක්‍රමයක් හඳුන්වා දෙනු ලැබිණි.</p>	<p>→ අවුරුදු වාසනා නව අවුරුදු දිනය නිමිතිකර ගනිමින් තැපැල් හා උප තැපැල් කාර්යාලවලදී විශේෂ ත්‍යාග නිකුත් කෙරිණි.</p>	<p>→ නව වෙළඳපොළ අංශ ඉලක්ක කර ගනිමින් වර්ෂය පුරාවට ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් සංවිධානය කෙරිණි.</p>	<p>හපන් ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ සහ අලෙවිකරණ වැඩසටහන්</p>
<p>→ නූතන කාන්තාව අරමුණුකරගත් අපගේ ජනප්‍රිය නිමැවුමක් වන ස්ත්‍රී ගිණුම උදෙසා නව අගය එකතු කරලීම් රැසක් මෙම වර්ෂයේ හඳුන්වා දෙනු ලැබිණි.</p>	<p>→ ලෝක තැපැල් දිනය සමරනු වස්, තැපැල් බැංකුකරණ කටයුතු ප්‍රවර්ධනය කළ ඉහළ කාර්යසාධනයක් පෙන්නුම් කළ සේවකයින් ඇගයීමට ලක් කෙරිණි. ඔවුන් වෙත සහතිකපත්, ත්‍යාග හා සැමරුම් ඵලක පිරිනැමිණි.</p>	<p>ලෝක සකසුරුවම් දිනය හා සමගාමීව විවිධ ඉලක්කගත කණ්ඩායම් සමග ඉතිරිකිරීමේ පුරුද්ද පිළිබඳව කලාප රැස්වීම් පවත්වන ලදී.</p>	<p>එන් එස් බී ඊච් විකුණුම් ස්ථාන බැංකුකරණ යන්ත්‍ර ඔස්සේ ඉතුරුම් සංවලන වැඩසටහන්</p>
<p>→ ප.ව.7.00 වන තුරු ගනුදෙනුකාර සේවා සඳහා බැංකුව විවෘතව තැබීමේ නියමු ව්‍යාපෘතියක් හඳුන්වා දෙනු ලැබිණි.</p>		<p>ජාතික ඉතිරිකිරීමේ බැංකු ශාඛා හරහා මිනිගුරුම් ප්‍රේෂණ වැඩිදියුණු කිරීම පිණිස විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කෙරිණි.</p>	

සැපයුම් දාමය සහ ප්‍රසම්පාදන ප්‍රතිපත්තිය

රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය කරමින් බැංකුව තුළ වගකීම් සහගත, විනිවිදභාවයෙන් යුත් ප්‍රසම්පාදන හා බාහිර සේවා සැපයුම්කරුවන් වෙතින් සේවා ලබාගැනීමේ උපායමාර්ග අප විසින් උපයෝගී කරගනු ලබයි.

අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත ප්‍රසම්පාදන අත්පොත යටතේ සීමා සහිත අධිකාරයක් යටතේ මෙහෙයවන ප්‍රසම්පාදන කමිටු වර්ග 3 කි. සෑම වර්ෂයකම වාර්ෂික ප්‍රසම්පාදන සැලසුමක් සම්පාදනය කෙරෙන අතර ඒ අනුව අවශ්‍ය මිලදී ගැනීම් සිදු කෙරෙයි.

ස්ථාවර වත්කම් මිලදී ගැනීම, මුද්‍රිත ද්‍රව්‍ය, අලෙවිකරණ හා ප්‍රවර්ධන ක්‍රියාකාරකම්, පාරිභෝජනයට අවැසි අයිතම මිලදී ගැනීම, තොරතුරු තාක්ෂණ හා මෘදුකාංග යටිතල පහසුකම්, ත්‍යාග භාණ්ඩ මිලදී ගැනීම, ඉදිකිරීම් හා නඩත්තු සේවා සහ විශේෂ කරුණු සම්බන්ධයෙන් උපදේශන සේවා යනාදිය සඳහා බැංකුව විසින් බාහිර ආයතන වෙතින් සේවය ලබාගනී.

දූෂණය සහ අයථා ක්‍රියා වැළැක්වීම

මහජන පැමිණිලි වූ කලී දූෂණ හා අයථා ක්‍රියා වැළැක්වීම සම්බන්ධයෙන් කළමනාකාරිත්වය, මහජනතාවට වගකිය යුතු වැදගත් මාධ්‍යයකි. එමෙන්ම ඒ මගින් සේවක මණ්ඩලයේ කාර්යසාධනය හා ආයතනික කාර්ය සාධනය සමාලෝචනය කිරීම පිණිස වටිනා ඉඟි සැපයෙයි.

සියලුම ආකාරයේ ගනුදෙනුකාර පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කිරීම පිණිස විස්තරාත්මක ගනුදෙනුකාර ප්‍රඥප්තියක් ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් හඳුන්වා දී ඇත. සෑම ශාඛාවකම ගනුදෙනුකරුවන්ගේ ලිඛිත අදහස් බහා තැබීම පිණිස පෙට්ටියක් ද ගනුදෙනුකාර පැමිණිලි වාර්තා කිරීමට වාර්තා පොතක් ද තබා තිබේ. සුදුසු විසඳුම් කරා පැමිණීම පිණිස මෙබඳු පැමිණිලි බැංකුවේ කලාප කළමනාකරුවන් විසින් අධීක්ෂණය කරනු ලැබෙයි.

එමෙන්ම ඇමතුම් මධ්‍යස්ථානය හරහා ද අප ගනුදෙනුකරුවන්හට අප බැංකුව සමග සම්බන්ධ වියහැකි අතර, විද්‍යුත් තැපෑල, වෙබ් වැට් යනාදී මාධ්‍යයද ඔවුන් වෙනුවෙන් විවෘතව පවතී.

එන්ට්‍රස්ට් මෙහෙයුම් ජාතික ඉතිරිකිරීමේ බැංකුව වෙත පවරා ගැනීම

ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝගයක් අනුව ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් එන්ට්‍රස්ට් සෙකයුර්ට්ස් පීඑල්සී හි කළමනාකාරිත්වය පවරා ගනු ලැබිණි. එන්ට්‍රස්ට් සමාගම පිළිබඳ ආයෝජක විශ්වාසය රඳවා ගැනීමත් එහි ව්‍යාපාරික මෙහෙයුම් සංවිධිත කිරීමත් පිණිස මෙම පියවර ගනු ලැබිණි. යළි දැනුම්දෙන තුරු එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අත්හිටුවා ඇත. ජාතික ඉතිරිකිරීමේ බැංකු අධ්‍යක්ෂ මණ්ඩලය, එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය ලෙස කටයුතු කරයි.

අනාගතය පිළිබඳ දැක්මක්

විස්තීර්ණ හර තාක්ෂණික මෙවලම් භාවිතය සඳහා අප විසින් දරනු ලබන ආයෝජනය වැඩිකිරීම තුළින් ද අභ්‍යන්තර වශයෙන් වඩා වේගවත් දත්ත රැස්කිරීමක් හා තොරතුරු කළමනාකරණ කිරීමක් ඔස්සේ අප ගනුදෙනුකරුවන්ට වඩා වේගවත් හා කාර්යක්ෂම සේවාවක් සැපයීම සඳහා ඉදිරියේදී අපි උත්සුක වන්නෙමු. තවද දැනට පවතින ව්‍යාපාරික ක්‍රියාදාමයන් වඩාත් ඉදිරියට ගෙනයාමට ද ස්වයංක්‍රීයව සිදුකරන මට්ටමට ගෙන ඒමට ද අප විසින් පියවර ගැනෙයි.

බැංකුවේ සාර්ථකත්වය බෙහෙවින් රඳාපවතිනුයේ නිශ්චිත ගනුදෙනුකාර අවශ්‍යතා හඳුනාගැනීම පිණිස ගනුදෙනුකරුවන් සමග නිරතුරුව පවත්නා සම්බන්ධතාවය මතය. නව ශාඛා විවෘත කිරීම, බැංකු පහසුකම් සීමිත සමාජ කොටස්වලට සේවා සැපයීම සිදු කළහැකි පරිදි නව නිමැවුම් සැලසුම් කිරීම, ත්‍රිවිධ හමුදා අරමුණු කරගත් ණය නිමැවුම් හා ‘එකෝ’ ණය වෙත අවධානය යොමු කිරීම සහ අපගේ ගනුදෙනුකාර සංචිතයට අගය එකතුකරලීම වැඩි කෙරෙන වෙනත් මූලපිරීම් රැසක් ඇතුළත් නවතම ක්‍රමෝපායයන් ගණනාවක් ක්‍රියාත්මක කිරීම තුළින් ගනුදෙනුකාර නියුතුවීම් උපරිම තලයකට ගෙනඒමට ජාතික ඉතිරිකිරීමේ බැංකුව අපේක්ෂා කරයි.

2017 - 2019 උපායමාර්ගික ව්‍යාපාරික සැලසුම් සම්පාදනය කිරීමේදී කළමනාකාරිත්වය විසින් බැංකුවේ දැක්ම හා අගයන් යළි සැලකීමට බඳුන් කරන ලද අතර ව්‍යාපාරික ව්‍යුහයෙහි නව වෙනස්කම් හා අනුකූල වන පරිදි එය වෙනස් කිරීමට තීරණය කෙරිණි.

### පසුබිම

ඕනෑම වෘත්තාන්තයක කථා වින්‍යාසයෙහි මනෝභාවය සහ විලාසය හැඩ ගැස්වීමෙහිලා සැලකියයුතු භූමිකාවක් පසුබිම වෙතින් සැපයෙයි. අපගේ ක්‍රියාකාරකම් හා සංජානනය කෙරෙහි සමාජ-පාරිසරික පසුබිම බලපෑම් ඇතිකරයි. ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ප්‍රධානතම අරමුණක් වනුයේ තිරසාර සමාජ හා පාරිසරික පසුබිම නිර්මාණය කිරීමයි.

#### තිරසාර ව්‍යාපාරික කටයුතු ඔස්සේ සමාජ වටිනාකම් නිර්මාණය කිරීම

සමාජය වෙත අපගේ වගකීම හඳුනාගැනීම තුළින් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වටිනාකම් හර පද්ධතිය ගොඩනැගී ඇත. ආගමික සහ සංස්කෘතික ප්‍රජාමූල සම්බන්ධතා ඔස්සේ හා අන්‍යෝන්‍ය වටිනාකම් හා සමානාත්මතාව ආදී සමාජයීය ප්‍රාග්ධනය හිඳී යා නොදී රඳවා ගැනීමටත් පවත්වාගෙන යාමේත් අවශ්‍යතාව ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් හඳුනා ගැනෙයි. මෙරට ජනතාව සමග බැඳුණු සියවසකට වඩා වැඩි කාලයක් පුරා දිග හැරෙන අප ආයතනයේ ඉතිහාසය මගින් අපහට කියා දී ඇත්තේ මානව කණ්ඩායම් අතර පවතින සමීප සම්බන්ධතාවයෙහි වටිනාකම, අන්‍යෝන්‍යතාව දරා ගැනීමේ හැකියාව, ඉවසීම, සහාදභාවය, දයානුකම්පාව, විනය හා ආචාරධර්ම පිළිබඳවයි.

සීමිත සම්පත් හා දේශගුණික විපර්යාසයන්ගෙන් සමන්විත ලොවක, වගකීම් සහගත වර්ධනයක් උදෙසා සිය දායකත්වය, ව්‍යාපාරික ක්ෂේත්‍රය විසින් සැපයිය යුතු වේ. අප සමාජය වඩාත් තිරසාර කරනු වස් අවැසි බලගැන්වීම් සැපයීම තුළින් සෙසු ව්‍යාපාරික ප්‍රජාවට නිදසුන් සපයමින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව ගෙවුණු වසර ගණනාව තුළ සිය ආයතනික ක්‍රියාදාමය යළි සකස් කර තිබේ. තිරසාරබව අපගේ ව්‍යාපාරික ආකෘතියට ඒකාබද්ධ කර තිබෙන්නකි. අපගේ ව්‍යාපාරික තීරණවලට ආර්ථික, පාරිසරික හා සමාජයීය සාධක වැදගත් කරුණු ලෙසින් සැලකීමෙන් තිරසාර බැංකුකරණ ව්‍යාපාරික කටයුතු ගොඩනැගීමට අපි ප්‍රයත්න දරමු.

බැංකුව විසින් රජයට ගෙවනු ලබන බදු, ගාස්තු හා ලාභාංශ, මහජන සුබසිද්ධිය පිණිස යළි ආයෝජනය කෙරෙයි. විවිධ වූ ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති ද ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් සංවිධානය කෙරෙයි. වගකිවයුතු රාජ්‍ය බැංකුවක් වශයෙන් ජාතික ඉතිරිකිරීමේ බැංකුව විවිධ ආර්ථික, සමාජයීය, සංස්කෘතික හා ක්‍රීඩා වැඩසටහන් මෙම වර්ෂය පුරා ක්‍රියාත්මක කෙරිණි.

#### හෙට දිනයේ නියමුවන් බලගන්වමින්

අප වැඩිමනත්ම මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබන ග්‍රාමීය ප්‍රජාවන් ආශ්‍රිත ජීවන මට්ටම් ඉහළ නැංවීම පිණිස අධ්‍යාපනය උපකාරී වන බව අපගේ විශ්වාසය වන බැවින් අධ්‍යාපනය උදෙසා ආයෝජනය කිරීමට ජාතික ඉතිරිකිරීමේ බැංකුව උනන්දුවක් දක්වනු ලබයි.

**හපන් ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ**

හෙට දිනයේ මුහුණ දියයුතු අභියෝග ජය ගැනීමට හෙට දිනයේ නියමුවන් ඊට සරිලන ගුණාත්මක අධ්‍යාපනයකින් සවිබල ගැන්විය යුතු බව ජාතික ඉතිරිකිරීමේ බැංකුව වටහාගෙන සිටියි. මෙම ඉලක්කය ජයගනු පිණිස 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය උදෙසා සම්මන්ත්‍රණ මාලාවක් වාර්ෂිකව දීපව්‍යාප්තව පැවැත්වෙයි. මෙම වර්ෂය තුළ පමණක් දිවයින පුරා පැවති සම්මන්ත්‍රණ වෙතින් සිසුන් 56,000 කට ප්‍රතිලාභ අත්විය.

**ජාතික ඉතිරිකිරීමේ බැංකුව පාට පාට හපන්කම් විත්‍ර තරඟය 2016**

ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්වී ලෝක සකසුරුවම් දිනය හා ලෝක ළමා දිනය සමරනු වස් ‘පාට පාට හපන්කම්’ නමින් දීපව්‍යාප්ත විත්‍ර තරඟයක් සංවිධානය කෙරිණි. මෙම තරඟය මෙලෙස පැවැත්වූයේ දෙවන වරට වන අතර ඊට සහභාගිවූ ශිෂ්‍ය සංඛ්‍යාව 10,500 කි. මෙවර තේමාව වූයේ ‘ඉතිරි කරමු - රට දිනවමු’ යන්නයි (ඉතිරිකිරීම මගින් රට ජයග්‍රහණය කරා ගෙන යමු). අංශ 5 කින් පැවැත්වුණු මෙම තරඟයේදී පළාත් 9 න් ජයග්‍රාහකයින් 135 දෙනෙකු තෝරා ගනු ලැබිණි. ජයග්‍රාහකයින් උදෙසා මුදල් ත්‍යාග හා සහතිකපත් ද සහභාගිත්වය උදෙසා සැනසිලි තැඟි ද පිරිනැමිණි.

**සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ අපගේ ව්‍යාපෘති**

ගෙවුණු කාලපරිච්ඡේදය තුළ ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ව්‍යාපෘති රැසකට මුලපුරනු ලැබිණි.

**හෙල්ප්පීස් අක්ෂි සායන**

ශ්‍රී ලංකාව තුළ වෛද්‍ය ප්‍රතිකාර අවැසි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් හෙල්ප්පීස් ශ්‍රී ලංකා මගින් ජංගම වෛද්‍ය සායන පැවැත්වෙන අතර, අවශ්‍ය මූල්‍ය සහාය ජාතික ඉතිරිකිරීමේ බැංකුව වෙතින් සැපයෙයි. ග්‍රාමීය හා අර්ධ නාගරික පළාත්බද වෙසෙන අඩු වරප්‍රසාදලාභී වැඩිහිටි පිරිස් මූලික වශයෙන්ම අරමුණු කොට දියත් කෙරෙන මෙම ව්‍යාපෘතිය මගින් වෛද්‍ය පරීක්ෂණ පැවැත්වීම, උපැස් යුවල ප්‍රදානය, කියවීම සඳහා භාවිත කණ්නාඩි පිරිනැමීම සහ ඇපේ සුදු ඉවත් කිරීමේ ශල්‍යකර්ම සඳහා අවශ්‍ය පහසුකම් සැලසෙයි.

**ජාතික සමගිය ගොඩනංවමින්**

ස්ත්‍රී පුරුෂ සමාජයභාවය, ආගම හෝ බහුවාර්ගික බව යනාදී කරුණු නොසලකා ශ්‍රී ලංකාවේ සියලුම සමාජ කොටස් හා සියලු අංශ වෙත සේවය කරනු ලබන බැංකුවක් වශයෙන් ජාතික ඉතිරිකිරීමේ බැංකුව ජාතික සමගිය ගොඩනැගීමේ අගය වටහාගෙන සිටියි. රටෙහි සියලුම පුද්ගලයින් හා ප්‍රජාවන් අතර සාමකාමී සහජීවනයක් මෙන්ම ජාතික එකමුතුකමක් ගොඩනැගුණු බෙදාහදා ගන්නා ඉදිරි ගමනක් අපගේ දැක්ම වේ. මේ අනුව, ජාතික වෙසක් මහෝත්සවය, පොසෙන් උත්සවය, සිංහල/හින්දු නව අවුරුදු උත්සවය, දන්සැල් හා තෙයිපොංගල් උත්සවය යනාදී විවිධ ආගමික හා සංස්කෘතික ක්‍රියාකාරකම් රැසක් සඳහා 2016 වර්ෂයේදී අනුග්‍රහ දක්වන ලදී. මේ සඳහා රු. මිලියන 20 කට ආසන්න අනුග්‍රාහක අරමුදල් ජාතික ඉතිරිකිරීමේ බැංකුව වෙතින් සැපයිනි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ විශේෂ පාසල් බැංකු ව්‍යාපෘති

2016 වර්ෂයේ රාජ්‍ය අයවැය යෝජනා අනුව පාසල් අධ්‍යාපනය සඳහා පිවිසෙන පාසල් දරුදැරියන් වෙනුවෙන් බැංකු ගිණුම් විවෘත කිරීමේ, විශේෂ පාසල් බැංකු ව්‍යාපෘතියක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වීණි. කුඩා දරුදැරියන් තුළ ඉතිරිකිරීමේ යහපුරුද්ද කුළු ගන්වා බැංකුවේ ඉතුරුම් සංවලන කටයුතු දියුණු කිරීමත් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ප්‍රතිරූපය ඔප් නැංවීමත් මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු විය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජාතික ඉතිරිකිරීමේ බැංකු ශාඛා ජාලය තුළ මෙම ව්‍යාපෘතිය නියමු ව්‍යාපෘතියක් ලෙසින් මූල පුරන ලදී. මෙම ව්‍යාපෘතිය යටතේ මූලික තැන්පතුව ලෙස රුපියල් 100/- බැගින් බැංකුව වෙතින් තැන්පත් කිරීමෙන් පුංචි හපන් හා හපන් ගිණුම් විවෘත කෙරිණි.

නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත මෙම ව්‍යාපෘතිය දීප ව්‍යාප්ත කිරීමට නියමිතය.

යුද ගිනි මැද ස්ථාවර තැන්පතු සහතික අස්ථානගතවූ ජාතික ඉතිරිකිරීමේ බැංකු ගනුදෙනුකරුවන්හට නව සහතිකපත්

ගැටුම් සමයේ සිය ස්ථාවර තැන්පතුවල මුල් සහතිකපත හා ගිණුම් පොත් අහිමිවූ ජාතික ඉතිරිකිරීමේ බැංකු කිලිනොච්චිය ශාඛාවේ ගනුදෙනුකරුවන් 54 දෙනෙකු වෙත අදාළ තැන්පතු සඳහා යළි සහතිකපත් නිකුත් කෙරිණි. සහතිකපත් අහිමි ගනුදෙනුකරුවන් විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම් හා ඔවුන් වෙතින් ලත් අදාළ ලියවිලිවල තොරතුරු අනුව මෙම නව ජාතික ඉතිරිකිරීමේ බැංකු සහතිකපත් සකස් කෙරිණි. උපවිත පොළී මුදල් ද සමග මෙම තැන්පතුවල ප්‍රවර්තන වටිනාකම රු. මිලියන 8 ක් පමණ වේ.



### ස්වභාවික ප්‍රාග්ධනය

#### මුදල් ඉතිරිකරන ජාතික ඉතිරිකිරීමේ බැංකුව පරිසරය ද රැකගනී

වත්මන් රජයෙහි ආර්ථික සංවර්ධන ප්‍රතිපත්ති අතර තිරසාර බව මුල් තැනක් ගනියි. 2030 වන විට තිරසාර සංවර්ධන ඉලක්ක කරා ළඟාවනු වස් අවශ්‍ය ජාතික ප්‍රතිපත්තිය ශ්‍රී ලංකා රජය විසින් සම්පාදනය කර තිබේ. ජාතික තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා සහයවීමේ මෙන්ම පරිසර හිතකාමී අඩු කාබන් දහනයක් සහිත හරිත ආර්ථිකයක් බවට පරිවර්තනය වීමට පහසුකම් සැලසීමේ සිය භූමිකාව මූල්‍ය ක්ෂේත්‍රය මැනවින් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. පාරිසරික හා දේශගුණ විපර්යාස හා බැඳුණු ගැටළුවලට මුහුණදීම සඳහා බහුවිධ මානයෙන් යුතු ප්‍රවේශයක් ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් අනුගමනය කෙරෙයි. අපගේ මූලික අභිමතාර්ථය වනුයේ මුදල් ඉතිරිකිරීමට ජාතියට සහයවීම වුවද එම ක්‍රියාවලිය අතරතුර අපගේ පාරිච්ඡේදය සුරැකීම පිණිස ද අපගේ දායකත්වය සැපයෙයි.

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ විදුලිබලශක්ති භාවිතය මූලික වශයෙන්ම සිදු වනුයේ බැංකුවේ ප්‍රධාන කාර්යාලයීය පරිශ්‍රයේ, ශාඛා, ඇමතුම් මධ්‍යස්ථාන, නිවාඩු නිකේතන සහ ආපදා රැකවරණ මධ්‍යස්ථානය යනාදී පරිශ්‍රයන්හි විදුලි පහන් ආලෝකය ලබාගැනීම, පරිගණක ආදී යන්ත්‍ර සූත්‍ර සඳහා බලශක්තිය සැපයීම සහ වායුසමීකරණ යන්ත්‍ර පරිහරණය වෙනුවෙනි.

අවම කාබන් දහනයක් පවත්වාගනු පිණිස අප විසින් අපගේ සියලුම ශාඛාවන්හි භාවිත විදුලි පහන්, බලශක්ති ඉතිරි කරදෙන විදුලි පහන් මගින් ආදේශ කර තිබේ. එමෙන්ම උපයෝගී වන බලශක්ති ප්‍රමාණය අඩු කරලනු පිණිස අපගේ සියලුම නව ශාඛා ගොඩනැගිලි සඳහා නව විද්‍යුත් චුම්බක වර්ගයේ වායුසමීකරණ පද්ධති හඳුන්වාදී තිබේ.

භෞතික යෙදවුම් ද්‍රව්‍ය අවම වශයෙන් භාවිත වන, සේවා ඉලක්ක කරගත් ආයතනයක් වන ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙහි මෙහෙයුම් කටයුතු මගින් අධික සම්පත් උපයෝජනය, අන්තරායදායක අපද්‍රව්‍ය උත්පාදනය/මුදාහැරීම යනාදී සෘජු පාරිසරික බලපෑම් එල්ල නොවේ. එමෙන්ම බලශක්තිය හා ද්‍රව්‍යමය සම්පත් කාර්යක්ෂමව හා වගකීම් සහගතව උපයෝජනය කරන මෙන් අප කාර්ය මණ්ඩලය දැනුවත් කර තිබේ. විස්තර පත්‍රිකා හා බැනර් ආදී අපගේ ප්‍රවර්ධනාත්මක ද්‍රව්‍ය ස්වාභාවිකවම දිරාපත් වන මාදිලියේ නිමැවුම්ය.

අප ආයතනයේ පවත්වන ලද ‘බිග් සෙයිරි ඩේ’ වැඩසටහනේදී එක්රැස් වූණු අපද්‍රව්‍ය, ප්‍රතිචක්‍රීකරණ කටයුතු සඳහා සමාගම් 2 කට පවරන ලදී.

අපගේ අනාගතය පුනර්ජනන බලශක්තියයි. ජාතික ඉතිරිකිරීමේ බැංකු පරිසර හිතකාමී හරිත බලශක්ති ව්‍යාපෘති සඳහා මූලපුරයි.

**සූර්ය බල සංග්‍රාමය (Battle for Solar Energy)**

ලොව බලශක්ති උත්පාදනයේදී 80% ක් පමණ පුනර්-ජනනීය නොවන සම්පත් දායක කරගනු ලැබේ. කාර්මික ලෝකයේ වැඩිවන ඉල්ලුමට සමගාමීව මෙම සම්පත් නුදුරේදීම ක්‍ෂයවීමට බඳුන්වනු ඇත. තවද, පොසිල ඉන්ධන දහන කෙරෙන බලශක්ති බලාගාර මගින් විදුලි බලය නිෂ්පාදනය සිදුකිරීම, බරපතල දේශගුණික විපර්යාසයන්ට තුඩු දී තිබේ. 21 වන සියවස තුළදී අප මුහුණ දෙනු ලබන ප්‍රබලතම ගෝලීය තර්ජනය, දේශගුණික විපර්යාසයන් බව ජාතික ඉතිරිකිරීමේ බැංකුව හඳුනාගෙන සිටින්නෙමු.

පෙර සාකච්ඡාවට බඳුන් කල පරිදි, ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් ජාතික විදුලිබල මණ්ඩලය, ලංකා විදුලිබල (පෞද්ගලික) සමාගම හා අනෙකුත් ආයතන සමග එක්ව බලශක්ති හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය මගින් සූර්ය බල සංග්‍රාමය මැයෙන් දියත් කරන ලද ප්‍රජා මූල බලශක්ති උත්පාදන නව ව්‍යාපෘතිය හා සම්බන්ධ වී සිටී.

ජාතික ඉතිරිකිරීමේ බැංකුව, සූර්යබල සංග්‍රාමය සඳහා වන නිල බැංකුව ලෙස බලශක්ති සංරක්ෂණය සහ සූර්යය බලය යොදා ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් දීප ව්‍යාප්ත දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී.

රජය විසින් ක්‍රියාත්මක සූර්ය බල සංග්‍රාමය ව්‍යාපෘතියට සමගාමීව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් ‘එන් එස් බී එකෝ ලෝන්’ ණය ක්‍රමය, සියලු ශ්‍රී ලාංකිකයන් සඳහා පැසර හිතකාමී හරිත බලශක්ති මූලපිරීමක් ලෙස දියත් කරන ලදී. සිය නිවෙස්හි සූර්ය බලශක්ති උත්පාදන පද්ධති සවිකිරීම සඳහා මූල්‍යමය ආධාර අපේක්‍ෂා කරනු ලබන ශ්‍රී ලාංකිකයන්හට මේ ව්‍යාපෘතිය යටතේ වසර 7 ක් තුළ සහනදායී පොළී අනුපාතික යටතේ ආපසු ගෙවියයුතු වන පෞද්ගලික ණය මුදලක් ප්‍රදානය කෙරෙයි.

**වෙනත් මූලපිරීම්**

වර්ෂය තුළ අප ආයතනයේ කාබන් දහනය අවම කරනු පිණිස ව්‍යාපෘති කිහිපයක් සඳහා මූලපුරන ලදී. කඩදාසි භාවිතය අධීක්‍ෂණයට ලක් කිරීම තුළින් කොළ දෙපසම මුද්‍රණය කිරීම සහ විද්‍යුත් ප්‍රකාශන සඳහා උනන්දු කරවීම යනාදිය මගින් කඩදාසි උපයෝගීතාව ක්‍රමානුකූලව අඩුකිරීමට අප කටයුතු කර ඇත.

වර්ෂය තුළ අපගේ කඩදාසි පරිභෝජනය පහත වගුව මගින් දැක්වේ:

අලෙවිකරණ කටයුතු - කඩදාසි 3,349,600  
සන්නම් කටයුතු - කඩදාසි 299,000

පෝරම - කඩදාසි 4,965,500  
වාර්තා - 537,114  
ලිපිද්‍රව්‍ය - පැකට් 33,787  
ලේබල් - කඩදාසි 48,000

ඉදිකිරීම් වෙනුවෙන් ණය සැපයීමේදී අදාළ පළාත් පාලන ආයතන හෝ නගර සභා වෙතින් අදාළ සහතික කිරීම් බැංකුව විසින් ලබාගනී. සිදුවිය හැකි පාරිසරික හානිය අවම කිරීමේ අදහසින් මෙය සිදු කෙරෙයි.

ප්‍රවාහන කටයුතුවලදී සිදුවන පාරිසරික හානිය අවම කරනු පිණිස බැංකුව විසින් එක් නිශ්චිත බල ප්‍රදේශයක පවතින සියලුම ශාඛා ඇතුළත් වන පරිදි මනාව සැලසුම් කරන ලද වාර සටහනක් අනුගමනය කෙරෙයි. මීට අමතරව අදාළ භාණ්ඩ සෘජුවම ශාඛා වෙත ප්‍රවාහනය කරදීම උදෙසා අදාළ සැපයුම්කරුවන්ගේ සේවය ද අපි ලබා ගත්තෙමු.

එන් එස් බී ෆන්ඩ් මැනේජ්මන්ට් කමිපනි ලිමිටඩ්

එන් එස් බී ෆන්ඩ් මැනේජ්මන්ට් කමිපනි ලිමිටඩ් ජාතික ඉතිරිකිරීමේ බැංකුවට මුළුමනින්ම අයිති පරිපාලිත සමාගමකි. රාජ්‍ය සුරැකුම්පත්හි ප්‍රාථමික හා ද්විතීයික වෙළඳපොළ ගනුදෙනු සම්බන්ධයෙන් කටයුතු කිරීම පිණිස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පත් කරන ලද ප්‍රාථමික ගනුදෙනුකරුවකු ලෙස රු. මිලියන 150 ක මූලික කොටස් ප්‍රාග්ධනයක් සහිතව 2000 මාර්තු මස 01 වන දින එහි ව්‍යාපාරික කටයුතු ආරම්භ කරන ලදී.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජිතයෙකු ලෙස මේ යටතේ රාජ්‍ය සුරැකුම්පත් සඳහා ගනුදෙනුකාර ආයෝජන කළමනාකරණය තුළින් විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයින්හට රාජ්‍ය සුරැකුම්පත් නිකුත් කිරීමේ නියම කළමනාකරුවකු ලෙස සමාගම, ජාතික ඉතිරිකිරීමේ බැංකුව හා එක්ව ක්‍රියා කරයි.

සමාගම විසින් එහි මවු සමාගම වන ජාතික ඉතිරිකිරීමේ බැංකුවට පහත සඳහන් සේවා සැපයෙයි:

- ප්‍රාථමික වෙන්දේසිවලදී ලංසු තැබීම සහ සාර්ථක ලංසු සඳහා අදාළ අරමුදල් හා සුරැකුම් පියවීම්
  - RTGS පියවීම් පද්ධති හරහා අරමුදල් ප්‍රේෂණය හැසිරවීම
- ප්‍රතිපාර්ශ්ව වෙතින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව වෙත ලැබෙන රාජ්‍ය සුරැකුම්පත් භාරගැනීම, භාරදීම සහ මධ්‍යම තැන්පතු පද්ධතියෙහි එය යොදවීම.

සමාගම විසින් පිළිවෙලින් රු. මිලියන 109.14 ක සහ රු. මිලියන 79.41 ක බදු පෙර ලාභයක් සහ ශුද්ධ ලාභයක් වාර්තා කරන ලදී. පොළී ආදායම් හි සහ වෙනත් ආදායම්හි වර්ධනය හමුවේ වුවද වර්ෂයේ අවසාන

භාගය වන විට පැවති අහිතකර වෙළඳපොළ තත්ත්වයන් හේතුකොට ගෙන සමාගමේ ලාභය පහත බසින ලදී.

රු. මිලියන 1,541 ක රඳවාගත් ඉපයීම්, විශේෂ අවදානම් සංචිත සහ විකිණීම සඳහා පවතින සංචිත ඇතුළත්ව සමාගමේ ශුද්ධ වත්කම් ප්‍රමාණය 2016 දෙසැම්බර් 31 දිනට රු. මිලියන 1,691 ක් විය.

2016 දෙසැම්බර් 31 දිනට සමාගම විසින් රඳවාගත් රාජ්‍ය සුරැකුම් කළඹෙහි අගය රු. මිලියන 10,507 ක් වූ අතර, පසුගිය වර්ෂයට සාපේක්ෂව සමාගමෙහි වත්කම් සංචිතය රු. මිලියන 10,862 ක් දක්වා 23.9% කින් වර්ධනය විය.

ප්‍රාථමික ගනුදෙනුකරුවන් උදෙසා ශ්‍රී ලංකා මහ බැංකුව මගින් පැවති විවිධාංගීකරණ වැඩසටහන යටතේ 2014 වර්ෂයේදී සමාගම කොටස් අලෙවි නියෝජිතයෙකු සහ සුරැකුම්පත් සඳහා කොටස් තැරැව්කරුවෙකු ලෙස ක්‍රියා කිරීම සඳහා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව වෙතින් බලපත්‍ර හිමිකර ගන්නා ලදී. එමෙන්ම කොළඹ කොටස් වෙළඳපොළෙහි ණය සුරැකුම්පත් සඳහා වාණිජ සාමාජිකත්වය හිමිකරගන්නා ලදී.

මීට අමතරව, ගාස්තු මත පදනම් වූ ආදායම් ලබා ගැනීම සඳහා ද මූලපුරා ඇති සමාගම මගින් සමාගමෙහි වෙනත් ආදායම් මාර්ග ශක්තිමත් කරලීමෙහි නියැලෙයි. මීට නියමු කළමනාකරණ සේවා, සුරැකුම් කළමනාකරණ සේවා හා භාරකාර සේවා යනාදිය ඇතුළත් වේ.

යහපාලනය

# අධ්‍යක්ෂ මණ්ඩලය



## අස්චින් ද සිල්වා මහතා

සභාපති

අස්චින් ද සිල්වා මහතා බැංකු ක්ෂේත්‍රයේ විවිධ අංශයන් තුළ වසර පහලොවකට වඩා අධික කාලසීමාවක් පුරා විවිදභූ අන්දැකීම් සම්භාරයක් සහිත ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව තුළ 'ඇමරිකන් එක්ස්ප්‍රස්' සමාගමෙහි අධ්‍යක්ෂ/ආයතනික බැංකුකරණය ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකරණ තනතුරු දැරූ අයෙකි. එතුමා මූල්‍ය, ණය, ආයතනික මූල්‍ය, උපදේශන සහ ආයතනික බැංකුකරණය යනාදී ක්ෂේත්‍ර ගණනාවක හසල අත්දැකීම් ලබා ඇත. මීට අමතරව ඔහු 'ඇමෙක්ස් සංචාර ආශ්‍රිත සේවාවන්හි' ශ්‍රී ලංකාව හා මාලදිවයිනට අදාළ දේශීය කළමනාකරු ලෙස ද කටයුතු කර ඇත.

එමෙන්ම ද සිල්වා මහතා ඇමෙක්ස්හි ගුණාත්මකභාවය සඳහා පිරිනැමෙන සභාපතිතුමාගේ ගෞරව සම්මානයෙන් පිදුම් ලැබුවෙකි. ඔහු ඇසෝසියේට්ට් ඔෆ් ටර්වේස් සමාගමෙහි සමූහ මූල්‍ය අධ්‍යක්ෂ තනතුර ද සෙලින්කෝ ඉතිරිකිරීමේ බැංකුවෙහි සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී තනතුරු ද දරා ඇති අතර ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙහි 2015 පෙබරවාරි 9 වැනි දින සභාපතිධුරයට පත්වීමට ප්‍රථම ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර එන් ආර් එම් ඒ සමූහයෙහි ප්‍රධාන ව්‍යාපාර බුද්ධි නිලධාරී ලෙස සේවය කරන ලදී. තවද ඔහු ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙහි පූර්ණ පරිපාලන සමාගමක් වන එන්එස්බී ෆන්ඩ් මැනේජමන්ට් සමාගමේද සභාපතිවරයා ලෙස කටයුතු කරයි.

ඔහු ශ්‍රී ලංකාවේ වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනයේ (CA Sri Lanka) මෙන්ම එක්සත් රාජධානියේ කළමනාකරණ ගණකාධිකාරීන්ගේ ආයතනයේ (CIMA-UK) අධිසාමාජිකයෙකි. එමෙන්ම ඕස්ට්‍රේලියාවේ සහතිකලත් පරිවෘත්තීය නියුතු ගණකාධිකාරීන්ගේ ආයතනයේ අධිසාමාජිකයෙකි.

## ඩී.එල්.පී.ආර්.අබේරත්න මහතා

අධ්‍යක්ෂ

ඩී.එල්.පී.ආර්. අබේරත්න මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන අතර කැලණිය විශ්ව විද්‍යාලයේ වාණිජවේදී විශේෂ උපාධිධාරියෙකු ද (1991) සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධාරියෙකු ද (2010) වේ. තවද ඔහු වාණිජවේදය පිළිබඳ සිය දෙවන පශ්චාත් උපාධිය ද කැලණිය විශ්ව විද්‍යාලයෙන් සම්පූර්ණ කර ඇත.

අබේරත්න මහතා 2012 දෙසැම්බර් 2 දින සිට තැපැල්පති වශයෙන් කටයුතු කරයි. ඔහු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ වසර 21 ක පළපුරුද්ද සහිතව අධ්‍යක්ෂ මණ්ඩලයට පත්වී ඇත. ඔහු 2005-2008 දක්වා මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් ලෙසත් 2009-2010 දක්වා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසත් 2010 වසරේදී සංචාරක ප්‍රවර්ධන අමාත්‍යාංශයේ සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ලෙසත් කටයුතු කර ඇත.

එසේම ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ මානව සම්පත් සංවර්ධන ආයතනයේ බාහිර කටයුතුකරුවරයෙක් ලෙස ද කටයුතු කරයි. තවද ගැවුම්වල බලපෑමට ලක් වූ පළාත් හි විශේෂ ව්‍යාපෘති (ආසියානු සංවර්ධන බැංකුව) සම්බන්ධයෙන් සමාජභීය සහ යළි පදිංචි කිරීමේ විශේෂඥයෙක් ලෙස කටයුතු කරයි.

එමෙන්ම ඔහු ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ද වේ.

ඔහු 2012 පෙබරවාරි 9 වැනි දින ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත්වන ලදී.

2012.05.23 දින සිට 2012.08.05 දින දක්වා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වැඩබලන සභාපති වශයෙන් කටයුතු කළ අබේරත්න මහතා එන්.එස්.බී. ෆන්ඩ් මැනේජමන්ට් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ද කටයුතු කරයි.



**ඒ.කේ. සෙනෙවිරත්න මහතා**

අධ්‍යක්ෂ

සෙනෙවිරත්න මහතා මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වන අතර නිල බලයෙන් පත් සාමාජිකයෙකු ලෙස 2015 මැයි මස 27 වන දින අධ්‍යක්ෂ මණ්ඩලයට පත්වන ලදී.

කැලණිය විශ්ව විද්‍යාලයෙන් රසායන විද්‍යාව පිළිබඳ (විශේෂ) ගෞරව උපාධිය ද ලබා ඇති අතර, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනයේ ව්‍යාපාර හා මූල්‍ය පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරියෙකි. ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිය ලබා ඇත.

1995 දී ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ ණය පිළිබඳ නිලධාරියෙකු ලෙස වෘත්තීය ජීවිතය ඇරඹූ සෙනෙවිරත්න මහතා 1996 වර්ෂයේදී මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ සේවයට බැඳීමෙන් අනතුරුව රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති හා අයවැය දෙපාර්තමේන්තු වල සහකාර අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධ්‍යක්ෂ, අධ්‍යක්ෂ හා අතිරේක අධ්‍යක්ෂ යන තනතුරු හොබවන ලදී.

සෙනෙවිරත්න මහතා ලංකා නැව් සංස්ථාව, ස්වාධීන රූපවාහිනී ජාලය හා ඩී ලාරු ලංකා කරන්සි ඇන්ඩ් සෙකියුරිටි ප්‍රින්ට් ප්‍රයිවට් ලිමිටඩ් (De Larue Lanka Currency and Security Print (Pvt. Ltd.) යන ආයතනවල අධ්‍යක්ෂ ධුරයන් හොබවයි.

**සුරංග නාවුල්ලගේ මහතා**

අධ්‍යක්ෂ

සුරංග නාවුල්ලගේ මහතා 2015 පෙබරවාරි මස 9 වන දින අධ්‍යක්ෂ මණ්ඩලයට පත් වන ලදී. බැංකු සේවයේ වසර 36 ක අත්දැකීම් සහිත නාවුල්ලගේ මහතා විශ්‍රාමික බැංකු විධායක නිලධාරියෙකි. කැලණිය විශ්ව විද්‍යාලයේ වාණිජවේදී (විශේෂ) උපාධිධාරියෙකු වන ඔහු ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ බැංකුකරණ සහ මූල්‍ය පිළිබඳ සහතිකපත්‍ර ලාභියෙකි.

මුදල් අමාත්‍යාංශයේ කාර්මික සබඳතා පිළිබඳ සහකාර ලේකම්වරයෙකු වූ අතර ජාතික කම්කරු උපදේශන සභාවේ සාමාජිකයෙකු ලෙසද කටයුතු කර ඇත.

නාවුල්ලගේ මහතා කම්කරු කටයුතු අධ්‍යයනය පිළිබඳ ජාතික ආයතනය, ජොබ්ස් නෙට් (ප්‍රයිවට්) ලිමිටඩ් යන ආයතනවල අධ්‍යක්ෂවරයෙකු ලෙසද, එන්.එස්.බී. ෆන්ඩ් මැනේජ්මන්ට් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසද කටයුතු කරයි. ඔහු ජාතික වැටුප් හා සේවක සංඛ්‍යාව ගණනය කිරීමේ කොමිසමේ සාමාජිකයෙකු ලෙසද ක්‍රියා කරයි.



### අජිත් පතිරණ මහතා

අධ්‍යක්ෂ

අජිත් පතිරණ මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම්වරයෙකු ලෙස කටයුතු කර ඇත. ඔහු ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ජ්‍යෙෂ්ඨ කමිටු සාමාජිකයෙකු ලෙස ක්‍රියාකර ඇති අතර, නීතිඥ සංගමයේ විවිධ කමිටුවල සභාපතිවරයන් ද දරා ඇත.

පතිරණ මහතා වසර 26 කට අධික අත්දැකීම් සපිරි නීතිඥයෙකි. ඔහු නිල නොලත් මහේස්ත්‍රාත්වරයෙකු සහ සාමදාන විනිශ්චයකාරවරයෙකු ද වන අතර අපරාධ නීතිය පිළිබඳ වෘත්තීය නීතිඥවරයෙකුද වන හෙයින් දිවයිනේ අධිකරණයන්හි විභාග වූ ප්‍රසිද්ධ නඩු රැසක් වෙනුවෙන් පෙනී සිට ඇත.

පතිරණ මහතා 2015 මාර්තු 20 වන දින අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වශයෙන් පත්වන ලදී.



### චන්දිම හේමචන්ද්‍ර මහතා

අධ්‍යක්ෂ

හේමචන්ද්‍ර මහතා 2015 නොවැම්බර් මස 2 වන දින අධ්‍යක්ෂ මණ්ඩලයට පත්විය. ඔහු එක්සත් රාජධානියේ මිඩල්සෙක්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර ගණිතය පිළිබඳ විද්‍යාවේදී උපාධිධාරියෙකු (ගණිතය හා පරිගණක විද්‍යාව පිළිබඳ) වන අතර, බ්‍රිතාන්‍ය පරිගණක සංගමයෙහි (FBCS) අධි සාමාජිකයෙකි. තවද ඕස්ට්‍රේලියානු පරිගණක සංගමයෙහි (MACS) සහ වෘත්තීය බැංකුකරුවන්ගේ සංගමයෙහි (APB) සාමාජිකත්වය ද දරයි.

ඔහු 2011 වර්ෂයේ සිට මැලේසියාවේ බර්හෑඩ් හි පිහිටි සයිකොමී (MSC) ආයතනයේ ප්‍රධාන තාක්ෂණික නිලධාරී ලෙසද කටයුතු කරයි.

තවද, ඔහු අවුරුදු 25 කට අධික අත්දැකීම් සපිරි තොරතුරු තාක්ෂණික වෘත්තිකයෙකු වන අතර එංගලන්තය, මැලේසියාව, ශ්‍රී ලංකාව සහ කෙන්නියාව යන රටවල පිහිටා ඇති ප්‍රධාන මූල්‍ය ආයතනවල මහා පරිමාණ තාක්ෂණික සහ සංකීර්ණ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමට ඔහුගේ පුළුල් දැනුම් සම්භාරය දායක වී ඇත.

සයිකොමී ආයතනයට එළැඹීමට පෙර ඔහු ශ්‍රී ලංකා රජයට අනුබද්ධිත පැරණිතම හා විශාලතම රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ප්‍රධාන තාක්ෂණික නිලධාරියා ලෙසද සේවය කර ඇත.

එමෙන්ම ඔහු තුළ ඇති තොරතුරු සන්නිවේදන තාක්ෂණය, මෘදුකාංග සංවර්ධනය සහ සංකීර්ණ ICT ව්‍යාපෘති සාර්ථකත්ව කළමනාකරණය කිරීමේ හැකියාව අධ්‍යක්ෂ මණ්ඩලය වෙත දායක කර ඇත. තවද, ඔහු රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රැසකට උපදේශන සේවාවන් ලබාදී ඇති අතර, දැනට උපදේශකයෙකු ලෙස ශ්‍රී ලංකා උපදේශන මණ්ඩල තුනක සේවය කරනු ලබයි.

හේමචන්ද්‍ර මහතා මුල් අවධියේදී පද්ධති විශ්ලේෂකයෙකු ලෙස මහා බ්‍රිතාන්‍යයේ බ්‍රිටිෂ් හාර්විෆර්ඩ් ගෙයාමවුන්ට් ඉංජිනියරින්ගේ ආයතනයේද, ඉන්පසුව කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන කළමනාකරු - ICT, හැටන් නැෂනල් බැංකුවේ ICT සහ බැංකු මෙහෙයුම් කටයුතු පිළිබඳ ප්‍රධානී ලෙසත් (නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මෙහෙයුම් - ICT), කෙන්නියාවේ පිහිටා ඇති CFC ස්ටැන්බික් බැංකුවේ සහ අප්‍රිකානු ස්ටැන්බික් බැංකුවේ දකුණු අප්‍රිකානු මූල්‍යමානවේ ICT ප්‍රධානියා ලෙසද සේවය කර ඇත.





### අනිල් රාජකරුණා මහතා

අධ්‍යක්ෂ

රාජකරුණා මහතා 2015 නොවැම්බර් මස 2 වන දින ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස තේරී පත්විය. නීතිඥවරයෙකු ලෙස වසර 21 ක සේවා පළපුරුද්දක් සහිත රාජකරුණා මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ නීතීවේදී උපාධියෙහි පළමු වසර සමත් අතර ජාත්‍යන්තර අධ්‍යයනය පිළිබඳ බණ්ඩාරනායක මධ්‍යස්ථානයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ඩිප්ලෝමාධාරියෙකි.

රාජකරුණා මහතා 2002-2004 කාලපරිච්ඡේදය තුළදී ක්‍රියාකාරී අධ්‍යක්ෂ ලෙස කටයුතු කර ඇති අතර, මෙය ඔහු ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වය උසුලන දෙවන වාරයයි.

### එස්.ඩී.එන්. පෙරේරා මහතා

සාමාන්‍යාධිකාරී/ ප්‍රධාන විධායක නිලධාරී

2015 මාර්තු 12 වන දින සිට බලපැවැත්වෙන පරිදි එස්.ඩී.එන්. පෙරේරා මහතා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ 16 වන සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත් විය. සාමාන්‍යාධිකාරී ලෙස පත්වීමට ප්‍රථම ඔහු වැඩ බලන සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී ලෙස සේවය කරන ලද අතර දශක තුනකට ආසන්න ඔහුගේ සේවා කාලය අතරතුර බැංකුවේ සියළුම ක්‍රියාකාරී අංශ ආවරණය කරමින් කටයුතු කර ඇත.

එමෙන්ම ඔහු එන් එස් ඩී ගන්ඩි මැනේජ්මන්ට් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසද කටයුතු කරයි.

පෙරේරා මහතා වාණිජවේදී (විශේෂ) උපාධිධාරියෙකු වන අතර, බැංකු කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාධාරියෙකි. එමෙන්ම ඔහු ඇමෙරිකා එක්සත් ජනපදයේ සහතිකලත් තොරතුරු පද්ධති විගණකවරයෙකි.

පෙරේරා මහතා වසර 10 කට අධික කාලයක් රජරට සංවර්ධන බැංකුවෙහි සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුවෙහි අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කර ඇත.

### අනුපමා මුහන්දිරම් මහත්මිය

අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්

අනුපමා මුහන්දිරම් මහත්මිය නිතඥවරියක් වන අතර, බ්‍රිතාන්‍යයේ කාඩ්ග් මෙට්‍රොපොලිටන් විශ්ව විද්‍යාලයෙන් නීතිය පිළිබඳ පශ්චාත් උපාධියක්ද, මනිපාල් විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධියක්ද, ශ්‍රී ලංකාවේ නීති අධ්‍යාපනය පිළිබඳ සංස්ථාපිත කවුන්සිලයෙන් බැංකු සහ රක්ෂණ නීතිය පිළිබඳ පශ්චාත් නීති ඩිප්ලෝමාවක් ද ලබාගෙන ඇත.

ඇය 2016 දෙසැම්බර් 6 වැනි දින ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් ධුරයට පත්වීමට ප්‍රථම, 2015 නොවැම්බර් මස සිට අධ්‍යක්ෂ මණ්ඩල සහකාර ලේකම් ලෙස කටයුතු කර ඇත. ඇය 2015 වසරේ සිට එන්එස්ඩී ගන්ඩි මැනේජ්මන්ට් සමාගමේද අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් ලෙස කටයුතු කරයි.

ඇයගේ බැංකු සහ මූල්‍ය ක්ෂේත්‍රය තුළ ඇති වසර 21 ක පළපුරුද්දෙන් වසර 18 කට වැඩි කාලයක් සේවය කර ඇත්තේ මහජන බැංකුවෙහි නීති නිලධාරීන්ගේ ලෙස සහ අධ්‍යක්ෂ මණ්ඩල සහකාර ලේකම්වරයක වශයෙනි.

මුහන්දිරම් මහත්මිය සබරගමුව විශ්වවිද්‍යාලයෙහි වාණිජ නීතිය පිළිබඳ බාහිර කථිකාවාර්යවරයක ලෙසද කටයුතු කරයි.

# ආයතනික කළමනාකාරිත්වය



**එස්.ඩී.එන්. පෙරේරා**  
සාමාන්‍යාධිකාරී/  
ප්‍රධාන විධායක නිලධාරී



**ජගත් ගමනායක**  
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී



**කේ. රවීන්ද්‍රන්**  
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී  
(පර්යේෂණ හා සංවර්ධන)



**එම්.පී.ඒ.ඩබ්ලිව්. පීරිස්**  
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී  
(මෙහෙයුම්)



**එම්.වයි. ගුණසේකර මිය**  
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී  
(මානව සම්පත් සංවර්ධන)



**ඒ.සී. ගමගේ**  
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී  
(පාරිභෝගික ණය)



**ජී.ඩබ්ලිව්.ඊ. ජයවීර**  
වැඩබලන නියෝජ්‍ය  
සාමාන්‍යාධිකාරී (විගණන)



**එම්. කිරිදරන්**  
උපදේශක (නීති)



**පී.ඒ. ලයනල්**  
උපදේශක (භාණ්ඩාගාර)



# විධායක කළමනාකාරීත්වය



**ඊ.එම්.එම්.පී. ජී කනායක**  
සහකාර සාමාන්‍යාධිකාරී  
(පාරිභෝගික ණය)  
(2017 මාර්තු 25 දින  
විශ්‍රාම ගන්නා ලදී)



**එස්.ඩබ්ලිව්. ගුණසේකර මිය**  
සහකාර සාමාන්‍යාධිකාරී  
(උපකාරක සේවා)



**පී.එස්. වසන්තකිලක**  
සහකාර සාමාන්‍යාධිකාරී  
(තොරතුරු තාක්ෂණ - සැලසුම් හා  
උපකාරක සේවා)



**එච්.ආර්.සිල්වා මිය**  
සහකාර සාමාන්‍යාධිකාරී  
(මෙහෙයුම්)



**එස්.එච්.එම්. මුඛාරක**  
සහකාර සාමාන්‍යාධිකාරී  
(ජාත්‍යන්තර බැංකු)



**කේ.එම්.ඩබ්ලිව්.එම්. කරුණාරත්න**  
සහකාර සාමාන්‍යාධිකාරී  
(ඉංජිනේරු)



**ජේ.එම්. සෙනෙවිරත්න බණ්ඩා**  
සහකාර සාමාන්‍යාධිකාරී  
(ආය අයකිරීම්)



**කේ.පී.ඩී.එම්. ද සිල්වා මිය**  
සහකාර සාමාන්‍යාධිකාරී  
(මෙහෙයුම්)



**ජේ.ඒ.ඒ.එස්.එල්. සෝමරත්න**  
සහකාර සාමාන්‍යාධිකාරී  
(තොරතුරු තාක්ෂණ - යෙදවුම් හා සංවර්ධන)



**එම්.ඒ. ගෝමස් මිය**  
සහකාර සාමාන්‍යාධිකාරී  
(සැලසුම්)



**එම්.එන්.ඒ. ප්‍රනාන්දු මෙනවිය**  
සහකාර සාමාන්‍යාධිකාරී  
(මානව සම්පත් සංවර්ධන)



**එම්.ටී.ඒ.ජේ.එඞ්. ගෝමස්**  
සහකාර සාමාන්‍යාධිකාරී  
(මෙහෙයුම්)

# ප්‍රධාන කළමනාකරුවන්

## ප්‍රාදේශීය කළමනාකරුවන්

- 1  
පී.එල්.ඒ. විජේරත්න  
ප්‍රාදේශීය කළමනාකරු - බස්නාහිර 2
- 2  
ඒ.එල්.ඒ. හලීම්  
ප්‍රාදේශීය කළමනාකරු - නැගෙනහිර
- 3  
එච්.එම්.එස්.එල්. ප්‍රනාන්දු මිය  
ප්‍රාදේශීය කළමනාකරු - බස්නාහිර 1
- 4  
ඩී.ඩී. වික්‍රමසිංහ මිය  
ප්‍රාදේශීය කළමනාකරු - දකුණ
- 5  
කේ. කමලනාදන්  
ප්‍රාදේශීය කළමනාකරු - වයඹ
- 6  
එච්.ආර්. කරුණාමුනි මිය  
ප්‍රාදේශීය කළමනාකරු - සබරගමුව
- 7  
පී.එච්. අන්ද්‍රාහැන්දි  
ප්‍රාදේශීය කළමනාකරු -  
ප්‍රාදේශීය කස 4 (2016 ජනවාරි 12 දින  
විශ්‍රාම ගන්නා ලදී)
- 8  
කේ.එම්. පියරත්න  
ප්‍රාදේශීය කළමනාකරු -  
ප්‍රාදේශීය කස 1 (2017 ජනවාරි 30 දින  
විශ්‍රාම ගන්නා ලදී)

- 9  
වී.එම්.එස්. සදලතා මිය  
ප්‍රාදේශීය කළමනාකරු - මධ්‍යම

## ශාඛා මෙහෙයුම්

- 10  
ඩබ්ලිව්.පී.යූ.ඒ. ද සිල්වා මිය  
ප්‍රධාන කළමනාකරු - වැල්ලවත්ත
- 11  
ආර්.ඒ.එන්.එන්.විජේසිංහ මිය  
ප්‍රධාන කළමනාකරු - හෝමාගම
- 12  
එච්.එම්.ජී.පී.ජේ. හේරත්  
ප්‍රධාන කළමනාකරු - බොරැල්ල
- 13  
ආර්. චිරක්කොඩි  
ප්‍රධාන කළමනාකරු -  
තැපැල් බැංකු පාලන
- 14  
ඒ.ජේ. ද මැල් මිය  
ප්‍රධාන කළමනාකරු - පානදුර
- 15  
ඒ.එම්.සී. අත්තනායක  
ප්‍රධාන කළමනාකරු - මහනුවර
- 16  
ඒ.එච්. වන්දදාස  
ප්‍රධාන කළමනාකරු - ගම්පහ

- 17  
සී.එන්. ඒකනායක මිය  
ප්‍රධාන කළමනාකරු - නගර ශාඛාව

- 18  
ඩබ්ලිව්.ඒ.ජේ. ප්‍රනාන්දු  
ප්‍රධාන කළමනාකරු - ජා-ඇල

- 19  
වී. ගමගේ  
ප්‍රධාන කළමනාකරු - පිලියන්දල

- 20  
එම්.එම්.එම්. මන්සූර්  
ප්‍රධාන කළමනාකරු - කල්මුණේ

- 21  
යූ. මුණසිංහ  
ප්‍රධාන කළමනාකරු - බත්තරමුල්ල

- 22  
ඩී.සී. ඔලබොඩුව  
ප්‍රධාන කළමනාකරු - කිරිබත්ගොඩ

- 23  
එම්.එන්.සී. පෙරේරා  
ප්‍රධාන කළමනාකරු - හලාවත

- 24  
එස්. සීක්කබදුගේ  
ප්‍රධාන කළමනාකරු - ගාල්ල

- 25  
පී.එම්. තිලකරත්න බණ්ඩාර  
ප්‍රධාන කළමනාකරු - බදුල්ල

- 26  
ඩබ්ලිව්.ඒ.කේ. විජේරත්න  
ප්‍රධාන කළමනාකරු - මාතර

## වත්කම් කළමනාකරණ

- 27  
එස්.ඩබ්ලිව්.ඒ. චිරසිංහ මිය  
ප්‍රධාන කළමනාකරු - වත්කම්  
කළමනාකරණ

- 28  
කේ.කේ. කන්නන්  
ප්‍රධාන භාණ්ඩාගාර අලෙවිකරු

## විගණන හා සුපරීක්ෂණ

- 29  
යූ. වත්තුහේවා  
ප්‍රධාන කළමනාකරු  
විගණන හා සුපරීක්ෂණ

- 30  
පී.ඒ. පෙරේරා  
ප්‍රධාන කළමනාකරු  
විගණන හා සුපරීක්ෂණ

ආයතනික ණය/  
පාරිභෝගික ණය

31

ඊ.ඩී. සීතා මිය  
ප්‍රධාන කළමනාකරු - ණය

32

පී.ටී.ඒ. පෙරේරා  
ප්‍රධාන කළමනාකරු - ණය

33

කේ.ජී. දමයන්ති මිය  
ප්‍රධාන කළමනාකරු - ණය

34

ඒ.බී.සී.ආර්. විජේපාල  
ප්‍රධාන කළමනාකරු - උකස්

35

ආර්.සී. සමරසිංහ මිය  
ප්‍රධාන කළමනාකරු - ණය

ශාඛා කළමනාකරණ

36

ටී.එම්.ඩී.ජී.ඩී. ද අල්විස්  
ප්‍රධාන කළමනාකරු - ශාඛා  
කළමනාකරණ

37

ඩබ්ලිව්.එම්.ආර්.බී. විරකෝන්  
ප්‍රධාන කළමනාකරු - ශාඛා  
කළමනාකරණ

මුදල් හා සැලසුම්

38

එස්.ඒ.බී.එම්. බණ්ඩාරනායක මිය  
ප්‍රධාන කළමනාකරු - සේවාවසාන  
ප්‍රතිලාභ අංශය

මානව සම්පත්  
සංවර්ධන

39

කේ.ඒ.පී. පෙරේරා  
ප්‍රධාන කළමනාකරු - සේවක මණ්ඩල

ජාත්‍යන්තර බැංකු  
කටයුතු

40

එම්.ටී.ජී. සුසිල් කුමාර  
ප්‍රධාන කළමනාකරු - ජාත්‍යන්තර  
බැංකු කටයුතු

තොරතුරු තාක්ෂණ

41

පී.එම්.එස්.පී. ප්‍රනාන්දු  
ප්‍රධාන කළමනාකරු - තොරතුරු  
තාක්ෂණ

42

එම්.සී. රාජපක්‍ෂ  
ප්‍රධාන කළමනාකරු - තොරතුරු  
තාක්ෂණ

43

ඒ.කේ.එල්. ඉලේසිංහ  
ප්‍රධාන කළමනාකරු - ජාලකරණ හා  
සන්නිවේදන

44

එල්.සී. සේනානායක  
ප්‍රධාන කළමනාකරු - දෘඩාංග

45

ඒ.පී.ආර්. ද සොයිසා  
ප්‍රධාන කළමනාකරු - තොරතුරු  
තාක්ෂණ

46

කේ.ඩී.කේ.කේ. විජයවර්ධන  
ප්‍රධාන කළමනාකරු - කාර්යාල  
මධ්‍යස්ථානය

අනුකූලතා, නීතිය සහ  
අවදානම්

47

අයි.කේ.එල්. සසී මහේන්ද්‍රන් මිය  
ප්‍රධාන කළමනාකරු - අනුකූලතා

48

ආර්.පී.ඒ.එම්.පී. රාජනායක මිය  
ප්‍රධාන කළමනාකරු - අවදානම්  
කළමනාකරණ

49

එම්.ඒ.පී. මුහන්දිරම් මිය  
අධ්‍යක්ෂ මණ්ඩලයේ ලේකම්

උපකාරක සේවා

50

කේ.එස්. විරසේන  
ප්‍රධාන කළමනාකරු - අභ්‍යාස

51

සී.ඩබ්ලිව්. පතිරණ මිය  
ප්‍රධාන කළමනාකරු - සැපයුම්

52

කේ.ටී.එස්.එස්. ගුණවර්ධන  
ප්‍රධාන කළමනාකරු - ආරක්‍ෂක

53

එම්.ඩබ්ලිව්.කේ.සී. ද සිල්වා  
ප්‍රධාන කළමනාකරු - පර්යේෂණ හා  
සංවර්ධන

54

ඩී.එම්.සී.පී.බී. දිසානායක  
ප්‍රධාන කළමනාකරු

55

ඩී.එල්.පී. අබයසිංහ  
ප්‍රධාන කළමනාකරු - සී.ස එන්එස්බී  
ෆන්ඩ් මැනේජ්මන්ට් සමාගම

# නියමුවා

සූර්යබල සංග්‍රාමය උදෙසා ඉදිරිපත්වූ නිල බැංකු අතරින් එක් බැංකුවකි,  
අප ආයතනය. තිරසාර සංවර්ධනයක් උදෙසා මඟ පෙන්වන  
පුනර්ජනන බලශක්තිය උදෙසා අප දේශය යොමු කරවීමට දිරිදීම  
තුළින් අප දැයට සේවය කිරීමට ලැබීම පිළිබඳ ජාතික ඉතිරිකිරීමේ බැංකුව  
වශයෙන් අපි ආඩම්බර වන්නෙමු.





## ආයතනික යහපාලනය

යම් ආයතනයක් සංවර්ධනය කිරීම, එහි මෙහෙයුම්කරණ නියාමනය සහ පාලනය සිදුකරනු ලබන නීතිමය හා පරිවෘත්තයන් රාමුව, ආයතනික යහපාලනයයි. මහජන විශ්වාසය සහ තැන්පත්කරුවන් ආරක්ෂා කර ගැනීමේ වගකීමෙන් බැංකු හා අනෙකුත් මූල්‍ය ආයතන බැඳී සිටියි. ආයතනික යහපාලනය මගින් ආයතනයන්හි විශ්වාසය සහ අවංකබව සුරකින අතර ම මූල්‍ය ආයතනවල සාම්ප්‍රදායික සුපරීක්ෂණය සහ තැන්පත්කරුවන්ගේ ප්‍රතිලාභවල ආරක්ෂාව තහවුරු කරන අතර ම මූල්‍ය ආයතන කෙරෙහි මහජනතාව සතු විශ්වාසය ඉහළ නැංවීමද සිදු කරනු ලබයි.

ආයතනික යහපාලනය බැංකුවේ මෙහෙයුම් කටයුතු සඳහා සවිමත් පදනමක් සපයන බවත් ගනුදෙනුකරුවන්, සේවකයින්, කොටස් හිමියන් සහ අනෙකුත් සියලුම උනන්දුව දක්වන පාර්ශ්ව සමග යහපත් සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට ඉවහල් වන බවත්, ආයතනයක පාලනය, කාර්යක්ෂමතාවය හා ස්වාධීනත්වය ඉහළ නැංවීමෙහිලා වැදගත් මෙවලමක් ලෙසත් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය සලකනු ලබයි.

වඩාත් විශ්වසනීය සහ වැඩිම ඉල්ලුමක් පවතින ඉතිරිකිරීමේ හා ආයෝජන විකල්පය බවට පත්වීමේ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ දැක්මෙහි අංගයක් ලෙසින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව ආයතනික යහපාලනය සම්බන්ධයෙන් ඉහළ ප්‍රමිතියක් පවත්වාගෙන යනු ලබයි. හුදු ලිඛිත නීති හා ප්‍රමිතීන්ට සීමා නොවී බැංකුවේ වටිනාකම් සහ ආයතනික සංස්කෘතිය තුළින් ආයතනික යහපාලනය පැන නැගිය යුතු බව ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ විශ්වාසයයි.

### ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ආයතනික යහපාලනය

දිවයිනෙහි ප්‍රමුඛතම විශේෂිත බැංකුවක් වශයෙන් ජාතික ඉතිරිකිරීමේ බැංකුව එහි ගමන්මග පුරාවට ආයතනික යහපාලනය හා බැඳුණු යහ පරිචයන් අනුගමනය කිරීමේ පරිශ්‍රමයක නිරත වෙයි. අවංකඛව, සාධාරණඛව, සදාචාර හා ආචාරධර්ම, නෛතික/නියාමන අනුකූලතාව, පාරදෘෂ්‍ය බව සහ ප්‍රශස්ත ප්‍රවීණතාව ආදී සරල එනමුත් අතිශය වැදගත් පුරෝගාමී ගුණාංගය හා මූලාශ්‍ර මත ජාතික ඉතිරිකිරීමේ බැංකුව ගොඩනැගී තිබේ.

බැංකුවේ ව්‍යාපාරික කටයුතු ක්‍රියාත්මක කිරීමේ දී ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ පටන් මෙහෙයුම් මට්ටමේ සියලුම කාර්ය මණ්ඩලය දක්වා කාර්ය මණ්ඩල සාමාජිකයින් ආයතනික යහපාලනය කෙරෙහි ඉහළම ප්‍රමුඛතාවයක් දෙනු ලබයි. ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ සියලු කාර්ය මණ්ඩල සාමාජිකයින් ව්‍යාපාරික විශ්වසනීයත්වය හා සදාචාරධර්මයන් සුරැකීමට කැපවී සිටින අතර, ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතේ, විනිමය පනතේ, බැංකු පනතේ, මූල්‍ය වාර්තාකරණ පනතේ, මුදල්විගුද්ධකරණය වැළැක්වීමේ පනතේ, විනිමය හුවමාරු පාලන පනතේ සහ ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරනු ලැබූ මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලැබූ අනෙකුත් නියාමන හා විශිෂ්ට ව්‍යාපාරික පරිචයන් මගින් දැක්වෙන යහපාලන පරිචයන්ට මුළුමනින් ම අවනතවීමට බැඳී සිටියි. වරින්වර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන උපදෙස් හා ඊට අදාළ සංශෝධන/යාවත්කාලීන කිරීම් ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් එහි සපුරාදායී යහපාලනය වෙනුවෙන් මැනවින් ක්‍රියාත්මක කරයි.

බැංකුව විසින් එහි කාර්යමය හා වාර්ෂික මූල්‍ය ප්‍රකාශන පුවත්පත් මගින් පළ කරනු ලබන අතර, වාර්ෂික ගිණුම් වාර්තා පාර්ලිමේන්තුවෙහි සභාගත කෙරෙයි. මෙමගින් බැංකු කටයුතු සම්බන්ධයෙන් පොදුජන විශ්වාසය ආරක්ෂා කිරීමට වගබලා ගැනෙයි. විගණකාධිපති දෙපාර්තමේන්තුව මගින් මූල්‍ය ප්‍රකාශන විගණනය කරනු ලබන අතර ඊට අමතරව වරලත් ගණකාධිකාරීන්ගේ විගණන ආයතන මගින් තෝරාගත් ශාඛා විගණනයට පාත්‍ර කෙරෙයි. බැංකුවෙහි ප්‍රතිපත්ති සහ ක්‍රියාපටිපාටිත්තේ විනිවිදඛව හා විශ්වසනීයත්වය මෙමගින් ඉහළ නැංවෙයි.

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ආයතනික යහපාලන රාමුව පහත දැක්වෙන මූලධර්ම මත පදනම්ව පවතී.

- ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ කටයුතු කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සියලුම මට්ටම්වලදී වගකීම් සහගතව ක්‍රියාකිරීම.
- අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පත් කරන ලද උප කමිටු මගින් ඔවුන්ට පවරා ඇති විශේෂ වගකීම් අධීක්ෂණය කෙරෙන බවට සහතිකවීම.
- බැංකුවේ ව්‍යාපාරික අරමුණු ඉටු කිරීමට ඉවහල් වන සාර්ථකම කළමනාකාරී ව්‍යුහයක් තීරණය කිරීම.
- ව්‍යාපාරික අරමුණු හා ජාතික ඉතුරුම් හි සැබෑ අරුත අතර සමබරතාව පවත්වාගැනීම සහ යෝග්‍ය පරිදි ඉහළ කළමනාකරණය අතර වගකීම් බෙදා දීම.
- ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ශක්තිමත් බව හා සුරක්ෂිත බව සහතික කිරීමට උදෙසා අවදානම් කළමනාකරණ ප්‍රතිපත්ති හා ව්‍යාපාරික ක්‍රියාකාරීත්වය විවක්ෂණශීලීව ඇගයීමට ලක්කිරීම.
- අධ්‍යක්ෂ මණ්ඩලය හා ජ්‍යෙෂ්ඨ කළමනාකරණය සමග සුහදශීලී සම්බන්ධයක් පවත්වාගනිමින් නව අදහස් ඉදිරිපත් කිරීම හා එවන් අදහස් ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව සැලසීම.

- පාලන රෙගුලාසි වලට අවනතවීම සහ අනුකූලවීම හා ඒවා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අදාළ ව්‍යවස්ථාපිත ආයතන සමග සාකච්ඡා වලට එළඹීමෙහිලා සක්‍රීයව දායකවීම.
- අභ්‍යන්තර විගණනය, අනුකූලතාවය සහ අවදානම් කළමනාකරණ කාර්යයන් ඇතුලු අභ්‍යන්තර පාලන පද්ධති අධීක්ෂණය ව්‍යාපාර කටයුතු වලින් බැහැරව ස්වාධීනව ඉටු කිරීම.
- ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතෙහි සියලු අවශ්‍යතා, නියාමන අධිකාරීන්හි නීතිරීති හා නියෝග වලට අනුකූලවීම.
- බැංකුවේ මූලික කාර්යයන් පවත්වාගෙන යාමේදී සමාජයීය වගකීම නිරතුරුව අවධාරණය කිරීම.

බැංකුවට අදාළ වන සියලු විධිවිධාන හා මාර්ගෝපදේශ වලට බැංකුව අනුකූල වන බව සහතික කිරීම සඳහා බැංකුවේ අනුකූලතා අංශය කැපවී සිටී. අනුකූලතා අංශය නිරන්තරයෙන් වෙනස්වන අනුකූලතා පරිසරය පිළිබඳ මනා අවබෝධයකින් යුක්ත වන අතර නිකුත් කෙරෙන නව නියාමන නීති පරිදි කාර්ය මණ්ඩල සාමාජිකයන් වෙත සන්නිවේදනය වන බව සහතික කිරීම සඳහා හැමවිටම අදාළ අංශ/ශාඛා සමග එක්ව ඒ සම්බන්ධයෙන් පසුපරම් ක්‍රියාමාර්ග ගැනීමට උත්සුක වෙයි. එම අංශය විසින් ශාඛාවල සහ අංශවල තෙහෙමාසික විගණන සමාලෝචන සිදු කරනු ලබයි. බැංකුවේ මූල්‍ය ප්‍රකාශ වල විනිවිදඛාවය හා විශ්වාසනීයඛාවය සහතික කරනු පිණිස එම ප්‍රකාශ විගණකාධිපතිවරයා විසින් නීති පරිදි විගණනය කෙරෙන බවත් පාර්ලිමේන්තුවේ සභාගත කෙරෙන බව මෙන්ම ඒවා නියමිත කාල රාමුවට අනුකූලව මාධ්‍ය මගින් ප්‍රකාශයට පත් කෙරෙන බවත් සහතික කිරීම සඳහා අනුකූලතා අංශය පසුපරම් ක්‍රියාමාර්ග ගැනීම සිදු කරයි. එසේම අනුකූලතා කාර්යයේ ස්වාධීනත්වය තහවුරු කරනු පිණිස අනුකූලතා අංශය, රජයේ වාර්ෂික විගණනය, බාහිර විගණනය සහ අභ්‍යන්තර විගණනය යන ස්වාධීන විගණන සඳහා ලක් කෙරේ.

ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතේ ප්‍රතිපාදන වලට අනුකූලව ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය පත් කරනු ලබයි. පුළුල් පරාසයක කුසලතා, විශේෂඥතාව සහ සේවා පළපුරුද්ද සහිත (සභාපතිතුමා ද ඇතුළත්) අධ්‍යක්ෂවරුන් සත් දෙනෙකුගෙන් අධ්‍යක්ෂ මණ්ඩලය සමන්විත වේ. බැංකුවේ සියලුම අධ්‍යක්ෂවරුන් විධායක නොවන අධ්‍යක්ෂවරුන් වේ.

අධ්‍යක්ෂ මණ්ඩලය වෙත සෘජුවම වාර්තා කළයුතු වන අධ්‍යක්ෂ මණ්ඩල අනු කමිටු 4 ක් 3 (6) (ii), 3 (6) (iii), 3 (6) (iv) සහ 3 (6) (v) විධාන අනුව පත් කර ඇත.


අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව, අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව, අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් සහ වේතන කමිටුව සහ අධ්‍යක්ෂ මණ්ඩල නාමයෝජනා කිරීමේ කමිටුව යන මෙම අධ්‍යක්ෂ මණ්ඩල උප කමිටුවල අධීක්ෂණය යටතට පැවරෙන කරුණු සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයට නිර්දේශ ඉදිරිපත් කිරීමේ බලය එම කමිටුවලට ලබා දී තිබේ. අභ්‍යන්තර පාලන ක්‍රම සහ මූල්‍ය තොරතුරු පද්ධති වල සම්පූර්ණඛාවය හා ප්‍රමාණවත්ඛාවය, ක්ෂේත්‍රයේ ප්‍රධාන අවදානම් සහ බැංකුවේ නිශ්චිත අවදානම් සාධක යනාදිය සමාලෝචනය කිරීමට හා අවශ්‍ය තීරණ ගැනීම සඳහා විගණන කමිටුව සහ ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව අධ්‍යක්ෂ මණ්ඩලයට සහය දෙයි. ආයතනික යහපාලන පරිචයන්ට අනුව අධ්‍යක්ෂ මණ්ඩලය බැංකුවේ අතිශය වැදගත් අංශවලට අදාළ මෙහෙයුම් කටයුතු පහළ මෙහෙයුම් මට්ටම් වෙත පවරා නොදී සිය පාලන විෂයය පටය කුළ රඳවාගෙන ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනයන් පරිදි බැංකුවේ සභාපතිවරයාට සහ සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරීට අදාළ බලතල සහ වගකීම් වෙන් වෙන්ව දක්වා ඇත.



*Accountability matters, no matter who you are.*


## ආයතනික යහපාලන සැලැස්ම

අවදානම් කළමනාකරණ කාර්යභාරය අධීක්ෂණය ආදී ඉහළ මට්ටමේ උපායමාර්ග හා නියමයන් ඉදිරිපත් කරමින් බැංකුවේ සමස්ත වගකීම භාරගන්නා හා අධීක්ෂණය කරනු ලබන ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය එම උපායමාර්ග ක්‍රියාත්මක කිරීමේ කාර්යය, ආයතනික කළමනාකාරිත්වයට අවශ්‍ය නායකත්වය හා මගපෙන්වීම ලබාදෙන ආයතනික කළමනාකාරිත්වයෙහි විධායක අධිකාරිත්වය දරන සාමාන්‍යාධිකාරී වෙත පවරා ඇත.



## කළමනාකරණ කමිටු

බැංකුවේ කළමනාකරණ කමිටු ව්‍යුහය පහත දැක්වේ.



ආයතනික කළමනාකරණ කමිටුව  
 චන්කම් හා වගකීම් කළමනාකරණ කමිටුව  
 ආයෝජන කමිටුව  
 ණය කමිටුව  
 මෙහෙයුම් කාර්යසාධන සමාලෝචන කමිටුව  
 ශාඛා මෙහෙයුම් යාන්ත්‍රණ කමිටුව  
 තොරතුරු තාක්ෂණ මෙහෙයුම් කමිටුව  
 අලෙවිකරණ කමිටුව

- CMC
- ALMC
- IC
- CC
- OPRC
- BOSC
- IT SC
- MC

අවදානම් කළමනාකරණ විධායක කමිටුව  
 නිමැවුම් සංවර්ධන කමිටුව  
 මානව සම්පත් කමිටුව  
 ආයතනික ප්‍රසම්පාදන කමිටුව (ප්‍රධාන)  
 ආයතනික ප්‍රසම්පාදන කමිටුව (අප්‍රධාන)  
 ටෙන්ඩර් සහ නව ආයෝජන කමිටුව  
 හිමිකම් ප්‍රාග්ධන ආයෝජන කමිටුව

- ERMC
- PDC
- HRC
- CPC - Major
- CPC - Minor
- TNIC
- EC

ඉහත සැකැස්මෙහි දක්වා ඇති කමිටු ආයතනික පාලන පරිච්ඡේදයන්ට අනුකූලව කටයුතු කරන අතර ම, වඩා ඵලදායී කළමනාකරණ පරිච්ඡේදයක් සහතික කරයි. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද සභාපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් අධ්‍යක්ෂ මණ්ඩල අනුකමිටු මෙහෙයවීම සිදු කෙරෙන අතර අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් සියලු කමිටුවල ලේකම්වරයා ලෙස කටයුතු කරයි.

සියලුම මෙහෙයුම් කමිටුවල ප්‍රධානත්වය දරනු ලබන්නේ සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන විධායක නිලධාරී විසිනි. සියලුම කමිටු අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද ප්‍රඥප්ති ප්‍රකාරව ක්‍රියාත්මක වේ. අධ්‍යක්ෂ මණ්ඩල අනු කමිටු කාර්යඵලයට වරක් රැස්වන අතර මෙහෙයුම් කමිටු අදාළ ප්‍රඥප්ති ප්‍රකාරව රැස්වේ.

**2016 වසර තුළ පැවති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් සඳහා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ සහභාගීත්වය.**

අධ්‍යක්ෂවරයාගේ නම	පත්වීම සිදුකළ දිනය	සහභාගිවීමට ගිණිකම් ඇති වාර ගණන	සහභාගිවූ වාර ගණන
අස්වින් ද සිල්වා මහතා - සභාපති	2015 පෙබරවාරි 9 වන දින පත්විය	18	18
ඩී. එල්. පී. ආර්. අබේරත්න මහතා නිල බලයෙන් පත්වූ අධ්‍යක්ෂ	2012 පෙබරවාරි 9 වන දින පත්විය	18	16
සුරංග නාවුල්ලගේ මහතා - අධ්‍යක්ෂ	2015 පෙබරවාරි 9 වන දින පත්විය	18	17
අපිත් පතිරණ මහතා - අධ්‍යක්ෂ	2015 මාර්තු 20 වන දින පත්විය	18	18
ඒ.කේ. සෙනවිරත්න මහතා නිල බලයෙන් පත්වූ අධ්‍යක්ෂ	2015 මැයි 27 වන දින පත්විය	18	15
චන්දිම හේමචන්ද්‍ර මහතා - අධ්‍යක්ෂ	2015 නොවැම්බර් 2 වන දින පත්විය	18	10
අනිල් රාජකරුණා මහතා - අධ්‍යක්ෂ	2015 නොවැම්බර් 2 වන දින පත්විය	18	18

2007 අංක 12 දරන බැංකු කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ මණ්ඩල අනුකමීටු පනතේ නියෝග ප්‍රකාරව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පත් කරන ලද අනු කමිටුවල විෂයය පරාස, ක්‍රියාකාරකම් හා 2016 වසර තුළ පැමිණීම මතු දැක්වේ.

**1. අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව**

බැංකුවේ මූල්‍ය ප්‍රකාශනවල විශ්වාසනීය බව පවත්වා ගැනීම, බැංකුවේ මූල්‍ය තොරතුරු හෙලිදරව් කිරීම පිණිස පිළියෙල කළ ත්‍රෛමාසික වාර්තා හා වාර්ෂික වාර්තාවේ ඇති ගිණුම් සමාලෝචනය කිරීම සහ එහි අන්තර්ගත සැලකිය යුතු මූල්‍ය වාර්තාකරණ තීරණ සමාලෝචනය කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයට සහායවීම අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවේ ප්‍රධානතම කාර්යභාරයයි.

අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත විගණන ප්‍රඥප්තිය සහ අදාළ අධ්‍යක්ෂ මණ්ඩල තීරණ අනුව ද බලපත්‍රලාභී විශේෂිත බැංකුවල යහපාලනය පිළිබඳ 2007 අංක 12 දරන නියෝගයෙහි 3 (6) (ii) යටතේ දක්වා ඇති නීති ප්‍රකාර කමිටුවේ සභා කටයුතු ඉටු කරලනු ලබන විධායක නොවන අධ්‍යක්ෂවරුන් තිදෙනෙකුගෙන් අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව සමන්විත වෙයි. අධ්‍යක්ෂක මණ්ඩලයේ ලේකම් අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවෙහි ලේකම්වරයා දරයි. ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතේ 8 (i) වගන්තියෙහි ප්‍රතිපාදන යටතේ පත්කළ අධ්‍යක්ෂවරුන් හත් දෙනෙකුගෙන් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය සමන්විත අතර, අධ්‍යක්ෂ මණ්ඩල විගණන අනු කමිටුවෙහි ඇතුළු සියලුම අධ්‍යක්ෂ මණ්ඩල අනු කමිටුවල සාමාජිකයින් ලෙස සේවය කිරීම සඳහා අවශ්‍ය සුදුසුකම්, කුසලතා හා ප්‍රවීණතාව සපුරාලන අධ්‍යක්ෂවරුන් ඉහත කී අධ්‍යක්ෂවරුන් සත්දෙනා අතරින් පත් කරනු ලබයි. අධ්‍යක්ෂ මණ්ඩල විගණන අනු කමිටු ප්‍රඥප්තියෙහි නියම කර ඇති සීමා ඇතුළත කමිටුව විසින් කටයුතු කෙරෙයි. ඉහත කී ප්‍රඥප්තිය ප්‍රකාර, කමිටුවේ ක්ෂේත්‍රය වන්නේ පහත කරුණු සම්බන්ධයෙන් ඇති වගකීම් ඉටුකිරීමෙහිලා අධ්‍යක්ෂ මණ්ඩලයට සහායවීමයි: (අ) බැංකුවේ මූල්‍ය ප්‍රකාශන වල විශ්වසනීයත්වය (ආ) බැංකුවේ අවදානම් කළමනාකරණ කාර්යභාරයෙහි කාර්යක්ෂමතාව (ඇ) බැංකුවේ බාහිර විගණන ක්‍රියාවලියෙහි කාර්යසාධනය (ඈ) බැංකුවේ අභ්‍යන්තර විගණන ක්‍රියාවලියෙහි කාර්යසාධනය

එමෙන්ම මෙම කමිටුව බැංකුව තුළ අවදානම් කළමනාකරණය සම්බන්ධයෙන් පුළුල් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වන බව හා එම පද්ධතියේ කාර්යක්ෂමතාව තහවුරු කරමින් බැංකුවේ අවදානම් කළමනාකරණ පද්ධතිය ඇගයීමට අධ්‍යක්ෂ මණ්ඩලයට සහාය වේ.

නීතිරීති හා රෙගුලාසි වලට අනුකූලවීම අධීක්ෂණය කිරීම සඳහා පවතින ක්‍රමවේදයේ කාර්යක්ෂමතාවය සහ කළමනාකාරිත්වයේ විමර්ශනවල ප්‍රතිඵල සමාලෝචනය කිරීම හා නීති හා රෙගුලාසි වලට අනුගත නොවුණු අවස්ථා පිළිබඳව පසුපරම් කිරීම ඔස්සේ බැංකුව තෛතික මෙන්ම නියාමන අවශ්‍යතා වලට අනුකූලවීම සම්බන්ධයෙන් ද කමිටුව තක්සේරුවක යෙදෙයි.

අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටු වාර්තාව පිටු අංක 139 හි දක්වා ඇත.

**2. අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් සහ පාරිශ්‍රමික කමිටුව**

මෙම කමිටුව විසින් අධ්‍යක්ෂවරුන්ට, ප්‍රධාන විධායක නිලධාරීට සහ ප්‍රධාන කළමනාකාරිත්වයට අදාළ පිරිස් වලට ඉලක්ක සකසා දෙනු ලබන අතර, එකී ඉලක්ක සාක්ෂාත් කර ගැනීමෙහිලා දක්වන ලද ඔවුන්ගේ කාර්යසාධනය ද කලින් කලට ඇගයීමට ලක් කරනු ලැබේ. එසේම වේතන, ප්‍රතිලාභ සහ කාර්යසාධනය මත ගෙවනු ලබන වෙනත් දීර්ඝදින සංශෝධනය කිරීමේ පදනම ද තීරණය කරනු ලබයි. බැංකුව වෙනුවෙන් මානව සම්පත් සංවර්ධන උපායමාර්ග වැඩිදියුණු කිරීම හා සමාලෝචනය කිරීම මෙන්ම සමස්ත කාර්ය මණ්ඩලයට අදාළ කරුණු ද ඇතුළු සියලු මානව සම්පත් කරුණු පිළිබඳව මෙහෙයුම් කමිටු සහ අනෙකුත් අධ්‍යක්ෂ මණ්ඩල අනුකමිටු සමග උපදේශකත්ව භූමිකාවක් පවත්වාගෙනයාම මානව සම්පත් සහ පාරිශ්‍රමික කමිටුව සතු එක් මූලික වගකීමක් වේ.

සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී කමිටුවට අවශ්‍ය තොරතුරු සපයන අතර, තමා හා සම්බන්ධ කරුණු සාකච්ඡා කරනු ලබන අවස්ථාවල දී හැර සියලු කමිටු රැස්වීම් සඳහා සහභාගි වෙයි. අධ්‍යක්ෂ මණ්ඩලයේ ලේකම් අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් හා පාරිශ්‍රමික කමිටුවෙහි ලේකම්වරයා හොබවයි. සාමූහික ගිවිසුම මගින් තීරණය කරනු ලබන පාරිශ්‍රමික හැරුණුවිට බැංකුවේ ප්‍රධාන කළමනාකාරිත්වයට අයත් පිරිස්හි සහ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී සම්බන්ධ පාරිශ්‍රමික තීරණය කිරීමෙහිලා වගකීම කමිටුව සතු වේ.

මෙම කමිටුව සියළුම වැදගත් මානව සම්පත් ප්‍රතිපත්ති, මුල පිරීම්, වැටුප් ආකෘතීන් හා ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරී මට්ටමෙහි සිටින කාර්ය මණ්ඩලයට අදාළ කොන්දේසි හා අවශ්‍යතාවයන් සමාලෝචනය කරයි. මෙම ක්‍රියාවලියේ දී, වුවමනා තොරතුරු සහ නිර්දේශයන් සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරීතුමන්ගේ හෝ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයෙන් ලබා ගනී. අවශ්‍යතාවය අනුව කමිටු රැස්වීම් කාර්තුවකට වරක් නියම කර පවත්වයි. 2016 වසර තුළදී රැස්වීම් 09 ක් පවත්වා ඇත.

මානව සම්පත් හා පාරිශ්‍රමික කමිටු වාර්තාව පිටු අංක 142 සහ 143 හි දක්වා ඇත.

**3. අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව**

අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව කළමනාකාරිත්ව තොරතුරු සහ සුදුසු අවදානම් දර්ශක උපයෝගීකර ගනිමින් ණය, වෙළඳපල ද්‍රවශීලතාව, මෙහෙයුම් සහ උපායීය ඇතුළු බැංකුව මුහුණ දෙන සියලු අවදානම් තක්සේරු කරයි.

ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී විශේෂිත බැංකු වල ආයතනික යහපාලනය පිළිබඳ 2007 අංක 12 දරන බැංකු පනත් නියෝගයට අනුකූලව බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය, අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව පිහිටුවා ඇත. අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව, විධායක නොවන අධ්‍යක්ෂවරුන් තිදෙනෙකුගෙන් ද සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී සහ අවදානම් කළමනාකාර ප්‍රධානී යන නිලධාරීන්ගෙන් සමන්විත අතර පුළුල් අවදානම් කාණ්ඩ සම්බන්ධ වගකීම ඔවුන් දරනු ලබයි. අධ්‍යක්ෂ මණ්ඩලයේ ලේකම් කමිටුවේ ලේකම් මූරය දරයි.

බැංකුවට සම්බන්ධ අවදානම් සහ අනුකූලතාවයට අදාළ ප්‍රතිපත්ති, වාර්තා සහ යෝජනා මෙම කමිටුව විසින් සමාලෝචනය කරයි. අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව විසින් සිය ප්‍රඥප්තියට අදාළ යෝජනා සඳහා අනුමැතිය සපයනු ලබන අතර අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සුපරීක්ෂාවට බඳුන් කළයුතු වන අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කරනු ලබන යෝජනා/වාර්තා නිර්දේශ කරනු ලබයි.

බැංකුව සඳහා වූ ඒකාබද්ධ අවදානම් කළමනාකරණ රාමුව යම්කිසි සැලසුමකට අනුව ක්‍රියාත්මක කෙරෙන බව සහතික කිරීම සහ ව්‍යාපාරය අඛණ්ඩව පවත්වාගෙන යාම හා අදාළ සැලසුම් යාවත්කාලීන කිරීම ඇතුළු අවදානම් කළමනාකරණයේ සෑම පැතිකඩක්ම ආවරණය වන පරිදි ඇගයීමට ලක්කිරීම සම්බන්ධයෙන් කමිටුව විසින් වගකියනු ලබයි.

ණය කළමනාකරණ කමිටුව හා වත්කම් හා වගකීම් කළමනාකරණ කමිටුව ආදී සියලුම කළමනාකරණ මට්ටමේ කමිටු විසින් නිශ්චිත අවදානම් සඳහා පිළියම් යෙදීම සහ කමිටුව විසින් නිර්ණය කර ඇති සීමා තුළ එකී අවදානම් සංඛ්‍යාත්මකව සහ ගුණාත්මකව කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් ණය කළමනාකරණ කමිටුව හා වත්කම් හා වගකීම් කළමනාකරණ කමිටුව ආදී සියලුම කළමනාකරණ මට්ටමේ කමිටුවල ප්‍රමාණාත්මක බව හා ඵලදායීතාවය පිළිබඳව මෙම අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව සමාලෝචනයෙහි යෙදෙයි. බැංකුවේ ප්‍රතිපත්ති, නියාමන හා අධීක්ෂණ අවශ්‍යතා මත පදනම්ව කමිටුව විසින් නිර්ණය කරන ලද, සුදුසු සීමාවට වඩා ඉහළ අවදානම් මතු වූ අවස්ථාවල දී එම අවදානමේ බලපෑම අවම කිරීම සඳහා ක්ෂණික නිවැරදි කිරීමේ පියවර ගැනීම ද කමිටුවට පැවරී තිබේ.

මෙම විෂයය සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයේ අදහස්, එකඟතාව සහ/හෝ නිශ්චිත මාර්ගෝපදේශ ලබාගැනීම සඳහා අවදානම් තක්සේරු වාර්තාවක් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත අඛණ්ඩව ඉදිරිපත් කෙරෙන බව මෙම කමිටුව විසින් තහවුරු කරනු ලබයි. ව්‍යාපාරික කටයුතු වලට අදාළ සෑම ක්ෂේත්‍රයක දීම බැංකුව නීතිරීති, රෙගුලාසි, නියාමන, මාර්ගෝපදේශ සහ අභ්‍යන්තර පාලන හා අනුමත ප්‍රතිපත්ති වලට අනුගතව කටයුතු කර තිබේ ද යන්න තහවුරු කර ගැනීම පිණිස කමිටුව විසින් ස්ඵර්ෂිත අනුකූලතා ක්‍රියා පටිපාටියක් සකස් කර ඇත. අනුකූලතා පටිපාටි පවත්වාගෙන යාම සහතික කිරීම හා කමිටුව වෙත කලින් කලට අවශ්‍ය වාර්තා ලබා දීම සඳහා සේවයට කැප වූ අනුකූලතා නිලධාරියෙකු ප්‍රධාන කළමනාකරණ පිරිස් අතරින් තෝරා ගැනේ.

අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුවේ වාර්තාව පිටු අංක 144 සිට 145 දක්වා වන කොටසෙහි දක්වා ඇත.

**4. අධ්‍යක්ෂ මණ්ඩල නාමයෝජනා කමිටුව**

කමිටුව අවම වශයෙන් අධ්‍යක්ෂවරුන් තිදෙනෙකුගේ සාමාජිකත්වයෙන් සමන්විත විය යුතු අතර එහි ක්‍රියාකාරීත්වය සහ තීරණ සම්බන්ධයෙන් නාමයෝජනා කමිටුව අධ්‍යක්ෂ මණ්ඩලයට වාර්තා කරයි. අධ්‍යක්ෂ මණ්ඩලයේ ලේකම්, අධ්‍යක්ෂ මණ්ඩල නාමයෝජනා කමිටුවෙහි ලේකම් ලෙස කටයුතු කරයි.

සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී තනතුර සහ ප්‍රධාන කළමනාකාරිත්වයට අදාළ පිරිස් තෝරාගැනීමට සහ පත්කිරීමට අදාළ ක්‍රියාපටිපාටීන් ක්‍රියාත්මක කිරීමේ වගකීම, අධ්‍යක්ෂ මණ්ඩල නාමයෝජනා කමිටුව වෙත පැවරේ.

කාර්ය මණ්ඩල සාමාජිකයින් සම්බන්ධ නාමයෝජනා කිරීමේ කටයුතු වලට අදාළ උපායමාර්ගික කරුණු හා ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන් තීරණ ගැනීම, ඇගයීම හා අධීක්ෂණයට අමතරව නියාමකයන්ට අවශ්‍ය වන නම්කිරීම් හා පත්කිරීම් කෙරෙහි බැංකුවේ අනුකූලතාවය සහතික කෙරෙන ප්‍රතිපත්ති හා ක්‍රියාවලි සම්බන්ධයෙන් පොදු අධීක්ෂණයක් සිදු කිරීම ද නාමයෝජනා කමිටුවේ වගකීමක් වෙයි.

නාමයෝජනා කමිටු වාර්තාව පිටු අංක 146 සිට 147 හි දක්වා ඇත.



**අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පත්කරන ලද අධ්‍යක්ෂ මණ්ඩල කමිටු සාමාජිකයින්ගේ සහභාගීත්වය**

ආයතනික යහපාලනය ප්‍රකාර පැවැත්විය යුතු රැස්වීම් සංඛ්‍යාව, පවත්වන ලද රැස්වීම් සංඛ්‍යාව සහ 2016 වර්ෂය සඳහා එක් එක් කමිටු සාමාජිකයාගේ සහභාගීත්වය.

විස්තරය/නම්	අධ්‍යක්ෂ මණ්ඩල තත්වය	අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව	අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් හා පාරිශ්‍රමික කමිටුව	අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව	අධ්‍යක්ෂ මණ්ඩල නාමයෝජනා කමිටුව
ව්‍යවස්ථාපිත අවශ්‍යතා වලට අනුව වර්ෂය තුළ පැවැත්වියයුතු අවම රැස්වීම් ගණන		04	04	04	02
අදාළ වර්ෂය තුළ පැවැති මුළු රැස්වීම් ගණන		06	09	06	05
අස්වින් ද සිල්වා මහතා - සභාපති	සභාපති ස්වාධීන නොවන අධ්‍යක්ෂ විධායක නොවන අධ්‍යක්ෂ (සභාපති - මා.ස.චේ.ක/නා.ක.)	අදාළ නැත	09 සභාපති - 2015 නොවැම්බර් 30 වන දින සිට	අදාළ නැත	05 සභාපති - 2015 නොවැම්බර් 30 වන දින සිට
ඩී. එල්. පී. ආර්. අබේරත්න මහතා - නිල බලයෙන් පත්වූ අධ්‍යක්ෂ	අධ්‍යක්ෂ ස්වාධීන නොවන විධායක නොවන (සභාපති අ.ම.වී.ක.)	06	08 සභාපති 2015 නොවැම්බර් 30 වන දින සිට සභාපති	අදාළ නැත	04 2015 නොවැම්බර් 30 වන දින සිට
සුරංග නාමුල්ලගේ මහතා - අධ්‍යක්ෂ	අධ්‍යක්ෂ ස්වාධීන නොවන විධායක නොවන	අදාළ නැත	අදාළ නැත	06 2015 නොවැම්බර් 30 වන දින සිට	අදාළ නැත
අපිත් පතිරණ මහතා - අධ්‍යක්ෂ	අධ්‍යක්ෂ ස්වාධීන නොවන විධායක නොවන	අදාළ නැත	08 2015 නොවැම්බර් 30 දින සිට	අදාළ නැත	05 2015 නොවැම්බර් 30 වන දින සිට
ඒ. කේ. සෙනවිරත්න මහතා - නිල බලයෙන් පත්වූ අධ්‍යක්ෂ	අධ්‍යක්ෂ ස්වාධීන නොවන විධායක නොවන (සභාපති - ඒ.අ.ක.ක.)	05 2015 නොවැම්බර් 30 දින සිට	අදාළ නැත	06 සභාපති 2015 නොවැම්බර් 30 වන දින සිට	අදාළ නැත
වන්දිම හේමචන්ද්‍ර මහතා - අධ්‍යක්ෂ	අධ්‍යක්ෂ ස්වාධීන නොවන විධායක නොවන	අදාළ නැත	අදාළ නැත	01 2015 නොවැම්බර් 30 වන දින සිට	අදාළ නැත
අනිල් රාජකරුණා මහතා - අධ්‍යක්ෂ	අධ්‍යක්ෂ ස්වාධීන නොවන විධායක නොවන	06 2015 නොවැම්බර් 30 වන දින සිට	අදාළ නැත	අදාළ නැත	අදාළ නැත

0 - සහභාගීත්වය අත්‍යවශ්‍ය වූවක් සහභාගී වී නොමැත.

## ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අනුකූලතාව

බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා වන 2007 අංක 12 දරන බැංකු පනත ප්‍රකාර ආයතනික යහපාලන බැංකු පනත් නියෝගය ඇතුළු බැංකු ක්ෂේත්‍රයට අදාළ වන නීතිරීති හා රෙගුලාසි වලට අනුකූලව කටයුතු කිරීම සහතික කෙරෙන කාර්යක්ෂම ක්‍රියාවලියක් ජාතික ඉතිරිකිරීමේ බැංකුව තුළ ක්‍රියාත්මකය. වර්ෂ 2015 දී අධ්‍යක්ෂ මණ්ඩලය විසින් බැංකුවේ අනුකූලතා ප්‍රතිපත්තිය අනුමත කරන ලද අතර, එහි විශේෂිත ලක්ෂණ අනුකූලතා කාර්යයට අදාළ බාසල් ප්‍රතිපත්තිවලට අනුව සකස්වී තිබේ. එසේම ස්වාධීන අභ්‍යන්තර අනුකූලතා ක්‍රියාවලියක අවශ්‍යතාව ද අධ්‍යක්ෂ මණ්ඩලය විසින් හඳුනාගන්නා ලදී.

අනුකූලතා කාර්යය පිළිබඳ අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව වෙත සහ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත වරින්වර වාර්තා කරයි.

### 3 (1) අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම

3 (1) (i) අධ්‍යක්ෂ මණ්ඩලය පහත කරුණු පිළිබඳ සහතික වෙමින් බැංකුවේ සුරක්ෂිතභාවය සහ ස්ථාවරත්වය ශක්තිමත් කළ යුතුය.

3 (1) (i) (a) බැංකුවේ උපායමාර්ගික අරමුණු හා ආයතනික වටිනාකම් අනුමත කිරීම හා අධීක්ෂණය කිරීම සහ මේ පිළිබඳව බැංකුවේ සැමට සන්නිවේදනය වන බව සහතික කිරීම.

අනුකූලවී ඇත.

3 (1) (i) (b) අවම වශයෙන් ඉදිරි වසර තුන සඳහා බැංකුවේ සමස්ත ව්‍යාපාරික උපායමාර්ගය, සමස්ත අවදානම් ප්‍රතිපත්තිය සහ කළමනාකරණ ක්‍රියාපටිපාටි හා මැනිය හැකි ඉලක්ක සහිත යාන්ත්‍රණ අනුමත කිරීම.

අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද තුන් අවුරුදු උපාය මාර්ගික සැලැස්ම (2014 - 2016) ක්‍රියාවට නංවා තිබේ. මෙය ව්‍යාපාරික උපායමාර්ග, නියෝග සහ මැනිය හැකි ඉලක්ක ආවරණය කරයි. අනුකූලවී ඇත.

3 (1) (i) (c) ප්‍රධාන අවදානම් හඳුනාගැනීම සහ විවක්ෂණශීලීව අවදානම් කළමනාකරණය සඳහා යෝග්‍ය පද්ධති ක්‍රියාත්මක වන බව සහතික කිරීම.

මූලික අවදානම් කළමනාකරණය කිරීම, අධීක්ෂණය හා මිනීම සඳහා පද්ධති ක්‍රියාත්මක කිරීම, යහපාලන ආකෘතීන් ඉදිරිපත් කිරීම, මූලික අවදානම් හඳුනාගැනීම හා අවදානම් රූවිය නිර්වචනය කර ගැනීම ඇතුළත් බැංකුවේ අවදානම් කළමනාකරණ ප්‍රතිපත්තිය පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව විසින් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත නිර්දේශ කරනු ලබයි. අනුකූලවී ඇත.

3 (1) (i) (d) තැන්පත්කරුවන්, ණය ගැතියන්, ණය හිමියන්, කොටස්කරුවන් ඇතුළු සියලුම පාර්ශවකරුවන් සමග සන්නිවේදනය කිරීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවීම අනුමත කිරීම.

තැන්පත්කරුවන්, ණයහිමියන්, කොටස්කරුවන් සහ ණය ගැතියන් ඇතුළු සියලු පාර්ශවකරුවන් සමග සන්නිවේදනය කරන සන්නිවේදන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කර ඇත. අනුකූලවී ඇත.

3 (1) (i) (e) බැංකුවේ අභ්‍යන්තර පාලන පද්ධති හා කළමනාකරණ තොරතුරු පද්ධතිවල ප්‍රමාණවත් බව හා විශ්වාසනීයත්වය සමාලෝචනය කිරීම.

අනුකූලවී ඇත.

3 (1) (i) (f) ජාත්‍යන්තර ගිණුම්කරණ ප්‍රමිතිවල නිර්වචනය කර ඇති පරිදි ප්‍රධාන කළමනාකරණ පිරිස් හඳුනාගැනීම හා තනතුරු සඳහා පත් කිරීම.

අනුකූලවී ඇත.

3 (1) (i) (g) අධ්‍යක්ෂවරුන් සහ ප්‍රධාන කළමනාකරණ පිරිස් සඳහා අධිකාරී ක්ෂේත්‍ර සහ ප්‍රධාන වගකීම් නිශ්චය කිරීම.

අනුකූලවී ඇත.

<p>3 (1) (i) (h)</p>	<p>ප්‍රධාන කළමනාකරණ පිරිස් විසින් අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රතිපත්තිවලට ගැලපෙන පරිදි බැංකු කටයුතු යෝග්‍ය ලෙස අධීක්ෂණය කෙරෙන බව සහතික කිරීම.</p>	<p>අනුකූලවී ඇත.</p>
<p>3 (1) (i) (i)</p>	<p>අධ්‍යක්ෂවරුන් හා ප්‍රධාන කළමනාකරණ පිරිස් තෝරා ගැනීම, නාමයෝජනා කිරීම සහ පත්කර ගැනීම, ගැටුම් කළමනාකරණය, දුර්වලතා නිර්ණය කිරීම සහ අවශ්‍ය අවස්ථාවලදී වෙනස්කම් ක්‍රියාත්මක කිරීම ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ යහපාලන වර්යාවන්ගේ කාර්යක්ෂමතාවය කලින් කලට ඇගයීම.</p>	<p>බැංකුව සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා රජය සතුවන අතර, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ 8 වන වගන්තිය ප්‍රකාර අධ්‍යක්ෂවරුන් පත් කරනු ලබන්නේ අමාත්‍යවරයා විසිනි. ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතට අනුකූල නොවන තත්ත්වයන් තිබේ නම් ඒවා නිරීක්ෂණය සඳහා සම්බන්ධිත පාර්ශ්ව සහ ඔවුන්ගේ අභිලාෂයන්ට අදාළ වාර්ෂික ප්‍රකාශන අධ්‍යක්ෂවරුන්ගෙන් ලබාගැනේ. ගැටෙන අභිලාෂ කළමනාකරණය කිරීම සඳහා සම්බන්ධිත පාර්ශ්වයන්ගේ ගනුදෙනු පිළිබඳ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කර තිබේ.</p> <p>අනුකූලවී ඇත.</p>
<p>3 (1) (i) (j)</p>	<p>ප්‍රධාන කළමනාකරණ පිරිස් සඳහා යෝග්‍ය අනුප්‍රාප්ති සැලැස්මක් බැංකුවට තිබෙන බව සහතික කිරීම.</p>	<p>අනුකූලවී ඇත.</p>
<p>3 (1) (i) (k)</p>	<p>ප්‍රතිපත්ති සමාලෝචනය කිරීම, සන්නිවේදන මාර්ග ස්ථාපිත කිරීම සහ ආයතනික අරමුණු කරා ළගාවීමේ ප්‍රගතිය අධීක්ෂණය සඳහා අවශ්‍යතා පදනම මත ප්‍රධාන කළමනාකරණ පිරිස් නිරතුරුව හමුවීම.</p>	<p>ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතේ 13 (4) වන වගන්තිය යටතේ අවසර ලබාදී තිබෙන පරිදි ප්‍රධාන විධායක නිලධාරී අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් වලට සහභාගී වේ. ඊට අමතරව අවශ්‍යතාවය අනුව ඔවුන්ට අදාළ විෂයය පර්යට අයත් කරුණු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගැනීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ප්‍රධාන කළමනාකරණ පිරිස් කැපවීම අඛණ්ඩව සිදු කෙරේ. සෙසු සියලු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරවරුන් හා උපදේශකවරුන්ගේ සහභාගිත්වයෙන් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල් හා සැලසුම්) විසින් මූලික අයවැය ඉලක්ක සම්බන්ධයෙන් ක්‍රියාත්මකවීමේ ප්‍රගතිය මාසිකව අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරේ.</p> <p>අනුකූලවී ඇත.</p>
<p>3 (1) (i) (l)</p>	<p>නියාමන පරිසරය අවබෝධ කරගැනීම සහ බැංකුව විසින් නියාමකයන් සමඟ ඵලදායී සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බව සහතික කිරීම.</p>	<p>නියාමන අරමුණු පිළිබඳ අන්‍යෝන්‍ය අවබෝධය සහ කාලීන හා පැහැදිලි සන්නිවේදනය මත පදනම්ව නියාමකයින් සමඟ නිරන්තර සන්නිවේදන සම්බන්ධතා පවත්වා ගැනීමට ස්වාධීන අනුකූලතා නිලධාරියෙකු පත්කරනු ලබයි. ශ්‍රී ලංකා මහ බැංකු අධීක්ෂණයට යොමුවන කරුණු සහ ඊට සම්බන්ධ ක්‍රියාකාරකම් සම්පූර්ණ කිරීමේ ප්‍රගතිය පිළිබඳ තොරතුරු ඇතුළත් මාසික අනුකූලතා වාර්තාව අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලබයි.</p> <p>අනුකූලවී ඇත.</p>
<p>3 (1) (i) (m)</p>	<p>බාහිර විගණකවරුන් ගේ සේවය ලබාගැනීමේදී හා අධීක්ෂණය කිරීමේදී අවශ්‍ය සුපරීක්ෂාකාරී බවින් යුතුව කටයුතු කිරීම.</p>	<p>ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතේ 37 වන වගන්තිය ප්‍රකාරව විගණකාධිපතිවරයා බැංකුවේ බාහිර විගණකවරයා වෙයි.</p> <p>අනුකූලවී ඇත.</p>
<p>3 (1) (ii)</p>	<p>මෙම නිර්දේශවල නිර්දේශ අංක 3 (5) ප්‍රකාරව සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී පත් කිරීම සහ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී සතු කාර්යභාරය හා වගකීම් නිර්වචනය කිරීම හා අනුමත කිරීම අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සිදු කරනු ලබයි.</p>	<p>ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතේ 11 (1) වගන්තිය ප්‍රකාරව සභාපතිවරයා පත් කරනු ලබන්නේ අමාත්‍යවරයා විසිනි. ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතේ 26 (1) වගන්තියෙන් දක්වන පරිදි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් බැංකුවේ සාමාන්‍යාධිකාරී තනතුර සඳහා යෝග්‍ය හා නිසි පුද්ගලයෙකු පත්කරනු ලබන අතර එම තැනැත්තා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී බවට පත්වේ. සභාපතිවරයාගේ සහ ප්‍රධාන විධායක නිලධාරීගේ කාර්යභාරය හා වගකීම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නිර්වචනය කිරීම හා අනුමත කිරීම සිදු කර තිබේ.</p> <p>අනුකූලවී ඇත.</p>

<p>3 (1) (iii)</p>	<p>අධ්‍යක්ෂ මණ්ඩලය නීති පතා හමුවිය යුතු අතර, ආසන්න වශයෙන් මසකට වරක් වර්ෂයක් තුළ අවම වශයෙන් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් 12 ක් පැවැත්විය යුතුය. එසේ පැවැත්වෙන අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් සඳහා සහභාගී වීමට සුදුසුකම් ඇති අධ්‍යක්ෂවරුන් බහුතරයකගේ ක්‍රියාකාරී සහභාගීත්වය අත්‍යවශ්‍ය වේ. රැස්වීමකින් තොරව ලිඛිත යෝජනා හෝ ලියවිලි සංසරණය කිරීම මගින් අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබා ගැනීමෙන් හැකිතාක් දුරට වැළකීමට කටයුතු කෙරේ.</p>	<p>ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතේ 13 (1) වගන්තිය ප්‍රකාර අධ්‍යක්ෂ මණ්ඩලයේ රැස්වීමක් සෑම සති හයකට වරක් (ඒ අනුව අවම වශයෙන් රැස්වීම් නවයක්) පැවැත්විය යුතුය. ඊට අමතරව සභාපතිවරයා අවශ්‍යයැයි සලකනු ලබන වාර ගණනක අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් පැවැත්විය හැක. සමාලෝචිත වර්ෂය තුළ අධ්‍යක්ෂ මණ්ඩල විසින් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් 18 ක් පවත්වා ඇත. අනුකූලවී ඇත.</p>
<p>3 (1) (iv)</p>	<p>අධ්‍යක්ෂවරුන්ට බැංකුවේ ව්‍යාපාර ප්‍රවර්ධන හා අවදානම් කළමනාකරණයට අදාළ කරුණු හා යෝජනා නීතිපතා පැවැත්වෙන අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වල න්‍යාය පත්‍ර වලට ඇතුළත් කිරීමේ අවස්ථාව සහතික කිරීමට පියවර ගෙන ඇති බවට අධ්‍යක්ෂ මණ්ඩලය විසින් වග බලා ගැනෙයි.</p>	<p>අනුකූලවී ඇත.</p>
<p>3 (1) (v)</p>	<p>සියලුම අධ්‍යක්ෂවරුන් හට සහභාගීවීමේ අවස්ථාව සලසමින් අවම වශයෙන් නීතිපතා පැවැත්වෙන අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් සඳහා දින හතක පුර්ව දැනුම් දීමක් ලබා දෙන බවට අධ්‍යක්ෂ මණ්ඩල කාර්ය පටිපාටිය මගින් සහතික වෙයි. සියලුම අනෙකුත් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් සඳහා සාධාරණ කාලසීමාවක දැනුම් දීමක් සිදු කරනු ලැබේ.</p>	<p>අනුකූලවී ඇත.</p>
<p>3 (1) (vi)</p>	<p>නොකඩවා පූර්වගාමී රැස්වීම් තුන කට සහභාගී නොවූ හෝ මාස 12 ක කාල පරිච්ඡේදය තුළ පවත්වන ලද පූර්වගාමී රැස්වීම් වලින් අවම වශයෙන් රැස්වීම් 2/3 ක් සඳහා සහභාගී වී නොමැති අධ්‍යක්ෂවරුන්ගේ අධ්‍යක්ෂ ධුරය අවලංගු වන බවට අධ්‍යක්ෂ මණ්ඩල කාර්ය පටිපාටිය මගින් වග බලා ගැනෙයි.</p>	<p>අනුකූලවී ඇත.</p>
<p>3 (1) (vii)</p>	<p>1988 අංක 30 දරන බැංකු පනතෙහි 43 වන වගන්තියේ විධිවිධාන සපුරාලන ලේකම්වරයෙකු අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පත් කෙරෙයි.</p>	<p>අනුකූලවී ඇත.</p>
<p>3 (1) (viii)</p>	<p>අධ්‍යක්ෂ මණ්ඩල කාර්ය පටිපාටිය සහ අදාළ සියලු නීති හා රෙගුලාසි අනුගමනය කෙරෙන බව සහතික කිරීමේ අරමුණින් අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්ගේ උපදෙස් හා සේවා ලබා ගැනීමට සියලු අධ්‍යක්ෂවරුන්ට අවස්ථාව සලසා තිබිය යුතුය.</p>	<p>අනුකූලවී ඇත.</p>
<p>3 (1) (ix)</p>	<p>අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් විසින් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් වාර්තා පවත්වාගෙන යා යුතු අතර, එකී වාර්තා ඕනෑම අධ්‍යක්ෂවරයෙකුට සාධාරණ කාල පරාසයක් තුළ සාධාරණ දැනුම් දීමක් මත පරීක්ෂා කිරීම සඳහා විවෘතව තිබිය යුතුය.</p>	<p>අනුකූලවී ඇත.</p>

<p>3 (1) (x)</p>	<p>අධ්‍යක්ෂ මණ්ඩලය සිය රාජකාරි කටයුතු ඉටුකිරීමේදී සැලකිලිමත් බවින් යුතුව හා විවක්ෂණශීලීව ක්‍රියා කරන්නේද යන්න රැස්වීම් වාර්තාවලින් දැන ගත හැකි වන පරිදි අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් පිළිබඳව ප්‍රමාණවත් පරිදි විස්තර සහිත වාර්තා තබාගත යුතුය.</p> <p>එමෙන්ම අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වල දී සිදුකරන විවරණවල ගැඹුර ඇගයීම පිණිස නියාමන හා අධීක්ෂණ අධිකාරීන්ට ද මෙකී වාර්තා යොමු කළ යුතුය.</p>	<p>අනුකූලවී ඇත.</p>
<p>3 (1) (xi)</p>	<p>සාධාරණ ඉල්ලීමක් මත සුදුසු වාතාවරණයක් යටතේ බැංකුවේ වියදමින් ස්වාධීන වෘත්තීමය උපදෙස් ලබා ගැනීමට අධ්‍යක්ෂවරුන්ට අවස්ථාව සලසන අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලද කාර්ය පටිපාටියක් ක්‍රියාත්මක විය යුතුය.</p> <p>බැංකුව වෙනුවෙන් ඉටු විය යුතු සිය රාජකාරි ඉටු කිරීම සඳහා යම් අධ්‍යක්ෂවරයෙකුට/අධ්‍යක්ෂවරුන්ට සහාය වනු පිණිස ස්වාධීන වෘත්තීමය උපදෙස් ලබාගැනීමට අධ්‍යක්ෂ මණ්ඩලය එකඟ විය යුතුය.</p>	<p>සාධාරණ ඉල්ලීමක් මත සුදුසු වාතාවරණයක් යටතේ බැංකුවේ වියදමින් ස්වාධීන වෘත්තීමය උපදෙස් ලබා ගැනීමට අධ්‍යක්ෂවරුන්ට අවස්ථාව සලසන අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලද කාර්ය පටිපාටියක් ක්‍රියාත්මක කර ඇත.</p> <p>අනුකූලවී ඇත.</p>
<p>3 (1) (xii)</p>	<p>සම්බන්ධිත පාර්ශ්ව හෝ වෙනත් ආයතන සමඟ කටයුතු කිරීමේදී හා එම ආයතන සමඟ ගිවිසුම් වලට එළඹීමේදී ආයතනය පිළිබඳව ඇති වගකීම් හා සට්ටනයන් ඇතිවීමෙන් හෝ පවතින බවට හැඟෙන පරිදි කටයුතු කිරීමෙන් වැළකීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය කටයුතු කළ යුතුය.</p>	<p>අනුකූලවී ඇත.</p>
<p>3 (1) (xiii)</p>	<p>බැංකුවේ පාලනය හා එය යා යුතු දිශාව අධ්‍යක්ෂ මණ්ඩලයේ දැඩි බලාධිකාරීය යටතේ පවතින බව සහතික කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණ සඳහා නිශ්චිතව වෙන් කෙරුණු කටයුතු පිළිබඳ විධිමත් උපලේඛනයක් අධ්‍යක්ෂ මණ්ඩලය සතුවිය යුතුය.</p>	<p>අනුකූලවී ඇත.</p>
<p>3 (1) (xiv)</p>	<p>බැංකුව බුන්වත් වීමට ආසන්න හෝ එහි වගකීම් ඉටු කිරීමට අපොහොසත් වීමට හෝ එසේ වීමට ඉඩ ඇති බවට හෝ එහි තැන්පත්කරුවන්ට හා වෙනත් ණය හිමියන්ට ගෙවිය යුතු ගෙවීම් අත්හිටුවීමට සිදුවන බව පෙනී යන්නේ නම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඒ සම්බන්ධ කිසිදු තීරණයක්/ක්‍රියාමාර්ගයක් ගැනීමට පෙරාතුව ඒ බව වහාම ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ අංශයේ අධ්‍යක්ෂ වෙත දැන්විය යුතුය.</p>	<p>අදාළ වර්ෂය තුළදී එවැනි අවස්ථාවක් පැන නැගුණේ නැත.</p> <p>අනුකූලවී ඇත.</p>
<p>3 (1) (xv)</p>	<p>ප්‍රාග්ධන ප්‍රමාණවත්තාවයේ ප්‍රතිශතය සහ වෙනත් ආරක්ෂාකාරී පදනම් මත මූල්‍ය මණ්ඩලය විසින් නියම කරනු ලැබ ඇති මට්ටම් වලදී බැංකුව ප්‍රාග්ධනික බව තහවුරු කර ගැනීමට අධ්‍යක්ෂ මණ්ඩලය වගබලා ගතයුතුය.</p>	<p>අනුකූලවී ඇත.</p>
<p>3 (1) (xvi)</p>	<p>මෙකී නියමයන්හි තෙවන නියමය හා බැංකුවේ අනුකූලතාවය විදහා දැක්වෙන වාර්ෂික ආයතනික පාලන වාර්තාවක් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් බැංකුවේ වාර්ෂික වාර්තාවෙහි ප්‍රකාශයට පත් කළ යුතුය.</p>	<p>යහපාලන වාර්තාව වාර්ෂික වාර්තාවේ 112 වන පිටුවේ දැක්වේ.</p> <p>අනුකූලවී ඇත.</p>
<p>3 (1) (xvii)</p>	<p>එක් එක් අධ්‍යක්ෂවරයෙකු විසින් වාර්ෂිකව සිදු කළයුතු ස්වයං ඇගයීමේ පටිපාටියක් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුගමනය කළ යුතු අතර එවන් ඇගයීම් වල වාර්තා පවත්වාගෙන යාමට කටයුතු කළ යුතුය.</p>	<p>අනුකූලවී ඇත.</p>

3 (2)	අධ්‍යක්ෂ මණ්ඩලයේ සංයුතිය	
3 (2) (i)	අධ්‍යක්ෂ මණ්ඩලයට අයත් අධ්‍යක්ෂවරුන් සංඛ්‍යාව හතකට වඩා අඩු හෝ 13 ට වඩා වැඩි නොවිය යුතුය.	ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතේ 8 (1) වගන්තිය ප්‍රකාරව අධ්‍යක්ෂ මණ්ඩලය සභාපතිවරයා ඇතුළුව අධ්‍යක්ෂවරුන් හත් දෙනෙකුගෙන් සමන්විත වෙයි. අනුකූලවී ඇත.
3 (2) (ii) (a)	ප්‍රධාන විධායක නිලධාරී තනතුර හොබවන අධ්‍යක්ෂවරයෙකු හැරුණු කොට වෙනත් අධ්‍යක්ෂවරයෙකුගේ මුළු සේවා කාලය වසර 9 නොඉක්මවිය යුතුය.	ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතේ 8(2) වගන්තිය ප්‍රකාර අධ්‍යක්ෂවරයෙකුගේ සේවා කාලය වසර තුනකි. අදාළ නොවේ.
3 (2) (ii) (b)	2008 ජනවාරි මස 01 දිනට වසර 09 සම්පූර්ණ කර ඇති හෝ 2008 දෙසැම්බර් මස 31 දිනට ප්‍රථම එවන් සේවා කාලයක් සම්පූර්ණ කරන අධ්‍යක්ෂවරයෙකු හට 2009 ජනවාරි මස 01 දින සිට ඇරඹෙන ඉදිරි වසර තුනක උපරිම කාලයක් සඳහා සේවය කළ හැකිය.	අදාළ නොවේ.
3 (2) (iii)	අධ්‍යක්ෂ මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂවරුන් සංඛ්‍යාව මුළු අධ්‍යක්ෂවරුන්ගේ සංඛ්‍යාවෙන් 1/3 නොඉක්මවන්නේ නම් බැංකුවේ සේවකයෙකු බැංකුවේ අධ්‍යක්ෂවරයෙක් ලෙස (මෙහි මින් මතු විධායක අධ්‍යක්ෂ ලෙස හැඳින්වෙන) පත් කිරීමට, තෝරා පත් කිරීමට හෝ නම් කිරීමට හැකිය. එවන් අවස්ථාවකදී විධායක අධ්‍යක්ෂවරුන්ගෙන් එක් අයෙකු බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා විය යුතුය.	අනුකූලවී ඇත.
3 (2) (iv)	අවම වශයෙන් විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරුන් තුන් දෙනෙකු හෝ අධ්‍යක්ෂ මණ්ඩලයේ මුළු අධ්‍යක්ෂවරුන් සංඛ්‍යාව 1/3 ක් හෝ මින් කවර හෝ ඉහළ අගයට සරිලන අධ්‍යක්ෂවරුන් සංඛ්‍යාවක් අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටිය යුතුය.	ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතේ 8 (1) (අ) වගන්තිය ප්‍රකාර අමාත්‍යවරයා විසින් අධ්‍යක්ෂවරුන් පත් කෙරෙයි. සියලුම අධ්‍යක්ෂවරුන් විධායක නොවන නමුත් ඔවුන් අතරින් කිසිවෙකු ස්වාධීන නොවේ. එක් අධ්‍යක්ෂවරයෙකු බැංකුවේ සේවය කරන ලද බැංකු සේවකයෙකි. ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් හතර දෙනෙකු, බැංකුවේ පරිපාලිත සමාගමක් වන එන්එස්බී ෆන්ඩ් මැනේජ්මන්ට් සමාගමේ අධ්‍යක්ෂවරු වෙති. අධ්‍යක්ෂ වරුන්ගේ වාර්ෂික වාර්තාවෙහි පිටු අංක 100 හි දැක්වෙන අධ්‍යක්ෂ වරුන්ගේ තොරතුරු වෙත යොමු වන්න.
3 (2) (v)	ස්වාධීන අධ්‍යක්ෂ වරයෙකු නියෝජනය කිරීමට විකල්ප අධ්‍යක්ෂ වරයෙකු පත් කරනු ලබන අවස්ථාවේ දී එසේ පත් කරන ලද පුද්ගලයා ද ස්වාධීන අධ්‍යක්ෂවරයෙකුට අදාළ වන නිර්ණායකයන්ට අනුව පත් කරන ලද අයෙකු විය යුතුය.	අදාළ වර්ෂය තුළ විකල්ප අධ්‍යක්ෂවරුන් පත් නොකරන ලදී. අදාළ නොවේ.
3 (2) (vi)	විධායක නොවන අධ්‍යක්ෂවරුන් පිළිගත හැකි වෘත්තීයමය පසුබිමක් ඇති සහ/හෝ උපායමාර්ග, කාර්යසාධනය හා සම්පත් ආදී කරුණු සම්බන්ධව ස්වාධීන තීරණයන්ට එලඹිය හැකි අන්දැකීම් හා සුදුසු කුසලතාවයන්ගෙන් සපිරි පිරිසක් විය යුතුය.	අමාත්‍යවරයා විසින් පත් කරන ලද සියලු අධ්‍යක්ෂවරුන් ගණකාධිකරණය, නීතිය, අලෙවිකරණය හා ව්‍යාපාර පරිපාලනය ආදී විවිධ විෂයය ක්ෂේත්‍රවල අවශ්‍ය අන්දැකීම් සහිත වෘත්තිකයින් පිරිසකි. අනුකූලවී ඇත.

3 (2) (vii)	සනපුරණයට අවශ්‍ය අධ්‍යක්ෂවරුන් සංඛ්‍යාව සපිරුණද සපුරුණි විධායක නොවන අධ්‍යක්ෂවරුන් සංඛ්‍යාව සපුරුණි මුළු අධ්‍යක්ෂවරුන් සංඛ්‍යාවෙන් අඩක් නොඉක්මවයි නම් එවන් අවස්ථාවකදී නියමාකාරයෙන් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් පැවැත්විය නොහැකිය.	ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත අනුව අධ්‍යක්ෂ මණ්ඩලයේ සනපුරණය හතරකි. එය අධ්‍යක්ෂවරුන් සංඛ්‍යාවෙන් අඩකට වඩා වැඩි වන අතර, සියළුම දෙනා විධායක නොවන අධ්‍යක්ෂවරුන් වේ. අනුකූලවී ඇත.
3 (2) (viii)	බැංකුවේ අධ්‍යක්ෂවරුන්ගේ නම් හෙළිදරව් කෙරෙන සියලු ආයතනික සන්නිවේදනයන්හිදී ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරුන් විශේෂයෙන් හඳුන්වා දිය යුතුය.	කරුණාකර පිටු අංක 119 සහ 185 වෙත යොමු වන්න. අනුකූලවී ඇත.
3 (2) (ix)	අධ්‍යක්ෂ මණ්ඩලයට නව අධ්‍යක්ෂවරුන් පත් කිරීම සඳහා විධිමත්, සැලකිල්ලට භාජනය වූ හා විනිවිද භාවයෙන් යුත් කාර්ය පටිපාටියක් තිබිය යුතුය. එමෙන්ම ක්‍රමවත්ව අනුප්‍රාප්තිකයන් පත්කිරීම පිණිස ද පටිපාටියක් තිබිය යුතුය.	ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත ප්‍රකාර {8 (1) (අ) වගන්තිය යටතේ} බැංකුවේ අධ්‍යක්ෂවරුන් පත් කරනු ලබන්නේ විෂයභාර අමාත්‍යවරයා විසිනි. අනුකූලවී ඇත.
3 (2) (x)	ක්ෂණික ලෙස පුරප්පාඩුවක් පිරවීම පිණිස පත් කරනු ලබන සියලු අධ්‍යක්ෂවරුන් ඔවුන්ගේ පත්වීමෙන් අනතුරුව පවත්වනු ලබන පළමු මහා සභා රැස්වීමේදී කොටස් හිමිකරුවන්ගේ ඡන්ද විමසීමකට භාජනය විය යුතුය.	අදාළ නොවේ.
3 (2) (xi)	අධ්‍යක්ෂවරයෙකු සිය තනතුරින් ඉල්ලා අස්වන්නේ නම් හෝ ඉවත් කරනු ලබන්නේ නම්, අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එම අධ්‍යක්ෂවරයාගේ ඉල්ලා අස්වීම හෝ ඉවත් කිරීම, එවන් ඉල්ලා අස්වීමකට හෝ ඉවත් කරනු ලැබීමකට බලපෑ හේතු ද සමග නිවේදනය කරමින් සහ හිමිකරුවන්ගේ අවධානයට යොමු කළ යුතු කරුණු වේද/නොවේද යන්න සහතික කරමින් ප්‍රකාශයක් නිකුත් කළයුතුය.	අදාළ නොවේ.
3 (2) (xii)	බැංකු අධ්‍යක්ෂවරයෙකු හෝ සේවකයෙකු වෙතත් බැංකු අධ්‍යක්ෂවරයෙකු ලෙස පත් කිරීම, තෝරා පත් කර ගැනීම හෝ නම් කිරීම එකී බැංකුව, පළමුව සඳහන් කළ බැංකුවේ පරිපාලිත සමාගමක් හෝ ආශ්‍රිත සමාගමක් වන්නේ නම් පමණක් සිදු කළ යුතුය.	බැංකුවේ සේවකයෙකු වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂවරයෙකු ලෙස ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ කොටස් හිමිකරුවන්ව යනියෝජනය කරයි. අනුකූලවී ඇත.
3 (3)	අධ්‍යක්ෂවරුන්ගේ හැකියා හා යෝග්‍ය බව ඇගයීමේ නිර්ණායක	
3 (3) (i) a සහ b	අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරන තැනැත්තෙකුගේ වයස අවුරුදු 70 නොඉක්මවා තිබිය යුතුය.	අනුකූලවී ඇත.
3 (3) (ii)	පුද්ගලයකු බැංකුවේ පරිපාලිත හෝ ආශ්‍රිත සමාගමේදී ඇතුළුව සමාගම්/ආයතන 20 කට වඩා වැඩි සංඛ්‍යාවක අධ්‍යක්ෂක ධුර නොදැරිය යුතුය.	අනුකූලවී ඇත.

3 (4)	අධ්‍යක්ෂ මණ්ඩලය මගින් පවරන ලද කළමනාකරණ කාර්යභාරය	
3 (4) (i)	අධ්‍යක්ෂවරුන් විසින් දැනට ක්‍රියාත්මක වන බලතල පැවරීමේ ක්‍රියාපිළිවෙත සුපරීක්ෂාකාරීව අධ්‍යයනය කර පැහැදිලිව අවබෝධ කර ගත යුතුය.	තෝරාගත් කරුණු සම්බන්ධයෙන් බලතල පැවරීමේ පිළිවෙත අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කොට ඇත. අනුකූලවී ඇත.
3 (4) (ii)	සමස්තයක් ලෙස අධ්‍යක්ෂ මණ්ඩලය සතු කාර්යභාරය ඉටු කිරීමේ හැකියාව අවම කිරීමට හෝ ඊට සැලකිය යුතු බාධාවක් වන මට්ටමකට අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සිය කටයුතු අධ්‍යක්ෂ මණ්ඩල කමිටුවකට, ප්‍රධාන විධායක නිලධාරියාට හෝ ප්‍රධාන කළමනාකාරීත්වයට අදාළ පිරිස් වලට පැවරීම නොකළ යුතුය.	අධ්‍යක්ෂ මණ්ඩලය සතු කාර්යභාරය ඉටු කිරීමේ හැකියාව අවම කිරීමට හෝ ඊට සැලකිය යුතු බාධාවක් වන මට්ටමකට අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සිය බලතල පවරා නොමැත. අනුකූලවී ඇත.
3 (4) (iii)	බැංකුවේ අවශ්‍යතා වලට අදාළ වන ලෙස බලතල පැවරීමේ කාර්ය පිළිවෙල පවතින බවට සහතික කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් වරින්වර එය සමාලෝචනය කරනු ලබයි.	බලතල පැවරීමේ ක්‍රියාපටිපාටිය, බැංකුවේ අවශ්‍යතාවය/ කළමනාකරණයේ ඉල්ලීම මත අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සමාලෝචනයට ලක් කෙරේ. අනුකූලවී ඇත.
3 (5)	සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී	
3 (5) (i)	සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී යන භූමිකා වෙනම පැවතිය යුතු අතර, එකම පුද්ගලයෙකු විසින් ඉටු නොකළ යුතුය.	සභාපතිවරයාගේ සහ ප්‍රධාන විධායක නිලධාරීගේ භූමිකාව වෙනම පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඉටු කරනු ලැබේ. අනුකූලවී ඇත.
3 (5) (ii)	සභාපති, විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු විය යුතු අතර ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු වන්නේ නම් වඩාත් සුදුසුය. සභාපතිවරයා, ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු නොවන අවස්ථාවලදී අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සුදුසු පරිදි සීමා නිර්ණයන් ලේඛනගත කිරීමෙන් අනතුරුව ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරයෙක් ලෙස පත් කළ යුතුය.	සභාපතිවරයා විධායක නොවන අධ්‍යක්ෂවරයෙකි. ඔහු ජාතික ඉතිරිකිරීමේ බැංකුවට පූර්ණ අයිතිය තිබෙන පරිපාලිත සමාගමක් වන එන්. එස්. බී ගන්ඩ් මැනේජ්මන්ට් කම්පැනි හි අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු බැවින් ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු නොවේ. ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරයෙකු ලෙස ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු අධ්‍යක්ෂ මණ්ඩලයට පත් නොකෙරුණි. ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතෙහි ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරයෙකු ලෙස පත් කිරීමට ප්‍රතිපාදන නොමැත. අනුකූලවී ඇත.
3 (5) (iii)	අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එහි ආයතනික යහපාලන වාර්තාවෙහි, සභාපතිගේ හා ප්‍රධාන විධායක නිලධාරියාගේ අනන්‍යතාවයද, පවතින සම්බන්ධතාවල ස්වභාවයද හෙළිදරව් කළයුතුය.	අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින්ගේ හා ප්‍රධාන විධායක නිලධාරීගේ පසුබිම පිළිබඳ තොරතුරු පිටු අංක 100 හි සඳහන් කර ඇත. අනුකූලවී ඇත.
3 (5) (iv)	සභාපති විසින් අධ්‍යක්ෂ මණ්ඩලයට නායකත්වය සැපයීම, අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එහි වගකීම් ඉටු කරන බව හා කාර්යක්ෂමව කටයුතු කරන බව සහතික කිරීම හා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සියලු ප්‍රධාන හා අවශ්‍ය කරුණු කාලෝචිතව සාකච්ඡාවට බඳුන් කරන බවට වගබලා ගත යුතුය.	සභාපතිතුමා විසින් අධ්‍යක්ෂ මණ්ඩලයට නායකත්වය සපයනු ලබන අතර, අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එහි වගකීම් කාර්යක්ෂමව ඉටු කරන බවට වගබලා ගනියි. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සියලුම ප්‍රධාන කරුණු කාලීන අයුරින් සාකච්ඡාවට ගැනෙයි. අනුකූලවී ඇත.



<p>3 (5) (v)</p>	<p>සෑම අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් සඳහාම න්‍යාය පත්‍රය සැකසීමේ හා අනුමත කිරීමේ මූලික වගකීම සභාපති සතුය.</p>	<p>සභාපති වරයා සෘජුවම හෝ සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී සහ ඉහළ කළමනාකාරීත්වය මගින් අධ්‍යක්ෂ මණ්ඩලයේ දී සැලකිල්ලට ගත් වැදගත් කරුණු දැනුම් දෙනු ලබයි. අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකා අධ්‍යක්ෂවරුන් අතර පරිශීලනයට හැකි සාධාරණ කාලසීමාවක් තුළ බෙදාහරී. අනුකූලවී ඇත.</p>
<p>3 (5) (vi)</p>	<p>අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් වලදී සාකච්ඡාවට ගැනෙන කරුණු සම්බන්ධයෙන් සියලු අධ්‍යක්ෂවරුන් නිසි ලෙස දැනුවත් කර ඇති බවට මෙන්ම අධ්‍යක්ෂවරුන් වෙත කලට වේලාවට ප්‍රමාණවත් තොරතුරු සැපයෙන බවට ද සභාපති විසින් වග බලා ගත යුතුය.</p>	<p>ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත අනුව බැංකුවේ මෙහෙයුම් හා ව්‍යාපාරික කටයුතුවලට අදාළ දෛනික කළමනාකරණයෙහි ප්‍රධානී ලෙස සාමාන්‍යාධිකාරී කටයුතු කරයි. අනුකූලවී ඇත.</p>
<p>3 (5) (vii)</p>	<p>අධ්‍යක්ෂ මණ්ඩලයේ කටයුතු සඳහා පූර්ණ හා සක්‍රීය දායකත්වයක් ලබාදීමට සියලුම අධ්‍යක්ෂවරුන් දිරිමත් කිරීමට සහ බැංකුවේ උපරිම යහපත පිණිස අධ්‍යක්ෂ මණ්ඩලය කටයුතු කරන බවට වගබලා ගැනීම සඳහා ප්‍රමුඛත්වය ගැනීම සභාපති විසින් කළ යුතුය.</p>	<p>සභාපතියේ භූමිකාව සම්බන්ධ ඇගයීම හා අධ්‍යක්ෂ මණ්ඩල කාර්යසාධනය සම්බන්ධ සමස්ත ඇගයීම අධ්‍යක්ෂවරුන්ගේ ස්වයං ඇගයීමේ ක්‍රියාවලියට ඇතුළත් කර ඇත. අනුකූලවී ඇත.</p>
<p>3 (5) (viii)</p>	<p>විශේෂයෙන් විධායක නොවන අධ්‍යක්ෂවරුන් වෙතින් කාර්යක්ෂම දායකත්වයක් ලබා ගැනීම උදෙසා සභාපති විසින් පහසුකම් සැලසිය යුතු අතර, විධායක හා විධායක නොවන අධ්‍යක්ෂවරුන් අතර සඵලදායී සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට වගබලා ගත යුතුය.</p>	<p>අධ්‍යක්ෂ මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂවරයෙක් නොමැති හෙයින් අදාළ නොවේ. අදාළ නොවේ.</p>
<p>3 (5) (ix)</p>	<p>සභාපති ප්‍රධාන කළමනාකාරීත්වයට අදාළ පිරිස් සම්බන්ධව හෝ කිසිදු ආකාරයකින් අනෙකුත් විධායක රාජකාරී කටයුතු සෘජු අධීක්ෂණයට ලක්කිරීමෙහි නොයෙදිය යුතුය.</p>	<p>සභාපතිවරයා විධායක නොවන මට්ටමෙන් කටයුතු කරන අතර ප්‍රධාන කළමනාකාරීත්වයට අදාළ පිරිස් අධීක්ෂණය කිරීම සඳහා විධායක කාර්යයන්හි නියුක්ත නොවේ. අනුකූලවී ඇත</p>
<p>3 (5) (x)</p>	<p>කොටස්ගිම්කරුවන් සමග සඵලදායී සන්නිවේදනයක් පවත්වා ගැනීමට යෝග්‍ය පියවර ගන්නා බවට හා කොටස් ගිම්කරුවන්ගේ මත/අදහස් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත සන්නිවේදනය කෙරෙන බවට සභාපති වග බලා ගත යුතුය.</p>	<p>ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතේ විධිවිධාන ප්‍රකාරව භාණ්ඩාගාර ලේකම් විසින් නම් කරනු ලැබූ අධ්‍යක්ෂවරයෙකු ලෙස පත් කෙරෙන තැනැත්තෙකු මගින් අධ්‍යක්ෂ මණ්ඩලයේදී කොටස් ගිම්කරුවන් නියෝජනය කෙරෙයි. අනුකූලවී ඇත</p>
<p>3 (5) (xi)</p>	<p>ප්‍රධාන විධායක නිලධාරියා, බැංකුවේ ඵදිනෙදා සිදුකෙරෙන මෙහෙයුම් හා ව්‍යාපාර කළමනාකරණයේ මුදුන් මට්ටමේ භාරකාරත්වය දරන විධායක ලෙස කටයුතු කරයි.</p>	<p>ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත අනුව සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරියා, බැංකුවේ ඵදිනෙදා සිදු කෙරෙන මෙහෙයුම් හා ව්‍යාපාර කළමනාකරණයේ භාරකාරීත්වය දරන ප්‍රධානියා ලෙස ක්‍රියාකරයි. අනුකූලවී ඇත</p>

<p>3 (6)</p>	<p>අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පත් කළ කමිටු</p>	
<p>3 (6) (i)</p>	<p>3 (6) (ii), 3 (6) (iii) 3 (6) (iv) සහ 3 (6) (v) යන නියමයන් මගින් දක්වා ඇති පරිදි සෑම බැංකුවක්ම අවම වශයෙන් අධ්‍යක්ෂ මණ්ඩල කමිටු හතරක් පිහිටු විය යුතුය. ඒ සෑම කමිටුවක්ම සෘජුවම අධ්‍යක්ෂ මණ්ඩලයට වාර්තා කළ යුතුය. එක් එක් කමිටුවක් සතු රාජකාරි, භූමිකා සහ කාර්යසාධනය පිළිබඳ වාර්තාවක් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එහි වාර්ෂික වාර්තාවෙහි දක්වා ඇති බවට පරීක්ෂා කරන්න.</p>	<p>අදාළ කමිටු 4 ම පිහිටුවා ඇති අතර, අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්වරිය කමිටු සතරෙහිම ලේකම් ලෙස කටයුතු කරයි. අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව, අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව හා අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් හා පාරිශ්‍රමික කමිටුව, අධ්‍යක්ෂ මණ්ඩල නාමයෝජනා කමිටුව සෘජුවම සභාපති මගින් අධ්‍යක්ෂ මණ්ඩලයට වාර්තා කරයි.</p> <p>2016 වර්ෂය සඳහා අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව, අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් හා පාරිශ්‍රමික කමිටුව, අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව සහ අධ්‍යක්ෂ මණ්ඩල නාමයෝජනා කමිටුව විසින් වාර්තා පිළියෙල කර ඇති අතර, වාර්ෂික වාර්තාවේ පිටු අංක 139 සිට 147 දක්වා ඇත. අනුකූලවී ඇත.</p>
<p>3 (6) (ii)</p>	<p>විගණන කමිටුව</p>	
<p>3 (6) (ii) (a)</p>	<p>කමිටුවේ සභාපතිවරයා ගණකාධිකරණයේ සහ/හෝ විගණනයෙහි පුද්ගලික හා අත්දැකීම් සහිත ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු විය යුතුය.</p>	<p>අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවේ සභාපති, විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු වන මුත් පූර්ණ අයිතිය බැංකුව සතු එහි පරිපාලිත සමාගමක් වන එන්. එස්. බී. ෆන්ඩ් මැනේජ්මන්ට් සමාගමෙහි අධ්‍යක්ෂවරයෙක් වන බැවින් සහ ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත අනුව අධ්‍යක්ෂ මණ්ඩලයේ නිල බලයෙන් පත් නිලධාරියෙකු වන බැවින් ස්වාධීන නොවන අධ්‍යක්ෂවරයෙකි.</p> <p>අනුකූලවී ඇත.</p>
<p>3 (6) (ii) (b)</p>	<p>කමිටුවේ සියලුම සාමාජිකයින් විධායක නොවන අධ්‍යක්ෂවරුන් විය යුතුය.</p>	<p>අනුකූලවී ඇත.</p>
<p>3 (6) (ii) (c)</p>	<p>පහත කරුණු සම්බන්ධයෙන් කමිටුව විසින් නිර්දේශ ඉදිරිපත් කළ යුතුය:</p> <p>(i) අදාළ නීතිවලට අනුකූල වෙමින් විගණන සේවා සඳහා බාහිර විගණකවරයෙකු පත් කිරීම.</p> <p>(ii) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වරින්වර විගණකවරුන් හට නිකුත් කරන ලද උපදෙස් ක්‍රියාත්මක කිරීම.</p> <p>(iii) අදාළ ගිණුම්කරණ ප්‍රමිති යොදා ගැනීම සහ</p> <p>(iv) විගණන හවුල්කරු සමග බැඳීම වසර පහ නොඉක්මවයි නම් සහ පූර්ව කාලසීමාව සම්පූර්ණ කළ දින පටන් වසර තුනක් ඉකුත්වීමට ප්‍රථම අදාළ විගණන හවුල්කරු හා යළි විගණන බැඳීමකට ඇතුලු නොවන්නේ නම් සේවා කාලය, විගණන ගාස්තු හා විගණකවරයාගේ ඉල්ලා අස්වීම හෝ සේවයෙන් පහකිරීම.</p>	<p>ව්‍යවස්ථාව අනුව බැංකුවේ බාහිර විගණකවරයා වනුයේ විගණකාධිපතිවරයා වන බැවින් සියලුම කරුණු සැලකිල්ලට ගෙන ඇත.</p> <p>අනුකූලවී ඇත.</p>

3 (6) (ii) (d)	<p>අදාළ වන ප්‍රමිති සහ යහභාවිතයන්ට අනුව විගණන ක්‍රියාවලීන්හිදී බාහිර විගණකවරයාගේ ස්වාධීනත්වය, විෂයය, මූලිකත්වය සහ කාර්යක්ෂමතාවය අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සමාලෝචනයට හා අධීක්ෂණයට බඳුන් කළ යුතුය.</p>	<p>විගණකාධිපති බාහිර විගණකවරයා ලෙස කටයුතු කරන බැවින් ස්වාධීනත්වය සහ විෂයය මූලිකත්වය පවත්වාගැනීම සිදු වෙයි. විගණන ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටු රැස්වීම්වලදී රජයේ විගණන අධිකාරී සමග සාකච්ඡා කරනු ලැබේ. අනුකූලවී ඇත.</p>
3 (6) (ii) (e)	<p>විගණන නොවන සේවා ලබාදීම සඳහා බාහිර විගණකවරයෙකු යොදා ගැනීම පිළිබඳ ප්‍රතිපත්තියක් කමිටුව විසින් සැලසුම් කර ක්‍රියාත්මක කළ යුතුය.</p>	<p>විගණකාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පත්කෙරෙයි. අනුකූලවී ඇත.</p>
3 (6) (ii) (f)	<p>විගණනය ඇරඹීමට ප්‍රථම කමිටුව විසින් විගණනයේ ස්වභාවය හා විෂයය පර්ය පිළිබඳ බාහිර විගණකවරුන් සමග සාකච්ඡා කර අවසන් නිගමනයකට පැමිණිය යුතුය.</p>	<p>විගණකාධිපති, බාහිර විගණකවරයා ලෙස කටයුතු කරන අතර, ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත, මූල්‍ය පනත හා ශ්‍රී ලංකා ව්‍යවස්ථාව මගින් ඔහු වෙත පැවරී ඇති ව්‍යවස්ථාපිත බලතල අනුව විගණනයේ ස්වභාවය සහ විෂය පර්ය පදනම් වෙයි. අනුකූලවී ඇත.</p>
3 (6) (ii) (g)	<p>බැංකුවේ මූල්‍ය ප්‍රකාශවල, වාර්ෂික වාර්තාවේ ගිණුම්වල හා හෙළිදරව් කිරීම පිණිස සකසා ඇති භෞමික වාර්තාවන්හි විශ්වසනීය බව හා ඒවායෙහි අන්තර්ගත සැලකිය යුතු මූල්‍ය වාර්තාකරණ තීරණ අධීක්ෂණය කරනු පිණිස කමිටුව විසින් බැංකුවේ මූල්‍ය තොරතුරු සමාලෝචනයට බඳුන් කළ යුතුය.</p>	<p>විගණන කමිටුව විසින් භෞමික මූල්‍ය ප්‍රකාශන සහ හෙළිදරව් කිරීම පිණිස පිළියෙල කර ඇති බැංකුවේ වාර්ෂික වාර්තාව, ප්‍රකාශයට පත්කිරීමට සූදානම් අවස්ථාවේදී සමාලෝචනයට බඳුන් කර ඇත. අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවේ අවධානය පිණිස අභ්‍යන්තර විගණන අංශය විසින් ලබාදෙන සමාලෝචන වාර්තාවෙහි ගිණුම්කරණ ප්‍රතිපත්තීන්හි වෙනස්කම්, ප්‍රධාන තීරණාත්මක ක්ෂේත්‍රයන්හි විචල්‍යයන් ආදිය පිළිබඳ මූල්‍ය ප්‍රකාශයන් ඇතුළත් වේ. අනුකූලවී ඇත.</p>
3 (6) (ii) (h)	<p>අවසන් හා අතුරු විගණනවලින් පැන නගින කරුණු, ප්‍රශ්න හා ගැටලු සහ ඒ කරුණු ඇතුළුව විගණකවරයා විසින් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන කරුණක් කමිටුව විසින් සාකච්ඡා කළයුතුය. (ප්‍රධාන කළමනාකාරිත්වයට අදාළ පිරිස් නොමැතිව සාකච්ඡා කළ යුතු වන)</p>	<p>ඉල්ලීම මත විගණනය හා සම්බන්ධව අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව විසින් විධායක කළමනාකාරිත්වය නොමැතිව බාහිර විගණකවරයා හමුවෙයි. අදාළ කාලපරිච්ඡේදය තුළ එබඳු අවස්ථාවක් උද්ගත වී නොමැත. අනුකූලවී ඇත.</p>
3 (6) (ii) (i)	<p>කමිටුව විසින් බාහිර විගණකවරයාගේ කළමනාකරණ ලිපිය හා ඊට කළමනාකාරිත්වයේ ප්‍රතිචාරය සමාලෝචනයට ලක් කළ යුතුය.</p>	<p>මුදල් පනතේ 14 (2) (ඇ) සහ 13 (7) (අ) යන වගන්ති යටතේ නිකුත් කළ බාහිර විගණකගේ වාර්තාව, අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව විසින් වාර්ෂිකව සමාලෝචනය කෙරෙයි. අනුකූලවී ඇත.</p>
3 (6) (ii) (j)	<p>බැංකුවේ අභ්‍යන්තර විගණන කාර්යභාරය සම්බන්ධයෙන් කමිටුව විසින් පහත සඳහන් පියවර ගත යුතුය:</p>	<p>අනුකූලවී ඇත.</p>
	<p>(i) අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ සම්පත්, කාර්යභාරය හා විෂය පර්ය ආදියෙහි ප්‍රමාණවත් බව සමාලෝචනය කිරීම සහ එහි කටයුතු කරගෙන යාමට අවශ්‍ය අධිකාරී බලය දෙපාර්තමේන්තුව සතුව පවතින බවට තෘප්තිමත් වීම.</p>	

	<p>(ii) අභ්‍යන්තර විගණන වැඩසටහන් සහ අභ්‍යන්තර විගණන ක්‍රියාවලියේ ප්‍රතිඵල සමාලෝචනය කිරීම සහ අවශ්‍ය විටක අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ නිර්දේශ මත යෝග්‍ය ක්‍රියාමාර්ග ගනු ලබන බව සහතික කිරීම.</p> <p>(iii) අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාගේ හා ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ කිසියම් කාර්යසාධන ඇගයීමක් සමාලෝචනය කිරීම.</p> <p>(iv) අභ්‍යන්තර විගණන කාර්යභාරය සඳහා පත්කළ ප්‍රධානියාගේ, ජ්‍යෙෂ්ඨ කාර්යමණ්ඩල සාමාජිකයින්ගේ පත්වීමක් හෝ සේවය අවසන් කිරීමක් නිර්දේශ කිරීම හා කුළී පදනම මත සේවය සපයන ආයතන පත් කිරීම/ඉවත් කිරීම නිර්දේශ කිරීම.</p> <p>(v) අභ්‍යන්තර විගණන අංශයේ ප්‍රධාන අභ්‍යන්තර විගණකවරයා සහ වෙනත් සමාගම් හරහා සේවා සපයන්නන් ද ඇතුළුව ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ ඉල්ලා අස්වීම් පිළිබඳව කමිටුව දැනුවත් කෙරෙන බවට වග බලා ගැනීම සහ එලෙස ඉල්ලා අස්වූ ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින් හට සහ බාහිර සමාගම් හරහා සේවා සපයනු ලබන සේවකයින් හට ඔවුන්ගේ ඉල්ලා අස්වීම් සම්බන්ධ හේතු සැපයීමට අවස්ථාව සැපයීම.</p> <p>(vi) අභ්‍යන්තර විගණන කාර්යභාරය, ස්වාධීනව කරනු ලබන බව සහතික කර ගැනීම.</p>	<p>අනුකූලවී ඇත.</p> <p>අනුකූලවී ඇත.</p> <p>අනුකූලවී ඇත.</p> <p>අනුකූලවී ඇත.</p> <p>අනුකූලවී ඇත.</p>
<p>3 (6) (ii) (k)</p>	<p>කමිටුව විසින් සිදුකරන අභ්‍යන්තර විමර්ශනවල මූලික හෙළිදරව් කිරීම් සහ ඊට කළමනාකාරිත්වයේ ප්‍රතිචාර සැලකිල්ලට ගත යුතුය.</p>	<p>කමිටුව විසින් අභ්‍යන්තර විමර්ශනවලදී සිදු කරන ලද මූලික හෙළිදරව් කිරීම් සහ ඊට කළමනාකාරිත්වයේ ප්‍රතිචාර සමාලෝචනය කර ඇත. පිටු අංක 139 හි ඇති කමිටු වාර්තාව වෙත යොමු වන්න.</p>
<p>3 (6) (ii) (l)</p>	<p>ප්‍රධාන මූල්‍ය නිලධාරියා, ප්‍රධාන අභ්‍යන්තර විගණකවරයා සහ බාහිර විගණකවරුන්ගේ නියෝජිතයෙකු සාමාන්‍යයෙන් රැස්වීම් වලට සහභාගී වෙයි. විධායක අධ්‍යක්ෂවරුන් නොමැතිව කමිටුව විසින් බාහිර විගණකවරුන් සමග අවම වශයෙන් රැස්වීම් දෙකක් හෝ පවත්වා ඇත.</p>	<p>2016 වර්ෂයේදී අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව විසින් රැස්වීම් වාර 6 ක් පවත්වා ඇති අතර, ඒ සෑම රැස්වීමකදී ම විගණකාධිපතිවරයාගේ දෙපාර්තමේන්තුවේ නියෝජිතයෙකු සහභාගීවී ඇත. සියලුම අධ්‍යක්ෂවරුන් විධායක නොවන අධ්‍යක්ෂවරුන් වේ.</p> <p>අනුකූලවී ඇත.</p>
<p>3 (6) (ii) (m)</p>	<p>කමිටුවලට –</p> <p>(i) කමිටුවේ බල ක්ෂේත්‍රයට අයත් ඕනෑම කරුණක් පිළිබඳව විමර්ශනය කිරීමේ පැහැදිලි බලයක්;</p> <p>(ii) ඒ සඳහා අවශ්‍ය සම්පත්;</p> <p>(iii) තොරතුරු ලබාගැනීමේ පූර්ණ හැකියාව; සහ</p> <p>(iv) අවශ්‍ය විටක අදාළ අත්දැකීම් සහිත බාහිර පාර්ශ්වයන්ට ආරාධනා කිරීමේ හා බාහිර පාර්ශ්වයන් වෙතින් වෘත්තීයමය උපදෙස් ලබා ගැනීමේ අධිකාරිය තිබිය යුතුය.</p>	<p>අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටු ප්‍රඥප්තිය අනුව කමිටුවට ඕනෑම කරුණක් විමර්ශනය කිරීමට, තොරතුරු ලබාගැනීමට, වෘත්තීයමය උපදෙස් ලබාගැනීමට, එහි කාර්යයන් පවත්වාගෙන යාමට අවශ්‍ය සම්පත් සපුරා ගැනීම ආදිය සඳහා අවශ්‍ය බලතල ලබා දී ඇත. පිටු අංක 139 හි සඳහන් කමිටු වාර්තාව බලන්න.</p> <p>අනුකූල වී ඇත.</p>
<p>3 (6) (ii) (n)</p>	<p>සාකච්ඡා කළයුතු කරුණු සම්බන්ධව නිසි දැනුම්දීමකින් පසුව නිරතුරුව කමිටුව රැස්ව, එහි වගකීම් හා රාජකාරි ඉටු කිරීම සම්බන්ධ නිගමන වාර්තා කර තබා ගත යුතුය.</p>	<p>වර්ෂය තුළ කමිටුව හය වතාවක් රැස් වී තිබෙන අතර, ගනු ලැබූ තීරණ වාර්තා කර පවත්වාගෙන ඇත.</p> <p>අනුකූල වී ඇත.</p>

3 (6) (ii) (o)	<p>අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පහත කරුණු විස්තරාත්මකව හෙළිදරව් කළ යුතුය:</p> <p>(i) විගණන කමිටුවේ ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු;</p> <p>(ii) වර්ෂය තුළ පවත්වන ලද විගණන කමිටු රැස්වීම් සංඛ්‍යාව, සහ</p> <p>(iii) ඒ රැස්වීම් සඳහා එක් එක් අධ්‍යක්ෂවරයාගේ සහභාගිත්වය පිළිබඳ විස්තර.</p>	<p>අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවේ විෂය පථය පිටු අංක 117 ඇතුළත් වේ.</p> <p>වර්ෂය තුළ පවත්වන ලද රැස්වීම්වල දිනයන් පිටු අංක 119 ඇතුළත් වේ.</p> <p>අධ්‍යක්ෂවරුන්ගේ සහභාගිත්වය පිළිබඳ තොරතුරු වාර්ෂික වාර්තාවේ පිටු අංක 119 හි දැක්වේ.</p>
3 (6) (ii) (p)	<p>කමිටුවේ ලේකම් සමාගමේ ලේකම් හෝ අභ්‍යන්තර විගණන කාර්යයෙහි ප්‍රධානී වන අතර, කමිටු රැස්වීම් පිළිබඳ විස්තරාත්මක වාර්තාවක් පිළියෙල කිරීම හා පවත්වාගෙන යාම කළ යුතුය.</p>	<p>අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් කමිටුවේ ලේකම් ලෙස ද කටයුතු කරන අතර විස්තරාත්මක කමිටු වාර්තා පවත්වාගෙනයාම සිදු කෙරේ.</p> <p>අනුකූලවී ඇත.</p>
3 (6) (ii) (q)	<p>මූල්‍ය වාර්තාකරණය, අභ්‍යන්තර පාලනය හෝ වෙනත් කටයුතුවල දී සිදුවිය හැකි විෂමාවාර සම්බන්ධයෙන් සේවකයින්ට සිය රහස්‍යභාවය රැකගනිමින් කරුණු දැක්විය හැකි ආකාරය පිළිබඳ කමිටුව විසින් සමාලෝචනය කළයුතුය. ඒ අනුව, එවන් කරුණු සම්බන්ධයෙන් ස්වාධීන හා සාධාරණ විමර්ශන පැවැත්වීම සඳහා සුදුසු පියවර ගන්නා බවටත්, යෝග්‍ය පසුපරම් කරනු ලබන නියෝජිත අධිකාරිය ලෙස ක්‍රියා කිරීමටත් කමිටුව වග බලා ගත යුතුය.</p>	<p>මූල්‍ය වාර්තාකරණයේ අයථා වාර්තා කිරීම්/වංචා විමර්ශන කිරීමේ හා ඒ පිළිබඳ කටයුතු කිරීම සඳහා වන ක්‍රියාවලියක් වන අයථා සිදුවීම් හෙළිකිරීමේ ක්‍රියාවලියක් ස්ථාපිත අතර (Whistle-Blower Policy) අභ්‍යන්තර විගණන අංශය සතුව තිබෙන අතර විනය පියවර ගැනීම සඳහා ඒවා මානව සම්පත් හා සංවර්ධන අංශයට යොමු කෙරෙන අතර අවසානයේ අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවටද ඉදිරිපත් කෙරේ.</p> <p>අනුකූලවී ඇත.</p>
3 (6) (iii)	<p>මානව සම්පත් හා පාරිශ්‍රමික කමිටුව</p>	
3 (6) (iii) (a)	<p>බැංකුවේ අධ්‍යක්ෂවරුන්ට, සමානපාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී හා ප්‍රධාන කළමනාකාරිත්වයට අදාළ පිරිස් වෙත අදාළ පාරිශ්‍රමික පිළිබඳ ප්‍රතිපත්තිය (වැටුප්, දීමනා හා වෙනත් මූල්‍ය ගෙවීම්) තීරණය කිරීම.</p>	<p>අධ්‍යක්ෂවරුන්ගේ පාරිශ්‍රමිකය තීරණය කරනු ලබන්නේ මුදල් අමාත්‍යාංශය විසිනි. ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රධාන කළමනාකරණ පිරිස් වලට අදාළ පාරිශ්‍රමික පිළිබඳ තීරණය ප්‍රධාන රාජ්‍ය බැංකු තුනක නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුවකින් තීරණය වන අතර එය අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරයි.</p>
3 (6) (iii) (b)	<p>කමිටුව විසින් අධ්‍යක්ෂවරුන්, ප්‍රධාන විධායක නිලධාරියා හා ප්‍රධාන කළමනාකාරිත්වයට අදාළ පිරිස් සඳහා අරමුණු හා ඉලක්ක ලබාදිය යුතුය.</p>	<p>අධ්‍යක්ෂවරුන් පත් කරනු ලබන්නේ ඇමතිවරයා විසිනි. ප්‍රධාන කළමනාකරණ පිරිස් සඳහා වූ ඉලක්ක හා අරමුණු ඔවුනොවුන් වගකියන අංශවලට අදාළව ඉලක්ක සපුරා ගැනීම සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම හරහා ලේඛනගත කෙරේ.</p> <p>අනුකූලවී ඇත.</p>
3 (6) (iii) (c)	<p>කමිටුව විසින්, නිර්ණය කර ලද ඉලක්ක වලට අනුව ප්‍රධාන විධායක නිලධාරීගේ හා ප්‍රධාන කළමනාකාරිත්වයට අදාළ පිරිස් වල කාර්යසාධනය කලින්කලට ඇගයීම සිදු කළ යුතු අතර පාරිශ්‍රමික ප්‍රතිලාභ හා කාර්යසාධනය මත ලබාදෙන වෙනත් දිරිදීමනා සංශෝධනය කිරීමේදී මූලික කරගත යුතු පදනම තීරණය කළ යුතුය.</p>	<p>ප්‍රධාන විධායක නිලධාරීගේ කාර්යසාධනය ඇගයීම සභාපති විසින් සිදු කෙරෙන අතර ප්‍රධාන කළමනාකාරී පිරිස්වල කාර්යසාධනය ඇගයීම සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී විසින් සිදුකරනු ලබයි.</p> <p>අනුකූලවී ඇත.</p>
3 (6) (iii) (d)	<p>ප්‍රධාන විධායක නිලධාරී හා සම්බන්ධ කරුණු සාකච්ඡා කරනු ලබන රැස්වීම් හැරුණුවිට අනෙකුත් සෑම කමිටු රැස්වීමකටම ප්‍රධාන විධායක නිලධාරියා සහභාගී විය යුතුය.</p>	<p>අනුකූලවී ඇත.</p>

3 (6) (iv)	නාමයෝජනා කමිටුව	
3 (6) (iv) (a)	කමිටුව විසින් නව අධ්‍යක්ෂවරුන්, ප්‍රධාන විධායක නිලධාරියෙකු සහ ප්‍රධාන කළමනාකාරිත්වයට අදාළ පිරිස් තෝරා ගැනීම/පත් කිරීම සඳහා කාර්යපටිපාටියක් ක්‍රියාත්මක කළයුතුය.	සභාපති, අධ්‍යක්ෂවරුන් සහ ප්‍රධාන විධායක නිලධාරී පත්කිරීම ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතෙහි දක්වා ඇති පරිදි වේ.  නාමයෝජනා කිරීමේ කමිටුව මගින් අභ්‍යන්තර උසස්වීම් හෝ නව බඳවාගැනීම් ඔස්සේ ප්‍රධාන කළමනාකාරිත්වයට අදාළ පිරිස් තෝරා ගැනීම සිදු කෙරෙයි.  අනුකූලවී ඇත.
3 (6) (iv) (b)	වත්මන් අධ්‍යක්ෂවරුන් යළි තෝරා පත් කිරීම, කමිටුව විසින් සලකා බලා නිර්දේශ කිරීම (හෝ නොකිරීම) සිදු කරනු ලබයි.	ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත ප්‍රකාර අමාත්‍යවරයා විසින් අධ්‍යක්ෂවරුන් පත් කෙරෙයි.
3 (6) (iv) (c)	ප්‍රධාන විධායක නිලධාරී තනතුරට සහ ප්‍රධාන කළමනාකාරිත්වයට අදාළ තනතුරු සඳහා තෝරා පත් කිරීමේ හෝ උසස්කිරීමේ සුදුසුකම් සලකා බැලීමේ නිර්නායක, කමිටුව විසින් සැපයිය යුතුය.	සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක සහ ප්‍රධාන කළමනාකරණ මූල සඳහා සුදුසුකම් ලැබීමේ නිර්නායක අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය මත තීරණය වේ.  අනුකූලවී ඇත.
3 (6) (iv) (d)	පනතේ සඳහන් පරිදි හා 3 (3) නියමයෙහි අන්තර්ගත නිර්නායක මගින් නිශ්චිත ලෙස දක්වා ඇති පරිදි, අධ්‍යක්ෂවරුන්, ප්‍රධාන විධායක නිලධාරීන් හා ප්‍රධාන කළමනාකාරිත්වයට අදාළ තනතුරු හොඳවන පිරිස ඊට සුදුසු හා යෝග්‍ය බවට කමිටුව විසින් සහතික විය යුතුය.	අධ්‍යක්ෂවරුන් සහ ප්‍රධාන විධායක නිලධාරීන්ගේ අත්සන් සහිත දිවුරුම් ප්‍රකාශ සහ සහතික කිරීමේ ප්‍රකාශ අධ්‍යක්ෂ මණ්ඩලයේ ලේකම් විසින් භාරගනී. ප්‍රධාන කළමනාකාරිත්වයට අදාළ පිරිස්වල මෙම ප්‍රකාශ, මානව සම්පත් අංශය විසින් භාරගන්නා අතර යෝග්‍යතාව ඇගයීම ඒකීය ශ්‍රී ලංකා මහ බැංකුව වෙත යොමු කෙරෙයි.  අනුකූලවී ඇත.
3 (6) (iv) (e)	විශ්‍රාම යාමට නියමිත අධ්‍යක්ෂවරුන්/ප්‍රධාන කළමනාකාරිත්වයට අදාළ පිරිස් සඳහා අනුප්‍රාප්තික වැඩ පිළිවෙලක් සහ නව විශේෂඥතාවය/අතිරේක අවශ්‍යතා පිළිබඳව සලකා බලා කමිටුව විසින් වරින්වර නිර්දේශ ඉදිරිපත් කළයුතුය.	අමාත්‍යවරයා විසින් අධ්‍යක්ෂවරුන් පත් කෙරෙන බැවින් අධ්‍යක්ෂවරුන් උදෙසා අනුප්‍රාප්තික සැලසුම සැකසීම අදාළ නොවේ.  2017 වර්ෂය සඳහා ප්‍රධාන කළමනාකාරිත්ව පිරිස්වලට අදාළ අනුප්‍රාප්තික සැලසුම පිළියෙල කර නාමයෝජනා කමිටුව වෙත ඉදිරිපත් කර ඇත.  අනුකූලවී ඇත.
3 (6) (iv) (f)	ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු කමිටුවේ සභාපති මූරය දැරිය යුතුය. ආරාධනය පිට ප්‍රධාන විධායක නිලධාරී හට රැස්වීම් වලට සහභාගි විය හැකිය.	අමාත්‍යවරයා විසින් ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත ප්‍රකාර අධ්‍යක්ෂ මණ්ඩලය පත් කෙරෙන බැවින් සභාපති හා කමිටුවේ සාමාජිකයින් ස්වාධීන නොවන සාමාජිකයෝ වෙති.  අදාළ නොවේ.
3 (6) (v)	ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව	
3 (6) (v) (a)	පුළුල් අවදානම් ප්‍රභේද අධීක්ෂණය කරනු ලබන ප්‍රධාන කළමනාකාරිත්වයට අදාළ පිරිස්, ප්‍රධාන විධායක නිලධාරී සහ අවම වශයෙන් විධායක නොවන අධ්‍යක්ෂවරුන් තිදෙනෙකුගෙන් කමිටුව සමන්විත විය යුතුය.	බැංකුවේ අවදානම් කාණ්ඩ අධීක්ෂණය කරනු ලබන ප්‍රධාන කළමනාකාරිත්වයට අදාළ පිරිස්, ප්‍රධාන විධායක නිලධාරී හා විධායක නොවන අධ්‍යක්ෂවරුන් තිදෙනෙකුගෙන් කමිටුව සමන්විත බවට පරීක්ෂාකර සහතික කර ගන්නා ලදී.  අනුකූල වී ඇත.

3 (6) (v) (b)	<p>කමිටුව විසින් සියලුම අවදානම්, එනම්, ණය, වෙළඳපොළ ද්‍රවශීලතාව, මෙහෙයුම් සහ උපායමාර්ගික අවදානම මාසිකව ඇගයිය යුතුය. (යෝග්‍ය අවදානම් දර්ශක හා කළමනාකාරිත්ව තොරතුරු මත) පරිපාලිත සමාගම් හා කළමනාකරණය, බැංකු පදනම හා සමූහ පදනම මත සිදු කරනු ලබයි.</p>	<p>අධ්‍යක්ෂ මණ්ඩල අනුමත අවදානම් රුචි සීමා මත පදනම්ව අවදානම් වාර්තා ත්‍රෛමාසිකව ද මාසිකව ද අවදානම් කළමනාකරණ අංශය විසින් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලබයි. අනුකූල වී ඇත.</p>
3 (6) (v) (c)	<p>ණය කමිටුව, වත්කම් වගකීම් කමිටුව ආදී සියලුම කළමනාකරණ මට්ටම්වල කමිටුවල නිශ්චිත ගුණාත්මක හා ප්‍රමාණාත්මක අවදානම් සීමා, කමිටුව විසින් සමාලෝචනය කෙරෙන අතර, වරින්වර අවදානම් දර්ශක පිළිබඳ වාර්තා කරනු ලබයි.</p>	<p>සියලුම කළමනාකාරිත්ව මට්ටම්වලට අදාළ කමිටුවල ප්‍රමාණාත්මක හා ගුණාත්මක අවදානම් සීමා, අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව මගින් සමාලෝචනය කර ඇත. අනුකූල වී ඇත.</p>
3 (6) (v) (d)	<p>නිශ්චිත ගුණාත්මක හා ප්‍රමාණාත්මක අවදානම් සීමා, ඉක්මවා යන සියලුම අවදානම් දර්ශක, කමිටුව විසින් සමාලෝචනය කර සලකා බලා ඇති බව පිරික්සීම</p>	<p>අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද ණය සහ භාණ්ඩාගාර මෙහෙයුම් පිළිබඳ සීමාවන් ඇතුළත් ලියවිල්ල සහ අවදානම් අභිරුචිය ඇතුළත් ලියවිල්ල සුදුසු පරිදි යොදාගෙන ඇත. ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව වෙත කලින් කළ වාර්තා කරන අතර සහ එමඟින් එම කමිටුව වැඩි අවදානම් සහිත අංශ පිළිබඳ සලකා බලා ඇත. අනුකූල වී ඇත.</p>
3 (6) (v) (e)	<p>යාවත්කාලීන කළ ව්‍යාපාරික අඛණ්ඩතා සැලසුම් ද ඇතුළුව අවදානම් කළමනාකරණයේ සියලු අංශ ඇගයීම සඳහා කමිටුව අවම වශයෙන් ත්‍රෛමාසිකව රැස්විය යුතුය.</p>	<p>අදාළ වර්ෂය තුළ කමිටුව හය වතාවක් රැස්වී තිබේ. අනුකූලවී ඇත.</p>
3 (6) (v) (f)	<p>කමිටුව විසින් නිර්දේශ කර ඇති පරිදි සහ/හෝ බැංකු අධීක්ෂණ අංශයේ අධ්‍යක්ෂ විසින් නියම කර ඇති පරිදි නිශ්චිත අවදානම් හඳුනා ගැනීමට හා ඒ සම්බන්ධයෙන් නිසි නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වන නිලධාරීන්ට එරෙහිව කමිටුව විසින් යෝග්‍ය ක්‍රියාමාර්ග ගත යුතුය.</p>	<p>බැංකුවේ විනය නීති මාලාව අනුව වගකිවයුතු නිලධාරීන් හට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඒකාබද්ධ අවදානම් කළමනාකරණ ප්‍රතිපත්තියට, වෙළඳපොළ අවදානම් කළමනාකරණ ප්‍රතිපත්තියට, ණය හා මෙහෙයුම් ප්‍රතිපත්තිවල ඇතුළත් කර ඇත. අනුකූලවී ඇත.</p>
3 (6) (v) (g)	<p>කමිටුව විසින් සෑම රැස්වීමකම පවත්වා සතියක් ඇතුළත අධ්‍යක්ෂ මණ්ඩලයේ අදහස්, එකඟතාවය සහ/හෝ උපදෙස් සඳහා අවදානම් ඇගයීම් වාර්තාවක් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ඇත.</p>	<p>අවදානම් කළමනාකරණ අංශය විසින් ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුවේ අවදානම් සමාලෝචන වාර්තා කමිටු රැස්වීමෙන් පසු සෘජුවම අධ්‍යක්ෂ මණ්ඩලය වෙත යොමු කරයි. අනුකූලවී ඇත.</p>
3 (6) (v) (h)	<p>නීති, රෙගුලාසි, නියාමන උපදෙස්, අභ්‍යන්තර පාලන සහ ව්‍යාපාර මෙහෙයුම්වල සියලු ක්ෂේත්‍ර පිළිබඳ අනුමත වූ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් බැංකුවේ අනුකූලතාව ඇගයීම පිණිස කමිටුව විසින් අනුකූලතා ක්‍රියාවලියක් ස්ථාපිත කළ යුතුය. ප්‍රධාන කළමනාකාරිත්වයට අදාළ පිරිස් අතුරෙන් තෝරාගන්නා ලද කැපවීමෙන් යුතු අනුකූලතා නිලධාරියකු විසින් අනුකූලතා ක්‍රියාවලිය ක්‍රියාවට නැංවිය යුතු අතර, ඒ පිළිබඳව වරින්වර කමිටුවට වාර්තා කළ යුතුය.</p>	<p>අනුකූලතා නිලධාරියෙකු පත් කිරීම ඔස්සේ බැංකුවේ අනුකූලතා ක්‍රියාවලිය ස්ථාපිත කර තිබේ. අනුකූලතා නිලධාරියා විසින් ත්‍රෛමාසිකව අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුවට බැංකුවේ අනුකූලතාවය හා සම්බන්ධ වාර්තා ඉදිරිපත් කරනු ලබයි. අනුකූලවී ඇත.</p>

3 (7)

සම්බන්ධිත පාර්ශවවල ගනුදෙනු

3 (7) (i) iy  
(ii)

කිසියම් පුද්ගලයෙකු හා බැංකුව අතර කිසියම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් පැන නැගිය හැකි ඕනෑම ආකාරයේ අනියම් සට්ටනයක් වැළැක්වීමට අවශ්‍ය පියවර අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ගත යුතුය.

ප්‍රතිලාභ සම්බන්ධයෙන් ඕනෑම ආකාරයක අනියම් සට්ටනයක් සිදුවීම වැළැක්වීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත සම්බන්ධිත පාර්ශවවල ගනුදෙනු හා සම්බන්ධ ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවා ඇත. එවන් ගනුදෙනු හඳුනාගත් විට අධ්‍යක්ෂවරුන් වෙතින් වාර්ෂිකව ප්‍රකාශ ලබාගනු ඇත.

ප්‍රධානයන් ණය ගැනීම් හා ආයෝජන හෝ බැංකුවට වෙනත් සැලකිය යුතු ඕනෑම ප්‍රතිලාභ, අධ්‍යක්ෂවරයෙකුට පිරිනමා ඇති බවට සහතික කර ගැනීම පිණිස අධ්‍යක්ෂවරයෙකුට හෝ සමීප සම්බන්ධිතයන්ට පිරිනමනු ලබන ප්‍රදානයන් පිළිබඳව කාර්තුමය ප්‍රකාශ පවත්වා ගැනීම සිදු කෙරෙයි.

අනුකූලවී ඇත.

3 (7) (iii)

ඉහත 3 (7) (i) නියමයෙහි නිශ්චිතව දක්වා ඇති පරිදි ඒ හා සමාන ව්‍යාපාරික කටයුතු සිදු කරනු ලබන බැංකුවේ වෙනත් පාර්ශවයන්ට ලබා දෙන සැලකීමට වඩා වැඩි සැලකීමක් එවන් පාර්ශව වෙත පිරිනැමෙන ආකාරයෙන් ආශ්‍රිත පාර්ශව හා ගනුදෙනුවල නියැලීමෙන් වළකින බවට අධ්‍යක්ෂ මණ්ඩලය වගබලා ගත යුතුය.

සාමාන්‍ය ව්‍යාපාරික කටයුතුවලදී සම්බන්ධිත පාර්ශව සමග පවත්වාගෙන යනු ලබන ගනුදෙනු, පිටු අංක 283 හි සම්බන්ධිත පාර්ශවයන්ගේ හෙළිදරව් කිරීම් යටතේ දක්වා ඇත. අදාළ කාලපරිච්ඡේදය තුළ වාසිදායක ලෙස සැලකීමක් නිරීක්ෂණය නොවීණි.

අනුකූලවී ඇත.

3 (7) (iv)

අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමකදී අදාළ අධ්‍යක්ෂවරයා හැර අනෙකුත් අධ්‍යක්ෂවරුන්ගෙන් තුනෙන් දෙකකට නොඅඩු පිරිසකගේ ඡන්දයෙන් අනුමැතිය ලැබී ඇති විට හැර බැංකුවක් එහි අධ්‍යක්ෂවරයෙකුට හෝ එවැනි අධ්‍යක්ෂවරයෙකුගේ සමීප ඥාතියෙකුට කිසිදු ආකාරයක ප්‍රදානයක් ලබාදීමට කටයුතු නොකළ යුතුය.

බැංකු පනතේ 47 වන වගන්තිය සහ ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත මගින් අධ්‍යක්ෂවරුන් වෙත පිරිනැමෙන ප්‍රදාන පාලනය වෙයි. සම්බන්ධිත පාර්ශවයන්ගේ ගනුදෙනු පිළිබඳ ප්‍රතිපත්තිය මගින් මෙය නියාමනය වෙයි.

අනුකූලවී ඇත.

3 (7) (v)

බැංකුවක් මගින්, යම් පුද්ගලයෙකුට හෝ පුද්ගලයෙකුගේ සමීප ඥාතියෙකුට හෝ පුද්ගලයෙකුගේ සැලකිය යුතු උනන්දුවක් ඇති අරමුණක් වෙනුවෙන් කිසියම් ප්‍රදානයක් ලබාදී ඇති විටක, පසු කාලීනව එකී පුද්ගලයා බැංකුවේ අධ්‍යක්ෂවරයෙකු ලෙස පත් වුවහොත් එම පුද්ගලයා අධ්‍යක්ෂවරයෙකු ලෙස පත්වීමෙන් වසරක් ඇතුළත ඒ සඳහා මූල්‍ය මණ්ඩලයේ අනුමැතිය ලද හැකි වන පරිදි සුදුසු ඇපකරයක් ලබා ගැනීමට බැංකුව කටයුතු කළ යුතුය.

අධ්‍යක්ෂවරුන් වෙත ලබාදෙන ප්‍රදානයන් බැංකු පනතේ 47 වගන්තිය හා ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත මගින් පාලනය වෙයි.

සම්බන්ධිත පාර්ශවයන්ගේ ගනුදෙනු පිළිබඳ ප්‍රතිපත්තිය මගින් මෙය නියාමනය වෙයි.

අනුකූලවී ඇත.

3 (7) (vi)

බැංකුවේ කාර්යමණ්ඩලයට අදාළ වන යෝජනාක්‍රමයක් හැරුණු කොට වෙනත් කිසිදු ආකාරයක ප්‍රදානයක් හෝ 'වඩා වාසිදායක සැලකීමක්' ලබාදීමට බැංකුවක් කටයුතු නොකළ යුතුය.

සියලුම සේවකයින්ට අදාළ වන පොදු යෝජනාක්‍රමය හැර වඩාත් වාසිදායක පදනමක් නොමැත.

අනුකූලවී ඇත.

3 (7) (vii)

ඉහත 3 (7) (v) සහ 3 (7) (vi) යන නියමන් යටතේ බැංකුවක් විසින් ලබාදෙන ලද ප්‍රදානයක් හෝ එවැනි ප්‍රදානයක කිසිදු කොටසක් හෝ ඊට අදාළ වන කිසිදු පොළියක් හෝ මුදල් මණ්ඩලයේ පූර්ව අනුමැතියෙන් තොරව ප්‍රේෂණය නොකළ යුතු අතර, එවැනි අනුමැතියකින් තොරව සිදු කරනු ලබන ඕනෑම ප්‍රේෂණයක් බල රහිත හා එල රහිත වේ.


එවැනි අවස්ථාවක් වාර්තා වී නොමැත.

අනුකූලවී ඇත.



3 (8)	හෙළිදරව් කිරීම	
3 (8) (i)	අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පහත කරුණු සම්බන්ධයෙන් සහතික විය යුතුය:	
3 (8) (i) (a)	අධීක්ෂණ හා නියාමන අධිකාරීන් විසින් නිර්දේශ කරනු ලබන ආකෘති වලට අනුකූල වන ලෙස සහ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අදාළ වන පරිදි වාර්ෂික විගණිත මූල්‍ය ප්‍රකාශ සහ ත්‍රෛමාසික මූල්‍ය ප්‍රකාශ පිළියෙල කර ප්‍රකාශයට පත් කිරීම; සහ	අනුකූලවී ඇත.
3 (8) (i) (b)	එවන් ප්‍රකාශ සංකීර්ණව සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පුවත්පත්හි පළ කිරීම.	අනුකූලවී ඇත.
3 (8) (ii)	පහත සඳහන් අවම හෙළිදරව් කිරීම් වාර්ෂික වාර්තාවෙහි සිදුකර ඇති බවට සහතික කර ගැනීමට අධ්‍යක්ෂ මණ්ඩලය වගබලා ගත යුතුය.	
3 (8) (ii) (a)	නිශ්චිත හෙළිදරව් කිරීම් ඇතුළුව, අදාළ ගිණුම්කරණ ප්‍රමිති හා නියාමන උපදෙස් වලට අනුව විගණිත වාර්ෂික මූල්‍ය ප්‍රකාශ පිළියෙල කර ඇති බවට සඳහන් කෙරෙන ප්‍රකාශයක්.	පිටු අංක 195 හි ඇති විගණකාධිපති වාර්තාවට යොමුවන්න. අනුකූලවී ඇත.
3 (8) (ii) (b)	මූල්‍ය වාර්තාකරණයෙහි විශ්වාසනීය බව සම්බන්ධයෙන් සාධාරණ සහතිකයක් සැපයීම අරමුණු කරගනිමින් මූල්‍ය වාර්තාකරණ පද්ධතිය සැලසුම් කර ඇති බවට සහ බාහිර අරමුණු සඳහා මූල්‍ය ප්‍රකාශ සකස් කිරීම අදාළ ගිණුම්කරණ ප්‍රතිපත්ති හා නියාමන උපදෙස් වලට අනුකූලව සිදු කෙරෙන බව තහවුරු කිරීම සඳහා වන බැංකුවේ අභ්‍යන්තර පාලන යාන්ත්‍රණය පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩල වාර්තාවක්.	පිටු අංක 190 හි දැක්වෙන අභ්‍යන්තර පාලනය පිළිබඳ ප්‍රකාශයට යොමුවන්න. අනුකූලවී ඇත.
3 (8) (ii) (c)	ඉහත 3 (8) (ii) (ආ) නියමයෙහි සඳහන් අභ්‍යන්තර පාලන යාන්ත්‍රණයෙහි කාර්යක්ෂමතාව පිළිබඳ බාහිර විගණන වාර්තාව අධ්‍යක්ෂ මණ්ඩලය ලබාගත් බවට සහතිකයක්.	පිටු අංක 192 හි ඇති අභ්‍යන්තර පාලනය පිළිබඳ ස්වාධීන තහවුරු වාර්තාවට යොමුවන්න. අනුකූලවී ඇත.
3 (8) (ii) (d)	අධ්‍යක්ෂවරුන් පිළිබඳ තොරතුරු –	
(i) නම්, නිසි යෝග්‍යතාවය;		පිටු අංක 100 හි අධ්‍යක්ෂවරුන් පිළිබඳ පසුබිම් තොරතුරු දක්වා ඇත.
(ii) බැංකුව සමග ඇති ගනුදෙනු; සහ,		පිටු අංක 286 හි ඇති මූල්‍ය ප්‍රකාශනයන්හි අංක 40 (ඇ) සටහනට යොමුවන්න.
(iii) බැංකුව විසින් ගෙවන ලද මුළු ගාස්තු/පාරිශ්‍රමික.		පිටු අංක 286 හි ඇති මූල්‍ය ප්‍රකාශනයන්හි අංක 40 (ඇ) සටහනට යොමුවන්න. අනුකූලවී ඇත.
3 (8) (ii) (e)	3 (7) (iii) හි නියම කර ඇති පරිදි, අදාළ පාර්ශවයන්ගේ එක් එක් කොටසකට ලබාදී ඇති සමස්ත ශුද්ධ ප්‍රදාන, අදාළ පාර්ශවවල එක් එක් කොටසකට ප්‍රදානය කර ඇති සමස්ත ශුද්ධ ප්‍රදාන බැංකුවේ නියාමන ප්‍රාග්ධනයෙහි ප්‍රතිශතයක් ලෙස හෙළිදරව් කළ යුතුය.	බැංකුවේ නියාමන ප්‍රාග්ධනයෙහි ප්‍රතිශතයක් ලෙස පිරිනමා ඇති ශුද්ධ ප්‍රදාන පිළිබඳව පිටු අංක 286 හි දැක්වෙන 40 (ඉ) මූල්‍ය ප්‍රකාශ යටතේ සටහනෙන් ඉදිරිපත් කර ඇත. අනුකූලවී ඇත.





*To avoid risks, one must first know what they are.*

“අපගේ උසස් තත්ත්වයෙන් යුතු සේවාවන් පුළුල් ශාඛා ජාලයන් හරහා ලබාදෙන අතර, මිලියන 19 කට වැඩි ගනුදෙනුකාර පදනමට පහසු, නිරවද්‍ය, සෘජු බැඳියාවක් ඩිජිටල් කරලියක්/වේදිකාවක් තුළින් ලබා දෙන්නෙමු.”

**මධ්‍යම ප්‍රාදේශීයය →**

1. අලවතුගොඩ
2. බණ්ඩාරවෙල
3. දඹුල්ල
4. දෙල්තොට
5. දිගන
6. ගලගෙදර
7. ගල්වෙල
8. ගම්පොළ
9. ගෙලිඔය
10. ගිනිගත්තේන
11. හාලි-ඇළ
12. හැටන්
13. මහනුවර
14. මහනුවර දෙවන ශාඛාව
15. මහනුවර නගර මධ්‍යස්ථානය
16. කටුගස්තොට
17. මහියංගනය
18. මුල්ගම්පළ
19. නාවල
20. නාවලපිටිය
21. පස්සර
22. පිලිමතලාව
23. පුඩුඵඹය
24. පුස්සැල්ලාව
25. රාගල
26. රිකිල්ලගස්කඩ
27. තලවකුලේ
28. වත්තේගම
29. වැලිමඩ

**නැගෙනහිර ප්‍රාදේශීයය →**

30. අක්කරෙයිපත්තු
31. අම්පාර
32. ආර්යමපති
33. බඩල්කුඹුර
34. බිබිලේ
35. බුත්තල
36. වෙන්නකලේ
37. හිඟුරක්ගොඩ
38. කල්මුණේ
39. කලවත්තිකුඩි
40. කන්තලේ
41. මැදිරිගිරිය
42. පළුගාම
43. පෙරියකල්ලාර්
44. පොතුරිල්
45. සමන්තුරේ
46. සියඹලාණ්ඩුව
47. නම්බිපුරිල්
48. උහන
49. වාලච්චේන
50. වැල්ලවය

**උතුරු ප්‍රාදේශීයය →**

51. අච්චුවේලි
52. වත්තානෙයි
53. වාචාකච්චේරි
54. වුන්නාකම්
55. හොරොච්චන
56. යාපනය
57. කහටගස්දිගිලිය
58. කරෙයිනගර්
59. කයිච්ඡේ
60. කැබිනිගොල්ලෑව
61. කිලිනොච්චිය
62. කොඩිකාමම්
63. කෝපායි
64. මල්ලාවි
65. මනිපායි
66. මැදවච්චිය
67. මුලතිව්
68. නෙල්ලිඅඩි
69. පේදුරුකුඩුව
70. තිරුනල්වේලි
71. වත්තාලෙයි

**වයඹ ප්‍රාදේශීයය →**

72. අලව්ව
73. ආනමඩුව
74. අනුරාධපුරය
75. බිංගිරිය
76. හලාවත
77. දක්කොටුව
78. එල්පාවල
79. ගලෙන්බිඳුකුචුව
80. ගල්ගමුව
81. ගල්නෑව
82. ගිරිඋල්ල
83. හෙට්ටිපොල
84. ඉබ්බාගමුව
85. කැකිරුව
86. කුලියාපිටිය
87. කුරුණෑගල
88. මාදම්පේ
89. මාහෝ
90. මාරවිල
91. මාවතගම
92. මැල්සිරිපුර
93. නාරම්මල
94. නිකවැරටිය
95. නොච්චියාගම
96. පොල්ගහවෙල
97. පුත්තලම
98. පිදිගම
99. තඹුන්තේගම
100. වාරියපොළ
101. වෙන්නප්පුව

**සබරගමුව ප්‍රාදේශීයය →**

102. අරනායක
103. අච්ඡිසාමේල්ල
104. බදුරලිය
105. බලන්ගොඩ
106. බුලන්කොහුපිටිය
107. බුලන්සිංහල
108. දැරණියගල
109. ඇම්ලිපිටිය
110. ගොඩකවෙල
111. හංවැල්ල
112. හොරණ
113. ඉංගිරිය
114. කහවත්ත
115. කලවාන
116. කැගල්ල
117. කිරිඇල්ල
118. කුරුවිට
119. මාවනැල්ල
120. නිව්තිගල
121. පැල්මඩුල්ල
122. රඹුක්කන
123. රත්නපුර
124. රුවන්වැල්ල
125. වරකාපොල
126. යටියන්තොට

**දකුණු ප්‍රාදේශීයය →**

127. අකුරුසේස
128. අම්බලන්තොට
129. අඟුණකොළපැලැස්ස
130. බද්දේගම
131. බෙලිඅත්ත
132. දෙණියාය
133. දෙවිකුච්ච
134. දික්වැල්ල
135. ඇල්පිටිය
136. ගාල්ල
137. හබරාදුව
138. හක්මන
139. හම්බන්තොට
140. හික්කඩුව
141. ඉමදුව
142. කඹුරුපිටිය
143. කරාපිටිය
144. කැකණදුර
145. මාතර
146. මිද්දේණිය
147. මොරවක
148. නෙළුව
149. පිටිගල
150. සූරියවැව

151. නංගල්ල
152. තිස්සමහාරාමය
153. උඩුගම
154. උග්ගස්මත්තන්දිය
155. උරුබොක්ක
156. වලස්මුල්ල
157. වීරකැටිය
158. වැලිගම

**බස්නාහිර 1 ප්‍රාදේශීයය →**

159. බොරැල්ල
160. දෙල්ගොඩ
161. දිවුලපිටිය
162. ගම්පහ
163. ගනේමුල්ල
164. ප්‍රධාන කාර්යාලයීය ශාඛාව
165. ජා-ඇල
166. කඩවක
167. කඩුවෙල
168. කදාන
169. කටුනායක
170. කැලණිය
171. කිරිබත්ගොඩ
172. කිරිදිවැල
173. කොච්චිකඩේ
174. කොටහේන
175. මහබාගේ
176. මාලිගාවත්ත
177. මිනුවන්ගොඩ
178. මීරිගම
179. මුල්ලේරියාව
180. මෝදර
181. නාරාහේන්පිට
182. මීගමුව
183. නිව්ටිගම
184. පැලියගොඩ
185. පිටකොටුව
186. පුගොඩ
187. රද්දොළගම
188. රාගම
189. වේයන්ගොඩ
190. වත්තල
191. වැල්ලම්පිටිය
192. යක්කල

**බස්නාහිර 2 ප්‍රාදේශීයය →**

193. අළුත්ගම
194. අකුරුගිරිය
195. බම්බලපිටිය
196. බණ්ඩාරගම
197. බත්තරමුල්ල
198. බේරුවල

199. බොරැල්ලගමුව
200. නගර ශාඛාව
201. දෙහිවල
202. දෙල්කඳ
203. හෝමාගම
204. කහකුඩුව
205. කලුබෝවිල
206. කලුතර
207. කටුබැද්ද
208. කොල්ලුපිටිය දෙවන ශාඛාව
209. කොට්ටාව
210. මහරගම
211. මාලබේ
212. මතුගම
213. මීගොඩ
214. මොරටුමුල්ල
215. මොරටුව
216. ගල්කිස්ස
217. නාවල
218. නුගේගොඩ
219. පානදුර
220. පිලියන්දල
221. පිටකෝට්ටේ
222. පුවක්අරඹ
223. රාජගිරිය
224. තලවතුගොඩ
225. වාද්දුව
226. වැල්ලවත්ත
227. ලෝක වෙළඳ මධ්‍යස්ථානය

**නැවැල් පරිපාලනය →**

228. අම්බලන්තොට
229. අම්පාර දෙවන ශාඛාව
230. අනුරාධපුර දෙවන ශාඛාව
231. බදුල්ල
232. මඩකලපුව
233. ඇහැළියගොඩ
234. ගාල්ල දෙවන ශාඛාව
235. ගම්පහ දෙවන ශාඛාව
236. යාපනය දෙවන ශාඛාව
237. කදුරුවෙල
238. කළුතර දෙවන ශාඛාව
239. මහනුවර නෙළුව ශාඛාව
240. කැගල්ල දෙවන ශාඛාව
241. කිරුලපන
242. කුරුණෑගල දෙවන ශාඛාව
243. මන්නාරම
244. මාතලේ
245. මාතර දෙවන ශාඛාව
246. මොණරාගල
247. නාත්තන්ඩිය
248. නුවරඑළිය
249. ත්‍රිකුණාමලය
250. වවුනියාව

# අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටු වාර්තාව (BAC)

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2007 අංක 12 දරන බැංකු පනතේ බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා ආයතනික යහපාලනය පිළිබඳ විධිවිධානවල 3 (6) (ii) වගන්ති යටතේ පොදු ව්‍යාපාරවලට අදාළ යහපාලන විධිවිධානවලට අනුව බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව පිහිටුවන ලදී.

## කමිටුවෙහි සංයුතිය

වර්තමාන අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව 2015 නොවැම්බර් 30 දින නැවත සංස්ථාපිත කළ අතර, එය 2016 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වසර සඳහා සේවය කරන පහත සඳහන් විධායක නොවන අධ්‍යක්ෂවරුන් තිදෙනෙකුගෙන් සමන්විත වේ.

- ඩී.එල්.පී.ආර්. අබේරත්න මහතා - සභාපති
- ඒ.කේ. සෙනෙවිරත්න මහතා - සාමාජික
- අනිල් එම්.පී. රාජකරුණා මහතා - සාමාජික

ඉහත සාමාජිකයන් ගැන විස්තර මෙම වාර්ෂික වාර්තාවෙහි 100 සිට 103 දක්වා පිටුවල දක්වා ඇත.

2013 ජූලි 11 දිනැති අධ්‍යක්ෂ මණ්ඩල තීරණය ප්‍රකාරව අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටු ලේකම් ධුරයෙහිද කටයුතු කරයි. සාමාජිකයින් 07 දෙනෙකුගෙන් සමන්විත ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය 1995 අංක 28 දරන ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතේ 8 (1) උපලේඛනයේ ප්‍රතිපාදන ප්‍රකාරව පිහිටුවන ලද අතර, අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව ඇතුළුව සියලුම අනුකමිටුවල සාමාජිකයන් ඉහත සඳහන් සාමාජිකයන් හත්දෙනා අතරින් පත් කරන අතර ඔවුන් අදාළ කමිටුවලට සේවය සැපයීමට අවශ්‍ය සුදුසුකම්, කුසලතා සහ අත්දැකීම්වලින් පරිපූර්ණ වේ.

## රැස්වීම්

2016 වර්ෂය තුළදී, කමිටු රැස්වීම් හයක් (06) පවත්වන ලද අතර අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවෙහි ප්‍රඥප්තිය පරිදි කමිටුවේ අවම ගණපුරණය තුනෙන් දෙකකි. වසර තුළ කමිටු සාමාජිකයන්ගේ පැමිණීම පහත පරිදිය.

නම	සහභාගිත්වයට සුදුසුකම්ලත්	සහභාගි වූ
ඩී.එල්.පී.ආර්. අබේරත්න මහතා	6	6
ඒ.කේ. සෙනෙවිරත්න මහතා	6	5
අනිල් එම්.පී. රාජකරුණා මහතා	6	6

රජයේ විගණකාධිපති වෙනුවෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විගණන අධිකාරී ද කමිටුවේ කමිටු රැස්වීම් සියල්ලට නිතිපතා නිරීක්ෂකයකු ලෙස සහභාගි විය. ජ්‍යෙෂ්ඨ කළමනාකරණ නිලධාරීන්ද කමිටුවේ ඇරයුමෙන් කමිටු රැස්වීම් සඳහා සහභාගි විය. සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (විගණන සහ සුපරීක්ෂණ)/සහකාර සාමාන්‍යාධිකාරී (විගණන) සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මූල්‍ය සහ සැලසුම්) 2016 වර්ෂයේ කමිටු රැස්වීම් සඳහා සහභාගි වී ඇත.

## අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටු ප්‍රඥප්තිය

අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටු ප්‍රඥප්තිය අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කර ඇති අතර එය එහි විෂය ක්ෂේත්‍රය පැහැදිලිව දක්වයි. කමිටුව අධ්‍යක්ෂ මණ්ඩලයට පහත සඳහන් කරුණු සම්බන්ධයෙන් සුපරීක්ෂණය කිරීමේ වගකීම ඉටු කිරීමට සහාය වෙයි:

- (අ) බැංකුවේ මූල්‍ය ප්‍රකාශනයන්හි සම්පූර්ණත්වය
- (ආ) බැංකුවේ අවදානම් කළමනාකරණ කාර්යයේ කාර්යක්ෂමතාව
- (ඇ) බැංකුවේ අභ්‍යන්තර විගණන කාර්යයේ කාර්යසාධනය සහ
- (ඈ) බැංකුවේ බාහිර විගණන කාර්යයේ කාර්යසාධනය

කමිටුවෙහි කාර්යයන්, වගකීම් සහ අධිකාරී බලතල ද මෙම ප්‍රඥප්තිය මගින් නියම කර ඇත. කමිටුව සිය කාර්යභාරය සහ වගකීම් ඉටුකිරීමේදී කමිටු ප්‍රඥප්තිය කෙරෙහි දක්වන අනුකූලතාවය ඇගයීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව ප්‍රඥප්ති පිරික්සුම් ලැයිස්තුව යොදා ගනී.

2016 වසර තුළ, අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව එහි කාර්යයන්වලට අදාළව නව දියුණු කිරීම් සහතික කිරීමට ප්‍රඥප්තිය සමාලෝචනය කර ඇත.

### මූල්‍ය වාර්තාකරණය

කමිටුව බැංකුවේ මූල්‍ය ප්‍රකාශන, හෙළිදරව් කිරීම සඳහා පිළියෙළ කළ බැංකුවේ මූල්‍ය ප්‍රකාශන, ගිණුම් සහ කාර්තුමය වාර්තාවල සම්පූර්ණ බව සහ ඒවා නිකුත් කිරීමට පෙර ඒවායෙහි අඩංගු සුවිශේෂී මූල්‍ය වාර්තාකරණ විනිශ්චය නිරීක්ෂණය කිරීම සඳහා සමාලෝචනය කරයි. කමිටුව ප්‍රධාන විනිශ්චය ක්ෂේත්‍ර, ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ පරිවෘත්තය යම් වෙනස්වීම්, විගණනය නිසා හටගත් සැලකිය යුතු ගැලපුම්, ප්‍රවර්තන ව්‍යාපාර උපකල්පනය සහ අදාළ ගිණුම්කරණ ප්‍රමිත සහ වෙනත් නීතිමය අවශ්‍යතා සමග අනුකූලතාව කෙරෙහි අවධානය යොමු කළ යුතු වේ.

කමිටුව අභ්‍යන්තර විගණන අංශයේ සොයා ගැනීම් සමගින් ඉදිරිපත් කළ 2015 වසර සඳහා මූල්‍ය ප්‍රකාශන පිළිබඳ වාර්තාව, සමාලෝචනය කළ අතර කාර්තුමය පදනම මත ඉදිරිපත් කළ මූල්‍ය ප්‍රකාශන කෙටුම්පත් සමාලෝචනය කරන ලදී.

### අවදානම් සහ පාලන ක්‍රියාමාර්ග හඳුනා ගැනීම

බැංකුව සහ එහි පරිපාලිත සමාගම්වල අධ්‍යක්ෂකවරුන් අවදානම සහ එමගින් ව්‍යාපාරික මෙහෙයුම් සහ මූල්‍ය වාර්තාකරණය කෙරෙහි ඇති බලපෑම හඳුනා ගැනීම සහ ඇගයීම සඳහා වගකිව යුතුවේ. බැංකුව අවදානම පදනම් කරගත් විගණන ප්‍රවේශය යොදා ගන්නා අතර කමිටුව 2007 අංක 12 දරන බැංකු පනතේ, 3 වන වගන්තිය (8) (ii) (ආ) දරන නිර්දේශයට අනුකූලව මූල්‍ය වාර්තාකරණය කෙරෙහි බැංකුවෙහි අභ්‍යන්තර පාලනයේ සඵලතාවය තක්සේරු කර ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය (CA Sri Lanka) මගින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ මත පදනම්ව සකස් කර ඇත.

### අභ්‍යන්තර විගණනය සහ සුපරීක්ෂණය

අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව අභ්‍යන්තර විගණන කාර්යයන් එය විගණනය කරන ක්‍රියාකාරකම්වලින් ස්වාධීන බව සහතික කරයි. අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ විෂය පථය, කාර්යයන් සහ සම්පත්වල ප්‍රමාණාත්මකතාවය සමාලෝචනය කර අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවට එහි වැඩකටයුතු කරගෙන යාමට අවශ්‍ය අධිකාරිය සතුටු වන බවට තෘප්තිමත් වන බව අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව සහතික කරයි.

බැංකුවේ අභ්‍යන්තර විගණන අංශය වාර්ෂික විගණන සැලසුම අනුව ශාඛාවල, අංශවල සහ වෙනත් ඒකකවල විගණනය සිදුකරනු ලබයි. විගණනයේ වාර ගණන තක්සේරු කළ අවදානමේ මට්ටම අනුව තීරණය කෙරෙනු ලැබේ. විගණන සැලසුම ක්‍රියාවට නැංවීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව මගින් අනුමැතිය ලබාදෙයි.

අභ්‍යන්තර විගණන අංශය ප්‍රතිපත්ති සහ ක්‍රියාපටිපාටි සමග අනුකූලතාව සහ අභ්‍යන්තර පාලන පද්ධතියේ සඵලතාව සහතික කිරීමට සහ කිසියම් අනුකූල-නොවීමක් සම්බන්ධයෙන් එහි සොයා ගැනීම් වාර්තා කිරීමට විගණන පරීක්ෂා කරගෙන යයි. විගණන, මෙහෙයුම්මය සහ කළමනාකරණ ක්‍රියාකාරකම් පිළිබඳ ස්වාධීන සහ විෂය බද්ධ වාර්තාවක් සැපයීමට කරගෙන යයි.

අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව මගින් අභ්‍යන්තර විගණන අංශය මගින් කරගෙන ගිය නිත්‍ය විගණන පරීක්ෂණවල සහ තොරතුරු පද්ධති විගණනයේ සොයා ගැනීම් සමාලෝචනය කරන ලදී. තවද බැංකුවේ වංචාකාරී මුදල් ආපසු ගැනීම් පිළිබඳ වාර්තාව සම්බන්ධයෙන් 2015 නොවැම්බර් සිට 2016 ජූලි දක්වා කාලපරිච්ඡේදය තුළ කරගෙන ගිය අභ්‍යන්තර විමර්ශන පිළිබඳ වර්තා සමාලෝචනය කරන ලද අතර වර්ෂය සඳහා විගණන සහ සුපරීක්ෂණ අංශයේ ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ කාර්යසාධනය සමාලෝචනය කරන ලදී.

බැංකුවේ අභ්‍යන්තර විගණන අත්පොත, අභ්‍යන්තර විගණන කාර්යයයේ මෙහෙයුම් සාරාංශගත කරන අතර එය සාමාන්‍යයෙන් අභ්‍යන්තර විගණන කාර්යය පාලනය කරනු ලබන ප්‍රතිපත්ති, ප්‍රමිත සහ ක්‍රියාපටිපාටි නිරූපනය කරයි.

අභ්‍යන්තර විගණන ප්‍රඥප්තිය, අභ්‍යන්තර විගණන අංශයට එහි රාජකාරී කාර්යක්ෂමව සහ ස්වාධීනව ඉටුකිරීමට සහාය වීම පිණිස භාවිතා කරයි. ප්‍රඥප්තියට අභ්‍යන්තර විගණන අංශයේ විෂය පථය, කාර්යයන්, වගකීම්, අධිකාරීන්, වාර්තා කිරීමේ පටිපාටිය, ස්වාධීනත්වය සහ විෂය මූලික බව ඇතුළත් වේ.

### බාහිර විගණනය

ව්‍යවස්ථාව අනුව, බැංකුවේ බාහිර විගණක වන්නේ විගණකාධිපතිය. බාහිර විගණක සමග රැස්වීම් විගණනයේ නියැලෙන කාලය තුළ අවම වශයෙන් දෙවරක් පැවැත්විය. එමෙන්ම ඔවුන්ට වැදගත් කිසියම් කාරණයක් පිළිබඳ ඔවුන්ගේ අදහස් සාකච්ඡා කිරීමට සහ ප්‍රකාශ කිරීමට, කමිටුව ස්වාධීනව හමුවීමේ අවස්ථා ලබා දෙන ලදී. 2016 වර්ෂයේ අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව රැස්වීම් හයක් පැවැත්වූ අතර විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයකු සියලු රැස්වීම්වලට සහභාගී විය.

විගණන ක්‍රියාවලියේ එලදායීත්වය, අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටු රැස්වීම්වලදී රජයේ විගණන අධිකාරී සමග සාකච්ඡා කරනු ලැබේ. කමිටුව විසින් විගණන අරමුණ සඳහා බාහිර විගණක විසින් ඉල්ලා සිටි සියලු තොරතුරු සහ ලේඛන සම්පාදනය කිරීම සහතික කරන ලදී.

### ගතු කීමේ ප්‍රතිපත්තිය (Whistle-Blowing Policy)

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වංචා අවදානම් කළමනාකරණය සහ ගතු කීමේ ප්‍රතිපත්තිය බැංකුවේ අවංකභාවය ආරක්ෂා කිරීම සඳහා මූලික මූලාංගයකි. එය බැංකුවේ විනිවිදභාවය ඉහළ නැංවීමට සහ එහි ක්‍රියාකාරකම් සහ කීර්තිනාමයට හානි කළ හැකි වර්ෂා මර්ධනය කිරීම සඳහා එහි පද්ධතියට රුකුල් දීම සහ වංචා සහ වෙනත් ගැටලුකාරී අවස්ථා කලින් අනාවරණය කරගැනීම සඳහා මාර්ගයක් සැපයීමට අරමුණු කරයි.


අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව (BAC) ඉන්ද්‍රියමාසික පදනමකින් සියලු වංචා අවස්ථා සමාලෝචනය කරනු ලබයි. ඉන්ද්‍රියමාසික සලාලෝචනය තුළ, අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව සංඛ්‍යාත්මක තොරතුරු මෙන්ම එක් එක් වංචා, ඒවාට ගත් ක්‍රියාමාර්ග සියුම්ව පරීක්ෂා කරනු ලබන අතර වංචාවල දණ්ඩනය සහ නිවාරක ආකාරය පිළිබඳ අවශ්‍ය පරිදි නිර්දේශ නිකුත් කරයි. අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවට, ඕනෑම අවස්ථාවක; කිසියම් මූලික විමර්ශනයක් සහ සොයාගැනීමක් සම්බන්ධයෙන් සංක්ෂිප්ත විස්තරයක් ඉල්ලා සිටිය හැක.

### කමිටු ඇගයීම

කමිටුවේ වාර්ෂික ඇගයීම අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව විසින් සිදු කළ අතර එහි කාර්ය සාධනය සපුරාදායක බව නිගමනය කරන ලදී.

### වාර්තාකරණය

කමිටුව සිය කාර්යයන් කමිටු රැස්වීම් වාර්තා සමග සෘජුවම අධ්‍යක්ෂ මණ්ඩලය වෙත වාර්තා කරන ලදී. කමිටුවේ විෂය ක්ෂේත්‍ර සියලු අංශ ප්‍රමාණාත්මකව ආවරණය වන පරිදි සැකසී ඇති බව මෙම කමිටුවේ මතයයි.



ඩී.එල්.පී.ආර්. අබේරත්න  
සභාපති - අධ්‍යක්ෂක මණ්ඩල විගණන කමිටුව  
2017 මාර්තු 28  
කොළඹදී

# අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් සහ පාරිශ්‍රමික කමිටු වාර්තාව

1988 අංක 30 දරන බැංකු පනතෙහි (සංශෝධන) 76 ඡේ (1) වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය විසින් නිකුත් කරන ලද බැංකු පනතේ 2007 අංක 12 දරන විධානයේ 3 (6) (1) සහ (111) වගන්තිවල ප්‍රතිපාදන යටතේ අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් සහ පාරිශ්‍රමික කමිටුව (BHRRC) පිහිටුවන ලදී. කමිටුව සෘජුවම අධ්‍යක්ෂ මණ්ඩලය වෙත වාර්තා කරයි.

## කමිටුවෙහි සංයුතිය

අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පත්කරන අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් සහ පාරිශ්‍රමික කමිටුව (BHRRC) විධායක නොවන අධ්‍යක්ෂවරුන් තිදෙනෙකුගෙන් සමන්විත වේ. අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් සහ පාරිශ්‍රමික කමිටුවේ සාමාජිකයන් ලෙස පහත අධ්‍යක්ෂවරුන් ක්‍රියාකරයි:

- අස්චින් ද සිල්වා මහතා – සභාපති
- ඩී.එල්.පී.ආර්. අබේරත්න මහතා – සාමාජික
- අජිත් පතිරණ මහතා – සාමාජික

සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කරන රැස්වීම්වලදී හැර අනෙකුත් සියළුම කමිටු රැස්වීම්වලදී සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී සහභාගී වන අතර, අවශ්‍ය තොරතුරු සපයයි.

කමිටුවෙහි එක් එක් සාමාජිකයා ගැන විස්තරයක් 100 සිට 103 දක්වා පිටුවල දක්වා ඇත.

## රැස්වීම්

කමිටු රැස්වීම් කාර්යක්ෂම වරක් පවත්වන අතර, අවශ්‍යතාව මත පදනම් කරගෙනද කමිටු රැස්වීම් පවත්වනු ලබයි. 2016 වර්ෂය තුළ අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් සහ පාරිශ්‍රමික කමිටුව රැස්වීම් නවයක් පවත්වා ඇති අතර, අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් සහ පාරිශ්‍රමික කමිටු ප්‍රඥප්තිය අනුව කමිටුවෙහි අවම ගණපූරණය තුනෙන් දෙකකි.

වසර තුළ කමිටු සාමාජිකයන්ගේ පැමිණීම පහත පරිදි වේ:

නම	සහභාගිත්වයට සුදුසුකම්ලත්	සහභාගී වූ
අස්චින් ද සිල්වා මහතා	9	9
ඩී.එල්.පී.ආර්. අබේරත්න මහතා	9	8
අජිත් පතිරණ මහතා	9	8

අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්, අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් සහ පාරිශ්‍රමික කමිටුවේ ලේකම් ලෙස ක්‍රියා කරයි.

## කමිටුවෙහි කාර්යභාරය සහ වගකීම්

සාමූහික ගිවිසුම මගින් තීරණය කරනු ලබන චේතන හැරුණු කොට සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී සහ බැංකුවේ ප්‍රධාන කළමනාකාරිත්වයට අදාළ චේතන ප්‍රතිපත්තිය (වැටුප්, දීමනා හා අනෙකුත් මූල්‍ය ගෙවීම්) තීරණය කිරීමෙහි වගකීම කමිටුවට පැවරේ.

කමිටුව විසින් අධ්‍යක්ෂවරු සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී සහ බැංකුවේ ප්‍රධාන කළමනාකාරිත්වයට අදාළ පිරිස්වලට ඉලක්ක සහ අරමුණු සකසා දෙනු ලබන අතර, එකී ඉලක්ක සාක්ෂාත් කර ගැනීමෙහිලා සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී සහ බැංකුවේ ප්‍රධාන කළමනාකාරිත්වයට අදාළ පිරිස් දක්වන ලද කාර්යසාධනය ද කලින් කලට ඇගයීමට ලක් කරන අතර චේතන, ප්‍රතිලාභ සහ කාර්යසාධනය මත ගෙවනු ලබන වෙනත් දිරි දීමනා සංශෝධනය කිරීමේ පදනමද තීරණය කරනු ලබයි.

කමිටුව සියලු වැදගත් මානව සම්පත් ප්‍රතිපත්ති, මූල්‍යමිභ, වැටුප් ව්‍යුහයන් සමාලෝචනය කිරීම මෙන්ම ජ්‍යෙෂ්ඨ විධායක මට්ටමෙහි කාර්ය මණ්ඩලයට අදාළ නියම සහ කොන්දේසි සමාලෝචනය කරයි. මෙම ක්‍රියාවලිය තුළ, සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී සහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය වෙතින් අවශ්‍ය තොරතුරු සහ නිර්දේශ ලබා ගනී.



### 2016 වසර තුළදී ක්‍රියාකාරකම්

2016 වසර තුළ දී කමිටුව සහභාගි වූ සහ සිදු කළ වැදගත් කාර්යයන් පහත පරිදි වේ:

- බැංකුවේ මානව සම්පත් ප්‍රතිපත්තිය සහ විනය සංග්‍රහය සමාලෝචනය කිරීම
- 2015 වර්ෂය සඳහා බැංකුවේ ප්‍රධාන කළමනාකරණ කණ්ඩායම එනම්, සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සියළුම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීන්, සියළුම උපදේශකයින්, අනුකූලතා නිලධාරී සහ සියලු සහකාර සාමාන්‍යාධිකාරීන්ගේ ප්‍රධාන කාර්යසාධන දර්ශක මත පදනම්ව කාර්යසාධනය ඇගයීම.
- බැංකුවේ අවශ්‍යතාව මත පදනම්ව කාර්ය මණ්ඩල බඳවා ගැනීම්, උසස් කිරීම් සහ ශ්‍රේණි උසස් කිරීම් සමාලෝචනය කිරීම.
- වසර තුළ සිදු කළ කාර්ය මණ්ඩල උසස් කිරීම් සමාලෝචනය කිරීම.
- වසර තුළ දැන්වීම් පළ කරන ලද තනතුරු සඳහා නිර්දේශිත රැකියා පිරිවිතර සමාලෝචනය කිරීම.
- පුහුණු වන නිලධාරී තනතුර සමාලෝචනය කිරීම.
- කාර්ය මණ්ඩල සුභසාධනය සඳහා සිදු කළ යෝජනා සමාලෝචනය කිරීම.
- බැංකු නොවන ක්ෂේත්‍රයේ සිට බැංකු ක්ෂේත්‍රය දක්වාත්, බැංකු ක්ෂේත්‍රයේ සිට බැංකු නොවන ක්ෂේත්‍රය දක්වාත් තනතුරුවල වෙනස්වීම් සමාලෝචනය කිරීම.
- බැංකුවේ කාර්ය මණ්ඩල සුබසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රමය ප්‍රතිශෝධනය සහ අගය එක් කිරීම.
- මානව සම්පත් හා අදාළ කරුණු සම්බන්ධව කාර්ය මණ්ඩලය විසින් යොමුකළ අභියාචනා සලකා බැලීම.

කමිටු රැස්වීම්වල කටයුතු සම්බන්ධව අධ්‍යක්ෂ මණ්ඩලයට නිරන්තරයෙන් වාර්තා කර ඇත.

### කමිටු ඇගයීම

කමිටුව 2016 වසර සඳහා ස්ව-ඇගයීම සමගින් ඇගයීම් ක්‍රියාවලිය සම්පූර්ණ කළ අතර එහි කාර්යසාධනය සඵලදායක බව නිගමනය කරන ලදී.

අස්වින් ද සිල්වා  
සභාපති  
අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් හා පාරිශ්‍රමික කමිටුව  
2017 මාර්තු 28  
කොළඹදී

# අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටු වාර්තාව

1988 අංක 30 දරන බැංකු පනත ප්‍රකාරව මූල්‍ය මණ්ඩලයට පවරන ලද බලතල යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ, බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා ආයතනික යහපාලනය පිළිබඳ 2007 අංක 12 දරන බැංකු පනතේ නියෝගවලට අනුකූලව බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව (BIRMC) පත් කර ඇත.

## කමිටුවෙහි සංයුතිය

මෙම කමිටුව විධායක නොවන අධ්‍යක්ෂවරුන් තිදෙනෙකුගෙන් සහ සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රධාන අවදානම් කළමනාකරණ නිලධාරී/CRO යන අයගෙන් සමන්විත වේ.

මෙම කමිටුවෙහි සාමාජිකයන් ලෙස පහත සඳහන් අධ්‍යක්ෂවරුන් ක්‍රියා කරයි:

- ඒ.කේ. සෙනෙවිරත්න මහතා – සභාපති
- චන්දිම හේමචන්ද්‍ර මහතා – සාමාජික
- සුරංග නාවුල්ලගේ – සාමාජික

කමිටුවේ සාමාජිකයන් ගැන විස්තර මෙම වාර්ෂික වාර්තාවෙහි 100 සිට 103 දක්වා පිටුවල ඇත.

## රැස්වීම්

අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව කාර්තුමය පදනමක් මත රැස්වේ. කෙසේ වුවද අවශ්‍යතා මත පදනම්ව, ඒ අනුව රැස්වීම් නියම කෙරේ. 2016 වසර තුළදී ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් රැස්වීම් හයක් කැඳවන ලද අතර, අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටු ප්‍රඥප්තිය පරිදි කමිටුවේ අවම ගණපූරණය තුනෙන් දෙකක් විය.

වසර තුළ කමිටු සාමාජිකයන්ගේ පැමිණීම පහත පරිදිය:

නම	සහභාගිත්වයට සුදුසුකම්ලත්	සහභාගි වූ
ඒ.කේ. සෙනෙවිරත්න මහතා	6	6
චන්දිම හේමචන්ද්‍ර මහතා	6	1
සුරංග නාවුල්ලගේ මහතා	6	6

කමිටුවේ අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්, කමිටුවේ ලේකම් ලෙස ක්‍රියා කරයි.

## කමිටුවේ කාර්යභාරය සහ වගකීම්

අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ස්ථාපිත කරන ලද මෙම කමිටුවේ කාර්යභාරය පහත පරිදි වේ:

- අවදානම් කළමනාකරණය සම්බන්ධයෙන් වූ අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම් ඉටු කිරීමට සහයෝගය දීම සහ සඵලදායී අවදානම් කළමනාකරණ රාමුවක් ස්ථාපිත කිරීම.
- ඒකාබද්ධ අවදානම් කළමනාකරණ ප්‍රතිපත්තිය සහ බැංකුව විසින් අනුමත කරන ලද අනෙකුත් අවදානම් ආශ්‍රිත ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරවීම සහ කාලීනව පුළුල් පරාසයක් තුළ බැංකුවේ අවදානම් කළමනාකරණ ආකෘතිය යාවත්කාලීන කිරීම.
- බැංකුව විසින් මුහුණ දෙන සියලුම ණය, වෙළඳපොළ, මෙහෙයුම් සහ උපායමාර්ගික අවදානම් ප්‍රමාණවත්ව හඳුනා ගැනීම, මැනීම, අධීක්ෂණය කිරීම හා කළමනාකරණය කිරීම කරන බවට සහතික වීම.
- කමිටුව වෙත පවරා ඇති වගකීම් හා අධිකාරිය යටතේ සියලුම තීරණාත්මක අවදානම් ක්ෂේත්‍ර පිළිබඳව ප්‍රධාන කළමනාකාරීත්වය පිරිස සමග සමීපව කටයුතු කිරීම සහ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම.
- නව මෙහෙයුම් කටයුතු වැඩි දියුණු කිරීම් පිළිබඳ අවදානම් හඳුනා ගැනීම, සමාලෝචනය කිරීම, වාර්තා කිරීම හා ඒ පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම හා ඒ හා සම්බන්ධ අනුකූලතා අවශ්‍යතා හඳුනා ගැනීම.

කමිටුව විසින් බැංකුවට අදාළව අවදානම සහ අනුකූලතාව පිළිබඳ ප්‍රතිපත්ති, වාර්තා සහ යෝජනා සමාලෝචනය කරනු ලබයි. කමිටුවේ විෂය පථයට අයත් කාරණා පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව විසින් අනුමැතිය ලබා දෙන අතර අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඒ පිළිබඳ ක්‍රියා කළ යුතු විට යෝජනා/වාර්තා සඳහා නිර්දේශ ඉදිරිපත් කරනු ලැබේ.

අවදානම් කළමනාකරණය පිළිබඳ අදාළ පරිච්ඡේදය/කොටස බැංකුවෙහි අවදානම් කළමනාකරණ කාර්යයන් විස්තරාත්මකව දක්වයි. අවදානම් කළමනාකරණ අංශය, අනුකූලතා අංශය සහ අනෙකුත් මෙහෙයුම් අංශයන් අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුවේ වගකීම් ඉටු කිරීම උදෙසා සහාය දෙනු ලබයි.

### 2016 වසර තුළදී ක්‍රියාකාරකම්

කමිටුව විසින් මෙහෙයුම්, ණය, වෙළඳපොල, ද්‍රවශීලතාව ආදී බැංකුව කෙරෙහි අහිතකර ලෙස බලපෑ හැකි සියලු ප්‍රධාන අවදානම් තක්සේරු කරනු ලැබේ. එය ප්‍රධාන කළමනාකාරිත්ව පිරිස සහ අධ්‍යක්ෂ මණ්ඩලය සමග අවදානම් කළමනාකරණය සඳහා එහි ව්‍යවස්ථාපිත, භාරකාරත්ව සහ නියාමන වගකීම් සපුරාලීමට සමීප සම්බන්ධතාවක් පවත්වයි.

වසර තුළදී කමිටුව සහභාගි වූ සහ සිදු කළ වැදගත් කාර්යයන් පහත පරිදි වේ:

- > බැංකුවෙහි අවදානම් රුචිය, අවදානම් දැරීමේ, සීමා මට්ටම් පිළිබඳ වාර්තා සහ බැංකුවේ අවදානම්වල විවිධ පැතිකඩවල් හුවා දක්වන වෙනත් වාර්තා (එනම් ණය අවදානම, කළමනාකරණ අවදානම, මෙහෙයුම් අවදානම, මානව සම්පත් අවදානම, තාක්ෂණික අවදානම යනාදිය) සමාලෝචනය කිරීම.
- > විවිධ අවදානම් සීමා සමාලෝචනය කිරීම සහ අවශ්‍ය අනුමැතීන් ලබාදීම.
- > කර්මාන්තය තුළ ජාත්‍යන්තරව පිළිගත් පිළිවෙත්, නියාමක වන ශ්‍රී ලංකා මහ බැංකුවේ රෙගුලාසි/මාර්ගෝපදේශ, සහ ICAAP ලේඛනයේ විගණන කරුණු සමග ඒකීයව අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණවත්භාවය තක්සේරු කිරීමේ ක්‍රියාවලිය (ICAAP) සපුරාලීමට බැංකුව විසින් පවත්වා ගනු ලබන මිනුම්වල ප්‍රමාණවත් භාවය සහ සම්මත සමාලෝචනය කිරීම.
- > ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය පරීක්ෂාවේදී ඉස්මතු කළ අධිකෘත කරුණු නිවැරදි කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ ප්‍රගතිය පසු විපරම් කිරීම.
- > සම්බන්ධිත පාර්ශවවල ගනුදෙනු, මූල්‍ය වංචා, වංචා අවදානම් කළමනාකරණය ගනු කීමේ ප්‍රතිපත්ති පිළිබඳ කාලාවර්ත වාර්තා සමාලෝචනය කිරීම.
- > බැංකුව සහ එහි ප්‍රධාන කාර්යයන් එනම්, උකස් කිරීම, ණය, මානව සම්පත් කළමනාකරණය, ඔබේ පාරිභෝගිකයා හඳුනා ගැනීම (KYC) පිළිබඳ අනුකූලතා ඇගයීම් සමාලෝචනය කිරීම.
- > බාසල් III සම්මත සමග බැංකුවේ අනුකූලතා තත්ත්වය පිළිබඳ අඛණ්ඩ නිරීක්ෂණය සහ සමාලෝචනය කිරීම.
- > අනුකූලතා වැඩසටහන සහ අනුකූලතා අත්පොත පිළිබඳ වාර්ෂික සමාලෝචනය.

### කමිටු ඇගයීම

කමිටුව 2016 වසර සඳහා ස්ව-ඇගයීම සමගින් ඇගයීම් ක්‍රියාවලිය සම්පූර්ණ කළ අතර, එහි කාර්යසාධනය සඵලදායක බව නිගමනය කරන ලදී.



ඒ.කේ. සෙනෙවිරත්න

සභාපති - අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව

2017 මාර්තු 28 වන දින  
කොළඹදී

# අධ්‍යක්ෂ මණ්ඩල නාමයෝජනා කමිටු වාර්තාව

1988 අංක 30 දරන බැංකු පනත (සංශෝධිත) 76 J (1) වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවෙහි මූල්‍ය මණ්ඩලය නිකුත් කළ, බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා ආයතනික යහපාලනය පිළිබඳ 2007 අංක 12 දරන බැංකු පනතේ නියෝගවලට අනුකූලව බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල නාමයෝජනා කමිටුව, ප්‍රධාන කළමනාකාරිත්ව තනතුරුවලට තෝරා ගැනීම ගැන අධ්‍යක්ෂ මණ්ඩල අධීක්ෂණය සහ පාලනය සහතික කරනු පිණිස පත් කර ඇත.

## කමිටුවෙහි සංයුතිය

2016 දෙසැම්බර් 31 දිනට අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පත් කරන ලද නාමයෝජනා කමිටුව විධායක නොවන අධ්‍යක්ෂවරුන් තිදෙනෙකුගෙන් සමන්විතය.

අධ්‍යක්ෂ මණ්ඩල නාමයෝජනා කමිටුවේ සාමාජිකයන් ලෙස පහත සඳහන් අධ්‍යක්ෂවරු ක්‍රියා කරයි:

- අස්චින් ද සිල්වා මහතා – සභාපති
- අපීන් පතිරණ මහතා – සාමාජික
- ඩී.එල්.පී.ආර්. අබේරත්න මහතා – සාමාජික

සාමාජිකයන් ගැන විස්තර මෙම වාර්ෂික වාර්තාවෙහි 100 සිට 103 දක්වා පිටුවල ඇත.

## රැස්වීම්

2016 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළදී, නාමයෝජනා කමිටු රැස්වීම් පහක් පවත්වන ලද අතර, අධ්‍යක්ෂ මණ්ඩල නාමයෝජනා කමිටුවෙහි ප්‍රඥප්තිය පරිදි කමිටුවේ අවම ගණපුරණය තුනෙන් දෙකක් විය.

සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී අධ්‍යක්ෂ මණ්ඩල නාමයෝජනා කමිටුවේ රැස්වීම්වලට ආරාධිතයකු ලෙස සහභාගි වේ. වසර තුළ කමිටු සාමාජිකයන්ගේ පැමිණීම පහත පරිදිය:

නම	සහභාගිත්වයට සුදුසුකම්ලත්	සහභාගි වූ
අස්චින් ද සිල්වා මහතා	5	5
අපීන් පතිරණ මහතා	5	5
ඩී.එල්.පී.ආර්. අබේරත්න මහතා	5	4

අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්, අධ්‍යක්ෂ මණ්ඩල නාමයෝජනා කමිටුවේ ලේකම් ලෙසද ක්‍රියා කරයි.

## කමිටුවේ කාර්යභාරය සහ වගකීම්

සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී හා ප්‍රධාන කළමනාකාරිත්ව තනතුරුවලට පත් කිරීමට හෝ උසස් කිරීමට අවශ්‍ය සුදුසුකම්, පළපුරුද්ද සහ වෙනත් විශේෂ සුදුසුකම් වැනි නිර්ණායක සකස් කර, සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී හා ප්‍රධාන කළමනාකාරිත්ව තනතුරු සඳහා සුදුස්සන් තෝරා ගැනීම/පත් කිරීම සඳහා ක්‍රියාපටිපාටියක් ක්‍රියාත්මක කිරීම නාමයෝජනා කමිටුව සතු වගකීමයි.

අධ්‍යක්ෂ මණ්ඩලයේ සමස්ත වගකීම් ඉටු කිරීම සම්බන්ධව අදාළ අධ්‍යක්ෂවරයා විසින් සිදු කරනු ලබන කාර්යසාධනය සහ දායකත්වය සැලකිල්ලට ගනිමින්, කමිටුව වත්මන් අධ්‍යක්ෂවරු නැවත පත් කිරීමට නිර්දේශ කිරීම හෝ නිර්දේශ නොකිරීම පිළිබඳව සලකා බලයි.

තවද, ව්‍යවස්ථාවේ 3 (3) වගන්තියෙහි නිශ්චිතව දක්වා ඇති නිර්ණායක මත එම තනතුරු හෙබවීමට අධ්‍යක්ෂකවරුන්, සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රධාන කළමනාකරණ පිරිස සුදුසු හා යෝග්‍ය බවට මෙම කමිටුව සහතික වේ. ඊට අමතරව, කමිටුව විසින් කලට අවශ්‍ය වන අමතර/නව විශේෂඥතා පිළිබඳව සහ විශ්‍රාම යනු ලබන ප්‍රධාන කළමනාකරණ පිරිස සඳහා සුදුසු අනුප්‍රාප්තිකයන් සැලකිල්ලට ගැනීම හා නිර්දේශ ඉදිරිපත් කිරීම සිදු කරනු ලබයි.

### 2016 වසර තුළදී ක්‍රියාකාරකම්

වසර තුළදී කමිටුව සහභාගි වූ සහ සිදු කළ වැදගත් කාර්යයන් පහත සඳහන් පරිදි වේ:

- > 2016 වසර සඳහා බැංකුවේ යෝජිත සේවක සංඛ්‍යාව සමාලෝචනය සහ අනුමත කිරීම.
- > බැංකුවේ අනුප්‍රාප්තික සැලසුම සමාලෝචනය කිරීම.
- > බැංකු සහ බැංකු නොවන ධාරාවල විශේෂ ශ්‍රේණිවල තනතුරු සහ ප්‍රධාන කළමනාකරණ පිරිස (KMP) සඳහා සම්මුඛ පරීක්ෂණ සහ 2016 වසර තුළ පහත සඳහන් උසස්වීම් ලබා දෙන ලදී:
  - (අ) නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරු (විශේෂ ශ්‍රේණිය)
  - (ආ) සහකාර සාමාන්‍යාධිකාරීවරු (විශේෂ ශ්‍රේණිය)

### කමිටු ඇගයීම

කමිටුව 2016 වසර සඳහා ස්ව-ඇගයීම සමගින් ඇගයීම් ක්‍රියාවලිය සම්පූර්ණ කළ අතර, එහි කාර්යසාධනය සඵලදායක බව නිගමනය කරන ලදී.



අස්වින් ද සිල්වා  
සභාපති - අධ්‍යක්ෂ මණ්ඩල නාමයෝජනා කමිටුව

2017 මාර්තු 28 වන දින  
කොළඹදී

# කේන්ද්‍රස්ථානය

බහු සංස්කෘතික, බහු වාර්ගික, බහු ආගමික ජාතියක් ලෙස අප සතු වටිනාකම්,  
ජාතික ඉතිරිකිරීමේ බැංකුව මගින් නියෝජනය වෙයි. විවිධත්වය  
සහ සියලුම පාර්ශ්වයන්ගේ සහභාගිකත්වය අප විසින් අගයනු ලබන අතර,  
ඒ ඔස්සේ අපි සමාජයෙහි සියලුම පාර්ශ්ව වෙත  
සේවා සපයන කේන්ද්‍රස්ථානයක් බවට පත්ව සිටීමු.



# අවදානම් කළමනාකරණ වාර්තාව

ගනු ලැබෙන කිසියම් තීරණයක හෝ ක්‍රියාමාර්ගයක ප්‍රතිඵල අවිනිශ්චිත වන විට හා බැංකුව තම අරමුණු කරා ළඟාවීම කෙරෙහි එමගින් බලපෑමක් එල්ලවීමේ ඉඩකඩක් ඇතිවීම අවදානම් සහගත තත්ත්වයක් ලෙස හඳුනාගනු ලැබේ. බැංකුවකට අදාළ සෑම දෛනික ව්‍යාපාරික කටයුත්තකටම අදාළව අවදානම්වලට මුහුණදීමට සිදු විය හැක.

බැංකු හා මූල්‍ය සේවා සැපයීමෙහි නිරත ශ්‍රී ලංකාවේ විශාලතම විශේෂිත බැංකුව වන ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙහි ප්‍රධාන ක්‍රියාදාමයන් යටතේ අවදානම් කළමනාකරණය අන්තර්ගත වේ.

ජාතික ඉතිරිකිරීමේ බැංකුව අපේක්ෂිත අනාගත ප්‍රතිඵල සඳහා බලපෑමක් සිදුවේයැයි සැලකිය හැකි නිශ්චිත අවදානම් සාධක පදනම් කර මතු සඳහන් වන තොරතුරු වාර්තා කරනු ලැබේ. මෙම වාර්තාවෙහිදී සාකච්ඡාවට බඳුන් කෙරෙන සාධක බැංකුවට මුහුණ දීමට සිදු විය හැකි අවදානම් හා අවිනිශ්චිතතා සම්පූර්ණයෙන්ම ආවරණය කරන්නක් ලෙස සැලකීමේ හැකියාවක්ද නොමැත.



## ඒකාබද්ධ අවදානම් පාලනය

අවදානම් කළමනාකරණ පාලන ක්‍රියාවලිය අධ්‍යක්ෂ මණ්ඩල මට්ටමෙන් ආරම්භ වන අතර, අවදානම් අභිරුචි ප්‍රකාශනය, ප්‍රතිපත්ති, පවරා ඇති බලතල සහ කමිටු ව්‍යුහය ආදිය හරහා බැංකුවේ සෑම ව්‍යාපාරික අංශයක් පුරාවටම ඊට අදාළ කාර්යයන් විකසනය කරනු ලැබේ. එමගින් අධ්‍යක්ෂ මණ්ඩලයේ අධීක්ෂණයන්, ව්‍යාපාරික කටයුතුවලදී අවදානමට ලක්වන පාර්ශවයන් හා ඒ අවදානම් අනුමත කරන පාර්ශවයන් අතර රාජකාරි පැහැදිලිව බෙදාහැරීමත් තහවුරු කරයි. අධ්‍යක්ෂ මණ්ඩලය සහ ඊට අයත් අවදානම් කමිටු ක්‍රියාත්මක වන්නේ ඔවුන්ට අදාළ ප්‍රඥප්තිවලට යටත්ව වේ.

අවදානම් කළමනාකරණයට අදාළ වගකීම් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සිට අධ්‍යක්ෂ මණ්ඩල උපකමිටු සහ කළමනාකරණ කමිටු සහ ඊට පහළ මට්ටම්වල සෑම ව්‍යාපාරික කළමනාකාරවරයෙකු සහ අවදානම් විශේෂඥයෙකු වෙතම පැවරේ. ව්‍යාපාරික අභිලාෂයන්ට අනුගත වෙමින් කාර්යක්ෂම සමාලෝචනයන්ට යටත්ව අවදානම් හා ප්‍රතිලාභ සම්බන්ධ තීරණ වඩා ඵලදායී ලෙස ගැනීමට හැකි පරිදි එකී වගකීම් බෙදාහැර තිබේ.

### අධ්‍යක්ෂ මණ්ඩලය

බැංකුව තම ව්‍යාපාරික අරමුණු හඹා යාමේදී භාර ගැනීමට සූදානම් අවදානම් මට්ටම නොහොත් අවදානම් අභිරුචිය අනුමත කිරීම අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීමකි. මේ සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය අවදානම් සහ ඒවාට අදාළ ප්‍රධාන පාලන හා අවම කිරීමේ විධිවිධාන නිරන්තර සමාලෝචනයන්ට ලක් කිරීම මගින් වඩාත් සැලකිලිමත් වියයුතු අවදානම් නිරීක්ෂණය කරයි. මෙහිලා අවදානම් කළමනාකරණය කිරීමේ ප්‍රතිපත්ති වැඩිදියුණු කිරීමත්, අවදානමේ ස්වභාවය හා ප්‍රධාන ආයෝජන කළඹෙහි කාර්යසාධනය සහ ප්‍රවනතා සාරාංශගත කරමින් වාර්තා ඉදිරිපත් කිරීම මගින් අවදානම් කළමනාකරණ අංශය අධ්‍යක්ෂ මණ්ඩලයට සහාය වේ.

අභ්‍යන්තර පාලන සහ සහතික කිරීමේ රාමුව පවත්වා ගැනීමේ වගකීම දැරන්නේද අධ්‍යක්ෂ මණ්ඩලය විසිනි. මෙහිදී අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව සහ අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව වැනි කමිටු හරහා අධ්‍යක්ෂ මණ්ඩලය බැංකුවේ අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය අධීක්ෂණය කරයි.

### අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව

අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුවෙහි ප්‍රධාන කාර්යභාරය වන්නේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සලකා බැලීම පිණිස බැංකුවේ අවදානම් අභිරුචිය සකස් කොට එකී අවදානම් අභිරුචියට යෝග්‍ය පරිදි සුදුසු අවදානම් කළමනාකරණ රාමුවකට අදාළ නිර්දේශ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමයි. එපමණක්ද නොව, අවදානම් කළමනාකරණයට සහ අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා තක්සේරු ක්‍රියාවලියට අදාළ ප්‍රධාන ප්‍රතිපත්ති පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩලය වෙත නිර්දේශ සැපයීමද එහි කාර්යභාරයක් වෙයි.

අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව විසින් බැංකුවේ අවදානම් කළමනාකරණ රාමුව වෙත (ප්‍රතිපත්ති හා සීමා ඇතුළත්ව)

කළමනාකාරීත්වය අනුකූලතාව දක්වන්නේද යන්න නිරීක්ෂණය කරනු ලබයි. මෙම කමිටුව විසින් නියාමන අනුකූලතාවයන්ට අදාළ කාරණා හඳුනාගෙන, සමාලෝචනය කොට, අධ්‍යක්ෂ මණ්ඩලය වෙත වාර්තා කරයි.

### අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව

අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවේ ප්‍රධාන කාර්යභාරය වන්නේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන් තොරතුරුවල ඒකාග්‍රතාවය, අභ්‍යන්තර පාලන, සුදුසු ගිණුම්කරණ ප්‍රතිපත්ති යොදා ගැනීම හා අවදානම් කළමනාකරණයේ ප්‍රමාණාත්මතාව සහතික කිරීම සහ මූල්‍ය රෙගුලාසි සඳහා දක්වන අනුකූලතාව වැඩිදියුණු කිරීම යනාදී කාර්යයන් ඉටු කිරීමයි. මෙම කමිටුව මගින් අභ්‍යන්තර විගණන අංශය විසින් ඉදිරිපත් කරනු ලබන වාර්තා සහ ඒවාට කළමනාකාරීත්වය දක්වන ප්‍රතිවාර සමාලෝචනය කරනු ලබයි. මීට අමතරව, අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව විසින් ඉටු කරනු ලබන තවත් කාර්යයක් වන්නේ බාහිර විගණකවරුන්ගේ ක්‍රියාමාර්ග හෝ පරීක්ෂාවන්ට නිසි අවධානය යොමුකරන බවට වගබලා ගැනීමත්ය.

### කළමනාකරණ කමිටු

සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරීගේ ප්‍රධානත්වයෙන් යුතු විධායක අවදානම් කළමනාකරණ කමිටුව ද ඇතුළුව අනෙකුත් කළමනාකරණ කමිටු විසින් බැංකුවේ අවදානම් කළමනාකරණ රාමුව ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව මට්ටමේදී අධීක්ෂණය කරනු ලැබේ. එකී කළමනාකරණ කමිටු වන්නේ ණය කමිටුව, වත්කම් හා වගකීම් කමිටුව, ආයෝජන කමිටුව, තොරතුරු තාක්ෂණ ක්‍රියාකාරී කමිටුව, කළමනාකරණ කමිටුව, කළමනාකරණ මෙහෙයුම් කමිටුව, මෙහෙයුම් කාර්යසාධන සමාලෝචන කමිටුව, අලෙවිකරණ කමිටුව, නිමැවුම් ප්‍රවර්ධන කමිටුව සහ මානව සම්පත් කමිටුව යනාදියයි. බැංකුවේ අවදානම් කළමනාකරණ පද්ධතියේ ප්‍රමාණාත්මතාව හා සාර්ථකත්වය සහතික කරනු වස් අදාළ ව්‍යාපාරික අංශ සහ අවදානම් කළමනාකරණ අංශය විසින් නිකුත් කරන වාර්තා සමාලෝචනය කරනු ලබන්නේද මෙම කළමනාකරණ කමිටු විසිනි.

බැංකුවේ ඒකාබද්ධ අවදානම් පාලන ව්‍යුහය සකස් කර ඇත්තේ අවදානම් භාර ගනිමින් සිදු කරනු ලබන ක්‍රියාකාරකම්වල ප්‍රතිඵල මැනවින් කළමනාකරණය කර ගැනීමේ අරමුණිනි. එමගින් විශ්වසනීය සහ ස්ථායී ලෙස අවදානම් හඳුනා ගැනීම, තක්සේරු කිරීම, කළමනාකරණය කිරීම හා වාර්තා කිරීම සිදු කිරීමට අවස්ථා විචර වෙයි.

### ත්‍රිත්ව ආරක්ෂක ආකෘතිය

අවදානම් කළමනාකරණ ක්‍රියාවලියෙහි වගවීමේ ස්වභාවය ව්‍යුහගත කර තිබෙන්නේ ත්‍රිත්ව ආරක්ෂක ආකෘතිය ඇසුරිණි.

**පළමු තලය - ව්‍යාපාර කළමනාකරණය**

අවදානම් වඩාත් හොඳින් කළමනාකරණය කරගත හැකි වන්නේ ඒවා මුල් වරට ඉස්මතු වන අවස්ථාවේදීමය. ව්‍යාපාරික කළමනාකාරවරුන් ඒවායෙහි හිමිකරුවන් වන අතර, තම දෛනික රාජකාරී කටයුතුවලදී උද්ගත වන එකී අවදානම් කළමනාකරණය කර ගැනීමේ වගකීමද ව්‍යාපාරික කළමනාකාරවරුන් වෙත පැවරේ. බැංකුවේ අවදානම් අභිරුචි මට්ටම් ඇතුළත තමන්ට අදාළ අවදානම් සක්‍රීය ලෙස කළමනාකරණය කර ගැනීමට හැකි උපායමාර්ග ක්‍රියාත්මක කිරීම සහ දෛනික ව්‍යාපාරික මෙහෙයුම්වල කොටසක් ලෙස අවදානම් කළමනාකරණ උපකරණ හා බැංකුකරණයේ දැනට පවත්නා විශිෂ්ට පරිචයන් යොදා ගැනීම ආදිය ඊට ඇතුළත් වේ.

බැංකුවේ ව්‍යාපාරික කළමනාකාරවරු තමන්ට අදාළ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් හරහා සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී හා කළමනාකරණ කමිටුව වෙත වාර්තා කරති.

**දෙවන තලය - අවදානම් කළමනාකරණය හා අනුකූලතාව**


අවදානම් කළමනාකරණ අංශය විසින් අවදානම් කළමනාකරණයට අදාළ ඒකාබද්ධ රාමු, ප්‍රතිපත්ති හා ක්‍රමවේද සකස් කොට නිසි ලෙස පවත්වා ගනිමින් ඒවා බැංකුවේ දෛනික ව්‍යාපාරික කළමනාකරණ කටයුතුවලට සංගෘහිත කොට ඇති බව සහතික කිරීම සිදු කරනු ලබයි. ව්‍යාපාරික හිමිකරුවන් විසින් ගනු ලැබෙන තීරණවලට සහාය පළ කිරීම සඳහා බැංකුවට මතුවන අවදානම් මිනුම්ගත කිරීමද මෙහිදී සිදු කෙරේ.

අවදානම් කළමනාකරණ අංශය මෙම ත්‍රිත්ව ආරක්‍ෂණ ආකෘතියෙහි දෙවන තලයේ කාර්යභාරයන් ඉටු කරන්නේ ප්‍රධාන අංශ තුනක් හරහාය. ණය අවදානම් කළමනාකරණ අංශය, වෙළෙඳපොළ අවදානම් කළමනාකරණ අංශය සහ මෙහෙයුම් අවදානම් කළමනාකරණ අංශය එකී අංශ තුනයි. ව්‍යාපාරික කළමනාකාරීත්වය විසින් සිදු කරනු ලබන අවදානම් බාර ගැනීමේ කටයුතුවලදී අධීක්‍ෂණය හා විශේෂඥතාව ලබා දීම සහ අධ්‍යක්‍ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුවට වාර්තා කිරීමද එහි අරමුණයි.

අනුකූලතා අංශයද මෙම තලයෙහි කොටසක් ලෙස පවතින අතර, එමගින් බැංකු නියාමන අධිකාරීන්හි නියමයන්ද ඇතුළත්ව අභ්‍යන්තර හා බාහිර නීති හා රෙගුලාසිවලට අනුව ව්‍යාපාරික අංශ ක්‍රියාත්මක වන බව සහතික කරනු ලබයි. ස්වාධීන අනුකූලතා නිලධාරියෙකු යටතේ පවතින අනුකූලතා අංශය මෙම දෙවන තලයට අයත් වගකීම් ඉටු කරමින් අධ්‍යක්‍ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව වෙත වාර්තා කරයි.

**තුන්වන තලය - අභ්‍යන්තර විගණනය සහ සහතික කිරීම**

බැංකුවේ අභ්‍යන්තර පාලන පද්ධති, අවදානම් කළමනාකරණ ක්‍රමවේද සහ නියාමන ක්‍රියාවලීන්හි ප්‍රමාණාත්මතාව සහ කාර්යක්‍ෂමතාව සම්බන්ධයෙන් බැංකුවේ ප්‍රධාන ඇල්මැති පාර්ශ්වයන් වෙත සහතිකකරණයක් නිකුත් කිරීම මෙහිදී සිදු කෙරේ. ඒ අනුව, අභ්‍යන්තර විගණන අංශය විසින් බැංකුවේ අවදානම් කළමනාකරණයට අදාළ ක්‍රියාවලීන් සහ අභ්‍යන්තර පාලන පද්ධති අදාළ නියාමන අවශ්‍යතාවලට අනුකූලතාව දක්වන්නේද යන්න සහතික කිරීම සඳහා ස්වාධීන තක්සේරුවක් සිදු කොට සෘජුවම එහි ප්‍රතිඵල අධ්‍යක්‍ෂ මණ්ඩල විගණන කමිටුව වෙත වාර්තා කරයි.



→ අවදානම්වලට අදාළ තොරතුරු වාර්තා කිරීමේ පිළිවෙළ දැක්වෙන ගැලීම් සටහන

1 රූප සටහන: ඒකාබද්ධ අවදානම් කළමනාකරණ රාමුව

## ඒකාබද්ධ අවදානම් කළමනාකරණ ප්‍රතිපත්ති

බැංකුවේ අවදානම් කළමනාකරණ ප්‍රතිපත්ති තුළ ඒකාබද්ධ අවදානම් කළමනාකරණ රාමුව සවිස්තරව දක්වා ඇත. මෙහෙයුම් මට්ටමේදී භාණ්ඩාගාර ප්‍රතිපත්තිය, ආයෝජන ප්‍රතිපත්තිය, ණය ප්‍රතිපත්ති සහ වත්කම් හා වගකීම් කළමනාකරණ ප්‍රතිපත්ති මගින් එම මෙහෙයුම් මට්ටම්වලට අදාළ වන මූලධර්ම, ක්‍රමවේද හා පාලන විධි ආවරණය වේ.

### අවදානම් කළමනාකරණ ප්‍රතිපත්ති

ප්‍රතිපත්තිය	ආවරණය වන ක්‍ෂේත්‍ර
ඒකාබද්ධ අවදානම් කළමනාකරණ ප්‍රතිපත්තිය	බැංකුවේ ඒකාබද්ධ අවදානම් කළමනාකරණ රාමුව
ණය අවදානම් කළමනාකරණ ප්‍රතිපත්තිය	ණය අවදානම හඳුනාගැනීම, තක්සේරු කිරීම, කළමනාකරණය සහ අවම කිරීම සඳහා වන ප්‍රතිපත්ති රාමුව
වෙළෙඳපොළ හා ද්‍රවශීලතා අවදානම් කළමනාකරණ ප්‍රතිපත්තිය	වෙළෙඳපොළ හා ද්‍රවශීලතා අවදානම හඳුනාගැනීම, තක්සේරු කිරීම, කළමනාකරණය සහ අවම කිරීම සඳහා වන ප්‍රතිපත්ති රාමුව
මෙහෙයුම් අවදානම් කළමනාකරණ ප්‍රතිපත්තිය	මෙහෙයුම් අවදානම හඳුනාගැනීම, තක්සේරු කිරීම, කළමනාකරණය සහ අවම කිරීම සඳහා වන ප්‍රතිපත්ති රාමුව
අවදානම් කළමනාකරණයට අදාළ හෙළිදරව් කිරීමේ ප්‍රතිපත්තිය	අවදානම් කළමනාකරණ කාර්යයන්ට අදාළව හෙළිදරව් කළයුතු කරුණු
බාහිරින් සේවා ලබා ගැනීමේ ප්‍රතිපත්තිය	බාහිරින් සේවා ලබා ගැනීමට අදාළ මාර්ගෝපදේශන, ක්‍රමවේද, අවදානම් අවම කිරීමේ ක්‍රමවේද හා අවදානම් අවම කිරීමේ ක්‍රියාමාර්ග හා කළමනාකරණ තොරතුරු
තොරතුරු ආරක්‍ෂණ ප්‍රතිපත්තිය	බැංකුව හෝ එහි ශාඛා භාරයේ ඇති විදිටුල් තොරතුරුවල ආරක්‍ෂාවට අදාළ රීති හා , මාර්ගෝපදේශන දැක්වීම
ව්‍යාපාරික අඛණ්ඩතා සැලැස්ම	ආපදා ඇති වූ අවස්ථාවලදී ව්‍යාපාරික අඛණ්ඩතාව පවත්වා ගැනීමට අදාළ මාර්ගෝපදේශන හා ක්‍රමවේද
ආතති පරීක්ෂා ප්‍රතිපත්තිය	ආතති පරීක්ෂා රාමුව

අවදානම් අභිරුචි ප්‍රකාශනය බැංකුවේ ප්‍රතිපත්ති යටතට අයත්වන වන අතර එය අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නිරතුරුව සමාලෝචනය කරනු ලබයි.


## අවදානම් අභිරුචිය

අවදානම් අභිරුචිය යනුවෙන් හැඳින්වෙන්නේ බැංකුව තම ව්‍යාපාරික ඉලක්ක හඹා යාමේදී භාර ගැනීමට නොහොත් දරා සිටීමට කැමැත්තක් දක්වන අවදානම් ප්‍රමාණයයි. බැංකුවේ අවදානම් අභිරුචි මට්ටම ආයතනික, ව්‍යාපාරික මාර්ග, ආංශික හෝ නිපැයුම්/සේවා ආදී වශයෙන් සකස් කෙරේ.

ආයතනික වටිනාකම් හා මූල්‍ය තත්ත්වයන් කෙරෙහි ඵල්ලු විය හැකි අහිතකර බලපෑම් අවම කරනු පිණිස බැංකුව විසින් ගුණාත්මක හා ප්‍රමාණාත්මක පරාමිතික යොදා ගනිමින් ආයතනික මට්ටමින් අවදානම් අභිරුචිය පිහිටුවීමේදී අනුගමනය කරන්නේ ඉහළ සිට පහළට දිවෙන ඵලදායී කි. ආයතනික මට්ටමින් අවදානම් අභිරුචිය ප්‍රමාණාත්මකව සලකා බැලීමේදී ප්‍රාග්ධන ප්‍රමාණවත්භාවය, ද්‍රවශීලතාව, ප්‍රාග්ධන තෝලනය, ලාභදායීතාව සහ අනෙකුත් දුරදර්ශීය සැලකිය යුතු අවශ්‍යතා ප්‍රමුඛ වේ. ව්‍යාපාරික මට්ටමේදී බලපාන අවදානම් අභිරුචි සීමා සලකා බලනු ලබන්නේ ණය, වෙළෙඳපොළ හා මෙහෙයුම යන වර්ග යටතේය.

අවදානම් සීමා ව්‍යුහය, අයවැයගත අවදානම් මට්ටම් හා ප්‍රධාන මෙහෙයුම් අවදානම් දර්ශක යොදා ගනිමින් වඩා විවික්ෂණ ලෙස අවදානම් අභිරුචි මට්ටම් පිහිටුවීම සඳහා ඉහළ සිට පහළට දිවෙන හා පහළ සිට ඉහළට දිවෙන ඵලදායී දෙවර්ගය ආංශික හෝ නිපැයුම්/සේවා මට්ටමේදී එකිනෙක හා ඒකාබද්ධ කෙරෙයි.

අධ්‍යක්ෂ මණ්ඩලය සහ අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව බැංකුවේ සත්‍ය කාර්යසාධනය, ස්ථාපිත අවදානම් අභිරුචි මට්ටම්වලට අනුකූලතාව දක්වන්නේද යන්න නිරීක්ෂණය කරයි.



2 රූප සටහන: අවදානම් අභිරුචි රාමුව

අපේක්ෂිත මූල්‍ය කාර්යසාධන අරමුණු සාක්‍ෂාත් කර ගැනීමේදී සැලකිය යුතු මට්ටමේ බලපෑම් ඵල්ලු කරන ව්‍යාපාරික අවදානම් තිබිය හැක. ප්‍රධාන මූල්‍ය අවදානම්, බැංකුවට බලපෑම් ඇති කරන අනෙකුත් අවදානම් සහ අවදානම් කළමනාකරණයට ඇති ඵලදායී පිළිබඳව මේ වාර්තාවේ ඉදිරියට ඇතුළත් වේ.

## ණය අවදානම


### දළ විශ්ලේෂණය

කිසියම් ණයකරුවෙකු තමන්ට අදාළ මූල්‍ය වගකීම් ගිවිසුම් ප්‍රකාරව ඉටු කිරීමට අපොහොසත් වීම මත ණය ලබා දෙන ආයතනයකට මුල් ණය මුදල සහ/හෝ ඊට අදාළ පොළීය අලාභ වීමේ අවදානම ණය අවදානම ලෙස හැඳින්වේ.

බැංකුවේ ප්‍රධාන ආදායම් මාර්ගය වන ණය කළඹ සමස්ථ වත්කම් පදනමෙන් 36% ක් නියෝජනය කරයි. මෙම සමාලෝචනයට ලක් වන වර්ෂය තුළ පාරිභෝගික හා ආයතනික ණය කළඹ දෙවර්ගයෙහිම සිදු වූ වර්ධනයෙන් ණය කළඹ 19% කින් ඉහළ ගොස් ඇත. පාරිභෝගික ණය කළඹ සමන්විත වන්නේ නිවාස හා දේපල ණය, පුද්ගලික ණය, රථවාහන ණය සහ තැන්පතු හා රන් උකස් මත ලබා දෙන ණය යනාදියෙනි. ආයතනික ණය යටතට මූලික වශයෙන්ම අයත් වන්නේ රජයට අයත් ව්‍යවසායයන්, රාජ්‍ය අංශයේ ව්‍යාපෘති, බැංකු හා

### ශේෂ පත්‍රය තුළ නිරාවරණය හා නිරාවරණය නොවූ ණය කළඹ

[ % ]




■ නිරාවරණය වූ ණය කළඹ    □ නිරාවරණය නොවූ ණය කළඹ

3 රූප සටහන: ශේෂ පත්‍රය තුළ නිරාවරණය වූ හා නිරාවරණය නොවූ ණය කළඹ

### ණය කළඹේ සංකලනය

[ % ]




■ පාරිභෝගික ණය කළඹ    □ ආයතනික ණය කළඹ

4 රූප සටහන: ණය කළඹේ සංකලනය

### ණය කළඹෙහි සංයුතිය

[ % ]




■ රජයට දුන් ණය    ■ රජයට අයත් ව්‍යවසායයන් සඳහා ණය    □ ව්‍යාපෘති ණය - පුද්ගලික අංශය    ■ බැංකු සඳහා ණය    ■ නිවාස හා දේපල ණය  
 ■ පුද්ගලික ණය    ■ තැන්පතු මත ණය    ■ උකස් ණය    ■ වෙනත් ණය

5 රූප සටහන: ණය කළඹෙහි සංයුතිය

මූල්‍ය ආයතන වෙත ණය ලබා දීම/ආයෝජනය කිරීම සහ 1971 අංක 30 දරන ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත මගින් පනවා ඇති සීමාවන්ට යටත්ව ව්‍යාපාරික සමාගම් වෙත ආයතනික ණය ලබා දීම යන කටයුතු වේ. දිගුකාලීන ණය, ව්‍යාපෘති ණය, ණයකර සහ භාරකාර සහභාගික මත ආයෝජන යනාදියෙන් ආයතනික ණය කළඹ සෑදුම් ලබයි. බැංකුව ශ්‍රී ලංකා රුපියල් සහ එක්සත් ජනපද ඩොලර්වලින් මෙකී මූල්‍ය අරමුදල් ලබා දීම සඳහා සලකා බලයි. ශේෂපත්‍රයෙහි සඳහන් වන අයිතම හා ශේෂපත්‍රයෙහි සඳහන් නොවන අයිතම වශයෙන් ණය අවදානම් හඳුනාගත හැක. ශේෂපත්‍රයෙහි සඳහන් මූල්‍ය වත්කම්වලට අදාළව ණය අවදානමට නිරාවරණය වන වටිනාකම ණය හා අත්තිකාරම්වල ඉදිරියට ගෙන යනු ලබන වටිනාකමට සමාන වේ. ශේෂපත්‍රයෙහි සඳහන් නොවන

අයිතමවලට අදාළව ණය අවදානමට නිරාවරණය වන ණය සඳහා ලබා දී ඇති ඇප ලබා ගැනීමේදී බැංකුවට ගෙවීමට සිදු වන උපරිම මුදල් ප්‍රමාණයට සීමා වේ. ණය බැඳීම් සහ අනෙකුත් ණයවලට සම්බන්ධ බැඳීම්වලට අදාළ අවදානම එකී බැඳීම්වල සම්පූර්ණ වටිනාකමට සමාන වේ. පාරිභෝගිකයන් සහ ඒ ඒ පාරිභෝගික අංශවල අවශ්‍යතා ඉහළ යාමෙහි ප්‍රතිඵලයක් ලෙස උදා වී ඇති අතිශය තරගකාරී ව්‍යාපාරික පරිසරය තුළ සංකීර්ණ වත්කම් කාණ්ඩ සඳහා ශක්තිමත් ණය අවදානම් කළමනාකරණ ව්‍යුහයක අවශ්‍යතාව ඉස්මතු වී ඇත. මෙහිදී බැංකුවේ අනුමත අවදානම් අතිරුචි මට්ටම ඇතුළත ණය අවදානම කළමනාකරණය කර ගැනීම කෙරෙහි විශේෂ අවධානය යොමු කෙරේ.



6 රූප සටහන: ණය අවදානම් කළමනාකරණ රාමුව

**නියාමන ව්‍යුහය**

ණය අවදානම හඳුනා ගැනීම, ගිණුම්ගත කිරීම, නිරීක්ෂණය කිරීම, කළමනාකරණය කිරීම හා වාර්තා කිරීම තුළින් බැංකු පද්ධතිය පුරාවටම කාර්යක්ෂම ණය අවදානම් කළමනාකරණයක් සහ විශිෂ්ට පරිවෘත්තීය ස්ථාපිත කිරීම සඳහා බැංකුව විසින් ඉතාම උපායමාර්ගිකව සකස් කරගෙන ඇති ණය අවදානම් කළමනාකරණ රාමුවක් යොදා ගෙන ඇත.

අධ්‍යක්ෂ මණ්ඩල මට්ටමින් ආරම්භ වන එම ණය අවදානම් කළමනාකරණ රාමුව බැංකුවේ අනුමත අවදානම් අගිරැවි මට්ටම සහ සීමා ව්‍යුහය, ප්‍රතිපත්ති, පවරා ඇති බලතල සහ කමිටු ව්‍යුහය වැනි ක්‍රම හරහා සෑම ව්‍යාපාරික අංශයක් වෙතම විකසනය කෙරේ. අවධානම් නිරාවරණයන්ට අදාළ ක්‍රියාවලීන් ආරම්භ කරන අංශ සහ අනුමත කරනු ලබන අංශ අතර පැහැදිලි වෙනසකින් යුතු රාජකාරි බෙදාහැරීමක් අධ්‍යක්ෂ මණ්ඩල මට්ටමේ මනා අධීක්ෂණයකින් යුතුව සිදු කෙරෙන බව මෙමගින් තහවුරු වේ. අධ්‍යක්ෂ මණ්ඩලය, අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව, ණය කමිටුව, ආයෝජන කමිටුව සහ වත්කම් හා වගකීම් කළමනාකරණ කමිටුව වැනි විවිධ මට්ටම් නියෝජනය කරන අවදානම් කමිටු සියල්ලම ඒවාට අදාළ ප්‍රඥප්තීන් විසින් නියාමනය කෙරේ.

අනුමත අවදානම් අගිරැවි මට්ටම් සහ සීමා ව්‍යුහය යටතේ ණය අවදානම නිරීක්ෂණය කිරීම හා කළමනාකරණය කිරීම සහ බැංකුවේ ණය අවදානම් කළමනාකරණ ප්‍රතිපත්ති රාමුව නිසි පරිදි පවත්වා ගැනීම අවදානම් කළමනාකරණය අංශයට අනුබද්ධ කොට ඇති අවදානම් කළමනාකරණ ඒකකයෙහි වගකීමක් වෙයි.


**අවදානම් සමාලෝචනය සහ කළමනාකරණ ප්‍රවේශය**

**ප්‍රතිපාර්ශ්ව අවදානම**


ප්‍රතිපාර්ශ්ව අවදානම යනු කිසියම් පාරිභෝගිකයෙකු හෝ ගනුදෙනුකාර පාර්ශ්වයක් බැංකුව සමඟ ගනුදෙනු ඇරඹීමේදී එකඟ වන මූල්‍ය බැඳීම් ඉටු කිරීමට අපොහොසත්වීම මත ඉස්මතු වන අවදානමයි.

පසුගිය වසර අවසානයට 3.46% ක් ලෙස වාර්තා වූ දළ අක්‍රීය ණය අනුපාතිකයට සාපේක්ෂව මෙම සමාලෝචනයට ලක් වන 2016 වර්ෂය තුළ වාර්තා වූ 1.55% මගින් නියෝජනය වන ප්‍රතිපාර්ශ්ව අවදානම සාර්ථකව කළමනාකරණය කර ගැනීමට ජාතික ඉතිරිකිරීමේ බැංකුවට හැකි වී ඇත. බැංකුවේ දළ අක්‍රීය ණය අනුපාතිකය බැංකු ක්ෂේත්‍රයේ සාමාන්‍ය අනුපාතික අගය වන 2.6% ට වඩා පහළින් පැවැතීමද වැදගත් කරුණකි.

**දළ අක්‍රීය ණය අනුපාතිකය**



**නිමැවුම් වශයෙන් අක්‍රීය ණය වර්ගීකරණය**



2016 වර්ෂය තුළ ණය ආශ්‍රිතව සතුටුදායක මට්ටමේ වර්ධනයක් බැංකුව අත්කර ගෙන තිබේ. ණය ප්‍රමාණය ශීඝ්‍රයෙන් ඉහළ ගිය නමුදු පහළ ගිය දළ අක්‍රීය ණය අනුපාතිකයෙන් පැහැදිලිව නිරූපණය වන්නේ හිතකර ණය කළඹක් පවත්වා ගැනීමට බැංකුවට හැකි වී ඇති බවයි.

2013 වසරේදී ගෝලීය වෙළෙඳපොළ ආශ්‍රිතව හටගත් අර්බුදකාරී ව්‍යාචාරණය තුළ බැංකුවේ දළ අක්‍රීය ණය අනුපාතිකයට මූලික වශයෙන්ම හේතු වූයේ රන් උකස් ණය කළඹයි. මේ නිසා, රන් උකස් සේවාවන් නිරන්තරයෙන් සමාලෝචනය කරමින් වඩා හිතකර රන් උකස් සේවා කළඹක් සහ කාර්යසාධනයක් ළඟාකර ගැනීම සඳහා කටයුතු කරන ලදී.

ණය ලබා දීමට පෙර ඊට අදාළ ණය අවදානම සහ අභ්‍යන්තර පාලන ක්‍රමවේදයන්හි කාර්යක්ෂමතාව තක්සේරු කිරීම සඳහා මනා ඇගයීමක් සිදු කිරීම සහ අවශ්‍ය මැදිහත්වීම් කල්තබා සිදු කළ හැකි පරිදි ශක්තිමත් පසු විපරමක් පවත්වා ගැනීම තුළින් ප්‍රතිපාඪ්‍යව ණය අවදානම අවම කර ගැනීමට බැංකුව කටයුතු කරයි.


බැංකුවේ ණය ඇගයීමේ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් 2016 වසරේදී අවදානම් ශ්‍රේණිගත කිරීමේ පද්ධතිය හඳුන්වා දෙන ලදී. විවිධ පාරිභෝගික අංශයන්ට අදාළ ණය අවදානම තක්සේරු කිරීම සඳහා යොදා ගනු ලබන ජාත්‍යන්තර විශිෂ්ට පරිචයන්ට අනුකූල වන පරිදි සකස් කරන ලද ණය ශ්‍රේණිගත කිරීමේ ආකෘතියකින් මෙම පද්ධතිය සමන්විත වෙයි. ණය අවදානම් ප්‍රාග්ධන ගණනය කිරීමේදී බාසල් II වැඩිදියුණු ප්‍රවේශයන් කරා ළඟා වීමට එමගින් සහයක් ලැබේ.

බැංකුවට අදාළ කැපී පෙනෙන දුර්වලතා ඉක්මනින් හඳුනා ගැනීම, ණය කොන්දේසිවලට අනුකූලතාව දැක්වීම, වක්‍රලේඛ, නියාමන අවශ්‍යතා, ක්‍රමවේද සහ ලේඛනගත කිරීම් කළමනාකරණය වැනි ක්‍රියාමාර්ග හරහා ණය අවදානම අවම කිරීම සඳහා ණය සමාලෝචන යාන්ත්‍රණයට දායක වෙයි.

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ මාර්ගෝපදේශන‍්‍යන්ට අනුකූල වන පරිදි හානිකරණ ප්‍රතිපාදන ගණනය කරනු ලැබේ. ණය කළඹෙහි වර්ධනයක් සිදු වුවද ණයවල ගුණාත්මක භාවය ඉහළ නංවා ගැනීමට හැකි වූ නිසා මෙම සමාලෝචනයට ලක් වන වර්ෂය තුළ සාමූහික හානිකරණ සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදන 44% කින් අඩුකර ගැනීමට හැකි විය. කෙසේ වෙතත්, සමස්තයක් ලෙස හානිකරණ ප්‍රතිපාදන ආවරණය 36% දක්වා ඉහළ ගොස් ඇත.

**ණය වටිනාකම සහ හානිකරණ ප්‍රතිපාදන >**

[ රු. මිලියන ]




■ හානිකරණ ප්‍රතිපාදන      —□— හානිකරණ ප්‍රතිපාදන ආවරණය (%)  
 ■ අක්‍රීය ණය හා අත්තිකාරම්

9 රූප සටහන: ණය වටිනාකම සහ හානිකරණ ප්‍රතිපාදන

ණය අවදානම අවම කිරීමේ දෙවැනි පියවරක් වශයෙන් බැංකුව සුදැකුම් හෙවත් ඇපකර තබා ගනියි. මෙහිදී ණය අවදානම අවම කිරීමේදී ඇපකරයන්හි යෝග්‍යතාව හඳුනාගනු පිණිස ප්‍රතිපත්ති මට්ටමේදී පැහැදිලි මාර්ගෝපදේශන ස්ථාපිත කර තිබේ. බැංකුවේ ණයවලින් වැඩි ප්‍රමාණයක් සුදැකුම් සහිතව ලබාදෙන ලද ණය වන අතර 2016 වසර තුළ ලබා දෙන ලද සමස්ථ සුදැකුම් සහිත ණය ප්‍රමාණය සමස්ථ ණය නිරාවරණයෙන් 87% ක් ලෙස වාර්තා වෙයි

**සුදැකුම් සහිත ණය සහ සුදැකුම් රහිත ණය >**

[ % ]



■ සුදැකුම් සහිත ණය      □ සුදැකුම් රහිත ණය



10 රූප සටහන: සුදැකුම් සහිත ණය හා සුදැකුම් රහිත ණය

බැංකුව විසින් ණය ලබාදීමේදී විවිධ වූ වත්කම් (නිශ්චල දේපල, මුදල්, රඟුං, වාහන, අනෙකුත් වංචල වත්කම් සහ භාණ්ඩාගාර සුදැකුම්) වර්ග ඇපකර ලෙස බාරගනු ලබයි. රජයට අයත් ව්‍යවසායකයන් වෙත ණය ලබා දෙනුයේ ප්‍රධාන වශයෙන්ම රාජ්‍ය භාණ්ඩාගාරයෙහි සහාය ඇතිවය. මේ අනුව, බැංකුවේ සුදැකුම් සහිත ණය ප්‍රධාන වශයෙන්ම මහා භාණ්ඩාගාර සුදැකුම් සහ ශුන්‍ය අවදානම් බරතැබීමක් සහිත රාජ්‍ය සුදැකුම් වලින් සමන්විත වේ.

ඇපකරයන්හි බලකර විකුණුම් වටිනාකම යොදා ගනිමින් ණයවලට වටිනාකම් අනුපාතිකය ගණනය කරනු ලබන අතර, එය බැංකුව විසින් නිර්ණය කරගෙන සිටින අවම සීමාවන් සමග එකඟවිය යුතු වේ. තක්සේරු කිරීම සහ යළි තක්සේරු කිරීම පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිර්දේශයන්ට අනුකූලව සාදා ඇති නිශ්චල දේපල තක්සේරු කිරීම සහ යළි තක්සේරු කිරීම පිළිබඳ බැංකුවේ ප්‍රතිපත්තිය මත පදනම්ව ඇපකර ලෙස භාරගෙන ඇති දේපල සමාලෝචනය කරනු ලැබේ.

බැංකුවේ ඇපකර සංකලනය →

[ % ]



- නොග/පොත් ණය
- දේපල
- දේපල/පිරියන/උපකරණ
- මෝටර් රථ වාහන
- රන්රන්
- පුද්ගල ඇප
- ආයතන ඇප
- මුදල්
- නොග/පොත් ණය

11 රූප සටහන: බැංකුවේ ඇපකර සංකලනය

ණය අවදානම අවම කිරීම සඳහා බැංකුව විසින් ප්‍රයෝජනයට ගනු ලබන තවත් උපායමාර්ගයක් වන්නේ අවදානම් මාරු කිරීමයි. ණය ලබා දීමේදී ඉස්මතු වන පාලනය කළ නොහැකි අවදානම් මාරු කිරීම සඳහා රක්ෂණය යොදා ගැනේ. ඇපකර නොමැතිව හෝ ප්‍රමාණවත් තරමින් භාර නොගෙන ලබා දෙන ණය නිසා උද්ගත විය හැකි අවදානම් තවදුරටත් අවම කිරීම සඳහා නිර්දේශිත රක්ෂණ අවශ්‍යතා යොදා ගැනේ. නාමික රක්ෂණයක් සහ DTA ආවරණයක් ලබා ගන්නා ලෙස ගනුදෙනුකරුවන් දිරිමත් කෙරේ. ව්‍යාපෘති ණය ලබා දීමේදී ව්‍යාපෘති වත්කම්වලට සිදු විය හැකි සෑම ආකාරයකම අවදානම් ආවරණය වන පරිදි රක්ෂණාවරණයක් ලබා ගෙන එය බැංකුව යටතට පැවරීම අනිවාර්ය අවශ්‍යතාවකි. රනුං ඇපයට තබා ලබාගන්නා ණය නිසා බැංකුවට සිදු විය හැකි අලාභ බැංකුවේ වන්දිපූර්ණ ප්‍රතිපත්තිය මගින් ආවරණය කෙරේ.

සංකේන්ද්‍රණ අවදානම

සංකේන්ද්‍රණ අවදානම ඉස්මතු වන්නේ තනි ප්‍රතිපාර්ශ්වයක්, එකිනෙකට සම්බන්ධිත ප්‍රතිපාර්ශ්ව කණ්ඩායමක්, භූගෝලීය කලාපයක්, ආර්ථිකයේ යම් නිශ්චිත කර්මාන්ත අංශයක්, ණය පහසුකම් හෝ ඇපකර වර්ගයක් වෙනුවෙන් ඉහළ ණය ප්‍රමාණයක් ලබා දීම තුළිනි.

සංකේන්ද්‍රණ අවදානම් කළමනාකරණය ප්‍රධාන වශයෙන්ම සිදු කරනුයේ බැංකුවේ ණය ලබා දීමේ ක්‍රියාවලිය විවිධාංගීකරණයට ලක් කිරීම තුළින් වන අතර, බැංකුවේ අවදානම් අභිරුචි ප්‍රකාශනය මගින් නිර්වචනය කර ඇති සීමාවන් සැලකිල්ලට ගනිමින් ණය අවදානම් කළමනාකරණ ඒකකය විසින් එය නිරන්තරව නිරීක්ෂණය කරනු ලබන අතර අධ්‍යක්ෂක මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව හරහා අධ්‍යක්ෂ මණ්ඩලය වෙත වාර්තා කෙරේ.

ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා නිකුත් කර ඇති විධාන, තීරණ සහ වක්‍රලේඛවල වෙන් කර ඇති උපරිම වටිනාකම් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියම කර ඇති තනි පාර්ශ්ව ණය ගැනීම් සීමා සහ කණ්ඩායම් ණය ගැනීම් සීමාවන්ට සහ බැංකුවේ ණය ප්‍රතිපත්ති, ආයෝජන ප්‍රතිපත්තිය සහ අවදානම් අභිරුචි ලේඛනය පදනම් වූ උප සීමාවන්ට අනුකූලව ණය නිකුත් කිරීම සිදු කෙරෙන බව ණය අවදානම් කළමනාකරණ ඒකකය විසින් තහවුරු කරයි.


සුවිශේෂී තනි පුද්ගල ණය බැඳීම් කෙරෙහි විශාල වශයෙන් නිරාවරණයවීම මත ඇති වන අසම්පූර්ණ ණය විවිධාංගීකරණය හේතුවෙන් නාමික සංකේන්ද්‍රණය ඉස්මතු වේ. පාරිභෝගික ණය ක්‍රම ආශීතව සිටින විශාල ගනුදෙනුකාර සංඛ්‍යාව ආවරණය කරමින් බැංකුවේ ණය කළඹ ඉතා හොඳින් විවිධාංගීකරණය කර තිබේ.

මහා පරිමාණ ණය, සමස්ථ ණය කළඹෙහි ප්‍රතිශතයක් (%) ලෙස (සමුච්චිත)	2016	2015
ඉහළම 5	13%	15%
ඉහළම 10	18%	22%

ගැනුම්කරුවන් වර්ග අනුව →

ණය සංකේන්ද්‍රණය

[ % ]




12 රූප සටහන: ගැනුම්කරුවන් වර්ග අනුව ණය සංකේන්ද්‍රණය



රාජ්‍ය බැංකුවක් වශයෙන් බැංකුවේ භූමිකාව සලකා බලමින් ක්ෂේත්‍ර සංකේන්ද්‍රණය සඳහා අවදානම් අභිරුචි මට්ටම පිහිටුවා ඇත්තේ මධ්‍යස්ථ වශයෙනි. බැංකුව විසින් අනුමත කරගෙන සිටින අවදානම් අභිරුචි මට්ටම් ඇතුළත ක්ෂේත්‍ර සංකේන්ද්‍රණය පවත්වාගනු ලබන බව සහතික කිරීම සඳහා ණය අවදානම් කළමනාකරණ අංශය ඒ ඒ අංශයට අදාළ ණය බෙදියාම නිරීක්ෂණය කරයි.

**ක්ෂේත්‍ර සංකේන්ද්‍රණය** >

[ % ]




13 රූප සටහන: ක්ෂේත්‍ර සංකේන්ද්‍රණය

බැංකුවේ ණය කළඹ විෂයෙහි භූගෝලීය විශ්ලේෂණයක් සිදු කිරීමේදී පෙනී යන්නේ විශාල ණය ප්‍රමාණයක් බස්නාහිර පළාත තුළ සංකේන්ද්‍රණය වී ඇති බවයි. ආර්ථික කටයුතු අති බහුතරය මෙම පළාතට සීමාවීම සහ සියලුම ආයතනික ණය ප්‍රධාන කාර්යාලය මගින් ප්‍රදානය කිරීම මීට හේතු වේ. කෙසේ වෙතත්, 2016 වර්ෂය තුළ පාරිභෝගික ණය ආශ්‍රිත වර්ධනයක් දිවයිනේ සෑම පළාතකටම අදාළව දැකගත හැකිය.

**භූගෝලීය සංකේන්ද්‍රණය** >

[ % ]



14 රූප සටහන: භූගෝලීය සංකේන්ද්‍රණය

## වෙළෙඳපොළ අවදානම


### දළ විශ්ලේෂණය

වෙළෙඳපොළ අවදානම යනුවෙන් හැඳින්වෙන්නේ වෙළෙඳපොළ මිල ගණන් හෝ අනුපාත ආශ්‍රිත වෙනස්වීම් හේතුවෙන් බැංකුවේ මූල්‍ය වත්කම්, වගකීම් සහ ශේෂ පත්‍රයෙන් නිරාවරණය නොවූ අයිතම ආදියෙහි වටිනාකම වෙනස් වීම නිසා සිදුවීමට ඉඩ ඇති අලාභයයි.

වෙළෙඳ හා වෙළෙඳ නොවන ක්‍රියාදාමයන්හි නිරතවීම හේතුවෙන් බැංකුවට තම සාමාන්‍ය ව්‍යාපාරික කටයුතුවලදී පොළී අනුපාතික අවදානම, කොටස් හිමිකම් අවදානම සහ විදේශ විනිමය අනුපාත අවදානම ආදිය කෙරෙහි ඉස්මතු වන අලාභහානිවලට මුහුණ දීමට සිදු වේ. බැංකුව වෙළෙඳ භාණ්ඩ සමග කටයුතු නොකරන බැවින් වෙළෙඳ භාණ්ඩ අවදානමට ලක්වීමේ ඉඩක් නොමැත.

බැංකුවේ ශේෂපත්‍ර අයිතම සමහරක් තක්සේරු කිරීම තුළින් වෙළෙඳපොළ අවදානම මගින් මූල්‍ය ප්‍රකාශන කෙරෙහි බලපෑමක් ඇති කරයි. පොළී අනුපාතික, කොටස් මිල සහ විනිමය අනුපාතික යනාදී වෙළෙඳපොළ විචල්‍යයන් මීට බලපාන අතර, එමගින් බැංකුවේ ඉපැයීම් සහ/හෝ වටිනාකම පහත බැසීමට ඉඩ ඇත.

### ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වෙළෙඳපොළ අවදානම් කළමනාකරණ රාමුව



15 රූප සටහන: වෙළෙඳපොළ අවදානම් කළමනාකරණ රාමුව

**නියාමන ව්‍යුහය**

වෙළෙඳපොළ අවදානම් කළමනාකරණය බැංකුවේ සෑම මට්ටමක්ම සතු වගකීමක් වන අතර වෙළෙඳපොළ අවදානමද ඇතුළත්ව බැංකුවට මුහුණ දීමට සිදු වන විවිධ අවදානම් වර්ග ඒකාබද්ධව කළමනාකරණය කර ගැනීම සඳහා අවශ්‍ය වන ප්‍රතිපත්ති හා උපායමාර්ග තීරණය කිරීමට අදාළ සියලුම අවදානම් කළමනාකරණ කාර්යයන් ක්‍රියාත්මක කිරීමේ බලතල අධ්‍යක්ෂ මණ්ඩලයට සහ අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුවට පවරා ඇත.

වෙළෙඳපොළ අවදානම් කළමනාකරණ නියාමන ව්‍යුහය අධ්‍යක්ෂ මණ්ඩල මට්ටමින් සහ අධ්‍යක්ෂ මණ්ඩලයට ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව මගින් ආරම්භ වන අතර ඉන් අනතුරුව අවදානම් අභිරුචි ප්‍රකාශනය, සීමා ව්‍යුහය, ඒකාබද්ධ අවදානම් කළමනාකරණ ප්‍රතිපත්තිය, වෙළෙඳපොළ හා ද්‍රවශීලතා අවදානම් කළමනාකරණ ප්‍රතිපත්තිය යනාදිය හරහා බැංකුවේ සෑම මට්ටමක් පුරාවටම විකසනය කර තිබේ. කාර්යසාධන/අවදානම් පරාමිතික මගින් ශේෂ පත්‍රය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් ආයතනික මට්ටමේදී වගකීම පවරා ඇති ඉහළම කමිටුව වන්නේ වත්කම් හා වගකීම් කළමනාකරණ කමිටුවයි. මේ අතර, බැංකුවේ ආයෝජන කළඹ පුළුල් කිරීම හෝ සීමා කිරීම අවශ්‍ය වන අවස්ථාවලදී ආයෝජන කමිටුව විසින් සුදුසු නිර්දේශ ඉදිරිපත් කරනු ලබයි.

අවදානම් කළමනාකරණ අංශය යටතේ ක්‍රියාත්මක වන වෙළෙඳපොළ අවදානම් කළමනාකරණ ඒකකයෙහි වගකීම වන්නේ බැංකුවට මුහුණ පාන්නට සිදු වන

වෙළෙඳපොළ අවදානම් පිළිබඳ පැහැදිලි සහ විස්තීර්ණ වැටහීමක් අධ්‍යක්ෂ මණ්ඩලය, අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව සහ ආයතනික කළමනාකාරිත්වය වෙත ලබා දීමයි.

වෙළෙඳපොළ අවදානම් කළමනාකරණ ඒකකයට ඒකාබද්ධ කර ඇති කොටසක් වන භාණ්ඩාගාර මධ්‍ය කාර්යාලය (TMO) බැංකුවේ භාත්ඩාගාර ඉදිරිපෙළ කාර්යාලයෙන් සහ පසු පෙළ කාර්යාලයෙන් ස්වාධීනව කටයුතු කරන අතර එය, බැංකුවට අදාළ භාණ්ඩාගාර මෙහෙයුම් හා බැඳී ඇති අවදානම් දෛනිකව, සතිපතා, මාසිකව, කාර්තුවය සහ අවශ්‍ය අවස්ථාවලදී නිරීක්ෂණය කොට, මිනුම්ගත හා විශ්ලේෂණය කර ස්වාධීන මතයක්ද සහිතව අදාළ වාර්තා ආයෝජන කමිටුව, වත්කම් හා වගකීම් කළමනාකරණ කමිටුව සහ භාණ්ඩාගාර ඉදිරිපෙළ කාර්යාලය වෙත වාර්තා කරයි.

මේ අතරම, වෙළෙඳපොළ අවදානමට අදාළව අවදානම් හඳුනා ගැනීම, මිනුම්ගත කිරීම, නිරීක්ෂණය කිරීම, පාලනය කිරීම හා කළමනාකාරිත්වයට වාර්තා කිරීම සඳහා දුරදර්ශී වෙළෙඳපොළ අවදානම් කළමනාකරණ ව්‍යුහයක් බැංකුව විසින් ස්ථාපිත කොට තිබේ.

**අවදානම් සමාලෝචනය සහ කළමනාකරණ ප්‍රවේශය**


පොළී අනුපාත අවදානම, විදේශ විනිමය අවදානම සහ කොටස් මිල අවදානම ඇසුරින් බැංකුවේ වෙළෙඳපොළ අවදානම සමාලෝචනය කරනු ලැබේ. වෙළෙඳ සහ වෙළෙඳ නොවන කටයුතු දෙවර්ගයම සඳහා මෙය සිදු කරනු ලැබේ.

විස්තරය	එකතුව (රු.මි.)	ප්‍රාථමික වෙළෙඳපොළ අවදානම් දර්ශකය
<b>වත්කම්</b>		
මුදල් සහ මුදල් සමානයන්	4,620	පොළී අනුපාතික අවදානම
වෙනත් බැංකුවල තැන්පතු	19,014	පොළී අනුපාතික, විදේශ විනිමය අවදානම
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	2,728	විදේශ විනිමය අවදානම
වෙනත් මූල්‍ය වත්කම් - විකිණීමට	20,291	පොළී අනුපාතික අවදානම, කොටස් මිල අවදානම
ණය සහ ලැබිය යුතු දෑ	323,811	පොළී අනුපාතික අවදානම
මූල්‍ය ආයෝජන - විකිණීමට	6,228	පොළී අනුපාතික අවදානම, කොටස් මිල අවදානම
මූල්‍ය ආයෝජන - කල්පිරෙන තෙක් දරා සිටින	505,824	පොළී අනුපාතික අවදානම
<b>වගකීම්</b>		
බැංකුවලට ගෙවිය යුතු	115	පොළී අනුපාතික අවදානම
වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු	657,280	පොළී අනුපාතික අවදානම
ඇ.එ.ජ. ඩොලර් ණය ගැනීම්	152,928	පොළී අනුපාතික අවදානම, විදේශ විනිමය අවදානම
වෙනත් ණය ගැනීම්	54,112	පොළී අනුපාතික අවදානම
යටත්කාලීන ණය	6,006	පොළී අනුපාතික අවදානම

1 වගුව: වෙළෙඳපොළ අවදානමට නිරාවරණය වී ඇති ප්‍රධාන ශේෂ පත්‍ර අයිතම

වත්කම් ව්‍යුහයෙහි සංයුතිය >

[ % ]




- ☐ මුදල් හා මුදල් සමානයන්
- ☐ ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ
- ☐ වෙළඳාම සඳහා පවත්වාගෙන යන වෙනත් මූල්‍ය වත්කම් (HFT)
- ☐ විකිණීම සඳහා ඇති මූල්‍ය ආයෝජනයන් (AFS)
- ☐ පරිපාලනයන්හි ආයෝජනය - 0.02%
- ☐ දේපළ පිරිසහ හා උපකරණ සහ අනෙකුත් වත්කම්
- ☐ බැංකු වෙනත් තැන්පතු
- ☐ ණය සහ ලැබිය යුතු දෑ
- ☐ කල් පිරෙන තුරු රඳවා සිටින මූල්‍ය ආයෝජනයන් (HTM)

16 රූප සටහන: වත්කම් ව්‍යුහයෙහි සංයුතිය-2016

වගකීම් ව්‍යුහයෙහි සංයුතිය >

[ % ]



- ☐ බැංකුවලට ගෙවිය යුතු
- ☐ වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු
- ☐ ඇ.ඩො.ණය ගැනීම්
- ☐ වෙනත් ණය ගැනීම්
- ☐ යටත්කාලීන ණය
- ☐ වෙනත් වගකීම්

17 රූප සටහන: වගකීම් ව්‍යුහය - 2016

ඉතා හොඳින් නිර්වචනය කර ඇති සීමා ව්‍යුහයක්, අවදානම් තක්සේරු ආකෘති සහ ක්‍රමවේද යොදා ගනිමින් බැංකුව වෙළෙඳපොළ අවදානම කළමනාකරණය කර ගැනීමට සහ නිරීක්ෂණය කිරීමට කටයුතු කරයි. වෙළෙඳපොළ අවදානම් පාලනය කරන නියාමනය කරනු ලබන පූර්ව-නිශ්චිත සීමා සහ මෙහෙයුම් ඉලක්ක යොදා ගනිමින් බැංකුව වෙළෙඳ සහ වෙළෙඳ නොවන වෙළෙඳපොළ අවදානම්වලට මුහුණ දීමට ඇති හැකියාව නිරීක්ෂණය කරනු ලැබේ. මීට අදාළ වාර්තා වෙළෙඳපොළ අවදානම් කළමනාකරණ ඒකකය/භාණ්ඩාගාර මධ්‍ය කාර්යාලය විසින් සතිපතා, මාසිකව, කාර්තුමය වශයෙන් සහ අවශ්‍ය අවස්ථාවලදී වත්කම් හා වගකීම් කමිටුව, ආයෝජන කමිටුව, විධායක අවදානම් කළමනාකරණ කමිටුව සහ අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව හරහා අධ්‍යක්ෂ මණ්ඩලය වෙත වාර්තා කරනු ලැබේ.

**පොළී අනුපාත අවදානම**

පොළී අනුපාත අවදානම යනු බැංකුවේ ඉපැයීම් අඩු කරමින් එහි ශුද්ධ වටිනාකම පහත හෙළීමට හේතු වන පරිදි පොළී අනුපාත ආශ්‍රිතව වෙනස්කම් සිදු වීමට ඇති ඉඩකඩ වේ. පොළී අනුපාත අවදානමෙහි මූලික සංරචක වන්නේ යළි මිල නියම කිරීමේ අවදානම, සඵලතා වක්‍ර අවදානම සහ පදනම් අවදානම යනාදියයි. වෙළෙඳ කටයුතු (වෙළෙඳාම් කරන ලද පොළී අවදානම) මෙන්ම බැංකුකරණ කටයුතු (බැංකු පොතෙහි දැක්වෙන පොළී අනුපාත අවදානම) යන දෙකෙන්ම පොළී අනුපාත අවදානම ඇති විය හැක.

- වෙළෙඳපොළ අවදානමට වැඩිම දායකත්වයක් දක්වන සාධකය වන පොළී අනුපාත අවදානම පහත සඳහන් මූලික ප්‍රභවයන් කෙරෙහි ඉස්මතු විය හැක:
- පොළිය දරා සිටින වත්කම් සහ වගකීම්වල යළි මිල නියම කිරීමේ දින අතර ඇති විය හැකි නොගැලපීම්.
  - ප්‍රාග්ධනය ඇතුළු අනෙකුත් පොළියක් දරා නොසිටින වගකීම්, පොළිය දරා සිටින වත්කම්වල ආයෝජනය කිරීම.

බැංකුවට ප්‍රධාන වශයෙන්ම පොළී අනුපාත අවදානමට ලක් වීමට සිදුව ඇත්තේ තැන්පතු වලින් 60% ක් ම රජයේ සුරැකුම්පත්වල බැංකු පොතෙහි සහ වෙළෙඳ පොතෙහි ආයෝජනය කිරීමේ අනිවාර්ය අවශ්‍යතාවක් තිබීම හේතුවෙනි.

2016 වසරෙහි අවසානය වන විට රජයේ සුරැකුම්පත්හි ආයෝජන සමස්ථ ශේෂ පත්‍ර වත්කම්වලින් 58% ක් සහ සමස්ථ තැන්පතු වලින් 80% ක් ලෙස වාර්තා වූ අතර විකිණීම සඳහා වූ රජයේ සුරැකුම්පත් වෙළෙඳ කළඹ වාර්තා වූයේ සමස්ථ රජයේ සුරැකුම්පත් ආයෝජන කළඹෙන් 3% ක් ලෙස පමණි. මේ නිසා, වෙළෙඳ පොතෙහි පොළී අනුපාත අවදානම වාර්තාවී ඇත්තේ අවම අගයයක් වශයෙනි.

මූලික වශයෙන්ම බැංකුව පොළී අනුපාත යළි මිල කිරීමේ පරතර විශ්ලේෂණයක් තුළින් පොළී අනුපාත අවදානම මූලිකව තක්සේරු කරයි. නිර්වචනීය කල්පිරීමේ කාණ්ඩ ඇතුළත යළි මිල කිරීමට හැකි පොළියට සංවේදී වත්කම් සහ පොළියට සංවේදී වගකීම් ප්‍රමාණ අතර වෙනස පොළී අනුපාතික යළි මිල කිරීමේ පරතර විශ්ලේෂණය මගින් මනිනු ලැබේ.

රු. මිලියන	මාස 1 දක්වා	මාස 1-3 අතර	මාස 3-6 අතර	මාස 6-12 අතර	වසර 1-3 අතර	වසර 3-5 අතර	වසර 5 ට වැඩි
අනුපාතික සංවේදී වත්කම් (RSA)	39,406	27,910	83,255	59,247	301,346	114,917	244,077
අනුපාතික සංවේදී වගකීම් (RSL)	153,559	248,185	123,115	164,440	171,657	9,486	-
කාල සීමා පරතරය (RSA-RSL)	(114,153)	(220,274)	(39,860)	(105,194)	129,689	105,431	244,077
සමුච්චිත පරතරය	(114,153)	(334,427)	(374,287)	(479,481)	(349,791)	(244,360)	(283)
සත්‍ය පරතරය අනුපාතික සංවේදී වගකීම්වල % - 2016	-74%	-89%	-32%	-64%	76%	1,111%	
සත්‍ය පරතරය අනුපාතික සංවේදී වගකීම්වල % - 2015	-83%	-88%	-46%	-49%	154%	165%	

2 වගුව: අනුපාතික සංවේදී පරතර විශ්ලේෂණය

බැංකුවේ පොළී අනුපාත අවදානම මනිනු ලබන්නේ ආර්ථික වටිනාකම් පැතිකඩක් සහ ඉපැයීම් පැතිකඩක් අනුසාරයෙනි. මේ නිසා, වෙළඳ පොළී අනුපාත අවදානම සහ බැංකු පොතෙහි පොළී අනුපාත අවදානම තක්සේරු කරනු පිණිස බැංකුව විසින් ආතති අවදානම් සහිත තත්ත්ව යටතේ ශුද්ධ පොළී ආදායම (NII) කෙරෙහි ඇති වන බලපෑම සහ වෙළඳාම සඳහා පවත්වාගෙන යන, විකිණීම සඳහා ඇති, සහ කල්පිරෙන තෙක් දරා සිටින ආයෝජන කළඹට අදාළ අනාගත මුදල් ප්‍රවාහයන් ආශ්‍රිත වන්නේ වටිනාකමෙහි වෙනස්වීම් නිරීක්ෂණය කරනු ලබයි.

ආයෝජන කළඹට අදාළ වෙළෙඳපොළ සඵලතා අනුපාතික යොදා ගනිමින් වෙළෙඳ පොතෙහි පොළී අනුපාතික අවදානම දෛනිකව සලකුණු කරනු ලැබේ. වත්කම් සහ වගකීම් මත පදනම් වෙමින් යම් නිශ්චිත කාල සීමාවක් තුළ වෙනසට බඳුන් විය හැකි සාධාරණ වෙළෙඳපොළ වටිනාකම, අවදානම් අවම කිරීමේ විධිවිධානයක් වශයෙන් සත්‍ය කාර්යසාධනයට සාපේක්ෂව නිරීක්ෂණය කරනු ලැබේ. මේ සඳහා ස්ථාපිත අවදානම් අභිරුචි සීමාවන් සැලකිල්ලට ගනිමින් පොළී අනුපාතික අවදානමට අදාළ කාර්තුවය ප්‍රාග්ධන වියදම නිරීක්ෂණය කරනු ලැබේ.


හිමිකරු කොටස් අවදානම

'හිමිකම් කොටස් අවදානම' යනුවෙන්ද හැඳින්වෙන හිමිකරු ප්‍රාග්ධන

අවදානමෙන් අදහස් වන්නේ හිමිකරු කොටස් කළඹෙහි සුරැකුම්වල වටිනාකම් හෝ වෙළෙඳපොළ මිල ගණන් වෙනස් වීම නිසා ආදායම සහ සංචිත අතර ඇති විය හැකි වෙනස්වීම් හේතුවෙන් ඉස්මතු විය හැකි අවදානමයි. ලැයිස්තුගත කළ සහ නොකළ හිමිකම් කොටස් සහ ඒකක භාරයන්හි සිදු කරනු ලබන ආයෝජන ඇසුරින් මෙකී අවදානම මතු වෙයි. බැංකුවේ ලැයිස්තුගත හිමිකරු කොටස් කළඹ විකුණනු ලබන සහ විකිණීම සඳහා ඇති කොටස් දෙවර්ගයෙන්ම සැලුම් ලබන අතර හිමිකම් කොටස් කළඹ වාර්තා වන්නේ ශේෂපත්‍ර දිනට ඇති සමස්ථ වත්කම් ප්‍රමාණයෙන් 1.0% ක් ලෙස පමණි. මේ නිසා, හිමිකම් කොටස් අවදානමට නිරාවරණය වීමේ ඉඩකඩ කළමනාකරණය කරගත හැකි මට්ටමක පවතින බව කිව හැක.

මෙහි සමාලෝචනයට ලක් වන වසර තුළ කොටස් වෙළෙඳපොළ ආශ්‍රිතව දැකිය හැකි වූයේ මන්දගාමී කාර්යසාධනයක් වූ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ලැයිස්තුගත හිමිකම් කොටස් ආශ්‍රිතව සිදු කෙරෙන දේශීය හා විදේශීය ආයෝජන දුර්වල වූ ස්වභාවයක් පෙන්නුම් කරයි. මේ අනුව, 2016 වසරේදී සියලු කොටස් මිල දර්ශකය 10%කින් පහත බැස ඇති අතර S&P SL 20 දර්ශකයද 4% ක පහත බැසීමක් වාර්තා කරයි. කෙසේ වෙතත්, වෙළෙඳපොළ සාධක ආශ්‍රිත මෙවැනි බිඳ වැටීම් හමුවේ වුවද සියලු කොටස් මිල දර්ශකයෙහි කාර්යසාධනය හා සැසඳීමේදී සතුටුදායක ප්‍රතිලාභයක් අත්කර ගැනීමට බැංකුවට හැකියාව ලැබී තිබේ.

සියලු කොටස් මිල දර්ශකය සහ හිමිකරු ප්‍රාග්ධන කළඹ >




18 රූප සටහන: කාර්යසාධනය - සියලු කොටස් මිල දර්ශකය සහ හිමිකරු ප්‍රාග්ධන කළඹ

වෙළෙඳපොළ අවදාම කළමනාකරණ ඒකකයෙහි භාණ්ඩාගාර මධ්‍ය කාර්යාලය (TMO) විසින් හිමිකම් කොටස් ආයෝජන නිරීක්ෂණ කටයුතු සිදු කරනු ලබයි. හිමිකම් කොටස් විකිණුම් කළහි සහ විකිණීම සඳහා ඇති කොටස් කළහි වෙළෙඳපොළ වටිනාකමට සාපේක්ෂව දෛනිකව නිරීක්ෂණය කර වෙළෙඳපොළෙහි ඇති විචල්‍යතාව නිසා ඇති විය හැකි බලපෑම හඳුනා ගනු ලැබෙයි.

කලින් නිශ්චය කරනු ලැබූ අලාභ සීමාව සහ හිමිකම් කොටස් අවදානමේදී ඇති වටිනාකම යොදා ගනිමින් වෙළෙඳ කළහෙහි උපලබ්ධි නොවූ අලාභයන් නිරීක්ෂණය කරනු ලැබේ. බාසල් II වෙළෙඳපොළ අවදානම් කළමනාකරණ රාමුවට අනුකූල පරිදි දින 10 ක රැඳවීම් කාල පරිච්ඡේදයක් සහ 99% ක විශ්වාසදායී මට්ටමක් සැලකිල්ලට ගනිමින් බැංකුව විසින් හිමිකම් කොටස් අවදානමේදී ඇති වටිනාකම ගණනය කරනු ලබයි. එලෙස ගණනය කරනු ලැබෙන හිමිකම් අවදානමේදී ඇති වටිනාකම බැංකුවේ අවදානම් අභිරුචි මට්ටමට සාපේක්ෂව නිරීක්ෂණය කරනු ලබන අතර කිසියම් සීමා හෝ අපේක්ෂිත මට්ටම් ඉක්මවා යාමක් හඳුනාගත හැකි නම් ඒ බව භාණ්ඩාගාර ප්‍රධානී/ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - භාණ්ඩාගාර, ආයෝජන කමිටුව සහ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත වාර්තා කරනු ලැබේ.

**දින 10 ක රඳවා ගැනීමේ කාල පරිච්ඡේදයක් සහ 99%ක විශ්වාසදායී මට්ටමක් > සලකා බැලීම තුළ හිමිකම් අවදානමේදී වටිනාකම් ආශ්‍රිත වලනයන්**

[ රු. මිලියන ]



19 රූප සටහන: දින 10 ක රඳවා ගැනීමේ කාල පරිච්ඡේදයක් සහ 99%ක විශ්වාසදායී මට්ටමක් සලකා බැලීම තුළ හිමිකම් අවදානමේදී වටිනාකම් ආශ්‍රිත වලනයන්

**විදේශ විනිමය අවදානම**

බැංකුව විසින් වත්කම් හෝ වගකීම් විදේශ මුදල්වලින් භාර ගෙන ඇති විට විනිමය අනුපාතිකයන් ආශ්‍රිත උච්ඡාවචනයවීම හේතුවෙන් බැංකුවේ ඉපයීම් හා ප්‍රාග්ධනය වෙත බලපෑම් එල්ල වීමට ඇති ඉඩකඩ විදේශ විනිමය අවදානම ලෙස හැඳින්වේ. මෙය ගනුදෙනු නිසා හෝ මුදල් පරිවර්තනය හේතු නිසා උද්ගත විය හැක.

නියාමන අධිකාරීන්හි අනුමැතිය යටතේ බැංකුව විසින් වෙළෙඳ සහ වෙනත් ව්‍යාපාරික මෙහෙයුම් ඉලක්ක කරගෙන විදේශ මුදල්වලින් සිදු කරනු ලබන ව්‍යාපාරික කටයුතු පුළුල් කරන ලදී. ගත වූ වසර හා සන්සන්දනය කිරීමේදී මෙම සමාලෝචනයට ලක් වන වසර තුළ බැංකුව විදේශ මුදල් වෙත නිරාවරණය වීම ඉහළ යාමට එකී ක්‍රියාමාර්ගය හේතු විය. 2016 වර්ෂය තුළ ඇ.එ.ජ. ඩොලරය සහ ශ්‍රී ලංකා රුපියල අතර සාමාන්‍ය විනිමය අනුපාතය රු. 143.72 සිට 150.49 අතර ප්‍රමාණයකින් උච්ඡාවචනය විය (මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව). 2016 වසර තුළ රුපියලෙහි අගය 3.95% කින් ක්ෂය වී ඇත.

විදේශ මුදල් අවදානම සමාලෝචනය කිරීම සඳහා බැංකුව විසින් නියාමන සීමාව සහ අවදානම් අභිරුචි සීමාව ඇතුළත අභ්‍යන්තර ශුද්ධ විවෘත තත්ත්ව සීමාවක් පිහිටුවාගෙන දෛනිකව එය නිරීක්ෂණය කරනු ලබයි. විනිමය අනුපාත

උච්ඡාවචනය වීම නිසා උද්ගත විය හැකි අවාසිසහගත තත්ත්ව තක්සේරු කරනු ලබන්නේ බැංකුව විදේශ මුදල් අවදානම් වෙත නිරාවරණය වීම් සම්බන්ධ ආතති පරීක්ෂාවන් සිදු කිරීම මගිනි.

විදේශ විනිමය ගනුදෙනු නිසා උද්ගත විය හැකි අවදානම්වලින් ආරක්ෂාවීමේ ඉදිරි රැකුම් උපායමාර්ගයක් ලෙස අඩු වැඩි වශයෙන් එකම කාලසීමාවක් සඳහා විදේශ විනිමය තැන්පත් කිරීම් හරහා විදේශ මුදල් වෙත නිරාවරණය වීම් එක සමානව පවත්වා ගැනීම සිදු කරන ලදී. මේ අතර, අධිකරණ සීමා නිරීක්ෂණය සිදු කිරීම මගින් බැංකුවේ විදේශ විනිමය ගනුදෙනු අවදානම් කළමනාකරණය කර ගැනීමටද උත්සාහ දරනු ලැබේ. මීට අමතරව, 2013 සහ 2014 යන වසරවල අන්තර්ජාතික ඩොලර් බැඳුම්කරයක් නිකුත් කිරීමෙහි ප්‍රතිඵලයක් ලෙසද බැංකුවට විදේශ විනිමය අවදානමට මුහුණ පාන්නට සිදු විය. පිළිවෙළින් 2018 සහ 2019 වසරවල කල් පිරීමේදී මුළු මුදලම එකවර ගෙවීමට නියමිත මෙම ඩොලර් බැඳුම්කරය මගින් ඇතිවිය හැකි විනිමය අවදානම ආවරණය කර ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව සමග ඇතිකර ගන්නා ලද විදේශ විනිමය වෙළෙඳපොළෙහි හුවමාරු ගිවිසුමක් සහ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර ඩොලර් ආයෝජනයන් සහ රාජ්‍ය ව්‍යවසායන් වෙත ලබා දෙන ලද ඩොලර් ණය (SWAP) තුළින් විදේශ විනිමය අවදානම ආවරණය කර ගැනීමට බැංකුව කටයුතු කරන ලදී.

විදේශ විනිමය අනුපාතයන්හි උච්ඡාවචනය වීම් සමීපව නිරීක්ෂණය කොට එමගින් බැංකුවේ ඉපැයීම් හා ප්‍රාග්ධනය මත ඇති කරන බලපෑම තක්සේරු කිරීම සහ අදාළ තොරතුරු කලින් කල වත්කම් හා වගකීම් කමිටුව වෙත වාර්තා කිරීම වෙළෙඳපොළ අවදානම් කළමනාකරණ ඒකකය විසින් සිදු කරනු ලබන කාර්යයකි. මේ සඳහා වන ප්‍රධාන නිරීක්ෂණ උපකරණ ලෙස යොදාගනු ලබන්නේ අභ්‍යන්තර ශුද්ධ විවෘත තත්ත්ව සීමාව සහ නියාමන සීමාවන් වේ. මෙකී සීමා නිරීක්ෂණයන්හි ප්‍රතිඵලවලට අනුව පෙනී යන කරුණක් වන්නේ විදේශ විනිමය අවදානම අවම මට්ටමක පවත්වා ගැනීමට බැංකුවට හැකි වී ඇති බවයි. එසේම, විනිමය අනුපාත උච්ඡාවචනය වීම් මගින් තම ලාභදායීතාව සහ ප්‍රාග්ධන ප්‍රමාණාත්මතාව කෙරෙහි ඇති කරන බලපෑම තක්සේරු කිරීම සඳහා බැංකුව සිය විදේශ විනිමය වෙත නිරාවරණය වීම ආතති පරීක්ෂාවන්ට ලක් කරයි.

## ද්‍රවශීලතා අවදානම

### සමස්ත විශ්ලේෂණය

කිසියම් ව්‍යාපාරික ආයතනයකට බුන්වත් වීමකින් තොරව තම ශේෂපත්‍ර තුළ ගිවිසුම්ගත බැඳීම් සම්පූර්ණයෙන්ම ඉටුකිරීමට අවශ්‍ය තරම් ප්‍රමාණවත් මූල්‍ය සම්පත් පවත්වා ගැනීමට හෝ ජනනය කිරීමට අපොහොසත් වීම හෝ එසේ සිදු කළ හැකි වන්නේ අවාසිදායක තත්ත්වයන්ට මුහුණ දෙමින් පමණක් වීම මත මූල්‍ය තත්ත්වයට හා ශක්තියට බලපෑම් වෙමින් මුහුණ දීමට සිදුවන අවදානම ලෙස ද්‍රවශීලතා අවදානම නිර්වචනය කෙරේ.

බැංකුව වෙත කෙටි කාලීන අරමුදල් ලබා දෙන ප්‍රතිපාර්ශ්වයන් එකී අරමුදල් නැවත ලබා ගැනීම හෝ දීර්ඝ නොකිරීම හෝ වත්කම් වෙළෙඳපොළ ආශ්‍රිත බිඳ වැටීම් හේතුවෙන් සාමාන්‍යයෙන් ද්‍රවශීල ලෙස සැලකෙන වත්කම් අද්‍රවශීලී වීම වැනි හේතූන් මත මෙම අවදානමට මුහුණ දීමට සිදු වේ. බැංකුවේ සෑම මෙහෙයුමක් සමගම බැඳී ඇති අවදානමක් වන මෙය බැංකුවට සුවිශේෂී හෝ වෙළෙඳපොළ සිදුවීම් නිසා උද්ගත විය හැක.

ද්‍රවශීලතා අවදානම් කළමනාකරණයෙහි ප්‍රධාන අරමුණ වන්නේ ගිවිසුම්ගත වගකීම් ඉටු කිරීම සඳහා අවශ්‍ය අරමුදල් අවශ්‍යතා, සාමාන්‍ය හා ආතති තත්ත්ව යටතේ සිය අවශ්‍යතා ඉටු කිරීම සඳහා පවතින අරමුදල්වල අවශ්‍යතාවය තක්සේරු කිරීමයි.

## නියාමන ව්‍යුහය

අවම නියාමන අවශ්‍යතා මට්ටම්වලට අනුකූල වෙමින් සාමාන්‍ය හා ආතති තත්ත්වය යටතේ බැංකුවේ මෙහෙයුම් අඛණ්ඩව පවත්වා ගැනීම තරම් ප්‍රමාණවත් ද්‍රවශීලතා මට්ටමක් පවතින බව තහවුරු කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අවදානම් අභිරුචි සීමා සහ අනෙකුත් කාර්යසාධන/අවදානම් පරාමිතික යොදා ගනිමින් ද්‍රවශීලතා අවදානම නියාමනය කරනු ලබයි. බැංකුවේ සෑම මට්ටමකදීම ද්‍රවශීලතා අවදානම හඳුනා ගැනීම, මිනුම්ගත කිරීම, නිරීක්ෂණය කිරීම සහ පාලනය කිරීම සඳහා අවශ්‍ය මගපෙන්වීම ලබා දෙනු පිණිස අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද වෙළෙඳපොළ හා ද්‍රවශීලතා අවදානම් කළමනාකරණ ප්‍රතිපත්තියක් සහ ද්‍රවශීලතා සම්භව්‍යතා සැලසුමක් භාවිතයට ගැනේ.

බැංකුවේ ද්‍රවශීලතා අවදානම් කළමනාකරණ කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රධාන වශයෙන්ම වගකීම දරන්නේ වත්කම් සහ වගකීම් කමිටුව වේ. වෙළෙඳපොළ අවදානම් කළමනාකරණ ඒකකය විසින් බැංකුවේ අවදානම් අභිරුචි මට්ටම් යොදා ගනිමින් ද්‍රවශීලතා අවදානම සහ ප්‍රධාන ද්‍රවශීලතා අවදානම් දර්ශක පිළිබඳ වාර්තා වත්කම් සහ වගකීම් කමිටුව හා අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව හරහා අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලබයි.

බැංකුව සතුව සෑම කල්හිම තම වත්කම් පදනම වෙත සහාය වනු පිණිස ප්‍රමාණවත් හා සුදුසු තරමේ මුදල් සහ විවිධාංගීකෘත ද්‍රවශීලතා අරමුදල් පවතින බව තහවුරු කර ගැනීමට ද්‍රවශීලතා අවදානම් කළමනාකරණය මගින් පිටිවහලක් ලැබේ.

### අවදානම් සමාලෝචනය සහ කළමනාකරණ ප්‍රවේශය

1971 අංක 30 දරන ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතේ විධිවිධානවලට අනුකූලතාව දැක්වීම සඳහා බැංකුව තම ද්‍රවශීලතා අවදානම අවම කර ගැනීමට දායක වෙමින් සිය සමස්ථ තැන්පතු ප්‍රමාණයෙන් 60% කට වැඩි ප්‍රමාණයක් රජයේ සුරැකුම්පත් ආශ්‍රිතව ආයෝජනය කරන අතර, 2016 වසර සඳහා වූ තැන්පතු මත ණය අනුපාතිකය 49.5% විය. ශ්‍රී ලංකා මහ බැංකුවේ මාර්ගෝපදේශනයන්ට අනුකූලව සකස් කර ඇති ද්‍රවශීලතා අනුපාත බැංකුවට වාසිදායක ලෙස පවතී.

උපකෘතික (කෙටිකාලීන) ද්‍රවශීලතා අවදානම් කළමනාකරණය	ව්‍යුහාත්මක (දිගුකාලීන) ද්‍රවශීලතා අවදානම් කළමනාකරණය	සම්භව්‍යතා ද්‍රවශීල අවදානම් කළමනාකරණය
දෛනික මුදල් ප්‍රවාහ අවශ්‍යතා අධීක්ෂණය කිරීම	ව්‍යුහාත්මක මට්ටමේ ද්‍රවශීලතා නොගැලපීම් හඳුනාගෙන කළමනාකරණය කිරීම	පූර්ව අනතුරු හැඟවීම් දර්ශක අධීක්ෂණය කොට කළමනාකරණය කිරීම
දැවස ඇතුළත ද්‍රවශීලතා තත්ත්ව අධීක්ෂණය කිරීම	වර්ගාත්මක කළමනාකරණය නිර්ණය කිරීම සහ අදාළ කර ගැනීම	සම්භව්‍යතා අරමුදල් සැලසුම් පිහිටුවා පවත්වා ගැනීම
කෙටි කාලීන මුදල් ප්‍රවාහයන් අධීක්ෂණය කිරීම	විවිධාංගීකරණය කරන ලද අරමුදල් පදනමක් සුරැකීම කර ගැනීම	නිරන්තර ද්‍රවශීලතා ආතති පරීක්ෂාවන් සහ අර්බුද විශ්ලේෂණ සිදු කිරීම
	කොටස් ප්‍රවේශය යටතේ සහ බාසල් මාර්ගෝපදේශනයන්ට අනුව ද්‍රවශීලතා නිරීක්ෂණ උපකරණ යොදා ගනිමින් දීර්ඝ කාලීන මුදල් ප්‍රවාහ සහ දීර්ඝ කාලීන ද්‍රවශීලතා තත්ත්ව නිරීක්ෂණය කිරීම	අපේක්ෂිත ආතති මට්ටම්වලට ගැලපෙන පරිදි ද්‍රවශීලතා අවරෝධක මට්ටම් පිහිටුවීම
	ද්‍රවශීලතා අවදානම් අභිරුචිය පිහිටුවීම	ව්‍යවස්ථාපිත ද්‍රවශීලතා වත්කම් අනුපාතය සහ ද්‍රවශීලතා ආවරණ අනුපාතයට නිසි පරිදි අනුකූලතාව දක්වන බව සහතික කිරීම

3 වගුව: ද්‍රවශීලතා අවදානම් කළමනාකරණ වර්ගීකරණය

බැංකුවේ ද්‍රවශීලතා අවදානම මිනුම්ගත කිරීමේදී කොටස් ප්‍රවේශය සහ මුදල්/ප්‍රාග්ධන ගලන ප්‍රවාහ ප්‍රවේශය යන දෙකම භාවිත වේ.

ද්‍රවශීලතා අවදානම මිනුම්ගත කරනු ලැබෙන ප්‍රධාන ව්‍යවස්ථාපිත අනුපාත දෙක වන්නේ ව්‍යවස්ථාපිත ද්‍රවශීලතා වත්කම් අනුපාතය සහ ද්‍රවශීලතා ආවරණ අනුපාතයයි. 2016 වසර අවසානය වන විට බැංකුවේ ද්‍රවශීලතා අවදානම් දර්ශක සියල්ලම අදාළ නියාමන අවශ්‍යතා සම්පූර්ණ කර තිබුණු අතරම ස්ථාපිත අවදානම් අභිරුචි මට්ටම්වලට ඉහළින් පැවතිණ.


	2016	2015	අවම නියාමන අවශ්‍යතාව
ව්‍යවස්ථාපිත ද්‍රවශීලතා වත්කම් අනුපාතය	73%	81%	20%
ද්‍රවශීලතා ආවරණ අනුපාතය - රුපියල්	379%	441%	100%
ද්‍රවශීලතා ආවරණ අනුපාතය - සියලු මුදල් ඒකක	394%	446%	100%

4 වගුව: ව්‍යවස්ථාපිත ද්‍රවශීලතා අනුපාත

මීට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියම කර ඇති කොටස් ප්‍රවේශය යටතේ බැංකුවේ ද්‍රවශීලතා අවදානම තක්සේරු කරනු පිණිස තවත් අනුපාතිකයන්ද භාවිත වන අතර ඒවා මගින් පෙන්නුම් කෙරුණේද අදාළ කාලය තුළ ද්‍රවශීලතා අවදානම පහළ මට්ටමක පැවැති බවයි.

වත්කම් සහ වගකීම් අතර අසමානතාව ඉහළ යාමෙන් ද්‍රවශීලතා අවදානමට ලක් වීමට ඇති ඉඩකඩ ඉහළ යයි. මෙවැනි අසමාන ද්‍රවශීලතා පරතර කෙරෙන් ඉස්මතු විය හැකි අවදානම් සහගත තත්ත්ව තක්සේරුකොට අධීක්ෂණය කිරීම සඳහා බැංකුව විසින් භාවිත කරනු ලබන එක් ක්‍රමයක් වන්නේ ප්‍රවාහ ප්‍රවේශය යටතේ ද්‍රවශීලතා පරතර විශ්ලේෂණය යොදා ගැනීමයි. එකී ප්‍රතිඵල කලින් කල ගණනය කොට, අධීක්ෂණය කිරීමෙන් අනතුරුව සංවේදීතා විශ්ලේෂණ සහ ආතති පරීක්ෂාවන් සඳහා යොදා ගැනේ. 2016 වසර අවසානය වන විට ප්‍රධාන වශයෙන්ම තැන්පතු වගකීම් ඉහළ යාම මත ණය දීමටල කෙටි කාලීන ප්‍රවර්තන කාල ආශ්‍රිත කල්පිරීමේ පරතර ඉහළ යන ලදී.


ව්‍යවස්ථාපිත ද්‍රවශීලතා අනුපාත →



—□— SLAR (%) ව්‍යවස්ථාපිත අවශ්‍යතාව —□— LCR (%) ද්‍රවශීලතා ආවරණ අනුපාතය - සියලු මුදල් ඒකක  
-□- LCR (%) ද්‍රවශීලතා ආවරණ අනුපාතය - ශ්‍රී ලංකා මුදල්

20 රූප සටහන: ව්‍යවස්ථාපිත ද්‍රවශීලතා අනුපාත

කොටස් ප්‍රවේශය යටතේ ද්‍රවශීලතා අනුපාත →



—□— මුළු වත්කම් මත ශුද්ධ ණය  
—□— ගනුදෙනුකරුවන්ගේ තැන්පතු මත ණය  
-□- කෙටිකාලීන වගකීම් මත ද්‍රවශීල වත්කම්  
-□- මුළු වත්කම් මත මිලදී ගත් අරමුදල්  
—□— මුළු ණය මත බැඳීම්

21 රූප සටහන: කොටස් ප්‍රවේශය යටතේ ද්‍රවශීලතා අනුපාත



බැංකුව	මාස 3 දක්වා	මාස 3 -12	වසර 1-3	වසර 3-5	වසර 5 ට වැඩි	එකතුව
<b>සමස්ථ වත්කම්</b>						
මුදල් හා මුදල්වලට සමානයන්	4,620	-	-	-	-	4,620
බැංකුවල තැන්පතු	5,707	13,307	-	-	-	19,014
ලැබිය යුතු ණය හා ලැබිය යුතු දෑ - බැංකු	3,122	9,267	14,025	5,420	-	31,834
ලැබිය යුතු ණය හා ලැබිය යුතු දෑ - වෙනත් ගනුදෙනුකරුවන්	17,663	36,750	94,350	48,287	94,927	291,977
වෙළෙඳාම සඳහා පවත්වාගෙන යන වෙනත් මූල්‍ය වත්කම් -	1,574	3,855	6,779	5,561	2,522	20,291
විකිණීම සඳහා ඇති මූල්‍ය ආයෝජන	70	12	-	429	5,716	6,228
කල් පිරෙන තුරු රඳවා සිටින මූල්‍ය ආයෝජන	37,743	81,633	186,192	55,220	145,036	505,824
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	628	1,050	1,050	-	-	2,728
පරිපාලිත සමාගම්වල ආයෝජන	-	-	-	-	150	150
දේපල, පිරිසිදු සහ උපකරණ	-	-	-	-	7,120	7,120
අස්පාශ්‍ය වත්කම්	-	-	-	-	157	157
විලම්බිත බදු වත්කම්	-	-	-	-	-	-
වෙනත් වත්කම්	2,407	7,485	5,623	2,375	3,872	21,761
<b>සමස්ථ වත්කම්</b>	<b>73,534</b>	<b>153,359</b>	<b>308,019</b>	<b>117,292</b>	<b>259,500</b>	<b>911,704</b>
<b>සමස්ථ වගකීම්</b>						
ප්‍රකාශිත ප්‍රාග්ධනය/පවරන ලද ප්‍රාග්ධනය	-	-	-	-	6,200	6,200
ව්‍යවස්ථාපිත සංචිත අරමුදල	-	-	-	-	2,522	2,522
වෙනත් සංචිත	-	-	-	-	23,523	23,523
බැංකුවලට ගෙවිය යුතු	115	-	-	-	-	115
වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු	359,589	272,132	22,073	3,486	-	657,280
වෙනත් ණය ගැනීම්	42,040	15,416	149,584	-	-	207,040
බැඳුම්කර වගකීම්	-	6	-	6,000	-	6,006
විලම්බිත බදු වගකීම්	-	-	-	-	416	416
වෙනත් වගකීම්	1,254	2,094	1,337	1,331	2,585	8,600
මුළු වගකීම්	402,998	289,649	172,994	10,817	35,246	911,704
<b>කල්පිරීමේ පරතරය</b>	<b>(329,464)</b>	<b>(136,290)</b>	<b>135,026</b>	<b>106,476</b>	<b>224,253</b>	
<b>සමුච්චිත පරතරය</b>	<b>(329,464)</b>	<b>(465,755)</b>	<b>(330,729)</b>	<b>(224,253)</b>	<b>-</b>	


5 වගුව: කල්පිරීමේ පරතර විශ්ලේෂණය

බැංකුවේ ප්‍රධාන අරමුදල් ප්‍රභවය තැන්පතු වන අතර, ඒ ආශ්‍රිතව මතු විය හැකි අවදානම් නිරීක්ෂණය කිරීම සඳහා බැංකුව විසින් තැන්පතුවලට අදාළව පරිමා විශ්ලේෂණ සිදු කරනු ලබයි.

සමස්ථ තැන්පතු සංකලනයෙන් 73% ක් ස්ථාවර තැන්පතු වන අතර, තැන්පතුවලින් 80% කට වැඩි ප්‍රමාණයක් තනි පුද්ගල තැන්පතුවලින් සමන්විත බැවින් අහිතකර කල්පිරීමේ පරතර හේතුවෙන් ද්‍රවශීලතා අවදානම ඇති වීමට ඇති ඉඩකඩ අවම කරයි.

අරමුදල් සංකේන්ද්‍රණය →


[ % ]



22 රූප සටහන: අරමුදල් සංකේන්ද්‍රණය

තැන්පතු සංකලනය →

[ % ]



23 රූප සටහන: තැන්පතු සංකලනය

## මෙහෙයුම් අවදානම

### දළ විශ්ලේෂණය

නුසුදුසු හෝ අසාර්ථක අභ්‍යන්තර ක්‍රියාවලීන්, පුද්ගලයන් හෝ පද්ධති හෝ සාමාන්‍ය ව්‍යාපාරික මෙහෙයුම්වල සංගතභාවය කෙරෙහි හානිකර අයුරින් බලපාන බාහිර සිදුවීම් ආදිය නිසා සිදු වන සෘජු හෝ වක්‍ර අලාභයන් ලෙස මෙහෙයුම් අවදානම නිර්වචනය කළ හැක. නෛතික අවදානමද මීට ඇතුළත් වන නමුදු කීර්ති නාමයට හානිවීමේ අවදානම සහ උපායමාර්ගික අවදානම මීට අයත් නොවේ.

අනෙකුත් ප්‍රධාන මූල්‍ය අවදානම් (ණය සහ වෙළෙඳපොළ ) මෙන් නොව මෙහෙයුම් අවදානම බැංකුවේ ව්‍යාපාරික කළඹ (ණය හා අත්තිකරම්, වෙළෙඳ කටයුතු හෝ ආයෝජන ආදිය) සමග මූලික වශයෙන්ම සම්බන්ධවී නොමැති අතර ක්‍රියාවලීන්, මෙහෙයුම් ආදිය සමග බැඳී තිබේ. මේ නිසා, මෙහෙයුම් අවදානම හා සම්බන්ධ වන ප්‍රධාන සාධක වන්නේ පුද්ගල සාධක, ක්‍රියාවලීන් සහ පද්ධති යනාදියයි.

අනෙකුත් ව්‍යාපාරික අංශ පරිදිම ජාතික ඉතිරිකිරීමේ බැංකුවට අදාළවද ප්‍රධාන තුමිතාවක් පුද්ගල සාධක, අභ්‍යන්තර ක්‍රියාවලීන්, තාක්ෂණික පද්ධති සහ බාහිර සිදුවීම් ආදියට හිමි වේ. බැංකුවේ ව්‍යාපාරික අභිලාෂ සාක්ෂාත් කර ගැනීමේදී එකී සාධක මගින් උපරිම දායකත්වය ලැබෙන බව සහතික කිරීමද බැංකුවට වැදගත් වේ. කෙසේ නමුදු, බැංකුවේ මෙහෙයුම් සහ ප්‍රතිඵල අසාර්ථක කරනු සමත් බලපෑම් ඵල්ලු කළ හැකි විවිධ අවදානම් එම සාධක සමග අභ්‍යන්තරයෙන්ම බැඳී ඇති බවද පැහැදිලි කරුණකි.

මෙහෙයුම් අවදානම වනාහි බැංකුවේ නිපැයුම් හා සේවා, ක්‍රියාකාරකම්, පද්ධති හා ක්‍රියාවලීන් සියල්ලම සමග බැඳී තිබෙන්නකි. මේ නිසා, වඩා සාර්ථක, විනිවිදභාවයකින් යුතු, ලාභදායී සහ තිරසාර ව්‍යාපාරික මෙහෙයුම් පරිසරයක් පවත්වා ගනු පිණිස ස්ථාපිත කරන ලද කාර්යක්ෂම මෙහෙයුම් අවදානම් කළමනාකරණ ව්‍යුහයක් ජාතික ඉතිරිකිරීමේ බැංකුව තුළ භාවිත වෙයි.

මෙහෙයුම් අවදානම් කළමනාකරණ ව්‍යුහය



4 රූප සටහන: මෙහෙයුම් අවදානම් කළමනාකරණ ව්‍යුහය

නියාමන ව්‍යුහය

මෙහෙයුම් අවදානම් කළමනාකරණය කර ගැනීම සඳහා ප්‍රමාණවත් හා කාර්යක්ෂම ව්‍යුහයක් බැංකුව තුළ පවතින බව සහතික කිරීම අධ්‍යක්ෂ මණ්ඩලයෙහි වගකීමකි. මෙම රාමුව නියාමනය කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද අවදානම් අභිරුචි ප්‍රකාශනය, ඒකාබද්ධ අවදානම් කළමනාකරණ ප්‍රතිපත්තිය, මෙහෙයුම් අවදානම් කළමනාකරණ ප්‍රතිපත්තිය, තොරතුරු ආරක්ෂණ ප්‍රතිපත්තිය සහ ව්‍යාපාරික අඛණ්ඩතා සැලසුම යනාදිය භාවිතයට ගැනේ.


මේ සඳහා පිහිටුවා ඇති මෙහෙයුම් අවදානම් කළමනාකරණ ඒකකය, ඒ ඒ ව්‍යාපාරික මෙහෙයුමට අදාළව හඳුනාගනු ලැබෙන අවදානම් සහගත තත්ත්ව පිළිබඳව තොරතුරු තාක්ෂණ ක්‍රියාකාරී කමිටුව සහ කාඩ්පත් මෙහෙයුම් කමිටුව වැනි අදාළ මෙහෙයුම් කමිටු වෙත වාර්තා ඉදිරිපත් කරයි. මීට අමතරව, අවදානම් අභිරුචි සීමා, ප්‍රධාන මෙහෙයුම් අවදානම් දර්ශක ආදිය යොදා ගනිමින් මෙහෙයුම් අවදානම් කළමනාකරණ ඒකකය නිරතුරුව අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව හරහා අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ස්වාධීනව වාර්තා කරයි.

බැංකුව පුරාම ඇති අභ්‍යන්තර පාලන ව්‍යුහය ආශ්‍රිත අවදානම් සහගත තත්ත්ව හඳුනාගෙන අවශ්‍ය නිරවද්‍යකරණ හා වැළැක්වීමේ පියවර ගනු පිණිස මෙහෙයුම් අවදානම් කළමනාකරණ ඒකකය බැංකුවේ අභ්‍යන්තර විගණන අංශය සමග සමීපව කටයුතු කරයි.

අවදානම් සමාලෝචනය සහ කළමනාකරණ ප්‍රවේශය

බර තබන ලද මුළු සාමාන්‍ය ශුද්ධ ආදායමෙන් 2% ක් දක්වා වන අලාභ දරා සිටීම සඳහා අවදානම් අභිරුචි සීමාවක් පිහිටුවා ගෙන තිබෙන නමුදු මෙම සමාලෝචනයට ලක් වන වසර තුළ බැංකුවේ මෙහෙයුම් අලාභයන්, පූර්ව අනතුරු හැඟවීමේ මට්ටම්වලට වඩා බෙහෙවින් පහත මට්ටමක පැවතුණි.


සත්‍ය අලාභ සිදුවීම් සහ අවදානම් දරා සිටීමේ සීමාවන් > — [ % ]



25 රූප සටහන: සත්‍ය අලාභ සිදුවීම් සහ අවදානම් දරා සිටීමේ සීමාවන්

### අලාභ සිදුවීම්වලට අදාළ දත්ත එක්රැස් කිරීම

මෙහෙයුම් අවදානම් කළමනාකරණ ඒකකය විසින් යම් නිශ්චිත කාල සීමාවක් පුරාවට අලාභ සිදුවීම්වලට අදාළ දත්ත එක්රැස් කරනු ලබන අතර, ඉන් අනතුරුව බාසල් II මාර්ගෝපදේශනවල II මට්ටමේ නිර්ණායකයන්ට අනුව එකී මෙහෙයුම් අලාභ එකිනෙකට වෙනස් අලාභ සිදුවීම් වර්ග හතකට කාණ්ඩගත කරනු ලැබේ. එකී අලාභයන් නැවත ඇති වීම වැළැක්වීම සහ අදාළ නිරවද්‍යකරණ පියවර අනුගමනය කිරීම වෙනුවෙන් අදාළ දත්තවල ස්වභාවය, නැවත ඇතිවීමට ඇති සම්භාවිතාවය සහ ඒවාට බලපා ඇති මූල හේතු යනාදිය හඳුනා ගැනීම සඳහා සුක්ෂ්ම විශ්ලේෂණයන්ට ලක් කරනු ලැබේ. මෙහෙයුම් අවදානම් කළමනාකරණ ඒකකය විසින් විධායක අවදානම් කළමනාකරණ කමිටුව සහ අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව හරහා අධ්‍යක්ෂ මණ්ඩලය වෙත මෙහෙයුම් අලාභයන්ට අදාළ දත්ත පිළිබඳ විස්තරාත්මක වාර්තා ඉදිරිපත් කරනු ලබයි. එපමණක්ද නොව, නිර්දේශිත අවම මට්ටම් ඉක්මවා යන සැලකිය යුතු මට්ටමේ අලාභ සිදුවීම් කාර්තුමය පදනමක් මත ශ්‍රී ලංකා මහ බැංකුවට වාර්තා කිරීමටද බැංකුව කටයුතු කරයි.



**IF** — අභ්‍යන්තර වංචා  
**EF** — බාහිර වංචා  
**DPA** — භෞතික වත්කම් වලට සිදුවන අලාභහානි  
**BDSF** — ව්‍යාපාර පවත්වාගෙන යාමේදී ඇති වන බාධා සහ පද්ධති බිඳවැටීම්  
**EPWS** — රැකියා භාවිතාවන් සහ සේවාස්ථානයේ සුරක්ෂිතභාවය  
**CPBP** — ගනුදෙනුකරුවන්, නිමැවුම් හා ව්‍යාපාර භාවිතා  
**EDPM** — ක්‍රියාත්මකවීම, සේවා භාරදීම හා මෙහෙයුම් කළමනාකරණය  
 වාර ගණන සහ බලපෑම - 0%

26 රූප සටහන: අලාභ සිදුවීම් බෙදියන ආකාරය විශ්ලේෂණය කිරීම  
 2016 වසර තුළ බැංකුවට මුහුණ පාන්නට සිදු වූ මෙහෙයුම් අලාභවලින් සාමාන්‍යයෙන් පොදුවේ උද්ගත වන මෙහෙයුම් අවදානම් මාදිලි නියෝජනය වෙයි.

මේ අනුව, ඇස්තමේන්තුගත කර ඇති සමස්ත මෙහෙයුම් අවදානම් සිදුවීම් අතරින් රු. 500,000/- ට වැඩි අලාභ වශයෙන් වාර්තා වන්නේ සිදුවීම් 2% ක් පමණක් වන අතර මෙය වසර තුළ වාර්තා වී ඇති මුළු ශුද්ධ වටිනාකමින් 60% කි. ගෙවී ගිය 2016 සහ 2015 යන වසර දෙක තුළම සේවක පරිචයන්, සේවාස්ථාන ආරක්ෂණය සහ පාරිභෝගික හා ව්‍යාපාරික පරිචයන් ආශ්‍රිත කිසිදු අලාභ සිදුවීමකට බැංකුව මුහුණ දී නොමැත.

බරපතලකම අඩු මට්ටමක පැවතුණද 2016 වසර තුළ වැඩිම වාර ගණනක් වාර්තා වන මෙහෙයුම් අවදානමට හේතු වශයෙන් ක්‍රියාත්මකවීම, මෙහෙයුම් කළමනාකරණය කිරීම හා සේවා භාරදීම දැක්විය හැකිය. වසර තුළ වැඩිම බරපතලකමක් වාර්තා කරන අලාභ සිදුවීම් වශයෙන් දැක්විය හැක්කේ බාහිර වංචා සහ බැංකුවේ භෞතික වත්කම්වලට සිදු වූ අලාභහානි යනාදියයි. 2016 මැයි මාසය තුළ බස්නාහිර පළාත ආශ්‍රිතව මුහුණදීමට සිදු වූ ගංවතුර තර්ජන හේතුවෙන් භෞතික වත්කම්වලට සිදු වූ අලාභහානි ඉහළ ගොස් ඇත.

### ප්‍රධාන මෙහෙයුම් අවදානම් දර්ශක (KORIs)

බැංකුවේ සම්පූර්ණ ව්‍යාපාරික මෙහෙයුම් පද්ධතිය ආවරණය වන පරිදි විගණන අර්බුද කළමනාකරණය, ව්‍යාපාරික අඛණ්ඩතාව හා තොරතුරු ආරක්ෂණය, සේවා ගුණාත්මකභාවය, ක්‍රියාවලිවල ගුණාත්මකභාවය සහ අනුකූලතාව යන ක්ෂේත්‍ර වෙත අවධානය යොමු කිරීම තුළින් සකස් කර ඇති බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් අවදානම් දර්ශක (KORIs) අනුසාරයෙන් මෙහෙයුම් අවදානම හඳුනාගැනීම සහ තක්සේරු කිරීම සිදු කරයි.

මේ සෑම ක්ෂේත්‍රයක් වෙනම පූර්ව නිර්වචනිත අවදානම් සීමා මත පදනම්ව අවදානම් තක්සේරු කිරීම සඳහා අවශ්‍ය දර්ශක ඇතුළත් කර ඇත.

මේ අතරම, බැංකුවේ අවදානම් අභිරුචි සීමාව, ඉතිහාසගත සිදුවීම් හා ප්‍රවණතා, ව්‍යාපාරික අරමුණු සහ ඊට අදාළ අවදානම් මට්ටම වැනි කරුණු ඇසුරින් ඉහත කී සීමා මට්ටම් වාර්ෂිකව සමාලෝචනය කෙරේ.

### අවදානම් පාලන ස්වයං තක්සේරුව (RCSA)


අවදානම් පාලන ස්වයං තක්සේරුව යනු මෙහෙයුම් අවදානම් කළමනාකරණය කර ගැනීම සඳහා සියලුම ව්‍යාපාරික හා අභ්‍යන්තර පාලන පද්ධති අරබයා මෙහෙයුම් අවදානම සමාලෝචනය හා තක්සේරු කිරීම සඳහා යොදාගනු ලැබෙන ක්‍රමවේදයකි. සෑම ව්‍යාපාරික කාර්යයකටම අදාළ මෙහෙයුම් අවදානම් සහ ඒවා පාලනය කර ගැනීම සඳහා පිහිටුවා ඇති පාලන විධික්‍රම තක්සේරු කිරීම සඳහා එය උපකාරී වෙයි.

මෙම සමාලෝචනයට ලක් වන වසර තුළ බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් වන කාඩ්පත් ගනුදෙනු සම්බන්ධ මෙහෙයුම්, භාණ්ඩාගාර මෙහෙයුම් සහ ණය ක්‍රියාවලිය ආශ්‍රිත මෙහෙයුම් ආදිය ආශ්‍රිතව විස්තීර්ණ විමර්ශනයක් මෙම ක්‍රමවේදය යොදාගෙන සිදු කිරීමට මෙහෙයුම් අවදානම් කළමනාකරණ අංශය පියවර ගෙන ඇත.

### ගනුදෙනුකරුවන්ගේ පැමිණිලි

ගනුදෙනුකරුවන් විසින් ඉදිරිපත් කරනු ලබන පැමිණිලි භාරගෙන වාර්තා කර ගැනීමෙන් අනතුරුව ඒවා අදාළ අංශ වෙත යොමු කොට ගනු ලබන පියවර සම්බන්ධයෙන් කළමනාකාරීත්වය දැනුම්වත් කිරීම පාරිභෝගික ඇමතුම් මධ්‍යස්ථානයේ වගකීමකි. ඊට අදාළ ප්‍රවණතා නිරීක්ෂණය කොට අවදානම් අවම කිරීම සඳහා ගත යුතු පියවර ගැනීම සඳහා ගනුදෙනුකරුවන්ගේ පැමිණිලිවලට අදාළ තොරතුරු මාසිකව මෙහෙයුම් අවදානම් කළමනාකරණ අංශය වෙත යොමු කෙරේ.

### ගනුදෙනුකරුවන්ගේ පැමිණිලි සංයුතිය > \_\_\_\_\_ පැමිණිලි 2015 සහ 2016



27 රූප සටහන: ගනුදෙනුකරුවන්ගේ පැමිණිලි සංයුතිය

සෑම සේවා සැපයුම්කරුවෙකුටම අදාළ පරිදි මෙම සමාලෝචනයට ලක් වන වසර තුළ ඉදිරිපත් වී ඇති සමස්ත පැමිණිලි ප්‍රමාණය අතරින් බහුතරය පාරිභෝගික සේවාව ආශ්‍රිත පැමිණිලි වේ. ඒ අනුව, එකී පැමිණිලි කළමනාකරණය කිරීමේ ක්‍රියාවලිය වඩා කාර්යක්ෂම කරනු වස් බැංකුව විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නියමයන් පරිදි පාරිභෝගික ප්‍රඥප්තියක් සහ පාරිභෝගික පැමිණිලි කළමනාකරණ ප්‍රතිපත්තියක් පිහිටුවා ගන්නා ලදී. සන්නිවේදන නාලිකා හරහා තම පැමිණිලි හා දුක්ගතවීම් අදාළ අංශ වෙත සන්නිවේදනය කිරීමට එමගින් පාරිභෝගිකයන්ට ඉඩ සැලසේ.

බැංකුව විසින් මෙහෙයුම් අවදානම කළමනාකරණය කිරීමේ උපායමාර්ග වශයෙන් බැංකු කර්මාන්තය තුළ භාවිත වන විශිෂ්ට පරිචයන්, ශක්තිමත් අවදානම් පාලන යාන්ත්‍රණයක් සහ ඉහළ ආචාරධාර්මික හා ඒකාබද්ධතා ප්‍රමිතීන් පවත්වාගනු ලැබේ. මෙහෙයුම් අවදානම අවම කිරීම සඳහා තවදුරටත් අනුගමනය කර ඇති ක්‍රියාමාර්ග වශයෙන් රාජකාරීන් වෙන් වෙන්ව බෙදා දැක්වීම, පිළිබඳව ගැටුම් ඇති වීම වැළැක්වීම, කළමනාකාරීත්ව වගකීම, වගවීම සහ වාර්තා කිරීමේ පහසුකම් ආදිය කැපී පෙනේ.

බැංකුව විසින් යොදා ගන්නා ලද මෙහෙයුම් අවදානම් අවම කිරීමේ උපායමාර්ග සමහරක් පහත දැක්වේ:

අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කර ඇති බාහිර පාර්ශව කෙරෙන් සේවා ලබා ගැනීමේ ප්‍රතිපත්තිය ශ්‍රී ලංකා මහ බැංකුවේ නියමයන් සහ බැංකුවේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශනයන්ට අනුකූල වේ. මේ අතර, එලෙස සේවා ලබා ගැනීමේදී උද්ගත විය හැකි අවදානම් අධීක්ෂණය කිරීම සඳහා විශේෂ අංශයක් උපකාරක සේවා අංශය යටතේ ස්ථාපිත කොට ඇත.

බැංකුවට සේවා සපයන සියලුම බාහිර සේවා සැපයුම්කරුවන් නව ගිවිසුම්වලට එළඹීමේදී හෝ පවතින ගිවිසුම් දීර්ඝ කිරීමේදී බැංකුව විසින් සුක්ෂ්ම සුපරීක්ෂා ක්‍රියාවලියකට ලක් කරනු ලබන අතර ඒ ඒ සේවා සැපයුම්කරුගේ සමාගම් කළඹ හා උපායමාර්ගය, මූල්‍ය තත්ත්වය, ක්‍රියාවලි ආශ්‍රිත විශේෂඥතාව, තාක්ෂණික හා යටිතල පහසුකම් ආශ්‍රිත ස්ථාවරත්වය, කීර්ති නාමය ආදී අවශ්‍යතා සන්නාප්ත වන්නේද යන්න එමගින් තහවුරු කරගනු ලැබේ.

මීට වැඩිමනත් වශයෙන් සේවා සැපයුම්කරුගේ ආරක්ෂිතභාවය සහ විගණන පාලනයන්, නෛතික හා නියාමන අවශ්‍යතාවලට දක්වන අනුකූලතාව, ඔවුන්ට විරුද්ධව කවර හෝ පැමිණිල්ලක් හෝ නීතිමය ක්‍රියාමාර්ගයක් පවතිද යන්න, රක්ෂණය, ආපදා කළමනාකරණය, ආරක්ෂිතභාවය සහ ව්‍යාපාරික අඛණ්ඩතා ප්‍රතිපත්තිය යනාදියද එහිදී සලකා බලනු ලැබේ.

බැංකුවේ සියලුම සේවා හෝ මෙහෙයුම් බිඳ වැටීමකින් තොරව අඛණ්ඩව ගනුදෙනුකරුවන් වෙත ලබා දිය යුතු බව ව්‍යාපාරික අඛණ්ඩතා සැලසුම (BCP) සහ අපදා කළමනාකරණ සැලසුම (DRP) විසින් පිළිගනු ලබයි. බැංකුව විසින් පිහිටුවාගෙන ඇති ව්‍යාපාරික අඛණ්ඩතා සැලසුමට පහත අංශ ඇතුළත් වෙයි:

- වැදගත් සේවා සහ මෙහෙයුම් අඛණ්ඩව ලබා දෙනු ලබන බව සහතික කිරීම සඳහා සැලසුම්, විධිවිධාන සහ අනෙකුත් ක්‍රියාමාර්ග.
- කාර්ය මණ්ඩල, තොරතුරු, උපකරණ සහ මුදල් වෙන් කිරීම යනාදිය ඇතුළත් ව්‍යාපාරික අඛණ්ඩතාව, නීතිමය උපදෙස් සහ යටිතල පහසුකම් ආරක්ෂණය වැනි සාධකවලට උපකාරී වනු පිණිස අවශ්‍ය වන සම්පත් හඳුනාගැනීම.

ස්වභාවික ආපදා, හදිසි අනතුරු, බලශක්ති බිඳවැටීම්, සන්නිවේදන, ප්‍රවාහන සහ ආරක්ෂණ හා සේවා වැනි අංශවල බිඳවැටීම් ආදී හදිසි අවස්ථාද, නාය යාම්, ගංවතුර තර්ජන වැනි පාරිසරික විපත්ද, සයිබර් සහ හැකිං ප්‍රහාර වැනි තාක්ෂණික තර්ජනද සඳහා මුහුණදීම සඳහා අවශ්‍ය සම්පත් හා තොරතුරු බැංකුව සතුව පවතින බව ව්‍යාපාරික අඛණ්ඩතා සැලසුමක් පවත්වා ගැනීමෙන් සහතික කෙරේ. මේ නිසා, බැංකුවට සිදු විය හැකි මූල්‍ය, මෙහෙයුම් සහ කීර්ති නාමය විෂයීක අලාභයන් අවම කර ගැනීමටද එමගින් ඉඩකඩ සැලසේ.

මෙකී ව්‍යාපාරික අඛණ්ඩතා සැලසුමෙහිම කොටසක් ලෙස ආපදා කළමනාකරණ සැලසුම හැඳින්විය හැකි අතර එනිසාම එය සකස් කර ඇත්තේද ව්‍යාපාරික අඛණ්ඩතා සැලසුමට සම්බන්ධවය. අනපේක්ෂිත අවස්ථාවන්ට මුහුණ දීම සඳහා අවශ්‍ය විකල්පයන්ද සමගින් බැංකුවේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කොළඹ ප්‍රදේශයෙන් පරිබාහිරව පිහිටුවා ඇත.

රක්ෂණ : ස්වභාවික ආපදා (ගිනි, ගංවතුර ආදී) සොරකම්, කැරලි, කෝලාහල ආදී අනපේක්ෂිත සිද්ධීන් හේතු කොටගෙන භෞතික වත්කම්වලට සිදුවිය හැකි අලාභහානි වැනි සිදුවීමේ ඉඩ ප්‍රස්ථාව අඩු, එනමුත් විශාල වශයෙන් හානි සිදුවිය හැකි අවදානම් අවස්ථාවන්/සිද්ධීන් ආවරණය කිරීම සඳහා යොදාගත හැකි අවදානම් ආදේශන යාන්ත්‍රණයක් ලෙස 'රක්ෂණ' උපයෝගී කර ගැනෙයි. මෙහෙයුම් අවදානම් කළමනාකරණ ඒකකය නිරතුරුවම රක්ෂණ ප්‍රතිපත්තිය, ක්‍රියාවලීන් සහ අලාභ පියවා ගැනීමේ තත්ත්ව ආදිය නිරීක්ෂණය කරමින් කළමනාකාරීත්වය වෙත වාර්තා කරයි.

බැංකුවේ සෑම මට්ටමකදීම මෙහෙයුම් හා අවදානම් කළමනාකරණය කර ගැනීම සඳහා ප්‍රමාණවත් ශක්‍යතා මට්ටම් පවත්වාගනු ලැබෙන බව තහවුරු කිරීම සඳහා පුහුණු වැඩසටහන් යොදා ගැනේ. මේ අනුව, ව්‍යාපාරික මෙහෙයුම්/ක්‍රමවේද, අවදානම් කළමනාකරණය, අනුකූලතාව හා විගණනය සහ එකී සාධක බැංකුව තුළ ප්‍රායෝගිකව යොදා ගැනීම වැනි ක්ෂේත්‍ර ආවරණය කරන පුහුණු වැඩසටහන් නිරතුරුව සංවිධානය කිරීමට බැංකුව කටයුතු කරයි.

අවදානම් කළමනාකරණයට අදාළ කාර්යභාරයන් සහ බාසල් II සිට බාසල් III මාර්ගෝපදේශන දක්වා සිදුව ඇති වෙනස්කම් ආදිය සම්බන්ධයෙන් පවතින දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් අවදානම් කළමනාකරණ අංශය විසින් විශේෂ පුහුණු සැසි පවත්වනු ලබයි. මීට අමතරව, අවදානම් කළමනාකරණ අංශයේ මෙහෙයුම් අවදානම් කළමනාකරණ ඒකකය එක්ව මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ අභ්‍යන්තර පාලන විධි බිහිකරමින් කිරීම වෙනුවෙන් වැඩිමුළු/දැනුවත් කිරීමේ සැසි පවත්වනු ලබයි.

**තොරතුරු ආරක්‍ෂණ කළමනාකරණය**

බැංකුවේ ව්‍යාපාරික කටයුතුවලට අදාළ තොරතුරුවල නිරවද්‍යතාව, පාලිත ස්වභාවය, ඒකාබද්ධතාව සහ රහස්‍යභාවය ආරක්‍ෂා කරමින් පාරිභෝගිකයන් වෙත වඩා ආරක්‍ෂිත බැංකු සේවාවක් ලබා දීමට හැකි පරිදි තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණයට අදාළ නීති හා රෙගුලාසි යාවත්කාල කරනු ලැබේ.

කර්මාන්තයේ විශේෂඥයන්ගේද සහාය ඇතිව බාසල් ආරක්‍ෂණ ප්‍රමිතීන්ට (BSS) අනුකූලතාව දැක්වීම සඳහා අවශ්‍ය පියවරද බැංකුව විසින් අනුගමනය කර ඇති අතර තොරතුරු තාක්‍ෂණ ක්‍රියාකාරී කමට හරහා ඒවා අධීක්‍ෂණය කරනු ලැබේ. මේ අනුව, තොරතුරු ආරක්‍ෂන විගණන ප්‍රතිඵල සහ මුහුණ දීමට සිදු විය හැකි අවදානම් පරීක්ෂාවන් සලකා බලමින් බැංකුවේ වැඩිදියුණු කරන ලද තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය යටතල පහසුකම් ව්‍යුහය සහ තොරතුරු ආරක්‍ෂණ කළමනාකරණ පද්ධතිය සමාලෝචනය කරනු ලැබේ.

මේ අතර, බැංකුව තුළ දැනට භාවිත වන පරිවයන් වැඩිදියුණු කිරීම සඳහා විශේෂඥ උපදෙස් සැලකිල්ලට ගනිමින් තොරතුරු ආරක්‍ෂණ ප්‍රතිපත්තීන්ද සමාලෝචනය කිරීමට කටයුතු කරනු ලැබේ. මෙම සමාලෝචනයට ලක්වන වසර තුළ, බැංකුවේ දැනට භාවිත වන පරිවයන් කර්මාන්තයේ විහිදීමට පරිවයන්ට

අනුගත වන බව සහතික කරනු සඳහා එකී ප්‍රතිපත්ති විශේෂඥ උපදේශ යටතේ තවදුරටත් සංශෝධනය කර ඇත. ප්‍රගති සමාලෝචන ඇසුරින් තොරතුරු ආරක්‍ෂණ පරිවයන් ක්‍රියාත්මක කිරීම මෙහෙයුම් අවදානම් කළමනාකරණ ඒකකය විසින් සිදුකරනු ලබන අතර ඊට අමතරව කවර හෝ වැඩිදියුණු කිරීමක් අවශ්‍ය වේ නම් නිරතුරුවම අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීමද සිදු කරනු ලබයි.

**වංචා අවදානම් කළමනාකරණය**

අභ්‍යන්තර වංචාවන්ට අදාළ අවදානම් භාරගැනීමේ අහිරුවී සීමාවක් බැංකුව සතුව නොමැති නිසා සෑම විටම වංචා අවදානම අවම මට්ටමින් පවත්වා ගැනීම සඳහා අවශ්‍ය සියලු පියවර අනුගමනය කරනු ලැබේ. බැංකුවේ සමස්ථ වංචා අවදානම් නිරාවරණය හඳුනා ගෙන අදාළ පාලන විධික්‍රම පිහිටුවීම සඳහා සමස්ථ වංචා අවදානම් කළමනාකරණය පවත්වා ගැනීමේ වගකීම අභ්‍යන්තර විගණන අංශය යටතේ ක්‍රියාත්මක වන වංචා විමර්ශන ඒකකය වෙත පැවරේ. ඒ අනුව, කිසියම් වංචාසහන ක්‍රියාවක් හඳුනාගත් වහාම අවදානම් ආදේශන උපක්‍රමයක් වශයෙන් රක්‍ෂණය යොදා ගෙන එකී අවදානමට අදාළ අලාභ අවම කිරීමට කටයුතු කරන අතර අභ්‍යන්තර පාලන යාන්ත්‍රණයන් වැඩිදියුණු කිරීම සහ උගත් පාඩම් ඇසුරින් කාර්යමණ්ඩල දැනුවත්භාවය ඉහළ නැංවීම සඳහාද අවශ්‍ය පියවර ගනු ලැබේ.

බැංකුවේ වංචා අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය සහ ගතු කීමේ ප්‍රතිපත්තිය (Whistle-Blowing Policy) මගින්, කිසියම් වංචාවක්, දූෂණයක්, කුමන්ත්‍රණයක්, බලහත්කාරකමක්, අක්‍රමිකතාවක්, අඩුපාඩුවක්, අයුතු අත්පත්කර ගැනීමක්, විෂමචාරයක් හෝ වෙනත් ඕනෑම විශ්වාස කඩකිරීමක් සම්බන්ධයෙන් අභ්‍යන්තර විගණන අංශය, සහාපතිතුමා/අධ්‍යක්‍ෂ මණ්ඩල විගණන කමිටුව වෙත වාර්තා කරන ලෙස සේවකයන් දිරිමත් කෙරේ. මීට අමතරව, එකී සිදුවීමක් සම්බන්ධයෙන් අභ්‍යන්තර විගණන අංශය හෝ අධ්‍යක්‍ෂ මණ්ඩල විගණන කමිටුවේ සහාපති සහ/හෝ සාමාජිකයන් වෙත සෘජුවම වාර්තා කිරීමටද එමගින් විධිවිධාන සැලසේ.

**නෛතික අවදානම**

බාසල් II මාර්ගෝපදේශනයන් මගින් නෛතික අවදානම නිර්වචනය කෙරෙන්නේද මෙහෙයුම් අවදානමෙහි කොටසක් ලෙසය. අභ්‍යන්තර පද්ධති, පුද්ගලයන්, ක්‍රියාවලීන් ආශ්‍රිත අසමත්කම් හෝ වෙනත් බාහිර සිදුවීම් නිසා එය උද්ගත වේ. නෛතික අවදානමට පහත කරුණු ඇතුළත් වන නමුදු එය ඒවාට සමාන සීමා නොවේ:

- දෝෂසහගත ලෙස සකසන ලද ගිවිසුම් සහ එහි ක්‍රියාත්මක කිරීම
- ලිඛිත ගිවිසුම් නොමැතිවීම හෝ ප්‍රමාණවත් ගිවිසුම් නොමැතිවීම,
- නියාමන ආයතන මගින් පනවන දඩ ගැසීම්.

බැංකුවේ නෛතික අවදානම කළමනාකරණය කරනු ලබන්නේ නීති අංශය විසිනි. එසේ කිරීම සඳහා නීති අංශය විවිධ අංශ සහ කලාපවල සේවයේ නියුතු නෛතික කාර්ය මණ්ඩල සමග සම්පව කටයුතු කරන අතර, බැංකුවේ ව්‍යාපාරික සබඳතා පවත්වා ගැනීමේදී අදාළ සියලුම නීති හා රෙගුලාසි සම්පූර්ණයෙන්ම සැලකිල්ලට ගනු ලබන බව සහතික කිරීම සඳහා සෑම මට්ටමකම ව්‍යාපාරික අංශ සහ සියලුම සේවකයන් සඳහා නෛතික විශ්ලේෂණ/උපදෙස් ලබා දෙන "නෛතික මුරකරුවෙකු" ලෙස නීති අංශය කටයුතු කරයි. නෛතික අවදානම නිසා ඉස්මතු විය හැකි සැලකිය යුතු මෙහෙයුම් අලාභයන් අධීක්‍ෂණය කිරීම මෙහෙයුම් අවදානම් කළමනාකරණ ඒකකය විසින් සිදු කරනු ලබයි.

බැංකුවේ නෛතික අවදානම අවම කිරීමේ ක්‍රියාවලියට පහත අංශ ඇතුළත් වෙයි:

- කිසියම් තව සේවාවක් හෝ ක්‍රියාවලියක් හඳුන්වා දීමේදී හෝ පවතින සේවාවකට හෝ ක්‍රියාවලියකට නව්‍යාංග/වෙනස්කම් එකතු කිරීමේදී නෛතික සමාලෝචන සිදු කිරීම.
- සියලු ව්‍යාපාර ගිවිසුම් පවතින නීති හා රෙගුලාසි වලට අනුකූල බවට සහතික කිරීම සඳහා ක්‍රමවත් සමාලෝචනයන් සිදු කිරීම.
- සියලුම ගිවිසුම් පවතින නීති හා රෙගුලාසිවලට අනුකූල බව සහතික කිරීම සඳහා ඒවාට අදාළ සමාලෝචනයන් සිදු කිරීම.
- බැංකුවට එදිරිව ගෙන ඇති නෛතික ක්‍රියාමාර්ග වැනි නීතිමය ගැටළු සම්පව අධීක්‍ෂණය කිරීම.

### අනුකූලතා අවදානම

අනුකූලතා අවදානම යන්නෙන් අදහස් වන්නේ බැංකුව තම ක්‍රියාකාරකම්වලට අදාළ වන නීතිරීති, රෙගුලාසි, ආයතනික ස්වයං-නියාමනාත්මක ප්‍රමිතීන් සහ පිළිවෙත් සංග්‍රහයන් වෙත අනුකූලතාව දැක්වීමට අසමත් වීම නිසා මුහුණ දීමට සිදු විය හැකි නීතිමය දඬුවම්, මූල්‍යමය හා කීර්ති නාම හානි වීම් යනාදියයි. එකී නීති රීති, රෙගුලාසි, පිළිවෙත් සංග්‍රහයන් සහ සම්මත පරිච්ඡේද අනුකූල නොවීමෙන් බැංකුවේ මූල්‍ය තත්ත්වය හා කීර්ති නාමය සෘජු බලපෑමකට ලක් වන හෙයින් මෙය ඉතා තීරණාත්මක අවදානම් කාණ්ඩයකි.

අනුකූලතා අංශය අනුකූලතා නිලධාරී යටතේ ක්‍රියාත්මක වන අතර එහි කාර්යයන් වන්නේ බැංකුකරණ ක්‍ෂේත්‍රයේ භාවිතා වන නීති රීති හා රෙගුලාසි වෙත අනුකූලතාව නොදැක්වීම නිසා උද්ගත විය හැකි අවදානම්, මුදල් විශුද්ධකරණයට එරෙහි නීති සමග අනුකූලතාව දැක්වීමේදී හඳුනාගනු ලැබෙන දුර්වලතා, අදාළ නියාමන අධිකාරීන් වෙත අනිවාර්ය වාර්තා ඉදිරිපත් නොකිරීම හෝ ප්‍රමාද වී ඉදිරිපත් කිරීම නිසා ඇති විය හැකි අවදානම් සහ අභ්‍යන්තර/බාහිර රීති හා රෙගුලාසිවලට අනුකූලතාව දැක්වීම සම්බන්ධයෙන් කාර්ය මණ්ඩලය සතු දැනුවත්භාවය ආදී කරුණු ආවරණය කරමින් අධ්‍යක්‍ෂ මණ්ඩල අනුබද්ධිත අවදානම් කළමනාකරණ කමිටුව හරහා අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙත වාර්තා කිරීම සහ සහ අදාළ අවදානම් අවම කිරීම සඳහා සුදුසු පියවර ගැනීම යනාදියයි.

බැංකුව පහත සඳහන් ව්‍යවස්ථාපිත අනුකූලතා නියමයන්ට අනුකූලතාව දක්වයි:

- ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියම කරන ලද සියලුම නියාමනයන්,
- 2005 අංක 25 දරන ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ පනත ද ඇතුළත්ව අදාළ සියලුම නීති, රෙගුලාසි සහ මගපෙන්වීම්,
- 2006 අංක 05 දරන මුදල් විශුද්ධකරණය වැළැක්වීමේ පනත,
- 2006 අංක 06 දරන මූල්‍ය ගනුදෙනු වාර්තාකිරීමේ පනත,
- ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී බැංකු වෙනුවෙන් නිකුත් කර ඇති පාරිභෝගික ප්‍රඥප්තිය
- විදේශ ගිණුම් බදු අනුකූලතාව, ඇ.එ.ජ. - මෙහි විධිවිධානවලට අනුව ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් ඇ.එ.ජ. ගනුදෙනුකරුවන්ගේ ගනුදෙනු සම්බන්ධයෙන් අභ්‍යන්තර ආදායම් සේවාව (IRS) වෙත වාර්තා කළ යුතු වෙයි.
- 1953 අංක 24 දරන විනිමය පාලන පනත සහ බැංකු පනතේ විධිවිධාන

### කීර්තිනාමයට හානි වීමේ අවදානම

ව්‍යාපාරයට ඇල්ම ඇති පාර්ශවයන් අතර බැංකුවේ ව්‍යාපාරික කටයුතු කෙරෙහි සාමාන්‍යමත ආකල්පයක් ඇති වීම නිසා බැංකුවේ ඉපයීම් සහ නුබුන් වත්කම් කෙරෙහි හානිකර බලපෑම් එල්ල වීමට ඇති අවදානම කීර්ති නාම අවදානම ලෙස හැඳින්වේ. බැංකුවේ මෙහෙයුම් පමණක් නොව සමස්ථ බැංකුවේම පැවැත්මට පවා මෙමගින් බලපෑම් එල්ල වීමට ඉඩ ඇත.

සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී සහ ආයතනික කළමනාකාරීත්වය විසින් පාලනය කරනු ලබන කීර්තිනාම අවදානම් කළමනාකරණය අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධීක්‍ෂණයට යටත් වෙයි. අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් අනුමත කරනු ලබන බැංකුවට භාරගත හැකි අවදානම් අභිරුචි සීමා ප්‍රකාශනය මගින් කීර්ති නාම අවදානමට අදාළ අවදානම් අභිරුචිය විෂයීක ගුණාත්මක සහ ප්‍රමාණාත්මක දර්ශක/ප්‍රකාශන ස්ථාපිත කරනු ලැබේ.

බැංකුවේ කීර්ති නාමයට සහ ආයතනික ප්‍රතිරූපයට සිදු විය හැකි හානි අවම කිරීම සඳහා නිසි වගවීමක් සහිතව අවශ්‍ය තොරතුරු බෙදා හැරීමට උපකාරී වන කාර්යක්‍ෂම හා එදාදාම ව්‍යුහයක් සන්නිවේදන ප්‍රතිපත්තිය සහ අභ්‍යන්තර තොරතුරු හෙළිදරවු කිරීමේ ප්‍රතිපත්තිය මගින් සැපයේ.

අවදානම් කළමනාකරණ අංශය විසින් ප්‍රධාන මෙහෙයුම් අවදානම් දර්ශක, පාරිභෝගික පැමිණිලි විශ්ලේෂණය සහ අවදානම් අභිරුචි සීමාවන්ට සාපේක්‍ෂව සත්‍ය අවදානම් සිදුවීම් වැනි උපකරණ යොදාගෙන කීර්ති නාම අවදානම අධීක්‍ෂණය කරනු ලැබෙන අතර, ඊට අදාළ වාර්තා අධ්‍යක්‍ෂ මණ්ඩල අනුබද්ධිත අවදානම් කළමනාකරණ කමිටුව හරහා අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙත යොමු කෙරේ

### උපායමාර්ගික අවදානම/ව්‍යාපාරික අවදානම

උපායමාර්ගික අවදානම යනු අසාර්ථක ව්‍යාපාරික සැලසුම්, සුදුසු ව්‍යාපාරික සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නොහැකිවීම, ව්‍යාපාරික පරිසරයේ වෙනස්කම්වලට නිසි පරිදි ප්‍රතිචාර දැක්වීමට අපොහොසත්වීම සහ ප්‍රමාණවත් පරිදි සම්පත් වෙන් නොකිරීම වැනි හේතූන් මත බැංකුවේ ඉපයීම් සහ ප්‍රාග්ධනය වෙත සාමාන්‍යමත බලපෑම් ඇති වීමට ඇති අවදානමයි.

බැංකුවේ දැක්ම, මෙහෙවර සහ අවදානම් අභිරුචි සීමා ආශ්‍රිත අරමුණු සාක්‍ෂාත් කර ගැනීම සඳහා උපායමාර්ගික සැලසුම සහ අයවැය ක්‍රියාවලිය හරහා උපායමාර්ගික ඉලක්කයන් නිර්ණය කරගනු ලැබේ. මීට අදාළ අවදානම අභ්‍යන්තර මෙන්ම බාහිර සාධක නිසාද ඉස්මතු විය හැක. මේ අතරින් උපායමාර්ගික අවදානම ඇති කරන සුළු අභ්‍යන්තර සාධක මූල්‍ය හා සැලසුම් අංශයේ අයවැය ඒකකය විසින් සංසිද්ධි විශ්ලේෂණය සහ ක්‍රියාවලි ක්‍රියාත්මක කිරීමේ පියවර සුක්‍ෂ්ම අධීක්‍ෂණයට ලක් කිරීම තුළින් කළමනාකරණය කරනු ලැබේ.

ශ්‍රී ලංකාවෙහි සහ ගෝලීය වශයෙන් පවතින සාමාන්‍ය ආර්ථික තත්ත්වයන් දුර්වලවීම නිසාද උපායමාර්ගික අවදානමට මුහුණ දීමට සිදුවේ. විශේෂයෙන්ම, පොළී අනුපාත, උද්ධමනය, ආයෝජකයින්ගේ ආකර්ෂණය, ණය වියදම්, විදේශ විනිමය අවදානම, ප්‍රතිපාර්ශ්ව සතු ණය ගැනීමට ඇති ශක්‍යතාව, මූල්‍ය වෙළෙඳපොළ ආශ්‍රිත ද්‍රවශීලතා හා හිමිකම් කොටස් මිලෙහි විචලනය වැනි සාධක ආශ්‍රිත ඉහළ පහළයාම් නිසා උපායමාර්ගික අවදානම ඉහළ යාමට ඉඩ ඇත. මේ නිසා, බැංකුවේ පර්යේෂණ අංශය නිරතුරුවම ඉහත කී සාමාන්‍ය ආර්ථික තත්ත්වයන් අධීක්‍ෂණය කරමින් උපායමාර්ගික අවදානම අවම කර ගැනීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කරයි.

මේ අතර, අවදානම් කළමනාකරණ අංශය විසින් අධ්‍යයනය කරනු ලබන මත උපායමාර්ගික අවදානම අධීක්ෂණය කරමින් අධ්‍යක්ෂ මණ්ඩල අනුබද්ධිත අවදානම් කළමනාකරණ කමිටුව හා අධ්‍යක්ෂ මණ්ඩලය වෙත වාර්තා කරයි.


### ප්‍රාග්ධන කළමනාකරණය

බැංකුවේ මෙහෙයුම් තුළ ප්‍රාග්ධන සතු භූමිකාව වන්නේ අනාගතයේදී උද්ගත විය හැකි අනපේක්ෂිත අලාභයන්ගෙන් බැංකුව ආරක්ෂා කරන අවරෝධකයක් ලෙස ක්‍රියා කිරීමයි. බැංකුවක් විසින් රඳවා ගන්නා ප්‍රාග්ධන වටිනාකම එහි අවදානම් අභිරුචි සීමා, ණය දීම නිසා මතු වන අලාභ බෙදී යාම, වෙළෙඳපොළ, මෙහෙයුම් හෝ වෙනත් ඕනෑම වර්ගයක අවදානම් සහ අභ්‍යන්තර හා බාහිර කැළඹීම් තුළින් බැංකු කාර්යාලය ආරක්ෂා කිරීම වැනි සාධක මත රඳා පවතියි.

බැංකුවල අවදානම් කළමනාකරණය කෙරෙහි අවධානය යොමු කරන බාසල් II සහ බාසල් III සම්මුතීන් මගින් අභිප්‍රේත අරමුණ වන්නේ බැංකුවේ ව්‍යාපාරික කළඹ එහි අවදානම් කළඹ හා නියාමන ප්‍රාග්ධනය සමග යා කිරීමයි. මෙහිදී අභ්‍යන්තර ප්‍රාග්ධනය සහ නියාමන ප්‍රාග්ධනය අතර වෙනසක් තිබිය හැකි අතර මේ නිසා බැංකුවේ සමස්ත අවදානම් කළඹ කළමනාකරණය කර ගැනීම සඳහා අමතර ප්‍රාග්ධන ආවරණයක් පවත්වා ගැනීම අවශ්‍ය වේ.

ජාතික ඉතිරිකිරීමේ බැංකුව 2008 වර්ෂයේ සිට බාසල් II ප්‍රාග්ධන රාමුව පදනම් කරගෙන බැංකුවේ ප්‍රාග්ධන අවශ්‍යතා ගණනය කිරීම අරඹන ලදී. තනි ව්‍යාපාරික සහ ඒකාබද්ධ යන පදනම් දෙකටම අදාළව ස්ථම්භ II අවදානම් තක්සේරුකරණයන් ආවරණය කිරීමට ප්‍රමාණවත් අවරෝධක පවත්වා ගනිමින් අවම නියාමන අවශ්‍යතාවන්ට ඉහළ මට්ටමකින් බාසල් II ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතිකයන් පවත්වා ගැනීමට බැංකුවට හැකි වී ඇත.

### බැංකුවේ ප්‍රාග්ධන ප්‍රමාණාත්මක තත්ත්වය



28 රූප සටහන: බැංකුවේ ප්‍රාග්ධන ප්‍රමාණාත්මක තත්ත්වය


බාසල් III සම්මුතීන් යොදා ගැනීම දක්වා වූ සංක්‍රාන්ති කාල පරිච්ඡේදය තුළ බැංකුවේ ප්‍රාග්ධන අවශ්‍යතා අවම සංක්‍රාන්තික සීමාවන්ට ඉහළින් පැවතුණි. මේ අතරම, නියාමන වාර්තාකරණ අරමුණු සඳහා බැංකුව මීටම සමාන ගණනය කිරීම් බාසල් III යටතේද සිදු කරන ලද අතර ඒ අනුව, අවම ප්‍රාග්ධන අවශ්‍යතා සහ අවරෝධකයන්ට ඉහළින් අදාළ අනුපාතිකයන් පවත්වා ගැනීමට හැකියාව ලැබී ඇති බව තහවුරු වෙයි.

### ප්‍රාග්ධන මට්ටම්

2016 වසරේදී අවම නියාමන මට්ටම හා සාමාන්‍ය කාර්යාල මට්ටමට ඉහළ 12.53% ක මූලික ප්‍රාග්ධන (ස්ථර I) අනුපාතයක් සහ 14.68% ක සමස්ත ප්‍රාග්ධන අනුපාතයක් පවත්වා ගැනීමට බැංකුව සමත් විය.

බැංකුව විසින් වසර තුළදී ලාභාංශ ගෙවීම හා උප ණයකර නිකුත් කිරීම මගින් නියාමන ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා සුදුසුකම් ලැබීය. මෙවැනි චලනයන් නිසා 2016 වර්ෂය තුළ බැංකුවේ ප්‍රාග්ධන සංයුතිය ආශ්‍රිත වෙනස්වීම් ඇති කරන ලදී.

### ස්ථර I සහ ස්ථර II ප්‍රාග්ධන සංයුතිය > ප්‍රාග්ධනය - 2015 සහ 2016



29 රූප සටහන: ස්ථර I සහ ස්ථර II ප්‍රාග්ධන සංයුතිය

### අවදානම් බර තැබූ වත්කම්


ප්‍රාග්ධන අවරෝධකය ආවරණ උපායමාර්ගයක් ලෙස යොදා ගැනීමට සිදු වන ආතති තත්ත්වයන් තුළ ඉස්මතු වීමට ඉඩ ඇති බාහිර අභියෝග සහ අලාභයන්ට මුහුණ දීමට බැංකුවට ඇති හැකියාව ප්‍රකට කරන සුළු හිතකර ප්‍රාග්ධන ප්‍රමාණාත්මක මට්ටමක් පවත්වා ගැනීම වෙනුවෙන් අවදානම් කළමනාකරණ අංශය විශාල කැපවීමක් සිදු කරයි. කෙසේ වෙතත්, ශක්තිමත් ප්‍රාග්ධන ප්‍රමාණාත්මක මට්ටමක් පවත්වා ගැනීම මූලික වශයෙන්ම අවදානම් බර තැබූ වත්කම් මත රඳා පවතියි.

පසුගිය වසර තුනක කාලය පුරාවට බැංකුව නව ව්‍යාපාරික අංශ කෙරෙහි යොමු වීමේ ප්‍රතිඵලයක් ලෙස අවදානම් බර තැබූ ප්‍රාග්ධන වත්කම්වල ඉහළ යාමක් නිරීක්ෂණය කළ හැක. කෙසේ වෙතත්, බැංකුවේ මුළු වත්කම්වල ප්‍රතිශතයක් ලෙස ගත් විට අවදානම් බර තැබූ වත්කම් 22% ක් ලෙස වාර්තා වන අතර පිළිගත හැකි සීමාවන් ඇතුළත එය පිහිටන බව පෙනී යයි.



අවදානම් බර තැබූ වත්කම් සමස්ත වත්කම්වල ප්‍රතිශතයක් ලෙස

[ % ]




—□— අවදානම් බර තැබූ වත්කම් සමස්ත වත්කම්වල ප්‍රතිශතයක් ලෙස

31 රූප සටහන: බැංකුවේ අවදානම් බර තැබූ වත්කම් සංකලනය

බැංකුවේ අවදානම් බර තැබූ වත්කම්වල සංකලනය

[ % ]




■ අය අවදානම    ▨ වෙළෙඳපොළ අවදානම    □ මෙහෙයුම් අවදානම

31 රූප සටහන: බැංකුවේ අවදානම් බර තැබූ වත්කම් සංකලනය

අය අවදානම් සඳහා වන අවදානම් බර තැබූ වත්කම් ගණනය කිරීම සඳහා බැංකුව ප්‍රමිතිගත ප්‍රවේශය යොදාගනු ලැබෙන අතර මුද්‍ර අවදානම් බර තැබූ වත්කම් ප්‍රමාණයෙන් ඉහළම ප්‍රතිශතය අය අවදානම් බර තැබූ වත්කම් වේ. කෙසේ වෙතත්, මුළු අය නිරාවරණයෙන් 70% කට අදාළ අවදානම් බර තැබීම 0% ක් වෙයි.

2016 ණය අවදානම් බර තැබූ වත්කම්වල ව්‍යාප්තිය →

[ රු. මිලියන ]




32 රූප සටහන: ණය අවදානම් බර තැබූ වත්කම්/මුළු ණය අවදානම් නිරාවරණයෙහි සංයුතිය

ණය අවදානම් සඳහා වන අවදානම් බර තැබූ වත්කම් සංකලනය උපරිමයෙන් ප්‍රයෝජනයට ගැනීම සඳහා ණය අවදානම් කළමනාකරණ ඒකකය අවදානම් බර තැබූ වත්කම් අවදානම් අහිරුවී සීමා භාවිතයෙන් අධීක්ෂණය කරයි. මීට අමතරව, ණය අවදානම් ප්‍රාග්ධන ගණනය කිරීමේදී දියුණු ප්‍රවේශ කරා ළඟා වීමට හැකි වන පරිදි අභ්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ පද්ධතියක්ද බැංකුව විසින් හඳුන්වා දෙන ලදී.

වෙළෙඳපොළ අවදානමට අදාළ අවදානම් බර තැබූ වත්කම් ගණනය කිරීම සඳහා බැංකුව ප්‍රමිතිගත මිනුම් ක්‍රමය යොදා ගනියි. 2016 වසරට අදාළ වෙළෙඳපොළ අවදානම් බර තැබූ වත්කම් ප්‍රතිශතය මුළු අවදානම් බර තැබූ වත්කම් සංයුතියෙන් 14% කි.

වෙළෙඳපොළ අවදානම් බර තැබූ වත්කම් සංයුතිය →

[ % ]




33 රූප සටහන: වෙළෙඳපොළ අවදානම් බර තැබූ වත්කම් සංයුතිය

2016 වසර තුළදී විදේශ විනිමය අවදානම් බර තැබූ වත්කම් සංයුතිය ඉහළ ගොස් ඇති අතර මූලික වශයෙන් විදේශ මුදල්වලින් සිදු කරනු ලබන වෙළෙඳ හා ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීම ඊට මූලික වශයෙන් හේතු වී ඇත.

වෙළෙඳපොළ අවදානම් කළමනාකරණ ඒකකය ප්‍රමිතිගත මිනුම් ක්‍රමවේදය යොදා ගනිමින් අවදානම් බර තැබූ වත්කම් ගණනය කරනු ලබන අතර මේ වන විට අභ්‍යන්තර ආකෘති ප්‍රවේශය (IMA) වැනි දියුණු ප්‍රවේශ වෙළෙඳපොළ අවදානම් බර තැබූ ප්‍රාග්ධනය ගණනය කිරීම සඳහා යොදා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටී.

මෙහෙයුම් අවදානම් බර තැබූ වත්කම් →

[ රු. මිලියන ]



34 රූප සටහන: මෙහෙයුම් අවදානම් බර තැබූ වත්කම්

මුළු අවදානම් බර තැබූ වත්කම් ප්‍රමාණයෙන් 20% ක් වශයෙන් මෙහෙයුම් අවදානම් බර තැබූ වත්කම් ගණනය කිරීම සඳහා බැංකුව මූලික දර්ශක ප්‍රවේශය යොදා ගනියි. මේ අතර, ප්‍රමිතිගත ප්‍රවේශය සහ විකල්ප ප්‍රමිතිගත ප්‍රවේශය යොදා ගනිමින් මෙහෙයුම් අවදානම් කළමනාකරණ ඒකකය විසින්ද මීට සාපේක්ෂ අවදානම් බර තැබූ වත්කම් ගණනය කිරීම් සිදු කරනු ලබයි. මේ අනුව, ප්‍රමිතිගත ප්‍රවේශය යටතේ ලැබූ ප්‍රතිඵල සලකා බැලීමේදී අවදානම් බර තැබූ වත්කම්වල වර්ධනයක් පෙන්නුම් කරන අතර පාරිභෝගික බැංකු ව්‍යාපාර ක්ෂේත්‍රයෙන් ජනනය වූ ඉහළ වටිනාකමකින් යුතු වාර්ෂික දළ ආදායම ඊට හේතු වී ඇත.

**අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා**

**තක්සේරුකරණ ක්‍රියාවලිය**

බැංකුවේ අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා තක්සේරුකරණ ක්‍රියාවලිය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියම කර ඇති විධානයන්ට සහ බැංකු ක්ෂේත්‍රයේ විධිමත් පරිචයන්ට අනුකූලව පිහිටුවා ඇත. අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා තක්සේරුකරණ ක්‍රියාවලිය යනු අවදානම් ආකෘති සහ ප්‍රාග්ධන මට්ටම් පවත්වා ගැනීම සඳහා වන උපායමාර්ගයට අදාළව සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණාත්මතාව තක්සේරු කිරීම සඳහා පිහිටුවා ඇති අභ්‍යන්තර ක්‍රියාවලියකි.

අවදානම් හඳුනාගැනීමේ සහ මිනුම්ගත කිරීමේ ක්‍රියාවලීන් ආකෘතියට සුදුසු ලෙස ක්‍රියාත්මක වන බවත්, අභ්‍යන්තර ප්‍රාග්ධන මට්ටම බැංකුවේ අවදානම් ආකෘතියට සරිලන බවත්, අවදානම් කළමනාකරණ පද්ධතීන් සුදුසු පරිදි සකස් කොට ක්‍රියාත්මක කරනු ලබන බවත් සහතික කිරීම සඳහා අවශ්‍ය ක්‍රමවේද හා ක්‍රියාමාර්ග සකස් කිරීම අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා තක්සේරුකරණ ක්‍රියාවලිය මගින් ඉටු කෙරේ.

බැංකුවේ ව්‍යාපාරික කටයුතු හා බැඳී ඇති අවදානම් හඳුනාගැනීම, අවදානම් පාලන හා කළමනාකරණ ප්‍රවේශ සකස් කිරීම සහ අවදානම් අවම කිරීම සඳහා බැංකුව යොදා ගන්නා ක්‍රමෝපායයන් සලකා බැලීම ආදිය අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා තක්සේරුකරණ ක්‍රියාවලියෙහි අරමුණු වෙයි.

ස්ථර I යටතේ තක්සේරු කිරීමට ලක් නොවන අවදානම් හඳුනාගෙන ඒවා තක්සේරු කිරීම සහ ප්‍රමාණවත් ප්‍රාග්ධන මට්ටම් වර්තමානය සහ අනාගතය වෙනුවෙන් පවත්වා ගැනීම සඳහා සුදුසු අවදානම් මිනුම්ගත කිරීමේ ක්‍රම මත පදනම්ව එකී අවදානම්වලට මුහුණ දීම සඳහා අවශ්‍ය තරමේ ප්‍රාග්ධනය අවරෝධකයන් පවත්වා ගැනීම අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා තක්සේරුකරණ ක්‍රියාවලියෙන් අපේක්ෂිතයි. බැංකුවේ අවදානම් ආකෘතියට සරිලන පරිදි ප්‍රාග්ධන මට්ටම් සැලසුම් කිරීම සඳහා උපායමාර්ගික ව්‍යාපාරික සැලසුම, අවදානම් අභිරුචි සීමා සහ ආතති පරීක්ෂාව යනාදිය ඒකාබද්ධ කිරීමද එමගින් සිදු කෙරේ.

**ආතති පරීක්ෂාව**

ආතති පරීක්ෂාව යනු අනාපේක්ෂිත සංසිද්ධිවල බරපතලකම පෙන්නුම් කිරීම සඳහා යොදා ගනු ලැබෙන ඒකාබද්ධ, බහු විචල්‍යාත්මක හා භව්‍යතා පරීක්ෂාවකි.

මෙහි 'ඒකාබද්ධ' යන්නෙන් අදහස් වන්නේ ස්වාධීන හා ස්වාධීන නොවන යන විචල්‍ය වර්ග දෙක සඳහාම වන උපකල්පන මගින් විචල්‍යයන් අතර ඇති අන්තර් සබඳතා නියෝජනය වන බවයි.

කිසියම් අර්බුදකාරී තත්ත්වයක් උද්ගත නොවූ අවස්ථාවල පවා ආතති සිද්ධීන් ඇගයීමට ලක් කිරීම මගින් බැංකුවේ කළමනාකරණ කටයුතුවලට සහායක් ලැබේ.

ආතති පරීක්ෂාවන් මගින් මූලිකවම ලැබෙන ප්‍රතිලාභය නම් බැංකුවට මුහුණ දීමට සිදු විය හැකි අවදානම් සහගත තත්ත්ව හෙළිදරව් කර ගැනීමට එමගින් හැකි වීමයි. කිසිදු භෞතික මට්ටමේ තර්ජනයක් උද්ගත වීමට පෙර එලෙස හඳුනාගනු ලැබූ අවදානම් සහගත තත්ත්වයන්ට නිසි පරිදි ප්‍රතිචාර දැක්වීම තුළින් කිසියම් අර්බුදයක් වැළැක්වීමට හෝ ඇති විය හැකි අර්බුදයක බරපතලකම අඩු කිරීමට වැඩිදුර සැලසුම්කරණය සිදු කිරීමෙන් හැකියාව ලැබේ.

ආතති පරීක්ෂාව අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා තක්සේරුකරණ ක්‍රියාවලියෙහි අත්‍යන්ත අංගයක් වන අතර අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කර ඇති බැංකුවේ ආතති පරීක්ෂා ප්‍රතිපත්ති රාමුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනයන්ට අනුකූලතාව දක්වයි.

එය ආතති පරීක්ෂාව මෙහෙයවීම හා වාර්තා කිරීමට අදාළ අවදානම් කළාප, ක්‍රියාපටිපාටි සහ ක්‍රමවිධි සැකසීම සිදු කරයි.

මූලික වශයෙන්ම ආතති පරීක්ෂාවන් මගින් සිදු කෙරෙනුයේ බැංකුවේ ස්ථාවරත්වය සහ අනාපේක්ෂිත සමාජ ආර්ථික පරිසරයන්ට මුහුණ දීමට ඊට ඇති හැකියාව සහතික කරනු පිණිස විවිධ අවදානම් වර්ග සමග බැඳී ඇති විවිධ නිර්වචනික විචල්‍යයන්හි සුවිශේෂී වෙනස්කම්වල ප්‍රතිඵලයක් වශයෙන් බැංකුවේ ලාභදායීතාව, ප්‍රාග්ධන ප්‍රමාණාත්මතාව, ද්‍රවශීලතාව සහ තොරතුරු අනුපාතිකය කෙරෙහි ඇති විමට ඉඩ ඇති බලපෑම ඇගයීමට ලක් කිරීමයි.

ආතති පරීක්ෂාවන් මගින් උපායමාර්ගික සැලසුම්කරණය, අවදානම් අභිරුචි සීමා පිහිටුවීම, අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා තක්සේරුකරණ ක්‍රියාවලිය සහ ප්‍රාග්ධන සැලසුම්කරණය හා භව්‍යතා සැලසුම්කරණ ක්‍රියාවලිය වෙත වටිනා දායකත්වයක් ලැබේ.

ආතති පරීක්ෂා ප්‍රතිපත්තියෙහි සඳහන් සැලකිය යුතු සංසිද්ධිවලට අදාළව පහළ, මධ්‍යස්ථ සහ ඉහළ මට්ටමේ ඔරොත්තු දීමේ විධික්‍රම යොදා ගැනීම තුළින් අභියෝගාත්මක අවස්ථාවලදී පවා බැංකුවට සිය ආර්ථික තත්ත්වය පවත්වා ගැනීමට ඇති හැකියාව මිනුම්ගත කිරීම සඳහා බැංකුව විසින් ආතති පරීක්ෂාවන් සිදු කරනු ලබන අතර ඉන් අනතුරුව ඒවායෙහි ප්‍රතිඵල අදාළ කළමනාකරණ ක්‍රම, අධ්‍යක්ෂ මණ්ඩල අනුබද්ධිත අවදානම් කළමනාකරණ ක්‍රමවලට සහ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත වාර්තා කරනු ලබයි.

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අවදානම් කළමනාකරණය බැංකුවට පමණක් නොව එහි අනුබද්ධිත ආයතනය වන සී.ස. එන්.එස්.බී. ෆන්ඩ් මැනේජ්මන්ට් සමාගම සඳහාද අදාළ වෙයි. කෙසේ වෙතත්, මෙම වාර්තාව මගින් ප්‍රධාන වශයෙන්ම විස්තර කෙරෙනුයේ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ මෙහෙයුමෙහි වැදගත්කම සැලකිල්ලට ගෙන විදහා දක්වන ලද අවදානම් කළමනාකරණ ක්‍රියාවලියකි. (බැංකුව විසින් 98.9% ඒකාබද්ධ වත්කම් සහ 95.4% ඒකාබද්ධ ප්‍රාග්ධනය සඳහා දායක විය.)

වර්ධනය සහ තිරසාරත්වය වෙනුවෙන් ඇතිකරගනු ඇති අනාගත කේන්ද්‍රීය ප්‍රවේශයන් සමගින් බැංකුවේ අවදානම් ආකෘති තවදුරටත් වෙනස්කම්වලට බඳුන් වීමට ඉඩ ඇති බව අපි දනිමු. මේ නිසා, එම ක්‍රියාවලිය තුළදී මතු වීමට ඉඩ ඇති ඕනෑම අවදානමට මුහුණ දීම සඳහා සක්‍රීය ප්‍රවේශයක් අනුගමනය කිරීමට අපට සිදු වේ.

සාරාංශයක් ලෙස ගත් කල ජාතික ඉතිරිකිරීමේ බැංකුව නිරන්තරයෙන්ම සිය අවදානම් කළමනාකරණ පාලනය, අවදානම් තක්සේරුකරණ යාන්ත්‍රණය, අවදානම් අවම කිරීමේ, නිරීක්ෂණය කිරීමේ හා වාර්තා කිරීමේ ක්‍රියාවලිය සවිමත් කිරීමට සියලු ප්‍රයත්න දරමින් සිටියි. මෙහිදී සියලුම මට්ටම්වල සේවකයන් අතර අවදානම් කළමනාකරණ පරිචයන් පිළිබඳ අවබෝධය පුළුල් කරමින් සවිමත් හා අවදානම පිළිබඳ දැනුවත් ආයතනික සංස්කෘතියක් නිර්මාණය කිරීම වැදගත් වනු ඇත.



# මූල්‍ය වාර්තා

මූල්‍ය දින දර්ශනය - 180

අධ්‍යක්ෂ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව - 181

මූල්‍ය වාර්තාකරණය සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරුන්ගේ වගකීම පිළිබඳ ප්‍රකාශනය - 188

මූල්‍ය වාර්තාකරණයට අදාළ අභ්‍යන්තර පාලනය පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශය - 190

අභ්‍යන්තර පාලනය පිළිබඳ ස්වාධීන සහතිකවීමේ වාර්තාව - 192

සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරීගේ සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල් හා සැලසුම්) ගේ වගකීම් පිළිබඳ ප්‍රකාශය - 193

විගණකාධිපති වාර්තාව - 195

විස්තීර්ණ ආදායම් ප්‍රකාශය - 196

මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය - 198

හිමිකමේ වෙනස්වීම දක්වන ප්‍රකාශය - 200

මුදල් ප්‍රවාහ ප්‍රකාශය - 204

මූල්‍ය ප්‍රකාශන වලට සටහන් - 205

## මූල්‍ය දින දර්ශනය

---

### මූල්‍ය දින දර්ශනය 2016

---

2016 මාර්තු 31 දිනෙන් අවසන් කාර්තුවෙහි අතුරු මූල්‍ය වාර්තා ප්‍රකාශයට පත් කිරීම	2016 මැයි 17
2016 ජූනි 30 දිනෙන් අවසන් කාර්තුවෙහි අතුරු මූල්‍ය වාර්තා ප්‍රකාශයට පත් කිරීම	2016 අගෝස්තු 29
2016 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් කාර්තුවෙහි අතුරු මූල්‍ය වාර්තා ප්‍රකාශයට පත් කිරීම	2016 නොවැම්බර් 30
දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂයෙහි (විගණනය කරන ලද) මූල්‍ය වාර්තා ප්‍රකාශයට පත් කිරීම	2017 මාර්තු 31

---

### යෝජිත මූල්‍ය දින දර්ශනය 2017

---

2017 මාර්තු 31 දිනෙන් අවසන් කාර්තුවෙහි අතුරු මූල්‍ය වාර්තා ප්‍රකාශයට පත් කිරීම	2017 මැයි 30
2017 ජූනි 30 දිනෙන් අවසන් කාර්තුවෙහි අතුරු මූල්‍ය වාර්තා ප්‍රකාශයට පත් කිරීම	2017 අගෝස්තු 30
2017 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් කාර්තුවෙහි අතුරු මූල්‍ය වාර්තා ප්‍රකාශයට පත් කිරීම	2017 නොවැම්බර් 30
2017 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂයෙහි මූල්‍ය වාර්තා ප්‍රකාශයට පත් කිරීම	2018 මාර්තු 30

---

# අධ්‍යක්ෂ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව

## සාමාන්‍ය කරුණු →

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය බැංකුවේ කටයුතු පිළිබඳ ඔවුන්ගේ දෙවන සංකලිත වාර්තාව, බැංකුවේ විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන සහ 2016 දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වර්ෂය සඳහා ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන සමගින් එක්ව ඉදිරිපත් කරනු ලබනුයේ සතුටිනි. එය බැංකුව මගින් පසුගිය වර්ෂ පුරාද අනාගතයේදී ද වටිනාකම නිර්මාණය කරන්නේ සහ රඳවා ගන්නේ කෙසේද යන්න පිළිබඳව විස්තර වන බැංකුවේ ව්‍යාපාරයෙහි උපායමාර්ගික විනයක් ලබා දෙන බව අපි දනිමු.

2017 පෙබරවාරි 28 වන දින පැවති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ දී අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මූල්‍ය ප්‍රකාශන කෙටුම්පත අනුමත කරන ලද අතර 2017 පෙබරවාරි 28 වන දින විගණකාධිපති වෙත ඉදිරිපත් කරන ලදී. විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන 2017 මාර්තු 28 වන දින නිකුත් කිරීමට අනුමැතිය ලබා දෙන ලදී. 1988 අංක 30 දරන බැංකු පනත සහ එහි සංශෝධිත වලින් සහ ආයතනික පාලනය පිළිබඳ විධාන වලින් අවශ්‍ය යම් හෙළිදරව් කිරීම් ද මෙම වර්තාවෙහි ඇතුළත් වේ. වාර්ෂික වාර්තාව සහ මූල්‍ය ප්‍රකාශන, විගණකාධිපතිගේ වාර්තාව සමගින් පොදු ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ 2005 ජනවාරි 27 දිනැති චක්‍රලේඛ අංක PED/27 ප්‍රකාරව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙත සභාගත කිරීම සඳහා මුදල් අමාත්‍යවරයාට 2017 මැයි 31 වන දින හෝ ඊට පෙර ඉදිරිපත් කළ යුතුය.

ජාතික ඉතිරිකිරීමේ බැංකුව 1971 අංක 30 දරන ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතින් ශ්‍රී ලංකාවේ දී සංස්ථාපිත කරන ලද අතර, 1988 අංක 30 දරන බැංකු පනත ප්‍රකාරව බලපත්‍රලාභී විශේෂිත බැංකුවක තත්ත්වය පිරිනමන ලදී.

බැංකුවට අඛණ්ඩව 14 වන වරටත් ෆිච් රේටිංග් ලංකා (පුද්) සමාගම විසින් AAA (1Ka) දිගුකාලීන ණය ශ්‍රේණිගත කිරීම ලබා දී ඇත. ස්ටැන්ඩර්ඩ් සහ පුවර්ස් සර්විසස් වෙතින් B + සෘණ සහ පීච් ඉන්කොපරේෂන් වෙතින් B+ සෘණ යන ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම බැංකුවට හිමිවිය.

## දැක්ම, මෙහෙවර සහ අගයන් →

බැංකුවේ දැක්ම, මෙහෙවර සහ අගයන් මෙම වාර්ෂික වාර්තාවේ 2 පිටුවෙහි දී ඇත. 2017-2019 උපායමාර්ගික ව්‍යාපාරික සැලසුම ගොඩනැගීමට අදාළව බැංකුව විසින් නව 'දැක්ම' සහ 'අගයන්' හඳුන්වාදෙන ලදී. සියලු ස්ථීර සේවකයන් බැංකුවේ දැක්ම සහ මෙහෙවර කරා ළඟා වීමේ දැක්මෙන් යුතුව බැංකුවේ ආයතනික වර්ගාධර්ම සංග්‍රහයට සහ රජයේ ප්‍රතිඥාවට අනුකූලව කටයුතු කරමින් සිටිති.

## ප්‍රධාන ක්‍රියාකාරකම් →

### බැංකුව

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ප්‍රධාන ක්‍රියාකාරකම් වන්නේ ශ්‍රී ලාංකීය ජනතාව අතර ඉතුරුම් ප්‍රවර්ධනය කිරීම සහ එසේ සංවලනය කරන ලද ඉතුරුම් ලාභදායී අයුරින් ආයෝජනය කිරීමත්ය.

### පරිපාලිත සමාගම

NSB අරමුදල් කළමනාකරණ සීමිත සමාගමේ ප්‍රධාන ක්‍රියාකාරකම වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවෙහි බලයලත් ප්‍රාථමික අලෙවිකරුවෙකු ලෙස රජයේ සුරැකුම්පත් ගනුදෙනු කටයුතු කිරීමය. මූල්‍ය ප්‍රකාශන සඳහා වූ 40(ආ) සටහනෙහි මෙය පිළිබඳව විස්තර ලබා දී ඇත. බැංකුවේ සහ සමූහයේ ප්‍රධාන ක්‍රියාකාරකම්වල ස්වභාවයේ සැලකිය යුතු වෙනස්වීම් සිදු නොවීය.

## ව්‍යාපාර කාර්යසාධනය සමාලෝචනය →

2016 මූල්‍ය වර්ෂය සඳහා සමස්ත මූල්‍ය කාර්යසාධනය සහ බැංකුවේ මූල්‍ය තත්ත්වය පිළිබඳ සමාලෝචනයක් සභාපතිතුමාගේ ලිපියේ (පිටු අංක 32) සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරීගේ සමාලෝචනයේ (පිටු අංක 36) 2016 වෘත්තාන්තය (පිටු අංක 22) සහ විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශනවල (පිටු අංක 196) තුළ දක්වා ඇත. මෙම වාර්තා වාර්ෂික වාර්තාවෙහි සංකලිත කොටසකි.

## ජාලය පුළුල් කිරීම සහ අනාගත සංවර්ධනයන් →

දිවයින තුළ බැංකුවේ පැතිරීම පුළුල් කරමින්, සමාලෝචන වර්ෂය තුළ ජාලයට ශාඛා පහක් එක් කරන ලදී. වර්ෂය අවසානයේ දී බැංකුවට එහි ජාලය තුළ ශාඛා 250 ක් තිබිණි. පාරිභෝගික පහසුව වැඩිදියුණු කරමින් ATM ජාලය තවදුරටත් පුළුල් කරන ලදී. බැංකුව වසර තුළ දිවයින පුරා ATM යන්ත්‍ර 8 ක් ස්ථාපනය කරන ලද්දේ NSB පාරිභෝගිකයන්ට ගනුදෙනු කළ හැකි බැංකුවල සාමාන්‍ය ATM යන්ත්‍ර හැර මුළු ATM යන්ත්‍ර ගණන 279 ක් දක්වා වැඩි කරමිනි.

බැංකුව ඉදිරි වර්ෂ තුළ දී තාක්ෂණික වැඩිදියුණුවීම් සමග බැඳීමට අදහස් කරයි. මෙය බැංකුවේ ගනුදෙනුකරුවන් සමූහය සඳහා වන පහසුව වැඩි කරනු ඇත. බැංකුවේ අනාගත සංවර්ධනයන් පිළිබඳ දළ විශ්ලේෂණයක් සභාපතිතුමාගේ ලිපියේ (පිටු අංක 32), සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරීගේ සමාලෝචනයේ (පිටු අංක 36) සහ 2016 වෘත්තාන්තය (පිටු අංක 22) තුළ දක්වා ඇත.

**අඛණ්ඩ පැවැත්ම →**

බැංකුවට ඉදිරි අනාගතය තුළ එහි මෙහෙයුම් අඛණ්ඩව කරගෙන යාමට ප්‍රමාණවත් තරම් සම්පත් ඇති බව අධ්‍යක්ෂ මණ්ඩලය සමාලෝචනය කර සැහීමට පත්ව ඇත. තවදුරටත් අධ්‍යක්ෂ මණ්ඩලය බැංකුවේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ හැකියාව ගැන සැලකිය යුතු අවිනිශ්චිතතාවක් ඇති කරන, මෙහෙයුම් සීමා කිරීම හෝ කප්පාදු කිරීමේ සැලසුම් වැනි කිසිවක් පිළිබඳව දැන නොසිටී.

**මූල්‍ය ප්‍රකාශන →**

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට (SLFRS/LKAS) අනුකූලව පිළියෙළ කර ඇත. 2016 දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වර්ෂය සඳහා බැංකුවේ සහ සමූහයේ මූල්‍ය ප්‍රකාශයන් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - මුදල් සහ සැලසුම් විසින් නිසි පරිදි සහතික කරන ලද අතර සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී සහ බැංකුවේ සභාපති ඇතුළු අධ්‍යක්ෂවරුන් දෙදෙනෙක් විසින් අනුමත කර අත්සන් කරන ලද අතර එය (පිටු අංක 196) දැක්වේ. එය බැංකුවේ වාර්ෂික වාර්තාවෙහි සංකලිත කොටසකි.

**මූල්‍ය වාර්තාකරණය සඳහා අධ්‍යක්ෂවරුන්ගේ වගකීම් →**

2016 දෙසැම්බර් 31 වන දිනට බැංකුවේ කටයුතුවල තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි ලාභය පිළිබඳ සත්‍ය සහ සාධාරණ ප්‍රතිරූපයක් මතුවන පරිදි මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමේ වගකීම අධ්‍යක්ෂ මණ්ඩලය විසින් දරනු ලබයි. විස්තීර්ණ ආදායම් පිළිබඳ ප්‍රකාශනය, මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය, හිමිකම් වෙනස්වීම දක්වන ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශය, සැලකිය යුතු ගිණුම්කරණ ප්‍රතිපත්ති හා සටහන් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට (SLFRS/LKAS) සහ 1988 අංක 30 දරන බැංකු පනත සහ එහි සංශෝධනවල අවශ්‍යතාවලට අනුකූලව පිළියෙළ කර ඇති බව අධ්‍යක්ෂ මණ්ඩලය සනාථ කරයි. මෙම වාර්ෂික වාර්තාවෙහි පිටු අංක 188 තුළ දැක්වෙන අධ්‍යක්ෂවරුන්ගේ වගකීම් ප්‍රකාශනයෙහි මූල්‍ය ප්‍රකාශන සම්බන්ධව අධ්‍යක්ෂවරුන්ගේ වගකීම් සවිස්තරව පැහැදිලි කරන අතර, එය අධ්‍යක්ෂ මණ්ඩලයේ වාර්ෂික වාර්තාවෙහි සංකලිත කොටසකි.

**විගණකවරුන්ගේ වාර්තාව →**

2016 දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වන වර්ෂය සඳහා බැංකුවේ මූල්‍ය ප්‍රකාශනවල සහ සමූහයේ ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශනවල විගණනය විගණකාධිපති විසින් සිදු කරන ලදී. NSB අරමුදල් කළමනාකරණ සමාගමේ විගණනය අර්ථස්ථි ඇන්ඩ් යන්ග් වරලත් ගණකාධිකාරීවරු විසින් සිදු කරන ලදී. 2016 වසර තුළ විගණනය වසර පුරා කරගෙන යන ලදී. ඔවුන්ගේ වාර්තාවල හඳුනා ගන්නා ලද ගැටලු කඩිනම් ක්‍රියාමාර්ග සඳහා නිරන්තරව කළමනාකරණය වෙත ඉදිරිපත් කරන ලදී. මූල්‍ය වාර්තාකරණයේ නිවැරදි බව තහවුරු කර, මූල්‍ය ප්‍රකාශන අවශ්‍ය දත්ත සහ තොරතුරු සහිතව විගණකාධිපතිගේ පරීක්ෂාව සඳහා ලබා දෙන ලදී. මූල්‍ය ප්‍රකාශන පිළිබඳ විගණකාධිපතිගේ මතය මෙම වාර්ෂික වාර්තාවේ පිටු අංක 195 දක්වා ඇත. නියාමන අධිකරණ ආයතනයක් වශයෙන්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැංකුවේ වාර්තා හා කටයුතු වරින් වර පරීක්ෂා කිරීම් සිදු කරන ලද අතර ඒවා මහ බැංකුව විසින් නිකුත් කර ඇති උපදෙස්වලට අනුකූලව පවත්වා ගැනීම සිදු කර ඇති බවට එය තහවුරු කරනු ලබයි. තවද එය, උනන්දුවක් දක්වන පාර්ශ්වවල, විශේෂයෙන්ම තැන්පත්කරුවන්ගේ ආරක්ෂාව සඳහා මූල්‍ය දර්ශක අවශ්‍ය මට්ටමෙන් පවත්වා ගන්නේද යන්න නිර්ණය කරයි.

**සැලකිය යුතු ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ වසර තුළ වෙනස් වීම් →**

බැංකුව ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට (LKAS/SLFRS) අනුකූලව එහි මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කරනු ලබයි. වසර තුළදී ගිණුම්කරණ ප්‍රතිපත්තිවල සැලකිය යුතු වෙනස්වීම් නොමැති බව අධ්‍යක්ෂ මණ්ඩලය තහවුරු කරයි. වසර සඳහා මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමේදී යොදාගන්නා ලද සැලකිය යුතු ගිණුම්කරණ ප්‍රතිපත්ති පිටු අංක 205 දක්වා ඇත.

**උපායමාර්ගික ව්‍යාපාර සැලසුම →**

බැංකුව විසින් 2016 වර්ෂය තුළ 2017 සිට 2019 දක්වා නව උපාය මාර්ගික ව්‍යාපාර සැලසුමක් ගොඩනගා ඇත. මෙම ක්‍රියාවලිය තුළින් අවධානය යොමුකළ යුතු ක්ෂේත්‍රයක් සහ උපායමාර්ගික මූලපිරීම් හඳුන්වා දෙන ලදී.



බැංකුවෙහි අනාගත ගමනාවය වැඩි කිරීමට උපකාරී වනු ලබන නව ව්‍යාපාර සැලසුමෙහි දක්වා ඇති පරාමිති තුළ කටයුතු කිරීමට බැංකුව උත්සාහ දරයි. නියාමනය පහසු කිරීම අරමුණු කොටගෙන උපාය මාර්ගික ව්‍යාපාර සැලසුමට අනුව සෑම කාර්යය හා සේවා අංශයක් සඳහාම බැලන්ස් ස්කෝර් කාඩ් (Balance Scorecard) සමඟ කාර්යසාධන දර්ශකයක් හඳුන්වා දී ඇත.

**ආදායම →**

2016 දී බැංකුවේ ආදායම රුපියල් මිලියන 87,399ක් (2015 - රුපියල් මිලියන 79,282) වූ අතර, සමූහයේ ආදායම රුපියල් මිලියන 88,039ක් (2015 - රුපියල් මිලියන 79,890) විය. ආදායම්වල විස්තරය මූල්‍ය ප්‍රකාශන වල සටහන අංක 03 හි දක්වා ඇත.

**ප්‍රතිඵල සහ විස්තරය →**

බැංකුවේ සහ සමූහයේ ආදායම් බදු වලට පෙර ලාභය රුපියල් මිලියන 13,303 ක් සහ රුපියල් මිලියන 13,397 ක් (2015 - රුපියල් මිලියන 13,034 සහ රුපියල් මිලියන 13,272) ක් විය. මෙය බැංකුව සඳහා 2.07% ක සහ සමූහය සඳහා 0.94% ක (2015 - 24% සහ 23% වැඩි වීම) වැඩිවීමකි.

බැංකුවේ සහ සමූහයේ බදු වලට පසු ලාභය පිළිවෙලින් රුපියල් මිලියන 9,498ක් සහ රුපියල් මිලියන 9,562ක් (2015 - රුපියල් මිලියන 8,672ක් සහ රුපියල් මිලියන 8,832 ක්) ක් විය. මෙය බැංකුව සහ සමූහය සඳහා 9.52%ක සහ 8.27%ක (2015 - 26% සහ 25%) වැඩි වීමකි.

බැංකුවට අදාළ ලාභ පිළිබඳ විස්තර පහත වගුවෙහි දී ඇත:

	2016 රු. මිලියන	2015 රු. මිලියන
සියලු වියදම් ගෙවීමෙන් සහ ක්ෂයවීම්, වියහැකි ණය අලාභ සහ අසම්භාව්‍යයන් සඳහා වෙන් කිරීමෙන් පසුව එකතු කළ අගය මත බදු සහ ජාතිය ගොඩනැගීමේ බදු වලට පෙර ලාභය	16,094	15,470
මූල්‍ය සේවා මත එකතු කළ අගය මත බදු	2,405	2,062
මූල්‍ය සේවා මත ජාතිය ගොඩනැගීමේ බදු	386	375
ආදායම් බදු සඳහා ප්‍රතිපාදන	3,805	4,361
ශුද්ධ ලාභය	9,498	8,672

**බදු සඳහා ප්‍රතිපාදන →**

බැංකුව සඳහා එහි මෙහෙයුම් මත අදාළ වන ආදායම් බදු අනුපාතය 28% කි. බැංකුවේ මෙහෙයුම් මූල්‍ය සේවා මත 15% ක එකතු කළ අගය මත බද්දකට සහ 2% ක ජාතිය ගොඩනැගීමේ බද්දකට යටත්වේ.

බැංකුව විසින් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක 12 - 'ආදායම් බදු' පිළිබඳ ගිණුම් ප්‍රමිතියට අනුව සියළු හඳුනාගත් තාවකාලික වෙනස්වීම් සඳහා වගකීම් ක්‍රමය පදනම් කොට ගෙන විලම්බිත බදු සඳහා ප්‍රතිපාදන සිදු කොට ඇත. ආදායම් බදු සහ විලම්බිත බදු පිළිබඳ තොරතුරු පිළිවෙලින් ගිණුම්කරණ සටහන් අංක 13 හා 29 හි පිටු අංක 227 සහ 262 හි ඇතුළත් කොට ඇත.

**ප්‍රාග්ධනය →**

බැංකුවේ බලයලත් කොටස් ප්‍රාග්ධනය රුපියල් බිලියන 10ක් වන අතර එය එකක් රුපියල් 10/- ක් වූ සාමාන්‍ය කොටස්වලින් සෑදී ඇත. බැංකුව විසින් 2016 වර්ෂය තුළ හිමිකම් නොපෑ සංචිත යොදාගනිමින් භාණ්ඩාගාර ලේකම් වෙත එකක් රු.10/- බැගින් වූ සාමාන්‍ය කොටස් මිලියන 300 ක් නිකුත් කරන ලදී. 2016 දෙසැම්බර් 31 වන දිනට නිකුත් කළ කොටස් ප්‍රාග්ධනය රුපියල් බිලියන 6.2කි. භාණ්ඩාගාර ලේකම් ඔහුගේ නිල බලයෙන් නිකුත් කළ කොටස් ප්‍රාග්ධනය සියල්ල රඳවා ගනී.

**ණයට ගත් ප්‍රාග්ධනය →**

බැංකුව විසින් ඇමරිකන් ඩොලර් මිලියන 250 ක වටිනාකමින් යුත් ජාත්‍යන්තර බැඳුම්කර 2014 සැප්තැම්බර් මස නිකුත් කරන ලදී. මෙය 2013 වර්ෂයේ සැප්තැම්බර් මස නිකුත් කරන ලද බැඳුම්කර ඇමරිකානු ඩොලර් මිලියන 750 ට අමතරව සිදුකරන ලද නිකුතුවකි. මෙය මෙතෙක් දුරට තනි බැංකුවක් විසින් සිදු කරන ලද ඉහළම විදේශ අරමුදල් ප්‍රමාණයක් විදේශ ආයෝජකයන්ගෙන් ලබා ගත් අවස්ථාව වේ. මේ පිළිබඳ තොරතුරු ගිණුම්කරණ සටහන් අංක 33 හි පිටු අංක 265 හි ඇතුළත් කොට ඇත

**කොටස් හිමිකම →**

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ එකම කොටස්කරුවා වන්නේ ශ්‍රී ලංකා රජයයි.

**සංචිත →**

බැංකුවේ සංචිත සමන්විත වන්නේ

	2016 රු. මිලියන	2015 රු. මිලියන
ව්‍යවස්ථාපිත සංචිත අරමුදල	2,522	2,048
ප්‍රත්‍යාගණන සංචිතය	3,297	3,297
රඳවාගත් සංචිත	2,379	-
වෙනත් සංචිත	17,848	23,879
	<b>26,046</b>	<b>29,224</b>

සංචිතවල වෙනස්වීම් පිළිබඳ තොරතුරු හිමිකම් වෙනස්වීම් පිළිබඳ ප්‍රකාශනයෙහි පිටු අංක 200 දක්වා ඇත.

**රජය වෙත දායකත්වය →**

බැංකුව 2016 දී රජයට බදු සහ අය කිරීම් වශයෙන් රුපියල් මිලියන 19,250 ක් දායක කර ඇත. (2015 - රුපියල් මිලියන 11,015 කි.) මෙහි ආදායම් බදු රුපියල් මිලියන 3,805 ක් (2015 - රුපියල් මිලියන 4,361), එකතු කළ අගය මත බදු රුපියල් මිලියන 2,405 ක් (2015 - රුපියල් මිලියන 2,062) ජාතිය ගොඩනැගීමේ බදු රුපියල් මිලියන 386 ක් (2015 - රුපියල් මිලියන 375), විශේෂ ගාස්තු රුපියල් මිලියන 533 ක් (2015 - රුපියල් මිලියන 1,333), ඒකාබද්ධ අරමුදලට දායකත්වය රුපියල් මිලියන 12,026 ක් (2015 - රුපියල් මිලියන 2,800) සහ ජාතික රක්ෂණ භාර අරමුදලට දායකත්වය රුපියල් මිලියන 95 ක් (2015 - රුපියල් මිලියන 84) ඇතුළත් වේ.

**තැපැල්පති සඳහා සේවා ගාස්තු →**

2016 තැපැල්පති සඳහා සේවා ගාස්තු රුපියල් මිලියන 128 ක් 2015 පරිදි එකම පදනම මත වෙන්කර ඇත.

**විශ්‍රාම අරමුදල →**

රුපියල් මිලියන 829 ක් (2015 - රුපියල් මිලියන 893) දායක නොවන විශ්‍රාම යෝජනාක්‍රමයකට සුදුසුකම් ලත් සේවකයන් 5021 ක් වෙනුවෙන් ගිණුම්වල ප්‍රතිපාදනය කර ඇත (විශ්‍රාම ගිය සේවකයන් ඇතුළුව).

**සංස්ථාපිත තිරසාර බව සහ වගකීම →**

සංස්ථාපිත සමාජ වගකීම යටතේ කර ගෙන යන වැඩසටහන් මෙම වාර්ෂික වාර්තාවේ පිටු අංක 92 සිට 94 පිටු දක්වා ඇත.

**දේපල, පිරිසහ සහ උපකරණ සහ අස්පාෂ්‍ය වත්කම් →**

2016 න් අවසන් වූ වසර සඳහා දේපල, පිරිසහ සහ උපකරණ සහ අස්පාෂ්‍ය වත්කම්වල අගය පිළිවෙලින් රුපියල් මිලියන 10,188 ක් සහ රුපියල් මිලියන 639 ක් විය. (2015 දී එය රුපියල් මිලියන 9,788 ක් සහ රුපියල් මිලියන 504 ක් විය.)

දේපල, පිරිසහ සහ උපකරණ සහ අස්පාෂ්‍ය වත්කම් (නොනිම් ප්‍රාග්ධන වැඩ ඇතුළුව) අත්පත් කර ගැනීමට බැංකුව විසින් දරන ලද මුළු ප්‍රාග්ධන වියදම වසර තුළ දී රුපියල් මිලියන 750 ක් (2015 - රුපියල් මිලියන 510) වූ අතර, සමූහය සඳහා රුපියල් මිලියන 751 ක් (2015 - රුපියල් මිලියන 512) විය. ඒවායෙහි විස්තර මෙම වාර්ෂික වාර්තාවේ 254 සිට 260 දක්වා පිටුවල මූල්‍ය ප්‍රකාශනවලට සටහන් 27 සහ 28 තුළ දී ඇත.

**සිත්තක්කර දේපලවල වෙළඳපොළ අගය →**

'බලපත්‍රලාභී විශේෂිත වූ බැංකුවල නිශ්චල දේපල ආගණනය' පිළිබඳ 2014 අංක 01 දරන මහ බැංකු නියමයෙහි 3 කොටස සමග අනුකූලව 2015 දෙසැම්බර් 31 වන දිනට බැංකුවේ සිත්තක්කර ඉඩම් සහ ගොඩනැගිලි වල ආගණනයක් සිදු කරන ලදී.

ඉඩම් සහ ගොඩනැගිලිවල ආගණනය ඉහත නියමය පරිදි වෘත්තීය සුදුසුකම් ලත් ස්වාධීන තක්සේරුකරුවන් විසින් සිදු කරන ලදී. සිත්තක්කර ඉඩම් සහ ගොඩනැගිලි වල ආගණනය කළ වටිනාකම් එහි වෙළඳපොළ අගයට වඩා නොවැඩි බව අධ්‍යක්ෂ මණ්ඩලයේ අදහස වේ.

**වාර්තාකරණ දිනට පසු සිදුවීම් →**

ගැලපුම් අවශ්‍ය වන සිදුවීම් කිසිවක් හෝ මූල්‍ය ප්‍රකාශනවල සටහන්වල හෙළිදරව් කර ඇති ඒවා හැර, ගිණුම්වල හෙළිදරව් කිරීම් වාර්තාකරණ දිනට පසුව සිදුවී නැත.

**අවසන් නොකළ නීතිමය කටයුතු →**

අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ බැංකුවේ නීතිඥවරුන්ගේ අදහස වන්නේ මූල්‍ය ප්‍රකාශනවල 45 සටහනේ හෙළිදරව් කර ඇති බැංකුවට එරෙහි අවසන් නොකළ නඩු ක්‍රියාමාර්ගයන් බැංකුවේ මූල්‍ය තත්ත්වය හෝ එහි අනාගත මෙහෙයුම් කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති නොකරන බවය.

**අධ්‍යක්ෂ මණ්ඩලය →**

අධ්‍යක්ෂ මණ්ඩලය සභාපති සහ මුදල් අමාත්‍යාංශය සහ තැපැල්පති නියෝජනය කරමින් නිල බලයෙන් පත් වූ සාමාජිකයන් දෙදෙනෙක් ඇතුළුව හත් දෙනෙකුගෙන් සමන්විතය. මුදල් අමාත්‍යවරයා සභාපති සහ අනෙකුත් අධ්‍යක්ෂවරු හතර දෙනා පත් කරයි. වසර තුළ පහත දැක්වෙන පුද්ගලයන් අධ්‍යක්ෂවරුන් වූ අතර ඔවුන් පිළිබඳ ලුහුඬු විස්තරයක් මෙම වාර්ෂික වාර්තාවෙහි 100 පිටුවෙහි දැක්වේ.

අධ්‍යක්ෂවරයාගේ නම	නිල කාලය	තත්ත්වය
අස්වින් ද සිල්වා, සභාපති	2015.02.09 දින සිට	ස්වාධීන නොවන/ විධායක
ඩී. එල්. පී. ආර්. අබේරත්න (නිල බලයෙන්)	2012.02.09 දින සිට	ස්වාධීන නොවන/ විධායක නොවන
ඒ. කේ. සෙනෙවිරත්න (නිල බලයෙන්)	2015.05.2 දින සිට	ස්වාධීන/විධායක නොවන
සුරංග නාවුල්ලගේ	2015.02.09 දින සිට	ස්වාධීන නොවන/විධායක නොවන
අජිත් පතිරණ	2015.03.20 දින සිට	ස්වාධීන නොවන/විධායක නොවන
වන්දිම හේමචන්ද්‍ර	2015.11.02 දින සිට	ස්වාධීන/විධායක නොවන
අනිල් රාජකරුණා, අධ්‍යක්ෂ	2015.11.02 දින සිට	ස්වාධීන/විධායක නොවන

**අධ්‍යක්ෂවරුන්ගේ පාරිශ්‍රමික සහ අනෙකුත් ප්‍රතිලාභ →**

2016 මූල්‍ය වර්ෂය සඳහා බැංකුවේ සහ සමූහයේ අධ්‍යක්ෂවරුන්ගේ පාරිශ්‍රමික සහ අනෙකුත් ප්‍රතිලාභ මූල්‍ය ප්‍රකාශන සඳහා වූ 40 සටහනෙහි දක්වා ඇත.

**අධ්‍යක්ෂ මණ්ඩල අනුකමිටු →**

බැංකුවේ මෙහෙයුම් කටයුතු පිළිබඳ සමස්ත වගකීම සහ වගවීම තමන් වෙත භාර ගන්නා අතරම, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද ආයතනික යහපාලනය පිළිබඳ විධිනියන්ට සහ අනෙකුත් ව්‍යවස්ථාපිත නීති රෙගුලාසි සමග අනුකූල බව සහතික කිරීමට පහත අධ්‍යක්ෂ මණ්ඩල අනුකමිටු ද පත් කර ඇත.

අනිවාර්ය අනුකමිටු හතර සහ ඒවායේ සංයුතිය 2016 දෙසැම්බර් 31 වන දිනට පහත පරිදිය:

**අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව →**

ඩී. එල්. පී. ආර්. අබේරත්න	සභාපති (2015.11.30 දින සිට)
ඒ. කේ. සෙනෙවිරත්න	සාමාජික (2015.06.04 දින සිට)
අනිල් රාජකරුණා	සාමාජික (2015.11.30 දින සිට)

අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවෙහි වාර්තාව 139 සහ 141 පිටුවෙහි දක්වා ඇත.

**අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් සහ පාරිශ්‍රමික කමිටුව →**

අස්වින් ද සිල්වා	සභාපති (2015.03.12 දින සිට)
ඩී. එල්. පී. ආර්. අබේරත්න	සාමාජික (2015.03.12 දින සිට)
අජිත් පතිරණ	සාමාජික (2015.11.30 දින සිට)

අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් සහ පාරිශ්‍රමික කමිටුවෙහි වාර්තාව 142 සහ 143 පිටුවෙහි දැක්වේ.

**අධ්‍යක්ෂ මණ්ඩල නාමයෝජනා කමිටුව →**

අස්වින් ද සිල්වා	සභාපති (2015.03.12 දින සිට)
ඩී. එල්. පී. ආර්. අබේරත්න	සාමාජික (2015.11.30 දින සිට)
අජිත් පතිරණ	සාමාජික (2015.04.30 දින සිට)

අධ්‍යක්ෂ මණ්ඩල නාම යෝජනා කමිටුවෙහි වාර්තාව 146 සහ 147 පිටුවෙහි දැක්වේ.

**අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව → මානව සම්පත් →**

ඒ. කේ. සෙනෙවිරත්න	සභාපති (2015.11.30 දින සිට)
සුරංග නාඩුල්ලගේ	සාමාජික (2015.11.30 දින සිට)
වන්දිම හේමවන්ද	සාමාජික (2015.11.30 දින සිට)

අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුවෙහි වාර්තාව 144 සහ 145 පිටුවල දැක්වේ.

බැංකුව සිය උසස් තත්ත්වයේ සේවාව ඔස්සේ තිරසාර අගය නිර්මාණය කිරීමට කැප වීමෙන් සහ ඉහළ අභිප්‍රේරණයකින් යුතුව කටයුතු කරන සේවකයන්ගේ උන්නතිය සඳහා සහ ඔවුන්ව රඳවා තබා ගැනීමට අඛණ්ඩව ක්‍රියා කරයි. බැංකුවේ මානව ප්‍රාග්ධනයෙහි සංවර්ධනය සඳහා සැලකිය යුතු ආයෝජන සිදු කර ඇත. මානව ප්‍රාග්ධනය ඉහළ නැංවීම සඳහා බැංකුව විසින් ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති සහ ක්‍රියාපටිපාටි 2016 වෘත්තාන්තය 72 පිටුවෙහි විස්තර කර ඇත.

**අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් →**

අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්, අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටු රැස්වීම්, අධ්‍යක්ෂ මණ්ඩල නාමයෝජනා කමිටු රැස්වීම්, අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කමිටු රැස්වීම් සහ අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් සහ පාරිශ්‍රමික කමිටු රැස්වීම් යන ඒවායින් සමන්විත අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් ගණන සහ රැස්වීම් සඳහා අධ්‍යක්ෂවරුන්ගේ සහභාගිත්වය මෙම වාර්ෂික වාර්තාවේ ආයතනික පාලන වාර්තාවේ (119 පිටුවේ) දැක්වේ.

**පරිසර සංරක්ෂණය →**

බැංකුවේ තිරසාර සංවර්ධනයට සහ වර්ධනයට වැදගත් වන පරිසරය ආරක්ෂා කර ගැනීමට සහ වැඩි දියුණු කිරීමට බැංකුව මූලාරම්භයන් ගෙන ඇත. බැංකුව සහ සමූහය පරිසරයට හානිකර හෝ අනතුරුදායක කිසිදු ක්‍රියාකාරකමක නියැලී නැත.

**ගිවිසුම් පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ බැඳියාව →**

සෘජු සහ වක්‍ර යන දෙයාකාරයෙන්ම, අධ්‍යක්ෂවරුන්ගේ බැංකුව සමග වන ගිවිසුම් පිළිබඳ බැඳියාවන් මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් 40 හි දක්වා ඇත. මෙම බැඳියාවන් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වලදී ප්‍රකාශ කර ඇත. අධ්‍යක්ෂවරුන් බැංකුව සමග වෙනත් කිසිදු ගිවිසුම් හෝ යෝජිත ගිවිසුම් පිළිබඳ සෘජු හෝ වක්‍ර බැඳියාවක් නැත.

**ව්‍යවස්ථාපිත ගෙවීම් →**

අධ්‍යක්ෂ මණ්ඩලය, ඔවුන්ගේ දැනීමේ සහ විශ්වාසයේ තරමට, රජයට සහ සේවකයන් සම්බන්ධව ගෙවිය යුතු සියලු ව්‍යවස්ථාපිත ගෙවීම් නිසි කලට සිදු කර ඇති බවට සැහීමට පත් වෙයි.

**සම්බන්ධිත පාර්ශ්ව සමඟ ගනුදෙනු →**

මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමේදී අදාළ කර ගන්නා ලද 'සම්බන්ධිත පාර්ශ්ව හෙළිදරව් කිරීම්' පිළිබඳ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක 24 හි ප්‍රකාරව සම්බන්ධිත පාර්ශ්ව සමඟ ගනුදෙනු ලෙස වර්ගීකරණය කළ හැකි, ගනුදෙනු කිසිවක් තිබේ නම් ඒවාද අධ්‍යක්ෂවරුන් හෙළිදරව් කළ යුතුය. අධ්‍යක්ෂවරුන් විසින් හෙළිදරව් කරන ලද එම ගනුදෙනු, පිළිබඳව වාර්ෂික වාර්තාවෙහි කොටසක් වන මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් 40 හි දැක්වේ.

**අවදානම් කළමනාකරණය, අභ්‍යන්තර පාලන සහ කළමනාකරණ තොරතුරු පද්ධති →**

අවදානම් කළමනාකරණය පිළිබඳ සමස්ත වගකීම අධ්‍යක්ෂ මණ්ඩලය විසින් දරනු ලබයි. මෙම අරමුණ සඳහා, අධ්‍යක්ෂ මණ්ඩලය බැංකුවෙහි ඵලදායී සහ විස්තීර්ණ අභ්‍යන්තර පාලන පද්ධතියක් සහ කළමනාකරණ තොරතුරු පද්ධති ස්ථාපිත කොට ක්‍රියාත්මක කරනු ලබයි. බැංකුව මුහුණදිය හැකි අවදානම් අවම කිරීමට සහ ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශ හෝ අලාභ වලින් වැළකීමේ සාධාරණ තහවුරුවක් සැපයීමට හැකිවන පරිදි අභ්‍යන්තර පාලන පද්ධති ප්‍රතිනිර්මාණය කර ඇත. බැංකුව විසින් මුහුණ දෙන අවදානම් හඳුනා ගැනීම, ගණනය කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා දිනටම සිදු කර ගෙන යන ක්‍රියාවලියක් ඇත. අවදානම් අවම කිරීම සඳහා බැංකුව විසින් ගෙන ඇති විශේෂිත ක්‍රියාමාර්ග මෙම වාර්තාවේ 150 සිට 177 දක්වා පිටුවල දක්වා ඇත.

**ප්‍රධාන විධායක නිලධාරී (CEO)→**

සාමාන්‍යාධිකාරී බැංකුවෙහි ප්‍රධාන විධායක නිලධාරියා වන අතර අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පත් කෙරේ. සාමාන්‍යාධිකාරීවරයාට අධ්‍යක්ෂ මණ්ඩලයේ රැස්වීම්වලට පෙනී සිටීමට, සහ සහභාගි වීමට හිමිකම් ඇත.

**ආයතනික පාලනය →**

බැංකුවේ කළමනාකාරිත්වය තුළ, අධ්‍යක්ෂවරුන් හොඳම සංස්ථාපිත පාලන පරිච්ඡේද සහ ක්‍රියාපටිපාටි සමග අනුකූලවීම සඳහා අවධාරණය යොමු කර ඇත. ඒ අනුව, වරින්වර අවදානම් කළමනාකරණ ක්‍රියාමාර්ග වැඩිදියුණු කිරීමට සහ ශික්ෂුම් කටයුතුභාවය සහ පාරදෘශ්‍යතාව ඉහළ නැංවීමට පද්ධති සහ ව්‍යුහයන් හඳුන්වා දී/ වැඩිදියුණු කර ඇත.

**නීතිරීති, රෙගුලාසි සහ ආරක්ෂණ අවශ්‍යතා සමග**

**අනුකූල වීම් →**

බැංකුව සියලු අවස්ථා වලදී එය ජාතික ඉතිරිකිරීම් බැංකු පනත සහ අනෙකුත් සියලු අදාළ විය හැකි නීති රෙගුලාසි සහ විවක්ෂණශීලී අවශ්‍යතා සමග අනුකූල වී ඇත.

**රජයේ ඇප වීම් →**

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ තැන්පත් කරනු ලබන මුදල් හා ඒ මත ඉපැයෙන පොළීය ආපසු ගෙවන බවට ශ්‍රී ලංකා රජය සහතික වේ.

**විගණකවරුන් →**

2016 දෙසැම්බර් මස 31 වන දිනෙන් අවසන් මූල්‍ය වර්ෂය සඳහා බැංකුවේ මූල්‍ය ප්‍රකාශනවල විගණනය විගණකාධිපති විසින් සිදු කරන ලදී.

අධ්‍යක්ෂ මණ්ඩලයේ නියෝගය පරිදි,



අස්වින් ද සිල්වා  
සභාපති



එච්.ඒ.පී.මුහන්දිරම්  
අධ්‍යක්ෂ මණ්ඩලයේ ලේකම්

2017 මාර්තු 28 දින  
කොළඹදී

# මූල්‍ය වාර්තාකරණය සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරුන්ගේ වගකීම පිළිබඳ ප්‍රකාශනය

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ මූල්‍ය ප්‍රකාශන සහ බැංකුවේ සහ එහි අනුබද්ධිත ආයතනයද ඇතුළත්ව සමස්ථ බැංකු සමූහයේ ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පැවරෙන වගකීම මෙයින් දැක්වේ.

## මූල්‍ය ප්‍රකාශන →

බැංකුව සහ එහි අනුබද්ධිත සමාගම විසින් ඒවාට අදාළ සියලුම ගනුදෙනු නිවැරදිව ගිණුම් තැබීම සිදු කරන බවටත් බැංකුවෙහි මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම් තැබීමේ මූලධර්ම, ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන් සහ ශ්‍රී ලංකා මූල්‍ය වාර්තා ඉදිරිපත් කිරීමේ ප්‍රමිතීන්ට (SLFRS) අනුකූල වන ආකාරයට පිළියෙල කරන බවටත් අදාළ ව්‍යවස්ථාපිත අවශ්‍යතාවයන්ට අනුකූල වෙමින් මෙම ප්‍රකාශන, බැංකුව සහ එහි පරිපාලිත සමාගම පිළිබඳ සෑම වර්ෂ අවසානයකම සත්‍ය හා සාධාරණ දැක්මක් ඉදිරිපත් කරන බවට බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය වගකීම් දරයි. බැංකුවේ මූල්‍ය ප්‍රකාශන සඳහා විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, 2016 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශනය, ස්කන්ධ වෙනස්කම් පිළිබඳ ප්‍රකාශනය, අරමුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති හා ගිණුම් සටහන් ආදිය ඇතුළත් වේ.

බැංකුවේ සහ එහි අනුබද්ධිත ආයතනයෙහි මූල්‍ය ප්‍රකාශන මගින් පහත කරුණු සම්බන්ධ සාධාරණ හෙළිදරව්වක් සිදු කෙරේ:

1. 2016 දෙසැම්බර් 31 දිනට බැංකුවේ සහ එහි අනුබද්ධිත ආයතනයේ මූල්‍ය තත්ත්වය;
2. 2016 දෙසැම්බර් 31 න් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා වන බැංකුවේ සහ එහි අනුබද්ධිත සමාගමේ මූල්‍ය කාර්යසාධනය.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී අධ්‍යක්ෂවරුන් පහත කරුණු පිළිබඳව සහතිකවීම අත්‍යාවශ්‍යය:

1. මෙහි 205 සිට 310 පිටු දක්වා ඇති මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ දී යොදා ගෙන ඇති ගිණුම්කරණ ප්‍රතිපත්ති දැනට පවතින මූල්‍ය වාර්තාකරණ රාමුවට අනුකූලව ප්‍රමාණවත් වන බව සහ මෙකී ප්‍රතිපත්ති නොවෙනස්ව භාවිත කොට ප්‍රමාණවත් ලෙස හෙළිදරවු කර ඇති බව.
2. මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේදී අදාළ ගනුදෙනු වල ස්වභාවය සහ මූල්‍යාංග නිසි පරිදි නිරූපණය වන බව සහතික කිරීම සඳහා අවශ්‍ය අවස්ථාවල දී සාධාරණ හා විවක්ෂණශීලී තීරණයන්ට එළැඹුණු බව.
3. අදාළ වන සියලුම ගිණුම්කරණ ප්‍රතිපත්ති නිසි පරිදි අනුගමනය කර ඇති බව.

1971 අංක 38 දරන මුදල් පනතේ, 1988 අංක 30 දරන බැංකු කටයුතු පනතේ සහ 1971 අංක 30 දරන ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතේ 7(1) වගන්තියේ ප්‍රතිපාදන ප්‍රකාරව බැංකුවෙහි කාර්යයන් හා එහි ව්‍යාපාර කටයුතු වල පරිපාලනය හා පාලනය අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පැවරේ.

බැංකුවේ සහ එහි අනුබද්ධිත සමාගමේ මූල්‍ය ප්‍රකාශන, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා නිකුත් කර ඇති නියමිත ආකෘතියට අනුකූල බව අධ්‍යක්ෂ මණ්ඩලය සහතික කරයි.

තවද, ඕනෑම අවස්ථාවක බැංකුවේ මූල්‍ය තත්ත්වය නිවැරදිව ඉදිරිපත් කළහැකි පරිදි බැංකුව විසින් නිරවද්‍ය ගිණුම් සටහන් නිසි ලෙස පවත්වා ගෙනයන බවට තහවුරු කර ගැනීමේ වගකීමද අධ්‍යක්ෂ මණ්ඩලය සතු වේ. මීට අමතරව, මෙම වාර්ෂික වාර්තාවෙහි ඉදිරිපත් කර ඇති මූල්‍ය ප්‍රකාශනවල ඒකාබද්ධතාව සහ විෂය මූලික බව සම්බන්ධයෙන් වගකීමද අධ්‍යක්ෂ මණ්ඩලය විසින් දරනු ලැබේ. (මෙහි 196 සිට 310 පිටු දක්වා ඇති මූල්‍ය ප්‍රකාශන). 2016 වසර සඳහා වන මෙම වාර්ෂික වාර්තාවෙහි ඇතුළත් මූල්‍ය ප්‍රකාශන ඒවාට අදාළ ගිණුම්කරණ පොත් හා අනුකූල වන පහත ඒවා ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්, 1995 අංක 15 දරන ශ්‍රී ලංකා ගිණුම්කරණ හා සංශෝධනයන්ට සහ විගණන ප්‍රමිති පනත සහ 1988 අංක 30 දරන බැංකු පනත යන විධානයන්ට අනුකූලව සකස් කර ඇත.

## අභ්‍යන්තර පාලන →

බැංකුවේ සහ සමූහයේ වත්කම් සුරක්ෂිත කිරීමට අවශ්‍ය සාධාරණ ලෙස ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගැනීම, වංචනික ක්‍රියා සහ වෙනත් අක්‍රමිකතා හඳුනා ගැනීමට ප්‍රමාණවත් සඵලදායී සහ විස්තර සහිත අභ්‍යන්තර පාලන පද්ධති ස්ථාපිත කිරීම මෙන්ම එම පද්ධතිවල ඵලදායීතාව නිරීක්ෂණය කිරීමට අභ්‍යන්තර විගණනයද ඇතුළත්ව ඵලදායී පද්ධති ස්ථාපිත කිරීමද අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීමක් වේ. මෙම මූල්‍ය ප්‍රකාශන අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වලදී සහ අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව හරහා තමන් විසින් ඍජුවම සමාලෝචනය කරන ලද බව අධ්‍යක්ෂ මණ්ඩලය තහවුරු කරයි. මූල්‍ය වාර්තාකරණයට අදාළ අභ්‍යන්තර පාලනයන් පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශනය මෙම වාර්ෂික වාර්තාවේ 190 පිටුවෙහිද, බැංකුවේ අභ්‍යන්තර පාලනය පිළිබඳ විගණකවරුන්ගේ සහතිකවීමේ වාර්තාව 192 පිටුවෙහිද දැක්වේ.

**වාර්ෂික වාර්තාව ->**

අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මූල්‍ය ප්‍රකාශන ඇතුළුව සියලු වාර්තා විගණකාධිපති වෙත ලබා දී ඇති අතර, සුදුසු යැයි ඔවුන් සලකන සියලු පරීක්ෂා කිරීම් සිදු කිරීමට සෑම ඉඩ ප්‍රස්තාවක්ම ලබා දෙන ලදී. විගණකාධිපති දෙපාර්තමේන්තුව මගින් එම අවශ්‍ය පරීක්ෂා කිරීම් කර ඇති අතර, මූල්‍ය ප්‍රකාශන පිළිබඳ විගණකාධිපතිගේ මතය ඔහු විසින් වාර්තා කළ පරිදි මෙම වාර්ෂික වාර්තාවෙහි 195 පිටුවේ දක්වා ඇත.

**අනුකූලතා වාර්තාව ->**

අධ්‍යක්ෂවරුන් ඔවුන්ගේ දැනුමේ සහ විශ්වාසයේ තරමට බැංකුව විසින් බැංකුවේ සහ සමූහයේ සේවකයන් වෙනුවෙන් සහ ඔවුන් සම්බන්ධව ගෙවිය යුතු සියලු බදු, සහ වෙනත් සියලු දන්තා ගෙවිය යුතු ව්‍යවස්ථාපිත ගෙවීම් රජයට සහ අනෙකුත් අදාළ නියාමන සහ ව්‍යවස්ථාපිත ගෙවීම් වාර්තා කරන දිනට ගෙවා ඇති බව හෝ අදාළ තැනදී වෙන් කර ඇති බව තහවුරු කරයි. තවද ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය සහ සුරැකුම්පත් සහ විනිමය කොමිසන් සභාව ඒකාබද්ධව නිකුත් කරන ලද ආයතනික පාලන සංග්‍රහය අනුව සලකා බැලිය යුතු මූල්‍ය තත්වය මෙහෙයුම් කොන්දේසි නෛතික සහ අනෙකුත් කරුණු සලකා බැලීමෙන් අනතුරුව බැංකුව හා සමූහයට නුදුරු අනාගතයක් දක්වා මෙහෙයුම් කටයුතු සිදු කරගෙන යාමට ප්‍රමාණවත් සම්පත් පවතින බැවින් අධිකාරී පදනම් සංකල්පය මත පදනම්ව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරන බවට අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තහවුරු කර ඇත. තවද ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති සියලුම විධිවිධාන වලට අනුකූල බව නිර්ණය කිරීමට අවශ්‍ය සියලුම පියවර ගෙන ඇත.

අධ්‍යක්ෂ මණ්ඩලයේ නියෝගය පරිදි,



එම්. ඒ. පී. මුහන්දිරම්  
අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්

2017 මාර්තු 28  
කොළඹදී

# මූල්‍ය වාර්තාකරණයට අදාළ අභ්‍යන්තර පාලනය පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශය

මෙම වාර්තාව බැංකු පනතේ 2007 අංක 11 දරන නියෝගයේ, 3 (8) (II) (ආ) වගන්තිය සමග අනුකූලව නිකුත් කර ඇති අතර, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ මත පදනම්ව පිළියෙළ කර ඇත.

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ප්‍රමාණවත් තරම් සහ ඵලදායී අභ්‍යන්තර පාලන පද්ධතියක් පිහිටුවා පවත්වාගෙන යන බව සහතික කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය වගකිව යුතුය. කෙසේ වුවද එවැනි පද්ධතියක් සැලසුම් කරනුයේ පිළිගත හැකි අවදානම් පරාමිතීන් තුළ පිහිටා බැංකුවේ වඩා වැදගත් අවදානම් ක්ෂේත්‍ර කළමනාකරණයට විනා බැංකුවේ ව්‍යාපාර අරමුණු මුදුන් පමුණුවා ගැනීමට අපොහොසත් වීමේ අවදානම් දුරු කිරීමට නොවේ. ඒ අනුව අභ්‍යන්තර පාලන පද්ධතීන් මගින් සැපයිය හැකිවන්නේ මූල්‍ය වංචා හෝ අලාභ වලට එරෙහි හෝ කළමනාකරණ හා මූල්‍ය තොරතුරු හා වාර්තාවල ඇති ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශ වලට එරෙහි පූර්ණ සහතිකයක් නොව සාධාරණ සහතිකයක් පමණි.

අධ්‍යක්ෂ මණ්ඩලය විසින් බැංකුව මුහුණ දෙන සැලකිය යුතු අවදානම් හඳුනා ගැනීම ගණනය කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා දිගටම ක්‍රියාත්මක වන ක්‍රියාවලියක් ස්ථාපනය කර ඇති අතර මෙම ක්‍රියාවලියට ව්‍යාපාර පරිසරයට හෝ නියාමන අවශ්‍යතාවලට සහ අනෙකුත් මාර්ගෝපදේශවල වෙනස් කිරීම් ඇති පරිදි සහ ඇති විට මූල්‍ය වාර්තාකරණය පිළිබඳ අභ්‍යන්තර පාලන පද්ධතිය වැඩි දියුණු කිරීම ඇතුළත්ය. මෙම ක්‍රියාවලි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නිරන්තරව සමාලෝචනය කරනු ලබන අතර ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය මගින් නිකුත් කරන ලද අභ්‍යන්තර පාලන පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශන පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශය සඳහා වන මාර්ගෝපදේශ සංග්‍රහය සමග අනුකූල බව තහවුරු කර ඇත. අධ්‍යක්ෂ මණ්ඩලය එම මාර්ගෝපදේශයෙහි දී ඇති අභ්‍යන්තර පාලන පද්ධතිය ඇගයීම සඳහා වූ මූලධර්ම සැලකිල්ලට ගෙන අභ්‍යන්තර පාලන පද්ධතිය ඇගයීමට ලක් කර ඇත.

අභ්‍යන්තර පාලන පද්ධතිය මූල්‍ය වාර්තාකරණයේ විශ්වසනීය බව පිළිබඳ සාධාරණ සහතිකයක් සැපයීමට තරම් යහපත් සහ ප්‍රමාණවත් බවද අභ්‍යන්තර අරමුණු සඳහා මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම අදාළ ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ නියාමන අවශ්‍යතාවලට අනුකූල බවද අධ්‍යක්ෂ මණ්ඩලයේ අදහස වේ.

කළමනාකාරීත්වය අධ්‍යක්ෂ මණ්ඩලයට අවදානම සහ පාලනය පිළිබඳ මණ්ඩලයේ ප්‍රතිපත්ති සහ ක්‍රියාපටිපාටි ක්‍රියාත්මක කිරීමට, බැංකුව විසින් මුහුණ දෙන අවදානම් හඳුනා ගැනීම සහ තක්සේරු කිරීම, සහ මෙම අවදානම් අවම කිරීම සහ පාලනය කිරීම සඳහා යෝග්‍ය අභ්‍යන්තර පාලන සැලසුම් කිරීම, මෙහෙයවීම සහ නිරීක්ෂණය කිරීම මගින් සහාය වෙයි.

මූල්‍ය වාර්තාකරණය පිළිබඳ අභ්‍යන්තර පාලන පද්ධතියේ සැලසුම සහ ඵලදායීතාව වරින්වර සමාලෝචනය කිරීමේ පද්ධතියද මණ්ඩලය විසින් පිහිටුවනු ලැබ තිබේ. ඒ මගින් ක්‍රියාත්මක වන ක්‍රියාවලීන් අතර මූලික වන්නේ පහත සඳහන් ක්‍රියාවලීන්ය.

- බැංකුවේ මෙහෙයුම් කාර්යක්ෂමතාවය තහවුරු කිරීමටත්, අනුමත ආයතනික අරමුණු, උපායමාර්ග, ප්‍රතිපත්තින් හා ව්‍යාපාර මත පෙන්නවීම් අනුව බැංකුවේ මෙහෙයුම් සිදුවන බවටත් වගබලා ගැනීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයට සහායවනු පිණිස නිශ්චිතව දක්වන ලද ක්ෂේත්‍ර හා කාර්යභාරයන් සහිත අධ්‍යක්ෂ මණ්ඩල අනුකමිටු පිහිටුවා ඇත.
- අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව විසින් බැංකුවේ අභ්‍යන්තර විගණක අංශය, බාහිර විගණකවරුන්, නියාමන අධිකාරීන් විසින් හඳුනා ගන්නා අභ්‍යන්තර පාලන ගැටලු වරින්වර සමාලෝචනය කරනු ලබන අතර එම අඩුපාඩු නිවැරදි කිරීමට නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගනියි. බැංකුවේ බාහිර විගණනය විගණකාධිපති විසින් සිදු කරනු ලැබේ. රජයේ විගණන අධිකාරී වෙත සාමාන්‍යයෙන් අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටු රැස්වීම් සඳහා ආරාධනා කෙරේ.
- විගණනයෙහි විෂයපථය සහ ගුණාත්මක බව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව අභ්‍යන්තර විගණන කාර්යය සමාලෝචනය කරයි. මෙම වාර්ෂික වාර්තාවේ 139 පිටුවෙහි ඇති අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටු වාර්තාවේ 2016 වසර තුළ අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව විසින් ගණනය කරන ලද ක්‍රියාමාර්ග දක්වා ඇත. බැංකුවේ අභ්‍යන්තර විගණන අංශය වාර්ෂික විගණන සැලසුම පරිදි ශාඛාවල, අංශවල සහ අනෙකුත් ඒකකවල විගණනය සිදු කරයි. විගණනය කරන වාර ගණන තක්සේරු කළ අවදානම් මට්ටම අනුව තීරණය කෙරේ. විගණන සැලසුම සමාලෝචනය සහ ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව මගින් සපයනු ලබයි. අභ්‍යන්තර විගණන අංශය ප්‍රතිපත්ති සහ ක්‍රියාපටිපාටි සමග අනුකූලතාව සහ අභ්‍යන්තර පාලන පද්ධතිවල ඵලදායීතාව සහතික කිරීමට විගණන පරීක්ෂා සිදු කරන අතර කිසියම් හෝ අනුකූලතාවක් නොවූ අවස්ථාවන් මතුවූ විට ඒ සම්බන්ධව එහි සොයා ගැනීම් වාර්තා කරයි. මෙහෙයුම් සහ කළමනාකරණ ක්‍රියාකාරකම් පිළිබඳ ස්ථායී සහ විෂය මූලික වාර්තාවක් සැපයීමට විගණන සිදු කෙරේ. විගණන වාර්තා මගින් සොයා ගනු ලබන කරුණු සමාලෝචනය සඳහා වරින් වර අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව වෙත ඉදිරිපත් කෙරෙයි. කමිටු රැස්වීම්වල සටහන් සමගින්, අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටු රැස්වීම් වාර්තා වරින් වර අධ්‍යක්ෂ මණ්ඩලයේ දැන ගැනීම සඳහා ඉදිරිපත් කෙරේ.
- බැංකුවේ ප්‍රධාන අවදානම්හි සමස්ත කළමනාකරණය අධීක්ෂණය සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයට සහාය වීමට අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව පිහිටුවා ඇත. බැංකුවේ සියලු ප්‍රධාන ව්‍යාපාර සහ මෙහෙයුම් ඒකකවල නියෝජනයක් අඩංගු විධායක අවදානම් කළමනාකරණ කමිටුව



අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුවෙහි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා සහාය වෙයි. බැංකුවෙහි ක්‍රියාකාරකම් අදාළ නීති, රෙගුලාසි සහ නියාමන උපදෙස්වලට අනුකූලව සිදු කරන බව සහතික කිරීමට අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව විසින් ස්වාධීන අනුකූලතා ඒකකයක්ද ස්ථාපනය කර ඇති අතර, අනුකූල නොවීම පිළිබඳ යම් ගැටලු, කාලීනව ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව වෙත වාර්තා කෙරේ. අවදානම් තක්සේරුව පිළිබඳ වාර්තාව ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව විසින් කාලීනව අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරේ

- බැංකුවේ එදිනෙදා ව්‍යාපාර මෙහෙයුම්වලදී බැංකුවේ ප්‍රධාන ක්ෂේත්‍රවල ඵලදායී කළමනාකරණ සහ අධීක්ෂණය සහතික කිරීමට කළමනාකරණ මට්ටමේ කමිටු ද නිසි සවිබලගැන්වීමක් සමගින් ක්‍රියාත්මකව ඇත. මෙම ඇගයීම් මගින් බැංකුව විසින් යොදන ක්‍රියාවලි පමණක් ආවරණය කරන අතර එහි පරිපාලිතය විසින් කරගෙන යන ක්‍රියාවලි ආවරණය නොකරයි.

**තහවුරු කිරීම**

ඉහත ක්‍රියාවලීන් මත පදනම්ව, මූල්‍ය වාර්තාකරණයේ විශ්වසනීය බව පිළිබඳව සාධාරණ සහතිකයක් සැපයීමට බැංකුවේ මූල්‍ය වාර්තාකරණ පද්ධතිය නිර්මාණය කර ඇති බව සහ බාහිර අරමුණු සඳහා මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීම ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමන අවශ්‍යතාවලට අනුකූලව බව අධ්‍යක්ෂ මණ්ඩලය තහවුරු කරයි.


**බාහිර විගණකවරුන්ගේ ප්‍රකාශය සමාලෝචනය කිරීම →**

2016 දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වර්ෂය සඳහා මූල්‍ය වාර්තාකරණයට අදාළ අභ්‍යන්තර පාලනය පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශය බාහිර විගණකවරුන් විසින් සමාලෝචනය කර අධ්‍යක්ෂ මණ්ඩලය වෙත වාර්තා කරනු ඇත. මූල්‍ය වාර්තාකරණයට අදාළ අභ්‍යන්තර පාලනය පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශනය මත පදනම් වූ ඔවුන්ගේ වාර්ෂික වාර්තාව මෙම වාර්ෂික වාර්තාවෙහි 192 පිටුවෙහි දක්වා ඇත.

අධ්‍යක්ෂ මණ්ඩලයේ නියෝගය පරිදි,



අස්චින් ද සිල්වා  
සභාපති



ඩී. එල්. පී. ආර්. අබේරත්න  
සභාපති - අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව/අධ්‍යක්ෂ



අජිත් පතිරණ  
අධ්‍යක්ෂ

2016 මාර්තු 28 දින  
කොළඹදී

# අභ්‍යන්තර පාලනය පිළිබඳ ස්වාධීන සහතිකවීමේ වාර්තාව



## විගණකාධිපති දෙපාර්තමේන්තුව கணக்காய்வாளர் தலைமை அபிபதி திணைக்களம் AUDITOR GENERAL'S DEPARTMENT



මගේ අංකය  
எனது இல. } BAF/A/NSB/2016/71  
My No. }

ඔබේ අංකය  
உமது இல. } 62525  
Your No. }

දිනය  
திகதி } 30 March 2017  
Date }

සභාපති

ජාතික ඉතිරිකිරීමේ බැංකුව

### ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අභ්‍යන්තර පාලනයට අදාළව අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රකාශනය පිළිබඳ විගණකාධිපතිගේ සහතිකවීමේ වාර්තාව

#### හැඳින්වීම

2016 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ වාර්ෂික වාර්තාවේ ඇතුළත් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අභ්‍යන්තර පාලනයට අදාළව අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශය ("ප්‍රකාශය") පිළිබඳ සහතිකවීමක් මෙම වාර්තාවෙන් සපයනු ලැබේ.

#### කළමනාකාරිත්වයේ වගකීම

2007 අංක 11 දරන බැංකු පනත නියෝගයේ 3 (8) ii (බී) වගන්තියට අනුකූලව ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් නිකුත් කරන ලද 'අභ්‍යන්තර පාලනයට අදාළව අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශය පිළිබඳ බැංකු අධ්‍යක්ෂවරුන් සඳහා වූ මාර්ගෝපදේශය' ට අනුව ප්‍රකාශය පිළියෙල කිරීම හා ඉදිරිපත් කිරීම කළමනාකාරිත්වය සතු වගකීම වේ.

#### මාගේ වගකීම හා ශ්‍රී ලංකා සහතිකවීමේ කාර්යභාර ප්‍රමිති (ශ්‍රී ලං.ස.ක.ප්‍ර.) 3050 ට අනුකූලවීම

සිදුකරන ලද පරීක්ෂණ මත පදනම්ව මෙම ප්‍රකාශය පිළිබඳ වාර්තාවක් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත නිකුත් කිරීම මාගේ වගකීම වේ. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් නිකුත් කරන ලද අභ්‍යන්තර පාලනය පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශයට අදාළ බැංකු ආයතනය සඳහා සහතිකවීමේ වාර්තාව ශ්‍රී ලං.ස.ක.ප්‍ර. 3050 ට අනුකූලව මාගේ සහතිකවීමේ කාර්යභාරය මා විසින් සිදුකරන ලදී.

#### ඉටුකළ කාර්යයේ සාරාංශය

අදාළ ප්‍රකාශය, අධ්‍යක්ෂවරුන් විසින් හෝ අධ්‍යක්ෂවරුන් සඳහා හෝ පිළියෙල කළ ලිපි ලේඛන යන දෙඅංශය මගින් තහවුරු වන්නේද සහ බැංකුව සඳහා වූ අභ්‍යන්තර පාලන පද්ධතිය සමාලෝචනය කිරීමේදී අධ්‍යක්ෂවරුන් විසින් අනුගමනය කරන ලද ක්‍රියාවලිය මැනවින් පිළිබිඹු කරන්නේ ද යන්න ඇගයීම සඳහා මෙම කාර්යභාරය සිදු කරන ලදී.

ඉටුකරන ලද ක්‍රියාපටිපාටීන්, නියැදි පදනම මත ලබාගත් බැංකු කාර්ය මණ්ඩල විමසීම් හා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුගමනය කරන ලද ක්‍රියාවලි සඳහා උපකාරීවන ලිපිලේඛන මත මූලික වශයෙන් සීමා වේ.

මෙම ප්‍රකාශය තුළින් සියලු අවදානම් හා පාලනයන් ආවරණය වන්නේදැයි සලකා බැලීම හෝ බැංකුවේ අවදානම් හා පාලන ක්‍රියාපටිපාටිවල සඵලදායීතාවය පිළිබඳ මතයක් ගොඩනැගීම හෝ ශ්‍රී ලං.ස.ක.ප්‍ර. 3050 ට අනුව අවශ්‍ය නොවේ. එසේම ශ්‍රී ලං.ස.ක.ප්‍ර. 3050 ට අනුව වාර්ෂික වාර්තාවේ හෙළිදරව් කර ඇති ප්‍රමාණාත්මක අභ්‍යන්තර පාලන අංශයන් පිළිබඳව පවතින සැලකිය යුතු ගැටළු සඳහා ක්‍රියාකිරීමට විස්තර කර ඇති ක්‍රියාවලීන් මගින් එම ගැටළු සඳහා පිළියම් ලැබේදැයි යන්න මා විසින් සලකා බැලීම අවශ්‍ය නොවේ.

#### නිගමනය

උපයෝගී කරගන්නා ලද ක්‍රියාපටිපාටීන් මත පදනම්ව, බැංකුවේ මූල්‍ය වාර්තාකරණයට අදාළව අභ්‍යන්තර පාලනය සැලසුම් කිරීම හා එහි ඵලදායීතාවය පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් යොදාගත් ක්‍රියාවලිය පිළිබඳ මාගේ අවබෝධයන් වාර්ෂික වාර්තාවේ ඇතුළත් ප්‍රකාශයන් අතර නොගැලපීමක් ඇති බවට විශ්වාස කිරීමට හේතුවන කරුණු කිසිවක් මාගේ අවධානයට ලක්වී නොමැත.

එච්.එම්.ගාමිණී විජේසිංහ  
විගණකාධිපති

## සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරීගේ සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීගේ (මුදල් හා සැලසුම්) වගකීම් පිළිබඳ ප්‍රකාශය

2016.12.31 දිනට ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ මූල්‍ය ප්‍රකාශන සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ පරිපාලනයේ (සමූහයේ) ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන, පහත සඳහන් අවශ්‍යතා හා උපදෙස් වලට අනුකූලව පිළියෙළ කර ඉදිරිපත් කර ඇත.

- 1971 අංක 30 දරන ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත සහ එහි සංශෝධන
- 1971 අංක 38 දරන මුදල් පනත
- ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනය විසින් නිකුත් කරන ලද ශ්‍රී ලංකා මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමේ ප්‍රමිතීන් (SLFRSs) සහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන් (LKASs)
- 1995 අංක 15 දරන ශ්‍රී ලංකා ගිණුම්කරණ සහ විගණන ප්‍රමිති පනත
- 1988 අංක 30 දරන බැංකු පනත හා එහි සංශෝධන සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ මූල්‍ය ප්‍රකාශන ආකෘති සහ තොරතුරු හෙළිදරව් කිරීම පිළිබඳ නියෝග
- ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනය විසින් නිකුත් කර ඇති ආයතනික යහපාලනය පිළිබඳ විධිමත් යහ පරිවයන් ඇතුළත් සංග්‍රහයේ විධානයන්
- ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති ආයතනික යහපාලනය පිළිබඳ 2007 අංක 12 දරන පනතේ විධානයන්

මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමේදී යොදාගන්නා ලද නිරූපිත ආකෘති සහ සිදුකරන ලද හෙළිදරව් කිරීම්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිර්දේශ කරන ලද නිශ්චිත ආකෘති හා අනුකූල වන අතර, 'මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම' යන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති 1 (LKAS-1) යටතේ හෙළිදරව් කිරීමේ අවශ්‍යතාවයන්ටද අනුකූල වේ.

සමූහය විසින් වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සංසතභාවයකින් යුතුව යොදා ගන්නා ලදී. ඉහළ මට්ටමේ විනිශ්චයක් සහ සංකීර්ණතාවක් සහිත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ ඇස්තමේන්තුවල යොදා ගැනීම බැංකුවේ බාහිර විගණකවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව සමග සාකච්ඡා කරන ලදී. ප්‍රචරිත වර්ෂයේ ඉදිරිපත් කිරීම් සමග අනුකූල වීම හා සැලකිය යුතු ගිණුම්කරණ ප්‍රතිපත්ති වලින් බැහැරවීම වලදී අවශ්‍ය සෑම විටම සංසන්දනාත්මක තොරතුරු යළි වර්ගීකරණය කර ඇති අතර, එවැනි යළි වර්ගීකරණයන් ඇත්නම් ඒවා විස්තරාත්මකව හෙළිදරව් කර ඇත.

අපි අපගේ උපරිම දැනුමේ තරමට අනුව මෙම වාර්තාවේ අඩංගු මූල්‍ය ප්‍රකාශන, වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් මූල්‍ය තොරතුරු, සලකා බලන කාලරිච්ඡේදයට අදාළව සමූහයේ මූල්‍ය තත්ත්වය, මෙහෙයුම්වල ප්‍රතිඵල සහ මුදල් ප්‍රවාහ යන සියළුම වැදගත් අංශයන්

සාධාරණව නිරූපණය කරන බව තහවුරු කරමු. එමෙන්ම අපි මෙහෙයුම් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට ප්‍රමාණවත් සම්පත් සමූහය සතුව පවතින බවටද මෙම මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේ දී අඛණ්ඩ පැවැත්ම පදනම යොදා ගෙන ඇති බවටද තහවුරු කරන්නෙමු.


බැංකුවේ සහ එහි පරිපාලනයේ අභ්‍යන්තර පාලන සහ ක්‍රියාපටිපාටීන් ස්ථාපනය කිරීමේ, ක්‍රියාත්මක කිරීමේ, සහ පවත්වාගෙන යාමේ වගකීම අප සතුය. වත්කම් සුරක්ෂිත කිරීම, වංචා සහ/හෝ දෝෂ මෙන්ම අනෙකුත් අනුමිතතා වැළැක්වීම සහ හෙළිදරව් කිරීම හා එකී පාලනයන් සමාලෝචනය කිරීම ඇගයීම හා කාලීනව යාවත්කාලීන කිරීම පිණිස සමූහයට අදාළ වැදගත් තොරතුරු අපහට දැන ගැනීමට හැකි ලෙස තහවුරු කරමින් එලදයි අභ්‍යන්තර පාලන සහ ක්‍රියාපටිපාටි නිසි ලෙස පිහිටුවා ඇති බව අපි සහතික කරමු. අපගේ දැනුමට අනුව අභ්‍යන්තර පාලන සහ ක්‍රියාපටිපාටීන්හි සැලසුම් කිරීමේ හෝ ක්‍රියාත්මක කිරීමේ සැලකිය යුතු අඩුපුහුඬුකම් සහ දුර්වලතා නොමැති බවට සහ කළමනාකරණ හෝ අනෙකුත් සේවකයන් සම්බන්ධිත වංචා සිදු නොවූ බවට අපි සැහීමට පත් වෙමු. අභ්‍යන්තර පාලන සහ ක්‍රියාපටිපාටි නිරතුරුව අනුගමනය කරන බව තහවුරු කර ගැනීමට බැංකුවේ අභ්‍යන්තර විගණක අංශය කලින් කලට සමාලෝචනයන් සිදු කරයි. මූල්‍ය වාර්තාකරණයට අදාළ අභ්‍යන්තර පාලනය පිළිබඳව අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශය මෙම වාර්ෂික වාර්තාවේ පිටු අංක 190 හි දක්වා ඇත. විගණකාධිපති විසින් බැංකුවේ ක්‍රියාත්මක අභ්‍යන්තර පාලනයෙහි කාර්යක්ෂමතාවය විගණනයට භාජනය කර එය පිළිබඳව තත්වගණනය නොකළ මතයක් ඉදිරිපත් කර ඇති අතර එය පිටු අංක 192 හි දක්වා ඇත.

බැංකුවේ හා එහි පරිපාලනයේ මූල්‍ය ප්‍රකාශන පිළිවෙලින් විගණකාධිපති සහ අර්නස්ට් ඇන්ඩ් යන්ග් (Ernst & Young) වරලත් ගණකාධිකාරීවරුන් විසින් විගණනය කර ඇත. බැංකුවේ ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශනයන් පිළිබඳ විගණකාධිපති වාර්තාව මෙම වාර්ෂික වාර්තාවෙහි පිටු අංක 195 හි ඉදිරිපත් කර ඇත. අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව විසින් අනෙක් කරුණුද සමඟින්, සියලුම අභ්‍යන්තර විගණන සහ විමර්ශන වැඩසටහන්, අභ්‍යන්තර පාලන පද්ධති සහ ක්‍රියාපටිපාටීන්වල කාර්යක්ෂමතාව සමාලෝචනය කරන ලද අතර වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තීන් සහ ව්‍යවස්ථාපිත සහ නියාමන අවශ්‍යතාවන්ට දැක්වූ අනුකූලතාවයද සමාලෝචනය කළ අතර, එහි විස්තර මෙම වාර්තාවේ පිටු අංක 139 සිට 141 දක්වා විගණන කමිටුව වාර්තාවේ ඇත. පරිපූර්ණ ස්වාධීන බව තහවුරු කරනු පිණිස විගණකාධිපති සහ අභ්‍යන්තර විගණකවරුන්හට, වැදගත් ඕනෑම කරුණක් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විගණන කමිටුව සාමාජිකයන් හමුවීමේ පූර්ණ සහ නිදහස් ප්‍රවේශය ඇත. කෙසේ වුවද, ඕනෑම අභ්‍යන්තර පාලන සහ ගිණුම්කරණ පද්ධතියක් මගින් සපයන සහතිකවීම ඇගයීමේ දී එම පද්ධතිවල පවතින ආවේණික සීමාවන් හඳුනාගත යුතුය.

සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරීගේ සහ  
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීගේ (මුදල් හා සැලසුම්) වගකීම් පිළිබඳ ප්‍රකාශය

අපගේ උපරිම දැනීමේ තරමට අනුව පහත කරුණු තහවුරු කරන්නෙමු.

- බැංකුව සහ සමූහය සියලු අදාළ විය හැකි නීති සහ රෙගුලාසි සහ මාර්ගෝපදේශ සමඟ අනුකූල වී ඇති අතර මූල්‍ය ප්‍රකාශනවල 289 පිටුවේ 45 සටහනේ හෙළිදරව් කර ඇති කරුණු හැරුණු කොට සමූහයට එරෙහි සැලකිය යුතු නඩු පැවරීම් නොමැත.
- සැලකිය යුතු අනුකූල නොවීමේ අවස්ථා නොමැත.
- බැංකුව සහ සමූහය විසින් ගෙවිය යුතු සියලු බදු, තීරු බදු, අය බදු සහ සියලු ව්‍යවස්ථාපිත ගෙවීම් සහ බැංකුවේ සහ සමූහයේ සේවකයන් වෙනුවෙන් ගෙවිය යුතු වන බදු හා සියලු දායක මුදල් 2016 දෙසැම්බර් 31 වන දිනට ගෙවා ඇති බවට හෝ අදාළ අවස්ථාවලදී වෙන් කිරීම් කර ඇති බවත්ය.



එස්.ඩී.එන්. පෙරේරා  
සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී



කේ.බී. විජයරත්න  
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී  
(මුදල් සහ සැලසුම්)

2017 මාර්තු 28 දින  
කොළඹදී

# විගණකාධිපති වාර්තාව



## විගණකාධිපති දෙපාර්තමේන්තුව கணக்காய்வாளர் தலைமை அலுவலகம் AUDITOR GENERAL'S DEPARTMENT



මගේ අංකය  
எனது இல. } FB/L/NSB/FA/2016  
My No. }

ඔබේ අංකය  
உமது இல. }  
Your No. }

දිනය  
திகதி } 30 March 2017  
Date }

සභාපති,  
ජාතික ඉතිරිකිරීමේ බැංකුව.

### ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ හා එහි පරිපාලනයෙහි 2016 දෙසැම්බර් 31 දිනේ අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන පිළිබඳ විගණකාධිපති වාර්තාව →

2016 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශන සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීරණ ආදායම් ප්‍රකාශන, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශන සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශන සහ වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති හා අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ (“බැංකුව”) මූල්‍ය ප්‍රකාශන සහ බැංකුව එහි පරිපාලනයෙහි (“සමූහය”) ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලාංකික ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (1) ව්‍යවස්ථාවෙහි ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පරිපාලනයෙහි මූල්‍ය ප්‍රකාශන අදාළ පරිපාලනයෙහි සාමාජිකයන් විසින් පත් කරන ලද ප්‍රසිද්ධ වෘත්තියෙහි නියැලී වරලත් ගණකාධිකාරී සමාගමක් විසින් විගණනය කරන ලදී.

#### මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

#### විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. මූල්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබා ගැනීම පිණිස විගණනය සැලසුම් කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට උපකාරීවන විගණන සාක්ෂි ලබා ගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටි, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගේ අවදානම් තක්සේරු කිරීමද ඇතුළත් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස බැංකුවේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නා වූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් බැංකුවේ අභ්‍යන්තර පාලනයේ සම්පූර්ණත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි.

කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදාගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

#### මතය - බැංකුව

මූල්‍ය ප්‍රකාශනවලින් 2016 දෙසැම්බර් 31 දිනට බැංකුවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති වලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

#### මතය - සමූහය

ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශනවලින් 2016 දෙසැම්බර් 31 දිනට බැංකුවේ හා එහි පරිපාලනයෙහි මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

#### වෙනත් ගෛතික හා නියාමන අවශ්‍යතාවයන් පිළිබඳ වාර්තා කිරීම

1988 අංක 30 දරන බැංකු පනත හා පසුව කරන ලද සංශෝධනයන් ප්‍රකාර අවශ්‍ය තොරතුරු මෙම මූල්‍ය ප්‍රකාශනවලින් ඉදිරිපත් කරනු ලැබේ.

#### පාර්ලිමේන්තුවට වාර්තා කිරීම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාවෙහි ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ වාර්තාව යථා කාලයේදී පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබේ.

එච්.එම්. ගාමිණී විජේසිංහ  
විගණකාධිපති

## විස්තීර්ණ ආදායම් ප්‍රකාශය

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා	සටහන්	බැංකුව			සමූහය		
		2016 රු. '000	2015 රු. '000	වෙනස %	2016 රු. '000	2015 රු. '000	වෙනස %
දළ ආදායම	3	87,399,144	79,282,222	10	88,038,610	79,890,224	10
පොළී ආදායම		86,390,039	78,128,498	11	87,142,784	78,747,364	11
අඩුකළා: පොළී වියදම		60,923,221	51,145,994	19	61,453,898	51,486,547	19
ශුද්ධ පොළී ආදායම	4	25,466,818	26,982,504	(6)	25,688,886	27,260,817	(6)
ගාස්තු සහ කොමිස් ආදායම		650,164	475,374	37	651,160	477,214	36
අඩු කළා: ගාස්තු සහ කොමිස් වියදම		137,432	111,135	24	140,122	112,109	25
ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම	5	512,732	364,239	41	511,038	365,105	40
වෙළඳාම් කටයුතුවලින් ලද ශුද්ධ ලාභය/(අලාභය)	6	(39,270)	297,847	(113)	(136,897)	301,417	(145)
ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට නම් කළ මූල්‍ය උපකරණයන්ගෙන් ලත් ශුද්ධ ලාභය/(අලාභය)	7	-	-	-	-	-	-
මූල්‍ය ආයෝජනයන්ගෙන් ලත් ශුද්ධ ලාභය/(අලාභය)	8	40,923	27,838	47	40,923	27,838	47
වෙනත් මෙහෙයුම් ආදායම් (ශුද්ධ)	9	357,288	352,665	1	340,640	336,391	1
මුළු මෙහෙයුම් ආදායම		26,338,490	28,025,094	(6)	26,444,590	28,291,568	(7)
අඩු කළා: ණය සහ අනෙකුත් අලාභ හානිකරණය	10	(99,693)	2,139,553	(105)	(99,693)	2,139,553	(105)
ශුද්ධ මෙහෙයුම් ආදායම		26,438,183	25,885,541	2	26,544,283	26,152,015	1
අඩු කළා - වියදම්							
සේවක මණ්ඩල වියදම්	11	6,235,370	5,910,552	5	6,266,515	5,937,068	6
වෙනත් වියදම්	12	4,108,538	4,504,120	(9)	4,068,918	4,469,936	(9)
එකතු කළ අගය මත බදු හා ජාතිය ගොඩනැගීමේ බදුවලට පෙර මෙහෙයුම් ලාභය		16,094,275	15,470,869	4	16,208,850	15,745,011	3
අඩු කළා : මූල්‍ය සේවා මත එකතු කළ අගය මත බදු		2,405,618	2,062,246	17	2,423,091	2,092,524	16
මූල්‍ය සේවා මත ජාතිය ගොඩනැගීමේ බදු		385,670	374,954	3	388,482	380,456	2
එකතු කළ අගය මත බදු හා ජාතිය ගොඩනැගීමේ බදු වලට පසු මෙහෙයුම් ලාභය		13,302,987	13,033,669	2	13,397,277	13,272,031	1
ආදායම් බදු පෙර ලාභය		13,302,987	13,033,669	2	13,397,277	13,272,031	1
අඩු කළා: ආදායම් බදු වියදම	13	3,805,271	4,361,355	(13)	3,834,995	4,439,799	(14)
වර්ෂය සඳහා ලාභය		9,497,716	8,672,314	10	9,562,282	8,832,232	8
ලාභය බෙදී යන ආකාරය							
බැංකුවේ හිමිකරුවන්		9,497,716	8,672,314	10	9,562,282	8,832,232	8
වර්ෂය සඳහා ලාභය		9,497,716	8,672,314	10	9,562,282	8,832,232	8
ලාභය මත කොටසක ඉපයීම්							
සාමාන්‍ය කොටසක මූලික ඉපයීම් (රු.)	14	29.68	27.10	10	29.88	27.60	8
සාමාන්‍ය කොටසක තනුක ඉපයීම් (රු.)		29.68	27.10	10	29.88	27.60	8

විස්තීර්ණ ආදායම් ප්‍රකාශය

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා	සටහන්	බැංකුව			සමූහය		
		2016 රු. '000	2015 රු. '000	වෙනස %	2016 රු. '000	2015 රු. '000	වෙනස %
<b>වර්ෂය සඳහා ලාභය</b>		<b>9,497,716</b>	8,672,314	10	<b>9,562,282</b>	8,832,232	8
වෙනත් විස්තීර්ණ ආදායම්, බදු ගෙවූ පසු							
ආදායම් ප්‍රකාශයට යළි වර්ගීකරණය කළ යුතු වෙනත් විස්තීර්ණ ආදායම්							
මුදල් ප්‍රවාහ ඉදිරි රැකුම් මත ශුද්ධ ලාභ සහ අලාභ		(137,256)	144,610	(195)	(137,256)	144,610	(195)
විකිණීම සඳහා පවතින මූල්‍ය වත්කම් නැවත අගය කිරීමෙන් ලැබූ ශුද්ධ ලාභ/(අලාභ)		(299,996)	456,740	(166)	(402,955)	277,639	(245)
ආදායම් ප්‍රකාශයට මාරු කරන ලද විකිණීම සඳහා පවතින මූල්‍ය වත්කම් විකිණීමෙන් ලද සාධාරණ වටිනාකම මත ලාභය		46,952	(24,297)	293	46,952	(24,297)	293
ආදායම් ප්‍රකාශයට යළි වර්ගීකරණය කළ යුතු වෙනත් මුළු විස්තීර්ණ ආදායම		(390,300)	577,053	(168)	(493,259)	397,952	(224)
ආදායම් ප්‍රකාශයට යළි වර්ගීකරණය කළ යුතු නොවන වෙනත් විස්තීර්ණ ආදායම්							
දේපල, පිරිසත සහ උපකරණ ප්‍රත්‍යාගණනය මත ශුද්ධ ලාභය/(අලාභය)		-	1,231,119	(100)	-	1,231,119	(100)
විශ්‍රාම ප්‍රතිලාභ සඳහා ජීවගණක ඇගයීම් ලාභය/(අලාභය)		2,379,307	(452,002)	626	2,379,640	(451,624)	627
ආදායම් ප්‍රකාශයට යළි වර්ගීකරණය කළ යුතු නොවන වෙනත් මුළු විස්තීර්ණ ආදායම්		2,379,307	779,117	205	2,379,640	779,495	205
<b>වර්ෂය සඳහා වෙනත් විස්තීර්ණ ආදායම්, බදු ගෙවූ පසු</b>		<b>1,989,007</b>	1,356,170	47	<b>1,886,381</b>	1,177,447	60
<b>වර්ෂය සඳහා මුළු විස්තීර්ණ ආදායම</b>		<b>11,486,723</b>	10,028,484	15	<b>11,448,663</b>	10,009,679	14
ලාභය බෙදී යන ආකාරය							
බැංකුවේ හිමිකරුවන්		11,486,723	10,028,484	15	11,448,663	10,009,679	14
<b>වර්ෂය සඳහා මුළු විස්තීර්ණ ආදායම</b>		<b>11,486,723</b>	10,028,484	15	<b>11,448,663</b>	10,009,679	14

පිටුවේ 205 සිට 310 පිටුව දක්වා හෙළිදරව් කර ඇති වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ ගිණුම් පිළිබඳ සටහන්, මෙම මූල්‍ය ප්‍රකාශනයන්ගේ සංකලිත කොටසකි.

### මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය


දෙසැම්බර් 31 දිනට	සටහන්	බැංකුව			සමූහය		
		2016 රු. '000	2015 රු. '000	වෙනස %	2016 රු. '000	2015 රු. '000	වෙනස %
<b>වත්කම්</b>							
	16	<b>4,619,699</b>	3,240,253	43	<b>4,627,629</b>	3,247,469	42
මහ බැංකුව වෙතැති ශේෂයන්	17	-	-	-	477	729	(35)
බැංකුවල ඇති තැන්පතු	18	<b>19,013,572</b>	12,626,509	51	<b>19,013,572</b>	12,626,509	51
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	19	<b>2,728,445</b>	3,735,284	(27)	<b>2,728,445</b>	3,735,284	(27)
වෙළඳාම සඳහා දරා සිටින වෙනත් මූල්‍ය වත්කම්	20	<b>20,290,588</b>	13,542,721	50	<b>27,303,207</b>	17,804,872	53
ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට නම් කළ මූල්‍ය වත්කම්	21	-	-	-	-	-	-
ණය සහ ලැබිය යුතු දෑ - බැංකු	22	<b>31,834,072</b>	23,717,823	34	<b>31,834,072</b>	23,735,825	34
ණය සහ ලැබිය යුතු දෑ - අනෙකුත් ගනුදෙනුකරුවන්	23	<b>291,976,942</b>	248,032,842	18	<b>291,178,121</b>	248,037,737	17
විකිණීම සඳහා පවතින මූල්‍ය ආයෝජන	24	<b>6,227,764</b>	4,385,767	42	<b>8,122,516</b>	6,407,037	27
කල්පිරෙන තෙක් දරා සිටින මූල්‍ය ආයෝජන	25	<b>505,824,398</b>	515,302,705	(2)	<b>507,624,954</b>	517,514,189	(2)
පාලිත සමාගම් වල ආයෝජන	26	<b>150,000</b>	150,000	-	-	-	-
දේපල, පිරිසත සහ උපකරණ	27	<b>7,119,651</b>	6,967,070	2	<b>7,121,823</b>	6,969,292	2
අස්පාශ්‍ය වත්කම්	28	<b>157,271</b>	57,857	172	<b>157,271</b>	57,857	172
විලම්බිත බදු වත්කම්	29	-	-	-	588	228	158
වෙනත් වත්කම්	30	<b>21,761,440</b>	16,320,181	33	<b>21,890,777</b>	16,347,180	34
<b>මුළු වත්කම්</b>		<b>911,703,842</b>	848,079,011	8	<b>921,603,453</b>	856,484,208	8
<b>වගකීම්</b>							
බැංකු වලට ගෙවිය යුතු	31	<b>115,391</b>	75,093	54	<b>2,858,673</b>	110,196	2,494
වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු	32	<b>657,280,315</b>	595,775,709	10	<b>657,280,315</b>	595,775,709	10
වෙනත් ණය ගැනීම්	33	<b>207,039,909</b>	207,025,525	0.01	<b>212,629,427</b>	213,703,431	(1)
ප්‍රවර්තන බදු වගකීම්		-	-	-	17,153	99,409	(83)
විලම්බිත බදු වගකීම්	29	<b>416,180</b>	504,423	(17)	<b>416,180</b>	504,423	(17)
වෙනත් වගකීම්	34	<b>8,600,056</b>	12,274,434	(30)	<b>8,608,506</b>	12,286,296	(30)
යාවත්කාලීන වගකීම්	35	<b>6,006,411</b>	-	100	<b>6,006,411</b>	-	100
<b>මුළු වගකීම්</b>		<b>879,458,262</b>	815,655,184	8	<b>887,816,665</b>	822,479,464	8
<b>හිමිකම්</b>							
ප්‍රකාශිත ප්‍රාග්ධනය/පවරන ලද ප්‍රාග්ධනය	36	<b>6,200,000</b>	3,200,000	94	<b>6,200,000</b>	3,200,000	94
ව්‍යවස්ථාපිත සංචිත අරමුදල	37	<b>2,522,467</b>	2,047,581	23	<b>2,522,467</b>	2,047,581	23
රඳවාගත් ඉපයීම්		<b>2,379,307</b>	-	100	<b>3,708,614</b>	1,285,911	188
වෙනත් සංචිත	38	<b>21,143,806</b>	27,176,246	(22)	<b>21,355,707</b>	27,471,252	(22)
අයිතිකරුවන්ගේ මුළු හිමිකම		<b>32,245,580</b>	32,423,827	(1)	<b>33,786,788</b>	34,004,744	(1)
<b>මුළු හිමිකම</b>		<b>32,245,580</b>	32,423,827	(1)	<b>33,786,788</b>	34,004,744	(1)
<b>මුළු හිමිකම් සහ වගකීම්</b>		<b>911,703,842</b>	848,079,011	8	<b>921,603,453</b>	856,484,208	8
අසම්භාව්‍ය වගකීම් සහ බැඳීම්	39	<b>24,970,060</b>	35,037,809	(29)	<b>24,970,060</b>	35,037,809	(29)

පිටුවේ 205 සිට 310 පිටුව දක්වා හෙළිදරව් කර ඇති වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ ගිණුම් පිළිබඳ සටහන්, මෙම මූල්‍ය ප්‍රකාශනයන්ගේ සංකලිත කොටසකි.



**සහතික කිරීම**

ඉහත සඳහන් මූල්‍ය ප්‍රකාශනවලින් 2016 දෙසැම්බර් 31 දිනට බැංකුවේ කටයුතු සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි ලාභය පිළිබඳ සත්‍ය හා සාධාරණ තත්ත්වයන් පෙන්නුම් කරන බවට සහතික කරමි.



කේ.බී. විජයරත්න


නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල් හා සැලසුම්)

මෙම මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සහ ඉදිරිපත් කිරීම, අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම වේ.


අනුමත කර අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන් අත්සන් කරන ලදී.



අස්වින් ද සිල්වා  
සභාපති



ඩී.පී.එල්.ආර්.අබේරත්න  
අධ්‍යක්ෂ



එස්.ඩී.එන්.පෙරේරා  
සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී

2017 මාර්තු 28 දින  
කොළඹ දී

### හිමිකම් වෙනස්වීම් දක්වන ප්‍රකාශය

බැරකුළු →

	ප්‍රකාශිත ප්‍රාග්ධනය / පවරන ලද ප්‍රාග්ධනය රු. '000	ව්‍යවස්ථාපිත සංචිත අරමුදල රු. '000	ප්‍රත්‍යාගණන සංචිතය රු. '000
<b>2015 ජනවාරි 01 දිනට ශේෂය</b>	<b>3,200,000</b>	<b>1,874,135</b>	<b>2,065,446</b>
2015 වර්ෂය සඳහා ලාභය	-	-	-
වෙනත් විස්තීරණ ආදායම් (බදු පසු)	-	-	1,231,119
වර්ෂය සඳහා මුළු විස්තීරණ ආදායම	-	-	1,231,119
<b>හිමිකමට සාප්පු ගලපන ලද හිමිකරුවන් සමග සිදුකළ ගනුදෙනු</b>			
කාලපරිච්ඡේදය තුළ සංචිත වලට මාරුකිරීම්	-	173,446	-
ඒකාබද්ධ අරමුදලට දායකවීම්/ලාභාංශ	-	-	-
ජාතික රක්ෂණ භාරකාර අරමුදලට දායකවීම්	-	-	-
හිමිකම් නොපැ තැන්පතු සංචිත වලට මාරුකිරීම්	-	-	-
හිමිකරුවන් සමග සිදුකළ මුළු ගනුදෙනු	-	173,446	-
<b>2015 දෙසැම්බර් 31 දිනට ශේෂය</b>	<b>3,200,000</b>	<b>2,047,581</b>	<b>3,296,565</b>
2016 වර්ෂය සඳහා ලාභය	-	-	-
වෙනත් විස්තීරණ ආදායම (බදු පසු)	-	-	-
වර්ෂය සඳහා මුළු විස්තීරණ ආදායම	-	-	-
<b>හිමිකමට සාප්පු ගලපන ලද හිමිකරුවන් සමග සිදුකළ ගනුදෙනු</b>			
කාලපරිච්ඡේදය තුළ සංචිත වලට මාරුකිරීම්	-	474,886	-
ඒකාබද්ධ අරමුදලට දායකවීම් - ලාභාංශ/විශේෂ බදු	-	-	-
ජාතික රක්ෂණ භාරකාර අරමුදලට දායකවීම්	-	-	-
හිමිකම් නොපැ තැන්පතු සංචිත වලට මාරුකිරීම්/නිකුත්කළ කොටස් ප්‍රාග්ධනය	3,000,000	-	-
හිමිකරුවන් සමග සිදුකළ මුළු ගනුදෙනු	3,000,000	474,886	-
<b>2016 දෙසැම්බර් 31 දිනට ශේෂය</b>	<b>6,200,000</b>	<b>2,522,467</b>	<b>3,296,565</b>

## හිමිකම් වෙනස්වීම් දක්වන ප්‍රකාශය

විකිණීම සඳහා පවතින සංචිතය රු. '000	ඉදිරි රැකුම් මුදල් ප්‍රවාහ සංචිතය රු. '000	වෙනත් සංචිත රු. '000	රඳවාගත් ඉපයුම් රු. '000	මුළු හිමිකම රු. '000
1,199,419	(5,504)	13,886,361	-	22,219,861
-	-	-	8,672,314	8,672,314
432,443	144,610	-	(452,002)	1,356,170
432,443	144,610	-	8,220,312	10,028,484
-	-	5,163,102	(5,336,549)	-
-	-	-	(2,800,000)	(2,800,000)
-	-	-	(83,763)	(83,763)
-	-	3,059,246	-	3,059,246
-	-	8,222,348	(8,220,312)	175,483
1,631,862	139,106	22,108,709	-	32,423,827
-	-	-	9,497,716	9,497,716
(253,044)	(137,256)	-	2,379,307	1,989,007
(253,044)	(137,256)	-	11,877,023	11,486,723
-	-	(3,098,147)	2,623,262	-
-	-	-	(12,026,000)	(12,026,000)
-	-	-	(94,977)	(94,977)
-	-	(2,543,992)	-	456,008
-	-	(5,642,139)	(9,497,716)	(11,664,969)
1,378,818	1,850	16,466,570	2,379,307	32,245,580

## හිමිකමේ වෙනස්වීම් දක්වන ප්‍රකාශය

## සමූහය →

	ප්‍රකාශිත ප්‍රාග්ධනය /පවරන ලද ප්‍රාග්ධනය රු. '000	ව්‍යවස්ථාපිත සංචිත අරමුදල රු. '000	ප්‍රත්‍යාගණන සංචිතය රු. '000
<b>2015 ජනවාරි 01 දිනට ශේෂය</b>	<b>3,200,000</b>	<b>1,874,135</b>	<b>2,065,446</b>
පෙර වර්ෂයේ ගැලපීම්*	-	-	-
2015 වර්ෂය සඳහා ලාභය	-	-	-
වෙනත් විස්තීරණ ආදායම් (බදු පසු)	-	-	1,231,119
වර්ෂය සඳහා මුළු විස්තීරණ ආදායම	-	-	1,231,119
<b>හිමිකමට සෘජුව ගලපන ලද හිමිකරුවන් සමග සිදුකළ ගනුදෙනු</b>			
කාලපරිච්ඡේදය තුළ සංචිත වලට මාරුකිරීම්	-	173,446	-
ඒකාබද්ධ අරමුදලට දායකවීම්/ලාභාංශ	-	-	-
ජාතික රක්ෂණ භාරකාර අරමුදලට දායකවීම්	-	-	-
හිමිකම් නොපැ තැන්පතු සංචිත වලට මාරුකිරීම්	-	-	-
හිමිකරුවන් සමග සිදුකළ මුළු ගනුදෙනු	-	173,446	-
<b>2015 දෙසැම්බර් 31 දිනට ශේෂය</b>	<b>3,200,000</b>	<b>2,047,581</b>	<b>3,296,565</b>
2016 වර්ෂය සඳහා ලාභය	-	-	-
වෙනත් විස්තීරණ ආදායම (බදු පසු)	-	-	-
වර්ෂය සඳහා මුළු විස්තීරණ ආදායම	-	-	-
<b>හිමිකමට සෘජුව ගලපන ලද හිමිකරුවන් සමග සිදුකළ ගනුදෙනු</b>			
කාලපරිච්ඡේදය තුළ සංචිත වලට මාරුකිරීම්	-	474,886	-
ඒකාබද්ධ අරමුදලට දායකවීම් - ලාභාංශ/විශේෂ බදු	-	-	-
ජාතික රක්ෂණ භාරකාර අරමුදලට දායකවීම්	-	-	-
හිමිකම් නොපැ තැන්පතු සංචිත වලට මාරුකිරීම්/නිකුත්කළ කොටස් ප්‍රාග්ධනය	3,000,000	-	-
හිමිකරුවන් සමග සිදුකළ මුළු ගනුදෙනු	3,000,000	474,886	-
<b>2016 දෙසැම්බර් 31 දිනට ශේෂය</b>	<b>6,200,000</b>	<b>2,522,467</b>	<b>3,296,565</b>

පිටුවේ 205 සිට 310 පිටුව දක්වා හෙළිදරව් කර ඇති වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ ගිණුම් පිළිබඳ සටහන්, මෙම මූල්‍ය ප්‍රකාශනයන්ගේ සංකලිත කොටසකි.

\* 47.3 සටහන - පාලිත සමාගමෙහි පෙර වර්ෂයේ ගැලපීම් වෙත යොමුවන්න.

## හිමිකමේ වෙනස්වීම් දක්වන ප්‍රකාශය

විකිණීම සඳහා පවතින සංචිතය රු. '000	ඉදිරි රැකුම් මුදල් ප්‍රවාහ සංචිතය රු. '000	වෙනත් සංචිත රු. '000	රඳවාගත් ඉපයුම් රු. '000	මුළු හිමිකම රු. '000
1,199,419	(5,504)	15,541,616	-	23,875,116
-	-	-	(53,931)	(53,931)
-	-	-	8,832,232	8,832,232
253,342	144,610	-	(451,624)	1,177,447
253,342	144,610	-	8,326,676	9,955,747
-	-	3,981,955	(4,155,402)	-
-	-	-	(2,801,600)	(2,801,600)
-	-	-	(83,763)	(83,763)
-	-	3,059,246	-	3,059,246
-	-	7,041,201	(7,040,765)	173,883
1,452,761	139,106	22,582,817	1,285,911	34,004,744
-	-	-	9,562,282	9,562,282
(356,003)	(137,256)	-	2,379,640	1,886,381
(356,003)	(137,256)	-	11,941,922	11,448,663
-	-	(3,078,293)	2,603,408	-
-	-	-	(12,027,650)	(12,027,650)
-	-	-	(94,977)	(94,977)
-	-	(2,543,992)	-	456,008
-	-	(5,622,285)	(9,519,219)	(11,666,619)
1,096,758	1,850	16,960,532	3,708,614	33,786,788

### මුදල් ප්‍රවාහ ප්‍රකාශය

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා	සටහන්	බැංකුව		සමුහය	
		2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
<b>මෙහෙයුම් කටයුතු වලින් ලත් මුදල් ප්‍රවාහ</b>					
බදු පෙර ලාභය		<b>13,302,987</b>	13,033,669	<b>13,397,277</b>	13,272,031
<b>ගැලපීම්</b>					
බදු පෙර ලාභයේ ඇතුළත් මූල්‍ය නොවන අයිතමයන්	42	<b>1,153,639</b>	2,823,332	<b>1,271,628</b>	2,823,669
මෙහෙයුම් වත්කම් වල සිදු වූ වෙනස්වීම්	43	<b>(54,762,416)</b>	(64,937,239)	<b>(56,499,933)</b>	(63,939,206)
මෙහෙයුම් වගකීම් වල සිදු වූ වෙනස්වීම්	44	<b>61,611,498</b>	43,511,318	<b>64,316,597</b>	42,937,915
බැංකුවල ඇති තැන්පතු		<b>(6,387,063)</b>	(2,980,888)	<b>(6,387,063)</b>	(2,980,888)
නිර්වචන ප්‍රතිලාභ සැලසුම් සඳහා ගෙවූ දායක මුදල		<b>(1,390,261)</b>	(649,054)	<b>(1,390,261)</b>	(649,054)
ගෙවූ බදු		<b>(3,893,514)</b>	(4,126,686)	<b>(4,005,853)</b>	(4,245,788)
සුපිරි ලාභ බදු		-	(1,040,362)	-	(1,149,899)
ජාතික රක්ෂණ භාරකාර අරමුදලට දායකවීම		<b>(104,375)</b>	(89,949)	<b>(104,375)</b>	(89,949)
පාලිත සමාගම්වල ආයෝජනය මගින් ලද ලාභාංශ ආදායම		<b>(14,850)</b>	(14,400)	-	-
<b>මෙහෙයුම් කටයුතු සඳහා යොදවන ලද ශුද්ධ මුදල්</b>		<b>9,515,645</b>	(14,470,259)	<b>10,598,017</b>	(14,021,169)
<b>ආයෝජන කටයුතුවලින් ලත් මුදල් ප්‍රවාහ</b>					
දේපල, පිරිසහ හා උපකරණ මිලදී ගැනීම්		<b>(450,150)</b>	(480,395)	<b>(450,732)</b>	(482,067)
දේපල, පිරිසහ හා උපකරණ විකිණීමෙන් ලත් මුදල්		<b>1,948</b>	913	<b>1,948</b>	913
විකිණීම සඳහා ඇති ආයෝජනවල ශුද්ධ (වැඩිවීම)/අඩුවීම		<b>(2,052,611)</b>	111,469	<b>(2,029,052)</b>	(2,087,902)
ශුද්ධ අස්පාශ්‍ය වත්කම් මිලදී ගැනීම්		<b>(134,926)</b>	(30,059)	<b>(134,926)</b>	(30,059)
හිමිකම් නොපෑ සංචිත අරමුදලෙහි වැඩිවීම/(අඩුවීම)		<b>456,008</b>	3,059,246	<b>456,008</b>	3,059,246
පාලිත සමාගම්හි ආයෝජනය මගින් ලද ලාභාංශ ආදායම		<b>14,850</b>	14,400	-	-
<b>ආයෝජන කටයුතු වලින් ලත් ශුද්ධ මුදල්</b>		<b>(2,164,881)</b>	2,675,574	<b>(2,156,754)</b>	460,131
<b>මූල්‍යනය කිරීමේ කටයුතුවලින් ලද මුදල් ප්‍රවාහ</b>					
වෙනත් ණය ලබාගැනීම්		<b>14,384</b>	15,923,401	<b>(1,074,004)</b>	17,695,199
ඒකාබද්ධ අරමුදලට දායකවීම් - ලාභාංශ/විශේෂ බදු		<b>(12,026,000)</b>	(2,800,000)	<b>(12,027,650)</b>	(2,801,600)
යටත්කාලීන ණය නිකුත්කිරීමෙන් ලත් මුදල්		<b>6,000,000</b>	-	<b>6,000,000</b>	-
<b>මූල්‍යන කටයුතු වලින් ලද ශුද්ධ මුදල්</b>		<b>(6,011,616)</b>	13,123,401	<b>(7,101,654)</b>	14,893,599
මුදල් හා මුදල් සමානයන්ගේ ශුද්ධ වැඩිවීම/(අඩුවීම)		<b>1,339,148</b>	1,328,716	<b>1,339,610</b>	1,332,561
වර්ෂය ආරම්භයේදී මුදල් හා මුදල් සමානයන්		<b>3,165,160</b>	1,836,444	<b>3,173,105</b>	1,840,544
<b>වර්ෂය අවසාන දිනට මුදල් හා මුදල් සමානයන්</b>		<b>4,504,308</b>	3,165,160	<b>4,512,715</b>	3,173,105
<b>මුදල් හා මුදල් සමානයන් අයිතම සැසඳීම</b>					
අතැති මුදල්		<b>691,527</b>	600,185	<b>691,537</b>	600,195
බැංකු වෙනැති ශේෂයන්		<b>3,881,589</b>	2,548,571	<b>3,889,509</b>	2,555,777
ඉල්ලුම් සහ කෙටිකාලීන තැන්පතු		<b>46,583</b>	91,497	<b>46,583</b>	91,497
ශ්‍රී ලංකා මහ බැංකුව වෙනැති ශේෂයන්		-	-	<b>477</b>	729
වෙනත් බැංකුවලට ගෙවිය යුතු - වෙනත් පහසුකම්		<b>(115,391)</b>	(75,093)	<b>(115,391)</b>	(75,093)
<b>වර්ෂය අවසාන දිනට මුදල් හා මුදල් සමානයන්</b>		<b>4,504,308</b>	3,165,160	<b>4,512,715</b>	3,173,105

පිටුවේ 205 සිට 310 පිටුව දක්වා හෙළිදරව් කර ඇති වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ ගිණුම් පිළිබඳ සටහන්, මෙම මූල්‍ය ප්‍රකාශනයන්ගේ සංකලිත කොටසකි.

## මූල්‍ය ප්‍රකාශන වලට සටහන්

### 1. වාර්තාකරණ ඒකකය →

#### 1.1 ආයතනික තොරතුරු →

ජාතික ඉතිරිකිරීමේ බැංකුව, 1971 අංක 30 දරන ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත යටතේ 1972 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ස්ථාපනය කරන ලද බලපත්‍රලාභී විශේෂිත බැංකුවකි. බැංකුවේ ලියාපදිංචි කාර්යාලය, අංක 255 "ඉතිරිකිරීමේ මන්දිරය" ගාලු පාර, කොළඹ 03, ශ්‍රී ලංකාව යන ලිපිනයෙහි පිහිටා ඇත.

2016 දෙසැම්බර් මස 31 දිනට බැංකුවේ මුළු සේවකයන් සංඛ්‍යාව 4,384 ක් විය. (2015 - 3,636)

සේවා සැපයුම් ස්ථාන ලෙස ශාඛා 250 ක්, පාසල් බැංකු ඒකක 2,858 ක් හා ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර 279 ක් ද බැංකුව සතුව පවතින අතර, තැපැල් කාර්යාල 651 ක් සහ උප තැපැල් කාර්යාල 3,410 ක් නියෝජිත ජාලය ලෙස කටයුතු කරයි.

#### 1.2 ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන →

2016 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂයෙහි ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශනවලට බැංකුව සහ එහි පුර්ණ අයිතියට යටත් එන් එස් බී ෆන්ඩ් මැනේජ්මන්ට් කමිටුවේ ලිමිටඩ් නමුදු පරිපාලිත සමාගම ඇතුළත් වේ.

බැංකුවෙහි පුර්ණ අයිතිය ශ්‍රී ලංකා රජය සතුවේ. බැංකුව සමූහයෙහි අවසන් පරිපාලකයා වේ.

බැංකුවේ සහ එහි පරිපාලිත සමාගමේ මූල්‍ය ප්‍රකාශන සඳහා දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන පොදු මූල්‍ය වර්ෂයක් පාදක වෙයි.

සෑම වසරකදීම පාර්ලිමේන්තුවේ දී සභාගත කිරීම පිණිස, දෙසැම්බර් මස 31 දිනෙන් අවසන් වන මාස දොළහක කාලපරිච්ඡේදය සඳහා "බැංකුවේ" සහ "සමූහයේ" මූල්‍ය ප්‍රකාශන බැංකුව විසින් පිළියෙල කරනු ලබයි.

#### 1.3 මූලික ක්‍රියාකාරකම් සහ මෙහෙයුම් වල ස්වභාවය →

බැංකුව

පෙර පරිදීම, ශ්‍රී ලාංකික ජනතාව අතර ඉතිරිකිරීම ප්‍රගුණ කරවීමත් එසේ එක්රැස් කරගන්නා ලද ඉතුරුම් ලාභදායී අයුරින් ආයෝජනය කිරීමත් බැංකුවේ ප්‍රධාන ක්‍රියාකාරකම් විය. තැන්පතු භාර ගැනීම, ආයතනික සහ පාරිභෝගික ණය, ව්‍යාපාර මූල්‍යයනය, රාජ්‍ය ව්‍යාපෘති සඳහා ණය, උකස් ණය, අන්තර්ජාල බැංකුකරණය, එස් එම් එස් බැංකුකරණය යනාදී මූල්‍ය විසඳුම් රැසක් ජාතික ඉතිරිකිරීමේ බැංකුව වෙතින් සැපයෙයි.

පරිපාලිත සමාගම

බැංකුවේ පුර්ණ අයිතියට යටත් පරිපාලිත සමාගමක් වන එන් එස් බී ෆන්ඩ් මැනේජ්මන්ට් පුද්ගලික සමාගම, ප්‍රාථමික අලෙවිකරුවකු වශයෙන් කටයුතු කරන අතර, රජයේ සුරැකුම්පත් ගනුදෙනු කිරීමෙහි යෙදී සිටියි.

#### 1.4 ගිණුම් පිළියෙල කිරීමේ පදනම →

##### 1.4.1 අනුකූලතාවය පිළිබඳ ප්‍රකාශය

මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය, විස්තීර්ණ ආදායම් ප්‍රකාශය, හිමිකම් වෙනස්වීම් දක්වන ප්‍රකාශය, මුදල් ප්‍රවාහ ප්‍රකාශය සහ මූල්‍ය ප්‍රකාශනවලට සටහන් යනාදියෙන් සමන්විත බැංකුවේ හා සමූහයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කොට ඇත්තේ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් නිකුත් කර ඇති ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට (SLFRS සහ LKAS) අනුකූලව වන අතර, එය 1988 අංක 30 දරණ බැංකු පනත සහ එහි සංශෝධන වලටද අනුකූල වේ. මුදල් ප්‍රවාහ තොරතුරු හැරුණු කොට සෙසු මූල්‍ය ප්‍රකාශන පිළියෙල කොට ඇත්තේ උපවිත පදනමටය.

මූල්‍ය ප්‍රකාශන සැකසීමේ දී භාවිත කරන ලද ආකෘතිය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී විශේෂිත බැංකුවල වාර්ෂික විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම, ඉදිරිපත් කිරීම සහ ප්‍රකාශනය කිරීම සඳහා නිර්දේශ කර ඇති ආකෘතියට ද අනුකූල වේ.

##### 1.4.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ වගකීම්

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන් සහ 1971 අංක 30 දරන ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතෙහි හා එහි සංශෝධනවල ප්‍රතිපාදන ප්‍රකාර, බැංකුවේ සහ සමූහයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සහ ඉදිරිපත් කිරීම අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීමයි.

##### 1.4.3 මූල්‍ය ප්‍රකාශන සඳහා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය

2016 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා බැංකුවේ සහ සමූහයේ මූල්‍ය ප්‍රකාශන අධ්‍යක්ෂ මණ්ඩලය විසින් 2017 මාර්තු මස 28 වන දින අනුමත කරන ලදී.

1.4.4 මිනුම්කරණ පදනම

සාධාරණ අගය මත ගණනය කර ඇති පහත අයිතමයන් හැරුණු කොට බැංකුවේ ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන ඓතිහාසික පිරිවැය පදනම මත පිළියෙල කර ඇත:

- (i) විකිණීම සඳහා පවතින ආයෝජන
- (ii) ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ
- (iii) වෙළඳම සඳහා දරා සිටින වෙනත් මූල්‍ය වත්කම් සහ වගකීම්
- (iv) ලාභය හෝ අලාභ මගින් සාධාරණ අගයට නම් කළ මූල්‍ය වත්කම් හා වගකීම්
- (v) ඉඩම් හා ගොඩනැගිලි
- (vi) නිර්වචිත සේවක ප්‍රතිලාභ සඳහා වන වගකීම්

1.4.5 ක්‍රියාකාරී සහ ඉදිරිපත් කරනු ලබන ව්‍යවහාර මුදල

සමූහයේ මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබන මූලික ආර්ථික පරිසරයේ ව්‍යවහාර මුදල් ඒකකය වන ශ්‍රී ලංකා රුපියල් (රු.) වලින් ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කර ඇති අතර, විශේෂයෙන් දක්වා ඇති අවස්ථාවලදී හැරුණු කොට සියලුම අගයන් ආසන්න දහස් ස්ථානයට වටයා ඇත.

1.4.6 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයෙහි ඉදිරිපත් කර ඇති බැංකුවේ සහ සමූහයේ වත්කම් හා වගකීම්, ඒවායෙහි ස්වභාවය අනුව වර්ගකර, කල්පිරීමේ රටාව හා සාපේක්ෂ ද්‍රවශීලතා අනුපිළිවෙල අනුව ලැයිස්තුගත කර ඇත. බැංකුවේ හා සමූහයේ වත්කම් හා වගකීම් වල කල්පිරීමේ රටාවන්හි විශ්ලේෂණය සටහන් අංක 49 හි දක්වා ඇත.

හඳුනාගත් අගයන් හිලච් කිරීමට, නොනිකව බලාත්මක කළ හැකි අයිතියක් ඇති විට සහ ශුද්ධ පදනමක් මත පියවීමට හෝ එක්වරම වත්කම් උපලබ්ධි කිරීමට සහ වගකීම් පියවීමට අපේක්ෂාවක් ඇති විට පමණක් මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයෙහි මූල්‍ය වත්කම් සහ මූල්‍ය වගකීම් හිලච් කල ශුද්ධ අගය වාර්තා කරයි. කිසියම් ගිණුම්කරණ ප්‍රමිතියක් හෝ අර්ථකථනයක් මගින් අවශ්‍ය හෝ ඉඩ දී ඇති විටක සහ සමූහයේ ගිණුම්කරණ ප්‍රතිපත්ති මගින් විශේෂයෙන් දක්වා ඇති විටක හැරුණු විට ආදායම් ප්‍රකාශයේ ආදායම් සහ වියදම් හිලච් කර නොදක්වයි.

1.4.7 ප්‍රමාණාත්මක භාවය සහ සමාහරණය

සෑම ප්‍රමාණාත්මක සමාන අයිතම පන්තියක්ම මූල්‍ය ප්‍රකාශන වල වෙන් වෙන්ව ඉදිරිපත් කරනු ලබයි. ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත (ශ්‍රී ල.ගි.ප්‍ර.) 01 මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීම මගින් ඉඩදී ඇති පරිදි අසමාන ස්වභාවයේ හෝ කාර්යයේ අයිතම ප්‍රමාණාත්මක නොවන්නේ නම් හැර වෙන වෙනම ඉදිරිපත් කරනු ලබයි.

1.4.8 සංසන්දනාත්මක නොරතුරු

ප්‍රවර්තන කාලපරිච්ඡේදයේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳ වැඩි අවබෝධයක් ලබාගැනීම සඳහා සහ කාලපරිච්ඡේද දෙක සංසන්දනය කිරීමේ හැකියාව ඉහළ නැංවීම සඳහා මූල්‍ය ප්‍රකාශනයෙහි පසුගිය කාලපරිච්ඡේදයට අදාළ සංසන්දනාත්මක තොරතුරු ප්‍රමාණාත්මකව, විස්තරාත්මකව හෙළිදරව් කර ඇත. වඩාත් හොඳ ඉදිරිපත් කිරීමක් අරභයා මෙන්ම ප්‍රවර්තන වර්ෂයේ ඉදිරිපත් කිරීම් සමග අනුරූපවීමට අවශ්‍ය අවස්ථාවල දීද සංසන්දනාත්මක තොරතුරු නැවත වර්ග කර දක්වා ඇත. පිටු අංක 290 හි මූල්‍ය ප්‍රකාශනවලට සටහන් 47 යටතේ අදාළ විස්තර ඉදිරිපත් කර ඇත.

1.4.9 සැලකිය යුතු ගිණුම්කරණ තීන්දු, ඇස්තමේන්තු හා උපකල්පන

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන් හා අනුකූලව වන පරිදි බැංකුවේ හා සමූහයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී වත්කම්, වගකීම්, ආදායම් හා වියදම්වල අගයන් තීරණය කිරීම සහ ගිණුම්කරණ ප්‍රතිපත්ති භාවිතය සම්බන්ධයෙන් තීන්දු, ඇස්තමේන්තු සහ උපකල්පන උපයෝගී කර ගැනීමට කළමනාකාරිත්වයට සිදු වේ.

ඇස්තමේන්තු හා උපකල්පන අඛණ්ඩව සමාලෝචනයට භාජනය කරයි. ගිණුම් ඇස්තමේන්තුවල යම් සංශෝධනයක් වෙතොත් එම සංශෝධනය කෙරෙන කාලපරිච්ඡේදය තුළ දී, එම සංශෝධන ඉදිරි කාලපරිච්ඡේදයකට බලපාන්නේ නම්, ඉදිරි කාලපරිච්ඡේද වලදී ද ගිණුම්ගත කරනු ලැබේ.

බැංකුවේ හා සමූහයේ මූල්‍ය ප්‍රකාශනවල දක්වා ඇති අගයන් මත වැඩිම බලපෑමක් ඇති කිරීමට හැකි ගිණුම්කරණ ප්‍රතිපත්ති භාවිතයේ දී යොදාගත් සැලකිය යුතු තීන්දු, ඇස්තමේන්තු සහ උපකල්පන පහත දක්වා ඇත.

1.4.9.1 අඛණ්ඩ පැවැත්ම

අඛණ්ඩ පදනමක් මත ඉදිරියට පැවතීමට බැංකුවට ඇති හැකියාව පිළිබඳව කළමනාකාරිත්වය විසින් තක්සේරුවක් සිදුකර ඇති අතර, ඉදිරි අනාගතයේ දී ව්‍යාපාර කටයුතුවල නිරතවීමට එය සතු ශක්‍යතාව පිළිබඳ සැහීමට පත්වී ඇත.

තවද, අඛණ්ඩ පැවැත්ම සඳහා බැංකුවට ඇති හැකියාව පිළිබඳ සැක පහළ වන සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකි සාධකයක් කළමනාකාරිත්වයට හමු වී නොමැත. එහෙයින් අඛණ්ඩ පැවැත්ම යන පදනම මත මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම තව දුරටත් සිදු කෙරෙයි.



**1.4.9.2 මූල්‍ය උපකරණ වල සාධාරණ වටිනාකම**

මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයෙහි දක්වා ඇති මූල්‍ය වත්කම් හා මූල්‍ය වගකීම් වල සාධාරණ අගයන්, සක්‍රීය වෙළඳපොළ තුළින් ලබාගත නොහැකි විට, එය තීරණය කිරීම සඳහා ගණිතමය ආකෘති භාවිතය ද ඇතුළත් තක්සේරුකරණ තාක්ෂණය යොදා ගැනෙයි. මෙකී ආකෘති සඳහා යෙදවුම්, නිරීක්ෂණය කළ හැකි වෙළඳපොළ දත්ත වෙතින් හැකි අවස්ථාවල දී ලබා ගන්නා අතර, නිරීක්ෂණය කළ හැකි වෙළඳපොළ දත්ත නොමැති විට සාධාරණ අගයක් ස්ථාපිත කර ගැනීමට තීරණයක් ගත යුතු වේ.

මූල්‍ය උපකරණ අගය කිරීම පිණිස යොදාගන්නා ක්‍රමවේද සහ සාධාරණ වටිනාකම් ධුරාවලිය මූල්‍ය ප්‍රකාශන සඳහා වූ සටහන් අංක 51 මගින් මූල්‍ය ප්‍රකාශනයෙහි පිටු අංක 305 හි සවිස්තරාත්මකව දක්වා ඇත.

**1.4.9.3 ණය හා ලැබිය යුතු දෑ මත හානිකරණ අලාභ**

ආදායම් ප්‍රකාශයෙහි හානිකරණ අලාභ වාර්තා කළ යුතු දැයි තක්සේරු කිරීම පිණිස මූල්‍ය තත්ත්වය පිළිබඳව වාර්තා කරනු ලබන සෑම දිනයකදීම සමූහය විසින් එහි සැලකිය යුතු ණය හා ලැබිය යුතු දෑ පිළිබඳව තනි තනිව සමාලෝචනය කෙරෙයි. අලාභ හානි තීරණය කිරීමේ දී විශේෂයෙන්ම ප්‍රමාණ තක්සේරු කිරීම හා අනාගත මුදල් ප්‍රවාහ තීරණය කිරීමට කළමනාකාරීත්වයේ තීන්දු අවශ්‍ය වේ. මෙකී ඇස්තමේන්තු පදනම් වනුයේ හේතු සාධක පිළිබඳ උපකල්පන ගණනාවක් මත වන හෙයින් අත්විය හැකි ප්‍රතිඵල මීට වෙනස්විය හැකිය.

තනි තනිව තක්සේරු කරන ලද අලාභයක් නොවන ණය හා ලැබිය යුතු දෑ සහ වෙන් වෙන්ව ගත් විට විශාල බලපෑමක් ඇති නොකරන ණය හා ලැබිය යුතු දෑ සියල්ලම, සමාන අවදානම් ලක්ෂණ සහිත වත්කම් ඇති කාණ්ඩ වශයෙන් සාමූහිකව තක්සේරු කරනු ලබයි. විෂය මූලික සාක්ෂි ඇති නමුත් එහි බලපෑම තවමත් දක්නට නොමැති හානි සඳහා ප්‍රතිපාදන වෙන් කළ යුතුදැයි තීරණය කිරීමට එසේ සිදු කරනු ලබයි. සාමූහික තක්සේරු කිරීම් සඳහා ණය කළඹෙහි හිඟ මට්ටම්, ණය උපයෝගීතාවය, ණය හා සුරැකුම් අනුපාතය ආදී දත්ත සහ (විරැකියා මට්ටම්, නිශ්චල දේපල මිල දර්ශක, රටෙහි අවදානම සහ විවිධ කාණ්ඩයම්වල කාර්යසාධනය ද ඇතුළුව) ආර්ථික දත්ත හා අවදානම් සංකේන්ද්‍රණ වලට බලපාන තීන්දු ද යොදා ගැනෙයි.

මූල්‍ය වත්කම් හානිකරණය පිළිබඳව පිටු අංක 212 හි සටහන් 2.3.6 මගින් තවදුරටත් සාකච්ඡා වෙයි.

**1.4.9.4 මූල්‍ය ආයෝජන හානිකරණය - විකිණීම සඳහා පවතින**

විකිණීම සඳහා පවතින ආයෝජන ලෙස වර්ගීකරණය කර ඇති ණය සුරැකුම් හානිකරණය වී ඇත්දැයි තක්සේරු කරනු පිණිස, සමූහය විසින් සෑම වාර්තා කරනු ලබන දිනකම ඒවා සමාලෝචනය කරනු ලබයි. මේ සඳහා ණය හා ලැබිය යුතු දෑ කේවල ඇස්තමේන්තුකරණයේ දී භාවිතා වන තීන්දු වලට සමාන තීන්දු ගැනීම් අවශ්‍ය වෙයි. සාධාරණ අගයෙහි සැලකිය යුතු හෝ දිගුකාලීන පහත වැටීමක් ඇති අවස්ථාවලදී විකිණීම සඳහා පවතින හිමිකම් කොටස් ආයෝජන මත හානිකරණ අලාභ ද සමූහය විසින් වාර්තා කරනු ලබයි. මෙහිදී "සැලකිය යුතු" හෝ "දිගු කාලීන" යන්න තීරණය කිරීම සඳහා තීන්දු ගැනීම් අවශ්‍ය වේ. මෙම තීන්දු ගැනීම් වලදී කොටස්වල ඓතිහාසික මිල විචලනය සහ ආයෝජනයේ සාධාරණ අගය එහි පිරිවැයට වඩා අඩුවෙන් පැවති ප්‍රමාණය සහ කාලසීමාව සමූහය විසින් විශේෂයෙන් ඇගයීමට ලක් කරයි.

**1.4.9.5 දේපල, පිරියත හා උපකරණ ප්‍රත්‍යාගණනය**

බැංකුවේ හා සමූහයේ සින්නක්කර ඉඩම් හා ගොඩනැගිලි ඒවායේ ප්‍රත්‍යාගණනය කළ අගයට පවත්වාගෙන යයි. ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති (ශ්‍රී.ල.මු.වා.ප්‍ර.13) "සාධාරණ අගය මැනීමට" අනුකූලව සින්නක්කර ඉඩම් හා ගොඩනැගිලිවල සාධාරණ අගය නිර්ණය කිරීම සඳහා සමූහය විසින් ස්වාධීන වෘත්තීය තක්සේරුකරුවන් යොදවන ලදී.

සින්නක්කර ගොඩනැගිලි සහ ඉඩම්වල සාධාරණ අගය නිර්ණය කිරීම සඳහා භාවිතා කළ ක්‍රමවේද හා ප්‍රධාන උපකල්පන මූල්‍ය ප්‍රකාශනවල සටහන් අංක 2.4 හි තවදුරටත් විස්තර කර දක්වා ඇත.

**1.4.9.6 දේපල, පිරියත හා උපකරණවල ඵලදායී ජීවකාලය**

සමූහය, දේපල, පිරියත හා උපකරණවල අවශේෂ වටිනාකම, ඵලදායී ජීවකාලය හා ක්ෂය ක්‍රමය, සෑම වාර්තාකරණ දිනකම සමාලෝචනය කරයි. මෙම අගයන්, අනුපාත හා ක්‍රම ඇස්තමේන්තු කිරීමේ දී කළමනාකාරීත්වයේ තීරණ භාවිතා කෙරෙන හෙයින් ඒවායෙහි අගයන් අවිනිශ්චිතතාවයකින් යුක්ත වෙයි.

**1.4.9.7 විලම්බිත බදු වත්කම්**

බදු අලාභවලට අදාළව විලම්බිත බදු වත්කම් හඳුනාගනු ලබන්නේ එම බදු අලාභ අයකර ගත හැකි බදු වන ලාභ ලැබීමේ හවසනාවක් ඇතිනාක් දුරට පමණි. හඳුනාගත හැකි විලම්බිත බදු වත්කමේ අගය නිර්ණය කිරීම පිණිස අනාගතයේ විය හැකි බදු වන ලාභයන්හි කාලසීමාව හා ප්‍රමාණය සහ අනාගත බදු සැලසුම්කරණ උපායමාර්ග මත පදනම්ව තීරණ ගතයුතුවේ.

**1.4.9.8 නිර්වචන ප්‍රතිලාභ වගකීම්**

ආයුගණක තක්සේරු උපයෝගී කරගනිමින් නිර්වචන ප්‍රතිලාභ සැලසුම්වල පිරිවැය සහ එම වගකීම්වල වර්තමාන අගය තීරණය කෙරෙයි. වට්ටම් අනුපාත, වත්කම් මත අපේක්ෂිත ප්‍රතිලාභ අනුපාත, ඉදිරි වැටුප් වැඩිවීම්, සේවක මර්ත්‍යතාව හා ඉදිරි විශ්‍රාම වැටුප් වැඩිවීම් පිළිබඳ උපකල්පන ඇතිව ආයුගණක තක්සේරුව සිදු කරනු ලබයි.

යෝග්‍ය වට්ටම් අනුපාතය තීරණය කිරීමේදී නිර්වචන ප්‍රතිලාභ වගකීම්වල අපේක්ෂිත කාලසීමාවට අනුරූපව පරිණතවීම් සඳහා ගලපන ලද ශ්‍රී ලංකා රාජ්‍ය බැඳුම්කර පොළී අනුපාත, කළමනාකරණය විසින් සලකා බලනු ලැබෙයි.

පොදුවේ භාවිත මර්ත්‍යතා වක්‍ර අනුව මර්ත්‍යතා අනුපාතිකය තීරණය වෙයි. අපේක්ෂිත අනාගත උද්ධමන අනුපාත හා බැංකුවේ අපේක්ෂිත අනාගත වැටුප් වර්ධක මත ඉදිරි වැටුප් හා විශ්‍රාම වැටුප් වැඩිවීම් තීරණය වෙයි. මෙම සැලසුම්වල දීර්ඝ කාලීන ස්වභාවය හේතුකොට ගෙන එම ඇස්තමේන්තු සැලකිය යුතු අවිනිශ්චිතතාවයකින් යුක්ත වෙයි.

**1.4.9.9 ප්‍රතිපාදන, බැඳියාවන් හා අසම්භාව්‍යයන්**

සමූහයේ සාමාන්‍ය ව්‍යාපාර කටයුතු වලදී සමූහයට එරෙහි නෛතික හිමිකම් ඉල්ලීම් ඉදිරිපත්වූ විට එම හිමිකම් ඉල්ලීම් සාර්ථක වීමේ ඉඩකඩ සම්බන්ධයෙන්, ප්‍රතිපාදන සැලසීම කළමනාකාරිත්වය විසින් තීරණය කරයි. නීතිමය හිමිකම් සම්බන්ධ ක්‍රියාමාර්ග අවසන් කිරීමට ගතවන කාලසීමාව මෙන්ම ආර්ථික ප්‍රතිලාභ ගලායෑමේ ප්‍රමාණය ද අවිනිශ්චිත වේ. මේ සඳහා ගතවන කාලසීමාව සහ පිරිවැය අවසාන වශයෙන් තීරණය වනුයේ අදාළ නෛතික බලසීමාව මතය.

**2. සැලකිය යුතු ගිණුම්කරණ ප්‍රතිපත්ති →**

විශේෂයෙන් දක්වා ඇති අවස්ථාවල දී හැර පහත දක්වා ඇති ගිණුම්කරණ ප්‍රතිපත්ති, මෙකී මූල්‍ය ප්‍රකාශනවල ඉදිරිපත් කර ඇති සියලුම කාල පරිච්ඡේදවලට එක හා සමානව බලපැවැත්වෙන පරිදි භාවිතා කර ඇත. සෑම අවස්ථාවල දී බැංකුවේ ගිණුම්කරණ ප්‍රතිපත්ති සමූහය විසින් ද එලෙසම භාවිත කරනු ලබන අතර, ඉන් පරිබාහිර වන අවස්ථා වෙනොත් ඒ බව හෙළිදරව් කරනු ලැබ ඇත.

**2.1 ඒකාබද්ධ කිරීමේ පදනම →**

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන් (ශ්‍රී.ල.මු.වා.ප්‍ර. 10) "ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන" සහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන් (ශ්‍රී. ල.මු.වා.ප්‍ර. 29) "වෙන් වශයෙන් වූ මූල්‍ය ප්‍රකාශන" ප්‍රකාර බැංකුවේ හා සමූහයේ මූල්‍ය ප්‍රකාශන, බැංකුවේ සහ එහි පරිපාලනයේ මූල්‍ය ප්‍රකාශන වලින් සමන්විත වේ.

**2.1.1 පරිපාලන සමාගම**

බැංකුව වෙත පාලනය පැවරෙන දින පටන් පරිපාලනයෙහි මූල්‍ය ප්‍රකාශන මුද්‍රමනින්ම ඒකාබද්ධ කෙරෙන අතර, එබඳු පාලනයක් අවසන් වනතුරු ඒකාබද්ධ කිරීම සිදුවෙයි. පාලනයක් පවතින්නේ බැංකුවට එකී පරිපාලන සමාගමේ ක්‍රියාකාරකම් වලින් ප්‍රතිලාභ ලබාගත හැකිවන පරිදි, එහි මූල්‍ය හා මෙහෙයුම් ප්‍රතිපත්ති පාලනය කිරීමට බලයක් ඇති විටදීය. ඒකාබද්ධ කිරීමේ දී භාවිතා වන බැංකුවේ පරිපාලනයෙහි මූල්‍ය ප්‍රකාශන, ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙහි මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කරනු ලබන කාලසීමාව සඳහාම ඊට සමාන ගිණුම්කරණ ප්‍රතිපත්ති භාවිත කරමින් පිළියෙල කරනු ලබයි.

**2.1.2 ඒකාබද්ධ කිරීමේදී ඉවත් කරනු ලැබූ ගනුදෙනු**

ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේ දී සියලුම අන්තර් සමාගම් ශේෂයන්, ආදායම් හා වියදම් මෙන්ම එවැනි අන්තර් සමාගම් ගනුදෙනුවලින් පැන නගින ලද උපලබ්ධි නොවූ ලාභ සහ අලාභ සම්පූර්ණයෙන් ඉවත් කර ඇත.

**2.2 විදේශ මුදල් ගනුදෙනු සහ ශේෂ**

ගනුදෙනු සිදුවූ දිනවල දී පැවති විනිමය අනුපාත භාවිත කරමින් සියළුම විදේශ මුදල් ගනුදෙනු, ක්‍රියාකාරී ව්‍යවහාර මුදල් ඒකකය වන ශ්‍රී ලංකා රුපියල් වලට පරිවර්තනය කරනු ලබයි.

ශේෂපත්‍ර දිනට විදේශ ව්‍යවහාර මුදලින් දැක්වෙන මූල්‍ය වත්කම් හා වගකීම් වාර්තාකරණ දිනට පවතින මධ්‍යම විනිමය අනුපාතය යොදාගනිමින් ශ්‍රී ලංකා රුපියල් වලට යළි පරිවර්තනය කරනු ලබයි. මූල්‍ය අයිතම පියවීම මත හෝ මුලින් වාර්තා කළ අනුපාතයකට වඩා වෙනස් අනුපාත වලට මූල්‍ය අයිතම පරිවර්තනය මත පැන නගින සියලුම විනිමය වෙනස්කම්, එකී වෙනස්කම් පැනනගින කාලපරිච්ඡේදය තුළ ආදායම් ප්‍රකාශයෙහි හඳුනාගනු ලැබෙයි.

ඓතිහාසික පිරිවැය මත විදේශ ව්‍යවහාර මුදලින් මනිනු ලබන මූල්‍ය නොවන අයිතම, ගනුදෙනු සිදුකළ දිනවල දී වූ විනිමය අනුපාත භාවිත කරමින් පරිවර්තනය කරනු ලබයි. සාධාරණ අගයට විදේශ ව්‍යවහාර මුදලින් මනිනු ලබන මූල්‍ය නොවන අයිතම, පරිවර්තනය කරනු ලබන්නේ සාධාරණ අගය නිශ්චය කළ දිනට පැවති විනිමය අනුපාතිකය යොදාගනිමිනි.

විදේශ මුදල් බැංකු ඒකකයෙහි මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය වාර්තා කරන දිනයේ දී පැවති මධ්‍යම විනිමය අනුපාතයට අනුව ශ්‍රී ලංකා රුපියල් වලට පරිවර්තනය කරනු ලබයි. ඉහත ප්‍රතිපත්තියට අනුව විදේශ මුදල් බැංකු ඒකකයෙහි ගනුදෙනු වාර්තා කර ඇති අතර, ඉන් ජනිතවූ ලාභ/අලාභ ආදායම් ප්‍රකාශයෙහි හඳුනාගෙන ඇත.

**2.3 මූල්‍ය උපකරණ**

**2.3.1 මූල්‍ය උපකරණ - මූලික හඳුනාගැනීම්, වර්ගීකරණය සහ පසුව සිදුකරන ලද ගණනය කිරීම්**

**i. හඳුනාගනු ලබන දිනය**

සියලුම මූල්‍ය වත්කම් හා වගකීම්, මූලිකව ගනුදෙනු කරන දිනට එනම්, උපකරණවල ගිවිසුම්ගත ප්‍රතිලාභ සඳහා සමූහය පාර්ශ්වකරුවකු වන දිනට හඳුනා ගැනේ.

සටහන : පොදු ලෙජරය පවත්වාගෙන යාමේ දී, ගනුදෙනු කරන දිනට දින 03 කට පසුව එළඹෙන පියවිය යුතු දිනට රාජ්‍ය සුරැකුම්පත් හඳුනාගනු ලබයි. මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේ දී මෙය නිවැරදිව ගණනය කරනු ලබයි.

**ii. මූල්‍ය උපකරණ හඳුනාගැනීම හා මූලික ගණනය කිරීම**

මූලික ගණනය කිරීම් සඳහා මූල්‍ය උපකරණ වර්ගීකරණය කිරීම තීරණය වනුයේ, මූල්‍ය උපකරණ වල ලක්ෂණ හා එම උපකරණ අත්පත් කරගත් හේතුව හා කළමනාකාරීත්වයේ අරමුණ මතය. ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන් (ශ්‍රී.ල.ගි.ප්‍ර. 39) හි ‘මූල්‍ය උපකරණ හඳුනා ගැනීම හා මිණීම’ ප්‍රකාර ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට නම් කළ මූල්‍ය වත්කම් හා මූල්‍ය වගකීම්, හැරුණු විට සියලුම මූල්‍ය උපකරණ ඒවායේ සාධාරණ වටිනාකමට ගනුදෙනු පිරිවැය එකතුකොට ආරම්භයේ දී ගණන කෙරෙයි.

ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට නම් කළ මූල්‍ය වත්කම් හා වගකීම් වලට අදාළ ගනුදෙනු පිරිවැය ලාභාලාභ ගිණුම ඔස්සේ සිදු කරනු ලබයි.

**iii. දින 1 ලාභය හෝ අලාභය**

ගනුදෙනු කරන මිල, එම උපකරණයටම අදාළව නිරීක්ෂණය කළ හැකි වෙනත් ප්‍රවර්තන වෙළඳපොළ ගනුදෙනු වල සාධාරණ අගයට වඩා වෙනස් වන අවස්ථාවල දී හෝ නිරීක්ෂණය කළ හැකි වෙළඳපොළ වෙතින් ලබාගත හැකි දත්ත පමණක් ඇතුළත් විවලය සහිත ඇගයීමේ තාක්ෂණික ක්‍රම මත පදනම් වූ ගනුදෙනු කරන මිල හා සාධාරණ අගය අතර වෙනස සමූහය විසින් වහාම පොළී ආදායම සහ සේවක මණ්ඩල පිරිවැයෙහි දක්වනු ලබයි. නිරීක්ෂණය කළ නොහැකි දත්ත උපයෝගී කර ගනිමින් සාධාරණ අගය තීරණය කරනු ලබන අවස්ථාවල දී යෙදවුම් දත්ත නිරීක්ෂණය කළ හැකි වන විට හෝ අයිතමය හඳුනා නොගන්නා විට ගනුදෙනු කරන මිල හා ආදර්ශ වටිනාකම අතර වෙනස විස්තීර්ණ ආදායම් ප්‍රකාශයෙහි පමණක් හඳුනාගනු ලබයි.

පොදු යෝජනාක්‍රමයක් යටතේ සහනදායී පොළී අනුපාතයට සේවකයන්ට ප්‍රදානය කරන ලද ණය වලින් ජනිත වන දින 1 අලාභය සේවකයන්ගේ ඉදිරියට ඇති සේවා කාලය හෝ ණය කාලසීමාව යන දෙකෙන් අඩු අගයට සඵල පොළී අනුපාතය භාවිතයෙන් හඳුනාගනු ලබයි.

**2.3.2 මූල්‍ය වත්කම් වර්ගීකරණය සහ පසුව මිනීම**

මූලික හඳුනාගැනීමේ දී මූල්‍ය වත්කම් පහත කාණ්ඩ අතරින් එකක් යටතේ වර්ගීකරණය කෙරෙයි.

- ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්
  - (අ) වෙළඳාම සඳහා දරා සිටින මූල්‍ය වත්කම්
  - (ආ) ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට නම් කළ මූල්‍ය වත්කම්
- කල්පිරෙන තෙක් දරා සිටින මූල්‍ය වත්කම්
- ණය සහ ලැබිය යුතු දෑ
- විකිණීම සඳහා පවතින මූල්‍ය වත්කම්

පසුව සිදු කරනු ලබන මූල්‍ය වත්කම් මිනීම ඒවායෙහි වර්ගීකරණය මත පදනම් වේ.

මූල්‍ය වත්කම් වල වර්ගීකරණය හා පසුව මිනීම් පිළිබඳ සවිස්තරාත්මක විශ්ලේෂණය පිටු අංක 230 සටහනේ අංක 15 හි දැක්වේ.

**2.3.2.1 ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්**

වෙළඳාම සඳහා දරා සිටින මූල්‍ය වත්කම් හා ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට නම් කළ මූල්‍ය වත්කම්, ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම් වලට අයත් වේ.

(අ) වෙළඳාම සඳහා දරා සිටින මූල්‍ය වත්කම්

වෙළඳාම සඳහා දරා සිටින මූල්‍ය වත්කම් පිළිබඳ විස්තර පිටු අංක 239 හි සටහන් අංක 20 මගින් දැක්වේ.

ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට වාර්තා කළ ව්‍යුත්පන්න ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට වාර්තා කළ ව්‍යුත්පන්න පිළිබඳ විස්තර පිටු අංක 235 හි සටහන් අංක 19 හි දැක්වේ.

**ඉදිරි රැකුම් උපකරණ ලෙස භාවිත ව්‍යුත්පන්න**  
ඉදිරි රැකුම් උපකරණ ලෙස භාවිත ව්‍යුත්පන්න පිළිබඳ විස්තර පිටු අංක 235 හි සටහන් අංක 19 හි දැක්වේ.

(ආ) ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට නම් කළ මූල්‍ය වත්කම්

සමූහය විසින් කිසිදු මූල්‍ය වත්කමක් මූලික හඳුනාගැනීමේදී ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට නම් කර නොමැත.

**2.3.2.2 කල් පිරෙන තෙක් දරා සිටින මූල්‍ය ආයෝජන**

කල් පිරෙන තෙක් දරා සිටින මූල්‍ය ආයෝජන වල විස්තර පිටු අංක 252 හි සටහන් අංක 25 හි දක්වා ඇත.

**2.3.2.3 ණය සහ ලැබිය යතු දෑ - බැංකු හා වෙනත් ගනුදෙනුකරුවන්**

බැංකු සහ වෙනත් ගනුදෙනුකරුවන්ට ලබා දී ඇති ණය හා ලැබිය යුතු දෑ පිළිබඳව පිළිවෙලින් පිටු අංක 244 සහ 245 සටහන් 22 සහ 23 මගින් දැක්වේ.

(i) ප්‍රතිවිකුණුම් ගිවිසුම් යටතේ මිලදී ගත් සුරැකුම්පත්

අනාගතයේ නිශ්චිත දිනක යළි විකිණීමේ ගිවිසුම් යටතේ මිලදී ගන්නා සුරැකුම්පත්, මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයෙහි නොදක්වයි. උපවිත පොලියද ඇතුළත්ව ගෙවන ලද මුදල, මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයේ ප්‍රතිවිකුණුම් ගිවිසුම් යටතේ මිලදී ගත් සුරැකුම්පත් යටතේ වාර්තා කර ඇත්තේ ගනුදෙනුවේ ආර්ථික ස්ථාවරත්වය පිළිබඳව වන පරිදි සමූහය විසින් දුන් ණයක් වශයෙනි. මිලදී ගත් මිල සහ යළි විකුණු මිල අතර ඇති වෙනස, ශුද්ධ පොළී ආදායම් යටතේ වාර්තා කරන අතර, ගිවිසුමෙහි කාලසීමාව පුරාවට සඵල පොළී අනුපාතයට අනුව එය උපවිත වේ.

ප්‍රතිවිකුණුම් ගිවිසුම් යටතේ මිලදීගත් සුරැකුම්පත් පිළිබඳ විස්තර පිළිවෙලින් පිටු අංක 244 සහ 245 හි සටහන් අංක 22 හා 23 මගින් දැක්වේ.

**2.3.2.4 විකිණීම සඳහා පවතින මූල්‍ය ආයෝජන**

විකිණීම සඳහා පවතින මූල්‍ය ආයෝජන පිළිබඳ විස්තර පිටු 249 හි සටහන් අංක 24 දී දක්වා ඇත.

**2.3.2.5 මුදල් හා මුදල් සමානයන් අයිතම**

මුදල් හා මුදල් සමානයන් පිළිබඳ විස්තර පිටු අංක 234 හි සටහන් අංක 16 හි දැක්වේ.

**2.3.3 මූල්‍ය වගකීම් වර්ගීකරණය සහ පසුව මිනීම**

මූලික හඳුනාගැනීමේ දී සමූහය විසින් එහි මූල්‍ය වගකීම් පහත කාණ්ඩ අතරින් එකක් යටතේ වර්ගීකරණය කරනු ලබයි.

- ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වගකීම් (අ) වෙළඳාම සඳහා දරා සිටින මූල්‍ය වගකීම්
- (ආ) ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට නම් කළ මූල්‍ය වගකීම්
- ක්‍රමක්‍ෂය පිරිවැයට ගණනය කළ මූල්‍ය වගකීම්

මූල්‍ය වගකීම්වලට අදාළව පසුව සිදුකෙරෙන මිනීම් ඒවායෙහි වර්ගීකරණය මත පදනම් වේ. පහත දක්වා ඇති පරිදි සටහන අංක 2.3.3.1 සහ 2.3.3.2 වෙත යොමු වන්න.

**2.3.3.1 ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වගකීම්**

මූලික හඳුනාගැනීමේ දී ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට නම් කළ මූල්‍ය වගකීම් සහ වෙළඳාම සඳහා දරා සිටින මූල්‍ය වගකීම්, ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වගකීම් වලට අයත් වේ. මූලික හඳුනා ගැනීමෙන් අනතුරුව, ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වගකීම් සාධාරණ අගයට මිනුම්කරන අතර, සාධාරණ අගයේ වෙනස්වීම් ලාභාලාභ ගිණුමට හඳුනාගනු ලබයි.

මූල්‍ය වගකීම් ප්‍රධාන වශයෙන් අත්පත් කර ගෙන ඇත්තේ නුදුරු කාලයේ දීම විකිණීමේ හෝ ප්‍රතිමිල දී ගැනීමේ අරමුණින් වන විට හෝ කෙටිකාලීන ලාභාපේක්ෂාවෙන් එක්ව කළමනාකරණය කරනු ලබන ආයෝජන කළඹක කොටසක් ලෙස රඳවා තබාගෙන ඇතිවිට ඒවා වෙළඳාම සඳහා දරා සිටින මූල්‍ය වගකීම් ලෙස වර්ගීකරණය කරනු ලැබේ. ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්හි (ශ්‍රී.ල.ගි.ප්‍ර. 39) මූල්‍ය උපකරණ හඳුනාගැනීම සහ මිනීම යටතේ ඉදිරිපත් කර ඇති ඉදිරි රැකුම් සම්බන්ධතාවය අනුව ඉදිරි රැකුම් ලෙස නම් නොකරන ලද ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ ද මෙම කාණ්ඩයට අයත් වේ.

වෙළඳාම සඳහා දරා සිටින වගකීම් මත ලාභ හෝ අලාභ ආදායම් ප්‍රකාශයෙහි හඳුනාගනු ලැබේ.

සමූහය විසින් මූලික හඳුනාගැනීමේ දී කිසිදු මූල්‍ය වගකීමක් ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට නම් කර නොමැත.

**2.3.3.2 ක්‍රමක්ෂය පිරිවැයට ගණනය කළ මූල්‍ය වගකීම්**

සමූහය විසින් එළඹ ඇති ගිවිසුම් වලට අනුව, දරා සිටින්නාට මුදල් හෝ වෙනත් මූල්‍ය වත්කමක් භාරදීමට බැඳියාවක් පවතින විට හෝ බැඳියාවක් පියවීම සඳහා නිශ්චිත හිමිකම් කොටස් සංඛ්‍යාවක් නිශ්චිත මුදලකට හෝ නිශ්චිත වෙනත් මූල්‍ය වත්කම් අගයකට හුවමාරු වන අවස්ථාවක් හැරුණුවිට, සමූහය විසින් නිකුත් කරන ලද ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට නම් නොකළ මූල්‍ය වත්කම්, "බැංකු වලට ගෙවිය යුතු", "වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු", "ප්‍රතිමිලදී ගැනීමේ ගිවිසුම් යටතේ විකුණූ සුරැකුම්පත්" සහ "ණයපත් නිකුත් කිරීම් හා වෙනත් ණය ගැනීම්" යටතේ වර්ගීකරණය කරන අතර සඵල පොළී අනුපාතික භාවිතා කරමින් ක්‍රමක්ෂය පිරිවැයට හඳුනාගනු ලබයි.

මූලික හඳුනාගැනීමෙන් අනතුරුව, සඵල පොළී අනුපාතික ක්‍රමය යොදා ගනිමින් එම මූල්‍ය වගකීම් ක්‍රමක්ෂය පිරිවැයට මනිනු ලබයි. නිකුත් කිරීමට අදාළ වට්ටම් හෝ අධි මිල සහ සඵල පොළී අනුපාතිකයෙහි අත්‍යන්ත කොටසක් වන පිරිවැය ද සැලකිල්ලට ගනිමින් ක්‍රමක්ෂය පිරිවැය ගණනය කරනු ලබයි. සඵල පොළී අනුපාතික ක්‍රමක්ෂයවීම් ආදායම් ප්‍රකාශයෙහි "පොළී වියදම්" යටතේ හඳුනා ගනී. සඵල පොළී අනුපාතික ක්‍රමක්ෂය ක්‍රියාවලිය හරහා වගකීම් හඳුනා ගැනීම අත්හරින විට ලාභ හා අලාභ ආදායම් ප්‍රකාශයෙහි හඳුනාගනු ලබයි.

- i. බැංකු වලට ගෙවිය යුතු දෑ**  
බැංකු වලට ගෙවිය යුතු දෑ පිළිබඳ විස්තර පිටු අංක 263 හි සටහන් අංක 31 මගින් දැක්වේ.
- ii. වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු දෑ**  
වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු දෑ පිළිබඳ විස්තර පිටු අංක 263 හි සටහන් අංක 32 මගින් දැක්වේ.
- iii. ප්‍රතිමිල දී ගැණුම් ගිවිසුම් යටතේ විකුණන ලද සුරැකුම්පත්**  
ප්‍රතිමිල දී ගැණුම් ගිවිසුම් යටතේ විකුණන ලද සුරැකුම්පත් පිළිබඳ විස්තර පිටු අංක 265 හි සටහන් අංක 33 යටතේ දක්වා ඇත.

**iv. වෙනත් ණය ගැනීම් - ණය සුරැකුම්පත් නිකුත් කිරීම්**  
වෙනත් ණය ගැනීම් - ණය සුරැකුම්පත් නිකුත් කිරීම් පිළිබඳ විස්තර පිටු අංක 265 හි සටහන් අංක 33 යටතේ දක්වා ඇත.

**v. යටත්කාලීන වගකීම්**  
යටත්කාලීන වගකීම් පිළිබඳ විස්තර පිටු අංක 277 හි සටහන් අංක 35 යටතේ දක්වා ඇත.

**2.3.4 මූල්‍ය උපකරණ යළි වර්ගීකරණය**

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන් - (ශ්‍රී ල.ගි.ප්‍ර.39) මූල්‍ය උපකරණ: හඳුනාගැනීම සහ ගණනය කිරීම මගින් අවසර ලැබී ඇති පරිදි සමූහය විසින් ව්‍යුත්පන්න නොවූ මූල්‍ය වත්කම් 'වෙළඳාම සඳහා දරා සිටින' කාණ්ඩයෙන් ඉවත්කර 'විකිණීම සඳහා පවතින', 'ණය සහ ලැබියයුතු දෑ' හෝ 'කල්පිරීම තෙක් දරා සිටින' කාණ්ඩ යටතේ යළි වර්ගීකරණය කරනු ලැබේ. ඇතැම් අවස්ථානුකූලව, මූල්‍ය වත්කම් 'විකිණීම සඳහා පවතින' කාණ්ඩයෙන් ඉවත්කර 'ණය සහ ලැබියයුතු දෑ' 'වෙළඳාම සඳහා දරා සිටින' හෝ 'කල්පිරෙන තෙක් දරා සිටින' කාණ්ඩ යටතේ යළි වර්ගීකරණය කිරීමටද සමූහයට අවසර ඇත.

මෙසේ යළි වර්ගීකරණය කිරීම්, යළි වර්ගීකරණය කරනු ලබන දිනට සාධාරණ වටිනාකමට වාර්තා කරනු ලබන අතර එය නව ක්‍රමක්ෂය පිරිවැය බවට පත් වේ.

විකිණීම සඳහා පවතින කාණ්ඩයෙන් ඉවතට ගෙන යළි වර්ගීකරණය කරනු ලබන ස්ථාවර කල්පිරීමේ කාලසීමාවක් සහිත (මූල්‍ය වත්කම් මත) හිමිකම්වල කලින් හඳුනාගත් ලාභයක් හෝ පාඩුවක් වේ නම්, සඵල පොළී අනුපාතිකය භාවිතා කරමින් ආයෝජනයෙහි අවශේෂ කාලසීමාව පුරා ලාභ හෝ අලාභ යටතේ ක්‍රමක්ෂය කරනු ලැබේ. නව ක්‍රමක්ෂය පිරිවැය හා අපේක්ෂිත මුදල් ප්‍රවාහ අතර යම් වෙනසක් වේ නම්, එයද සඵල පොළී අනුපාතිකය භාවිත කරමින් වත්කමෙහි අවශේෂ කාලසීමාව පුරා ක්‍රමක්ෂය කරනු ලැබේ.

මූල්‍ය වත්කමක් සතුව ස්ථාවර කල්පිරීමේ කාලසීමාවක් නොමැති අවස්ථාවක දී එබඳු මූල්‍ය වත්කමක් විකුණා හෝ ඉවත් කර ඇති විටක ලාභ හෝ අලාභ යටතේ එම ලාභය/අලාභය දක්වනු ලැබේ. එකී වත්කම පසුව භානිකරණය වී ඇතැයි තීරණය කරනු ලැබුවහොත්, හිමිකමෙහි වාර්තා කර ඇති අගය ආදායම් ප්‍රකාශයට නැවත ගෙන යනු ලැබේ.

යම් මූල්‍ය වත්කමක් නුදුරු අනාගතය තෙක් හෝ කල් පිරෙන තෙක් රඳවා ගැනීමේ හැකියාව හා අභිමතය සමූහයට ඇති විටක සමූහය විසින් ණය හා ලැබිය යුතු දෑ යන නිර්වචනයට ගොනු කළ හැකි ව්‍යුත්පන්න නොවූ ගනුදෙනු කළ හැකි වත්කමක් "වෙළඳාම සඳහා දරා සිටින", කාණ්ඩයෙන් ඉවතට ගෙන "ණය හා ලැබිය යුතු දෑ" කාණ්ඩයට යළි වර්ගීකරණය කළ හැකිය. මූල්‍ය වත්කමක් යළි වර්ගීකරණය කර ඇත්නම් හා එකී මුදල් ලැබීම් වල අය කර ගැනීමේ හැකියාව ඉහළ යාම හේතු කොට ගෙන අනාගත මුදල් ලැබීම් පිළිබඳ ඇස්තමේන්තු, සමූහය විසින් ඉහළ නංවන්නේ නම්, එම ඉහළ යාමෙහි බලපෑම තක්සේරුවෙහි වෙනසක් ඇති කළ දින සිට සපල පොළී අනුපාතිකයට කරනු ලබන ගැලපීමක් ලෙස හඳුනාගනු ලබයි.

යළි වර්ගීකරණය කිරීම සිදු කරනු ලබන්නේ කළමනාකාරිත්වයේ අභිමතය පරිදි වන අතර, උපකරණයෙන් උපකරණය යන පදනම මත එම තීරණය ගනු ලැබේ.

මූලික හඳුනා ගැනීමෙන් පසුව සමූහය විසින් කිසිදු මූල්‍ය උපකරණයක් ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට නම් කළ කාණ්ඩයට යළි වර්ගීකරණය කරනු නොලබයි. එමෙන්ම මූලික හඳුනා ගැනීමේ දී ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට නම් කළ යම් මූල්‍ය උපකරණයක් වේ නම්, සමූහය විසින් එබඳු මූල්‍ය උපකරණයක් ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගය යන කාණ්ඩයෙන් ඉවතට ගැනීම සමූහය විසින් සිදු නොකරනු ලබයි.

**2.3.5 මූල්‍ය උපකරණ හඳුනාගැනීම අත්හැරීම**

**අ) මූල්‍ය වත්කම්**

පහත අවස්ථාවල දී සමූහය විසින් මූල්‍ය වත්කමක් (හෝ අදාළ අවස්ථාවල දී මූල්‍ය වත්කමක කොටසක් හෝ සමාන මූල්‍ය වත්කම් කාණ්ඩයක කොටසක්) හඳුනාගනු නොලබයි.

- වත්කම මගින් මුදල් ප්‍රවාහ ලැබීමේ අයිතිය ඉකුත්වී ඇති විට, හෝ
- වත්කම වෙතින් මුදල් ප්‍රවාහ ලැබීමේ අයිතිය සමූහය විසින් වෙනත් පාර්ශ්වයකට පවරා ඇති විට හෝ ලද මුදල් ප්‍රවාහ සැලකිය යුතු ප්‍රමාදයකින් තොරව මුද්‍රමනින්ම තෙවන පාර්ශ්වයකට ගෙවීමට බැඳෙන බව සමූහය විසින් සහතික වී ඇති විට සහ වත්කමෙහි සියලුම අවදානම් හා ප්‍රතිලාභ සමූහය විසින් සැලකිය යුතු මට්ටමකට වෙනත් පාර්ශ්වයකට පවරා හෝ සමූහය විසින් වත්කමට අදාළ සියලුම අවදානම් හා ලාභ සැලකිය යුතු මට්ටමකට රඳවා ගෙන හෝ පවරා නොමැති මුත් වත්කමෙහි පාලනය පවරා ඇති විට.

වත්කම මගින් මුදල් ප්‍රවාහ ලැබීමේ අයිතිය සමූහය විසින් වෙනත් පාර්ශ්වයකට පවරා ඇති විට හෝ මුදල් ප්‍රවාහ මුද්‍රමනින්ම තෙවන පාර්ශ්වයකට ගෙවීමට බැඳීමක් ඇතිකරගත් විට සමූහය විසින් වත්කමට අදාළ සියලුම අවදානම් හා ලාභ සැලකිය යුතු මට්ටමකට රඳවාගෙන හෝ පවරා නොමැති මුත් වත්කමෙහි පාලනය පවරා ඇති විට වත්කමෙහි කටයුතු සම්බන්ධයෙන් සමූහයේ සහභාගිත්වයේ ප්‍රමාණය අනුව අදාළ වත්කම හඳුනාගනු ලබයි. එබඳු අවස්ථාවල දී සමූහය විසින් ආශ්‍රිත වගකීමක්ද හඳුනාගනු ලබයි. සමූහය විසින් රඳවාගනු ලැබූ අයිතීන් හා වගකීම් පිළිබඳ වන ආකාරයට පවරන ලද වත්කම් හා ආශ්‍රිත වගකීම් මනිනු ලබයි.

පවරන ලද වත්කම මත ඇපකරයක ස්වරූපයෙන් පවතින අඛණ්ඩ සම්බන්ධය, වත්කමක මුල් ප්‍රවර්තන අගය සහ සමූහයට යළි ගෙවීමට සිදුවිය හැකි උපරිම අගය යන දෙකෙන් අඩු අගය පිළිබඳ සැලකිල්ලට ගනිමින් මනිනු ලබයි.

**ආ) මූල්‍ය වගකීම්**

වගකීම යටතට ගැනෙන බැඳියාව ඉකුත්වී හෝ අවලංගුවී හෝ නිදහස් කර ඇතිවිට මූල්‍ය වගකීම් හඳුනාගැනීම අත් හරිනු ලබයි.

දැනට පවතින මූල්‍ය වගකීමක් එම ණය කරුගේම සැලකිය යුතු ලෙස වෙනස් කොන්දේසි සහිත වෙනත් වගකීමක් මගින් ප්‍රතිස්ථාපනය වූ විට හෝ දැනට පවතින වගකීමක කොන්දේසි සැලකිය යුතු සංශෝධනයකට භාජනය වූ විට, එම ප්‍රතිස්ථාපනය හෝ සංශෝධනය, ප්‍රථම වගකීම හඳුනාගැනීම අත්හැරීමක් ලෙස සහ නව වගකීමක් හඳුනාගැනීමක් ලෙස සලකනු ලබයි. මුල් මූල්‍ය වගකීමෙහි ප්‍රවර්තන අගය සහ ගෙවූ ප්‍රතිෂ්ඨාව අතර වෙනස ලාභාලාභ මගින් හඳුනාගනු ලැබේ.

**2.3.6 මූල්‍ය වත්කම් භානිකරණය**

සෑම වාර්තා කරනු ලබන දිනයක දීම සමූහය විසින් යම් මූල්‍ය වත්කමක හෝ මූල්‍ය වත්කම් සමූහයක් භානිකරණය වූ බවට විෂය මූලික සාක්ෂි ඇත්දැයි තක්සේරු කරනු ලබයි. වත්කමක මූලික හඳුනාගැනීමෙන් අනතුරුව සිදුවන සිද්ධියකදී හෝ සිද්ධීන්ගේ ප්‍රතිඵලයක් ලෙස අගය අඩු වීම පිළිබඳ විෂය මූලික සාක්ෂි ඇති විට දී සහ එහි අලාභ භානියෙන්/භානි වලින් මූල්‍ය වත්කමෙහි හෝ මූල්‍ය වත්කම් සමූහයෙහි තක්සේරු කළ අනාගත මූල්‍ය ප්‍රවාහයට විශ්වාසනීයව තක්සේරු කළ හැකි බලපෑමක් ඇති විට පමණක් මූල්‍ය වත්කමක හෝ මූල්‍ය වත්කම් සමූහයක භානිකරණය වී ඇති බවට සලකනු ලබයි.

ණයකරුවකු හෝ ණයකරුවන් කණ්ඩායමක් සැලකිය යුතු මූල්‍ය දුෂ්කරතා අත්විඳින බවට හෝ ඔවුන් බංකොලොත් වීමේ හෝ වෙනත් මූල්‍ය ප්‍රතිව්‍යුහගත කිරීම් වලට ණය හෝ පොළී හෝ මූලික ගෙවීම් පැහැර හැරීමේ සම්භාවිතාවයක් ඇති බවට හා හිඟ මුදල්වල වෙනස්වීම් හෝ ණය ගෙවීම් පැහැර හැර සහ සමගාමී ආර්ථික තත්ත්වයන්හිදී තක්සේරු කරන ලද අනාගත මූල්‍ය ප්‍රවාහයන්හි මිනිය හැකි අඩු වීමක් පෙන්නුම් කරන දත්ත, අගය අඩු කිරීම්වල විෂය මූලික සාක්ෂි අතරට ඇතුළත් විය හැකිය.

මූල්‍යමය වත්කම් (හිමිකම් සුරැකුම් ඇතුළුව) හානිකරණය වී ඇති බවට දැක්විය හැකි විෂය මූලික සාක්ෂි පහත පරිදි විය හැකිය:

- ණයකරුගේ හෝ ණය නිකුත්කරන්නාගේ සැලකිය යුතු මූල්‍යමය දුෂ්කරතා
- ණය පහසුකම් පිළිබඳ කාර්ය සටහන් යළි සකස් කිරීම
- අහිතකර මූල්‍ය අනුපාත සහ තෝලන අනුපාත
- බාහිර ණය වර්ගීකරණ පහත හෙළීම
- ණයකරුගේ පැහැර හැරීම්
- සමූහය විසින් වෙනත් අවස්ථාවක දී නොසලකන කොන්දේසි මත ණය හෝ අත්තිකාරම් ප්‍රතිව්‍යුහගත කිරීම
- ණයකරු හෝ ණයහිමියා බුන්වත් වීමට ඉඩඇති බව පෙන්නුම් කරන දර්ශක
- සුරැකුම් සඳහා සක්‍රීය වෙළඳපළක් අහිමිවීම, හෝ
- සමූහයේ පැහැරහැරීම් හා සහසම්බන්ධවන සමූහයේ ණයකරුවන්ගේ/ ණයහිමියන්ගේ ගෙවීම් තත්ත්වයන් ගේ අවාසිදායක වෙනස්වීම් හෝ ආර්ථික තත්ත්වයන් ගේ අවාසිදායක වෙනස්වීම් ආදී සමූහයට අදාළ වන වෙනත් නිරීක්ෂණය කළ හැකි දත්ත.

පොදුවේ ගත්විට, 20% ක අඩු වීමක් සමූහය විසින් “සැලකිය යුතු” ගණයෙහිලා ද මාස 06 ක කාලසීමාව “දීර්ඝ වූ” ගණයෙහිලා ද සලකනු ලබයි. කෙසේ වුවද, නිශ්චිත වාතාවරණයන් යටතේ මීට වඩා අඩු ප්‍රතිශතයක අඩුවීමක් හෝ කෙටි කාලසීමාවක් වුවද යෝග්‍ය විය හැකිය.

**i. ක්‍රමකෂය පිරිවැයට පවත්වාගෙන යන මූල්‍ය වත්කම් හානිකරණය**

කේවල සහ සාමූහික හානිකරණ ඇගයීම පිළිබඳ විස්තර පිටු අංක 224 හි සටහන් අංක 10 මගින් දැක්වේ.

**ii. විකිණීම සඳහා පවතින මූල්‍ය ආයෝජන හානිකරණය**

විකිණීම සඳහා පවතින මූල්‍ය ආයෝජන හානිකරණය පිළිබඳ සවිස්තරාත්මක කරුණු පිටු අංක 249 හි සටහන් අංක 24 මගින් දැක්වේ.

**2.3.7 මූල්‍ය උපකරණ වලට අදාළ ආදායම හා වියදම හඳුනාගැනීම**

ආර්ථික ප්‍රතිලාභ බැංකුවට ගලා ඒම හා ආදායම විශ්වසනීය ලෙස ගණනය කිරීමට හැකි මට්ටම දක්වා ආදායම් හඳුනාගනු ලබයි. ආදායම් හා වියදම් පිළිබඳ විස්තර පිටු අංක 220 සිට 229 හි සටහන් අංක 3 - 14 හි දැක්වේ.

**i. පොළී සහ සමාන ආදායම් හා වියදම්**

පොළී ආදායම් හා වියදම් පිළිබඳ විස්තර පිටු අංක 220 සිට 222 හි සටහන් අංක 3 හා 4 හි දැක්වේ.

**ii. ගාස්තු සහ කොමිස් ආදායම**

කොමිස් ආදායම හා වියදම් පිළිබඳ විස්තර පිටු අංක 222 හි සටහන් අංක 223 හි දැක්වේ.

**iii. වෙළඳ කටයුතු වලින් ලද ශුද්ධ ආදායම**

වෙළඳ කටයුතු වලින් ලද ශුද්ධ ආදායම/(පාඩුව) පිළිබඳ විස්තර පිටු අංක හි සටහන් අංක 6 යටතේ දක්වා ඇත.

**iv. ලාභාංශ ආදායම**

ආදායම් ලැබීමේ අයිතිය ස්ථාපිත වූ විට ලාභාංශ ආදායම හඳුනාගනු ලබයි. බොහෝ විට මෙය ප්‍රකාශ හිමිකම් සුරැකුම් සඳහා ලාභාංශ රහිත දිනය වේ. ලාභාංශ ආදායම පිළිබඳ විස්තර පිටු අංක 224 හි සටහන් අංක 9 යටතේ දක්වා ඇත.

**2.4 දේපල, පිරිසහ හා උපකරණ →**

දේපල, පිරිසහ හා උපකරණ පිළිබඳ විස්තර පිටු අංක 254 හි සටහන් අංක 27 මගින් දැක්වේ.

**2.5 අස්පාශ්‍ය වත්කම් →**

අස්පාශ්‍ය වත්කම් පිළිබඳ විස්තර පිටු අංක 260 හි සටහන් අංක 28 මගින් දැක්වේ.

**2.6 මූල්‍ය නොවන වත්කම් හානිකරණය →**

සෑම වාර්තාකරණ කාලපරිච්ඡේදයක් අවසානයේදීම විලම්බිත බදු වත්කම් නොවන වත්කම් හානිකරණය වූ බවට කිසියම් හෝ හැඟවීමක් ඇත්දැයි සමූහය විසින් අගයනු ලබයි. එබඳු හැඟවීමක් ඇත්නම් හෝ වත්කමක් සඳහා වාර්ෂික හානිකරණ පරීක්ෂාවක් සිදුකිරීම අවශ්‍ය වන්නේ නම්, සමූහය විසින් වත්කමෙන් නැවත අයකරගත හැකි වටිනාකම ඇස්තමේන්තු කරනු ලැබේ. වත්කමක ධාරණ අගය එහි නැවත අයකරගත හැකි වටිනාකම ඉක්මවයි නම්, එම වත්කම හානිකරණය වී ඇතැයි සලකනු ලබන අතර, වත්කමේ ධාරණ අගය එහි නැවත අයකරගත හැකි වටිනාකම අඩු කරයි.

**2.7 සේවක ප්‍රතිලාභ →**

**2.7.1 නිර්වචිත විශ්‍රාම ප්‍රතිලාභ සැලසුම්**

**2.7.1.1 සේවක විශ්‍රාම අරමුදල - I**

1995 ඔක්තෝබර් 01 දිනට ප්‍රථම බැංකුවට බැඳුණු ස්ථිර කාර්යමණ්ඩල සාමාජිකයින් සඳහා නිර්වචිත විශ්‍රාම සැලසුම් ක්‍රමයක් බැංකුව විසින් ක්‍රියාත්මක කරනු ලබයි. මේ සඳහා වෙනම පාලනය කෙරෙන අරමුදලක් වෙත සාමාජිකයින් විසින් සිය දායකත්වය දැක්විය යුතු වේ. පුරෝකථන ඒකක ණය පිට ගණක තක්සේරු කිරීමේ ක්‍රමයක් භාවිතා කරමින් නිර්වචිත විශ්‍රාම ප්‍රතිලාභ සැලසුම යටතේ ප්‍රතිලාභ සැපයීමේ පිරිවැය වෙන වෙනම තීරණය කරනු ලබයි. ජීව ගණක ලාභ හා අලාභ ඒවා ඇතිවන කාලපරිච්ඡේදය තුළ වෙනත් විස්තීර්ණ ආදායම් යටතේ වාර්තා කරනු ලබයි.

නිර්වචිත ප්‍රතිලාභ වත්කම් හෝ වගකීම්, මින් පෙර හඳුනා නොගත් අතීත සේවා පිරිවැය හා බැඳීම් පියවීමට සෘජුවම අවශ්‍ය කෙරෙන සැලසුම් වත්කම්වල සාධාරණ අගය හා මින් පෙර හඳුනා නොගත් ජීව ගණක අලාභ අඩු කළ පසුව එළඹෙන නිර්වචිත ප්‍රතිලාභ බැඳීම්හි වත්මන් අගය ලෙස ගණනය කෙරේ. නිර්වචිත ප්‍රතිලාභ වගකීමෙහි අගය, බැංකුව විසින් දරනු ලබන අතර, ලාභ හෝ අලාභ යටතේ වාර්තා කරනු ලබයි. යම් වත්කමක අගය කිසියම් ජීව ගණක අලාභයක් සහ මින් පෙර හඳුනා නොගත් පැරණි සේවා පිරිවැය හා විශ්‍රාම සැලසුමට අදාළ ඉදිරි දායකත්ව මුදල් අඩු කිරීමක් හෝ ආර්ථික ප්‍රතිලාභයක වත්මන් අගය යනාදියෙහි ජෛෂ්‍යයට, සීමා වෙයි.

ජීවගණන හා උපදේශන ජීවගණක පිළිබඳව ඇමෙරිකානු ඇකඩමියේ සාමාජික පියල් එස්. ශුණතිලක මහතා FSA (USA) විසින් 2016 දෙසැම්බර් 31 දිනට නවතම ජීව ගණක ඇගයීමක් සිදුකරන ලදී.

2016 දෙසැම්බර් 31 දිනට යෙදුණු ඇගයීමේදී යොදා ගන්නා ලද ප්‍රධාන මූල්‍ය උපකල්පන පහත පරිදි වේ:

පොළිය/වට්ටම් අනුපාතය	වාර්ෂිකව	-	12.00%
ජීවන වියදම් දීමනාවේ ඉහළ යාම	වාර්ෂිකව	-	4.50%
මූලික වැටුප් සාමාන්‍යයෙහි ඉහළ යාම	වාර්ෂිකව	-	6.50%

විශ්‍රාම අරමුදලෙහි වත්කම්, බැංකුවේ වත්කම් වලින් වෙන්ව පවත්වාගෙන යනු ලබන අතර, භාරකාර අරමුදලෙහි ප්‍රතිපාදන අනුව භාරකරුවන් විසින් ස්වාධීනව පරිපාලනය කරනු ලැබෙයි. එමෙන්ම එය ස්වාධීන බාහිර විගණකවරුන්ගේ වාර්ෂික විගණනයට භාජනය වේ. මූල්‍ය ප්‍රකාශන මෙන්ම විගණන වාර්තාව ද සභාගත කිරීමෙන් අනතුරුව භාරකාර මණ්ඩලය විසින් සමාලෝචනය කරනු ලබයි. අරමුදල් සැපයීම, ප්‍රශස්ත මට්ටමින් සිදුවන බවට වගබලා ගැනීමට බැංකුව බැඳී සිටින බැවින් මෙකී මූල්‍ය ප්‍රකාශන සහ විගණන වාර්තාව ද බැංකුවේ හෙළිදරව් කිරීම් වලදී සමාලෝචනයට ඉදිරිපත් කෙරෙයි. මෙම අරමුදලට දායක වූ සාමාජිකයෙකුගේ දිවි ඇති තෙක් විශ්‍රාම වැටුප මාසිකව ගෙවනු ලබයි. සේවක විශ්‍රාම අරමුදල - I පිළිබඳ විස්තර පිටු අංක 267 සිට 269 දක්වා සටහන් අංක 34 (අ) 1 හි දැක්වේ.

**2.7.1.2 අරමුදල් නොයෙදූ විශ්‍රාම වගකීම**

ජීවගණක ඇගයීම සිදු කළ වහාම අරමුදල් නොයෙදූ පසුගිය සේවා පිරිවැය වෙනත් විස්තීර්ණ ආදායම් යටතේ හඳුනාගනු ලබයි. 2016.12.31 දිනට රු. මිලියන 1,253ක අතීත සේවා පිරිවැය ගිණයක් ජීවගණක ඇගයීම් තක්සේරුවෙහි ප්‍රතිඵල මගින් පෙන්නුම් කරන අතර, එය මුළුමනින්ම ප්‍රතිපාදනය කර ඇත. අරමුදල් නොයෙදූ විශ්‍රාම වගකීමෙහි විස්තර සටහන් අංක 34 (අ) 1 හි දක්වා ඇත.

**2.7.1.3 සේවක විශ්‍රාම අරමුදල - II**

1995 ඔක්තෝබර් මස 01 දින හෝ ඉන් අනතුරුව බැංකු සේවයට බැඳුණු ස්ථිර කාර්යමණ්ඩල සාමාජිකයන් සඳහා, බැංකුව විසින් අදාළ සාමාජිකයාගේ මාසික දළ වැටුපින් 12% ක දායකත්වයක් වෙනම පාලනය වන අරමුදලක් වෙත මාසිකව දායක කළ යුතු වන නිර්වචිත විශ්‍රාම ප්‍රතිලාභ සැලසුමක් බැංකුව විසින් ස්ථාපනය කර මෙහෙයවනු ලබයි.

ප්‍රක්ෂේපිත ඒකක ප්‍රතිලාභ, ජීවදත්ත ඇගයීම් ක්‍රමයක් භාවිත කරමින් නිශ්චිත ප්‍රතිලාභ විශ්‍රාම සැලසුම් යටතේ ප්‍රතිලාභ සැපයීමේ පිරිවැය වෙනම තීරණය කරනු ලබයි. ජීවදත්ත ලාභ හා පාඩු, ඒවා පැන නගිනු ලබන කාලපරිච්ඡේදය තුළ වෙනත් විස්තීර්ණ ආදායම් යටතේ හඳුනාගනු ලබයි.

නිර්වචිත ප්‍රතිලාභ වත්කම් හෝ වගකීම්, මින් පෙර හඳුනා නොගත් අතීත සේවා පිරිවැය හා බැඳීම් පියවීමට සෘජුවම අවශ්‍ය කෙරෙන සැලසුම් වත්කම්වල සාධාරණ අගය හා මින් පෙර හඳුනා නොගත් ජීව ගණක අලාභ අඩු කළ පසුව එළඹෙන නිර්වචිත ප්‍රතිලාභ බැඳීම්හි වත්මන් අගය ලෙස ගණනය කෙරේ. නිර්වචිත ප්‍රතිලාභ වගකීමෙහි අගය, බැංකුව විසින් දරනු ලබන අතර, ලාභ හෝ අලාභ යටතේ වාර්තා කරනු ලබයි. යම් වත්කමක අගය කිසියම් ජීව ගණක අලාභයක් සහ මින් පෙර හඳුනා නොගත් පැරණි සේවා පිරිවැය හා විශ්‍රාම සැලසුමට අදාළ ඉදිරි දායකත්ව මුදල් අඩු කිරීමක් හෝ ආර්ථික ප්‍රතිලාභයක වත්මන් අගය යනාදියෙහි ජෛෂ්‍යයට, සීමා වෙයි.



ජීවගණක හා උපදේශන ජීවගණක පිළිබඳව ඇමෙරිකානු ඇකඩමි සාමාජික පියල් එස්. ශුණතිලක මහතා FSA (USA) විසින් 2016 දෙසැම්බර් 31 දිනට නවතම ජීව ගණක ඇගයීමක් සිදුකරන ලදී.

2016 දෙසැම්බර් 31 දිනට යෙදුණු ඇගයීමේ දී යොදා ගන්නා ලද ප්‍රධාන මූල්‍ය උපකල්පන පහත පරිදි වේ.

පොළී/වට්ටම් අනුපාතය	වාර්ෂිකව -	12.00%
ජීවන වියදම් දීමනාවේ ඉහළයාම	වාර්ෂිකව -	4.50%
මූලික වැටුප් සාමාන්‍යයෙහි ඉහළයාම	වාර්ෂිකව -	6.50%

විශ්‍රාම අරමුදලෙහි වත්කම්, බැංකුවේ වත්කම් වලින් වෙන්ව පවත්වාගෙන යනු ලබන අතර, භාරකාර අරමුදලෙහි ප්‍රතිපාදන අනුව භාරකරුවන් විසින් ස්වාධීනව පරිපාලනය කරනු ලැබෙයි. එමෙන්ම එය ස්වාධීන බාහිර විගණකවරුන්ගේ වාර්ෂික විගණනයට භාජනය වේ. මූල්‍ය ප්‍රකාශන මෙන්ම විගණන වාර්තාව ද සභාගත කිරීමෙන් අනතුරුව භාරකාර මණ්ඩලය විසින් සමාලෝචනය කරනු ලබයි. අරමුදල් සැපයීම, ප්‍රශස්ත මට්ටමින් සිදුවන බවට වගබලා ගැනීමට බැංකුව බැඳී සිටින බැවින් මෙකී මූල්‍ය ප්‍රකාශන සහ විගණන වාර්තාව ද බැංකුවේ හෙළිදරව් කිරීම් වලදී සමාලෝචනයට ඉදිරිපත් කෙරෙයි. මෙම අරමුදලට දායක වූ සාමාජිකයෙකුගේ දිවි ඇති තෙක් විශ්‍රාම වැටුප මාසිකව ගෙවනු ලබයි.

සේවක විශ්‍රාම අරමුදල - II හි විස්තර පිටු අංක 270 සිට 272 හි සටහන් අංක 34 (අ) 2 මගින් දැක්වේ.

**2.7.1.4 වැන්දඹු හා අනන්දරු විශ්‍රාම අරමුදල**

2013 දෙසැම්බර් මස සිට බලපැවැත්වෙන පරිදි බැංකුව විසින් සේවක විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය II හි සාමාජිකයන් වෙනුවෙන් වැන්දඹු හා අනන්දරු විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් ස්ථාපනය කරන ලදී. සේවක විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය II හි සාමාජිකයින්හට ඔවුන්ගේ කැමැත්ත අනුව වැන්දඹු හා අනන්දරු විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයේ සාමාජිකත්වය ලබා ගැනීමේ අවස්ථාව ඇත. බැංකුව විසින් මෙම අරමුදල සඳහා දායක නොවන අතර බැංකු සේවකයන් විසින් ඔවුන්ගේ මූලික වැටුපින් 5% ක් මාසිකව දායක මුදල් ලෙස ගෙවනු ලබයි.

**2.7.2 විශ්‍රාම පාරිතෝෂික**

සේවක විශ්‍රාම වැටුප් II යෝජනා ක්‍රමය ස්ථාපිත කිරීමත් සමග 1995 ඔක්තෝබර් මස 01 දින හෝ ඉන් පසුව බැංකු සේවයට බැඳුණු සේවකයින් සේවක විශ්‍රාම වැටුප් II යෝජනා ක්‍රමයට ඇතුළත් වේ. එහෙයින් ඔවුන් සේවා පාරිතෝෂික ක්‍රමය යටතේ හිමිවන අයිතීන් හා වරප්‍රසාද සඳහා හිමිකම් නොකියයි. කෙසේ වුවද, මෙම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය යටතේ ප්‍රතිලාභ හිමිකර ගැනීම සඳහා අවම වශයෙන් මාස 120 ක අඛණ්ඩ සක්‍රීය සේවා කාලයක් සම්පූර්ණ කළ යුතුව පවතී. එහෙයින් වසර 10 ක සේවා කාලය සම්පූර්ණ කිරීමට පෙර විශ්‍රාම යනු ලබන හෝ විශ්‍රාම යාම හැරුණු කොට වෙනත් හේතු මත වසර 05 කට පසු සේවා කාලය අවසන් වන සේවකයින්හට 1983 අංක 12 දරණ පාරිතෝෂික දීමනා ගෙවීමේ පනත යටතේ සේවාවසාන පාරිතෝෂික දීමනා හිමිකර ගැනීමේ අවස්ථාව හිමි වේ. මේ යටතේ සිය සේවය අවසන් කරන ලද මූල්‍ය වර්ෂයේ අවසන් මාසය සඳහා ගෙවන ලද දළ වැටුප මෙන් මාස 1/2 ක අනුපාතයක් යටතේ අඛණ්ඩ සේවයේ නියැළුණු සෑම වසරක් වෙනුවෙන්ම පාරිතෝෂික දීමනා ගෙවනු ලබයි.

කළමනාකාරිත්වයේ අදහස හා පසුගිය අත්දැකීම්වලට අනුව එබඳු සිදුවීමක් ඇතිවීමේ සම්භාවිතාවය විරලය. වාර්තා කරන දිනට සැලකිය යුතු වගකීමක් වාර්තා නොවුවහොත්, සේවා පාරිතෝෂික සඳහා මූල්‍ය ප්‍රකාශයෙහි ප්‍රතිපාදන වෙන් කරනු නොලබයි. 1983 අංක 12 දරණ සේවා පාරිතෝෂික ගෙවීමේ පනත යටතේ ඉහත දැක්වූ අන්දමේ සිදුවීමක් මත සේවකයෙකුහට සේවා පාරිතෝෂික ගෙවීම සිදු කළහොත්, එය ගෙවූ වර්ෂයේ ආදායම් ප්‍රකාශයෙහි පාරිතෝෂික වියදමක් ලෙස හඳුනාගනු ලබයි.

**2.7.3 පශ්චාත් සේවා වෛද්‍ය ප්‍රතිලාභ**

විශ්‍රාමීක සේවකයින් වෙනුවෙන් බැංකුව විසින් දායකත්ව වෛද්‍යාධාර යෝජනා ක්‍රමයක් පවත්වාගෙන යනු ලබයි. මේ සැලසුම යටතේ ඇති වත්කම් බැංකුවේ සෛෂු වත්කම් වලින් ස්වාධීනව පවත්වා ගෙන යනු ලබන අතර, එම අරමුදලෙහි භාරකාර ඔප්පුවෙහි ප්‍රතිපාදන ප්‍රකාර බැංකුවේ කළමනාකාරිත්වය හා සේවකයින් නියෝජනය කරනු ලබන කළමනාකාර/භාරකාර මණ්ඩලයක් මගින් පරිපාලනය කරනු ලබයි.

වරින් වර සිදු කරනු ලබන ජීවගණක නිර්දේශ මත බැංකුවේ කළමනාකාරිත්වය විසින් තීරණය කරනු ලබන මුදල් ප්‍රමාණය බැංකුව විසින් දායකත්ව වෛද්‍යාධාර සැලසුම් ක්‍රමය වෙත දායක කරනු ලබයි. ඒ අනුව 2016 වර්ෂයේ ලාභයෙන් රුපියල් මිලියන 71.7 ක් මේ සඳහා ප්‍රතිපාදනය කර ඇත.

පශ්චාත් සේවා වෛද්‍ය ප්‍රතිලාභ පිළිබඳ විස්තර පිටු අංක 273 සහ 274 හි සටහන් අංක 34 (අ) 3 මගින් දැක්වේ.

**2.7.4 නිර්වචිත දායකත්ව සැලසුම්**

නිර්වචිත දායකත්ව සැලසුම් පිළිබඳ විස්තර පිටු අංක 225 හි සටහන් අංක 11 මගින් දැක්වේ.

**2.8 වෙනත් වගකීම් →**

වෙනත් වගකීම් පිළිබඳ විස්තර පිටු අංක 266 හි සටහන් අංක 34 මගින් දැක්වේ.

**2.9 ප්‍රතිපාදන →**

අතීත සිද්ධියක ප්‍රතිඵලයක් ලෙස සමූහය හමුවේ ප්‍රවර්තන බැඳීමක් (නෛතික හෝ සම්මුතිය) ඇති විට හා එකී බැඳීම පියවීම සඳහා ආර්ථික ප්‍රතිලාභ වලින් යුතු සම්පත් පිටතට ගලායාම අවශ්‍යවීම හවුරු වන විටක සහ බැඳීම් ප්‍රමාණයෙහි විශ්වසනීය ඇස්තමේන්තුවක් කළ හැකි විටකදී ප්‍රතිපාදන හඳුනාගනු ලබයි. කිසියම් ප්‍රතිපාදනයකට අදාළ වියදම්, ආදායම් ප්‍රකාශයෙහි දක්වනු ලබන්නේ කිසියම් ප්‍රතිපූරණයක් වේ නම් එය අඩු කිරීමෙන් අනතුරුවය.

**2.9.1 වංචා සහගතව මුදල් ආපසු ගැනීම් වෙනුවෙන් වෙන් කළ ප්‍රතිපාදන**

2016 දෙසැම්බර් 31 දිනට හඳුනාගනු ලැබූ වංචා සහගත මුදල් ආපසු ගැනීම්වලට අදාළ මුළු වටිනාකම රුපියල් මිලියන 95.5 ක් විය. රුපියල් මිලියන 89.11 ක ප්‍රතිපාදන මේ වනවිටත් ගිණුමෙහි පවතී.

**2.10 අසම්භාව්‍ය වගකීම් හා බැඳියාවන් →**

අසම්භාව්‍ය වගකීම් හා බැඳියාවන් පිළිබඳ විස්තර පිටු අංක 282 සහ 283 හි සටහන් අංක 39 මගින් දැක්වේ.

**2.11 බදු →**

**2.11.1 ප්‍රවර්තන බදුකරණය**

ප්‍රවර්තන බදු පිළිබඳ විස්තර පිටු අංක 227 හි සටහන් අංක 13 මගින් දැක්වේ.

**2.11.2 විලම්බිත බදුකරණය**

විලම්බිත බදු පිළිබඳ විස්තර පිටු අංක 227 හා 262 හි පිළිවෙලින් සටහන් අංක 13 හා 29 මගින් දැක්වේ.

**2.11.3 මූල්‍ය සේවා සඳහා එකතුකළ අගය මත බදු**

2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතෙහි 25 (අ) වගන්තිය සහ එහි සංශෝධන ප්‍රකාර මූල්‍ය සේවා සඳහා එකතුකළ අගය මත බදු ගණනය කෙරෙයි.

ආර්ථික ක්‍ෂයවීම් හා සේවක පාරිශ්‍රමික සඳහා ගලපන ලද මූල්‍ය සේවා සඳහා එකතු කළ අගය මත බදු හා ජාතිය ගොඩනැගීමේ බදු ගෙවීමට පෙර මෙහෙයුම් ලාභය මත 11% ක් හා 15% මූල්‍ය සේවා සඳහා එකතු කළ අගය මත බදු ලෙස ගෙවිය යුතුවේ.

වර්ෂය තුළ අදාළ වූ එකතු කළ අගය මත බදු අනුපාතිකය පහත පරිදි වේ:

- 15% - දින 132
- 11% - දින 234

**2.11.4 මූල්‍ය සේවා සඳහා ජාතිය ගොඩනැගීමේ බදු**

2014 අංක 10 දරන ජාතිය ගොඩනැගීමේ බදු (සංශෝධිත) පනතෙහි ප්‍රතිපාදන ප්‍රකාර මූල්‍ය සේවා සඳහා ජාතිය ගොඩනැගීමේ බදු ගණනය කරනු ලබයි. මූල්‍ය සේවා සඳහා එකතු කළ අගය මත බදු පදනම මත, මූල්‍ය සේවා සඳහා ජාතිය ගොඩනැගීමේ බදු 2% ක් ගෙවිය යුතුය.

**2.11.5 ආර්ථික සේවා ගාස්තු**

2006 අංක 13 දරණ ආර්ථික සේවා ගාස්තු පනත සහ එහි සංශෝධන යටතේ 2006 අප්‍රේල් 1 දින සිට ආර්ථික සේවා ගාස්තුව ගෙවිය යුතු වේ. මීට ප්‍රථම මෙය 2004 අංක 11 දරන මුදල් පනත හා 2005 අංක 11 දරන මුදල් පනත යටතේ 2004.04.01 දින සිට 2006.04.01 දින දක්වා ක්‍රියාත්මක විය. අදාළ පිරිවැටුම මත 0.25% ක අනුපාතිකයක් අදාළ වේ. හිමිකම් නොකී ආර්ථික සේවා ගාස්තු වේ නම්, එය ඉදිරියට ගෙන ගිය හැකි අතර ඉදිරි පස් අවුරුදු කාලය තුළ ගෙවිය යුතු ආදායම් බදු වලට එය ගිලිවී කළ හැකිය. 2017 අයවැය යෝජනා අනුව 2017.01.01 දින සිට ක්‍රියාත්මක වූ පරිදි අදාළ පිරිවැටුම මත 0.50% ක් දක්වා අදාළ අනුපාතිකය වැඩිවිය යුතු අතර, ප්‍රවර්තන වර්ෂය ද ඇතුළුව වසර 03 ක් දක්වා අදාළ කාලපරිච්ඡේදය සීමා කළයුතු වේ.

2004 අංක 11 දරන මුදල් පනතේ ප්‍රතිපාදන හා එහි සංශෝධන ප්‍රකාර, ආර්ථික සේවා ගාස්තුව, 2004.04.01 දින සිට හඳුන්වා දෙන ලදී. දැනට ආර්ථික සේවා ගාස්තුව, මුක්ත පිරිවැටුමින් 0.25% ක් ගෙවිය යුතු වන අතර, ආදායම් බදු වෙනත් එය අඩු කරනු ලැබේ. හිමිකම් නොකී ආර්ථික සේවා ගාස්තු වේ නම් එය ඉදිරියට ගෙන යා හැකි අතර ඉදිරි පස් අවුරුදු කාලය තුළ ගෙවිය යුතු ආදායම් බදු වලට එය හිලවී කළ හැකිය.

**2.12 මුදල් ප්‍රවාහ ප්‍රකාශය →**

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත (ශ්‍රී.ල.ගි.ප්‍ර.7) අනුව මූල්‍ය ප්‍රවාහ ප්‍රකාශය පිළියෙල කරනු ලැබ ඇත්තේ වකු ක්‍රමය පදනම් කර ගෙනය. මුදල් හා මුදල් සමානතයන්, කිසියම් මුදල් ප්‍රමාණයකට පහසුවෙන් පරිවර්තනය කළ හැකි, කෙටි කාලීන, ඉහළ ද්‍රවශීලතාවයෙන් යුතු ආයෝජනවලින් සමන්විත වන අතර, වටිනාකම වෙනස්වීමේ නොසැලකිය යුතු තරම් වන අවදානමකට බඳුන් වෙයි. අතැති මුදල්, බැංකු වල තැන්පත් කර ඇති මුදල් ශේෂයන් හා කෙටි දැනුම්දීමකින් ලබා ගත හැකි මුදල්, මුදල් හා මුදල් සමානතයන්ට අයත් වේ.

**2.13 නිශාමන ප්‍රතිපාදනි →**

**2.13.1 තැන්පතු සඳහා රක්ෂණ යෝජනා ක්‍රමය**

බැංකුවේ ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය මත පදනම්ව අදාළ වන ව්‍යවස්ථාපිත අනුපාතිකය වන 0.10% ක් ලෙස, බැංකුව විසින් යෝග්‍ය තැන්පතු පදනම මත රක්ෂණ වාරිකය ගණනය කරයි. රක්ෂණ නියමන මගින් දක්වා ඇති පරිදි සෑම කාර්තුවක් අවසානයේ සිටම දින 15 ක කාලසීමාවක් ඇතුළත අදාළ වාරිකය බැංකුව විසින් ගෙවා ඇත

**2.13.2 බෝග රක්ෂණ අයබදු (CHL)**

2013 අංක 12 දරණ මුදල් පනතෙහි 14 වන වගන්තියෙහි ප්‍රතිපාදන ප්‍රකාර 2013 අප්‍රේල් 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි බෝග රක්ෂණ අයබද්ද හඳුන්වා දෙනු ලැබූ අතර, එය ජාතික රක්ෂණ භාරකාර අරමුදලට ගෙවිය යුතු වේ. මේ වන විට බදු පසු ලාභයෙන් 1% ක් බෝග රක්ෂණ අයබදු ලෙස ගෙවිය යුතුය.

**2.14 වාර්තාකරණ කාලපරිච්ඡේදයට පසු සිදුවීම් →**

වාර්තාකරණ කාලපරිච්ඡේදයට පසු සිදුවීම් පිළිබඳ විස්තර පිටු අංක 289 හි සටහන් අංක 46 මගින් දැක්වේ.

**2.15 හිකුත් කරන ලද මුත් වාර්තාකරණ දිනට බල නොපැවැත්වෙන ප්‍රමිතීන් →**

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනය මගින් නිකුත් කර ඇති පහත සඳහන් ශ්‍රී ලංකා වාර්තාකරණ ප්‍රමිතීන්, බැංකුව හා සමූහය විසින් දැනට උපයෝගී කර ගනු ලබන ගිණුම්කරණ ප්‍රතිපත්ති මත බලපෑමක් ඇති කළ හැකි අතර, අනාගත මූල්‍ය ප්‍රකාශ කෙරෙහි ද බලපෑමක් ඇති කළ හැකිය.

**2.15.1 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන් (ශ්‍රී ල.මු.ව.ප්‍ර.9) “මූල්‍ය උපකරණ වර්ගීකරණය හා ගණනය කිරීම”**

2014 ජූලි මස ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනය විසින් ශ්‍රී ල.මු.ව.ප්‍ර.9 මූල්‍ය උපකරණ ප්‍රමිතීන් (අන්තර්ජාතික ගිණුම්කරණ ප්‍රමිතීන් පිළිබඳ මණ්ඩලය අනුව) නිකුත් කරන ලදී. එමගින් 2018 ජනවාරි 01 දින හෝ ඉන් පසුව වාර්ෂික කාලසීමාවන් සඳහා වන ශ්‍රී ල.ගි.ප්‍ර.39 ප්‍රමිතීන් ආදේශ වනු ඇත. එහි බලපෑම තක්සේරු කිරීමේ ක්‍රියාවලියට බැංකුව පාත්‍රවූ අතර, එමගින් පහත දැක්වෙන සැලකිය යුතු වෙනස්වීම් හඳුනා ගන්නා ලදී. මේ වන විට තක්සේරුකරණය තුළින් සොයාගත් ගැටළු සඳහා විසඳුම්/සුදුසු ආකෘතීන් සැලසුම් කිරීමේ ක්‍රියාවලියක බැංකුව පසුවෙයි.

**මූල්‍ය වත්කම් හානිකරණය**

ශ්‍රී ල.ගි.ප්‍ර.9 මගින් ණය පාඩු හානිකරණය ක්‍රමවේදය පූර්ණ වෙනසකට බඳුන් කෙරෙයි. මෙමගින් ශ්‍රී.ල.ගි.ප්‍ර.39 හි ලද පාඩු ප්‍රවේශය වෙනුවට ඉදිරියේදී අපේක්ෂිත පාඩු ප්‍රවේශයක් ආදේශ කෙරෙනු ඇත. ණය බැඳීම් හා මූල්‍ය ඇප ගිවිසුම් සමගින් ලාභ හා පාඩු තුළින් සාධාරණ අගයට රඳවා නොගත් වෙනත් ණය හා මූල්‍ය වත්කම් සහ සියලුම ණය සඳහා අපේක්ෂිත ණය සඳහා දීමනාවක් වාර්තා කිරීමට බැංකුවට සිදුවේ. ශ්‍රී ල.ගි.ප්‍ර.9 යටතේ ඇති හානිකරණ ක්‍රමවේදය මගින් අදියර 3 ක් යටතේ හානිකරණය ගණනය කිරීම අවශ්‍ය වේ.

**01 අදියර**

ශ්‍රී.ල.ගි.ප්‍ර.39 යටතේ දරන ලද එනමුත් හඳුනාගනු නොලැබූ හානිකරණ පාඩු සඳහා දීමනාවක් බැංකුව විසින් වාර්තා කර ඇත. ක්‍රියාත්මක කළහි තුළදී දරන ලද මුත් හඳුනාගනු නොලැබූ හානිකරණ පාඩු පිළිබිඹු කිරීම පිණිස මෙය සැලසුම් කර ඇත. ශ්‍රී ල.ගි.ප්‍ර.9 යටතේ ණය අවදානම සැලකිය යුතු ලෙස ඉහළ යාමකට බඳුන් නොවූ මූල්‍ය වත්කම්වල හානිකරණය, මාස 12 ක අපේක්ෂිත ණය පාඩු පදනම යටතේ ගණනය කරනු ලබයි.

02 අදියර

මූලික හඳුනාගැනීමේ පටන් සැලකිය යුතු ලෙස ණය අවදානම ඉහළ ගොස් ඇති විටකදී මූල්‍ය වත්කම් 02 අදියරෙහි වර්ගීකරණය කරනු ලැබීම, ශ්‍රී ල.ගි.ප්‍ර.9 මගින් සිදු කෙරෙයි. මෙම වත්කම් සඳහා ඒවායෙහි ජීවකාලය තුළ අපේක්ෂිත ණය පාඩු මත පදනම්ව පාඩු පිළිබඳ දීමනා හඳුනාගත යුතු වේ. ශ්‍රී ල.ගි.ප්‍ර.39 ට සාපේක්ෂව මෙය නව සංකල්පයක් වන බැවින් ශ්‍රී ල.ගි.ප්‍ර.39 යටතේ එවන් බොහෝ වත්කම් ණය හානිකරණයට පත් බවට සලකනු නොලබන බැවින් එය දීමනා අගය ඉහළ යාමට හේතු වනු ඇත.

03 අදියර

ණය හානිකරණයට ලක්වූ ණය මුදලක් බවට විෂය මූලික ඇති විට මූල්‍ය වත්කම්, 03 අදියර යටතේ ඇතුළත් කරනු ලබයි. එක් එක් ඒකක පදනම යටතේ බැංකුව විසින් ශ්‍රී ල.ගි.ප්‍ර.39 හානිකරණය ගණනය කරන ලද 03 අදියරෙහි ණය මත සැලකිය යුතු ලෙස වෙනස්වීමක් අපේක්ෂා නොකරන අතර, උපලබ්ධි විමට අපේක්ෂිත අගයන් පිළිබිඹු වන අයුරින් අතිරේක අගයන් ගලපනු ලබයි.

වර්ගීකරණය සහ ගණනය කිරීම

මේ යටතේ හිමිකම් උපකරණ සහ ව්‍යුත්පන්න හැරුණු විට සියලුම මූල්‍ය වත්කම්, වත්කම් කළමනාකරණය කිරීම පිණිස පවතින ආයතනයේ ව්‍යාපාර ආකෘතිය සහ උපකරණ වල මුදල් ප්‍රවාහ ගුණාංග වල සංකලනය මත පදනම්ව ඇගයීමට ලක් කිරීමට නව ප්‍රමිතිය යටතේ අවශ්‍ය වනු ඇත. ලාභය/පාඩුව තුළින් සාධාරණ වටිනාකම වෙනත් විස්තීර්ණ ආදායම් හරහා සාධාරණ අගය සහ ක්‍රමක්‍ෂය පිරිවැය යනාදිය මගින් ශ්‍රී ල.ගි.ප්‍ර.39 මිණුම් කාණ්ඩ ආදේශ වනු ඇත.

ලාභය/පාඩුව තුළින් සාධාරණ අගයට නම් කළ වගකීම් වලට අදාළ ආයතනයක ණය අවදානම මගින් පැන නගින ලාභ/පාඩු දැක්වීම හැරුණු විට මූලික වශයෙන් මූල්‍ය වගකීම් සඳහා වන ගිණුම්කරණය, ශ්‍රී.ල.ගි.ප්‍ර.39 හි අවශ්‍යතා වලට සමාන වනු ඇත. මූල්‍ය වත්කම් වර්ගීකරණය සඳහා ගිණුම්කරණ පරහර පියවීමේ ක්‍රියාවලියෙහි බැංකුව මේ වන විට නිරතව සිටියි.

2.15.2 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන් (ශ්‍රී ල.මු.ව).ප්‍ර.15

“ගනුදෙනුකරුවන් සමග පවතින ගිවිසුම් මත ආදායම”

ශ්‍රී ල.මු.ව.ප්‍ර.15 මගින් කොපමණ ආදායමක් කෙදිනට වාර්තා කළ යුතුද යන්න තීරණය කිරීම පිණිස විස්තීර්ණ රාමුවක් ස්ථාපිත කෙරෙයි. ඒ මගින් ශ්‍රී ල.ගි.ප්‍ර.18 - “ආදායම”, ශ්‍රී ල.ගි.ප්‍ර. 11 - “ඉදි කිරීම් ගිවිසුම්” සහ අයි.එෆ්.ආර්.අයි.සී. - 13 ‘පාරිභෝගික පක්ෂපාත වැඩසටහන්’ යනාදී දැනට ක්‍රියාත්මක වන ආදායම් වාර්තා කිරීමේ ප්‍රමිතීන් හා නිර්වචනයන් ප්‍රතිශ්ඨාපනය කරයි. 2018 ජනවාරි 01 දින හෝ ඉන් පසුව එළඹෙන මූල්‍ය වර්ෂ සඳහා මෙම ප්‍රමිතිය බල පැවැත්වෙයි.

මෙකී ප්‍රමිතීන් බල පැවැත්වෙන කල්හි, බැංකුව හා සමූහය විසින්ද එම ප්‍රමිතීන් අනුගමනය කරනු ඇත. සවිස්තරාත්මක සමාලෝචනයක් සම්පූර්ණ කිරීමට ඉදිරියේ දී නියමිත බැවින් මෙම මූල්‍ය ප්‍රකාශන ප්‍රකාශයට පත් කරනු ලබන දිනට මූල්‍ය බලපෑම නිශ්චිතවම ඇස්තමේන්තු කළ නොහැක.

2.15.3 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන් (ශ්‍රී ල.මු.ව).ප්‍ර.16) - කල් බදු

කල් බදු හඳුනාගැනීම, ගණනය කිරීම, ඉදිරිපත් කිරීම සහ හෙළිදරව් කිරීම සඳහා වන ප්‍රතිපත්ති මෙම ප්‍රමිතීන් මගින් දැක්වෙයි. මෙහි අරමුණ වන්නේ කල් බදු හිමියා විසින් එම ගනුදෙනු විශ්වසනීය ලෙස ඉදිරිපත් කිරීමට අවශ්‍ය තොරතුරු ඉදිරිපත් කරනු ලබන බවට වගබලා ගැනීමයි. යම් ආයතනයක මූල්‍ය ප්‍රවාහය, මූල්‍ය තත්ත්වය හා ක්‍රියාකාරිත්වය මත කල් බදු මගින් ඇති කරලන බලපෑම තක්සේරු කිරීමට මූල්‍ය ප්‍රකාශන භාවිත කරන්නන්හට මෙම තොරතුරු ඉවහල් වේ. මෙම ප්‍රමිතිය මගින් පහත ප්‍රමිතීන් හා අර්ථකථන අවලංගු වේ.

- අ) LKAS 17 කල් බදු
- ආ) IFRIC 4 යම් එකඟවීමක් කල් බදු වලින් සමන්විතදැයි තීරණය කිරීම
- ඇ) SIC 15 මෙහෙයුම් කල් බදු දිරිගැන්වීම් සහ
- ඈ) SIC 27 කල් බදුවල තෛතික ස්වරූපයට අයත් ගනුදෙනු ඇගයීම

2019.01.01 දින හෝ ඉන් පසුව ආරම්භ වන වාර්ෂික වාර්තා කිරීම් පරිච්ඡේද සඳහා ආයතන විසින් මෙම ප්‍රමිතිය යොදා ගනු ලැබෙයි. එම ප්‍රමිතීන් ක්‍රියාත්මක වන විට බැංකුව හා සමූහය විසින් ද එම ප්‍රමිතීන් අනුගමනය කරනු ඇත.

සවිස්තරාත්මක සමාලෝචනයක අවසානයට පැමිණ නොමැති හෙයින් මෙම මූල්‍ය ප්‍රකාශන ප්‍රකාශයට පත් කරනු ලබන දින වන විට මූල්‍යමය බලපෑම සාධාරණ ලෙස විනිශ්චය කළ නොහැකි විය.

#### 2.15.4 ශ්‍රී ලංකා.ප්‍ර.07 - මුදල් ප්‍රවාහ ප්‍රකාශය

මුදල් ප්‍රවාහ සහ මූල්‍යමය නොවන වෙනස්වීම් මගින් පැන නගින වෙනස්වීම් ඇතුළත්ව මූල්‍ය ක්‍රියාකාරකම් මගින් ඇතිවන වගකීම්වල වෙනස්වීම් ඇගයීම පිණිස මූල්‍ය ප්‍රකාශන භාවිත කරන්නන් හට උපකාරී වන තොරතුරු හෙළිකිරීමට මෙම සංශෝධන මගින් ආයතන යොමු කෙරෙයි.

කල් ඇතිව භාවිත කිරීමේ අවසරය ඇතිව, 2017.01.01 දින හෝ ඉන් අනතුරුව එළඹෙන වාර්ෂික කාලපරිච්ඡේදය සඳහා අදාළ වන පරිදි මෙම සංශෝධන ක්‍රියාත්මක වෙයි.

ඒ අනුව, ආයතනයක් විසින් පහත සඳහන් මූල්‍ය ක්‍රියාකාරකම් තුළින් පැන නගින වගකීම්වල වෙනස්වීම් පිළිබඳ තොරතුරු හෙළිදරව් කළයුතුය.

- අ) මූල්‍යමය මුදල් ප්‍රවාහයක් තුළින් හටගන්නා වෙනස්වීම්
- ආ) පාලිත සමාගම් හෝ වෙනත් ව්‍යාපාරවල පාලනය ලැබීම හෝ අහිමිවීම මත පැන නගින වෙනස්වීම්
- ඇ) විදේශ විනිමය හුවමාරු අනුපාතික වෙනස්වීම් මත ඇතිවන බලපෑම
- ඈ) සාධාරණ අගයන් වෙනස්වීම්
- ඉ) වෙනත් වෙනස්වීම්

**3. දළ ආදායම** →

▶ **ගිණුම්කරණ ප්‍රතිපත්ති** .....

සමූහයට ආර්ථික ප්‍රතිලාභ ගලාඒම හා ආදායම, විශ්වසනීය ලෙස ගණනය කිරීමට හැකි මට්ටම දක්වා දළ ආදායම් හඳුනාගනු ලබයි. ආදායම් හඳුනා ගැනීමට ප්‍රථම වෙනත් විශේෂිත නිර්ණායක ඒ ඒ ආදායමට අදාළ සටහන් යටතේ දක්වා ඇත.

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
පොළී ආදායම	<b>86,390,039</b>	78,128,498	<b>87,142,784</b>	78,747,364
ගාස්තු හා කොමිස් ආදායම	<b>650,164</b>	475,374	<b>651,160</b>	477,214
වෙළඳාම් කටයුතු වලින් ශුද්ධ ලාභය/(අලාභය)	<b>(39,270)</b>	297,847	<b>(136,897)</b>	301,417
මූල්‍ය ආයෝජන වලින් ශුද්ධ ලාභය/(අලාභය)	<b>40,923</b>	27,838	<b>40,923</b>	27,838
වෙනත් මෙහෙයුම් ආදායම් (ශුද්ධ)	<b>357,288</b>	352,665	<b>340,640</b>	336,391
<b>දළ ආදායම</b>	<b>87,399,144</b>	79,282,222	<b>88,038,610</b>	79,890,224

**4. ශුද්ධ පොළී ආදායම** →

▶ **ගිණුම්කරණ ප්‍රතිපත්ති** .....

**පොළී ආදායම සහ පොළී වියදම හඳුනා ගැනීම**

ක්‍රමක්‍ෂය පිරිවැයට ගණනය කරන ලද සියලු මූල්‍ය උපකරණ සඳහා හා විකිණීම සඳහා පවතින වත්කම් ලෙස වර්ග කරන ලද පොළී සහිත මූල්‍ය වත්කම් සහ ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට නම් කළ මූල්‍ය උපකරණ සඳහා පොළී ආදායම හෝ වියදම වාර්තා කරනුයේ සඵල පොළී අනුපාත භාවිතයෙනි. මෙය මූල්‍ය උපකරණයෙන් අපේක්ෂිත ජීව කාලය තුළ හෝ ඊට අඩු කාලසීමාවක් තුළ තක්සේරු කළ ඉදිරි මූල්‍ය ගෙවීම් හෝ ලැබීම් සුදුසු විටකදී මූල්‍ය වත්කමෙහි හෝ වගකීමෙහි පවතින ශුද්ධ අගයට නිශ්චිතව අඩුකරන අනුපාතයයි. මෙම ගණනය කිරීම සඳහා මූල්‍ය උපකරණයෙහි සියලුම ගිවිසුම් ප්‍රකාර කොන්දේසි (උදාහරණ වශයෙන් කලින් ගෙවීමේ විකල්ප) සැලකිල්ලට ගනු ලබන අතර මූල්‍ය උපකරණයට සෘජුවම සම්බන්ධ හා සඵල පොළී අනුපාතයෙහි සංකලිත කොටසක් වන කිසියම් ගාස්තු හෝ වර්ධක පිරිවැය මීට ඇතුළු වන මුත් අනාගත ණය පාඩු ඊට අන්තර්ගත නොවේ.

සමූහය විසින් එහි ගෙවීම් හෝ ලැබීම්වල තක්සේරු අගයන් සංශෝධනය කෙරෙයි නම්, මූල්‍ය වත්කම් හෝ වගකීම් හි ධාරණ අගයද ගලපනු ලබයි. මුල් සඵල පොළී අනුපාත මත පදනම්ව අදාළ ගැලපීම් වලින් පසු ධාරණ අගය ගණනය කෙරෙන අතර, ධාරණ අගයෙහි වෙනස වෙනත් මෙහෙයුම් ආදායම් ලෙස වාර්තා කරනු ලබයි. කෙසේ වුවද, ලද මුදලෙහි ඉහළ ගිය අයකර ගැනීම් හැකියාවෙහි ප්‍රතිඵලයක් ලෙස බැංකුව විසින් අනාගත මුදල් ලැබීම් පිළිබඳ තක්සේරු පසුව වැඩි කරනු ලබන ප්‍රතිවර්ගීකරණය කරන ලද මූල්‍ය වත්කම් සඳහා තක්සේරුව වෙනස් කළ දින සිටම එම වැඩිකිරීම්වල බලපෑම සඵල පොළී අනුපාතිකයට කළ ගැලපීමක් ලෙස හඳුනාගනු ලබයි.

හානිකරණ අලාභය හේතු කොට ගෙන මූල්‍ය වත්කමක හෝ සමාන මූල්‍ය වත්කම් කාණ්ඩයක වාර්තා කළ අගය අඩුවූ විටද හානිකරණ අලාභය ගණනය කිරීම සඳහා අනාගත මූල්‍ය ප්‍රවාහ වට්ටම් කිරීමට යොදාගත් පොළී අනුපාතයම භාවිත කරමින් පොළී ආදායම හඳුනාගැනීම සිදු කෙරෙයි.

**4. ශුද්ධ පොළී ආදායම (සම්බන්ධයි) →**

	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා				
<b>4. (අ) පොළී ආදායම →</b>				
මුදල් හා මුදල් සමානාස්‍රයන්	37,992	24,313	37,992	24,313
බැංකුවල ඇති තැන්පතු	597,916	329,862	597,916	329,862
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	-	-	-	-
වෙළඳාම සඳහා දරා සිටින වෙනත් මූල්‍ය වත්කම්	1,370,010	496,089	1,816,446	746,776
ණය හා ලැබිය යුතු දෑ - බැංකු	2,751,558	1,010,459	2,756,295	1,014,608
ණය හා ලැබිය යුතු දෑ - වෙනත් ගනුදෙනුකරුවන්	29,937,593	25,135,621	29,916,980	25,137,457
මූල්‍ය ආයෝජන - විකිණීම සඳහා පවතින	36,612	-	195,556	121,011
මූල්‍ය ආයෝජන - කල් පිරීම තෙක් දරා සිටින	51,658,359	51,132,154	51,821,600	51,373,337
<b>මුළු පොළී ආදායම</b>	<b>86,390,039</b>	<b>78,128,498</b>	<b>87,142,784</b>	<b>78,747,364</b>

**4. (ආ) පොළී වියදම් →**

බැංකුවට ගෙවිය යුතු	-	-	44,951	-
වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු	44,365,840	36,257,472	44,365,840	36,285,549
වෙනත් ණය ගැනීම්	16,550,970	14,888,522	17,036,696	15,200,998
යටත්කාලීන වගකීම්	6,411	-	6,411	-
<b>මුළු පොළී වියදම්</b>	<b>60,923,221</b>	<b>51,145,994</b>	<b>61,453,898</b>	<b>51,486,547</b>
<b>ශුද්ධ පොළී ආදායම</b>	<b>25,466,818</b>	<b>26,982,504</b>	<b>25,688,886</b>	<b>27,260,817</b>

**4. (ඇ) රජයේ සුරැකුම්පත් වලින් ලත් ශුද්ධ පොළී ආදායම →**

පොළී ආදායම	53,064,981	51,628,243	53,833,602	52,120,113
(අඩු කළා) : පොළී වියදම්	-	-	-	-
<b>ශුද්ධ පොළී ආදායම</b>	<b>53,064,981</b>	<b>51,628,243</b>	<b>53,833,602</b>	<b>52,120,113</b>

**4. ශුද්ධ පොළී ආදායම (සම්බන්ධයි) →**

**4. (අ) ද්විතීයික වෙළෙඳපොළ ගනුදෙනු වන රජයේ සුරැකුම්පත් සඳහා රඳවා ගත් බදුවලට හිමි කාල්පනික බදු බැර →**

2006 අංක 10 දරන සංශෝධිත දේශීය ආදායම් බදු පනතෙහි 137 වන වගන්තිය ප්‍රකාර රජයේ සුරැකුම්පත් මගින් සිදු කරන වෙළෙඳපොළ ගනුදෙනු වලින් උපයන පොළී ආදායමින් 1/9 ක කොටසකට සමාන කාල්පනික බදු බැර සඳහා හිමිකම සමූහය වෙත ඇත.

ඒ අනුව රජයේ සුරැකුම්පත් මගින් සිදු කරන ද්විතීයික වෙළෙඳපොළ ගනුදෙනුවලින් සමූහය උපයන ශුද්ධ ආදායම මූල්‍ය ප්‍රකාශවල දක්වා ඇති අතර, එහි ප්‍රතිඵල ලෙස කාල්පනික බදු බැර බැංකුව සඳහා රුපියල් මිලියන 4,447 ක්ද (2015 රුපියල් මිලියන 4,409) සමූහය සඳහා රුපියල් මිලියන 4,467 (2015 රුපියල් මිලියන 4,474) ක්ද වේ.

**4. (ඉ) ලැබිය යුතු කාල්පනික බදු →**

අය කර ගත හැකි මුදල් අඩු කිරීමෙන් අනතුරුව ලැබිය යුතු කාල්පනික බදු ප්‍රමාණය, මූල්‍ය ප්‍රකාශන වලට සටහන් අංක 30 හි දක්වා ඇත.

**5. ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම →**

**▶ ගිණුම්කරණ ප්‍රතිපත්ති .....**

ගනුදෙනුකරුවන්ට සපයනු ලබන විවිධ වූ සේවාවන්ගෙන් සමූහය, ගාස්තු සහ කොමිස් ආදායම උපයාගන්නා අතර, එම සේවාවන් කාණ්ඩ දෙකකට බෙදා වෙන් කළ හැකිය.

(අ) යම් කාලසීමාවක් පුරා සපයනු ලබන සේවාවන්ගෙන් උපයාගන්නා ගාස්තු හා කොමිස් ආදායම

යම් කාලසීමාවක් පුරා සපයනු ලැබූ සේවාවන් වෙනුවෙන් ලැබෙන ගාස්තු සහ කොමිස් ආදායම එම කාලසීමාව පුරා උපචිත කර හඳුනාගනු ලැබේ.

(ආ) ගනුදෙනු සේවා සැපයීම වෙනුවෙන් ලද ගාස්තු හා කොමිස් ආදායම

තෙවන පාර්ශව වෙනුවෙන් සිදුකරන ගනුදෙනු සාකච්ඡා කිරීම් හෝ යළි සලකා බැලීම් වලින් ලද ගාස්තු හා කොමිස් ආදායම් එම ගනුදෙනු සම්පූර්ණ වීමෙන් අනතුරුව හඳුනාගනු ලබයි. කිසියම් කාර්යයක් ඉටුකිරීම හා සම්බන්ධවී ඇති ගාස්තු හෝ ගාස්තු කොටස් එම කාර්යය ඉටුකිරීමෙන් අනතුරුව හඳුනා ගනියි.

ගනුදෙනු හා සේවා ගාස්තු වලට අදාළ ගාස්තු හා කොමිස් වියදම් එම සේවාවන් ලැබීමෙන් පසුව හඳුනාගනියි. ගාස්තු හා කොමිස් වියදම් උපචිත පදනමට ගිණුම්ගත කරයි.

	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා				
ගාස්තු හා කොමිස් ආදායම	<b>650,164</b>	475,374	<b>651,160</b>	477,214
ගාස්තු හා කොමිස් වියදම	<b>(137,432)</b>	(111,135)	<b>(140,122)</b>	(112,109)
<b>ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම</b>	<b>512,732</b>	364,239	<b>511,038</b>	365,105
<b>උපයන ලද්දේ</b>				
ණය	<b>547,761</b>	377,971	<b>547,760</b>	377,971
කාඩ්පත්	<b>(76,986)</b>	(52,933)	<b>(76,986)</b>	(52,933)
වෙනත්	<b>41,957</b>	39,201	<b>40,264</b>	40,067
<b>ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම</b>	<b>512,732</b>	364,239	<b>511,038</b>	365,105



**6. වෙළඳාම් කටයුතුවලින් ලත් ශුද්ධ ලාභය/(අලාභය) →**

▶ **ගිණුම්කරණ ප්‍රතිපත්ති** .....

පොළී ආදායම/විදේශ විනිමය හුවමාරුවෙන් ලත් ආදායම හැරුණුවිට වෙළඳාම සඳහා දරා සිටින මූල්‍ය වත්කම් හා මූල්‍ය වගකීම්වලට අදාළ ලාභාංශ හා සාධාරණ අගය වෙනස්වීම් මත ඇතිවන සියලුම ලාභ සහ අලාභ වෙළඳාම් කටයුතු වලින් ලද ශුද්ධ ආදායමට ඇතුළත්ය.

ගෙවීම් ලබාගැනීම සඳහා සමූහය සතු අයිතිය ස්ථාපිත වූ විට ලාභාංශ ආදායම හඳුනාගනු ලබයි.

	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා				
<b>විදේශ විනිමය</b>				
බැංකු වලින්	-	-	-	-
අනෙකුත් ගනුදෙනුකරුවන්ගෙන්	<b>296,380</b>	178,826	<b>296,380</b>	178,826
පොළී අනුපාත - වෙළෙඳපොළ ගැලපීම් ලාභ //(අලාභ) හා වෙනත්	<b>(72,705)</b>	390,544	<b>(170,332)</b>	394,114
හිමිකම් - වෙළෙඳපොළ ගැලපීම් ලාභ / (අලාභ) හා වෙනත්	<b>(314,945)</b>	(279,353)	<b>(314,945)</b>	(279,353)
වෙනත් - පොළී අනුපාතික හුවමාරු	<b>52,000</b>	7,830	<b>52,000</b>	7,830
<b>එකතුව</b>	<b>(39,270)</b>	297,847	<b>(136,897)</b>	301,417

**7. ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට නම්කළ මූල්‍ය උපකරණයන්ගෙන් ලත් ශුද්ධ ලාභ/(අලාභ) →**

බැංකුව/සමූහය විසින් වාර්තා කරන දිනට කිසිදු මූල්‍ය වත්කමක් ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට නම් කර නොමැත.

**8. මූල්‍ය ආයෝජනයන්ගෙන් ලද ශුද්ධ ලාභය/(අලාභය) →**

▶ **ගිණුම්කරණ ප්‍රතිපත්ති** .....

විකිණීම සඳහා පවතින ආයෝජන, ණය සහ ලැබිය යුතු දෑ වලට අදාළ ශුද්ධ ලාභ සහ සියළුම උපලබ්ධි වූ හා උපලබ්ධි නොවූ සාධාරණ අගය වෙනස්වීම්, මූල්‍ය ආයෝජනයන්ගෙන් ලද ශුද්ධ ලාභ/(අලාභ)වල ඇතුළත් වේ.

	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා				
<b>විකිණීම සඳහා පවතින වත්කම්</b>				
හිමිකම්	-	27,838	-	27,838
ශ්‍රී ලංකා රාජ්‍ය සුරැකුම්පත් - භාණ්ඩාගාර බැඳුම්කර	<b>40,923</b>	-	<b>40,923</b>	-
<b>එකතුව</b>	<b>40,923</b>	27,838	<b>40,923</b>	27,838

**9. වෙනත් මෙහෙයුම් ආදායම් (ශුද්ධ) →**

▶ **ගිණුම්කරණ ප්‍රතිපත්ති** .....

**i. දේපල, පිරිසක, උපකරණ ඉවත් කිරීමෙන් ලද ලාභය/(අලාභය)**

ඉවත් කරනු ලබන දිනට වත්කම්වල ධාරණ අගය හා ශුද්ධ විකුණුම් මිල අතර වෙනස මගින් දේපල, පිරිසක, උපකරණ ඉවත් කිරීමෙන් ලද ලාභ/(අලාභ) තීරණය වේ. සැලකිය යුතු අවදානම් හා ප්‍රතිලාභ හිමිකම විකුණුම්කරු වෙත මාරු කරනු ලබන වර්ෂයේ දී මෙය වෙනත් මෙහෙයුම් ආදායම් යටතේ හඳුනාගනු ලබයි.

**ii. විදේශ විනිමය ලාභ/(අලාභ)**

සෑම වාර්තාකරණ දිනකටම විදේශ විනිමය තත්ත්වය යලි පරිවර්තනය කෙරෙයි. විනිමය අනුපාතික වෙනස්වීම මත ඇතිවන ලාභ/(අලාභ) ඒවා පැන නගින කාලපරිච්ඡේදයේ ආදායම් ප්‍රකාශයෙහි දක්වනු ලබයි.

**iii. ලාභාංශ ආදායම**

ගෙවීම් ලබාගැනීම සඳහා සමූහය සතු අයිතිය ස්ථාපිත වූ විට විකිණීම සඳහා පවතින මූල්‍ය ආයෝජන වලින් ඉපයෙන ලාභාංශ හඳුනාගනු ලබයි.

	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා				
දේපල, පිරිසක, උපකරණ විකිණීමෙන් ලත් ලාභ/(අලාභ)	70,016	642	70,014	642
විදේශ විනිමය යළි අගය කිරීමෙන් ලත් ලාභ/(අලාභ)	16,726	85,871	16,726	85,871
හිමිකම් කොටස් - ලාභාංශ ආදායම	152,597	181,059	137,774	166,659
වෙනත්	117,950	85,093	116,126	83,219
<b>වෙනත් මෙහෙයුම් ආදායම් (ශුද්ධ)</b>	<b>357,288</b>	<b>352,665</b>	<b>340,640</b>	<b>336,391</b>

**10. ණය හා වෙනත් අලාභ සඳහා හානිකරණය →**

▶ **ගිණුම්කරණ ප්‍රතිපත්ති** .....

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති (ශ්‍රී ලං.ගි.ප්‍ර. 39) මූල්‍ය උපකරණ හඳුනාගැනීම හා මිනීම අනුව ණය හා ලැබිය යුතු දෑ - බැංකු සහ අනෙකුත් ගනුදෙනුකරුවන් වෙනුවෙන් සිදුකළ හානිකරණ ප්‍රතිපාදනයේ වෙනස්වීම් සමූහය විසින් හඳුනාගනු ලබයි. හානිකරණය ඇගයීම වෙනුවෙන් උපයෝගී කරගත් ක්‍රමවේදය මූල්‍ය ප්‍රකාශයෙහි සටහන් අංක 23(ඇ) මගින් විස්තර කෙරෙයි. විකිණීම සඳහා පවතින මූල්‍ය ආයෝජන හා ණය සහ ලැබිය යුතු දෑ වල ධාරණ අගයෙහි සිදුවන ස්ථාවර අඩුවීමකදී ද සමූහය විසින් හානිකරණ ප්‍රතිපාදන වෙනස්කිරීම්/(නැවත වාර්තා කිරීම්) සිදු කරනු ලබයි. තවද, මූල්‍ය නොවන වත්කමක ධාරණ අගය එම වත්කමෙහි ඇස්තමේන්තුගත නැවත අය කරගත හැකි වටිනාකම ඉක්මවන අවස්ථාවලදීද බැංකුව/සමූහය විසින් හානිකරණ අලාභ හඳුනාගනු ලැබෙයි.

**10. ණය හා වෙනත් අලාභ සඳහා හානිකරණය (සම්බන්ධයි) →**

	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා				
ණය හා ලැබිය යුතු දෑ වෙනත් ගනුදෙනුකරුවන්ගෙන් [සටහන 23(අූ)]	(99,693)	2,139,553	(99,693)	2,139,553
එකතුව	(99,693)	2,139,553	(99,693)	2,139,553

**11. සේවක මණ්ඩල වියදම් →**

▶ **ගිණුම්කරණ ප්‍රතිපත්ති** .....

**i. නිර්වචිත දායකත්ව සැලසුම් →**

සමූහය විසින් නිර්වචිත දායකත්ව සැලසුමක් මෙහෙයවනු ලබයි. නිශ්චිත දායකත්ව සැලසුමක් වෙත දැක්විය හැකි දායකත්වය තීරණය වනුයේ සේවකයින් විසින් සමූහය වෙත ලබා දෙන සේවයට සමානුපාතිකව වන අතර, එය 'සේවක මණ්ඩල වියදම්' යටතේ වාර්තා කරනු ලබයි. ගෙවිය යුතු දායකත්ව මුදල්, වගකීමක් ලෙස වාර්තා කරනු ලබයි. සමූහය විසින් පහත සඳහන් නිර්වචිත දායකත්ව සැලසුම් වෙනුවෙන් එහි දායකත්වය දක්වනු ලබයි.

**(අ) සේවක අර්ථසාධක අරමුදල**

බැංකුව හා සේවකයින් විසින් සේවකයාගේ මාසික දළ වැටුපෙන් (අතිකාල දීමනා හැරුණු විට) පිළිවෙලින් 12% ක් හා 8% ක් බැගින් අර්ථසාධක අරමුදලට දායක වනු ලබයි. බැංකුවේ අර්ථසාධක අරමුදල වූ කලී සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ අනුමැතිය ලද අරමුදලකි. බැංකුව විසින් සේවක අර්ථසාධක අරමුදලෙහි සාමාජිකයින් හට වාර්ෂිකව 8% ක ප්‍රතිලාභයක් සහතික කරනු ලබයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පවත්වාගෙන යනු ලබන සේවක අර්ථසාධක අරමුදලට එන්.එස්.බී.ෆන්ඩ් මැනේජ්මන්ට් පුද්ගලික සමාගම සහ එහි සේවකයින් විසින් 12% සහ 8% බැගින් පිළිවෙලින් දායක කරනු ලබයි.

**(ආ) සේවක භාරකාර අරමුදල**

සමූහය විසින් අතිකාල දීමනා හැර සේවකයින්ගේ මාසික දළ වැටුපින් 3% ක් සේවක භාරකාර මණ්ඩලය විසින් පවත්වාගෙන යනු ලබන සේවක භාරකාර අරමුදලට දායක කරනු ලබයි.

**11. සේවක මණ්ඩල වියදම් (සම්බන්ධයි) →**

**ii. නිර්වචිත ප්‍රතිලාභ සැලසුම →**

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති (ශ්‍රී ලං.ගි.ප්‍ර. 19) සේවක ප්‍රතිලාභවලට අනුව සෑම නිර්වචිත ප්‍රතිලාභ සැලසුමකම මත පදනම්ව ඒ ඒ නිර්වචිත ප්‍රතිලාභ සැලසුම සඳහා වෙන වෙනම කරනු ලබන ජීවගණක තක්සේරුවක් මත දායකත්වය ආදායම් ප්‍රකාශයෙහි හඳුනාගනු ලැබෙයි.

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
වැටුප් සහ ප්‍රසාද දීමනා	4,701,071	4,390,991	4,728,359	4,415,097
දායකත්වම - සේවක අර්ථසාධක අරමුදල	354,545	318,948	355,301	319,651
දායකත්වම - සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල	88,637	79,741	88,826	79,916
දායකත්වම - සේවක විශ්‍රාම අරමුදල - I (සටහන 11 (අ) හා 34(අ) 1)	577,594	707,259	577,797	707,705
දායකත්වම - සේවක විශ්‍රාම අරමුදල - II (සටහන 11 (ආ) හා 34(අ) 2)	251,758	185,956	252,043	186,166
විශ්‍රාම පාරිභෝගිකය (සටහන 34 (අ) 4)	14,590	317	14,837	629
විශ්‍රාමික සේවක වෛද්‍යාධාර යෝජනාක්‍රමය [සටහන 34(අ) 3]	71,698	67,312	71,698	67,312
වෙනත්	175,477	160,028	177,653	160,593
<b>එකතුව</b>	<b>6,235,370</b>	<b>5,910,552</b>	<b>6,266,515</b>	<b>5,937,068</b>

**11. (අ) සේවක විශ්‍රාම වැටුප් අරමුදල - I සඳහා දායකත්වය →**

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
වියදම් ලෙස හඳුනාගත් මුදල	577,594	707,259	577,797	707,705

ඇමෙරිකානු එක්සත් ජනපදයේ ජීවගණක සංගමයෙහි අධිසාමාජික පියල් එස්. ගුණතිලක සහ සමාගමෙහි පියල් එස්. ගුණතිලක මහතා 2016 දෙසැම්බර් 31 දිනට ජීව ගණක ඇගයීම සිදුකරන ලදී. [යොමුව සටහන් අංක 34 (ආ)]

**11. (ආ) සේවක විශ්‍රාම වැටුප් අරමුදල - II සඳහා දායකත්වය →**

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
වියදම් ලෙස හඳුනාගත් මුදල	251,758	185,956	252,043	186,166

1995 ඔක්තෝබර් මස 1 දින හෝ ඉන් පසුව බැංකු සේවයට බැඳුණු ස්ථීර සේවකයින් සඳහා බැංකුව විසින් සේවක විශ්‍රාම වැටුප් අරමුදල - II ස්ථාපිත කර ඇත. ඇමෙරිකානු එක්සත් ජනපදයේ ජීවගණක සංගමයෙහි අධිසාමාජික, පියල් එස්. ගුණතිලක සහ සමාගමෙහි පියල් එස්. ගුණතිලක මහතා 2016 දෙසැම්බර් 31 දිනට ජීව ගණක ඇගයීම සිදුකරන ලදී. [(යොමුව අංක 34 (අ)]

**12. වෙනත් වියදම්** →

	බැංකුව		සමුහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා				
අධ්‍යක්ෂ මණ්ඩල පාරිශ්‍රමිකයන්	1,879	1,133	2,755	1,476
විගණක පාරිශ්‍රමිකයන්	3,141	3,552	3,606	3,857
වෘත්තීය හා නීති වියදම්	38,359	19,712	38,359	19,712
දේපල, පිරිසක හා උපකරණවල ක්‍ෂයවීම්	289,683	265,169	290,314	265,499
බදු දේපල ක්‍රමක්‍ෂය	7,198	6,752	7,198	6,752
අස්පාශ්‍ය වත්කම් ක්‍රමක්‍ෂය	35,512	36,854	35,512	36,861
භාණ්ඩාගාරයට ගෙවූ විශේෂ ගාස්තු (සටහන 30 (අ))	533,333	1,333,333	533,333	1,333,333
කාර්යාල පරිපාලන හා ආයතනික වියදම්	2,707,353	2,370,196	2,711,216	2,371,723
වෙනත්	492,080	467,419	446,624	430,723
<b>එකතුව</b>	<b>4,108,538</b>	<b>4,504,120</b>	<b>4,068,918</b>	<b>4,469,936</b>

**13. ආදායම් බදු වියදම්** →

**ගිණුම්කරණ ප්‍රතිපත්ති** .....

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රතිපත්ති (ශ්‍රී ල.ගි.ප්‍ර.12) හි ආදායම් බදු අනුව බදු වියදම් යනු කාලපරිච්ඡේදය සඳහා ශුද්ධ ලාභය හෝ අලාභය තීරණය නිශ්චය කිරීමේ දී ප්‍රවර්තන බද්ද සහ විලම්බිත බදු සඳහා ඇතුළත් කරනු ලබන සමාහාර අගයයි. නිමිකම් හෝ වෙනත් විස්තීර්ණ ආදායම්හි සෘජුවම දක්වනු ලබන අයිතම වලට අදාළ වන සීමාව හැරුණු විට ආදායම් බදු ආදායම් ප්‍රකාශයෙහි හඳුනාගනු ලබයි.

**ප්‍රවර්තන බදුකරණය**

ප්‍රවර්තන වර්ෂය මෙන්ම ඊට පෙර වර්ෂ සඳහා දේශීය ආදායම් බදු කොමසාරිස් වෙත ගෙවිය යුතු හෝ අය කර ගත යුතු ප්‍රමාණයන්ගෙන් ප්‍රවර්තන බදු වත්කම් හා වගකීම් සමන්විත වේ. එම ප්‍රමාණ ගණනය කිරීම සඳහා යොදා ගන්නා ලද බදු අනුපාත හා බදු නීති, ශේෂපත්‍ර දිනට හෝ ඉන් පසුව නීතිගත කර ඇත. ඒ අනුව, 2006 අංක 10 දරණ දේශීය ආදායම් පනත හා එහි පරිශීෂ්ඨයන්හි ප්‍රතිපාදනයන්ට අනුව පහත අනුපාත යොදා ගනිමින් වර්ෂයට අදාළ ලාභය මත පදනම්ව බදු සඳහා ප්‍රතිපාදන සලසා ඇත.

**විලම්බිත බදුකරණය**

වගකීම් ක්‍රමය උපයෝගී කරගනිමින් වාර්තාකරණ දිනට වත්කම් හා වගකීම් වල බදු පදනම සහ මූල්‍ය වාර්තා කිරීමේ අරමුණ පිණිස හඳුනාගන්නා අගය අතර, ඇති සියලුම තාවකාලික වෙනස්වීම් මත විලම්බිත බද්ද සඳහා ප්‍රතිපාදනය කෙරේ.

සියලුම අඩුකළ හැකි තාවකාලික වෙනස්වීම්වලට අදාළ විලම්බිත බදු වත්කම් හඳුනාගෙන ඇත. පාවිච්චි නොකළ බදු අලාභ හා පාවිච්චි නොකළ බදු බැර අයකර ගැනීමට ප්‍රමාණවත් අනාගත බදු වන ලාභ ලැබෙනැයි ගම්‍ය වනතාක් දුරට ඉදිරියට ගෙන ආ පාවිච්චි නොකළ බදු අලාභ සහ පාවිච්චි නොකළ බදු බැර සඳහා විලම්බිත බදු වත්කමක් හඳුනාගත යුතුය.

සෑම වාර්තාකරන දිනකටම විලම්බිත බදු වත්කමක ධාරණ අගය සමාලෝචනය කරනු ලබන අතර, විලම්බිත බදු වත්කමෙන් කොටසක් හෝ සම්පූර්ණයෙන්ම කපාහැරීමට උපයෝගී කර ගැනීමේ වාසිය ලැබීමට ප්‍රමාණවත් තරම් බදු වන ලාභ ලැබෙනැයි තවදුරටත් භව්‍ය නොවන තෙක් විලම්බිත බදු වත්කමේ ධාරණ අගය අඩු කරනු ලබයි. හඳුනාගනු නොලැබ ඇති විලම්බිත බදු වත්කම් සෑම වාර්තාකරන දිනක දීම යළි තක්සේරු කරන අතර අනාගත බදු වන ලාභ වලින් විලම්බිත බදු වත්කම් අයකර ගැනීමට ඇති හැකියාව දැන් භව්‍ය වන තාක් දුරට හඳුනාගනු ලබයි.

**13. ආදායම් බදු වියදම් (සම්බන්ධයි) →**

වාර්තා කරන දිනට නීතිගත කර ඇති හෝ ඉන්පසුව බොහෝ දුරට නීතිගත තත්ත්වයට පත්ව ඇති බදු අනුපාත සහ බදු නීති පදනම් කරගෙන වත්කම් උපලබ්ධි වූ හෝ වගකීම් පියවූ වර්ෂයට උපයෝගී කර ගැනීමට අපේක්ෂිත බදු අනුපාතය මත විලම්බිත බදු වත්කම් හා වගකීම් මනිනු ලැබේ.

	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා				
ප්‍රවර්තන බදු වියදම්				
ප්‍රවර්තන වර්ෂයේ බදු වියදම්	<b>3,896,240</b>	4,036,322	<b>3,930,455</b>	4,116,188
පසුගිය වර්ෂ සඳහා (අධි)/උරුම වෙන් කිරීම්	<b>(2,726)</b>	90,364	<b>(6,856)</b>	88,502
විලම්බිත බදු වියදම්				
තාවකාලික වෙනස්වීම් [යොමුව සටහන 13 (ආ)]	<b>(88,243)</b>	234,669	<b>(88,604)</b>	235,109
<b>එකතුව</b>	<b>3,805,271</b>	4,361,355	<b>3,834,995</b>	4,439,799
සඵල බදු අනුපාතිකය (%)	<b>28.60</b>	33.46	<b>28.63</b>	33.45
සඵල බදු අනුපාතිකය (විලම්බිත බදු හැර) (%)	<b>29.27</b>	31.66	<b>29.29</b>	31.68

**13. (අ) බදු වියදම් සැසඳීම →**

බදු පෙර ලාභය	<b>13,302,987</b>	13,033,669	<b>13,397,277</b>	13,272,031
වර්ෂය සඳහා ආදායම් බදු (ගිණුම්කරණ ලාභය මත 28%)	<b>3,724,836</b>	3,649,427	<b>3,751,238</b>	3,716,169
එකතුකළා : බදු කටයුතු සඳහා අඩු කළ නොහැකි වියදම් මගින් බදු සඳහා ඇතිවූ ප්‍රතිඵල	<b>2,089,332</b>	2,166,632	<b>2,100,179</b>	2,177,242
අඩුකළා : බදු කටයුතු සඳහා අඩු කළ හැකි වියදම් මගින් බදු සඳහා ඇතිවූ ප්‍රතිඵල	<b>1,917,928</b>	1,779,737	<b>1,920,962</b>	1,777,223
<b>වර්ෂය සඳහා බදු වියදම</b>	<b>3,896,240</b>	4,036,322	<b>3,930,455</b>	4,116,188

**13. ආදායම් බදු වියදම් – (සම්බන්ධයි) →**

**13. (ආ) ආදායම් ප්‍රකාශයට ගලපන ලද විලම්බිත බදු සකස් වී ඇත්තේ පහත පරිදිය: →**

	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා				
විලම්බිත බදු වත්කම්	-	(81,947)	361	(82,086)
විලම්බිත බදු වගකීම්	(88,243)	152,722	(88,243)	153,023
<b>ආදායම් ප්‍රකාශයට ගලපන ලද විලම්බිත බදු වියදම/(බැර)</b>	<b>(88,243)</b>	<b>234,669</b>	<b>(88,604)</b>	<b>235,109</b>

**14. කොටසක ඉපයුම් →**

**ගිණුම්කරණ ප්‍රතිපත්ති**

සමූහය විසින් එහි සාමාන්‍ය කොටස්වල මූලික හා තනුක කොටසක ඉපයීම් දත්ත ඉදිරිපත් කරනු ලබයි. බැංකුවේ සාමාන්‍ය කොටස් හිමිකරුවන්ට අදාළ වන වර්ෂය සඳහා වූ ලාභය හෝ අලාභය එම වර්ෂය තුළ බලාත්මක හරිත මධ්‍යක සාමාන්‍ය කොටස් ගණනින් බෙදීමෙන් මූලික කොටසක ඉපයුම ගණනය කරනු ලැබේ. සාමාන්‍ය කොටස් හිමිකරුවන්ට අදාළ වන වර්ෂය සඳහා වූ ලාභය හෝ අලාභය වර්ෂය තුළ බලාත්මක හරිත මධ්‍යක සාමාන්‍ය කොටස් ගණනින් බෙදා ඊට සියළුම තනුකික භවය සාමාන්‍ය කොටස් සඳහා වූ බලපෑම ගැලපීමෙන් තනුක කොටසක ඉපයුම ගණනය කෙරෙයි.

	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා				
සාමාන්‍ය කොටස් හිමිකරුවන් සඳහා වන ශුද්ධ ලාභය	9,497,716	8,672,314	9,562,282	8,832,232
තනුක වීමේ බලපෑම සඳහා කරන ලද ගැලපීම්	-	-	-	-
සාමාන්‍ය කොටස් හිමිකරුවන්ට බෙදාහරින ලද ශුද්ධ ලාභය තනුකවීමේ බලපෑම සඳහා ගැලපීමෙන් පසු	9,497,716	8,672,314	9,562,282	8,832,232
කොටසක මූලික ඉපයුම් සඳහා හරිත මධ්‍යක සාමාන්‍ය කොටස් සංඛ්‍යාව	320,000	320,000	320,000	320,000
තනුකවීමේ බලපෑම	-	-	-	-
කොටසක තනුක ඉපයුම් සඳහා හරිත මධ්‍යක සාමාන්‍ය කොටස් සංඛ්‍යාව	320,000	320,000	320,000	320,000
සාමාන්‍ය කොටසක මූලික ඉපයීම් (රු.)	29.68	27.10	29.88	27.60
සාමාන්‍ය කොටසක තනුක ඉපයීම් (රු.)	29.68	27.10	29.88	27.60

**14. කොටසක ඉපයුම් – (සම්බන්ධයි) →**

**14. (අ) කොටසක මූලික හා තනුක ඉපයුම් සඳහා බර තැබූ සාමාන්‍ය කොටස් සංඛ්‍යාව**

	පවතින සාමාන්‍ය කොටස් සංඛ්‍යාව		බර තැබූ සාමාන්‍ය කොටස් සංඛ්‍යාව	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
ජනවාරි 1 දිනට නිකුත් වූ කොටස් සංඛ්‍යාව	320,000	320,000	320,000	320,000
එකතුකළා : වර්ෂය තුළ නිකුත් කළ කොටස් සංඛ්‍යාව	300,000	-	-	-
කොටසක මූලික හා තනුක ඉපයුම් සඳහා බර තැබූ සාමාන්‍ය කොටස් සංඛ්‍යාව	620,000	320,000	320,000	320,000

**15. ගණනය කරන පදනම මත මූල්‍ය උපකරණවල විශ්ලේෂණය →**

▶ **ගිණුම්කරණ ප්‍රතිපත්ති** .....

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන් (ශ්‍රී ල.ගි.ප්‍ර.39) මූල්‍ය උපකරණ හඳුනා ගැනීම හා මිනීම අනුව මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයේ වර්ගීකරණය යටතේ මූල්‍ය උපකරණවල ධාරණ අගය පහත පරිදි සාරාංශගත කර ඇත:

**15. (අ) බැංකුව – 2016 →**

	වෙළඳාම සඳහා දරා සිටින රු. '000	කල්පිරෙන තෙක් දරා සිටින රු. '000	ක්‍රමණය පිරිවැය රු. '000	විනිශ්චිත සඳහා පවතින රු. '000	ලාභාලාභ මගින් සාධාරණ අගයට නම් කරන ලද රු. '000	ඉදිරි රැකුම් රු. '000	එකතුව රු. '000
<b>වත්කම්</b>							
මුදල් හා මුදල් සමානාස්‍රයන්	-	-	4,619,699	-	-	-	4,619,699
මහ බැංකුව වෙනුවෙන් ගේෂයන්	-	-	-	-	-	-	-
බැංකුවල ඇති තැන්පතු	-	-	19,013,572	-	-	-	19,013,572
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	-	-	-	-	-	2,728,445	2,728,445
වෙළඳාම සඳහා දරා සිටින වෙනත් මූල්‍ය වත්කම්	20,290,588	-	-	-	-	-	20,290,588
ලාභාලාභ මගින් සාධාරණ අගයට නම් කළ වෙනත් මූල්‍ය වත්කම්	-	-	-	-	-	-	-
ණය සහ ලැබිය යුතු දෑ - බැංකු	-	-	31,834,072	-	-	-	31,834,072
ණය සහ ලැබිය යුතු දෑ - අනෙකුත් ගනුදෙනුකරුවන්	-	-	291,976,942	-	-	-	291,976,942
මූල්‍ය ආයෝජනයන්	-	505,824,398	-	6,227,764	-	-	512,052,162
<b>මූල්‍ය වත්කම් එකතුව</b>	<b>20,290,588</b>	<b>505,824,398</b>	<b>347,444,284</b>	<b>6,227,764</b>	<b>-</b>	<b>2,728,445</b>	<b>882,515,480</b>



**15. ගණනය කරන පදනම මත මූල්‍ය උපකරණවල විශ්ලේෂණය - (සම්බන්ධයි) ->**

**15. (අ) බැංකුව - 2016 ->**

	වෙළඳාම සඳහා දරා සිටින රු. '000	සාධාරණ අගයට නම් කරන ලද රු. '000	ක්‍රමයෙන් පිරිවැය රු. '000	ලාභාලාභ මගින් සාධාරණ අගයට නම් කරන ලද රු. '000	ඉදිරි රැකුම් රු. '000	එකතුව රු. '000
<b>වගකීම්</b>						
බැංකුවලට ගෙවිය යුතු	-	-	115,391	-	-	115,391
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	-	-	-	-	-	-
ලාභාලාභ මගින් සාධාරණ අගයට නම් කළ වෙනත් මූල්‍ය වගකීම්	-	-	-	-	-	-
වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු දෑ	-	-	657,280,315	-	-	657,280,315
වෙනත් ණය ගැනීම්	-	-	207,039,909	-	-	207,039,909
යටත්කාලීන වගකීම්	-	-	6,006,411	-	-	6,006,411
<b>මූල්‍ය වගකීම් එකතුව</b>	-	-	<b>870,442,026</b>	-	-	<b>870,442,026</b>

**15. (ආ) බැංකුව - 2015 ->**

	වෙළඳාම සඳහා දරා සිටින රු. '000	කල්පිරෙන තෙක් දරා සිටින රු. '000	ක්‍රමයෙන් පිරිවැය රු. '000	විකිණීම සඳහා පවතින රු. '000	ලාභාලාභ මගින් සාධාරණ අගයට නම් කරන ලද රු. '000	ඉදිරි රැකුම් රු. '000	එකතුව රු. '000
<b>වත්කම්</b>							
මුදල් හා මුදල් සමානාස්‍රයන්	-	-	3,240,253	-	-	-	3,240,253
මහ බැංකුව වෙතැති ශේෂයන්	-	-	-	-	-	-	-
බැංකුවල ඇති තැන්පතු	-	-	12,626,509	-	-	-	12,626,509
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	-	-	-	-	-	3,735,284	3,735,284
වෙළඳාම සඳහා දරා සිටින වෙනත් මූල්‍ය වත්කම්	13,542,721	-	-	-	-	-	13,542,721
ලාභාලාභ මගින් සාධාරණ අගයට නම් කළ වෙනත් මූල්‍ය වත්කම්	-	-	-	-	-	-	-
ණය සහ ලැබිය යුතු දෑ - බැංකු	-	-	23,717,823	-	-	-	23,717,823
ණය සහ ලැබිය යුතු දෑ - අනෙකුත් ගනුදෙනුකරුවන්	-	-	248,032,842	-	-	-	248,032,842
මූල්‍ය ආයෝජනයන්	-	515,302,705	-	4,385,767	-	-	519,688,472
<b>මූල්‍ය වත්කම් එකතුව</b>	<b>13,542,721</b>	<b>515,302,705</b>	<b>287,617,427</b>	<b>4,385,767</b>	-	<b>3,735,284</b>	<b>824,583,904</b>

**15. ගණනය කරන පදනම මත මූල්‍ය උපකරණවල විශ්ලේෂණය - (සම්බන්ධයි) →**

**15. (අ) බැංකුව - 2015 →**

	වෙළඳාම සඳහා දරා සිටින රු. '000	සාධාරණ අගයට නම් කරන ලද රු. '000	ක්‍රමයෙන් පිරිවැය රු. '000	ලාභාලාභ මගින් සාධාරණ අගයට නම් කරන ලද රු. '000	ඉදිරි රැකුම් රු. '000	එකතුව රු. '000
<b>වගකීම්</b>						
බැංකුවලට ගෙවිය යුතු	-	-	75,093	-	-	75,093
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	-	-	-	-	-	-
ලාභාලාභ මගින් සාධාරණ අගයට නම් කළ වෙනත් මූල්‍ය වගකීම්	-	-	-	-	-	-
වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු දෑ	-	-	595,775,709	-	-	595,775,709
වෙනත් ණය ගැනීම්	-	-	207,025,525	-	-	207,025,525
යටත්කාලීන වගකීම්	-	-	-	-	-	-
<b>මූල්‍ය වගකීම් එකතුව</b>	-	-	<b>802,876,327</b>	-	-	<b>802,876,327</b>

**15. (ආ) සමූහය - 2016 →**

	වෙළඳාම සඳහා දරා සිටින රු. '000	කල්පිරෙන තෙක් දරා සිටින රු. '000	ක්‍රමයෙන් පිරිවැය රු. '000	විකිණීම සඳහා පවතින රු. '000	ලාභාලාභ මගින් සාධාරණ අගයට නම් කරන ලද රු. '000	ඉදිරි රැකුම් රු. '000	එකතුව රු. '000
<b>වත්කම්</b>							
මුදල් හා මුදල් සමානාස්‍රයන්	-	-	4,627,629	-	-	-	4,627,629
මහ බැංකුව වෙනැති ශේෂයන්	-	-	477	-	-	-	477
බැංකුවල ඇති තැන්පතු	-	-	19,013,572	-	-	-	19,013,572
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	-	-	-	-	-	2,728,445	2,728,445
වෙළඳාම සඳහා දරා සිටින වෙනත් මූල්‍ය වත්කම්	27,303,207	-	-	-	-	-	27,303,207
ලාභාලාභ මගින් සාධාරණ අගයට නම් කළ වෙනත් මූල්‍ය වත්කම්	-	-	-	-	-	-	-
ණය සහ ලැබිය යුතු දෑ - බැංකු	-	-	31,834,072	-	-	-	31,834,072
ණය සහ ලැබිය යුතු දෑ - අනෙකුත් ගනුදෙනුකරුවන්	-	-	291,178,121	-	-	-	291,178,121
මූල්‍ය ආයෝජනයන්	-	507,624,954	-	8,122,516	-	-	515,747,470
<b>මූල්‍ය වත්කම් එකතුව</b>	<b>27,303,207</b>	<b>507,624,954</b>	<b>346,653,871</b>	<b>8,122,516</b>	-	<b>2,728,445</b>	<b>892,432,992</b>

**15. ගණනය කරන පදනම මත මූල්‍ය උපකරණවල විශ්ලේෂණය - (සම්බන්ධයි) →**

	වෙළඳාම සඳහා දරා සිටින රු. '000	සාධාරණ අගයට නම් කරන ලද රු. '000	ක්‍රමයෙන් පිරිවැය රු. '000	ලාභාලාභ මගින් සාධාරණ අගයට නම් කරන ලද රු. '000	ඉදිරි රැකුම් රු. '000	එකතුව රු. '000
<b>වගකීම්</b>						
බැංකුවලට ගෙවිය යුතු	-	-	2,858,673	-	-	2,858,673
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	-	-	-	-	-	-
ලාභාලාභ මගින් සාධාරණ අගයට නම් කළ වෙනත් මූල්‍ය වගකීම්	-	-	-	-	-	-
වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු දෑ	-	-	657,280,315	-	-	657,280,315
වෙනත් ණය ගැනීම්	-	-	212,629,427	-	-	212,629,427
යටත්කාලීන වගකීම්	-	-	6,006,411	-	-	6,006,411
<b>මූල්‍ය වගකීම් එකතුව</b>	-	-	<b>878,774,826</b>	-	-	<b>878,774,826</b>

**15. (අ) සමූහය - 2015 →**

	වෙළඳාම සඳහා දරා සිටින රු. '000	කල්පිරෙන තෙක් දරා සිටින රු. '000	ක්‍රමයෙන් පිරිවැය රු. '000	විකිණීම සඳහා පවතින රු. '000	ලාභාලාභ මගින් සාධාරණ අගයට නම් කරන ලද රු. '000	ඉදිරි රැකුම් රු. '000	එකතුව රු. '000
<b>වත්කම්</b>							
මුදල් හා මුදල් සමානයන්	-	-	3,247,469	-	-	-	3,247,469
මහ බැංකුව වෙතැති ශේෂයන්	-	-	729	-	-	-	729
බැංකුවල ඇති තැන්පතු	-	-	12,626,509	-	-	-	12,626,509
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	-	-	-	-	-	3,735,284	3,735,284
වෙළඳාම සඳහා දරා සිටින වෙනත් මූල්‍ය වත්කම්	17,804,872	-	-	-	-	-	17,804,872
ලාභාලාභ මගින් සාධාරණ අගයට නම් කළ වෙනත් මූල්‍ය වත්කම්	-	-	-	-	-	-	-
ණය සහ ලැබිය යුතු දෑ - බැංකු	-	-	23,735,825	-	-	-	23,735,825
ණය සහ ලැබිය යුතු දෑ - අනෙකුත් ගනුදෙනුකරුවන්	-	-	248,037,737	-	-	-	248,037,737
මූල්‍ය ආයෝජනයන්	-	517,514,189	-	6,407,037	-	-	523,921,226
<b>මූල්‍ය වත්කම් එකතුව</b>	<b>17,804,872</b>	<b>517,514,189</b>	<b>287,648,269</b>	<b>6,407,037</b>	-	<b>3,735,284</b>	<b>833,109,651</b>

	වෙළඳාම සඳහා දරා සිටින රු. '000	සාධාරණ අගයට නම් කරන ලද රු. '000	ක්‍රමයෙන් පිරිවැය රු. '000	ලාභාලාභ මගින් සාධාරණ අගයට නම් කරන ලද රු. '000	ඉදිරි රැකුම් රු. '000	එකතුව රු. '000
<b>වගකීම්</b>						
බැංකුවලට ගෙවිය යුතු	-	-	110,196	-	-	110,196
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	-	-	-	-	-	-
ලාභාලාභ මගින් සාධාරණ අගයට නම් කළ වෙනත් මූල්‍ය වගකීම්	-	-	-	-	-	-
වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු දෑ	-	-	595,775,709	-	-	595,775,709
වෙනත් ණය ගැනීම්	-	-	213,703,431	-	-	213,703,431
යටත්කාලීන වගකීම්	-	-	-	-	-	-
<b>මූල්‍ය වගකීම් එකතුව</b>	-	-	<b>809,589,336</b>	-	-	<b>809,589,336</b>

**16. මුදල් හා මුදල් සමානයන් →**

▶ **ගිණුම්කරණ ප්‍රතිපත්ති** .....

වටිනාකම වෙනස්වීම නොගිනිය හැකි තරම් වන අවදානමකට යටත් අතැති මුදල්, බැංකුවල ඇති තැන්පතු, කෙටි දැනුම් දීමකින් ලබාගත හැකි මුදල් යනාදිය මුදල් හා මුදල් සමාන දෑ යන්නට ඇතුළත්ය. මුදල් හා මුදල්වලට සමානයන්, මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයෙහි ක්‍රමාංශය පිරිවැයට දක්වයි.

	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
දෙසැම්බර් 31 දිනට				
අතැති මුදල්	691,527	600,185	691,537	600,195
බැංකුවල ඇති ශේෂයන්	3,881,589	2,548,571	3,889,509	2,555,777
කෙටි දැනුම් දීමකින් ආපසු ලබා ගතහැකි මුදල්	46,583	91,497	46,583	91,497
<b>එකතුව</b>	<b>4,619,699</b>	<b>3,240,253</b>	<b>4,627,629</b>	<b>3,247,469</b>

**17. මහ බැංකුව වෙතැති ශේෂයන් →**

	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
දෙසැම්බර් 31 දිනට				
ශ්‍රී ලංකා මහ බැංකුව වෙතැති ව්‍යවස්ථාපිත ශේෂයන්	-	-	477	729
<b>එකතුව</b>	<b>-</b>	<b>-</b>	<b>477</b>	<b>729</b>

**18. බැංකු වල ඇති තැන්පතු →**

▶ **ගිණුම්කරණ ප්‍රතිපත්ති** .....

බැංකුව සහ සමූහය එහි කෙටිකාලීන බැඳීම් කළමනාකරණය සඳහා යොදවනු ලබන හා සාධාරණ අගය වෙනස්වීමේ අවදානම නොසැලකිය හැකි තරම් වන බැංකුවල ඇති කෙටිකාලීන තැන්පතු මේ යටතට අයත් වේ. ඒවා මූල්‍ය ප්‍රකාශයන්හි ඒවායේ නාමික අගයට හෝ දළ වටිනාකමට දක්වා ඇත.

	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
දෙසැම්බර් 31 දිනට				
ශ්‍රී ලංකාවේ බැංකු වල ඇති තැන්පතු	19,013,572	12,626,509	19,013,572	12,626,509
<b>එකතුව</b>	<b>19,013,572</b>	<b>12,626,509</b>	<b>19,013,572</b>	<b>12,626,509</b>

**19. ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ →**

**ගිණුම්කරණ ප්‍රතිපත්ති**

පොළී අනුපාතික, මූල්‍ය උපකරණවල මිල, වෙළඳ ද්‍රව්‍ය මිල, විදේශ විනිමය අනුපාතික, ණය අවදානම් හා දර්ශක වල වෙනස්වීම් මත අගය, සකස් කර ගන්නා මූල්‍ය උපකරණ, ව්‍යුත්පන්නයන් වේ. ඉදිරි රැකුම් උපකරණ ලෙස නම් කර නොමැති විට ව්‍යුත්පන්න වෙළඳාම සඳහා ඇති ලෙස වර්ගීකරණය වෙයි. සමූහය විසින් පොළී අනුපාතික (Swaps) හා විදේශ විනිමය ඉදිරි ගිවිසුම් යනාදී ව්‍යුත්පන්න භාවිතා කරනු ලබයි.

**ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට වාර්තා කළ ව්‍යුත්පන්න**

ඉදිරි රැකුම් උපකරණ ලෙස භාවිත වන ව්‍යුත්පන්න හැරුණු විට සෙසු ව්‍යුත්පන්න සාධාරණ අගයට වාර්තා කරන අතර, එකී සාධාරණ අගය ධනාත්මක වන්නේ නම් වත්කම් ලෙස සලකන අතර සාධාරණ අගය සෘණාත්මක වන්නේ නම් වගකීම් ලෙස සැලකෙයි. ව්‍යුත්පන්නවල සාධාරණ අගයේ වෙනස්වීම්, වෙළඳාම් කටයුතු වලින් ලද ශුද්ධ ආදායම්වලට ඇතුළත් වේ.

**ඉදිරි රැකුම් උපකරණ ලෙස භාවිත ව්‍යුත්පන්න**

විදේශ විනිමය අනුපාතික හෝ පොළී අනුපාතික සම්බන්ධ අවදානම් රැකුම්ගත කිරීම සඳහා සමූහය විසින් ව්‍යුත්පන්න ගිවිසුම්වලට එළඹෙයි. මෙකී ව්‍යුත්පන්න සාධාරණ වටිනාකමට මනිනු ලබයි. ඉදිරි රැකුම් කාර්යක්ෂම වන අවස්ථාවලදී, සාධාරණ වටිනාකමට මනිනු ලැබූ ව්‍යුත්පන්න සහ පිරිවැයට/කුමක්ෂය පිරිවැයට මනිනු ලබන මූල්‍ය වත්කම් හෝ වගකීම් මගින් මූල්‍ය ප්‍රකාශනය තුළ පැන නගින අස්ථාවර භාවය ඉවත් කිරීම සඳහා සමූහය විසින් ඉදිරි රැකුම් ගිණුම්කරණ නොගැලපීම් යොදා ගනී.

**මුදල් ප්‍රවාහ ඉදිරි රැකුම්**

වාර්තා කරනු ලබන සෑම කාලසීමාවක් අවසානයේදීම මුදල් ප්‍රවාහ ඉදිරි රැකුම් සාධාරණ අගයට ගණනය කරනු ලබයි.

මුදල් ප්‍රවාහ ඉදිරි රැකුම් ලෙස නම් කෙරෙන සහ එසේ නම් කිරීමට සුදුසු වන ව්‍යුත්පන්නයන්හි සාධාරණ අගයෙහි වෙනස්කම්වල සඵල කොටස, මුදල් ප්‍රවාහ ඉදිරි රැකුම් සාධාරණ අගයේ ලාභ/අලාභ යටතේ වෙනත් විස්තීර්ණ ආදායම් යටතේ දක්වනු ලැබේ. එසේ සඵල නොවන කොටසකට අදාළ සාධාරණ අගයෙහි කිසියම් ලාභයක් හෝ අලාභයක් ආදායම් ප්‍රකාශයෙන් එක්වරම හඳුනාගනු ලැබේ.

ඉදිරි රැකුම් අයිතම මගින් ලාභය හෝ අලාභයට බලපෑමක් ඇති කෙරෙන කාල සීමාවන්හි දී වෙනත් විස්තීර්ණ ආදායම්හි හඳුනාගෙන ඇති සමුච්චිත ලාභ හෝ අලාභ, ආදායම් ප්‍රකාශයට යළි වර්ගීකරණය කරනු ලබයි. කෙසේ වුවද ඉදිරි රැකුම්ගත පුරෝකථන ගනුදෙනුවල ප්‍රතිඵල ලෙස මූල්‍ය නොවන වත්කම් හෝ මූල්‍ය නොවන වගකීමක් හඳුනා ගැනෙන විට වෙනත් විස්තීර්ණ ආදායම්හි කලින් හඳුනාගන්නා ලද ලාභ හා අලාභ, හිමිකම් වෙතින් ඉවත්කර වත්කමෙහි හෝ වගකීමෙහි මූලික පිරිවැය ගණනය කිරීමෙහි ඇතුළත් කරනු ලබයි.

ඉදිරි රැකුම්ගත උපකරණයක් කල් ඉකුත්වන විට හෝ විකුණනු ලබන විට හෝ ඉදිරි රැකුමක් තවදුරටත් අදාළ ගිණුම්කරණ නිර්ණායක සමග අනුකූල නොවන විට ආදායම් ප්‍රකාශයෙහි පුරෝකථන ගනුදෙනුව හඳුනා ගැනෙන තෙක් ඒ වන විට වෙනත් විස්තීර්ණ ආදායම්හි හඳුනාගෙන ඇති කිසියම් සමුච්චිත ලාභයක් හෝ අලාභයක් හිමිකම් වෙත රඳවා ගැනෙයි. පුරෝකථන ගනුදෙනුවක් තවදුරටත් සිදු වෙතැයි අපේක්ෂා නොකරන විට වෙනත් විස්තීර්ණ ආදායම්හි හඳුනාගනු ලැබ ඇති සමුච්චිත ලාභය හෝ අලාභය, එක්වරම ආදායම් ප්‍රකාශයට යළි වර්ගීකරණය කරනු ලබයි.

**19. ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ (සම්බන්ධයි) →**

බැංකුව සහ සමූහය

දෙසැම්බර් 31 දිනට	වත්කම් 2016 රු. '000	නාමික වටිනාකම - 2016 රු. '000	වත්කම් 2015 රු. '000	නාමික වටිනාකම - 2015 රු. '000
විදේශ විනිමය ඉදිරි ගිවිසුම				
ඉදිරි හුවමාරු මිල දී ගැනීම් [සටහන් - (19.1)]	27,750	3,743,750	7,830	140,900
විදේශ විනිමය ව්‍යුත්පන්න/මුදල් ප්‍රවාහ ඉදිරි රැකුම්				
විදේශ විනිමය හුවමාරු කිරීම් (SWAPS) - [සටහන් - (19.2)]	2,700,695	73,474,097	3,727,454	71,196,422
එකතුව	2,728,445	77,217,847	3,735,284	71,337,322

**19.1 ඉදිරි හුවමාරු මිල දී ගැනීම් →**

බැංකුව විසින් 2016 දෙසැම්බර් 23 වන දින ශ්‍රී ලංකා මහ බැංකුව සමග ඇ.ඩො. 25,000,000 ක මිල දී ගැනීම් සඳහා ඉදිරි හුවමාරු ගිවිසුමකට එළඹ ඇත.

**19.2 විදේශ විනිමය හුවමාරු (Swaps) →**

2013 සැප්තැම්බර් 18 දින පස් අවුරුදු විදේශ ණය ගැනීමක් මගින් බැංකුව ඇ.ඩො.මි. 750 ක් රැස්කර ගෙන ඇති අතර එයට එරෙහිව ශ්‍රී ලංකා මහ බැංකුව සමග වාර්ෂිකව සහ මාසිකව අලුත් කිරීමේ පදනම මත පිළිවෙලින් ඇ.ඩො.මි. 183.425 ක් සහ ඇ.ඩො.මි. 187.5 ක් වන හුවමාරු ගිවිසුම් දෙකකට එළඹ ඇත.

2014 සැප්තැම්බර් 10 දිනද පස් අවුරුදු විදේශ ණය ගැනීමක් මගින් බැංකුව තවත් ඇ.ඩො.මි.250 ක් රැස්කර ගෙන ඇති අතර එයට එරෙහිව ශ්‍රී ලංකා මහ බැංකුව සමග මාසිකව අලුත් කිරීමේ පදනම මත ඇ.ඩො.මි. 249.31 ක් වන හුවමාරු ගිවිසුමකට එළඹ ඇත.

හුවමාරු ගිවිසුමෙහි අරමුණ වනුයේ ශ්‍රී ල.රු./ඇ.ඩො. හුවමාරු අනුපාතික වෙනස්වීම් මත ඉහත විදේශ විනිමය ණය සම්බන්ධයෙන් පැන නැගිය හැකි අවදානම රැකුම්ගත කිරීමයි.

**19. ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ (සම්බන්ධයි) →**

හුවමාරු ගිවිසුම් (SWAPS) පිළිබඳ කෙටි විස්තරයක් පහත දැක්වේ.

**19.2 (අ) හුවමාරු ගිවිසුම් (Swaps) 1 සහ 2 →**

විස්තර	ඉදිරි රැකුමෙහි විස්තර
ඉදිරි රැකුම් උපකරණ	<p>හුවමාරු ගිවිසුම් - 1                      ප්‍රතිපාර්ශ්වය - ශ්‍රී ලංකා මහ බැංකුව                      මුළු විදේශ ණය මුදලින් 24.5% කාලපනික අගය - ඇ.ඩො.මිලියන 183.425</p> <p>හුවමාරු ගිවිසුම් - 2                      ප්‍රතිපාර්ශ්වය - ශ්‍රී ලංකා මහ බැංකුව                      මුළු විදේශ ණය මුදලින් 25% කාලපනික අගය - ඇ.ඩො.මිලියන 187.5                      අධිමිලට ඇ.ඩො.මිලියන 57.9 ක කාලපනික අගයක් සඳහා බැංකුව විසින් මහ බැංකුව සමඟ ඉහත ගිවිසුම 2016 දෙසැම්බර් 07 වන දින අලුත් කරන ලදී.</p>
ඉදිරි රැකුම්ගත අයිතම	<p>පස් අවුරුදු ඇ.ඩො.මි.750 ජ්‍යෙෂ්ඨ බැඳුම්කරය (අර්ධ වාර්ෂිකව ගෙවිය යුතු පොළිය සමග)                      මුල් මුදල 2018 සැප්තැම්බර් 18 දින මුළුමනින් ආපසු ගෙවිය යුතුය.</p>
මුදල් ප්‍රවාහ ඇතිවේ යැයි බලාපොරොත්තු වන කාලපරිච්ඡේදය	<p>හුවමාරු ගිවිසුම් - 1 වාර්ෂිකව                      හුවමාරු ගිවිසුම් - 2 මාසිකව</p>
වර්ෂය තුළ වෙනත් විස්තීර්ණ ආදායම්හි හඳුනාගත් වටිනාකම	<p>හුවමාරු ගිවිසුම් - 1 ශ්‍රී ලංකා රුපියල් මිලියන 1.85 ක් මුදල් ප්‍රවාහ ඉදිරි රැකුම් සංවිනයට බැර කරන ලදී.                      හුවමාරු ගිවිසුම් - 2 ශ්‍රී ලංකා රුපියල් මිලියන 72,587 ක් මුදල් ප්‍රවාහ ඉදිරි රැකුම් සංවිනයට බැර කරන ලදී.</p>
2016 දෙසැම්බර් 31 දිනට ඉදිරි රැකුම්ගත අයිතමවල සාධාරණ අගය	ශ්‍රී.ල.රු.මිලියන 112,312.5
2016 දෙසැම්බර් 31 දිනට ඉදිරි රැකුම්ගත උපකරණවල සාධාරණ අගය	<p>හුවමාරු ගිවිසුම් - 1 ශ්‍රී ලංකා රුපියල් මිලියන 2,450                      හුවමාරු ගිවිසුම් - 2 නොමැත</p>
මීට පෙර ඉදිරි රැකුම් උපකරණ ගිණුම්කරණය කරන ලද එහෙත් එය සිදුවීම තවදුරටත් අපේක්ෂා නොකරන පුරෝකථනය කරන ලද ගනුදෙනු	නොමැත
කාලපරිච්ඡේදය තුළ හිමිකම් වලින් ලාභ හෝ අලාභ වශයෙන් යළි වර්ගීකරණය කළ වටිනාකම	නොමැත

**19. ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ (සම්බන්ධයි) →**

**19.2 විදේශ විනිමය හුවමාරු (Swaps) සම්බන්ධය →**

**19.2 (ආ) හුවමාරු ගිවිසුම් 3 →**

විස්තර	ඉදිරි රැකුමෙහි විස්තර
ඉදිරි රැකුම් උපකරණ	<p>හුවමාරු ගිවිසුම - 1</p> <p>ප්‍රතිපාර්ශ්වය - ශ්‍රී ලංකා මහ බැංකුව</p> <p>කාල්පනික අගය - ඇ.ඩො.මි. 249.31</p> <p>මුළු විදේශ ණය මුදලින් 99.72%</p> <p>අධිමිලට ඇ.ඩො.මිලියන 249.31 ක කාල්පනික අගයක් සඳහා බැංකුව විසින් මහ බැංකුව සමග ඉහත ගිවිසුම 2016 දෙසැම්බර් 09 වන දින අලුත් කරන ලදී.</p>
ඉදිරි රැකුම්ගත අයිතම	<p>පස් අවුරුදු ඇ.ඩො.මිලියන 250 ජ්‍යෙෂ්ඨ බැඳුම්කරය (අර්ධ වාර්ෂිකව ගෙවිය යුතු පොළිය සමග)</p> <p>මුල් මුදල 2019 සැප්තැම්බර් 10 දින මුළුමනින්ම ආපසු ගෙවිය යුතුය</p>
මුදල් ප්‍රවාහ ඇතිවේ යැයි බලාපොරොත්තු වන කාලපරිච්ඡේදය	මාසිකව
වර්ෂය තුළ වෙනත් විස්තීර්ණ ආදායම්	මුදල් ප්‍රවාහ ඉදිරි රැකුම් සංවිසට හර කළ ශ්‍රී ල.රු.මි. 211.7
2016 දෙසැම්බර් 31 දිනට ඉදිරි රැකුම්ගත අයිතමවල සාධාරණ අගය	ශ්‍රී ල.රු.මි. 37,437.5
2016 දෙසැම්බර් 31 දිනට ඉදිරි රැකුම්ගත උපකරණවල සාධාරණ අගය	නොමැත
මීට පෙර ඉදිරි රැකුම් උපකරණ ගිණුම්කරණය කරන ලද එහෙත් එය සිදුවීම තවදුරටත් අපේක්ෂා නොකරන පුරෝකථනය කරන ලද ගනුදෙනු	නොමැත
කාලපරිච්ඡේදය තුළ හිමිකම් වලින් ලාභ හෝ අලාභ වශයෙන් යළි වර්ගීකරණය කළ වටිනාකම	නොමැත

**19.2 (ඇ) විනිමය හුවමාරු හිමිකම් වලට අදාළව වෙනත් විස්තීර්ණ ආදායම්හි හඳුනාගනු ලැබූ වටිනාකම් →**

	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා				
හුවමාරු ගිවිසුම් - 01	1,850	-	1,850	-
හුවමාරු ගිවිසුම් - 02	72,597	(85,519)	72,597	(85,519)
හුවමාරු ගිවිසුම් - 03	(211,703)	230,129	(211,703)	230,129
එකතුව	(137,256)	144,610	(137,256)	144,610



**20. වෙළඳාම සඳහා දරා සිටින වෙනත් මූල්‍ය වත්කම් →**

**ගිණුම්කරණ ප්‍රතිපත්ති**

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති (ශ්‍රී ලං.ගි.ප්‍ර. 39) මූල්‍ය උපකරණ හඳුනාගැනීම සහ මිනීම යටතේ මූල්‍ය වත්කමක් ප්‍රධාන වශයෙන් අත්පත් කරගෙන ඇත්තේ නුදුරු කාලයේදී විකිණීමේ හෝ ප්‍රතිමිලදී ගැනීමේ අරමුණින් වන හෝ කෙටිකාලීන ලාභාපේක්ෂාවෙන් එක්ව කළමනාකරණය කරනු ලබන ආයෝජන කළඹක කොටසක් ලෙස රඳවා තබාගෙන ඇති විට ඒවා වෙළඳාම සඳහා දරා සිටින මූල්‍ය වත්කම් ලෙස වර්ගීකරණය කරනු ලැබේ. ඉදිරි රැකුම් සම්බන්ධයක් යටතේ ඉදිරි රැකුම් උපකරණ ලෙස නම් නොකරන ලද ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ ද මෙම කාණ්ඩයට ඇතුළත් වේ.

වෙළඳාම සඳහා දරා සිටින මූල්‍ය වත්කම්, මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයෙහි සාධාරණ අගයට වාර්තා කරනු ලබයි. සාධාරණ වටිනාකමෙහි වෙනස්වීම් වෙළඳාම් කටයුතු වලින් ලද ශුද්ධ ලාභ/අලාභ යටතේ හඳුනාගනු ලබයි. ගිවිසුම්වල කොන්දේසි ප්‍රකාර හෝ ගෙවීම් සිදු කිරීමේ අයිතිය ස්ථාපිත වූ පොළී ආදායම් හා වියදම් ශුද්ධ පොළී ආදායමෙහි වාර්තා කරන අතර ලාභාංශ ආදායම වෙළඳාම් කටයුතුවලින් ලද ශුද්ධ ලාභ/අලාභ යටතේ හඳුනා ගනියි.

නුදුරු කාලයේදී විකිණීමට ඇති අපේක්ෂාව තව දුරටත් අදාළ වන්නේ දැයි තීරණය කිරීමට සමූහය විසින් ව්‍යුත්පන්නයන් නොවන වෙළඳාම සඳහා දරා සිටින මූල්‍ය වත්කම් අගයනු ලබයි. සක්‍රීය වෙළඳපළක් නොමැතිවීම හේතුකොට ගෙන මෙම මූල්‍ය වත්කම් වෙළඳාම් කිරීමට අපොහොසත් වනවිට සහ නුදුරු අනාගතයේ දී ඒවා විකිණීම සඳහා වන කළමනාකරණ අපේක්ෂාව සැලකිය යුතු ලෙස වෙනස් වී ඇති විට, සමූහයට ඉතා විරල අවස්ථාවන්හි දී පමණක් මෙම මූල්‍ය වත්කම් යළි වර්ගීකරණය සඳහා සලකා බැලිය හැකිය.

වෙළඳාම සඳහා දරා සිටින මූල්‍ය වත්කම් වලට වෙළඳාම සඳහා දරා සිටින රාජ්‍ය සුරැකුම්පත් සහ ගනුදෙනු කළහැකි සුරැකුම්පත් ඇතුළත් වේ.

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
වෙළඳාම සඳහා දරා සිටින				
ශ්‍රී ලංකා රාජ්‍ය සුරැකුම්පත්				
භාණ්ඩාගාර බිල්පත්	-	-	1,438,757	1,184,757
භාණ්ඩාගාර බැඳුම්කර	17,194,677	9,870,590	22,768,539	12,947,984
හිමිකම් සුරැකුම්පත් [යොමුව සටහන 20 (අ)] ණය සුරැකුම්පත් - ණයකර	3,095,911	3,672,131	3,095,911	3,672,131
<b>එකතුව</b>	<b>20,290,588</b>	<b>13,542,721</b>	<b>27,303,207</b>	<b>17,804,872</b>

**20. වෙළඳාම සඳහා දරා සිටින වෙනත් මූල්‍ය වත්කම් (සම්බන්ධයි) →**

**20. (අ) හිමිකම් සුරැකුම්පත් (නිල ලැයිස්තුගත) - බැංකුව හා සමූහය →**

දෙසැම්බර් 31 දිනට	2016			2015		
	කොටස් ගණන	පිරිවැය රු. '000	වෙළඳ අගය රු. '000	කොටස් ගණන	පිරිවැය රු. '000	වෙළඳ අගය රු. '000
<b>1. බැංකු රක්ෂණ සහ මූල්‍ය ක්ෂේත්‍රය</b>						
කොමර්ෂල් බැංකු ඔෆ් සිලෝන් පිළිස්සි	435,587	71,292	62,453	395,236	67,008	54,909
කොමර්ෂල් බැංකු ඔෆ් සිලෝන් පිළිස්සි (ඡන්දය රහිත)	240,504	31,644	27,467	236,667	31,644	28,807
ඩී එල් සී සී බැංකුව	430,000	85,787	52,085	430,000	85,787	71,814
හැටන් නැෂනල් බැංකුව (ඡන්දය රහිත)	240,468	41,864	45,177	236,355	41,864	41,577
ලංකා ඔරිකස් ලීසිං සමාගම	606,900	68,594	43,507	606,900	68,594	54,909
ලංකා ඔරිකස් ෆිනෑන්ස් සමාගම	4,550,000	50,340	11,698	4,550,000	50,340	16,197
සම්පත් බැංකුව (ඡන්දය රහිත)	1,230,988	310,433	318,298	1,153,517	300,125	285,149
යුනියන් බැංකු පිළිස්සි	245,000	6,009	3,803	245,000	6,009	4,942
		665,963	564,488		651,371	558,304
<b>2. ආහාරපාන සහ දුම්කොළ ක්ෂේත්‍රය</b>						
කාගිල්ස් සිලෝන් පිළිස්සි	598,040	109,872	115,312	598,040	109,872	111,764
		109,872	115,312		109,872	111,764
<b>3. රසායනික හා ඖෂධ ක්ෂේත්‍රය</b>						
සී අයි සී හෝල්ඩින්ග්ස් පිළිස්සි	135,839	15,558	12,089	135,839	15,558	13,472
සී අයි සී හෝල්ඩින්ග්ස් පිළිස්සි (ඡන්දය රහිත)	13,700	1,183	921	13,700	1,183	1,100
හේකාබ් පිළිස්සි	447,211	83,786	66,330	447,211	83,786	72,875
		100,527	79,340		100,527	87,447
<b>4. ඉදිකිරීම් හා ඉංජිනේරු ක්ෂේත්‍රය</b>						
ඇක්සෙස් ඉන්ජිනියරින් පිළිස්සි	3,470,023	132,692	85,093	3,470,023	132,692	79,603
කළමිබු ඩොකියාර්ඩ් පිළිස්සි	1,234,706	275,603	92,787	1,234,706	275,603	186,794
		408,295	177,880		408,295	266,397

**20. වෙළඳාම සඳහා දරා සිටින වෙනත් මූල්‍ය වත්කම් (සම්බන්ධයි) →**

**20. (අ) නිමකම් සුරැකුම්පත් (නිල ලැයිස්තුගත) - බැංකුව හා සමූහය (සම්බන්ධයි) →**

දෙසැම්බර් 31 දිනට	2016			2015		
	කොටස් ගණන	පිරිවැය රු. '000	වෙළඳ අගය රු. '000	කොටස් ගණන	පිරිවැය රු. '000	වෙළඳ අගය රු. '000
<b>5. විවිධාංගකාන ක්ෂේත්‍රය</b>						
එයිටිකන් ස්පෙන්ස් පිළිබඳ	2,593,516	306,499	166,690	2,593,516	306,499	251,318
බුද්ධිමත් කැපිටල් පිළිබඳ	2,900,000	13,279	3,441	2,900,000	13,279	3,728
බුද්ධිමත් ඉන්වෙස්ට්මන්ට් පිළිබඳ	33,606,200	168,031	43,199	93,606,200	468,031	138,837
සිලෝන් කියට්ස් හෝල්ඩින්ග්ස් පිළිබඳ	750,265	131,498	92,881	750,265	131,498	104,603
හේලිස් පිළිබඳ	114,294	39,199	30,514	111,748	38,540	34,088
ජෝන් කිල්ස් හෝල්ඩින්ග්ස් පිළිබඳ	2,660,190	465,818	381,407	2,327,667	465,818	410,835
රිවර්ඩ් පිරිස් ඇන්ඩ් කම්පනි පිළිබඳ	12,001,659	113,095	96,125	12,001,659	113,095	100,872
වැලිබල් වන් පිළිබඳ	3,143,693	72,975	57,507	3,143,693	72,975	67,143
		<b>1,310,394</b>	<b>871,764</b>		<b>1,609,735</b>	<b>1,111,423</b>
<b>6. සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය</b>						
නවලෝක රෝහල් පිළිබඳ	-	-	-	17,789,400	79,421	58,048
					79,421	58,048
<b>7. හෝටල් හා සංචාරක ක්ෂේත්‍රය</b>						
ඒමියන් හොටෙල්ස් ඇන්ඩ් ප්‍රොපර්ටිස් පිළිබඳ	1,366,132	106,609	76,997	1,366,132	106,609	79,699
එයිටිකන් ස්පෙන්ස් හොටෙල් හෝල්ඩින්ග්ස් පිළිබඳ	2,102,133	188,903	90,003	2,102,133	188,903	141,344
සිලෝන් හොටෙල්ස් කෝපරේෂන් පිළිබඳ	3,793,842	128,776	78,403	3,793,842	128,776	94,909
ඊඩන් හොටෙල්ස් ලංකා පිළිබඳ	-	-	-	576,566	28,590	9,977
ජෝන් කිල්ස් හොටෙල්ස් පිළිබඳ	5,541,205	103,475	58,627	5,541,205	103,475	84,379
ලයිට් හවුස් හොටෙල්ස් පිළිබඳ	1,175,667	71,492	61,729	1,575,667	95,816	85,691
මහවැලි ඊඩ් හොටෙල්ස් පිළිබඳ	133,300	4,884	2,742	133,300	4,884	3,282
මාරවිල රිසෝට්ස් පිළිබඳ	1,899,556	16,063	4,508	1,899,556	16,063	5,259
කින්ග්ස්බර් පිළිබඳ	4,669,876	105,765	71,572	4,669,876	105,764	80,808
		<b>725,967</b>	<b>444,581</b>		<b>778,880</b>	<b>585,348</b>
<b>8. ආයෝජන භාර</b>						
රේඡුකා හෝල්ඩින්ග්ස් පිළිබඳ	5,356,146	235,077	111,749	5,356,146	235,077	145,644
රේඡුකා හෝල්ඩින්ග්ස් පිළිබඳ (ඡන්දය රහිත)	466,438	11,307	8,210	466,438	11,307	10,516
		<b>246,384</b>	<b>119,959</b>		<b>246,384</b>	<b>156,160</b>

**20. වෙළඳාම සඳහා දරා සිටින වෙනත් මූල්‍ය වත්කම් (සම්බන්ධයි) →**

**20. (අ) හිමිකම් සුරැකුම්පත් (නිල ලැයිස්තුගත) - බැංකුව හා සමූහය (සම්බන්ධයි) →**

දෙසැම්බර් 31 දිනට	2016			2015		
	කොටස් ගණන	පිරිවැය රු. '000	වෙළඳ අගය රු. '000	කොටස් ගණන	පිරිවැය රු. '000	වෙළඳ අගය රු. '000
<b>9. ඉඩම් සහ දේපල ක්ෂේත්‍රය</b>						
ඕවර්සීස් රියැලිටි (සිලෝන්) පීච්ලේසී	943,473	23,777	18,658	943,473	23,777	21,737
		23,777	18,658		23,777	21,737
<b>10. නිෂ්පාදන ක්ෂේත්‍රය</b>						
ලංකා සෙරමික් පීච්ලේසී	445,955	60,344	54,062	445,955	60,344	52,474
රෝයල් සෙරමික්ස් ලංකා පීච්ලේසී	1,834,159	232,734	210,380	1,834,159	232,734	201,311
ටෝකියෝ සිමෙන්ට් කම්පනි (ලංකා) පීච්ලේසී	574,160	29,030	33,780	574,160	29,030	27,819
ටෝකියෝ සිමෙන්ට් කම්පනි (ලංකා) (ඡන්දය රහිත)	509,217	22,602	25,931	559,217	24,821	21,842
ඇලුමිනස් පීච්ලේසී	46,150	791	913	-	-	-
		345,501	325,066		346,929	303,446
<b>11. වැවිලි ක්ෂේත්‍රය</b>						
නමුණුකුල වැවිලි සමාගම	150,000	12,432	10,931	150,000	12,432	8,899
		12,432	10,931		12,432	8,899
<b>12. බලශක්ති ක්ෂේත්‍රය</b>						
රිසස් එන්රජි පීච්ලේසී	203,341	4,653	4,323	203,341	4,653	5,027
		4,653	4,323		4,653	5,027

**20. වෙළඳාම සඳහා දරා සිටින වෙනත් මූල්‍ය වත්කම් (සම්බන්ධයි) →**

**20. (අ) හිමිකම් සුරැකුම්පත් (හිඳ ලැයිස්තුගත) – බැංකුව හා සමූහය (සම්බන්ධයි) →**

දෙසැම්බර් 31 දිනට	2016			2015		
	කොටස් ගණන	පිරිවැය රු. '000	වෙළඳ අගය රු. '000	කොටස් ගණන	පිරිවැය රු. '000	වෙළඳ අගය රු. '000
<b>13. විදුලි සංදේශ සේවා ක්ෂේත්‍රය</b>						
බියලොග් ඇක්සියාටා පීඑල්සී	6,790,960	168,982	70,506	6,790,960	168,982	71,849
		168,982	70,506		168,982	71,849
<b>14. වෙළඳ ක්ෂේත්‍රය</b>						
බ්‍රවුන්ස් ඇන්ඩ් කම්පනි පීඑල්සී	985,000	315,149	81,229	985,000	315,149	98,566
		315,149	81,229		315,149	98,566
<b>15. ඒකක භාර</b>						
කොම්ට්‍රස්ට් ඉක්විටි ෆන්ඩ්	556,793	10,000	11,147	556,793	10,000	11,476
සී බැන්ක් යුනිට් ට්‍රස්ට්	7,604,797	85,110	200,729	7,604,797	85,110	216,242
		95,110	211,876		95,110	227,718
<b>එකතුව</b>		<b>4,533,006</b>	<b>3,095,911</b>		<b>4,951,517</b>	<b>3,672,131</b>

**21. ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට නම් කළ මූල්‍ය වත්කම් →**

**ගිණුම්කරණ ප්‍රතිපත්ති**

පහත අවස්ථාවලදී සමූහය විසින් මූල්‍ය වත්කම් ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට නම් කරනු ලබයි.

- වෙනත් පදනමකින් වත්කම් ගිණුම්කරණයේ දී ඇතිවිය හැකි හඳුනා ගැනීමේ හෝ මිනීමේ අසංගතතාවයක්, සාධාරණ අගයට නම් කිරීමෙන් නැතිවී හෝ බොහෝ දුරට අඩුවී යන විට.
- ලිඛිත මූල්‍ය කළමනාකරණ හෝ ආයෝජන උපාය මාර්ගයන්ට අනුව කළමනාකරණය කරන සහ ඒවායේ කාර්ය සාධනය සාධාරණ අගය පදනම් කරගෙන අගය කරන මූල්‍ය වත්කම්, මූල්‍ය වගකීම් හෝ එම දෙවර්ගයෙන් යුතු කාණ්ඩයක කොටසක් වන මූල්‍ය වත්කම්.
- ගිවිසුමේ අවශ්‍යතා පරිදි වෙනත් ආකාරයකින් මුදල් ප්‍රවාහ සැලකිය යුතු ලෙස විකරණය කළහැකි අනුයුක්ත ව්‍යුත්පන්න එකක් හෝ ඊට වැඩි ගණනක් අඩංගු වන මූල්‍ය වත්කම්.

ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට නම් කළ මූල්‍ය වත්කම්, මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයෙහි සාධාරණ අගයට වාර්තා කරනු ලබයි. සාධාරණ වටිනාකමෙහි වෙනස්වීම් ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට නම් කළ මූල්‍ය වත්කම් හා වගකීම් මත ශුද්ධ ලාභය හෝ අලාභය යටතේ වාර්තා කෙරෙයි. පොළී ආදායම හෝ පොළී වියදම යටතේ පිළිවෙලින් පොළී ඉපයීම හෝ වියදම් සඵල පොළී අනුපාතික භාවිතයෙන් වාර්තා වන අතර, ගෙවීම් සිදු කිරීමේ අයිතිය තහවුරු වූ විට 'වෙනත් මෙහෙයුම් ආදායම්', යටතේ ලාභාංශ ආදායම වාර්තා වෙයි.

සමූහය විසින් කිසිදු මූල්‍ය වත්කමක් මූලික හඳුනාගැනීමේදී ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට නම් කර නොමැත.

**22. ණය හා ලැබිය යුතු දෑ - බැංකු →**

**ගිණුම්කරණ ප්‍රතිපත්ති**

ණය හා ලැබිය යුතු දෑ - බැංකු කාණ්ඩයට පහත දැ හැර සක්‍රීය වෙළඳපොළක මිල ප්‍රකාශ කර නොමැති ස්ථාවර හෝ නිශ්චය කළහැකි ගෙවීම් සහිත ව්‍යුත්පන්න නොවන මූල්‍ය වත්කම් අයත් වේ.

- සමූහය විසින් වහාම හෝ නුදුරු කාලයේදී විකිණීමට අපේක්ෂිත හෝ මූලික හඳුනා ගැනීමේ දී ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට නම් කල දෑ.
- සමූහය විසින් මූලික හඳුනා ගැනීමේදී විකිණීම සඳහා පවතින ලෙස නම් කල දෑ.
- ණය ඉකුත්වීම හේතුවෙන් හැරුණුකොට සමූහයට එහි මූලික ආයෝජනය ප්‍රමාණවත් ලෙස මුළුමනින්ම නැවත අයකරගත නොහැකි දෑ.

ණය හා ලැබිය යුතු දෑ - බැංකු යන්තට බැඳවලින් ලැබියයුතු වටිනාකම් අයත් වේ. මූලික ගණනය කිරීම් වලින් අනතුරුව ණය හා ලැබිය යුතු දෑ සඵල පොළී අනුපාතික භාවිත කරමින් අගය අඩුවීම සඳහා ප්‍රතිපාදන තබමින් ක්‍රමක්‍ෂය පිරිවැයට ගණනය කරනු ලබයි. ක්‍රමක්‍ෂය පිරිවැයට ගණනය කරනු ලබන්නේ සඵල පොළී අනුපාතිකයෙහි සංකලිත කොටසක් වන ගාස්තු සහ පිරිවැය හා අත්පත් කර ගැනීමේ දී අත්වන කිසියම් වට්ටමක් හෝ අධිමිලක් සහ ගාස්තුවක් සැලකිල්ලට ගැනීමෙනි. ආදායම් ප්‍රකාශයේ පොළී ආදායම් යටතට ක්‍රමක්‍ෂය අන්තර්ගත වේ. හානිකරණය මගින් උද්ගතවූ අලාභ ආදායම් ප්‍රකාශයෙහි 'ණය සහ අනෙකුත් අලාභ හානිකරණ' යටතේ වාර්තා කරනු ලබයි.

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
දළ ණය හා ලැබිය යුතු දෑ	31,834,072	23,717,823	31,834,072	23,735,825
අඩු කළා : කේවල හානිකරණය	-	-	-	-
<b>ශුද්ධ ණය හා ලැබිය යුතු දෑ</b>	<b>31,834,072</b>	<b>23,717,823</b>	<b>31,834,072</b>	<b>23,735,825</b>

**22 (අ) නිමැවුම් වශයෙන් විශ්ලේෂණය →**

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
ණය සහ ලැබිය යුතු දෑ				
කෙටිකාලීන ණය	6,297,207	-	6,297,207	-
දිගුකාලීන ණය	18,503,946	18,082,182	18,503,946	18,082,182
ප්‍රති විකුණුම් ගිවිසුම් යටතේ මිලදී ගත් සුරැකුම්පත්	2,406,732	1,278,968	2,406,732	1,296,970
ණයකර	4,126,976	4,356,673	4,126,976	4,356,673
සුරැකුම්කරණය/හාරකාර සහතිකපත්	499,210	-	499,210	-
<b>දළ එකතුව</b>	<b>31,834,072</b>	<b>23,717,823</b>	<b>31,834,072</b>	<b>23,735,825</b>

**22. ණය හා ලැබිය යුතු දෑ - බැංකු (සම්බන්ධයි) →**

**22. (අ) ව්‍යවහාර මුදල් වශයෙන් විශ්ලේෂණය**

බැංකු වලින් ලැබිය යුතු සියලුම ණය හා ලැබිය යුතු දෑ ශ්‍රී ලංකා රුපියල් වලින් ප්‍රදානය කර ඇත.

**23. ණය සහ ලැබිය යුතු දෑ - අනෙකුත් ගනුදෙනුකරුවන් →**

**ගිණුම්කරණ ප්‍රතිපත්ති**

ණය හා ලැබිය යුතු දෑ - අනෙකුත් ගනුදෙනුකරුවන් කාණ්ඩයට පහත දෑ හැර සක්‍රීය වෙළඳපොළක මිල ප්‍රකාශ කර නොමැති ස්ථාවර හෝ නිශ්චය කළහැකි ගෙවීම් සහිත ව්‍යුත්පන්න නොවන මූල්‍ය වත්කම් අයත් වේ.

- සමූහය විසින් වහාම හෝ නුදුරු කාලයේදී විකිණීමට අපේක්ෂිත හෝ මූලික හඳුනා ගැනීමේදී ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට නම් කල දෑ.
- සමූහය විසින් මූලික හඳුනා ගැනීමේදී විකිණීම සඳහා පවතින ලෙස නම් කළ දෑ.
- ණය ඉකුත්වීම හේතුවෙන් හැරුණුකොට සමූහයට එහි මූලික ආයෝජනය ප්‍රමාණවත් ලෙස මුළුමනින්ම නැවත අයකරගත නොහැකි දෑ.

මූලික ගණනය කිරීම් වලින් අනතුරුව ණය හා ලැබිය යුතු දෑ, සඵල පොළී අනුපාතික භාවිත කරමින් අගය අඩුවීම සඳහා ප්‍රතිපාදන තබමින් ක්‍රමක්‍ෂය පිරිවැයට ගණනය කරනු ලබයි. ක්‍රමක්‍ෂය පිරිවැයට ගණනය කරනු ලබන්නේ සඵල පොළී අනුපාතිකයෙහි අත්‍යවශ්‍ය කොටසක් වන ගාස්තු සහ පිරිවැය හා අත්පත් කර ගැනීමේදී අත්වන කිසියම් වට්ටමක් හෝ අධිමිලක් සහ ගාස්තුවක් සැලකිල්ලට ගැනීමෙනි. ආදායම් ප්‍රකාශයට පොළී ආදායම් යටතට ක්‍රමක්‍ෂය අන්තර්ගත වේ. හානිකරණය මගින් උද්ගතවූ අලාභ ආදායම් ප්‍රකාශයෙහි 'ණය සහ අනෙකුත් අලාභ හානිකරණ' යටතේ වාර්තා කරනු ලබයි.

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
දළ ණය හා ලැබිය යුතු දෑ	293,708,714	251,125,051	292,909,893	251,129,946
අඩු කළා: කේවල හානිකරණය	-	-	-	-
සාමූහික හානිකරණය [යොමුව - 23 (අ)]	1,731,772	3,092,209	1,731,772	3,092,209
ශුද්ධ ණය හා ලැබිය යුතු දෑ	291,976,942	248,032,842	291,178,121	248,037,737

**23. ණය සහ ලැබිය යුතු දෑ - අනෙකුත් ගනුදෙනුකරුවන් (සම්බන්ධයි) →**

**23. (අ) නිමැවුම් වශයෙන් විශ්ලේෂණය →**

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
ණය හා ලැබිය යුතු දෑ				
උකස් ණය	20,852,188	29,869,149	20,852,188	29,869,149
සේවක ණය	4,090,448	3,389,283	4,090,448	3,389,283
කාලීන ණය				
කෙටිකාලීන	-	1,145,000	-	1,145,000
දිගුකාලීන	257,549,045	209,789,004	257,549,045	209,789,004
ප්‍රතිවිකුණුම් ගිවිසුම් යටතේ මිල දී ගත් සුරැකුම්පත්	2,496,838	-	1,698,017	4,895
වෙනත්				
ණය සුරැකුම්පත්/භාරකාර සහතිකපත්	2,695,185	2,413,639	2,695,185	2,413,639
ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත්	2,075,000	2,075,000	2,075,000	2,075,000
වෙනත්	3,950,010	2,443,976	3,950,010	2,443,976
<b>දළ එකතුව</b>	<b>293,708,714</b>	<b>251,125,051</b>	<b>292,909,893</b>	<b>251,129,946</b>

**23. (ආ) කර්මාන්ත වශයෙන් විශ්ලේෂණය →**

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
කෘෂිකාර්මික සහ ධීවර	10,869,217	13,742,026	10,869,217	13,742,026
නිෂ්පාදන	505,113	75,726	505,113	75,726
සංචාරක	81,090	98,828	81,090	98,828
ප්‍රවාහන	983,022	971,097	983,022	971,097
ඉදිකිරීම්/නිවාස	65,006,143	61,277,060	65,006,143	61,277,060
වාණිජ	1,237,814	-	1,237,814	-
වෙනත්				
මූල්‍ය හා ව්‍යාපාරික සේවා	6,899,422	5,981,910	6,899,422	5,981,910
යටිතල	60,412,604	59,942,018	60,412,604	59,942,018
බලශක්ති	10,254,573	11,864,587	10,254,573	11,864,587
අධ්‍යාපනය	23,701,503	19,100,178	23,701,503	19,100,178
රජය	2,075,000	2,075,000	2,075,000	2,075,000
පුද්ගලික/උකස්/වෙනත්	111,683,213	75,996,621	110,884,392	76,001,517
<b>දළ එකතුව</b>	<b>293,708,714</b>	<b>251,125,051</b>	<b>292,909,893</b>	<b>251,129,946</b>



**23. ණය සහ ලැබිය යුතු දෑ - අනෙකුත් ගනුදෙනුකරුවන් (සම්බන්ධයි) →**

**23. (අ) ව්‍යවහාර මුදල් වශයෙන් විශ්ලේෂණය →**

	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
දෙසැම්බර් 31 දිනට				
ශ්‍රී ලංකා රුපියල්	<b>273,730,701</b>	235,610,549	<b>272,931,880</b>	235,615,444
ඇමෙරිකානු ඩොලර්	<b>19,978,013</b>	15,514,502	<b>19,978,013</b>	15,514,502
<b>දළ එකතුව</b>	<b>293,708,714</b>	251,125,051	<b>292,909,893</b>	251,129,946

**23. (අ) වර්ෂය තුළ සාමූහික හානිකරණයන්ගේ වෙනස්වීම් →**

**ගිණුම්කරණ ප්‍රතිපත්ති**

**කේවල හානිකරණ ඇගයීම**

ක්‍රමයෙන් පිරිවැයට පවතින (බැංකුවලින් අයවිය යුතු මුදල්, ගනුදෙනුකරුවන්ට ලබා දුන් ණය හා ලැබිය යුතු දෑ මෙන්ම කල් පිරෙන තෙක් දරා සිටින ආයෝජන වැනි) මූල්‍ය වත්කම් සම්බන්ධයෙන්, වෙන් වෙන්ව ගත්විට හෝ සාමූහිකව ගත්විට සැලකිය යුතු මූල්‍ය වත්කම් වල හානිකරණය පිළිබඳ හෝ වෙන් වෙන්ව ගත්විට සැලකිය යුතු නොවන මූල්‍ය වත්කම් වල හානිකරණය පිළිබඳ විෂයය මූලික සාක්ෂි ඇත්දැයි සමූහය විසින් පළමුව ඇගයීමක් සිදුකරනු ලබයි. වෙන් වෙන්ව ඇගයීමක් සිදුකරන ලද මූල්‍ය වත්කම් වල හානිකරණය සම්බන්ධයෙන් විෂය මූලික සාක්ෂි නොමැති බවට සමූහය තීරණය කරන්නේ නම් එකී වත්කම් සමාන ණය අවදානම් ලක්ෂණ සහිත මූල්‍ය වත්කම් කණ්ඩායමකට ඇතුළත් කර, ඒ සියල්ලම හානිකරණය පිළිබඳ සාමූහික ඇගයීමකට ලක් කරයි. වෙන් වෙන් වශයෙන් හානිකරණය සම්බන්ධව කළ ඇගයීමේදී හානිකරණය පිළිබඳ අගය අඩුවීම් ඇති බවට හෝ දිගටම පවතින බවට හඳුනා ගන්නා මූල්‍ය වත්කම් මෙකී සාමූහික ඇගයීමට යොදා නොගනී.

හානිකරණයක් සිදුවී ඇති බවට විෂය මූලික සාක්ෂි ඇත්නම්, වත්කමෙහි ධාරණ අගය සහ තක්සේරු කළ අනාගත මූල්‍ය ප්‍රවාහයෙහි වත්මන් අගය (දැනට ඇති නොවූණු අනාගතයේ දී ඇති විය හැකි බවට අපේක්ෂිත ණය පාඩු හැරුණු කොට) අතර වෙනස අනුව එකී අලාභය මනිනු ලබයි. වත්කමෙහි ධාරණ අගය ගැලපීම ගිණුමක් මගින් අඩු කරනු ලබන අතර, ආදායම් ප්‍රකාශයෙහි එම අලාභය වාර්තා කරනු ලබයි. හානිකරණය වන්නා වූ අලාභ ගණනය කිරීමේ අරමුණ සඳහා අනාගත මුදල් ප්‍රවාහ වට්ටම් කිරීමට යොදාගත් පොළී අනුපාතය භාවිතා කරමින් වත්කමෙහි අඩුකළ ධාරණ අගය මත පොළී ආදායම නොකඩවා උපචිත කිරීම සිදු කරයි. 'පොළී සහ සමාන ආදායම්හි', කොටසක් ලෙස පොළී ආදායම වාර්තා කෙරෙයි.

ඇස්තමේන්තු කරන ලද අනාගත මූල්‍ය ප්‍රවාහයන්හි වත්මන් අගය මූල්‍ය වත්කමෙහි මුල් සඵල පොළී අනුපාත මත වට්ටම් කරනු ලබයි. යම් ණය මුදලක පොළී අනුපාතය විචල්‍ය නම්, හානිකරණ අගය ගණනය කිරීම සඳහා වත්මන් සඵල පොළී අනුපාතය යොදා ගනී. සමූහය විසින් ගනුදෙනු කළ හැකි වත්කම්, ණය හා ලැබිය යුතු දෑ ලෙස යළි වර්ගීකරණය කර ඇත්නම් හානිකරණ අලාභ ගණනය කිරීම සඳහා යොදා ගන්නේ යළි වර්ගීකරණ දිනයේදී තීරණය කරනු ලබන නව සඵල පොළී අනුපාතයයි. සුරැකුම් වශයෙන් තබන ලද මූල්‍ය වත්කම්වල ඇස්තමේන්තු ගත අනාගත මුදල් ප්‍රවාහ වර්තමාන වටිනාකමට ගණනය කිරීමේදී එම උකස් තබන ලද දේපළ විකිණීමට හැකි හෝ නොහැකි වුවද, අදාළ මුදල් ප්‍රවාහයෙන් තීරණය වන්නේ එම සුරැකුම් ලබාගැනීමේ හා විකිණීමේ පිරිවැය අඩුකළ වටිනාකමය.

අනාගතයේදී යළි අයකර ගතහැකි බවට යථාර්ථවාදී අදහසක් නොමැතිවිට සහ සියලු සුරක්ෂිතයන් උපලබ්ධි වී ඇති විට හෝ සමූහයට මාරුකර ඇති විට ණය ඊට අනුබද්ධ ගැලපීම් මගින් ලියා හැරීම සිදුකරනු ලැබේ. පසුකාලීන වර්ෂයකදී හානිකරණය සඳහා අදාළ ගැලපීම් සිදුකිරීමෙන් පසු සිදුවූ සිද්ධියක් නිසා තක්සේරු කරන ලද හානිකරණ අලාභය ඉහළ යාමක් හෝ පහළ යාමක් සිදුවුවහොත් ගැලපුම් ගිණුම ගලපා මීට පෙර හඳුනාගත් හානිකරණ පාඩුව වැඩිකිරීම හෝ අඩුකිරීම සිදු කරනු ලබයි. අනාගතයේදී, ලියාහරින ලද හානිකරණයන් අය කර ගනු ලැබුවහොත් එය ණය අලාභ වියදම් වෙත බැර කරනු ලබයි.

**23. ණය සහ ලැබිය යුතු දෑ - අනෙකුත් ගනුදෙනුකරුවන් (සම්බන්ධයි) →**

**23. (අ) වර්ෂය තුළ සාමූහික හානිකරණයන්ගේ වෙනස්වීම් (සම්බන්ධයි) →**

**සාමූහික හානිකරණ ඇගයීම**

වෙන් වෙන්ම අගයනු ලබන මූල්‍ය වත්කමක් සම්බන්ධයෙන් හානිකරණය පිළිබඳ විෂය මූලික සාක්ෂි නොමැති බවට සමූහය විසින් තීරණය කරනු ලැබුවහොත් සමාන ණය අවදානම් ගුණාංග පවතින මූල්‍ය වත්කම් සහිත කාණ්ඩයක වත්කමක් ලෙස එම මූල්‍ය වත්කම ඇතුළත් කර හානිකරණය සම්බන්ධයෙන් සාමූහිකව ඇගයීමට ලක් කරනු ලැබේ.

සාමූහික හානිකරණය පිළිබඳ ඇගයීමේ අරමුණ වෙනුවෙන් සමූහයේ අභ්‍යන්තර ණය වර්ගීකරණ ක්‍රමයට අනුව මූල්‍ය වත්කම් කාණ්ඩ ගත කරනු ලබයි. මෙහිදී වත්කම් වර්ගය, ක්ෂේත්‍රය, භූගත පිහිටීම, සුරැකුම් වර්ග, පසුකාලීන ණය ගෙවීම් තත්ත්වය සහ වෙනත් අදාළ සාධක වැනි ණය අවදානම් ලක්ෂණ සැලකිල්ලට ගනු ලබයි.

හානිකරණය පිළිබඳව සාමූහිකව අගයනු ලබන මූල්‍ය වත්කම් කාණ්ඩයක අනාගත මූල්‍ය ප්‍රවාහ තක්සේරු කරනුයේ කාණ්ඩයේ වත්කම්වලට සමාන ණය අවදානම් ලක්ෂණ සහිත වත්කම්වල අතින් අලාභ අත්දැකීම් මත පදනම් වෙමිනි. අනාගත මූල්‍ය ප්‍රවාහයන්හි තක්සේරු කළ වෙනස්වීම්, වසරින් වසර නිරීක්ෂණය කළ හැකි අන්තචලට, සම්බන්ධ වෙනස්වීම් (විඛණ්ඩන අනුපාත, දේපළ මිල, පාරිභෝගික භාණ්ඩ මිල, ගෙවීමේ තත්ත්වයන් හෝ කාණ්ඩයට ඇති වූ අලාභ හා ඒවායේ ප්‍රමාණය දක්වන වෙනත් කරුණු ආදියේ වෙනස්වීම්) පිළිබඳ කරයි. තක්සේරු කරන ලද අලාභ හා සත්‍ය අලාභ අත්දැකීම් අතර වෙනස්කම් අවම කිරීම සඳහා අනාගත මූල්‍ය ප්‍රවාහ තක්සේරු කිරීම සඳහා යොදාගනු ලබන ක්‍රමවේද හා උපකල්පන නිරතුරුව සමාලෝචනය කෙරෙයි.

**ප්‍රති ගිවිසුම්ගත ණය හානිකරණය**

ඇප ලෙස ඉදිරිපත් කරන ලද දේපළ අයිතිකරුවෙහි ලබාගැනීම වෙනුවට හැකි සෑම අවස්ථාවකදීම ණය ගෙවීමේ ක්‍රමය ප්‍රතිව්‍යුහගත කිරීමට බැංකුව උත්සාහ ගනියි. ආපසු ගෙවීමේ කාලසීමාව දීර්ඝ කිරීම සහ නව ණය කොන්දේසිවලට එළඹීම යනාදිය මීට ඇතුළත් වේ. කොන්දේසි පිළිබඳව යළි ගිවිසගැනීම් වලට එළඹීමෙන් අනතුරුව, කොන්දේසි අලුත් කිරීමට පෙර පැවති මුල් සඵල පොළී අනුපාත අනුව හානිකරණය ගණනය කරන අතර, ගෙවිය යුතු දින ඉකුත් වූ ණය ලෙස එම ණය මුදල තවදුරටත් සලකනු නොලබයි. අදාළ සියලු නිර්නායක සපුරා ඇති බවට හා ඉදිරි ගෙවීම් සිදු කෙරෙන බවට සහතික වීම පිණිස කළමනාකාරිත්වය විසින් යළි ගිවිසගත් ණය අඛණ්ඩව සමාලෝචනයට බඳුන් කරයි. මෙකී ණය මුල් සඵල පොළී අනුපාතය භාවිතයෙන් වෙන් වෙන්ව හෝ සාමූහික වශයෙන් හානිකරණය පිළිබඳ ඇගයීම්වලට දිගින් දිගටම ලක් කරනු ලබයි.

**සුරැකුම් තක්සේරුකරණය**

මූල්‍ය වත්කම්වල අවදානම අවම කර ගැනීම පිණිස සමූහය විසින් හැකි අවස්ථාවලදී සුරැකුම් උපයෝගී කරගනු ලබයි. මුදල්, රන්රන්, රාජ්‍ය සුරැකුම්පත් යනාදී විවිධ ස්වරූපයෙන් සුරැකුම් පවතියි. මෙලෙස සුරැකුම් ලෙස රඳවාගනු ලබන මූල්‍ය වත්කම් ආගණනය කිරීම සඳහා බැංකුව විසින් හැකිතාක් දුරට සක්‍රීය වෙළඳපළ දත්ත උපයෝගී කර ගනු ලබයි.

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
<b>සාමූහික හානිකරණ</b>				
ආරම්භක ශේෂය	<b>3,092,209</b>	3,925,172	<b>3,092,209</b>	3,925,172
ලාභාලාභ ගිණුමට ගැලපීම් (සටහන් අංක 10)	<b>(99,693)</b>	2,139,553	<b>(99,693)</b>	2,139,553
වර්ෂය තුළ ශුද්ධ කපා හැරීම්	<b>(1,260,744)</b>	(2,972,516)	<b>(1,260,744)</b>	(2,972,516)
<b>අවසාන ශේෂය</b>	<b>1,731,772</b>	3,092,209	<b>1,731,772</b>	3,092,209

**24. මූල්‍ය ආයෝජනයන් - විකිණීම සඳහා පවතින** →

**ගිණුම්කරණ ප්‍රතිපත්ති**

හිමිකම් හා ණය සුරැකුම්පත්, විකිණීම සඳහා පවතින මූල්‍ය ආයෝජන යන්නට අයත් වේ. වෙළඳාම සඳහා දරා සිටින හෝ ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට නම් කළ ආයෝජන ලෙස වර්ගීකරණය නොවූණු ආයෝජන මේ යටතට අයත් වේ. මේ යටතට ගැනෙන ණය සුරැකුම්පත් වනුයේ, නිශ්චිතව නොදක්වන කාලසීමාවක් තුළ රඳවා තබාගෙන ද්‍රවයිලතා අවශ්‍යතා මත හෝ වෙළඳපළ තත්ත්වයන්ගේ වෙනස්වීම්වලට ප්‍රතිචාර ලෙස විකිණිය හැකි ණය සුරැකුම්පත්ය.

මූලික ගණනය කිරීම්වලින් අනතුරුව විකිණීම සඳහා පවතින මූල්‍ය ආයෝජන පසුව සාධාරණ වටිනාකමට ගණනය කරනු ලබයි. විකිණීම සඳහා පවතින ආයෝජන යටතේ ඇති ප්‍රකාශිත වෙළඳපළ මිලක් නොමැති හා සාධාරණ වටිනාකම විශ්වාසදායී ලෙස ගණනය කළ නොහැකි හිමිකම් කොටස් ආයෝජන පිරිවැයට ගණනය කරනු ලබයි. විකිණීම සඳහා පවතින ආයෝජන සංචිතයේ හිමිකම් යටතේ උපලබ්ධි නොවූ ලාභ හා පාඩු සෘජුවම හඳුනා ගැනෙයි. ආයෝජනයක් සිදු කිරීමෙන් අනතුරුව උත්පාදිත හා ඊට පෙර හිමිකම් යටතේ ගණනය කළ සමුච්චිත ලාභ හෝ අලාභ මූල්‍ය ආයෝජනවලින් ලද ශුද්ධ ලාභය/(අලාභය) යටතේ ආදායම් ප්‍රකාශයෙහි වාර්තා කෙරෙයි. එකම සුරැකුමක් යටතේ අයෝජන කිහිපයක් සමූහය සකවූ විට ඒවායෙහි විකිණීමේ කටයුතු පැමිණි පිළිවෙලට සිදු කරනු ලබයි. විකිණීම සඳහා පවතින මූල්‍ය ආයෝජන රඳවා තබාගෙන ඇති අතර උපයා ගන්නා පොළීය, සඵල පොළී අනුපාතික භාවිතයෙන් ලද පොළී ආදායම ලෙස වාර්තා වෙයි. විකිණීම සඳහා පවතින මූල්‍ය ආයෝජන රඳවා ගන්නා අතරතුර උපයනු ලබන ලාභාංශ, ගෙවීම් සිදු කිරීමේ අයිතිය තහවුරු වූ පසුව, ආදායම් ප්‍රකාශයෙහි වෙනත් මෙහෙයුම් ආදායම් යටතේ වාර්තා කරනු ලැබේ. එවන් ආයෝජනයන්හි අගය අඩුවීමෙන් පැන නගින පාඩු, ආදායම් ප්‍රකාශනයෙහි මූල්‍ය ආයෝජන මත අගය භානිකරණය වීමේ අලාභ යටතේ ගණනය කරන අතර, විකිණීම සඳහා පවතින ආයෝජන සංචිතයෙන් ඉවත් කරනු ලැබේ.

**විකිණීම සඳහා පවතින මූල්‍ය ආයෝජන භානිකරණය**

විකිණීම සඳහා පවතින ආයෝජනවල ඇතුළත් ණය සුරැකුම්පත් ඇතුළු මූල්‍ය ආයෝජන සම්බන්ධයෙන්, යම් ආයෝජනයක අගය අඩු වී ඇති බවට විෂය මූලික සාක්ෂි ඇත්දැයි සමූහය විසින් සෑම වාර්තාකරණ දිනයකදීම ඇගයීමක් සිදුකරනු ලබයි.

විකිණීම සඳහා පවතින ලෙස වර්ගකර ඇති ණය උපකරණ සම්බන්ධයෙන් ක්‍රමක්ෂය පිරිවැය පවතින මූල්‍ය වත්කම් වලට සමාන නිර්ණායක මත පදනම්ව භානිකරණය පිළිබඳ විෂය මූලික සාක්ෂි ඇත්දැයි සමූහය විසින් වෙන් වෙන් වශයෙන් ඇගයීම් කරනු ලබයි. කෙසේ වුවද, අඩු වූ අගය ලෙස වාර්තා වන්නේ ක්‍රමක්ෂය පිරිවැය සහ වත්මන් සාධාරණ අගය අතර වෙනස ලෙස ගණනය වන සමුච්චිත අලාභයෙන් ආදායම් ප්‍රකාශයෙහි මුල් වාර්තා කළ එම ආයෝජනය මත භානිකරණය අඩුකළ පසු ලැබෙන අගයයි. අනාගත පොළී ආදායම, අඩු කරන ලද ධාරණ අගය මත පදනම් වන අතර, භානිකරණ අලාභය මැනීමේ අරමුණින් අනාගත මූල්‍ය ප්‍රවාහ වට්ටම් සඳහා යොදාගත් පොළී අනුපාතය භාවිතයෙන් උපචිත කරනු ලැබේ. පොළී ආදායම, පොළී හා සමාන ආදායමෙහි කොටසක් ලෙස වාර්තා වේ. පසුකාලීන කාලසීමාවකදී, ණය උපකරණයේ සාධාරණ වටිනාකම ඉහළ ගියහොත් සහ එම ඉහළ යාම ආදායම් ප්‍රකාශයෙහි භානිකරණයක් වාර්තා වූවාට පසු හටගත් ණය සිද්ධියකට සම්බන්ධ නම්, භානිකරණ අලාභය, ආදායම් ප්‍රකාශය හරහා ප්‍රති ගැලපීමක් කරනු ලබයි.

විකිණීම සඳහා පවතින ආයෝජනයක් ලෙස වර්ග කළ හිමිකම් ආයෝජන සම්බන්ධයෙන් ගත්විට ආයෝජනයක සාධාරණ වටිනාකම එහි පිරිවැයට වඩා සැලකිය යුතු හෝ දීර්ඝකාලීන පහත වැටීම්ද විෂය මූලික සාක්ෂි සඳහා ඇතුළත් වේ. මෙහිදී 'සැලකිය යුතු' ලෙස බැංකුව සාමාන්‍යයෙන් අදහස් කරන්නේ 20%ක ප්‍රතිශතයක් වන අතර, 'දීර්ඝ කාලීන' ලෙස සලකන්නේ සාමාන්‍යයෙන් මාස 6 කට වඩා වැඩි කාලසීමාවකි. භානිකරණය පිළිබඳ සලකන විට අත්පත්කර ගැනීමේ පිරිවැය සහ වත්මන් සාධාරණ වටිනාකම අතර වෙනස ලෙස ගණනය කරනු ලබන සමුච්චිත අලාභයෙන්, වෙනත් විස්තීර්ණ ආදායම්හි මින් පෙර වාර්තා කළ එම ආයෝජනය මත භානිකරණ ප්‍රමාණය අඩුකර, හිමිකම් කාණ්ඩයෙන් ඉවත් කර ආදායම් ප්‍රකාශයෙහි වාර්තා කරනු ලබයි. ආදායම් ප්‍රකාශය හරහා හිමිකම් ආයෝජනය මත වූ භානිකරණ අලාභයන් ප්‍රති ගැලපීම් සිදු නොකෙරෙයි. භානිකරණයෙන් පසු සාධාරණ වටිනාකමෙහි ඉහළයාම් වෙනත් විස්තීර්ණ ආදායම් යටතේ වාර්තා කරනු ලබයි.

**24. මූල්‍ය ආයෝජනයන් - විකිණීම සඳහා පවතින (සම්බන්ධයි) →**

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
<b>නිල ලැයිස්තුගත ආයෝජන</b>				
හිමිකම් සුරැකුම්පත් [සටහන - 24 - (අ)]	3,332,148	3,526,070	3,332,148	3,526,070
ණය සුරැකුම්පත් [සටහන - 24 - (ආ)]	-	-	199,839	186,061
<b>වෙනත් ආයෝජන</b>				
ශ්‍රී ලංකා රාජ්‍ය සුරැකුම්පත් - භාණ්ඩාගාර බැඳුම්කර [සටහන - 24 - (ඇ)]	2,104,031	-	3,797,944	1,834,209
<b>නිල ලැයිස්තුගත නොවන ආයෝජන</b>				
හිමිකම් සුරැකුම්පත් [සටහන - 24 - (ඈ)]	791,585	859,697	792,585	860,697
<b>විකිණීම සඳහා පවතින ශුද්ධ ආයෝජන</b>	<b>6,227,764</b>	<b>4,385,767</b>	<b>8,122,516</b>	<b>6,407,037</b>

**24. (අ) නිල ලැයිස්තුගත ආයෝජන - හිමිකම් සුරැකුම්පත් - බැංකුව සහ සමූහය →**

	2016			2015		
	කොටස් ගණන	පිරිවැය රු. '000	සාධාරණ අගය රු. '000	කොටස් ගණන	පිරිවැය රු. '000	සාධාරණ අගය රු. '000
හැටන් නැෂනල් බැංකු පිළිබඳව	9,523,878	1,301,845	2,118,873	9,371,940	1,301,845	1,964,598
ශ්‍රී ලංකා ටෙලිකොම් පිළිබඳව	13,158,700	445,643	474,913	13,158,700	445,643	611,532
පිපල්ස් ලිසිං කම්පනි පිළිබඳව	43,668,157	784,405	738,362	43,668,157	784,405	949,940
		2,531,893	3,332,148		2,531,893	3,526,070

**24- (ආ) නිල ලැයිස්තුගත ආයෝජන - ණය සුරැකුම්පත් - සමූහය →**

	2016			2015		
	කොටස් ගණන	පිරිවැය රු. '000	සාධාරණ අගය රු. '000	කොටස් ගණන	පිරිවැය රු. '000	සාධාරණ අගය රු. '000
පැන් ඒෂියා බැංකු කෝපරේෂන් පිළිබඳව	500,000	50,000	51,234	500,000	50,000	51,221
පිපල්ස් ලිසිං කම්පනි පිළිබඳව	945,000	94,500	95,735	945,000	94,500	95,703
එච්ඒඑල් බැංකු ඔෆ් ශ්‍රී ලංකා	386,800	38,680	39,154	386,800	38,680	39,137
සෙලාන් බැංකු පිළිබඳව	129,400	12,940	13,717	-	-	-
		196,120	199,839		183,180	186,061

**24. මූල්‍ය ආයෝජනයන් - විකිණීම සඳහා පවතින (සම්බන්ධයි) →**

**24. (අ) වෙනත් ආයෝජන →**

	2016 - බැංකුව			2015 - බැංකුව		
	නාමික අගය රු. '000	ආයෝජන පිරිවැය රු. '000	සාධාරණ අගය රු. '000	නාමික අගය රු. '000	ආයෝජන පිරිවැය රු. '000	සාධාරණ අගය රු. '000
ශ්‍රී ලංකා රාජ්‍ය සුරැකුම්පත් - භාණ්ඩාගාර බැඳුම්කර	2,175,000	2,012,176	2,104,031	-	-	-
		2,012,176	2,104,031		-	-

	2016 - සමූහය			2015 - සමූහය		
	නාමික අගය රු. '000	ආයෝජන පිරිවැය රු. '000	සාධාරණ අගය රු. '000	නාමික අගය රු. '000	ආයෝජන පිරිවැය රු. '000	සාධාරණ අගය රු. '000
ශ්‍රී ලංකා රාජ්‍ය සුරැකුම්පත් - භාණ්ඩාගාර බැඳුම්කර	3,850,000	3,975,296	3,797,944	1,675,000	1,963,120	1,834,209
		3,975,296	3,797,944		1,963,120	1,834,209

**24. (අ) හිල ලැයිස්තුගත නොවන ආයෝජන - හිමිකම් සුරැකුම්පත් →**

	2016 - බැංකුව			2015 - බැංකුව		
	කොටස් ගණන	පිරිවැය රු. '000	පිරිවැය/ සාධාරණ අගය රු. '000	කොටස් ගණන	පිරිවැය රු. '000	පිරිවැය/ සාධාරණ අගය රු. '000
ආයෝජනය - ණය තොරතුරු කාර්යාංශය	30,450	57,364	57,364	30,450	57,364	57,364
ආයෝජනය - ඇසෝසියේටඩ් නිවිස් පේපර්ස් සිලෝන් ලිමිටඩ්	20,000	127	127	20,000	127	127
ආයෝජනය - ප්‍රාදේශීය සංවර්ධන බැංකුව	16,452,126	164,521	734,094	16,452,126	164,521	802,206
(අඩුකළා): හානිකරණය		-	-		-	-
		222,012	791,585		222,012	859,697

**24. මූල්‍ය ආයෝජනයන් - විකිණීම සඳහා පවතින (සම්බන්ධයි) →**

	2016 - සමූහය			2015 - සමූහය		
	කොටස් ගණන	පිරිවැය රු. '000	පිරිවැය/සාධාරණ අගය රු. '000	කොටස් ගණන	පිරිවැය රු. '000	පිරිවැය/සාධාරණ අගය රු. '000
ආයෝජනය - ණය තොරතුරු කාර්යාංශය	30,450	57,364	57,364	30,450	57,364	57,364
ආයෝජනය - ඇසෝසියේටඩ් නිවිස් ජේපර්ස් සිලෝන් ලිමිටඩ්	20,000	127	127	20,000	127	127
ආයෝජනය - ප්‍රාදේශීය සංවර්ධන බැංකුව	16,452,126	164,521	734,094	16,452,126	164,521	802,206
ආයෝජනය - ශ්‍රී ලංකා මූල්‍ය සේවා කාර්යාංශය	100,000	1,000	1,000	100,000	1,000	1,000
(අඩුකළා) : හානිකරණය		-	-		-	-
		223,012	792,585		223,012	860,697

නිල ලැයිස්තුගත නොකළ විකිණීම සඳහා පවතින හිමිකම් කොටස් සියල්ල (ප්‍රාදේශීය සංවර්ධන බැංකුව හැරුණු විට) ඒවායේ සාධාරණ අගය පිළිගත හැකි පරිදි ඇස්තමේන්තු කළ නොහැකි නිසා, පිරිවැයට වාර්තා කර ඇත. මෙකී ආයෝජන සඳහා වෙළඳපලක් නොමැති අතර, ඒවා දීර්ඝ කාලීනව රඳවා ගැනීමට බැංකුව අපේක්ෂා කරයි. නිරීක්ෂණය කළහැකි දත්ත පදනම් කරගත් ඇගයීම් ආකෘතියක් යොදා ගනිමින් ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ කොටස් ආයෝජනයන්හි සාධාරණ අගය තීරණය කර ඇත.

**25. කල්පිරෙන තෙක් දරා සිටින මූල්‍ය ආයෝජනයන් →**

▶ **ගිණුම්කරණ ප්‍රතිපත්ති .....**

කල් පිරෙන තෙක් රඳවා ගැනීමට සමූහයට අපේක්ෂාවක් සහ හැකියාවක් ඇති ස්ථිර හෝ නිශ්චය කළ හැකි ගෙවීම් සහ ස්ථිර කල්පිරීමේ කාලසීමාවක් සහිත ව්‍යුත්පන්න නොවන මූල්‍ය වත්කම්, කල් පිරෙන තෙක් දරා සිටින මූල්‍ය ආයෝජන ලෙස සැලකෙයි. මූලික ගණනය කිරීම්වලින් අනතුරුව කල් පිරෙන තෙක් දරා සිටින මූල්‍ය ආයෝජන සඵල පොළී අනුපාත භාවිත කර අගය හානිකරණය අඩුකර ක්‍රමයෙන් පිරිවැයට ගණනය කරනු ලබයි. ක්‍රමයෙන් පිරිවැය ගණනය කරනු ලබන්නේ සඵල පොළී අනුපාතයෙහි අන්‍යෝන්‍ය කොටසක් වන ගාස්තු සහ අත්පත් කර ගැනීමේදී අත්වන කිසියම් වටිමක් හෝ අධිමිලක් සහ ගාස්තුවක්ද සැලකිල්ලට ගැනීමෙනි. ආදායම් ප්‍රකාශයෙහි පොළී සහ සමාන ආදායම් යටතට ක්‍රමයෙන් අන්තර්ගත වේ. එවැනි ආයෝජන මගින් උද්ගත වූ හානිකරණ අලාභයන් ආදායම් ප්‍රකාශයේ ණය සහ අනෙකුත් හානිකරණ අලාභ යටතේ හඳුනාගනු ලැබේ.

කල් පිරෙන තෙක් දරා සිටින ආයෝජන අතරින් සැලකිය යුතු ප්‍රමාණයක් කල් පිරීමට පෙර (ඇතැම් නිශ්චිත වාරාවරණ යටතේ හැරුණු විට) විකිණීමට හෝ ප්‍රතිවර්ගීකරණය කිරීමට සමූහය ක්‍රියා කළහොත් සම්පූර්ණ කාණ්ඩයම දෝෂ සහගත වන හෙයින්, එය විකිණීම සඳහා පවතින ආයෝජනයක් ලෙස යළි වර්ගීකරණය කළයුතු වේ. තවද, ඊළඟ වර්ෂ දෙක ඇතුළත කිසිදු මූල්‍ය වත්කමක් කල් පිරෙන තෙක් දරා සිටින ආයෝජන ලෙස වර්ග කිරීමට සමූහයට නොහැකිවනු ඇත.

**25. කල්පිරෙන තෙක් දරා සිටින මූල්‍ය ආයෝජනය (සම්බන්ධයි) →**

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත්				
භාණ්ඩාගාර බිල්පත්	17,279,328	65,977,455	17,279,328	65,977,455
භාණ්ඩාගාර බැඳුම්කර	430,456,075	393,799,923	432,256,631	396,011,407
ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර - ඇ.ඩොලර්	58,088,995	55,525,327	58,088,995	55,525,327
(අඩුකළා) : හානිකරණයන්	-	-	-	-
<b>කල් පිරෙන තෙක් දරා සිටින ශුද්ධ ආයෝජන</b>	<b>505,824,398</b>	<b>515,302,705</b>	<b>507,624,954</b>	<b>517,514,189</b>

බැංකුව විසින් 2016 දෙසැම්බර් 31 දිනට රුපියල් මිලියන 63,413 ක් වූ (2015 රුපියල් මිලියන 43,940) කල් පිරෙන තෙක් දරා සිටින භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ඇප ලෙස තබා ඇති අතර, සමූහය සඳහා එම අගය රුපියල් මිලියන 73,809 ක් වේ. (2015 රුපියල් මිලියන 51,656)

**26. පාලිත සමාගම්වල ආයෝජනයන් →**

▶ **ගිණුම්කරණ ප්‍රතිපත්ති** .....

පාලිත සමාගම්වල ආයෝජන, හානිකරණය වෙනුවෙන් දීමනා අඩු කළ පසු පිරිවැයට ගණනය කර බැංකුවේ මූල්‍ය ප්‍රකාශයන්හි දැක්වේ. කිසියම් හානිකරණ ඇඟවීමක් ඇත්දැයි තීරණය කිරීම පිණිස සෑම වාර්තාකරන දිනකදීම පාලිත සමාගම්වල ශුද්ධ වත්කම්, සමාලෝචනය කරනු ලබයි. කිසියම් හානිකරණයක් සිදුවී ඇති බවට ඇඟවීමක් වේ නම්, ආයෝජනයේ යළි අයකරගත හැකි අගය ඇස්තමේන්තු කරනු ලබන අතර, ශුද්ධ වත්කම්වල අලාභයෙහි මට්ටමට හානිකරණ අලාභය හඳුනාගනු ලබයි.

දෙසැම්බර් 31 දිනට	2016		2015		2016		2015	
	ගිම්කම් ප්‍රතිශත %	ගිම්කම් ප්‍රතිශත %	පිරිවැය රු. '000	අධ්‍යක්ෂවරුන්ගේ තක්සේරුව රු. '000	පිරිවැය රු. '000	අධ්‍යක්ෂවරුන්ගේ තක්සේරුව රු. '000		
<b>නිල ලැයිස්තුගත නොවන ගිම්කම් කොටස්</b>								
එන්.එස්.බී.ෆන්ඩ් මැනේජ්මන්ට් කම්පනි ලිමිටඩ් (එකක් රු.10 බැගින්වූ සාමාන්‍ය කොටස් 15,000,000)	100	100	150,000	1,691,209	150,000	1,730,917		
අඩුකළා : හානිකරණය			-	-	-	-		
<b>ශුද්ධ එකතුව</b>			<b>150,000</b>	<b>1,691,209</b>	<b>150,000</b>	<b>1,730,917</b>		

\* පරිපාලිත සමාගම්වල ආයෝජන පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ තක්සේරුකරණය, ශුද්ධ වත්කම් මත 2016.12.31 දිනට විගණිත මූල්‍ය ප්‍රකාශ මත පදනම්ව සිදුකර ඇත.

**27. දේපල, පිරිසත සහ උපකරණ** →

▶ **ගිණුම්කරණ ප්‍රතිපත්ති** .....

**හඳුනාගැනීමේ පදනම**

වත්කමෙහි පිරිවැය විශ්වාසනීය ලෙස ගණනය කළ හැකි නම් සහ වත්කම් හා සබැඳි අනාගත ප්‍රතිලාභ, සමූහය වෙත ගලා ඒමේ සම්භාවිතාවයන් ඇති විටක දේපල, පිරිසත හා උපකරණ පොත්වල හඳුනාගනු ලබයි. වත්කම අත්පත් කර ගැනීමට සෘජුවම අදාළ වන පිරිවැයද ඇතුළත්ව දේපල, පිරිසත හා උපකරණ මූලිකවම පිරිවැයට ගණනය කරනු ලබයි.

**මිනීමේ පදනම**

වත්කමක් ලෙස හඳුනා ගැනීමට සුදුසුකම් ලබන දේපල, පිරිසත හා උපකරණ අයිතමයක් මුල් වරට එහි පිරිවැයට මනිනු ලබයි. පිරිවැය යන්නට වත්කම අත්පත් කර ගැනීම සඳහා සෘජුව අදාළ කලහැකි පිරිවැය සහ පසුකාලීන පිරිවැය ඇතුළත් වේ. තමන් විසින්ම ඉදිකළ වත්කමක පිරිවැය යන්නට සෘජු ද්‍රව්‍ය පිරිවැය, සෘජු ශ්‍රම පිරිවැය සහ වත්කම කළමනාකාරිත්වය විසින් අපේක්ෂිත ආකාරයෙන් ක්‍රියාකරවිය හැකි තත්ත්වයට ගෙන ඒමට සෘජුව අදාළ කළහැකි අනෙකුත් පිරිවැය මෙන්ම වත්කම ස්ථානගත කර ඇති වැඩ බිමෙන් ගලවා දැමීම, ඉවත් කිරීම සහ භූමිය ප්‍රතිසංස්කරණ කිරීම සඳහා වන පිරිවැයෙහි මුල් ඇස්තමේන්තුව සහ ප්‍රාග්ධනික කරන ලද ණය ගැණුම් පිරිවැය ඇතුළත් වේ. පරිගණක උපකරණවල ක්‍රියාකාරිත්වයේ සංකලිත කොටසක් වන මිලදී ගත් පරිගණක මෘදුකාංග, පරිගණක උපකරණ යටතේ ප්‍රාග්ධනික කරයි.

දේපල, පිරිසත හා උපකරණ අයිතමයක කොටස් විවිධ වූ ඵලදායී පීඩකාල වලින් යුක්ත වන විට එම කොටස් වෙන් වෙන් වූ දේපල, පිරිසත හා උපකරණ අයිතමයන් ලෙස හඳුනාගනු ලැබේ.

**පිරිවැය ආකෘතිය**

සින්නක්කර ඉඩම් හා ගොඩනැගිලි හැරුණුවිට සෙසු දේපල, පිරිසත හා උපකරණ සඳහා සමූහය විසින් පිරිවැය ආකෘතිය උපයෝගී කරගනු ලබන අතර, මිලදී ගැනීමේ හෝ ඉදිකිරීමේ පිරිවැය සහ ඒ සම්බන්ධ අමතර පිරිවැයද ඇතුළත්ව, සමුච්චිත ක්ෂය හා සමුච්චිත හානිකරණ අලාභ අඩුකළ පසු අගයට වර්තා කරනු ලබයි.

**ප්‍රත්‍යාගණන ආකෘතිය**

සමූහය විසින් සමස්ත සින්නක්කර ඉඩම් හා ගොඩනැගිලි කාණ්ඩයටම ප්‍රත්‍යාගණන ආකෘති උපයෝගී කරගනු ලබයි. ප්‍රත්‍යාගණනය කරනු ලබන දිනට වත්කමෙහි සාධාරණ වටිනාකමින් පසුකාලීනව සමුච්චිත ක්ෂය සහ සමුච්චිත හානිකරණ අලාභයන් අඩුකළ පසු අගය වන ප්‍රත්‍යාගණිත අගයට එම දේපල පවත්වාගෙන යනු ලබයි. ශේෂපත්‍ර දිනට ඇති සාධාරණ වටිනාකම හා ධාරණ අගය අතර සැලකිය යුතු වෙනසක් නොමැති බව සහතික කරනු වස් වක්‍රීය පදනම මත සමූහයෙහි සින්නක්කර ඉඩම් හා ගොඩනැගිලි සෑම තෙවසරකටම වරක් ප්‍රත්‍යාගණනය කරනු ලබයි. වත්කමක් ප්‍රත්‍යාගණනය කිරීමේදී ධාරණ අගයෙහි සිදුවන කිසියම් වැඩිවීමක් වෙනත් විස්තීර්ණ ආදායම්හි වාර්තා කරනු ලබන අතර, ප්‍රාග්ධන සංචිතය යටතේ හිමිකම්වලට එකතු කිරීම හෝ ආදායම් ප්‍රකාශයට සටහන් කරන ලද එම වත්කමට අදාළ පෙර ප්‍රත්‍යාගණිත අඩුවීමක් ප්‍රතිවර්තනය කිරීම සඳහා යොදාගනු ලබයි.

මෙබඳු වාතාවරණයක් යටතේ, ඇතිවන ඉහළයාම පෙර ලියා හැරීමේ අගය දක්වා ආදායමක් ලෙස වාර්තා කරනු ලබයි. ධාරණ අගයෙහි යම් අඩුවීමක් වේ නම්, එය ආදායම් ප්‍රකාශයෙහි වියදමක් ලෙස හඳුනා ගත යුතුය. කෙසේ වුවද එම වත්කමට අදාළව ප්‍රාග්ධන සංචිතයෙහි පවතින යම් බැර ශේෂයක් වේ නම් එම අගය තෙක් ප්‍රත්‍යාගණනය අඩුවීමක් වෙනත් විස්තීර්ණ ආදායම් වෙත හර කරනු ලබයි. වෙනත් විස්තීර්ණ ආදායම් හි වාර්තා කරනු ලබන එම අඩුවීම මගින් ප්‍රාග්ධන සංචිත යටතේ සමුච්චිත හිමිකම්වල අගය අඩුවෙයි. යම් වත්කමකට අදාළව ප්‍රත්‍යාගණන සංචිතයෙහි ඉතිරි වන යම් ශේෂයක් වේ නම්, එය විශ්‍රාම යාම මත හෝ එම වත්කම් ඉවත් කිරීම මත රඳවාගනු ලබන ඉපයීම් වෙත සෘජුවම මාරු කරනු ලබයි.



**27. දේපල, පිරිසත සහ උපකරණ (සම්බන්ධයි) →**

**හඳුනාගැනීම අත්හැරීම**

විකුණා බැහැර කිරීමේ දී හෝ එය පාවිච්චි කිරීමෙන් අනාගත ප්‍රතිලාභ කිසිවක් අපේක්ෂා නොකරන විට දේපල, පිරිසත හා උපකරණ පොත් වලින් ඉවත් කරනු ලැබේ. වත්කම් ඉවත් කිරීමේ දී පැන නගින කිසියම් ලාභයක් හෝ අලාභයක් (වත්කමෙහි ධාරණ අගය සහ බැහැරලීමේ ශුද්ධ අගය අතර වෙනස ලෙස ගණනය කෙරෙයි) එම වර්ෂය තුළ ආදායම් ප්‍රකාශයෙහි 'වෙනත් මෙහෙයුම් ආදායම්' යටතේ හඳුනාගනු ලබයි.

**ප්‍රාග්ධනිත කළ හැකි කෙටිගෙන යන වැඩ**

ප්‍රාග්ධනිත කිරීමට අපේක්ෂා කරන, ගොඩනැගිලි ඉදිකිරීම්, ප්‍රධාන යන්ත්‍රෝපකරණ සහ පද්ධති වැඩි දියුණු කිරීම සඳහා දරන ලද ප්‍රාග්ධන ස්වභාවයේ වියදම් මේ යටතට අයත් වේ. මේවා මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයේ සමුච්චිත භානිකරණ අලාභ අඩු කරන ලද පිරිවැයට දක්වා ඇත. කළමනාකාරිත්වය විසින් අපේක්ෂිත ආකාරයට ක්‍රියා කළ හැකි තත්ත්වයට සහ ස්ථානයට පත්වූ පසු එම ප්‍රාග්ධනිත කළ හැකි කෙටිගෙන යන වැඩ, අදාළ වත්කම වෙත මාරු කරනු ලැබේ.

**ක්‍ෂයවීම්**

දේපල පිරිසත සහ උපකරණ පිරිවැය, ඒවායේ තක්සේරු කළ ඵලදායී ජීවකාලය තුළ අවශේෂ වටිනාකම දක්වා සරළ මාර්ග ක්‍රමය උපයෝගී කරගනිමින්, ක්‍ෂයවීම් ගණනය කර ලාභ/අලාභ යටතේ වාර්තා කරනු ලබයි. ඉඩම්වල ක්‍ෂයවීමක් නොසැලකෙයි. හඳුනාගනු ලැබූ වත්කම් කාණ්ඩවලට අදාළ ක්‍ෂයවීම් අනුපාතික පහතින් දක්වා ඇත.

වත්කම් වර්ගය	වාර්ෂික ක්‍ෂයවීම් අනුපාතිකය
කල්බදු දේපල	බදු කාලසීමාව තුළදී
සිත්තක්කර ගොඩනැගිලි	වාර්ෂිකව 2.5% බැගින්
කාර්යාල හා විවිධ උපකරණ	වාර්ෂිකව 10% බැගින්
මෝටර් වාහන	වාර්ෂිකව 20% බැගින්
පරිගණක දෘඩාංග සහ මෘදුකාංග	වාර්ෂිකව 25% බැගින්
ලී බඩු හා සවිකිරීම්	වාර්ෂිකව 10 % බැගින්

සමූහය විසින් පරිහරණය කිරීමට හැකි දින සිට භාවිතයෙන් ඉවත් කරන දිනය දක්වා ක්‍ෂයවීම් ප්‍රතිපාදනය කරයි.

**27. දේපල, පිරිසත සහ උපකරණ (සම්බන්ධයි) →****27. (අ) දේපල, පිරිසත සහ උපකරණ - බැරකුට 2016 →**

	ඉඩම් හා ගොඩනැගිලි රු. '000	බදුකර දේපළ රු. '000	පරිගණක දෘඩාංග රු. '000	කාර්යාලීය උපකරණ, ලී බඩු හා සවිකිරීම් රු. '000	වෙනත් රු. '000	කෙටිගෙන යන වැඩ - ගොඩනැගිලි රු. '000	එකතුව රු. '000
<b>පිරිවැය/ප්‍රත්‍යාගණිත අගය</b>							
2016 ජනවාරි 01 දිනට ආරම්භක ශේෂය	5,498,292	474,060	1,877,980	1,512,787	290,826	134,375	9,788,320
ගැලපීම්	(35,475)	-	(16,661)	-	-	(46,268)	(98,404)
එකතු කිරීම්	102,403	14,257	208,230	180,577	53,914	56,101	615,482
ප්‍රත්‍යාගණනය	-	-	-	-	-	-	-
ඉවත්කිරීම්	-	-	(7,732)	(42,396)	(5)	(66,928)	(117,061)
2016 දෙසැම්බර් 31 දිනට අවසාන ශේෂය	5,565,220	488,317	2,061,817	1,650,968	344,735	77,280	10,188,337
<b>අඩුකළා : සමුච්චිත ක්‍ෂයවීම්</b>							
2016 ජනවාරි 01 දිනට ආරම්භක ශේෂය	-	58,683	1,639,704	915,173	207,690	-	2,821,250
ගැලපීම්	-	-	(3,371)	-	-	-	(3,371)
වර්ෂය තුළ ක්‍ෂය අයකිරීම්	41,214	7,198	103,790	115,289	32,762	-	300,253
ඉවත්කිරීම්	-	-	(7,732)	(41,709)	(5)	-	(49,446)
2016 දෙසැම්බර් 31 දිනට අවසාන ශේෂය	41,214	65,881	1,732,391	988,753	240,447	-	3,068,686
<b>අඩුකළා : හානිකරණය</b>							
2016 දෙසැම්බර් 31 දිනට ශුද්ධ පොත් අගය	5,524,006	422,436	329,426	662,215	104,288	77,280	7,119,651

## 27. දේපල, පිරිසත සහ උපකරණ (සම්බන්ධයි) →

## 27. (අ) දේපල, පිරිසත සහ උපකරණ - බැංකුව 2015 (සම්බන්ධයි) →

	ඉඩම් හා ගොඩනැගිලි රු. '000	බදුකර දේපල රු. '000	පරිගණක දෘඩාංග රු. '000	කාර්යාලීය උපකරණ, ලී බඩු හා සවිකිරීම් රු. '000	වෙනත් රු. '000	කෙටිගෙන යන වැඩ - ගොඩනැගිලි රු. '000	එකතුව රු. '000
<b>පිරිවැය/ප්‍රත්‍යාගණිත අගය</b>							
2015 ජනවාරි 01 දිනට ආරම්භක ශේෂය	4,350,222	475,549	1,700,164	1,361,893	263,383	44,991	8,196,202
ගැලපීම්	-	-	(1,994)	-	-	-	(1,994)
එකතු කිරීම්	-	-	192,000	168,609	28,979	90,806	480,394
ප්‍රත්‍යාගණනය	1,231,119	-	-	-	-	-	1,231,119
ප්‍රත්‍යාගණිත වත්කම් සඳහා ක්‍ෂයවීම් ගැලපීම	(85,960)	-	-	-	-	-	(85,960)
ඉවත්කිරීම්	-	-	(12,190)	(17,715)	(1,536)	-	(31,441)
මාරු කිරීම්	2,911	(1,489)	-	-	-	(1,422)	-
2015 දෙසැම්බර් 31 දිනට අවසාන ශේෂය	5,498,292	474,060	1,877,980	1,512,787	290,826	134,375	9,788,320
<b>අඩුකළා : සමුච්චිත ක්‍ෂයවීම්</b>							
2015 ජනවාරි 01 දිනට ආරම්භක ශේෂය	42,433	51,932	1,574,137	824,156	173,800	-	2,666,458
ගැලපීම්	-	(447)	(330)	-	-	-	(777)
වර්ෂය තුළ ක්‍ෂය අයකිරීම්	43,527	7,198	78,086	108,461	35,426	-	272,698
ප්‍රත්‍යාගණිත වත්කම් සඳහා ක්‍ෂයවීම් ගැලපීම	(85,960)	-	-	-	-	-	(85,960)
ඉවත්කිරීම්	-	-	(12,189)	(17,444)	(1,536)	-	(31,169)
2015 දෙසැම්බර් 31 දිනට අවසාන ශේෂය	-	58,683	1,639,704	915,173	207,690	-	2,821,250
<b>අඩුකළා : හානිකරණය</b>							
2015 දෙසැම්බර් 31 දිනට ශුද්ධ පොත් අගය	5,498,292	415,377	238,276	597,614	83,136	134,375	6,967,070

**27. දේපල, පිරිසත සහ උපකරණ (සම්බන්ධයි) →****27. (ආ) දේපල, පිරිසත සහ උපකරණ - සමූහය 2016 →**

	ඉඩම් හා ගොඩනැගිලි රු. '000	බදුකර දේපළ රු. '000	පරිගණක දෘඩාංග රු. '000	කාර්යාලීය උපකරණ, ලී බඩු හා සවිකිරීම් රු. '000	වෙනත් රු. '000	කෙටිගෙන යන වැඩ - ගොඩනැගිලි රු. '000	එකතුව රු. '000
<b>පිරිවැය/ප්‍රත්‍යාගණිත අගය</b>							
2016 ජනවාරි 1 දිනට ආරම්භක ශේෂය	5,498,292	474,060	1,883,308	1,514,177	290,825	134,375	9,795,038
ගැලපීම්	(35,475)	-	(16,661)	-	-	(46,268)	(98,404)
එකතු කිරීම්	102,403	14,257	208,230	180,995	53,914	56,265	616,064
ප්‍රත්‍යාගණනය	-	-	-	-	-	-	-
ඉවත්කිරීම්	-	-	(9,034)	(42,414)	(5)	(66,928)	(118,381)
2016 දෙසැම්බර් 31 දිනට අවසාන ශේෂය	5,565,220	488,317	2,065,843	1,652,758	344,734	77,444	10,194,317
<b>අඩුකළා: සමුච්චිත ක්‍ෂයවීම්</b>							
2016 ජනවාරි 1 දිනට ආරම්භක ශේෂය	-	58,683	1,643,238	916,135	207,690	-	2,825,746
ගැලපීම්	-	-	(3,371)	-	-	-	(3,371)
වර්ෂය තුළ ක්‍ෂය අයකිරීම්	41,214	7,198	104,309	115,400	32,762	-	300,883
ඉවත්කිරීම්	-	-	(9,034)	(41,725)	(5)	-	(50,764)
2016 දෙසැම්බර් 31 දිනට අවසාන ශේෂය	41,214	65,881	1,735,142	989,810	240,447	-	3,072,494
<b>අඩුකළා: හානිකරණය</b>							
2016 දෙසැම්බර් 31 දිනට ශුද්ධ පොත් අගය	5,524,006	422,436	330,701	662,948	104,287	77,444	7,121,823

**27. දේපල, පිරිසත සහ උපකරණ (සම්බන්ධයි) →**

**27. (අ) දේපල, පිරිසත සහ උපකරණ - සමූහය 2015 (සම්බන්ධයි) →**

	ඉඩම් හා ගොඩනැගිලි රු. '000	බදුකර දේපළ රු. '000	පරිගණක දෘඩාංග රු. '000	කාර්යාලීය උපකරණ, ලී බඩු හා සවිකිරීම් රු. '000	වෙනත් රු. '000	කෙරීගෙන යන වැඩ - ගොඩනැගිලි රු. '000	එකතුව රු. '000
<b>පිරිවැය/ප්‍රත්‍යාගණිත අගය</b>							
2015 ජනවාරි 1 දිනට ආරම්භක ශේෂය	4,350,222	475,549	1,703,819	1,363,283	263,382	44,991	8,201,246
ගැලපීම්	-	-	(1,994)	-	-	-	(1,994)
එකතු කිරීම්	-	-	193,673	168,609	28,979	90,806	482,067
ප්‍රත්‍යාගණනය	1,231,119	-	-	-	-	-	1,231,119
ප්‍රත්‍යාගණිත වත්කම් සඳහා ක්‍ෂයවීම් ගැලපීම	(85,960)	-	-	-	-	-	(85,960)
ඉවත්කිරීම්	-	-	(12,190)	(17,715)	(1,536)	-	(31,441)
මාරු කිරීම්	2,911	(1,489)	-	-	-	(1,422)	-
2015 දෙසැම්බර් 31 දිනට අවසාන ශේෂය	5,498,292	474,060	1,883,308	1,514,177	290,825	134,375	9,795,038
<b>අඩුකළා : සමුච්චිත ක්‍ෂයවීම්</b>							
2015 ජනවාරි 1 දිනට ආරම්භක ශේෂය	42,433	51,932	1,577,447	825,012	173,800	-	2,670,624
ගැලපීම්	-	(447)	(330)	-	-	-	(777)
වර්ෂය තුළ ක්‍ෂය අයකිරීම්	43,527	7,198	78,310	108,567	35,426	-	273,028
ප්‍රත්‍යාගණිත වත්කම් සඳහා ක්‍ෂයවීම් ගැලපීම	(85,960)	-	-	-	-	-	(85,960)
ඉවත්කිරීම්	-	-	(12,189)	(17,444)	(1,536)	-	(31,169)
2015 දෙසැම්බර් 31 දිනට අවසාන ශේෂය	-	58,683	1,643,238	916,135	207,690	-	2,825,746
අඩුකළා: හානිකරණය	-	-	-	-	-	-	-
2015 දෙසැම්බර් 31 දිනට ශුද්ධ පොත් අගය	5,498,292	415,377	240,070	598,042	83,135	134,375	6,969,292

**27 (අභ) ප්‍රත්‍යාගණනය →**

වෘත්තීමය වශයෙන් සුදුසුකම්ලත් ස්වාධීන තක්සේරුකරුවන් විසින් බැංකුවෙහි ඉඩම් හා ගොඩනැගිලි ප්‍රත්‍යාගණනය කරන ලදී. අනේ දුරින් සිදුවූ මෑත කාලීන වෙළෙඳපොළ ගනුදෙනුවල දී හෝ සක්‍රීය වෙළෙඳපොළෙහි නිරීක්ෂණය කළ හැකි මිල සැලකිල්ලට ගනිමින් ප්‍රත්‍යාගණනය සිදු කරන ලදී. ඒ අනුව රුපියල් මිලියන 1,231 ක ප්‍රත්‍යාගණිත අතිරික්තයක් 2015 වසරේදී ප්‍රත්‍යාගණිත සංචිතයට බැර කරන ලදී.

**27. දේපල, පිරිසත සහ උපකරණ (සම්බන්ධයි) →**

**27. (අ) බැංකුවේ ඉඩම් හා ගොඩනැගිලි →**

ඉඩම් හා ගොඩනැගිලි ශේෂයට රු. 3,885,904,000/- ක සින්නක්කර ඉඩම් අගයක් ඇතුළත්ය.

**27. (ඉ) වගකීම් සඳහා ඇප ලෙස සහතික කරන ලද දේපල, පිරිසත හා උපකරණ →**

දේපල, පිරිසත හා උපකරණ කිසිවක් වගකීම් සඳහා ඇප වශයෙන් තබා නොමැත.

**27. (ඊ) සම්පූර්ණයෙන් ම ණය කරන ලද දේපල, පිරිසත හා උපකරණ →**

වාර්තාකරණ දින දක්වා භාවිතයේ පවතින සම්පූර්ණයෙන්ම ක්ෂය කරන ලද දේපල, පිරිසත හා උපකරණවල මූලික පිරිවැය පහත දක්වා ඇති පරිදි වේ.

දෙසැම්බර් 31 දිනට	සමුහය	
	2016 රු. '000	2015 රු. '000
පරිගණක දෘඩාංග	1,525,529	1,501,480
කාර්යාල උපකරණ, ලී බඩු හා සවිකිරීම්	270,382	257,972
අස්පාශ්‍ය වත්කම්	564,906	399,678
වෙනත් - විවිධ උපකරණ	160,881	148,267

**28. අස්පාශ්‍ය වත්කම් →**

▶ ගිණුම්කරණ ප්‍රතිපත්ති .....

මිලදී ගත් පරිගණක මෘදුකාංග වල වටිනාකම සමූහයේ අස්පාශ්‍ය වත්කම් ගණනයට ඇතුළත් වේ.

**හඳුනාගැනීමේ පදනම**

අස්පාශ්‍ය වත්කමක් හඳුනාගනු ලබන්නේ, එහි පිරිවැය විශ්වසනීය ලෙස මැනීමට හැකි විට සහ ඊට අදාළව අනාගතයේ දී අපේක්ෂිත ආර්ථික ප්‍රතිලාභ සමූහයට ගලා ඒමේ භව්‍යතාවයක් ඇති විටදීය.

**මැනීමේ පදනම**

වෙන් වෙන්ව අත්පත් කර ගන්නා අස්පාශ්‍ය වත්කම් මුල් වරට හඳුනා ගැනීමේ දී අගය කරනු ලබන්නේ ඒවායේ පිරිවැයටයි. ව්‍යාපාර සංයෝජනයේ දී අත්පත් කර ගත් අස්පාශ්‍ය වත්කම් වල පිරිවැය වනුයේ එසේ අත්පත් කර ගත් දිනට ඒවායේ සාධාරණ වටිනාකමයි. මූලික හඳුනාගැනීමෙන් අනතුරුව අස්පාශ්‍ය වත්කම් පිරිවැයෙන් සමූච්චිත ක්‍රමාංකය සහ යම් සමූච්චිත ප්‍රත්‍යාගණන භාවිතකරණ අලාභයක් අඩු කල පසු අගයට ඉදිරියට ගෙනයා යුතුයි.

**28. අස්පාශ්‍ය වත්කම් (සම්බන්ධයි) →**

**එලදායී ජීවකාලය හා ක්‍රමක්‍ෂය වීම්**

සමූහය අස්පාශ්‍ය වත්කම්වල එලදායී ජීවකාලය සීමිත හෝ අසීමිත ද යන්න තක්සේරු කරනු ලබයි. සීමිත ජීව කාලයකින් යුත් අස්පාශ්‍ය වත්කම් ඒවායේ එලදායී ජීව කාලය තුළ ක්‍රමක්‍ෂය කරනු ලබයි. සීමිත ජීව කාලයක් ඇති අස්පාශ්‍ය වත්කමක ක්‍රමක්‍ෂය කාලපරිච්ඡේදය සහ ක්‍රමක්‍ෂය, ක්‍රමය අවම වශයෙන් සෑම මූල්‍ය වර්ෂයක් අවසානයේදීම සමාලෝචනය කළ යුතු වේ. වත්කම්වල අපේක්ෂිත එලදායී ජීව කාලයක් හෝ වත්කම් වල අන්තර්ගත අපේක්ෂිත අනාගත ආර්ථික ප්‍රතිලාභ පාරිභෝජන රටාවේ වෙනස්වීම් සඳහා ගිණුම් තබනු ලබන්නේ සුදුසු පරිදි ක්‍රමක්‍ෂය කාලසීමාව හෝ ක්‍රමක්‍ෂය ක්‍රමය වෙනස් කිරීමෙනි. මේවා ගිණුම්කරණ ඇස්තමේන්තු වල වෙනස්කම් වශයෙන් සලකනු ලැබේ. සීමිත ජීව කාලයක් ඇති අස්පාශ්‍ය වත්කම් වල ක්‍රමක්‍ෂය වියදම ආදායම් ප්‍රකාශනයේ අදාළ අස්පාශ්‍ය වත්කම්වල කාර්යයට අනුරූප වියදම් කාණ්ඩය යටතේ හඳුනාගනු ලබයි.

**හඳුනා ගැනීම අත්හැරීම**

අස්පාශ්‍ය වත්කමක් හඳුනා ගැනීම අත්හරිනු ලබන්නේ එය ඉවත් කිරීමකදී හෝ එය භාවිතා කිරීම මගින් අපේක්ෂිත අනාගත ප්‍රතිලාභ නොලැබෙන විටදීය. අස්පාශ්‍ය වත්කම් ඉවත් කිරීමෙන් පැන නගින ලාභය හෝ අලාභය (ශුද්ධ විකුණුම් මිල සහ වත්කමේ ධාරණ අගය අතර වෙනස ලෙස ගණනය කරනු ලබන) වත්කම ඉවත් කළ වර්ෂයේ ආදායම් ප්‍රකාශනයේ වෙනත් මෙහෙයුම් ආදායම් යටතේ හඳුනාගනු ලබයි.

අසීමිත එලදායී ජීවකාලයක් සහිත අස්පාශ්‍ය වත්කම් සමූහය සතුව නොපවතී. සමූහයේ පරිගණක මෘදුකාංගවල තක්සේරු කරන ලද එලදායී ජීවකාලය වසර 4 කි. (වාර්ෂිකව 25% බැගින්)

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
<b>පිරිවැය</b>				
ආරම්භක ශේෂය	<b>504,410</b>	474,351	<b>506,380</b>	476,321
එකතු කිරීම්	<b>134,926</b>	30,059	<b>134,926</b>	30,059
ඉවත් කිරීම්	-	-	-	-
<b>අවසාන ශේෂය</b>	<b>639,336</b>	504,410	<b>641,306</b>	506,380
<b>(අඩුකළා): සම්මුච්චිත ක්‍රමක්‍ෂය</b>				
ආරම්භක ශේෂය	<b>446,553</b>	409,699	<b>448,523</b>	411,662
වර්ෂය සඳහා අයකිරීම්	<b>35,512</b>	36,854	<b>35,512</b>	36,861
ඉවත්කිරීම්	-	-	-	-
<b>අවසාන ශේෂය</b>	<b>482,065</b>	446,553	<b>484,035</b>	448,523
<b>ශුද්ධ පොත් අගය</b>	<b>157,271</b>	57,857	<b>157,271</b>	57,857

**29. විලම්බිත බදු වත්කම්/වගකීම් →**

▶ ගිණුම්කරණ ප්‍රතිපත්ති .....

විලම්බිත බදුකරණය පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු පිටු අංක 227 හි සටහන් අංක 13 හි දක්වා ඇත.

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000

**29. (අ) විලම්බිත බදු වත්කම් →**

විලම්බිත බදු වත්කම්	-	-	228	668
ආදායම් ප්‍රකාශය	-	-	360	(440)
<b>විලම්බිත බදු වත්කම්</b>	<b>-</b>	<b>-</b>	<b>588</b>	<b>228</b>

**29. (ආ) විලම්බිත බදු වගකීම් →**

විලම්බිත බදු වගකීම්	504,423	269,754	504,423	269,754
ආදායම් ප්‍රකාශය	(88,243)	234,669	(88,243)	234,669
<b>ශුද්ධ විලම්බිත බදු වගකීම්</b>	<b>416,180</b>	<b>504,423</b>	<b>416,180</b>	<b>504,423</b>

**30. වෙනත් වත්කම් →**

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
කල්පිත බදු/ලැබිය යුතු රඳවා ගැනීමේ බදු (සටහන 4. ඉ)	5,813,616	4,787,341	5,833,897	4,814,802
ලැබිය යුතු දෑ	3,601,388	2,043,055	3,710,443	2,042,593
පොළී සඳහා භාණ්ඩාගාරයෙන් ලැබිය යුතු දෑ (ජ්‍යෙෂ්ඨ පුරවැසි)	4,332,737	1,894,847	4,332,737	1,894,847
තැන්පතු සහ කලින් ගෙවීම්	199,139	250,638	199,139	250,638
මහා භාණ්ඩාගාරයට ගෙවන ලද අත්තිකාරම් (සටහන - අ)	4,800,000	5,333,333	4,800,000	5,333,333
විශ්‍රාම අරමුදල II සඳහා ගෙවන ලද අත්තිකාරම් [සටහන 34 (අ) 2]	80,656	-	80,656	-
විවිධ ණය ගැතියෝ	35,022	2,369	35,022	2,369
වෙනත් ලැබිය යුතු දෑ	2,898,882	2,008,598	2,898,882	2,008,598
<b>එකතුව</b>	<b>21,761,440</b>	<b>16,320,181</b>	<b>21,890,777</b>	<b>16,347,180</b>

**සටහන (අ)**

මහා භාණ්ඩාගාරයේ ඉල්ලීම අනුව බැංකුව විසින් 2012 වර්ෂයේ රුපියල් මිලියන 6,000 ක් සහ 2013 වර්ෂයේ රුපියල් මිලියන 2,000 ක් අත්තිකාරම් වශයෙන් මහා භාණ්ඩාගාරයට ගෙවන ලද අතර, මහා භාණ්ඩාගාරය විසින් තහවුරු කරන ලද පරිදි එය 2014 වර්ෂයේ පටන් වර්ෂ 6 ක කාලයක් තුළ ලාභයට එරෙහිව ගලපනු ලැබේ. 2016.01.01 දින සිට බලපැවැත්වෙන පරිදි වර්ෂ 10 ක කාලයක් තුළ ලාභයට එරෙහිව රුපියල් මිලියන 5,333 ක ශේෂය ගැලපීමට මහා භාණ්ඩාගාරයට එකඟවී ඇත.



**31. බැංකුවලට ගෙවිය යුතු** →

▶ **ගිණුම්කරණ ප්‍රතිපත්ති** .....

අධිරා පහසුකම්, ඒකිකණ ණය සහ පාලිත සමාගමෙහි ප්‍රතිමිල දී ගැනුම් මීට ඇතුළත් වේ. මූලික හඳුනාගැනීමෙන් අනතුරුව, සඵල පොළී අනුපාතික ක්‍රමය යොදා ගනිමින් තැන්පතු ඒවායෙහි ක්‍රමඝය පිරිවැයට ගණනය කරනු ලබයි. මේවා මත ගෙවිය යුතු/ගෙවූ පොළිය ආදායම් ප්‍රකාශනයෙහි 'පොළී වියදම්' යටතේ හඳුනාගනු ලැබේ.

	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
දෙසැම්බර් 31 දිනට				
ප්‍රති මිලදී ගැනීම් ගිවිසුම් යටතේ විකුණූ සුරැකුම්පත්	-	-	2,743,282	35,103
වෙනත් පහසුකම්	115,391	75,093	115,391	75,093
<b>එකතුව</b>	<b>115,391</b>	<b>75,093</b>	<b>2,858,673</b>	<b>110,196</b>

**32. වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු** →

▶ **ගිණුම්කරණ ප්‍රතිපත්ති** .....

කාලීන තැන්පතු සහ ඉතුරුම් තැන්පතු වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු දෑ යන්නට අයත් වේ. මූලික හඳුනාගැනීමෙන් අනතුරුව, සඵල පොළී අනුපාතික ක්‍රමය යොදා ගනිමින් තැන්පතු ඒවායෙහි ක්‍රමඝය පිරිවැයට ගණනය කරනු ලබයි. තැන්පතු මත ගෙවූ/ගෙවිය යුතු පොළී ආදායම් ප්‍රකාශනයෙහි 'පොළී වියදම්' යටතේ හඳුනාගනු ලැබේ.

	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
දෙසැම්බර් 31 දිනට				
වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු මුළු මුදල	657,280,315	595,775,709	657,280,315	595,775,709
<b>එකතුව</b>	<b>657,280,315</b>	<b>595,775,709</b>	<b>657,280,315</b>	<b>595,775,709</b>

**32. වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු (සම්බන්ධයි) →****32. (අ) නිමැවුම් වශයෙන් විශ්ලේෂණය →**

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
ඉතුරුම් තැන්පතු	<b>176,347,004</b>	163,381,708	<b>176,347,004</b>	163,381,708
ස්ථාවර තැන්පතු	<b>480,933,311</b>	432,394,001	<b>480,933,311</b>	432,394,001
<b>එකතුව</b>	<b>657,280,315</b>	595,775,709	<b>657,280,315</b>	595,775,709

**32. (ආ) ව්‍යවහාරික මුදල් වශයෙන් විශ්ලේෂණය →**

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
ශ්‍රී ලංකා රුපියල්	<b>648,802,789</b>	588,402,326	<b>648,802,789</b>	588,402,326
ඇමරිකානු ඩොලර්	<b>5,330,985</b>	4,253,868	<b>5,330,985</b>	4,253,868
යුරෝ	<b>1,245,906</b>	1,294,986	<b>1,245,906</b>	1,294,986
මහා බ්‍රිතාන්‍ය පවුම්	<b>1,076,387</b>	1,077,841	<b>1,076,387</b>	1,077,841
ඕස්ට්‍රේලියානු ඩොලර්	<b>824,248</b>	746,688	<b>824,248</b>	746,688
<b>එකතුව</b>	<b>657,280,315</b>	595,775,709	<b>657,280,315</b>	595,775,709

**33. වෙනත් ණය ගැනීම් →**

**ගිණුම්කරණ ප්‍රතිපත්ති**

**33.1 ප්‍රතිමිලදී ගැනීම් ගිවිසුම් යටතේ විකුණන ලද සුරැකුම්පත් →**

අනාගතයේ නිශ්චිත දිනයක ප්‍රති මිලදී ගැනීමේ ගිවිසුම යටතේ විකුණන ලද සුරැකුම්පත්, මූල්‍ය තත්ත්වය පිළිබඳව ප්‍රකාශයෙහි වාර්තා කිරීම අත්හැරීම සිදු නොකරනු ලබයි. මන්දයත්, එම ගිවිසුමෙහි සියලු සැලකිය යුතු අවදානම් හා ප්‍රතිලාභ සමූහය විසින් රඳවා ගන්නා බැවිනි. ඊට අදාළව ගිවිසුම මුදල්, ඒකාබද්ධ මූල්‍ය තත්ත්වය පිළිබඳව ප්‍රකාශයෙහි සමූහයට ලබාදුන් ණයක් ලෙස පිළිබිඹු කරමින් මූල්‍ය වගකීම් වශයෙන් දක්වනු ලබයි. මෙහිදී ගනුදෙනුවෙහි ආර්ථික යථා ස්වභාවය පිළිබිඹු කරමින් උපවිච්චිත පොළිය, ප්‍රතිමිලදී ගැනීම් ගිවිසුම් යටතේ විකුණන ලද සුරැකුම්පත් යටතේ වගකීමක් ලෙස ඇතුළත් කෙරෙයි. විකුණුම් මිල සහ ප්‍රතිමිලදී ගැනීම් මිල අතර වෙනස පොළී වියදම් ලෙස සලකනු ලබන අතර, ගිවිසුමෙහි කාලසීමාව පුරාවට සඵල පොළී අනුපාතය භාවිතයෙන් උපවිච්චිත කරනු ලබයි.

**33.2 ජේෂ්ඨ බැඳුම්කර (Senior Notes) හිකුත් කිරීම් →**

දීර්ඝ කාලීන අරමුදල් අවශ්‍යතා මත බැංකුව විසින් ජාත්‍යන්තර බැඳුම්කර (ඇමරිකානු ඩොලර් ඒකක) මගින් ණයට ගනු ලබන අරමුදල් මේ මගින් නියෝජනය වෙයි. මූලික හඳුනාගැනීමෙන් අනතුරුව සඵල පොළී අනුපාතික ක්‍රමය යොදා ගනිමින් හිකුත් කරන ලද ජේෂ්ඨ බැඳුම්කර ඒවායෙහි ක්‍රමානුකූල පිරිවැයට ගණනය කරනු ලබයි. ගෙවන ලද/ගෙවිය යුතු පොළිය, ලාභ හෝ අලාභ යටතේ හඳුනාගනු ලබයි.

වාර්තාකරණ දිනට පවතින විදේශ මුදල් ණය සුරැකුම්පත්, එදිනට පවතින මධ්‍ය විනිමය හුවමාරු අනුපාතය භාවිතයෙන් ව්‍යවහාරික මුදල් වලට පරිවර්තනය කෙරෙයි. වාර්තාකරණ දිනට යළි පරිවර්තනය කිරීම මත පැනනගින විදේශ මුදල් අගයෙහි වෙනස ලාභය හෝ අලාභය යටතේ හඳුනාගනු ලැබේ.

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
ප්‍රතිමිල දී ගැනුම් ගිවිසුම් යටතේ විකුණූ සුරැකුම්පත්	54,111,728	60,127,470	59,701,246	66,805,376
හිකුත් කළ ජේෂ්ඨ බැඳුම්කර (Senior Notes) { සටහන 33 - (අ) }	152,928,181	146,898,055	152,928,181	146,898,055
එකතුව	207,039,909	207,025,525	212,629,427	213,703,431

**33.(අ) හිකුත් කළ බැඳුම්කර →**

හිකුත් කළ බැඳුම්කර	පොළී ගෙවියයුතු වාර ගණන	හිකුත්කළ දිනය	කල්පිරෙන දිනය	කුපන් පොළී අනුපාතය %	2016 රු. '000	2015 රු. '000
ඇ.ඩො.මි. 750 ක ජේෂ්ඨ බැඳුම්කර (Senior Notes)	අර්ධ වාර්ෂිකව	2013.09.18	2018.09.18	8.875	114,980,416	110,434,196
ඇ.ඩො.මි. 250 ක ජේෂ්ඨ බැඳුම්කර (Senior Notes)	අර්ධ වාර්ෂිකව	2014.09.10	2019.09.10	5.150	37,947,765	36,463,859
					152,928,181	146,898,055

**34. වෙනත් වගකීම් →**

**ගිණුම්කරණ ප්‍රතිපත්ති**

පොළී, ගාස්තු සහ වියදම්, විශ්‍රාම වැටුප්, නිවාඩු මුදල් කිරීම් හා වෙනත් වියදම් සඳහා සිදු කරනු ලබන ප්‍රතිපාදන වෙනත් වගකීම් යටතට අයත් වේ. වාර්තාකරණ දිනට ගෙවිය යුතු අගයන් අනුව මෙම වගකීම් වාර්තා ගත කර ඇත.

	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
දෙසැම්බර් 31 දිනට				
විවිධ ණයනිමියෝ	91,375	89,467	92,487	89,467
ගෙවිය යුතු පොළී	88,054	88,058	88,054	88,058
විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය I සඳහා ප්‍රතිපාදන [සටහන 34 (අ) (1)]	1,252,553	4,258,336	1,252,553	4,258,336
විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය II සඳහා ප්‍රතිපාදන [සටහන 34 (අ) (2)]	-	984,906	-	984,906
වෛද්‍යාධාර යෝජනා ක්‍රමය සඳහා ප්‍රතිපාදන [සටහන 34 (අ) (3)]	644,377	549,827	644,377	549,827
පාරිතෝෂික සඳහා ප්‍රතිපාදන [සටහන 34 (අ) (4)]	-	-	1,260	1,346
ක්‍රමක්‍ෂය නොවූ විදේශ ව්‍යවහාර මුදල් හුවමාරු (Swaps) දින 1 ලාභ/අලාභ (සටහන් අංක 19.2)	2,448,670	3,189,262	2,448,670	3,189,262
වෙනත් ගෙවිය යුතු දෑ	4,075,027	3,114,578	4,081,104	3,125,094
<b>එකතුව</b>	<b>8,600,056</b>	<b>12,274,434</b>	<b>8,608,506</b>	<b>12,286,296</b>

**34.(අ) නිර්වචිත ප්‍රතිලාභ සැලසුම් →**

බැංකුව සතුව විශ්‍රාම ප්‍රතිලාභ යෝජනා ක්‍රම දෙකක් පවතී. ඒවා 1995 ඔක්තෝබර් 1 දිනට ප්‍රථම සේවයට බැඳුණු ස්ථීර සේවකයින් සඳහා වන විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය I සහ 1995 ඔක්තෝබර් 1 දිනට පසුව සේවයට බැඳුණු ස්ථීර සේවකයින් සඳහා වන විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය II ලෙස දැක්විය හැකි අතර, විශ්‍රාමික සේවකයින් සඳහා වන වෛද්‍යාධාර යෝජනා ක්‍රමයක් ද බැංකුව සතුව පවතී.

මෙකී යෝජනා ක්‍රම වල වත්කම්, බැංකුවේ වත්කම් වලින් ස්වාධීනව පවතින අතර, අදාළ අරමුදල් වල නීතිරීති/භාර ඔප්පුවල ප්‍රතිපාදන ප්‍රකාර කළමනාකාරිත්වය හා බැංකු සේවකයින් නියෝජනය වන කළමනාකරුවන්/භාරකාර මණ්ඩලයක් මගින් පරිපාලනය කෙරෙයි.

මෙම අරමුදල් වල පාලිත නීති ප්‍රකාර අවම වශයෙන් වසර 2 කට වරක් ජීවගණක තක්සේරුවක් සිදු කළ යුතු වන අතර සාමාජිකයින් විසින් පත් කළ බැංකුවේ විගණන කටයුතුවලින් ස්වාධීන වූ වරලත් ගණකාධිකාරී ආයතනයක් හෝ ආයතන මගින් සිදු කරනු ලබන වාර්ෂික විගණන වලට මෙකී අරමුදල් බඳුන් වේ.

**34. වෙනත් වගකීම් (සම්බන්ධයි) →**

**34. (අ) නිර්වචිත ප්‍රතිලාභ සැලසුම් (සම්බන්ධයි) →**

**34. (අ) 1. ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සේවක විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය 1**

පීවගණක ඇගයීම, ඇ.එ.ජ. පීවගණක සංගමයෙහි අධි සාමාජික, පියල් එස්. ගුණතිලක සහ සමාගමෙහි පියල් එස්. ගුණතිලක මහතා විසින් 2016 දෙසැම්බර් 31 දින සිදු කරන ලදී.

2016 දෙසැම්බර් 31 දිනට සේවකයින් විසින් උපයාගනු ලැබූ අපේක්ෂිත ප්‍රතිලාභයන්හි පීවගණක වත්මන් අගය ගණනය කිරීම සඳහා ප්‍රක්ෂේපිත ඒකක ප්‍රතිලාභ ක්‍රමය උපයෝගී කරගන්නා ලදී.

	2016	
	බැංකුව රු. '000	සමුහය රු. '000
<b>(අ) මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයෙහි හඳුනාගනු ලැබූ ශුද්ධ වත්කම්/(වගකීම්)</b>		
සැලසුම්ගත වත්කම් වල සාධාරණ අගය	13,198,392	13,198,392
නිර්වචිත ප්‍රතිලාභ බැඳීම්	(14,450,945)	(14,450,945)
<b>එකතුව</b>	<b>(1,252,553)</b>	<b>(1,252,553)</b>
<b>(ආ) ආදායම් ප්‍රකාශයෙහි හඳුනාගෙන ඇති ප්‍රමාණය</b>		
ප්‍රවර්තන සේවා පිරිවැය	155,778	155,981
ප්‍රතිලාභ බැඳීම් මත පොළී පිරිවැය	421,816	421,816
<b>ශුද්ධ ප්‍රතිලාභ වියදම්</b>	<b>577,594</b>	<b>577,797</b>
<b>(ඇ) වෙනත් විස්තීර්ණ ආදායම්හි හඳුනාගෙන ඇති ප්‍රමාණය</b>		
ප්‍රතිපාදන ගැලපීම්	(796,913)	(796,913)
ප්‍රත්‍යක්ෂ (ලාභ)/අලාභ	1,017,720	1,017,720
උපකල්පනයන්ගේ වෙනස්වීම් මත (ලාභ)/අලාභ	(2,400,266)	(2,400,266)
සැලසුම්ගත වත්කම් මත පීවගණක ලාභ/(අලාභ)	84,779	84,779
සැලසුම්ගත වත්කම් මත පොළී ආදායමෙහි වෙනස	153,482	153,482
<b>එකතුව</b>	<b>(1,941,199)</b>	<b>(1,941,199)</b>

**34. වෙනත් වගකීම් (සම්බන්ධයි) →**

**34. (අ) නිර්වචන ප්‍රතිලාභ සැලසුම් (සම්බන්ධයි) →**

**34. (අ) 1. ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සේවක විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය 1 (සම්බන්ධයි)**

	2016	
	බැංකුව රු. '000	සමුහය රු. '000
<b>(අ) සැලසුම්ගත වත්කම් වල සාධාරණ අගයෙහි වෙනස්වීම් පහත පරිදි වේ:</b>		
සැලසුම්ගත වත්කම් වල සාධාරණ අගයෙහි ආරම්භක අගය	12,189,981	12,189,981
සැලසුම්ගත වත්කම් වලින් අපේක්ෂිත ප්‍රතිලාභ	966,365	966,365
තරා සේව්‍ය දායකත්වය	1,642,381	1,642,381
ගෙවූ ප්‍රතිලාභ	(1,515,555)	(1,515,555)
සැලසුම්ගත වත්කම් මත ජීවගණක ලාභ/(අලාභ)	(84,779)	(84,779)
<b>සැලසුම්ගත වත්කම්වල සාධාරණ අගයෙහි අවසාන ශේෂය</b>	<b>13,198,392</b>	<b>13,198,392</b>
<b>(ඉ) නිර්වචන ප්‍රතිලාභ බැඳීමිති වර්තමාන අගයෙහි වෙනස්වීම් පහත පරිදි වේ:</b>		
නිර්වචන ප්‍රතිලාභ බැඳීමිති ආරම්භක ශේෂය	15,651,403	15,651,403
පොළී පිරිවැය	1,541,663	1,541,663
ප්‍රවර්තන සේවා පිරිවැය	155,980	155,980
ගෙවූ ප්‍රතිලාභ	(1,515,555)	(1,515,555)
උපකල්පනයන්ගේ වෙනස්වීම් මත (ලාභ)/අලාභ	(2,400,266)	(2,400,266)
බැඳීම් මත ජීවගණක (ලාභ)/අලාභ	1,017,720	1,017,720
<b>නිර්වචන ප්‍රතිලාභ බැඳීමිති අවසාන ශේෂය</b>	<b>14,450,945</b>	<b>14,450,945</b>
<b>(ඊ) සැලසුම්ගත වත්කම් වලට පහත අයිතමයන් ඇතුළත්ය:</b>		
භාණ්ඩාගාර බැඳුම්කර	7,114,705	7,114,705
භාණ්ඩාගාර බිල්පත්	2,577,678	2,577,678
ස්ථාවර තැන්පතු	673,231	673,231
ප්‍රතිවිකුණුම් ගිවිසුම් යටතේ මිලට ගත් සුරැකුම්පත්	262,843	262,843
ණයකර	2,230,133	2,230,133
ලංකා බැංකුවේ තැන්පත් මුදල්	11,194	11,194
වෙනත් වත්කම්	328,609	328,609
<b>එකතුව</b>	<b>13,198,392</b>	<b>13,198,392</b>

**34. වෙනත් වගකීම් (සම්බන්ධයි) →**

**34. (අ) නිර්වචිත ප්‍රතිලාභ සැලසුම් (සම්බන්ධයි) →**

**34. (අ) 1. ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සේවක විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය 1 (සම්බන්ධයි)**

	විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය I
	2016
(උ) පිටගණක උපකල්පන	
ඉදිරි වාර්ෂික වැටුප් වර්ධක අනුපාතික (%)	6.50
වට්ටම් අනුපාතිකය (%)	12.00
පීචන වියදම් දීමනාවෙහි ඉදිරි වැඩිවීම (%)	4.50
මර්ත්‍යතාව	GA 1983 මර්ත්‍යතා වගුව
විශ්‍රාම යාමේ වයස	අවුරුදු 57
සාමාන්‍ය ගෙවීම් ක්‍රමය	මාසිකව
<b>සේවක පිරිවැටුම් අනුපාතිකය</b>	
වයස	%
20	2
25	1.5
30	1
35	1
40	1
45	1
50	1
55	-

(උ<sup>෦</sup>) පහත දැක්වෙන උපකල්පනයන්ගේ වැඩිවීම/අඩුවීම මගින් නිර්වචිත ප්‍රතිලාභ බැඳීම්වල වර්තමාන අගය මත ඇති කෙරෙන බලපෑම පහත පරිදි විස්තරාත්මකව දැක්විය හැක:

	බැංකුව සහ සමූහය	
	විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය I	
	1% වැඩිවීම	1% අඩුවීම
ඉදිරි වාර්ෂික වැටුප් වර්ධක අනුපාතිකය	14,497,686	14,406,862
වට්ටම් අනුපාතිකය	13,543,373	15,481,918

**34. වෙනත් වගකීම් (සම්බන්ධයි) →**

**34. (අ) නිර්වචන ප්‍රතිලාභ සැලසුම් (සම්බන්ධයි) →**

**34. (අ) 2. ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සේවක විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය II**

ජීවගණක ඇගයීම ඇ.එ.ජ. ජීවගණක සංගමයෙහි අධි සාමාජික, පියල් එස්. ගුණතිලක සහ සමාගමෙහි පියල් එස්. ගුණතිලක මහතා විසින් 2016 දෙසැම්බර් 31 දින සිදු කරන ලදී.

2016 දෙසැම්බර් 31 දිනට සේවකයින් විසින් උපයාගනු ලැබූ අපේක්ෂිත ප්‍රතිලාභයන්හි ජීවගණක වත්මන් අගය, ගණනය කිරීම සඳහා ප්‍රක්ෂේපිත ඒකක ප්‍රතිලාභ ක්‍රමය උපයෝගී කරගන්නා ලදී.

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
<b>(අ) මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයෙහි හඳුනාගෙන ඇති ශුද්ධ වත්කම්/(වගකීම්)</b>				
සැලසුම්ගත වත්කම් වල සාධාරණ අගය	<b>1,086,586</b>	218,065	<b>1,086,586</b>	218,065
නිර්වචන ප්‍රතිලාභ බැඳීම්	<b>(1,005,930)</b>	(1,220,714)	<b>(1,005,930)</b>	(1,220,714)
විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය II වෙත ගෙවන ලද අන්තිකාරම්	-	17,743	-	17,743
<b>එකතුව</b>	<b>80,656</b>	(984,906)	<b>80,656</b>	(984,906)
<b>(ආ) ආදායම් ප්‍රකාශයෙහි හඳුනාගෙන ඇති ප්‍රමාණය</b>				
ප්‍රවර්තන සේවා පිරිවැය	<b>152,794</b>	100,237	<b>153,075</b>	100,447
ප්‍රතිලාභ බැඳීම් මත පොළී පිරිවැය	<b>98,964</b>	85,719	<b>98,964</b>	85,719
<b>ශුද්ධ ප්‍රතිලාභ වියදම්</b>	<b>251,758</b>	185,956	<b>252,039</b>	186,166
<b>(ඇ) වෙනත් විස්තීර්ණ ආදායම්හි හඳුනාගෙන ඇති ප්‍රමාණය</b>				
ප්‍රතිපාදන ගැලපීම්	-	879,166	-	879,166
ප්‍රත්‍යක්ෂ (ලාභ)/අලාභ	<b>23,289</b>	20,880	<b>23,289</b>	20,880
උපකල්පනයන්ගේ වෙනස්වීම් මත (ලාභ)/අලාභ	<b>(507,585)</b>	135,894	<b>(507,585)</b>	135,894
සැලසුම්ගත වත්කම් මත ජීවගණක ලාභ/(අලාභ)	<b>(51,278)</b>	(7,097)	<b>(51,278)</b>	(7,097)
සැලසුම්ගත වත්කම් මත පොළී ආදායමෙහි වෙනස	<b>2,916</b>	-	<b>2,916</b>	-
<b>එකතුව</b>	<b>(532,658)</b>	1,028,843	<b>(532,658)</b>	1,028,843



**34. වෙනත් වගකීම් (සම්බන්ධයි) →**

**34. (අ) නිර්වචන ප්‍රතිලාභ සැලසුම් (සම්බන්ධයි) →**

**34. (අ) 2. ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සේවක විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය II (සම්බන්ධයි)**

	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
(අ) සැලසුම්ගත වත්කම්වල සාධාරණ අගයෙහි වෙනස්වීම් පහත පරිදි වේ.				
සැලසුම්ගත වත්කම්වල සාධාරණ අගයෙහි ආරම්භක අගය	218,065	-	218,065	-
සැලසුම්ගත වත්කම්වල අපේක්ෂිත ප්‍රතිලාභ	18,360	-	18,360	-
තථ්‍ය සේව්‍ය දායකත්වය	802,686	212,359	802,686	212,359
ගෙවූ ප්‍රතිලාභ	(3,804)	(1,391)	(3,804)	(1,391)
සැලසුම්ගත වත්කම් මත ජීවගණක ලාභ/(අලාභ)	51,278	7,097	51,278	7,097
සැලසුම්ගත වත්කම් වල සාධාරණ අගයෙහි අවසාන ශේෂය	1,086,586	218,065	1,086,586	218,065
(ඉ) නිර්වචන ප්‍රතිලාභ බැඳීම් වල වත්මන් අගයෙහි වෙනස්වීම් පහත පරිදි වේ.				
නිර්වචන ප්‍රතිලාභ බැඳීම් ආරම්භක ශේෂය	1,220,714	879,166	1,220,714	879,166
පොළී පිරිවැය	120,240	85,719	120,240	85,719
ප්‍රවර්තන සේවා පිරිවැය	153,075	100,447	153,075	100,447
ගෙවූ ප්‍රතිලාභ	(3,804)	(1,392)	(3,804)	(1,392)
උපකල්පනයන්ගේ වෙනස්වීම් මත (ලාභ)/අලාභ	(507,585)	135,894	(507,585)	135,894
බැඳීම් මත ජීවගණක (ලාභ)/අලාභ	23,289	20,880	23,289	20,880
නිර්වචන ප්‍රතිලාභ බැඳීම් වල අවසාන ශේෂය	1,005,930	1,220,714	1,005,930	1,220,714
(ඊ) සැලසුම්ගත වත්කම් වලට පහත අයිතමයන් ඇතුළත්ය:				
භාණ්ඩාගාර බැඳුම්කර	937,115	159,761	937,115	159,761
භාණ්ඩාගාර බිල්පත්	65,000	-	65,000	-
ස්ථාවර තැන්පතු	63,487	41,270	63,487	41,270
ප්‍රතිවිකුණුම් ගිවිසුම් යටතේ මිල දී ගත් සුරැකුම්පත්	-	17,034	-	17,034
ඉතුරුම්	186	-	186	-
වෙනත් වත්කම්	20,798	-	20,798	-
එකතුව	1,086,586	218,065	1,086,586	218,065

**34. වෙනත් වගකීම් (සම්බන්ධයි) →**

**34. (අ) නිර්වචන ප්‍රතිලාභ සැලසුම් (සම්බන්ධයි) →**

34. (අ) 2. ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සේවක විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය II (සම්බන්ධයි)

	බැංකුව සහ සමූහය	
	2016 %	2015 %
<b>(උ) ජීවගණක උපකල්පන</b>		
ඉදිරි වාර්ෂික වැටුප් වර්ධක අනුපාතිකය (%)	6.50	6.50
වට්ටම් අනුපාතිකය (%)	12.00	9.85
ජීවන වියදම් දීමනාවෙහි ඉදිරි වැඩිවීම (%)	4.50	4.50
මර්ත්‍යතාව	1983 මර්ත්‍යතා වගුව	1983 මර්ත්‍යතා වගුව
විශ්‍රාම යාමේ වයස	අවුරුදු 57	අවුරුදු 57
සාමාන්‍ය ගෙවීම් ක්‍රමය	මාසිකව	මාසිකව
<b>සේවක පිරිවැටුම් අනුපාතිකය</b>		
වයස	%	%
20	2	2
25	1.5	1.5
30	1	1
35	1	1
40	1	1
45	1	1
50	1	1
55	-	-

(ඌ) පහත දැක්වෙන උපකල්පනයන්ගේ වැඩිවීම/අඩුවීම මගින් නිර්වචන ප්‍රතිලාභ බැඳීම් වල වර්තමාන අගය මත ඇති කෙරෙන බලපෑම පහත පරිදි විස්තරාත්මකව දැක්විය හැකිය;

	බැංකුව සහ සමූහය			
	2016		2015	
	1% වැඩිවීම	1% අඩුවීම	1% වැඩිවීම	1% අඩුවීම
ඉදිරි වාර්ෂික වැටුප් වර්ධක අනුපාතිකය	1,145,953	887,635	1,406,723	1,064,681
වට්ටම් අනුපාතිකය	846,718	1,208,269	1,012,490	1,490,174

**34. වෙනත් වගකීම් (සම්බන්ධයි) →****34. (අ) නිර්වචිත ප්‍රතිලාභ සැලසුම් (සම්බන්ධයි) →**

34. (අ) 3. ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සේවකයින් සඳහා වන වෛද්‍යාධාර යෝජනා ක්‍රමය

පීවගණක ඇගයීම ඇ.එ.ජ. පීවගණක සංගමයෙහි අධි සාමාජික, පියල් එස්. ගුණතිලක සහ සමාගමෙහි පියල් එස්. ගුණතිලක මහතා විසින් 2016 දෙසැම්බර් 31 දින සිදු කරන ලදී.

2016 දෙසැම්බර් 31 දිනට සේවකයින් විසින් උපයාගනු ලැබූ අපේක්ෂිත ප්‍රතිලාභයන්හි පීවගණක වත්මන් අගය, ගණනය කිරීම සඳහා ප්‍රක්ෂේපිත ඒකක ප්‍රතිලාභ ක්‍රමය උපයෝගී කරගන්නා ලදී.

දෙසැම්බර් 31 දිනට

2016  
රු. '000

(අ) මූල්‍ය වත්කම් පිළිබඳ ප්‍රකාශයෙහි හඳුනාගෙන ඇති ශුද්ධ වත්කම්/(වගකීම්)

සැලසුම්ගත වත්කම් වල සාධාරණ අගය

300,986

නිර්වචිත ප්‍රතිලාභ බැඳීම්

(937,788)

අඩුකලා

සේවක දායකත්වය

(7,575)

එකතුව

(644,377)

(ආ) ආදායම් ප්‍රකාශයෙහි හඳුනාගෙන ඇති වටිනාකම

ප්‍රවර්තන සේවා පිරිවැය

4,746

ප්‍රතිලාභ බැඳීම් මත පොළී පිරිවැය

66,952

ශුද්ධ ප්‍රතිලාභ වියදම්

71,698

(ඇ) වෙනත් විස්තීර්ණ ආදායම්හි හඳුනාගෙන ඇති වටිනාකම

ප්‍රතිපාදන ගැලපීම්

47,471

ප්‍රත්‍යක්ෂ (ලාභ)/අලාභ

232,764

උපකල්පනයන්ගේ වෙනස්වීම් මත (ලාභ)/අලාභ

(177,376)

සැලසුම්ගත වත්කම් මත පීවගණක ලාභ/(අලාභ)

(11,788)

සැලසුම්ගත වත්කම් මත පොළී ආදායමෙහි වෙනස

3,480

එකතුව

94,550

**34. වෙනත් වගකීම් (සම්බන්ධයි) →****34. (අ) නිර්වචන ප්‍රතිලාභ සැලසුම් (සම්බන්ධයි) →**

34. (අ) 3. ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ විග්‍රාමික සේවකයින් සඳහා වන වෛද්‍යාධාර යෝජනා ක්‍රමය (සම්බන්ධයි)

(අ) සැලසුම්ගත වත්කම් වල සාධාරණ අගයෙහි වෙනස්වීම් පහත පරිදි වේ:

	2016 රු. '000
සැලසුම්ගත වත්කම් වල සාධාරණ අගයෙහි ආරම්භක අගය	340,170
සැලසුම්ගත වත්කම් වල අපේක්ෂිත ප්‍රතිලාභ	21,909
තර්ථ සේවා දායකත්වය	71,698
සහභාගිකරුවන්ගේ තර්ථ දායකත්වය	7,575
ගෙවූ ප්‍රතිලාභ	(152,154)
සැලසුම්ගත වත්කම් මත ජීවගණක ලාභ/(අලාභ)	11,788
සැලසුම්ගත වත්කම් වල සාධාරණ අගයෙහි අවසාන ශේෂය	300,986
<b>(ඉ) නිර්වචන ප්‍රතිලාභ බැඳීම් වල වත්මන් අගයෙහි වෙනස්වීම් පහත පරිදි වේ:</b>	
නිර්වචන ප්‍රතිලාභ බැඳීම් ආරම්භක ශේෂය	937,468
පොළී පිරිවැය	92,341
ප්‍රවර්තන සේවා පිරිවැය	4,746
ගෙවූ ප්‍රතිලාභ	(152,154)
උපකල්පනයන්ගේ වෙනස්වීම් මත (ලාභ)/අලාභ	(177,376)
බැඳීම් මත ජීවගණක (ලාභ)/අලාභ	232,764
නිර්වචන ප්‍රතිලාභ බැඳීම් වල අවසාන ශේෂය	937,788
<b>(ඊ) සැලසුම්ගත වත්කම් වලට පහත අයිතමයන් ඇතුළත්ය:</b>	
භාණ්ඩාගාර බැඳුම්කර	121,764
භාණ්ඩාගාර බිල්පත්	234,960
ස්ථාවර තැන්පතු	6,005
ප්‍රතිචිකුණුම් ගිවිසුම් යටතේ මිලට ගත් සුරැකුම්පත්	18,450
ඉතුරුම්	265
ලැබිය යුතු/(ගෙවිය යුතු) ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ දායකත්වය	(80,458)
එකතුව	300,986
<b>(උ) ජීවගණක උපකල්පන</b>	
	2016 %
වෛද්‍ය පිරිවැය උද්ධමන අනුපාතිකය	5.00
වට්ටම් අනුපාතිකය	12.00

**34. වෙනත් වගකීම් (සම්බන්ධයි) →**

**34. (අ) නිර්වචන ප්‍රතිලාභ සැලසුම් (සම්බන්ධයි) →**

**34. (අ) 4 පාරිතෝෂික සැලසුම - බැංකුව සහ සමූහය →**

**බැංකුව**

විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය II පිහිටුවීමත් සමග 1995 ඔක්තෝබර් 1 දින හෝ ඊට පසු සේවයට බැඳුණු සේවකයින් විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය II හි සාමාජිකයන් වන බැවින්, සේවාවසාන ප්‍රතිලාභ යෝජනා ක්‍රමයෙහි අයිතීන් හා වරප්‍රසාද සඳහා හිමිකම් කියනු නොලබයි. කෙසේ වුව ද විශ්‍රාම ප්‍රතිලාභ සඳහා හිමිකම් කීමට ප්‍රථම සේවා පාරිතෝෂික ගෙවීමක් ඇති විට බැංකුව ඒවා මුදල් පදනම යටතේ හඳුනාගනී.

**සමූහය**

පරිපාලන සමාගමෙහි කාර්ය මණ්ඩලය විශ්‍රාම වැටුප් සඳහා හිමිකම් කියනු නොලබයි. එහෙයින් 1983 අංක 12 දරන පාරිතෝෂික පනතෙහි ප්‍රතිපාදන ප්‍රකාර ඔවුන් පාරිතෝෂික සැලසුමෙහි සාමාජිකත්වය අඛණ්ඩව දරනු ලබයි.

	2016		2015	
	බැංකුව රු. '000	සමූහය රු. '000	බැංකුව රු. '000	සමූහය රු. '000
<b>(අ) ශුද්ධ ප්‍රතිලාභ වියදම් (සේවක මණ්ඩල වියදම් යටතේ හඳුනාගත්)</b>				
ප්‍රවර්තන සේවා පිරිවැය	-	115	-	191
ප්‍රතිලාභ බැඳීම් මත පොළී පිරිවැය	-	132	-	120
<b>ශුද්ධ ප්‍රතිලාභ වියදම්</b>	-	<b>247</b>	-	<b>311</b>
<b>(ආ) සේවා පාරිතෝෂික සඳහා ප්‍රතිපාදන</b>				
ජනවාරි 1 දිනට නිර්වචන ප්‍රතිලාභ බැඳීම්	-	1,346	-	2,352
පොළී වියදම	-	132	-	120
ප්‍රවර්තන සේවා පිරිවැය	-	115	-	191
ගෙවූ ප්‍රතිලාභ	-	-	-	(939)
බැඳීම් මත පීඩනණක (ලාභ)/අලාභ	-	(333)	-	(378)
<b>දෙසැම්බර් 31 දිනට නිර්වචන ප්‍රතිලාභ බැඳීම්</b>	-	<b>1,260</b>	-	<b>1,346</b>

**34. වෙනත් වගකීම් (සම්බන්ධයි) →**

**34. (අ) නිර්වචන ප්‍රතිලාභ සැලසුම් (සම්බන්ධයි) →**

**34. (අ) 4 පාරිතෝෂික සැලසුම - බැංකුව සහ සමූහය (සම්බන්ධයි) →**

(අ) ජීවගණක උපකල්පන

	සමූහය		
	2016 %	2015 %	
ඉදිරි වාර්ෂික වැටුප් වර්ධක අනුපාතිකය	6.50	7.00	
වට්ටම් අනුපාතිකය	10.00	10.00	
මර්ත්‍යතාව	0	0	
සේවක පිරිවැටුම් අනුපාතිකය සහ ඉදිරි සේවා කාලයෙහි සාමාන්‍යය			
වයස් කාණ්ඩය	30-34	35-39	40<
සේවක පිරිවැටුම් අනුපාතිකය	0%	0%	0%
ඉදිරි සේවා කාලයෙහි සාමාන්‍යය - වර්ෂ	29	24	13.5

(අ) පහත දැක්වෙන උපකල්පනයන්ගේ වැඩිවීම/අඩුවීම මගින් නිර්වචන ප්‍රතිලාභ බැඳීම් වල වර්තමාන අගය මත ඇති කෙරෙන බලපෑම පහත පරිදි විස්තරාත්මකව දැක්විය හැකිය

මූල්‍ය ප්‍රකාශවල ඉදිරිපත් වන අගයන් උපයෝගී කරගනු ලබන මූල්‍ය හා මූල්‍ය නොවන උපකල්පනවල වෙනස්වීම්වලට දැඩිවම සංවේදී වන අතර, එම සංවේදනතාව අදාළ දත්ත පහත පරිදි වේ.

	සමූහය			
	2016		2015	
	1% වැඩිවීම	1% අඩුවීම	1% වැඩිවීම	1% අඩුවීම
ඉදිරි වාර්ෂික වැටුප් වර්ධක අනුපාතිකය	226	190	184	174
වට්ටම් අනුපාතිකය	183	220	167	181

**උපකල්පන**

මූල්‍ය උපකල්පන - වට්ටම් අනුපාතිකය, වැටුප් වර්ධක අනුපාතිකය

ජනවිකාස මත පදනම් වූ උපකල්පන - මර්ත්‍යතාව, සේවක පිරිවැටුම, ආබාධිතබව, විශ්‍රාම ගැනීමේ වයස

**35. යටත්කාලීන වගකීම් →**

**ගිණුම්කරණ ප්‍රතිපත්ති** .....

දිගුකාලීන අරමුදල් අවශ්‍යතා සඳහා සමූහය විසින් ණයට ගනු ලැබූ අරමුදල් මේ මගින් නියෝජනය වේ. ලාභය හෝ අලාභය හරහා සාධාරණ අගයට සමූහය විසින් නියම කරනු ලබන අවස්ථා වලදී හැරණුකොට මූලික හඳුනාගැනීමෙන් අනතුරුව මෙම අරමුදල් සඵල පොළී අනුපාතික ක්‍රමය උපයෝගී කරගනිමින් එහි ක්‍රමඝෂය පිරිවැයට ගණනය කරනු ලබයි. ගෙවූ/ගෙවිය යුතු පොළිය ලාභය හෝ අලාභයෙහි දක්වනු ලැබේ.

ණයකර නිකුත් කිරීමෙහි මූලික අරමුණ වනුයේ ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාත ඉහළ නැංවීම සඳහා හා බැංකුවෙහි වත්කම් හා වගකීම් කළඹ අතර කල්පිරීමිහි නොගැලපීම් අඩුකිරීම සඳහා බැංකුවේ ප්‍රාග්ධනය ඉහළ නංවාලීමයි.

බැංකුව මෙම නිකුතු වල මුළු ප්‍රතිපාදන භාවිතය තුළින් සාමාන්‍ය ව්‍යාපාරික කටයුතුවල වත්කම් සංචිතය ව්‍යාප්ත කර ගැනීමට අදහස් කරයි.

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
ජනවාරි 1 දිනට ශේෂය	-	-	-	-
වර්ෂය තුළ ලබාගත් ණය	6,000,000	-	6,000,000	-
වර්ෂය තුළ ආපසු ගෙවීම්/නිදහස් කිරීම්	-	-	-	-
<b>දෙසැම්බර් 31 දිනට ශේෂය (ක්‍රමඝෂය පොළියට ගැලපීමට පෙර) (සටහන 35.1)</b>	<b>6,000,000</b>	-	<b>6,000,000</b>	-
ගෙවිය හැකි ක්‍රමඝෂය පොළියෙහි ශුද්ධ බලපෑම	6,411	-	6,411	-
<b>දෙසැම්බර් 31 දිනට ගලපන ලද ශේෂය</b>	<b>6,006,411</b>	-	<b>6,006,411</b>	-

දෙසැම්බර් 31 දින බැංකුවේ අතිරික්ත යටත්කාලීන වගකීම්, 1971 අංක 30 දරන ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතෙහි ප්‍රතිපාදන යටතේ පෞද්ගලික ස්ථාපන ලෙස 2016 දෙසැ.29 දින නිකුත් කරන ලද රු. 100/- ශ්‍රේණිගත කළ සුරැකුම් රහිත යටත්කාලීන සහ නිදහස් කළ හැකි ණයකර රු. 6,000,000,000 වලින් සමන්විත වේ.

**35.1 යටත්කාලීන වගකීම් කාණ්ඩ →**

කාණ්ඩය	නාමික අගය	පොළී අනුපාතිකය	ආපසු ගෙවීමේ නියමයන්	නිකුත් කළ දිනය	කල් පිරීමේ දිනය	වාර්ෂික ඵලදායිතාව		බැංකුව		සමූහය	
						2016 %	2015 %	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
බැංකුව විසින් නිකුත් කළ											
ස්ථාවර අනුපාතිකය		13%	අර්ධ								
13%	6,000,000	වා.පො.	වාර්ෂිකව	2016/12/29	2016/12/29	13.42	-	6,000,000	-	6,000,000	-
<b>එකතුව</b>								<b>6,000,000</b>	<b>-</b>	<b>6,000,000</b>	<b>-</b>
වසරක් තුළ ගෙවියයුතු								-	-	-	-
වසරකට පසු ගෙවියයුතු								6,000,000	-	6,000,000	-

නිකුත් කරන්නාගේ විසුරුවා හැරීමක දී, ඉහත වගකීම් නිකුත් කරන්නාගේ සියලුම ණය හිමියන් සහ තැන්පත්කරුවන්ගේ ඉල්ලීම් වලට යටත් වනු ඇත.

**36. ප්‍රකාශිත ප්‍රාග්ධනය/පවරන ලද ප්‍රාග්ධනය →**

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
<b>අනුමත කළ</b>				
එකක් රු. 10/- බැගින් වූ සාමාන්‍ය කොටස් බිලියන 01	<b>10,000,000</b>	10,000,000	<b>10,000,000</b>	10,000,000
<b>නිකුත් කළ හා ගෙවා නිමි ශේෂය ජනවාරි 1 දිනට</b>				
එකක් රු. 10/- බැගින් වූ සාමාන්‍ය කොටස් මිලියන 320	<b>3,200,000</b>	3,200,000	<b>3,200,000</b>	3,200,000
<b>වර්ෂය තුළ සාමාන්‍ය කොටස් නිකුත්ව</b>				
එකක් රු. 10/- බැගින් වූ සාමාන්‍ය කොටස් මිලියන 300	<b>3,000,000</b>	-	<b>3,000,000</b>	-
<b>එකතුව</b>	<b>6,200,000</b>	3,200,000	<b>6,200,000</b>	3,200,000

ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතේ 47 වගන්තියෙහි උප වගන්ති 3 අනුව, බැංකුව විසින් රු. 10 බැගින් වූ සාමාන්‍ය කොටස් මිලියන 300 ක් හිමිකම් නොපෑ තැන්පතු සංවිනය උපයෝගී කරගනිමින් භාණ්ඩාගාර ලේකම් වෙත 2016 දෙසැ.31 දින නිකුත් කරන ලදී. (පිටු අංක 280 හි හිමිකම් නොපෑ තැන්පතු සංවිනය සටහන් අංක 38.1 වෙත යොමු වන්න.)

**37. ව්‍යවස්ථාපිත සංචිත අරමුදල →**

1988 අංක 30 දරණ බැංකු පනතෙහි 20 (1) වගන්තියෙහි දැක්වෙන උපදෙස් පරිදි ව්‍යවස්ථාපිත අරමුදල පවත්වාගෙන යනු ලැබේ. ඒ අනුව බැංකුවේ ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් 50% කට සමාන වන තෙක් ලාභාංශ ප්‍රකාශයට පත් කිරීමට හෝ ලාභය වෙනත් ස්ථානයකට මාරු කිරීමට පෙර බදු පසු ලාභයෙන් 5% ක් ද, ඉන් අනතුරුව එම සංචිත අරමුදල බැංකුවේ ප්‍රකාශිත ප්‍රාග්ධනයට සමාන වන තෙක් එම ලාභයෙන් 2% ක් ද වශයෙන් වෙන් කරමින් ව්‍යවස්ථාපිත සංචිත අරමුදල ගොඩනගනු ඇත.

1988 අංක 30 දරණ බැංකු පනතෙහි 20 (2) වගන්තියෙහි නිශ්චිතව දක්වා ඇති අරමුණු සඳහා පමණක් ව්‍යවස්ථාපිත සංචිත අරමුදලෙහි ශේෂය භාවිතා කරනු ලැබේ.

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
<b>ආරම්භක ශේෂය</b>	<b>2,047,581</b>	1,874,135	<b>2,047,581</b>	1,874,135
<b>වර්ෂය තුළ මාරුකිරීම් - බදු පසු ලාභයෙන් 5% (2015 - 2%)</b>	<b>474,886</b>	173,446	<b>474,886</b>	173,446
<b>අවසන් ශේෂය</b>	<b>2,522,467</b>	2,047,581	<b>2,522,467</b>	2,047,581



**38. වෙනත් සංචිත** →**බැංකුව - 2016** →

	2016.01.01 දිනට ආරම්භක ශේෂය රු. '000	වෙනස්වීම්/ මාරුකිරීම් රු. '000	2016.12.31 දිනට අවසාන ශේෂය රු. '000
පොදු සංචිතය	18,839,027	(3,098,147)	15,740,879
ප්‍රත්‍යාගණන සංචිතය	3,296,565	-	3,296,565
විකිණීම සඳහා පවතින සංචිතය	1,631,862	(253,044)	1,378,818
ඉදිරි රැකුම් මුදල් ප්‍රවාහ සංචිත	139,106	(137,256)	1,850
අනෙකුත් සංචිත (සටහන 38.1, 38.2 )	3,269,686	(2,543,992)	725,695
<b>එකතුව</b>	<b>27,176,246</b>	<b>(6,032,439)</b>	<b>21,143,806</b>

**බැංකුව - 2015** →

	2015.01.01 දිනට ආරම්භක ශේෂය රු. '000	වෙනස්වීම්/ මාරුකිරීම් රු. '000	2015.12.31 දිනට අවසාන ශේෂය රු. '000
පොදු සංචිතය	14,716,287	4,122,740	18,839,027
ප්‍රත්‍යාගණන සංචිතය	2,065,446	1,231,119	3,296,565
විකිණීම සඳහා පවතින සංචිතය	1,199,419	432,443	1,631,862
ඉදිරි රැකුම් මුදල් ප්‍රවාහ සංචිත	(5,504)	144,610	139,106
අනෙකුත් සංචිත (සටහන 38.1, 38.2 )	210,440	3,059,246	3,269,686
<b>එකතුව</b>	<b>18,186,088</b>	<b>8,990,158</b>	<b>27,176,246</b>

**සමූහය - 2016** →

	2016.01.01 දිනට ආරම්භක ශේෂය රු. '000	වෙනස්වීම්/ මාරුකිරීම් රු. '000	2016.12.31 දිනට අවසාන ශේෂය රු. '000
පොදු සංචිතය	18,839,027	(3,098,147)	15,740,879
ප්‍රත්‍යාගණන සංචිතය	3,296,565	-	3,296,565
විකිණීම සඳහා පවතින සංචිතය	1,452,761	(356,003)	1,096,758
ඉදිරි රැකුම් මුදල් ප්‍රවාහ සංචිත	139,106	(137,256)	1,850
අනෙකුත් සංචිත (සටහන 38.1, 38.2, 38.3)	3,743,793	(2,524,138)	1,219,656
<b>එකතුව</b>	<b>27,471,252</b>	<b>(6,115,544)</b>	<b>21,355,707</b>

**38. වෙනත් සංචිත (සම්බන්ධයි) →****සමුහය - 2015 →**

	2015.01.01 දිනට ආරම්භක ශේෂය රු. '000	වෙනස්වීම්/ මාරුකිරීම් රු. '000	2015.12.31 දිනට අවසාන ශේෂය රු. '000
පොදු සංචිතය	16,050,550	2,788,477	18,839,027
ප්‍රත්‍යාගණන සංචිතය	2,065,446	1,231,119	3,296,565
විකිණීම සඳහා පවතින සංචිතය	1,199,419	253,342	1,452,761
ඉදිරි රැකුම් මුදල් ප්‍රවාහ සංචිත	(5,504)	144,610	139,106
අනෙකුත් සංචිත (සටහන 38.1, 38.2, 38.3)	640,967	3,102,826	3,743,793
<b>එකතුව</b>	<b>19,950,880</b>	<b>7,520,374</b>	<b>27,471,252</b>

**38.1 හිමිකම් නොපෑ තැන්පතු සංචිතය →**

	බැංකුව		සමුහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
ආරම්භක ශේෂය	<b>3,267,505</b>	208,259	<b>3,267,505</b>	208,259
කොටස් ප්‍රාග්ධනයට මාරුකිරීම්	<b>(3,000,000)</b>	-	<b>(3,000,000)</b>	-
වර්ෂය තුළ මාරුකිරීම්	<b>456,004</b>	3,059,246	<b>456,004</b>	3,059,246
<b>අවසාන ශේෂය</b>	<b>723,509</b>	3,267,505	<b>723,509</b>	3,267,505

1995 අංක 28 දරන ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතේ 30 වන වගන්තියෙන් සංශෝධිත 1971 අංක 30 දරන ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතේ 47 වන වගන්තිය ප්‍රකාර දස වසරක කාලයක් ඉතුරුම් තැන්පතු හෝ ස්ථාවර තැන්පතු ගිණුමක නිශ්ක්‍රීයව පවතින අරමුදල්, හිමිකම් නොපෑ තැන්පතු සංචිතයට මාරු කළ යුතුය. ඒ අනුව 2016 වර්ෂය තුළ රුපියල් මිලියන 456.004 ක ශුද්ධ අගයක් එම සංචිතයට මාරු කර තිබේ.

**38.2 විශේෂ සංචිතය →**

	බැංකුව		සමුහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
ආරම්භක ශේෂය	<b>2,182</b>	2,181	<b>2,182</b>	2,181
වර්ෂය තුළ මාරුකිරීම්	<b>4</b>	1	<b>4</b>	1
<b>අවසාන ශේෂය</b>	<b>2,186</b>	2,182	<b>2,186</b>	2,182

**38. වෙනත් සංචිත (සම්බන්ධයි) →**

**38.2 විශේෂ සංචිතය (සම්බන්ධයි) →**

නිශ්ක්‍රීය අරමුදල් එකතුව රු. 10/- ට වඩා අඩු අවස්ථාවලදී ගනුදෙනුකරුවන්ගේ නිදි ගිණුම්වලින් මාරු කරන අරමුදල්, විශේෂ සංචිතය මගින් නියෝජනය වෙයි.

විශේෂ සංචිත හා හිමිකම් නොපෑ සංචිත ප්‍රාග්ධනීකරණය කළහැකි අතර, එලෙස ප්‍රාග්ධනීකාරණයට සරිලන කොටස් භාණ්ඩාගාර ලේකම් නමට නිකුත් කළ හැකිය. නිකුත් කළ සහ ගෙවා නිමි කොටස් ලෙස මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයෙහි පිළිබිඹු වන රුපියල් මිලියන 6200 ක කොටස් ප්‍රාග්ධනය හිමිකම් නොපෑ තැන්පතු සංචිතය වරින්වර ප්‍රාග්ධනීකරණය තුළින් නිකුත් කරන ලදී.

**38.3 විශේෂ අවදානම් සංචිතය (එන්.එස්.ඩී. ෆන්ඩ් මැනේජ්මන්ට් කමිටහි ලිමිටඩ්) →**

	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
ආරම්භක ශේෂය	-	-	474,107	430,527
වර්ෂය තුළ මාරුකිරීම් - බදු පසු ලාභයෙන් 25%	-	-	19,854	43,580
අවසාන ශේෂය	-	-	493,961	474,107

ප්‍රාථමික අලෙවිකරු පද්ධතියෙහි අඛණ්ඩතාවය සුරක්ෂිතව හා ස්ථාවරත්වය වර්ධනය පිණිසත්, ප්‍රාථමික අලෙවිකරු ප්‍රාග්ධන සංචිතය ගොඩනැංවීම සඳහාත් 2004 ජූලි 01 දින සිට බලපැවැත්වෙන පරිදි ප්‍රාථමික අලෙවිකරුවන් විසින් ඔවුන්ගේ බදු පසු ලාභයෙන් යම් ප්‍රතිශතයක් පහත පරිදි වාර්ෂිකව විශේෂ අවදානම් සංචිතයට මාරු කළ යුතු වේ.

- I. රුපියල් මිලියන 400 ට වඩා අඩු ප්‍රාග්ධන අරමුදලක් පවත්වාගෙන යනු ලබන ප්‍රාථමික අලෙවිකරුවන් විසින් වාර්ෂිකව බදු පසු ලාභයෙන් 50% ක්.
- II. රුපියල් මිලියන 400 ට වඩා වැඩි ප්‍රාග්ධන අරමුදලක් පවත්වාගෙන යනු ලබන ප්‍රාථමික අලෙවිකරුවන් විසින් වාර්ෂිකව බදු පසු ලාභයෙන් 25% ක්.

**වෙනත් සංචිත**

	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
දෙසැම්බර් 31 දිනට				
වෙනත් සංචිත එකතුව	725,695	3,269,686	1,219,656	3,743,793

**39. අසම්භාව්‍ය වගකීම් හා බැඳීම් →**

**ගිණුම්කරණ ප්‍රතිපත්ති**

ශ්‍රී.ල.ගි.ප්‍ර. 37 හි නිර්වචන ආකාරයට අවිනිශ්චිත අනාගත සිදුවීමක් මගින් පැවැත්ම තහවුරු කෙරෙන අතීත සිදුවීම් වලින් පැන නැගිය හැකි බැඳීමක් හෝ ආර්ථික ප්‍රතිලාභ ගලායාමේ භව්‍යතාවයක් නොමැති හෝ බැඳීමේ ප්‍රමාණය විශ්වාසනීය ලෙස මැනිය නොහැකි ප්‍රවර්තන බැඳීමක්, අසම්භාව්‍ය වගකීමක් ලෙස හැඳින් වේ.

ගනුදෙනුකරුවන්ගේ මූල්‍ය අවශ්‍යතා සපුරාලනු පිණිස, බැංකුව ආපසු හැරවිය නොහැකි විවිධ බැඳීම් සහ අසම්භාව්‍ය වගකීම් වලට සම්බන්ධ වේ. මේ අතර මූල්‍ය ඇපකර, ණයවර ලිපි සහ ණයදීම සඳහා වෙනත් ලබා නොගත් බැඳීම් ඇතුළත් වේ. ණයවර ලිපි සහ ඇපකර මගින් සාමාන්‍යයෙන් ආනයනයට හෝ අපනයනයට අදාළ නිශ්චිත කටයුතු වලදී ගනුදෙනුකරුවන් වෙනුවෙන් ගෙවීම් සිදු කිරීමට බැංකුව වෙත බැඳීමක් ඇති කරයි. ණය සම්බන්ධයෙන් එක හා සමාන අවදානමක් ඇපකර සහ ණය පොරොත්තු ලිපි මගින් ඇති කෙරෙයි.

අසම්භාව්‍ය වගකීම් මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයේ හඳුනාගෙන නොමැති අතර, එම සිදුවීම් විරල නොවන විට මූල්‍ය ප්‍රකාශන වල හෙළිදරව් කර ඇත.

	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
දෙසැම්බර් 31 දිනට				
<b>බැඳීම්</b>				
භාවිතයට නොගත් ණය පහසුකම් වෙත බැඳීම්	22,727,130	33,505,088	22,727,130	33,505,088
වෙනත් බැඳීම් - වක්‍ර ණය පහසුකම්	74,149	1,372	74,149	1,372
ප්‍රාග්ධන බැඳීම් (සටහන 39.1)	468,580	126,498	468,580	126,498
	<b>23,269,859</b>	<b>33,632,958</b>	<b>23,269,859</b>	<b>33,632,958</b>
<b>අසම්භාව්‍ය වගකීම්</b>				
සංලේඛණ ණය	109,948	-	109,948	-
ඇපකර	1,590,253	1,404,851	1,590,253	1,404,851
	<b>1,700,201</b>	<b>1,404,851</b>	<b>1,700,201</b>	<b>1,404,851</b>
<b>බැඳීම් සහ අසම්භාව්‍යතා එකතුව</b>	<b>24,970,060</b>	<b>35,037,809</b>	<b>24,970,060</b>	<b>35,037,809</b>

**39. අසම්භාව්‍ය වගකීම් හා බැඳීම් (සම්බන්ධයි) →**

**39.1 ප්‍රාග්ධන බැඳීම් →**

මූල්‍ය ප්‍රකාශයන්හි ප්‍රතිපාදන වෙන් නොකරන ලද අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කළ ප්‍රාග්ධන වියදම් පහත පරිදි වේ:

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමුහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
අනුමත කළ සහ ගිවිසුම්ගත කළ	<b>408,380</b>	121,618	<b>408,380</b>	121,618
අනුමත කළ නමුත් ගිවිසුම්ගත නොකළ	<b>60,200</b>	4,880	<b>60,200</b>	4,880
	<b>468,580</b>	126,498	<b>468,580</b>	126,498

**40. සම්බන්ධිත පාර්ශ්වයන්ට අදාළ හෙළිදරව් කිරීම →**

▶ **ගිණුම්කරණ ප්‍රතිපත්ති** .....

ශ්‍රී ලංකා රජය හා රාජ්‍ය පාලිත ආයතන සමග වර්ෂය සඳහා හා මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයෙහි දිනට පවතින මූල්‍ය ගනුදෙනු, සාමූහික පදනමක් යටතේ පහත හෙළිදරව් කර ඇත.

**40. (අ) රජය සහ රාජ්‍ය පාලිත ආයතන සමග ගනුදෙනු →**

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමුහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
<b>වත්කම්</b>				
රජයට දුන් ණය	<b>2,075,000</b>	2,075,000	<b>2,075,000</b>	2,075,000
රාජ්‍ය සුරැකුම්පත් මත සිදු කරන ලද ආයෝජන	<b>525,123,106</b>	525,173,295	<b>535,630,193</b>	533,481,139
රජයේ හා රජයේ පාලිතයන්ගේ ආයෝජන	<b>127,543,373</b>	116,600,696	<b>127,543,373</b>	116,600,696
ප්‍රති විකුණුම් ගිවිසුම් මත මිල දී ගත් සුරැකුම්පත්	<b>2,220,500</b>	1,278,968	<b>2,232,062</b>	1,301,865
ලැබිය යුතු බදු (කාල්පනික බදු)	<b>5,813,616</b>	4,787,341	<b>5,833,897</b>	4,814,802
තැපැල්පතියේ ජංගම ගිණුම	<b>314,534</b>	428,721	<b>314,534</b>	428,721
රජයට වෙනත් අත්තිකාරම් ගෙවීම්	<b>4,800,000</b>	5,333,333	<b>4,800,000</b>	5,333,333
රජයෙන් ලැබිය යුතු දෑ - අනෙකුත්	<b>5,919,297</b>	2,614,000	<b>5,919,297</b>	1,898,009
	<b>673,809,427</b>	658,291,354	<b>684,348,357</b>	665,933,565
<b>වගකීම්</b>				
ප්‍රති මිල දී ගැනීමේ ගිවිසුම් යටතේ විකුණූ සුරැකුම්පත්	<b>21,708,120</b>	60,127,470	<b>27,297,637</b>	66,805,376

**40. සම්බන්ධිත පාර්ශ්වයන්ට අදාළ හෙළිදරව් කිරීම (සම්බන්ධයි) →**

**40. (අ) රජය සහ රාජ්‍ය පාලිත ආයතන සමග ගනුදෙනු (සම්බන්ධයි) →**

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
බදු ගෙවීම්				
ආදායම් බදු	3,805,271	4,361,355	3,834,995	4,439,799
එකතු කළ අගය මත බදු	2,405,618	2,062,246	2,423,091	2,092,524
ජාතිය ගොඩනැගීමේ බදු	385,670	374,954	388,482	380,456
ඒකාබද්ධ අරමුදලට දායකවීම් - ලාභාංශ/අයබදු	12,026,001	2,800,000	12,027,650	2,801,600
සුපිරි ලාභ බදු	-	1,040,362	-	1,149,899
	<b>18,622,560</b>	<b>10,638,917</b>	<b>18,674,217</b>	<b>10,864,278</b>

**40. (ආ) පරිපාලිත සමාගම සමග ගනුදෙනු (සී/ස එස්.එස්.බී. ෆන්ඩ් මැනේජ්මන්ට් කමිපනි ලිමිටඩ්) →**

බැංකුව ඉහත සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙහි රුපියල් මිලියන 150 ක් ආයෝජනය කර ඇත. වර්ෂය තුළ සමාගම විසින් සිය අරමුදල්, භාණ්ඩාගාර බිල්පත්, බැඳුම්කර සහ ප්‍රති මිලදී ගැනීම් උපකරණවල විධිමත් පදනමකින් ආයෝජනය කර ඇත. බැංකුවේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කරවල ආයෝජනයන් සමාගම මගින් සිදුකර ඇති අතර ඒ සඳහා සේවා ගාස්තු වශයෙන් රුපියල් මිලියන 52.6 ක් ගෙවා ඇත. (2015 - රුපියල් මිලියන 41.3)

බැංකුව විසින් එන්.එස්.බී. ෆන්ඩ් මැනේජ්මන්ට් කමිපනි ලිමිටඩ් සමග වාර්තාකරණ දින වන විට පහත ශේෂයන් පවත්වා ගන්නා ලදී.

දෙසැම්බර් 31 දිනට	2016 රු. '000	2015 රු. '000
<b>වත්කම්</b>		
අන්තර් සමාගම් ජංගම ගිණුම	300	88
වෙනත් වත්කම්	-	388
ප්‍රති විකුණුම් ගිවිසුම් මත මිල දී ගත් සුරැකුම්පත්	810,000	-
ප්‍රති විකුණුම් ගිවිසුම් මත මිල දී ගත් සුරැකුම්පත් මත ලැබියයුතු පොළී	383	-
වෙනත් ලැබීම්	1,764	1,656
<b>වගකීම්</b>		
ප්‍රති මිලදී ගැනීමේ ගිවිසුම් යටතේ විකුණූ සුරැකුම්	-	214,037

**40. සම්බන්ධිත පාර්ශ්වයන්ට අදාළ හෙළිදරව් කිරීම (සම්බන්ධයි) →**

**40. (අ) බැංකුවේ පශ්චාත් සේවා ප්‍රතිලාභ සැලසුම සමග බැඳුණු ගනුදෙනු →**

වර්ෂාවසානායට බැංකුව හා බැංකුවේ පශ්චාත් සේවා ප්‍රතිලාභ සැලසුම සමග බැඳුණු ගනුදෙනු සාරාංශගතව පහතින් දක්වා ඇත:

	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
දෙසැම්බර් 31 දිනට				
<b>ජාතික ඉතිරිකිරීමේ බැංකු සේවක විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය I</b>				
<b>වගකීම්</b>				
ස්ථාවර තැන්පතු	<b>844,854</b>	3,114,553	<b>844,854</b>	3,114,553
ප්‍රතිච්ඡාදන ගිවිසුම් යටතේ මිල දී ගත් සුරැකුම්පත්	<b>14,800</b>	670,791	<b>14,800</b>	670,791
ණයකර	<b>1,700,000</b>	-	<b>1,700,000</b>	-
<b>වත්කම්</b>				
ප්‍රතිච්ඡාදන ගිවිසුම් යටතේ මිල දී ගත් සුරැකුම්පත්	<b>1,525,000</b>	-	<b>1,525,000</b>	-
තැන්පතු මත ණය	<b>170,490</b>	-	<b>170,490</b>	-
<b>වගකීම්</b>				
<b>ජාතික ඉතිරිකිරීමේ බැංකු සේවක විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය II</b>				
ස්ථාවර තැන්පතු	<b>66,300</b>	41,400	<b>66,300</b>	41,400
ප්‍රතිච්ඡාදන ගිවිසුම් යටතේ මිල දී ගත් සුරැකුම්පත්	-	17,300	-	17,300
<b>ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ විශ්‍රාමික සේවකයන් සඳහා වන වෛද්‍යාධාර ක්‍රමය</b>				
ස්ථාවර තැන්පතු	<b>6,967</b>	102,596	<b>6,967</b>	102,596
ප්‍රති ච්ඡාදන ගිවිසුම් යටතේ මිල දී ගත් සුරැකුම්පත්	<b>17,516</b>	152,331	<b>17,516</b>	152,331
<b>ජාතික ඉතිරිකිරීමේ බැංකු සේවක අර්ථසාධක අරමුදල</b>				
ස්ථාවර තැන්පතු	<b>241,000</b>	1,177,799	<b>241,000</b>	1,177,799
ප්‍රතිච්ඡාදන ගිවිසුම් යටතේ මිල දී ගත් සුරැකුම්පත්	<b>20,000</b>	951,358	<b>20,000</b>	951,358
ණයකර	<b>125,000</b>	-	<b>125,000</b>	-
<b>වැන්දඹු හා අනන්දරු විශ්‍රාම වැටුප් අරමුදල</b>				
ස්ථාවර තැන්පතු	<b>20,800</b>	6,500	<b>20,800</b>	6,500
ප්‍රති ච්ඡාදන ගිවිසුම් යටතේ මිල දී ගත් සුරැකුම්පත්	-	6,700	-	6,700

**40. සම්බන්ධිත පාර්ශ්වයන්ට අදාළ හෙළිදරව් කිරීම (සම්බන්ධයි) →**

**40. (අ) ප්‍රධාන කළමනාකාරිත්වය සමග ගනුදෙනු →**

(i) බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ පරිපාලිත සමාගමේ අධ්‍යක්ෂ ධුරය හොඳවන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරීන් ප්‍රධාන කළමනාකාරිත්වයට ඇතුළත් වේ.

(ii) ප්‍රධාන කළමනාකාරිත්වය විසින් ලබා ගත් ණය හා අත්තිකාරම් පහත දැක්වේ:

දෙසැම්බර් 31 දිනට	බැංකුව සහ සමූහය	
	2016 රු. '000	2015 රු. '000
ණය හා අත්තිකාරම්	<b>52,660</b>	27,964

iii සභාපතිතුමා, අධ්‍යක්ෂකවරුන් සහ සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන්ගේ 2016 වර්ෂය තුළ, පාරිශ්‍රමික සහ ගාස්තු රුපියල් මිලියන 70.52 ක් විය. (2015 වර්ෂයේදී එය රුපියල් මිලියන 44.51 කි.)

**40. (ඉ) සම්බන්ධිත පාර්ශ්වයන්ට දෙන ලද ශුද්ධ ප්‍රතියෝජනය →**

(ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිකුත් කරන ලද 2007 අංක 12 දරණ ආයතනික යහපාලන විධානයේ අංක 3 (8) (11) (ඉ) ට අනුව හෙළිදරව් කිරීමකි.)

දෙසැම්බර් 31 දිනට	බැංකුව සහ සමූහය	
	2016 රු. '000	2015 රු. '000
ප්‍රධාන කළමනාකරණ නිලධාරීන් වෙත ලබාදුන්		
ණය හා අත්තිකාරම්	<b>52,660</b>	27,964
ශුද්ධ ප්‍රතියෝජන එකතුව	<b>52,660</b>	27,964
නියාමන ප්‍රාග්ධනය	<b>29,667,577</b>	19,469,456
ශුද්ධ ප්‍රතියෝජනය, බැංකුවේ නියාමන ප්‍රාග්ධනයෙහි ප්‍රතිශතයක් ලෙස	<b>0.2</b>	0.1

**40. (ඊ) වෙනත් සම්බන්ධිත පාර්ශ්ව වෙතින් ලැබියයුතු →**

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
ප්‍රතිච්ඡාදන ගිවිසුම් යටතේ මිල දී ගත් සුරැකුම්පත් -				
එන්ට්‍රස්ට් සෙක්‍යුරිටිස් පිළිබඳව	<b>157,400</b>	-	<b>157,400</b>	-
එන්ට්‍රස්ට් සෙක්‍යුරිටිස් වෙනත් ලැබියයුතු	<b>38,540</b>	-	<b>38,540</b>	-
	<b>195,940</b>	-	<b>195,940</b>	-



**40. සම්බන්ධිත පාර්ශ්වයන්ට අදාළ හෙළිදරව් කිරීම (සම්බන්ධයි) →**

**40. (උ) වෙනත් ආශ්‍රිත පාර්ශ්වයන්ට ගෙවියයුතු →**

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
ප්‍රතිමිලදී ගැනීම් ණය - එන්ට්‍රස්ට් සෙක්‍යුරිටිස් පීඑල්සී	2,637,795	-	2,637,795	-
වෙනත් ගෙවීම් - එන්ට්‍රස්ට් සෙක්‍යුරිටිස් පීඑල්සී	607,985	-	607,985	-
	<b>3,245,780</b>	<b>-</b>	<b>3,245,780</b>	<b>-</b>

**41. සාමාන්‍ය කොටසක ශුද්ධ වත්කම් වටිනාකම →**

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
ලවය ලෙස යොදා ගත් වටිනාකම				
කොටස් හිමිකරුවන්ගේ අරමුදල්	32,245,580	32,423,827	33,786,788	34,004,744
හරය ලෙස යොදා ගත් සාමාන්‍ය කොටස් සංඛ්‍යාව				
මුළු කොටස් ගණන	620,000	320,000	620,000	320,000
සාමාන්‍ය කොටසක ශුද්ධ වත්කම් අගය (රු.)	52.01	101.32	54.49	106.26

**42. බදු පෙර ලාභයේ ඇති මූල්‍ය නොවන අයිතම →**

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
දේපල, පිරියත හා උපකරණ ඝෟච්චි	289,683	265,169	290,314	265,499
බදු දේපල ක්‍රමඝෟච්චි	7,198	6,752	7,198	6,752
අස්පාශ්‍ය වත්කම් ක්‍රමඝෟච්චි	35,512	36,854	35,512	36,861
ණය හා ලැබිය යුතු දෑ මත හානිකරණය	(99,693)	2,139,553	(99,693)	2,139,553
දේපල, පිරියත සහ උපකරණ විකිණීම මත ලාභය	(70,016)	(642)	(70,014)	(642)
ආයෝජන සුරැකුම් වලින් වට්ටම් වැඩිවීම් සහ අධිමිල ක්‍රමඝෟච්චි	1,048,604	403,484	1,165,960	403,484
විදේශ මුදල් ප්‍රත්‍යාගණනය	(16,726)	-	(16,726)	-
අනෙකුත්	(40,923)	(27,838)	(40,923)	(27,838)
එකතුව	<b>1,153,639</b>	<b>2,823,332</b>	<b>1,271,628</b>	<b>2,823,669</b>

**43. මෙහෙයුම් වත්කම් වල වෙනස්වීම් →**

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ වල වෙනස්වීම්	<b>869,583</b>	(710,743)	<b>869,583</b>	(710,743)
ණය සුරැකුම්පත් හා භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර සහ ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට පවත්වාගෙන යන ගිණිකම් කොටස් වල ශුද්ධ (වැඩිවීම්)/අඩුවීම්	<b>1,680,328</b>	(11,561,986)	<b>(776,569)</b>	(10,544,066)
බැංකු වලට දෙන ලද ණය හා ලැබිය යුතු දෑ ශුද්ධ (වැඩිවීම්)/අඩුවීම්	<b>(8,116,249)</b>	(17,183,721)	<b>(8,098,247)</b>	(17,201,723)
ගනුදෙනුකරුවන්ට දෙන ලද ණය හා ලැබිය යුතු දෑ ශුද්ධ (වැඩිවීම්)/අඩුවීම්	<b>(43,844,407)</b>	(34,010,243)	<b>(43,040,691)</b>	(34,013,052)
වෙනත් වත්කම් වල වෙනස්වීම්	<b>(5,351,671)</b>	(1,470,546)	<b>(5,454,009)</b>	(1,469,622)
එකතුව	<b>(54,762,416)</b>	(64,937,239)	<b>(56,499,933)</b>	(63,939,206)

**44. මෙහෙයුම් වගකීම් වල වෙනස්වීම් →**

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
බැංකු වල තැන්පතු, ගනුදෙනුකර තැන්පතු සහ නිකුත්කළ ණය සුරැකුම්පත් වල වෙනස්වීම්	<b>61,504,606</b>	41,715,397	<b>64,212,785</b>	41,145,781
වෙනත් වගකීම් වල වෙනස්වීම්	<b>106,892</b>	1,795,921	<b>103,812</b>	1,792,134
එකතුව	<b>61,611,498</b>	43,511,318	<b>64,316,597</b>	42,937,915

**45. බැංකුවට හා සමූහයට විරුද්ධව ඇති හිඟ කාතනයන් →**

බැංකුකරණ ව්‍යාපාරයේ ස්වභාවය අනුව නීති කාරණයන් යනු නොවැළැක්විය හැකි සිදුවීමකි. එවැනි නෛතික හිමිකම් සමග කටයුතු කිරීම සඳහා බැංකුවට ස්ථාපිත කෙටුම්පතක් ඇත. ප්‍රතිඵලයන්හි නිශ්චිතභාවය සම්බන්ධයෙන් වෘත්තීය උපදෙස් ලබාගත් පසු සහ අලාභයන් සාධාරණ අගයකට තක්සේරු කළ පසු, අදාළ නෛතික හිමිකම් වලින් මූල්‍ය ස්ථාවරයට විය හැකි අහිතකර බලපෑම් සඳහා බැංකුව තම ගිණුම්වලට ගැලපීම් සිදුකරනු ලබයි. ප්‍රතිඵලයන්හි අවිනිශ්චිතභාවය හේතු කොට ගෙන මූල්‍ය ප්‍රකාශන වලට කිසිදු ගැලපීමක් සිදු නොකළ, වර්ෂ අවසානයට ඇති බැංකුවට විරුද්ධ නොවිසඳුනු නඩු පිළිබඳ විස්තර පහත සඳහන් පරිදි වේ:

දෙසැම්බර් 31 දිනට	2016	2015
<b>විනිශ්චය සහ/අධිකරණ</b>		
කම්කරු විනිශ්චය සහ	6	9
කම්කරු කොමිෂන් සභා	1	0
කාර්මික අධිකරණය	2	0
මහේස්ත්‍රාත් අධිකරණය	8	6
දිස්ත්‍රික් අධිකරණය	32	26
මහාධිකරණය, සිවිල් අභියාචන මහාධිකරණය, පළාත්බද මහාධිකරණය	5	8
අභියාචනාධිකරණය	8	4
ශ්‍රේණියාධිකරණය	3	1

**46. මූල්‍ය ප්‍රකාශ වාර්තා කළ දිනට පසු සිදුවීම් →**

▶ **ගිණුම්කරණ ප්‍රතිපත්ති** .....

වාර්තා කරනු ලබන දින හා මූල්‍ය ප්‍රකාශ නිකුත් කිරීම සඳහා අනුමැතිය ලද දින අතර සිදුවන වාසිදායක හා අවාසිදායක සිදුවීම් වාර්තාකරණ දිනට පසු සිදුවීම් ලෙස හැඳින් වේ.

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත (ශ්‍රී ල.ගි.ප්‍ර. 10) හි වාර්තා කරන දිනට පසු සිදුවීම් ප්‍රකාර වාර්තා කරනු ලබන දිනට පසු ඇතිවූ සැලකිය යුතු සියලුම සිදුවීම් අවශ්‍ය පරිදි සැලකිල්ලට ගෙන සුදුසු ගැලපුම්/හෙළිදරව් කිරීම්, මූල්‍ය ප්‍රකාශයන්හි සිදුකර ඇත.

පහත හෙළිදරව් කරන ලද සිදුවීම් හැරුණු කොට වාර්තාකරණ දිනට පසුව මූල්‍ය ප්‍රකාශන වල හෙළිදරව් කිරීම් හෝ ගැලපීම් කළයුතු ආකාරයේ සිදුවීම් සිදුවී නොමැත.

**ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුව සමග ඒකාබද්ධ කිරීම →**

2016 අයවැය යෝජනා මගින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව, ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුව සමග ඒකාබද්ධ කිරීමේ යෝජනාවක් ගරු මුදල් අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කළ අතර, වාර්තාකරන දින වනවිට බැංකුව එම යෝජනාව පිළිබඳ ඇගයීමේ නියැලී සිටියි.

**47. සංසන්දනාත්මක තොරතුරු ->**

වඩාත් සුදුසු ඉදිරිපත් කිරීමක් සඳහා ප්‍රවර්තන වර්ෂයේ වර්ගීකරණය හා තහවුරු කර ගැනීමට සන්සන්දනාත්මක තොරතුරු අවශ්‍ය අවස්ථා වලදී ප්‍රතිවර්ගීකරණය කොට ඉදිරිපත් කොට ඇත.

**47.1 මාස හා අලාභ පිළිබඳ ප්‍රකාශය ->**

වර්ෂය තුළ ප්‍රතිවර්ගීකරණ වාර්තා නොවිනි.

**47.2 මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය ->**

	බැංකුව			සමූහය		
	ප්‍රතිවර්ගීකරණ අංශය රු. '000	2015 දී හෙළිදරව් කළ පරිදි රු. '000	ගැලපීම් රු. '000	ප්‍රතිවර්ගීකරණ අංශය රු. '000	2015 දී හෙළිදරව් කළ පරිදි රු. '000	ගැලපීම් රු. '000
<b>හිමිකම්</b>						
රඳවාගත් ඉපයීම් (සටහන 47.2.1)	-	-	-	1,285,911	-	1,285,911
වෙනත් සංචිත (සටහන 47.2.1)	-	27,176,246	-	27,471,252	28,811,095	(1,339,843)
පොදු සංචිතය (සටහන 38)	-	-	-	18,839,027	20,178,870	(1,339,843)
<b>වගකීම්</b>						
ප්‍රවර්තන බදු වගකීම් (සටහන 47.3)	-	-	-	99,409	45,478	53,931
<b>අසම්භාව්‍යතා හා බැඳීම්</b>						
වෙනත් බැඳීම් - වක්‍ර ණය පහසුකම් (සටහන 47.2.2)	1,372	-	1,372	1,372	-	1,372
ප්‍රාග්ධන බැඳීම් (සටහන 47.2.3)	126,498	20,150	106,348	126,498	20,150	106,348

**47.2.1.** වඩාත් හොඳ ඉදිරිපත් කිරීමක් සඳහා 2016 වර්ෂය සඳහා රඳවාගත් ඉපයීම් වෙන් වෙන්ව හෙළිදරව් කර ඇත.

**47.2.2.** වඩාත් හොඳ ඉදිරිපත් කිරීමක් සඳහා වක්‍ර ණය පහසුකම් බැඳීම් ලෙස හඳුනාගෙන ඇත.

**47.2.3.** වඩාත් හොඳ ඉදිරිපත් කිරීමක් සඳහා ප්‍රාග්ධන බැඳීම් අනුමත කළ හා ගිවිසගත් සහ අනුමත කළ නමුත් ගිවිස නොගත් ලෙස අදාළ බැඳීම් හඳුනාගනු ලබයි. (සටහන 39).

**47. සංසන්දනාත්මක තොරතුරු (සම්බන්ධයි) →**

**47.3 පරිපාලන සමාගමෙහි පෙර වර්ෂයේ ගැලපීම් →**

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන් ජාත්‍යන්තර වාර්තාකරණ ප්‍රමිතීන් සමග ඒකාබද්ධ කිරීමෙන් අනතුරුව ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් ගිණුම්කරණ කටයුතු ප්‍රකාශයෙහි වෙනස්කම් සම්බන්ධයෙන් බදු සඳහා ලාභය පිළිබඳ ඇගයීම පිණිස 2014.04.09 දා තමන් අංක 1857/8 දරන ගැසට් නිවේදනය නිකුත් කරන ලදී.

සමාගම විසින් 2012/13 හා 2013/14 තක්සේරු වර්ෂ සඳහා ඉහත ගැසට් නිවේදනය ප්‍රකාර බදු අයකළ හැකි ලාභය ගණනය කර නොමැත. එහෙයින් අදාළ වර්ෂ සඳහා සමාගමෙහි වෙළඳ කළඹෙහි උපරිත නොවූ සාධාරණ අගයෙහි ලැබීම් මත රු. 53,931,487/- ක ආදායම් බදු සඳහා ඇගයීමක් ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

ඒ අනුව, 2012 සහ 2013 වර්ෂය සඳහා විගණනය කල මූල්‍ය ප්‍රකාශ වල ආදායම් බදු වෙනස්කම් අඩුවෙන් දක්වා බදු පසු ශුද්ධ ලාභය රු.53,931,487/- ලෙස වැඩිපුර දක්වා ඇත. ඒ අනුව, අඩුවෙන් ගෙවා ඇති ආදායම් බදු, අතීතයට බලපාන පරිදි ගලපා ඇත.

	සමුහය 2015 රු. '000
<b>ප්‍රවර්තන බදු වගකීම්</b>	
2015.12.31 දිනට ශේෂය	45,478
<b>පෙර වර්ෂයේ ගැලපීම්</b>	53,931
2015.12.31 දිනට යළි ප්‍රකාශිත ශේෂය	99,409

**48. මූල්‍ය අවදානම් කළමනාකරණය →**

**48.1 අවදානම් කළමනාකරණ ව්‍යුහය →**

විවිධ අවදානම් සහ එබඳු අවදානම් හඳුනාගැනීමේ යාන්ත්‍රණ, අවදානම් කළමනාකරණය කිරීමේ සහ අවම කිරීමේ සඵලදායී විධික්‍රම ආවරණය කෙරෙන ප්‍රතිපත්ති සහ ක්‍රියා පටිපාටි, ජාතික ඉතිරිකිරීමේ බැංකු ඒකාබද්ධ අවදානම් කළමනාකරණ ව්‍යුහයට අයත් වේ.

අධ්‍යක්ෂ මණ්ඩලයේ පාලනය යටතේ බැංකුවේ අවදානම් කළමනාකරණ ව්‍යුහය පවතින අතර අවදානම් කළමනාකරණ වගකීම ඉටු කරලීමේදී අධ්‍යක්ෂ මණ්ඩලයට සහාය වනු පිණිස අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුවක් පිහිටුවා ඇත. අවදානම් කළමනාකරණ අංශය,, අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව හරහා ස්වාධීනව අධ්‍යක්ෂ මණ්ඩලය වෙත වාර්තා කරනු ලබයි. බැංකුවේ අවදානම් කළමනාකරණයෙහි ප්‍රමාණවත් බව සහ සඵලදායී බව තහවුරු කිරීම පිණිස මෙම කළමනාකරණ කමිටු විසින් අදාළ ව්‍යාපාරික අංශ සහ අවදානම් කළමනාකරණ අංශයෙන් වරින්වර ලැබෙන වාර්තා සුපරීක්ෂාකාරී අවධානයෙන් යුතුව සමාලෝචනයට බඳුන් කරනු ලබයි.

පහත විධායක කළමනාකරණ අනුකමිටු අතීතයින් නිවැරදිව සෑම අවදානම් කළමනාකරණ ක්ෂේත්‍රයකම අවධානම් කරුණු සම්බන්ධීකරණය කිරීමට වගකීමට බැඳේ.

- විධායක අවදානම් කළමනාකරණ කමිටුව
- වත්කම් හා වගකීම් කළමනාකරණ කමිටුව
- ණය කමිටුව
- ආයෝජන කමිටුව
- තොරතුරු තාක්ෂණ මාර්ගෝපදේශ කමිටුව
- මානව සම්පත් කමිටුව

**48. මූල්‍ය අවදානම් කළමනාකරණය (සම්බන්ධයි) →**

**48.1 අවදානම් කළමනාකරණ ව්‍යුහය (සම්බන්ධයි) →**

- මෙහෙයුම් කාර්ය සමාලෝචන කමිටුව
- අලෙවි කමිටුව
- කළමනාකරණ කමිටුව

අභ්‍යන්තර විගණන අංශය මගින් අවදානම් කළමනාකරණ පාලන හා ක්‍රියාපටිපාටි නීතිපතා හා අහඹු ලෙස සමාලෝචනය කෙරෙන අතර, එම ප්‍රතිඵල අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව වෙත වාර්තා කෙරෙයි.

**48.2 අවධානයට ලක්වන අවදානම් ප්‍රභේද →**

මූල්‍ය උපකරණවලින් පැන නගින මතු සඳහන් අවදානම් ප්‍රභේදවලට බැංකුව නිරාවරණය වෙයි.

අ. ණය අවදානම

ආ. ද්‍රවශීලතා අවදානම

ඇ. වෙළඳපොළ අවදානම

(i) විදේශ විනිමය අවදානම

(ii) හිමිකම් අවදානම

(iii) පොළී අනුපාතික අවදානම

ඈ. මෙහෙයුම් අවදානම

ඈ. ශාය අවදානම

ශේෂ පත්‍රයෙන් පරිබාහිර හෝ ශේෂ පත්‍රය තුළ බැංකු මෙහෙයුම්වලින් ඇති විය හැකි, ප්‍රතිපාර්ශවයන් හෝ ණයකරුවන් මූල්‍ය හෝ ගිවිසුම්ගත බැඳීම් ඉටු නොකිරීමට අසමත්වීම තුළින් අලාභ ඇතිවීමේ හැකියාව, ණය අවදානමයි. ලබා නොගත් ණය බැඳීම් මගින් පැන නගින ණය අවදානම් ශේෂපත්‍රයෙන් පරිබාහිර අවදානම් වන අතර, පාරිභෝගික ණය, ආයතනික ණය, බැංකු හා මූල්‍ය ආයතන සඳහා පිරිනමන ණය, රජයට හා රාජ්‍ය ආයතන වෙත පිරිනමන ණය ආදී මූල්‍ය නිමැයුම් හි කල්පිත අගය තුළින් පැන නගින අවදානම් ශේෂපත්‍රය තුළ දැක්වෙන අවදානම්වේ.

**i. බැංකුවේ ශාය අවදානම් නිරාවරණය වීම**

බැංකුවේ දෙවන ප්‍රධානතම ව්‍යාපාරය මත ඇති සමස්ත ණය නිරාවරණය වීම්, 35.51% කි. (අවදානම් රහිත සුරැකුම්හි ආයෝජනය, මුළු වත්කම් වලින් 57.83% කි.) එහෙයින්, බැංකුව විසින් ණය අවදානම, ප්‍රධාන වර්ගයේ අවදානමක් ලෙස සලකන නමුදු බැංකුවට බලපාන ණය අවදානමෙහි ප්‍රමාණය සංසන්දනාත්මකව බැලූ විට අඩුය.

බැංකුවට බලපාන ණය නිරාවරණය වීම් ප්‍රධාන ප්‍රභේද 2 ක් මත හට ගනී. එනම්, බැංකුවලට ණයදීම් හා ආයතනික, සිල්ලර ණයකරුවන්, රජය හා රාජ්‍ය ආයතන වැනි වෙනත් ගනුදෙනුකරුවන්ට ණය දීමය.

**ණය අවදානමට ඇති ශුද්ධ නිරාවරණයවීම්**

මූල්‍ය වත්කම් කාණ්ඩය අනුව ණය අවදානමට ඇති උපරිම හා ශුද්ධ නිරාවරණයවීම් පහත වගුව මගින් දැක්වේ. (ශුද්ධ නිරාවරණයවීම් ගණනය කිරීමේදී, ලබාගෙන ඇති ඇපකරවල සාධාරණ අගය, අවදානම් රහිත වත්කම් වල ආයෝජන සහ රජයේ ඇපකර සහ භානිකරණ ප්‍රතිපාදන වටිනාකම් අඩුකර ඇත.)

**48. මූල්‍ය අවදානම් කළමනාකරණය (සම්බන්ධයි) ->**

**48.2 අවධානයට ලක්වන අවදානම් ප්‍රභේද (සම්බන්ධයි) ->**

දෙසැම්බර් 31 දිනට	2016		2015	
	ණය අවදානමට ඇති උපරිම නිවාරණය වීම රු. '000	ශුද්ධ නිවාරණය වීම රු. '000	ණය අවදානමට ඇති උපරිම නිවාරණය වීම රු. '000	ශුද්ධ නිවාරණය වීම රු. '000
<b>බැංකුව</b>				
මුදල් හා මුදල් සමානයන්	4,619,699	3,938,171	3,240,253	2,640,068
මහ බැංකුව වෙනැති ශේෂයන්	-	-	-	-
බැංකුවල ඇති තැන්පතු	19,013,572	19,013,572	12,626,509	12,626,509
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	2,728,445	2,728,445	3,735,284	3,735,284
වෙළඳාම සඳහා දරා සිටින වෙනත් මූල්‍ය වත්කම්	20,290,588	3,095,911	13,542,721	3,672,131
ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට නම් කළ මූල්‍ය වත්කම්	-	-	-	-
ණය හා ලැබිය යුතු දෑ - බැංකු	31,834,072	29,429,326	23,717,823	22,438,855
ණය හා ලැබිය යුතු දෑ - අනෙකුත් ගනුදෙනුකරුවන්	291,976,942	86,307,208	248,032,842	55,995,525
විකිණීම සඳහා පවතින මූල්‍ය ආයෝජන	6,227,764	4,123,732	4,385,767	4,385,767
කල් පිරෙන තෙක් දරා සිටින මූල්‍ය ආයෝජන	505,824,398	-	515,302,705	-
<b>දළ එකතුව</b>	<b>882,515,480</b>	<b>148,636,365</b>	<b>824,583,904</b>	<b>105,494,139</b>

දෙසැම්බර් 31 දිනට	2016		2015	
	ණය අවදානමට ඇති උපරිම නිවාරණය වීම රු. '000	ශුද්ධ නිවාරණය වීම රු. '000	ණය අවදානමට ඇති උපරිම නිවාරණය වීම රු. '000	ශුද්ධ නිවාරණය වීම රු. '000
<b>සමූහය</b>				
මුදල් හා මුදල් සමානයන්	4,627,629	3,936,092	3,247,469	2,647,274
මහ බැංකුව වෙනැති ශේෂයන්	477	477	729	729
බැංකුවල ඇති තැන්පතු	19,013,572	19,013,572	12,626,509	12,626,509
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	2,728,445	2,728,445	3,735,284	3,735,284
වෙළඳාම සඳහා රඳවාගත් වෙනත් මූල්‍ය වත්කම්	27,303,207	3,095,911	17,804,872	3,672,131
ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට නම් කළ මූල්‍ය වත්කම්	-	-	-	-
ණය හා ලැබිය යුතු දෑ - බැංකු	31,834,072	29,429,326	23,735,825	22,438,855
ණය හා ලැබිය යුතු දෑ - අනෙකුත් ගනුදෙනුකරුවන්	291,178,121	86,307,208	248,037,737	55,995,525
විකිණීම සඳහා පවතින මූල්‍ය ආයෝජන	8,122,516	4,324,572	6,407,037	4,572,828
කල් පිරෙන තෙක් දරා සිටින මූල්‍ය ආයෝජන	507,624,954	-	517,514,189	-
<b>දළ එකතුව</b>	<b>892,432,992</b>	<b>148,835,603</b>	<b>833,109,651</b>	<b>105,689,135</b>

**48. මූල්‍ය අවදානම් කළමනාකරණය (සම්බන්ධයි) →**

**48.2 අවධානයට ලක්වන අවදානම් ප්‍රභේද (සම්බන්ධයි) →**

ii. ණය කළඹ කළමනාකරණය

**ණය සුරැකුම් සහ අනෙකුත් ණය ප්‍රසාරණය**

ප්‍රතිපාර්ශවකරුවන්ගේ ණය අවදානමේ තක්සේරුව මත අවශ්‍ය වන ණයසුරැකුම් වල අගය සහ වර්ගය තීරණය වෙයි. ණය සුරැකුම්වල වර්ගය අනුව පිළිගැනීම සහ තක්සේරුව අනාවරණය වන පරිදි නිර්ණායක සකස් කර ඇත. බැංකුව විසින් පිළිගනු ලබන ප්‍රධාන සුරැකුම් වර්ග පහත දක්වා ඇත.

අ. වාණිජ ණය - රාජ්‍ය ඇපකර, ස්ථාවර වත්කම් හා ජංගම වත්කම් මත උකස්, භාණ්ඩ තොග, ආයතනික හා පුද්ගලික ඇපකරුවන්.

ආ. පාරිභෝගික ණය - නේවාසික දේපළ, රත්රන්, වාහන, පුද්ගලික ඇපකරුවන්.

**නිමැවුම් හා ක්ෂේත්‍රය අනුව ණය අවදානම සංකේන්ද්‍රනය**

බැංකුව විසින් නිමැවුම් හා ක්ෂේත්‍රය අනුව ණය අවදානමෙහි සංකේන්ද්‍රනය අධීක්ෂණය කරනු ලබයි. බැංකුවේ ණය කළඹෙහි (ණය සහ ලැබියයුතු දෑ වෙනත් ගනුදෙනුකරුවන්) සංකේන්ද්‍රන අවදානමෙහි විශ්ලේෂණයක් පහත දැක්වේ:

**නිමැවුම් අනුව සංකේන්ද්‍රනය**

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
<b>ණය හා ලැබිය යුතු දෑ - අනෙකුත් ගනුදෙනුකරුවන්</b>				
උකස් ණය	20,852,188	29,869,149	20,852,188	29,869,149
කාර්ය මණ්ඩල ණය	4,090,448	3,389,283	4,090,448	3,389,283
<b>කාලීන ණය</b>				
කෙටිකාලීන	-	1,145,000	-	1,145,000
දිගුකාලීන	257,549,045	209,789,004	257,549,045	209,789,004
ප්‍රති විකුණුම් ගිවිසුම් යටතේ මිලදී ගත් සුරැකුම්	2,496,838	-	1,698,017	4,895
<b>වෙනත්</b>				
සුරැකුම්පත් ණය /භාරකාර සහතිකපත්	2,695,185	2,413,639	2,695,185	2,413,639
රජයට ලබාදුන් ණය	2,075,000	2,075,000	2,075,000	2,075,000
වෙනත්	3,950,010	2,443,976	3,950,010	2,443,976
<b>දළ එකතුව</b>	<b>293,708,714</b>	<b>251,125,051</b>	<b>292,909,893</b>	<b>251,129,946</b>



**48. මූල්‍ය අවදානම් කළමනාකරණය (සම්බන්ධයි) ->**

**48.2 අවධානයට ලක්වන අවදානම් ප්‍රභේද (සම්බන්ධයි) ->**

ක්ෂේත්‍රය අනුව සංකේන්ද්‍රනය

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
<b>ණය හා ලැබිය යුතු දෑ - අනෙකුත් ගනුදෙනුකරුවන්</b>				
කෘෂිකාර්මික හා ධීවර	10,869,217	13,742,026	10,869,217	13,742,026
නිෂ්පාදන	505,113	75,726	505,113	75,726
සංචාරක	81,090	98,828	81,090	98,828
ප්‍රවාහන	983,022	971,097	983,022	971,097
ඉදිකිරීම්/ නිවාස	65,006,143	61,277,060	65,006,143	61,277,060
වාණිජ	1,237,814	-	1,237,814	-
මූල්‍ය හා ව්‍යාපාරික සේවා	6,899,422	5,981,910	6,899,422	5,981,910
<b>යටිතල පහසුකම්</b>				
මාර්ග සංවර්ධන සහ වෙනත්	60,412,604	59,942,018	60,412,604	59,942,018
බලශක්ති	10,254,573	11,864,587	10,254,573	11,864,587
වෙනත් සේවා				
අධ්‍යාපන	23,701,503	19,100,178	23,701,503	19,100,178
වෙනත් ගනුදෙනුකරුවන්				
රජය	2,075,000	2,075,000	2,075,000	2,075,000
පුද්ගලික/උකස්/වෙනත්	111,683,213	75,996,621	110,884,392	76,001,517
<b>දළ එකතුව</b>	<b>293,708,714</b>	<b>251,125,051</b>	<b>292,909,893</b>	<b>251,129,946</b>

**මූල්‍ය වත්කම් පන්ති අනුව ණය ගුණාත්මකබව**

දෙසැම්බර් 31 දිනට - 2016	ගෙවීමට නියමිත දින ඉකුත් නොවූ හා හානිකරණය වී නොමැති සීග '000	ගෙවීමට නියමිත දින ඉකුත්වූ නමුත් හානිකරණය වී නොමැති සීග '000	කේවල හානිකරණය සීග '000	එකතුව සීග '000
<b>වත්කම්</b>				
මුදල් හා මුදල් සමානයන්	4,619,699	-	-	4,619,699
බැංකුවල ඇති තැන්පතු	19,013,572	-	-	19,013,572
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	2,728,445	-	-	2,728,445
වෙළඳාම සඳහා රඳවාගත් වෙනත් මූල්‍ය වත්කම්	20,290,588	-	-	20,290,588
ණය හා ලැබිය යුතු දෑ - බැංකු	31,834,072	-	-	31,834,072
ණය හා ලැබිය යුතු දෑ - අනෙකුත් ගනුදෙනුකරුවන් (දළ) *	268,252,090	25,456,624	-	293,708,714
විකිණීම සඳහා පවතින මූල්‍ය ආයෝජන	6,227,764	-	-	6,227,764
කල් පිරෙන තෙක් දරා සිටින මූල්‍ය ආයෝජන	505,824,398	-	-	505,824,398
	858,790,628	25,456,624	-	884,247,252

\* හානිකරණය සඳහා සාමූහිකව අගයා ඇත.

**48. මූල්‍ය අවදානම් කළමනාකරණය (සම්බන්ධයි) →**

**48.2 අවධානයට ලක්වන අවදානම් ප්‍රභේද (සම්බන්ධයි) →**

ගෙවීමට නියමිත දින ඉකුත් වූ නමුත් හානිකරණය වී නොමැති (උදා. එක් දිනක් හෝ ඊට වැඩි දින සඳහා හිඟ මුදල් සහිත) ණය, මූල්‍ය වත්කම් පන්ති අනුව විශ්ලේෂණය

දෙසැම්බර් 31 දිනට - 2016	ගෙවීමට නියමිත දින ඉකුත් වූ නමුත් හානිකරණය නොවූ				
	දින 1-30 අතර රු. '000	දින 31-60 අතර රු. '000	දින 61-89 අතර රු. '000	දින 90 ට වැඩි රු. '000	එකතුව රු. '000
ණය හා ලැබිය යුතු දෑ - වෙනත් ගනුදෙනුකරුවන් (දළ)	15,572,198	4,029,783	466,969	5,387,675	25,456,624
	61%	16%	2%	21%	100%

**මූල්‍ය වත්කම් පන්ති අනුව ණය ගුණාත්මකබව**

දෙසැම්බර් 31 දිනට - 2015	ගෙවීමට නියමිත දින ඉකුත් නොවූ හා හානිකරණය වී නොමැති රු. '000	ගෙවීමට නියමිත දින ඉකුත්වූ නමුත් හානිකරණය වී නොමැති රු. '000	කේවල හානිකරණය රු. '000	එකතුව රු. '000
<b>වත්කම්</b>				
මුදල් හා මුදල් සමානාස්‍රයන්	3,240,253	-	-	3,240,253
බැංකුවල ඇති තැන්පතු	12,626,509	-	-	12,626,509
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	3,735,284	-	-	3,735,284
වෙළඳාම සඳහා රඳවාගත් වෙනත් මූල්‍ය වත්කම්	13,542,721	-	-	13,542,721
ණය හා ලැබිය යුතු දෑ - බැංකු	23,717,823	-	-	23,717,823
ණය හා ලැබිය යුතු දෑ - අනෙකුත් ගනුදෙනුකරුවන් (දළ) *	219,393,882	31,731,169	-	251,125,051
විකිණීම සඳහා පවතින මූල්‍ය ආයෝජන	4,385,767	-	-	4,385,767
කල් පිරෙන තෙක් දරා සිටින මූල්‍ය ආයෝජන	515,302,705	-	-	515,302,705
	795,944,944	31,731,169	-	827,676,113

\* හානිකරණය සඳහා සාමූහිකව අගයා ඇත.

ගෙවීමට නියමිත දින ඉකුත් වූ නමුත් හානිකරණය වී නොමැති (උදා. එක් දිනක් හෝ ඊට වැඩි දින සඳහා හිඟ මුදල් සහිත) ණය, මූල්‍ය වත්කම් පන්ති අනුව විශ්ලේෂණය

දෙසැම්බර් 31 දිනට - 2015	ගෙවීමට නියමිත දින ඉකුත් වූ නමුත් හානිකරණය නොවූ				
	දින 1 -30 අතර රු. '000	දින 31 - 60 අතර රු. '000	දින 61 - 89 අතර රු. '000	දින 90 ට වැඩි රු. '000	එකතුව රු. '000
ණය හා ලැබිය යුතු දෑ - වෙනත් ගනුදෙනුකරුවන් (දළ)	15,055,183	4,941,625	568,196	11,166,165	31,731,169
	47%	16%	2%	35%	100%

**48. මූල්‍ය අවදානම් කළමනාකරණය (සම්බන්ධයි) ->**

**48.2 අවධානයට ලක්වන අවදානම් ප්‍රභේද (සම්බන්ධයි) ->**

(ආ) ද්‍රවශීලතා අවදානම

ශේෂපත්‍රය තුළ හෝ ඉන් පරිබාහිරව ගිවිසුම්ගත සහ අසම්භාව්‍ය මූල්‍ය බැඳීම් සඳහා ගෙවීම් සැලකිය යුතු අලාභයක් නොමැතිව ඉටු කිරීමට බැංකුවට ඇති නොහැකියාව ද්‍රවශීලතා අවදානම වේ.

**ද්‍රවශීලතා වත්කම් සංකේන්ද්‍රණය**

සිය තැන්පතු වලින් 60% ක්, රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කිරීමට බැංකුවට පැවරී ඇති නියාමන අවශ්‍යතාව හේතුවෙන් ඉහළ ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාතයක් පවත්වා ගැනීමට බැංකුවට සිදුවේ. ව්‍යවස්ථාපිත අවශ්‍යතාව වන 20% ට වඩා බෙහෙවින් වැඩි 72.6% ක ද්‍රවශීලතා අනුපාතයක් බැංකුව විසින් දැනට පවත්වාගෙන යනු ලබයි. බැංකුවේ සමස්ත ද්‍රවශීල වත්කම වෙනත් 93% ක් නියෝජනය වන්නේ රාජ්‍ය සුරැකුම්පත් වල කර ඇති ආයෝජනයන් මගිනි.

	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
දෙසැම්බර් 31 දිනට				
ද්‍රවශීලතා වත්කම් අනුපාතය				
වර්ෂාවසානයට	72.6	81.1	72.6	81.1
ජූනි 30 දිනට	75.2	84.8	75.2	84.8
වර්ෂාරම්භයේදී	81.1	91.5	81.1	91.5
තැන්පතු සඳහා දළ ණය සහ ලැබිය යුතු දෑ	49.5	46.1	49.4	46.1
මුළු වත්කම්වලට ශුද්ධ ණය සහ ලැබිය යුතු දෑ	35.5	32.1	35.0	31.8

(ඈ) වෙළඳපොළ අවදානම

වෙළඳපොළ මිල ගණන්වල සංවලනයන් විශේෂයෙන් පොළී අනුපාතිකවල, විදේශ විනිමය අනුපාතිකවල හා හිමිකම් කොටස් මිල ගණන්වල වෙනස්කම් හේතුවකට ගෙන බැංකුව කෙරෙහි බලපාන වෙළඳපොළ අවදානම ඇති වේ. ණය හා වෙළඳපොළ ද්‍රවශීල අවදානම ආදී වෙනත් මූල්‍ය අවදානම් මගින් වෙළඳපොළ අවදානම බොහෝ විට ව්‍යාජන වෙයි. ශේෂ පත්‍රයෙන් පරිබාහිර මෙන්ම ශේෂපත්‍රය තුළ වන සිදුවීම් මත මෙම අලාභ ඇති වීමේ අවදානම හටගනු ඇත.

**ජාතික ඉතිරිකිරීමේ බැංකුවට බලපාන වෙළඳපොළ අවදානම් ප්‍රභව**

පහත සඳහන් ප්‍රභවයන් තුළින් බැංකුව වෙළඳපොළ අවදානමට නිරාවරණය වීම හට ගනී:

- භාණ්ඩාගාර සුරැකුම් කළඹ (රාජ්‍ය සුරැකුම් සහ අනුමැතිය ලත් වෙනත් ස්ථාවර ආදායම් සුරැකුම්පත්)
- ප්‍රති මිලදී ගැනීම් සහ ප්‍රති විකිණීමේ ගිවිසුම් යටතේ මිලදී ගැනීම් ගනුදෙනු
- විදේශ විනිමය හා සම්බන්ධ බැංකු මෙහෙයුම්
- හිමිකම් ආයෝජන
- ව්‍යුත්පන්න
- අනුපාතික සංවේදී වත්කම් - වගකීම් නොගැලපීම

(i) විදේශ විනිමය අවදානම

විදේශ ව්‍යවහාර මුදල් වර්ග දෙකක් අතර විනිමය අනුපාතිකයෙහි අනපේක්ෂිත වෙනස්වීම් වලට නිරාවරණයවීම මගින් ඇතිවන මූල්‍ය අවදානම, විදේශ විනිමය අවදානමයි. (මෙය විනිමය අනුපාතික අවදානම/ව්‍යවහාර මුදල් අවදානම ලෙසද හැඳින්වෙයි.)

**48. මූල්‍ය අවදානම් කළමනාකරණය (සම්බන්ධයි) →**

**48.2 අවධානයට ලක්වන අවදානම් ප්‍රභේද (සම්බන්ධයි) →**

(ii) හිමිකම් ආයෝජන

කොටස් වෙළඳපොළ විචලනයන් හේතුවෙන් පුද්ගලික ආයෝජන ක්‍ෂයවීමෙන් යම් පුද්ගලයෙකුට මුදල් අහිමි වීමේ අවදානම, හිමිකම් අවදානමයි.

හිමිකම් මත ආයෝජනයන්, සමස්ත වත්කම් වෙතින් 0.8% නියෝජනය කරන අතර, නිල ලැයිස්තුගත කළ හා නොකළ හිමිකම් කොටස් ආයෝජන ප්‍රතිශත පිළිවෙලින් 0.79% ක් හා 0.01% ක් බැගින් වේ. එහෙයින්, හිමිකම් අවදානමට බැංකුව විශාල වශයෙන් නිරාවරණය වීමක් නොමැත. කෙසේ වුවද, හිමිකම් ආයෝජන මත ප්‍රතිලාභ කෙරෙහි කොටස් වෙළඳපොළෙහි අහිතකර වලනයන් බලපාන ලදී. උපායමාර්ගික හේතු, ආර්ථික සංවර්ධනය හා වෙළඳපොළ පිළිබඳ ප්‍රතිපත්තිමය තීරණ හේතුකොට ගෙන නිල ලැයිස්තුගත නොකළ සමාගම්වල ආයෝජනය කරනු ලබයි.

(iii) පොළී අනුපාතික අවදානම

ඕනෑම පොළී අනුපාතික සම්බන්ධතාවයකදී හෝ ප්‍රතිලාභ වක්‍රයේ හැඩයේදී අනුපාතික 2 ක් අතර ව්‍යාප්තියේදී ආයෝජනයක වටිනාකම, පොළී අනුපාතික පූර්ණ මට්ටමේදී වෙනස්වීමේ අවදානම, පොළී අනුපාතික අවදානමයි. මුළු ශේෂ පත්‍ර වගකීම්වලින් 72% ක් නියෝජනය කරනු ලබන තැන්පතු, බැංකුවේ අරමුදල් සපයන ප්‍රධානතම ප්‍රභවයයි. මින් 27% ක් ඉතුරුම් තැන්පතුද, 73% ක් ස්ථාවර තැන්පතුද නියෝජනය කරයි.

2016 දෙසැම්බර් 31 දිනට බැංකුවේ පොළී අනුපාතික සංවේදී වාර්තාව පහත දක්වා ඇත:

බැංකුව	මාස 0 සිට 1 දක්වා රු. '000	මාස 0 සිට 3 දක්වා රු. '000	මාස 0 සිට 6 දක්වා රු. '000	මාස 0 සිට 12 දක්වා රු. '000
<b>පොළී සහිත වත්කම්</b>	<b>39,406,492</b>	<b>67,316,653</b>	<b>150,571,506</b>	<b>209,818,308</b>
බැංකු ශේෂයන් සහ තැන්පත් කිරීම්	6,078,068	7,918,434	11,247,714	21,224,972
වෙළඳාම සඳහා දරා සිටින වෙනත් මූල්‍ය වත්කම්	139,446	799,686	1,246,754	2,332,650
ණය හා ලැබිය යුතු දෑ - බැංකු	2,839,753	3,122,269	4,344,333	12,389,001
ණය හා ලැබිය යුතු දෑ - වෙනත් ගනුදෙනුකරුවන්	11,439,739	17,663,032	26,793,434	54,413,298
විකිණීම සඳහා පවතින මූල්‍ය ආයෝජන	22,800	70,422	82,383	82,383
කල්පිරීම තෙක් දරා සිටින මූල්‍ය ආයෝජන	18,886,686	37,742,810	106,856,888	119,376,004
<b>පොළී සහිත වගකීම්</b>	<b>153,559,463</b>	<b>401,743,980</b>	<b>524,858,634</b>	<b>689,298,959</b>
බැංකුවලට ගෙවිය යුතු	115,391	115,391	115,391	115,391
වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු	121,412,238	359,588,812	469,593,750	631,721,042
වෙනත් ණය ලබා ගැනීම්	32,031,834	42,039,777	55,143,082	57,456,115
යටත්කාලීන වගකීම්	-	-	6,411	6,411
ශුද්ධ අනුපාතික සංවේදී වත්කම් (වගකීම්)	(114,152,971)	(334,427,327)	(374,287,128)	(479,480,651)
පොළී අනුපාතික සංවේදී අනුපාතය %	26	17	29	30

**48. මූල්‍ය අවදානම් කළමනාකරණය (සම්බන්ධයි) ->**

**48.2 අවධානයට ලක්වන අවදානම් ප්‍රභේද (සම්බන්ධයි) ->**

2016 දෙසැම්බර් 31 දිනට බැංකුවේ පොළී අනුපාතික සංවේදී වාර්තාව පහත දක්වා ඇත:

සමූහය	මාස 0 සිට 1 දක්වා රු. '000	මාස 0 සිට 3 දක්වා රු. '000	මාස 0 සිට 6 දක්වා රු. '000	මාස 0 සිට 12 දක්වා රු. '000
<b>පොළී සහිත වත්කම්</b>	<b>39,723,960</b>	<b>68,269,053</b>	<b>152,100,000</b>	<b>211,712,532</b>
බැංකු ශේෂයන් සහ තැන්පත් කිරීම්	6,078,068	7,918,434	11,247,714	21,224,972
වෙළඳාම සඳහා දරා සිටින වෙනත් මූල්‍ය වත්කම්	368,617	1,487,197	2,397,580	4,410,106
ණය හා ලැබිය යුතු දෑ - බැංකු	2,839,753	3,122,269	4,344,333	12,389,001
ණය හා ලැබිය යුතු දෑ - වෙනත් ගනුදෙනුකරුවන්	11,441,800	17,669,214	26,801,409	53,614,477
විකිණීම සඳහා ඇති මූල්‍ය ආයෝජන	50,194	152,604	156,591	164,565
කල්පිරීම තෙක් දරා සිටින මූල්‍ය ආයෝජන	18,945,528	37,919,335	107,152,373	119,909,411
<b>පොළී සහිත වගකීම්</b>	<b>155,713,763</b>	<b>407,396,496</b>	<b>531,404,579</b>	<b>697,631,758</b>
බැංකුවලට ගෙවිය යුතු	1,299,946	2,858,673	2,858,673	2,858,673
වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු	121,412,238	359,588,812	469,593,750	631,721,042
වෙනත් ණය ලබා ගැනීම්	33,001,579	44,949,011	58,945,745	63,045,632
යටත්කාලීන වගකීම්	-	-	6,411	6,411
ශුද්ධ අනුපාතික සංවේදී වත්කම් (වගකීම්)	(115,989,803)	(339,127,443)	(379,304,579)	(485,919,226)
පොළී අනුපාතික සංවේදී අනුපාතය %	26	17	29	30

2015 දෙසැම්බර් 31 දිනට බැංකුවේ පොළී අනුපාතික සංවේදී වාර්තාව පහත දක්වා ඇත:

බැංකුව	මාස 0 සිට 1 දක්වා රු. '000	මාස 0 සිට 3 දක්වා රු. '000	මාස 0 සිට 6 දක්වා රු. '000	මාස 0 සිට 12 දක්වා රු. '000
<b>පොළී සහිත වත්කම්</b>	<b>21,430,930</b>	<b>54,777,903</b>	<b>122,976,548</b>	<b>206,497,189</b>
බැංකු ශේෂයන් සහ තැන්පත් කිරීම්	1,453,118	7,088,892	9,586,797	13,494,086
වෙළඳාම සඳහා දරා සිටින වෙනත් මූල්‍ය වත්කම්	126,442	210,540	361,043	492,918
ණය හා ලැබිය යුතු දෑ - බැංකු	1,340,425	4,528,503	5,230,800	6,743,873
ණය හා ලැබිය යුතු දෑ - වෙනත් ගනුදෙනුකරුවන්	5,851,927	11,435,093	21,825,612	52,187,542
විකිණීම සඳහා පවතින මූල්‍ය ආයෝජන	12,659,018	31,514,875	85,972,296	133,578,770
<b>පොළී සහිත වගකීම්</b>	<b>140,077,193</b>	<b>371,951,502</b>	<b>494,050,390</b>	<b>644,767,201</b>
බැංකුවලට ගෙවිය යුතු	75,093	75,093	75,093	75,093
වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු	115,670,695	329,215,221	431,108,304	581,630,752
වෙනත් ණය ලබා ගැනීම්	24,331,405	42,661,188	62,866,993	63,061,356
ශුද්ධ අනුපාතික සංවේදී වත්කම් (වගකීම්)	(118,646,263)	(317,173,599)	(371,073,842)	(438,270,012)
පොළී අනුපාතික සංවේදී අනුපාතය %	15	15	25	32

**48. මූල්‍ය අවදානම් කළමනාකරණය (සම්බන්ධයි) →**

**48.2 අවධානයට ලක්වන අවදානම් ප්‍රභේද (සම්බන්ධයි) →**

2015 දෙසැම්බර් 31 දිනට බැංකුවේ පොළී අනුපාතික සංවේදී වාර්තාව පහත දක්වා ඇත:

සමූහය	මාස 0 සිට 1 දක්වා රු. '000	මාස 0 සිට 3 දක්වා රු. '000	මාස 0 සිට 6 දක්වා රු. '000	මාස 0 සිට 12 දක්වා රු. '000
පොළී සහිත වත්කම්	21,564,527	55,178,694	124,467,638	210,168,880
බැංකු ශේෂයන් සහ තැන්පත් කිරීම්	1,453,118	7,088,893	9,586,797	13,494,086
වෙළඳාම සඳහා දරා සිටින වෙනත් මූල්‍ය වත්කම්	225,576	507,944	1,268,312	2,619,917
ණය හා ලැබිය යුතු දෑ - බැංකු	1,346,426	4,546,505	5,248,802	6,761,875
ණය හා ලැබිය යුතු දෑ - වෙනත් ගනුදෙනුකරුවන්	5,853,282	11,439,157	21,829,953	52,192,437
විකිණීම සඳහා පවතින මූල්‍ය ආයෝජන	27,107	81,320	81,320	81,320
කල්පිරීම තෙක් දරා සිටින මූල්‍ය ආයෝජන	12,659,018	31,514,875	86,452,454	135,019,245
<b>පොළී සහිත වගකීම්</b>	<b>141,092,213</b>	<b>374,996,562</b>	<b>498,318,046</b>	<b>651,480,046</b>
බැංකුවලට ගෙවිය යුතු	86,794	110,196	110,196	110,196
වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු	115,670,695	329,215,221	431,108,304	581,630,752
වෙනත් ණය ලබා ගැනීම්	25,334,724	45,671,145	67,099,546	69,739,098
ශුද්ධ අනුපාතික සංවේදී වත්කම් (වගකීම්)	(119,527,686)	(319,817,868)	(373,850,408)	(441,311,166)
පොළී අනුපාතික සංවේදී අනුපාතය %	15	15	25	32

**(අෂ) මෙහෙයුම් අවදානම**

ප්‍රමාණවත් නොවන හෝ බිඳ වැටීම් සහිත අභ්‍යන්තර ක්‍රියාවලීන්, පුද්ගලයින්, පද්ධති හෝ බාහිර සිදුවීම් නිසා අලාභ හටගැනීමේ අවදානම, මෙහෙයුම් අවදානම ලෙස බැංකු අධීක්ෂණය පිළිබඳ බාසල් කමිටුව නිර්වචනය කරයි. නෛතික අවදානම, මෙහෙයුම් අවදානමෙහි කොටසක් ලෙස බාසල් II නිර්වචනය කරයි.

**මෙහෙයුම් අවදානම් කළමනාකරණ ආකෘතිය**

වඩාත් කාර්යක්ෂම, පාරදෘෂ්‍ය, ලාභදායී සහ තිරසාර ව්‍යාපාරික මෙහෙයුම් සාක්ෂාත් කර ගැනීම සඳහා උපකාරී වන මෙහෙයුම් අවදානම් කළමනාකරණ ව්‍යුහයක් බැංකුව සතු වේ. මනා ව්‍යුහගත පාලනයක්, ප්‍රතිපත්තිමය ආකෘතිකයක් සහ අවදානම් කළමනාකරණ ක්‍රියාවලීන් ඊට ඇතුළත්ය. අවදානම් කළමනාකරණ අංශයෙහි මෙහෙයුම් අවදානම් කළමනාකරණ ඒකකය මගින් බැංකුවේ මෙහෙයුම් අවදානම් පිළිබඳව විධායක අවදානම් කළමනාකරණ කමිටුව, අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව සහ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත වාර්තා කරනු ලබයි.

මූල්‍ය ප්‍රකාශන වලට සටහන්

**49. කල් පිරීමේ විශ්ලේෂණය →**

බැංකුව	මාස 03 දක්වා	මාස 03 සිට 12 දක්වා	වසර 1 සිට 3 දක්වා	වසර 3 සිට 5 දක්වා	වසර 5 කට වැඩි	2016.12.31 දිනට එකතුව	2015.12.31 දිනට එකතුව
	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000
<b>කල් පිරීමේ ගිවිසුම් සහිත වත්කම් (පොළී සහිත වත්කම්)</b>							
මුදල් හා මුදල් සමානාස්‍ය	2,211,401	-	-	-	-	2,211,401	867,577
බැංකුවල ඇති තැන්පතු	5,707,034	13,306,538	-	-	-	19,013,572	12,626,509
වෙළඳාම සඳහා දරා සිටින වෙනත් මූල්‍ය වත්කම්	799,686	1,532,964	6,779,496	5,560,934	2,521,597	17,194,677	9,870,590
ණය සහ ලැබිය යුතු දෑ - බැංකු	3,122,270	9,266,732	14,024,825	5,420,245	-	31,834,072	23,717,823
ණය සහ ලැබිය යුතු දෑ - අනෙකුත් ගනුදෙනුකරුවන්	17,663,032	36,750,266	94,349,615	48,286,917	94,927,111	291,976,942	248,032,842
විකිණීම සඳහා පවතින මූල්‍ය ආයෝජන	70,422	11,961	-	429,288	1,592,361	2,104,032	-
කල් පිරෙන තෙක් දරා සිටින මූල්‍ය ආයෝජන	37,742,810	81,633,194	186,192,378	55,220,114	145,035,902	505,824,398	515,302,705
	67,316,655	142,501,655	301,346,314	114,917,498	244,076,971	870,159,094	810,418,046
<b>වෙනත් වත්කම් (පොළී රහිත වත්කම්)</b>							
මුදල් හා මුදල් සමානාස්‍ය	2,408,298	-	-	-	-	2,408,298	2,372,676
මහ බැංකුව වෙතැති ශේෂයන්	-	-	-	-	-	-	-
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	628,000	1,050,223	1,050,222	-	-	2,728,445	3,735,284
වෙළඳාම සඳහා දරා සිටින වෙනත් මූල්‍ය ආයෝජන	773,978	2,321,933	-	-	-	3,095,911	3,672,131
විකිණීම සඳහා පවතින මූල්‍ය ආයෝජන	-	-	-	-	4,123,732	4,123,732	4,385,767
පාලිත සමාගම්වල ආයෝජනයන්	-	-	-	-	150,000	150,000	150,000
දේපල, පිරිසිදු හා උපකරණ	-	-	-	-	7,119,651	7,119,651	6,967,070
ප්‍රස්පාශ්‍ය වත්කම්	-	-	-	-	157,271	157,271	57,857
විලම්බිත බදු වත්කම්	-	-	-	-	-	-	-
වෙනත් වත්කම්	2,406,804	7,484,821	5,622,895	2,374,865	3,872,055	21,761,440	16,320,181
	6,217,080	10,856,977	6,673,117	2,374,865	15,422,709	41,544,748	37,660,965
<b>මුළු වත්කම්</b>	<b>73,533,735</b>	<b>153,358,632</b>	<b>308,019,431</b>	<b>117,292,363</b>	<b>259,499,680</b>	<b>911,703,842</b>	<b>848,079,011</b>
<b>කල් පිරීමේ ගිවිසුම් සහිත වගකීම් (පොළී සහිත වත්කම්)</b>							
බැංකුවලට ගෙවිය යුතු	115,391	-	-	-	-	115,391	75,093
අනෙකුත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු	359,588,812	272,132,231	22,073,039	3,486,233	-	657,280,315	595,775,709
වෙනත් ණයගැනීම්	42,039,777	15,416,338	149,583,794	-	-	207,039,909	207,025,525
යටත්කාලීන වගකීම්	-	6,411	-	6,000,000	-	6,006,411	-
	401,743,980	287,554,980	171,656,833	9,486,233	-	870,442,026	802,876,327
<b>වෙනත් වගකීම් (පොළී රහිත වත්කම්)</b>							
පුවර්ථන බදු වගකීම්	-	-	-	-	-	-	-
විලම්බිත බදු වගකීම්	-	-	-	-	416,180	416,180	504,423
වෙනත් වගකීම්	1,254,101	2,093,979	1,336,922	1,330,546	2,584,509	8,600,056	12,274,434
ප්‍රකාශිත ප්‍රාග්ධනය/පවරන ලද ප්‍රාග්ධනය	-	-	-	-	6,200,000	6,200,000	3,200,000
ව්‍යවස්ථාපිත සංචිත අරමුදල	-	-	-	-	2,522,467	2,522,467	2,047,581
වෙනත් සංචිත	-	-	-	-	21,143,806	21,143,806	27,176,246
රඳවාගත් ඉපයීම්	-	-	-	-	2,379,307	2,379,307	-
	1,254,101	2,093,979	1,336,922	1,330,546	35,246,269	41,261,816	45,202,684
<b>මුළු වගකීම්</b>	<b>402,998,081</b>	<b>289,648,959</b>	<b>172,993,755</b>	<b>10,816,779</b>	<b>35,246,269</b>	<b>911,703,842</b>	<b>848,079,011</b>

**49. කල් පිරීමේ විශ්ලේෂණය (සම්බන්ධයි) →**

සමූහය	මාස 03 දක්වා රු. '000	මාස 03 සිට 12 දක්වා රු. '000	වසර 1 සිට 3 දක්වා රු. '000	වසර 3 සිට 5 දක්වා රු. '000	වසර 5 කට වැඩි රු. '000	2016.12.31 දිනට එකතුව රු. '000	2015.12.31 දිනට එකතුව රු. '000
<b>කල් පිරීමේ ගිවිසුම් සහිත වත්කම්</b> (පොළී සහිත වත්කම්)							
මුදල් හා මුදල් සමානාස්‍රයන්	2,211,401	-	-	-	-	<b>2,211,401</b>	867,577
බැංකුවල ඇති තැන්පතු	5,707,034	13,306,538	-	-	-	<b>19,013,572</b>	12,626,509
වෙළඳාම සඳහා දරා සිටින වෙනත් මූල්‍ය වත්කම්	1,487,197	2,922,909	8,570,899	6,620,051	4,606,240	<b>24,207,296</b>	14,132,741
ණය සහ ලැබිය යුතු දෑ - බැංකු	3,122,270	9,266,732	14,024,825	5,420,245	-	<b>31,834,072</b>	23,735,825
ණය සහ ලැබිය යුතු දෑ - අනෙකුත් ගනුදෙනුකරුවන්	17,669,214	35,945,263	94,349,615	48,286,917	94,927,112	<b>291,178,121</b>	248,037,737
විකිණීම සඳහා පවතින මූල්‍ය ආයෝජන	152,604	11,961	889,913	480,908	2,462,398	<b>3,997,784</b>	2,020,270
කල් පිරෙන තෙක් දරා සිටින මූල්‍ය ආයෝජන	37,919,335	81,990,076	186,652,337	55,492,052	145,571,154	<b>507,624,954</b>	517,514,189
	68,269,055	143,443,479	304,487,589	116,300,173	247,566,904	<b>880,067,200</b>	818,934,848
<b>වෙනත් වත්කම් (පොළී රහිත වත්කම්)</b>							
මුදල් හා මුදල් සමානාස්‍රයන්	2,416,228	-	-	-	-	<b>2,416,228</b>	2,379,892
මහ බැංකුව වෙතැති ශේෂයන්	-	477	-	-	-	<b>477</b>	729
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	628,000	1,050,223	1,050,222	-	-	<b>2,728,445</b>	3,735,284
වෙළඳාම සඳහා දරා සිටින වෙනත් මූල්‍ය ආයෝජන	773,978	2,321,933	-	-	-	<b>3,095,911</b>	3,672,131
විකිණීම සඳහා පවතින මූල්‍ය ආයෝජන	-	-	-	-	4,124,732	<b>4,124,732</b>	4,386,767
පාලිත සමාගම්වල ආයෝජනයන්	-	-	-	-	-	<b>-</b>	-
දේපල, පිරිසහ හා උපකරණ	-	-	-	-	7,121,823	<b>7,121,823</b>	6,969,292
අස්පාශ්‍ය වත්කම්	-	-	-	-	157,271	<b>157,271</b>	57,857
විලම්බිත බදු වත්කම්	-	-	-	-	588	<b>588</b>	228
වෙනත් වත්කම්	2,404,740	7,505,102	5,734,014	2,374,865	3,872,056	<b>21,890,777</b>	16,347,180
	6,222,946	10,877,735	6,784,236	2,374,865	15,276,470	<b>41,536,253</b>	37,549,360
<b>මුළු වත්කම්</b>	<b>74,492,001</b>	<b>154,321,214</b>	<b>311,271,825</b>	<b>118,675,038</b>	<b>262,843,374</b>	<b>921,603,453</b>	<b>856,484,208</b>
<b>කල් පිරීමේ ගිවිසුම් සහිත වගකීම්</b> (පොළී සහිත වත්කම්)							
බැංකුවලට ගෙවිය යුතු	2,858,673	-	-	-	-	<b>2,858,673</b>	110,196
අනෙකුත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු	359,588,812	272,132,231	22,073,039	3,486,233	-	<b>657,280,315</b>	595,775,709
වෙනත් ණයගැනීම්	44,949,011	18,096,621	149,583,795	-	-	<b>212,629,427</b>	213,703,431
යටත්කාලීන වගකීම්	-	6,411	-	6,000,000	-	<b>6,006,411</b>	-
	407,396,496	290,235,263	171,656,834	9,486,233	-	<b>878,774,826</b>	809,589,336
<b>වෙනත් වගකීම් (පොළී රහිත වත්කම්)</b>							
ප්‍රවර්ධන බදු වගකීම්	-	17,153	-	-	-	<b>17,153</b>	99,409
විලම්බිත බදු වගකීම්	-	-	-	-	416,180	<b>416,180</b>	504,423
වෙනත් වගකීම්	1,245,662	2,109,607	1,336,922	1,330,546	2,585,769	<b>8,608,506</b>	12,286,296
ප්‍රකාශිත ප්‍රාග්ධනය/පවරන ලද ප්‍රාග්ධනය	-	-	-	-	6,200,000	<b>6,200,000</b>	3,200,000
ව්‍යවස්ථාපිත සංචිත අරමුදල	-	-	-	-	2,522,467	<b>2,522,467</b>	2,047,581
වෙනත් සංචිත	-	-	-	-	21,355,707	<b>21,355,707</b>	27,471,252
රඳවාගත් ඉපයීම්	-	-	-	-	3,708,614	<b>3,708,614</b>	1,285,911
	1,245,662	2,126,760	1,336,922	1,330,546	36,788,737	<b>42,828,627</b>	46,894,872
<b>මුළු වගකීම්</b>	<b>408,642,158</b>	<b>292,362,023</b>	<b>172,993,756</b>	<b>10,816,779</b>	<b>36,788,737</b>	<b>921,603,453</b>	<b>856,484,208</b>



**50. ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතාව හා කළමනාකරණය (නියාමන වාර්තාකරණයට අනුව) →**

ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතාව මගින් ස්වභාවික සිද්ධීන්, තාක්ෂණය හා බැංකුවේ වත්කම් සහ ශේෂ පත්‍රයෙන් පරිබාහිර ගනුදෙනු, ගනුදෙනු ආශ්‍රිත මෙහෙයුම් හා මානව ක්‍රියාකාරීත්වය හේතුවෙන් පැන නැගිය හැකි අවදානමට අනුව බැංකුවේ ප්‍රාග්ධන එකතුවෙහි ප්‍රමාණාත්මකතාවය මැනීම සිදු කෙරෙයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවම අවදානම් සංවේදී ප්‍රාග්ධනයක් නිර්දේශ කර ඇති අතර, 2008 ජනවාරි මස සිට බලපැවැත්වෙන පරිදි, 'සංශෝධිත ව්‍යුහයක්' යටතේ ප්‍රාග්ධන මිනීම හා ප්‍රාග්ධන ප්‍රමිතීන් ජාත්‍යන්තර ලෙස ඒකාබද්ධ කිරීම (බාසල් II) අනුව නියාමන ප්‍රාග්ධන අවශ්‍යතා ගණනය කිරීමට බැංකුවට උපදෙස් දෙන ලදී. දැනට දේශීය බැංකු ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක වන පහත සඳහන් බාසල් II, ප්‍රවේශ යටතේ බැංකුවේ ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා පිහිටීම ගණනය කර ඇත.

- ණය අවදානම සඳහා ප්‍රමිත ගත ප්‍රවේශය
- වෙළඳපොළ අවදානම සඳහා ප්‍රමිත ගත මිනීමේ ක්‍රමය
- මෙහෙයුම් අවදානම සඳහා මූලික දර්ශක ප්‍රවේශය

**ප්‍රාග්ධනය සහ අවදානම් බර තැබූ වත්කම් →**

දෙසැම්බර් 31 දිනට	අවම අවශ්‍යතාව	බැංකුව		සමුහය	
		2016	2015	2016	2015
<b>ප්‍රාග්ධනයට අවදානම් බර තැබූ වත්කම් අනුපාතය</b>					
ස්ථර I (%)		14.23	20.31	14.72	21.04
අඩු කිරීම - ස්ථර I (%)		(1.70)	(2.41)	(1.64)	(2.32)
මූලික ප්‍රාග්ධන අනුපාතය (%)	5	12.53	17.90	13.08	18.72
ස්ථර II (%)		16.29	18.81	16.78	19.62
අඩු කිරීම - ස්ථර II (%)		(1.63)	(2.41)	(1.56)	(2.32)
සමස්ත ප්‍රාග්ධන අනුපාතය (%)	10	14.68	16.40	15.22	17.30

**50. ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතාව හා කළමනාකරණය (නියාමන වාර්තාකරණයට අනුව (සම්බන්ධයි) →**

**ගණනය කිරීම් පිළිබඳ විස්තර →**

ප්‍රාග්ධන පදනම

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
<b>ස්ථර I (%) මූලික ප්‍රාග්ධනය</b>				
ප්‍රකාශිත ප්‍රාග්ධනය	<b>6,200,000</b>	3,200,000	<b>6,200,000</b>	3,200,000
ව්‍යවස්ථාපිත සංචිත අරමුදල	<b>2,082,225</b>	2,082,225	<b>2,082,225</b>	2,082,225
පොදු හා වෙනත් සංචිත	<b>20,484,124</b>	25,759,434	<b>22,025,332</b>	27,459,267
	<b>28,766,349</b>	31,041,659	<b>30,307,557</b>	32,741,492
<b>අඩු කළා:</b>				
වෙනත් බැංකු හා මූල්‍ය ආයතනවල/පාලිත හා වෙනත් සමාගම්වල ප්‍රාග්ධනයෙහි 50% ක ආයෝජනය	<b>3,444,273</b>	3,687,562	<b>3,376,331</b>	3,612,562
මුළු ස්ථර I ප්‍රාග්ධනය	<b>25,322,076</b>	27,354,097	<b>26,931,226</b>	29,128,930
<b>ස්ථර II (%) අතිරේක ප්‍රාග්ධනය</b>				
පොදු ප්‍රතිපාදන සහ ප්‍රත්‍යාගණන සංචිතය	<b>1,632,503</b>	1,405,267	<b>1,632,503</b>	1,405,267
අනුමත යටත්කාලීන ණය	<b>6,000,000</b>	-	<b>6,000,000</b>	-
	<b>7,632,503</b>	1,405,267	<b>7,632,503</b>	1,405,267
<b>අඩු කළා:</b>				
වෙනත් බැංකු හා මූල්‍ය ආයතනවල/පාලිත සමාගම්වල ප්‍රාග්ධනයෙහි 50%ක ආයෝජනය	<b>3,287,002</b>	3,687,562	<b>3,218,472</b>	3,612,562
යෝග්‍ය ස්ථර II ප්‍රාග්ධනය	<b>4,345,501</b>	(2,282,295)	<b>4,414,031</b>	(2,207,295)
ප්‍රාග්ධන පදනම	<b>29,667,577</b>	25,071,802	<b>31,345,257</b>	26,921,635

**සමස්ත අවදානම් මත බර තැබූ වත්කම් සංයුතිය →**

අවදානම් බර තැබූ වත්කම් හා ශේෂ පත්‍රයෙන් පරිබාහිර අයිතම සඳහා සමස්ත ණය අවදානම් නිරාවරණය වීම්	<b>133,682,511</b>	106,554,182	<b>133,689,793</b>	106,562,098
වෙළඳපොළ අවදානමට සමාන සමස්ත අවදානම් බර තැබූ වත්කම්	<b>27,624,110</b>	14,895,300	<b>31,052,530</b>	17,086,500
මෙහෙයුම් අවදානමට සමාන සමස්ත අවදානම් බර තැබූ වත්කම්	<b>40,853,290</b>	31,405,130	<b>41,210,080</b>	31,956,120
සමස්ත අවදානම් බර තැබූ වත්කම්	<b>202,159,911</b>	152,854,612	<b>205,952,403</b>	155,604,718

**51. මූල්‍ය උපකරණවල සාධාරණ වටිනාකම →**

**51.1 සාධාරණ වටිනාකමට වාර්තා කළ මූල්‍ය උපකරණ →**

**ගිණුම්කරණ ප්‍රතිපත්ති**

තක්සේරු තාක්ෂණික ක්‍රම උපයෝගී කර ගනිමින් සාධාරණ වටිනාකමට වාර්තා කළ මූල්‍ය උපකරණ සඳහා සාධාරණ වටිනාකම තීරණය කරනු ලබන ආකාරය පිළිබඳව විස්තරයක් පහත දක්වා ඇත. වෙළඳපොළ සහභාගීත්වය දරන්නෙකු විසින් එම උපකරණ ආගණනය කිරීමේදී කරනු ලබන උපකල්පන පිළිබඳ බැංකුවේ ඇස්තමේන්තුව ඒවායේ අන්තර්ගත වේ.

**ච්ඡන්දන**

**i. විනිමය ඉදිරි ගිවිසුම් මිලදී ගැනීම**

වෙළඳපොළ ඒ හා සමාන ගිවිසුම් සඳහා අදාළ නිල ලැයිස්තුගත මිල ගණන් උපයෝගී කර ගනිමින් විනිමය ඉදිරි ගිවිසුම් මිලදී ගැනීම් බැංකුව විසින් වටිනාකම තක්සේරු කිරීමට ලක් කරයි.

**ii. විදේශ විනිමය හුවමාරු ගිවිසුම් (SWAPS)**

පවතින විදේශ විනිමය අනුපාතික හා විදේශ විනිමය ඉදිරි අනුපාතික ආදී විවිධ සාධක ඇතුළත් කරමින් තක්සේරුකරණ තාක්ෂණික ක්‍රම උපයෝගී කර ගනිමින් දරා සිටින ච්ඡන්දන නිමැවුම් (විදේශ විනිමය හුවමාරු ගිවිසුම් (SWAPS)/මුදල් ප්‍රවාහ ඉදිරි රැකුම්) තක්සේරු කර ඇත.

**වෙළඳාම සඳහා දරා සිටින මූල්‍ය වත්කම්**

**i. රජයේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර**

රජයේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වලින් සමන්විත තක්සේරුකරණ තාක්ෂණික ක්‍රම උපයෝගී කර ගනිමින් වෙළඳාම සඳහා දරා සිටින මූල්‍ය වත්කම් තක්සේරු කරනු ලබයි. නිරීක්ෂණය කළ හැකි දත්ත ඇතුළත් වට්ටම් කල මුදල් ප්‍රවාහ තක්සේරුකරණ ආකෘති භාවිතයෙන් බැංකුව විසින් සුරැකුම් තක්සේරු කරනු ලබයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කළ වෙළඳපොළ දත්ත සහ අතරමැදියන්ගේ ප්‍රකාශන, ප්‍රවර්තන පොළී අනුපාතික වලට අදාළ උපකල්පන මෙකී නිරීක්ෂණ දත්තවලට අයත් වේ.

**ii. ගිම්කම් සුරැකුම්**

සක්‍රීය වෙළඳපොළ තුළ එක හා සමාන සුරැකුම් සඳහා ඇති නිල ලැයිස්තුගත කළ අගයන් යොදා ගනිමින් බැංකුව විසින් ගිම්කම් සුරැකුම් තක්සේරු කරනු ලබයි.

**විකිණීම සඳහා පවතින මූල්‍ය වත්කම්**

සක්‍රීය වෙළඳපොළ තුළ එක හා සමාන සුරැකුම් සඳහා ඇති නිල ලැයිස්තුගත කළ අගයන් යොදා ගනිමින් බැංකුව විසින් නිල ලැයිස්තු ගත කළ ගිම්කම් සුරැකුම් තක්සේරු කරනු ලබයි. නිරීක්ෂණය කළ හැකි දත්ත මත පදනම් වූ තක්සේරුකරණ ආකෘතියක් යොදා ගනිමින් නිල ලැයිස්තුගත නොකළ ගිම්කම් සුරැකුම්වල සාධාරණ වටිනාකම ගණනය කර ඇත.

**51.2 සාධාරණ වටිනාකම සහ සාධාරණ වටිනාකම් ධූරාවලිය නිර්ණය කිරීම →**

තක්සේරුකරණ තාක්ෂණික ක්‍රම යොදා ගනිමින් මූල්‍ය උපකරණවල සාධාරණ වටිනාකම තීරණය කිරීමට හා හෙළිදරව් කිරීමට බැංකුව විසින් පහත සඳහන් ධූරාවලින් අනුගමනය කරයි:

- 1 මට්ටම එක හා සමාන වත්කම් හෝ වගකීම් සඳහා සක්‍රීය වෙළඳපොළ තුළ ඇති නිල ලැයිස්තුගත කළ (ගැලපීම් සිදු නොකළ) මිල.
- 2 මට්ටම වාර්තා කරන ලද සාධාරණ වටිනාකම මත සැලකිය යුතු බලපෑමක් ඇති කරන සියලු කරුණු, සෘජුවම හෝ වක්‍රව නිරීක්ෂණය කළ හැකි වෙනත් තාක්ෂණික ක්‍රම.
- 3 මට්ටම වාර්තා කරන ලද සාධාරණ වටිනාකම මත සැලකිය යුතු බලපෑමක් ඇති කරන කරුණු, නිරීක්ෂණය කළ හැකි වෙළඳපොළ දත්ත මත පදනම් නොවූ තාක්ෂණික ක්‍රම.

**51. මූල්‍ය උපකරණවල සාධාරණ වටිනාකම (සම්බන්ධයි) →**

**51.2 සාධාරණ වටිනාකම සහ සාධාරණ වටිනාකම් දූරාවලිය තීරණය කිරීම (සම්බන්ධයි) →**

සාධාරණ වටිනාකම් දූරාවලි මට්ටමින් සාධාරණ වටිනාකමට වාර්තා කර ඇති මූල්‍ය උපකරණවල විශ්ලේෂණයක් පහත වගුවෙන් පෙන්වනුම් කරයි.

බැංකුව 2016 දෙසැම්බර් 31 දිනට	මට්ටම 1 රු. '000	මට්ටම 2 රු. '000	මට්ටම 3 රු. '000	එකතුව රු. '000
<b>ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ</b>				
විනිමය ඉදිරි ගිවිසුම් මිලදී ගැනීම	27,750	-	-	27,750
විදේශ ව්‍යවහාර මුදල් හුවමාරු ගිවිසුම් (SWAPS)	-	-	2,700,695	2,700,695
<b>වෙළඳාම සඳහා දරා සිටින මූල්‍ය වත්කම්</b>				
රජයේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර	17,194,677	-	-	17,194,677
හිමිකම් සුරැකුම්පත්	3,095,911	-	-	3,095,911
<b>විකිණීම සඳහා පවතින</b>				
හිමිකම් සුරැකුම්පත් - නිල ලැයිස්තුගත	3,332,148	-	-	3,332,148
වෙනත් ආයෝජන - රාජ්‍ය සුරැකුම්පත්	2,104,031	-	-	2,104,031
හිමිකම් සුරැකුම්පත් - නිල ලැයිස්තුගත නොවන	-	734,094	-	734,094
<b>මූල්‍ය වත්කම් එකතුව</b>	<b>25,754,517</b>	<b>734,094</b>	<b>2,700,695</b>	<b>29,189,306</b>

බැංකුව 2015 දෙසැම්බර් 31 දිනට	මට්ටම 1 රු. '000	මට්ටම 2 රු. '000	මට්ටම 3 රු. '000	එකතුව රු. '000
<b>ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ</b>				
විනිමය ඉදිරි ගිවිසුම් මිලදී ගැනීම	7,830	-	-	7,830
විදේශ ව්‍යවහාර මුදල් හුවමාරු ගිවිසුම් (SWAPS)	-	-	3,727,454	3,727,454
<b>වෙළඳාම සඳහා දරා සිටින මූල්‍ය වත්කම්</b>				
රජයේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර	9,870,590	-	-	9,870,590
හිමිකම් සුරැකුම්පත්	3,672,131	-	-	3,672,131
<b>විකිණීම සඳහා පවතින</b>				
හිමිකම් සුරැකුම්පත් - නිල ලැයිස්තුගත	3,526,070	-	-	3,526,070
හිමිකම් සුරැකුම්පත් - නිල ලැයිස්තුගත නොවන	-	802,206	-	802,206
<b>මූල්‍ය වත්කම් එකතුව</b>	<b>17,076,621</b>	<b>802,206</b>	<b>3,727,454</b>	<b>21,606,281</b>

**51. මූල්‍ය උපකරණවල සාධාරණ වටිනාකම (සම්බන්ධයි) →****51.2 සාධාරණ වටිනාකම සහ සාධාරණ වටිනාකම් දූරාවලිය තීරණය කිරීම (සම්බන්ධයි) →**

සමුහය 2016 දෙසැම්බර් 31 දිනට	මට්ටම 1 රු. '000	මට්ටම 2 රු. '000	මට්ටම 3 රු. '000	එකතුව රු. '000
<b>ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ</b>				
විනිමය ඉදිරි ගිවිසුම් මිලදී ගැනීම	27,750	-	-	27,750
විදේශ ව්‍යවහාර මුදල් හුවමාරු ගිවිසුම් (SWAPS)	-	-	2,700,695	2,700,695
<b>වෙළඳාම සඳහා දරා සිටින මූල්‍ය වත්කම්</b>				
රජයේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර	24,207,296	-	-	24,207,296
හිමිකම් සුරැකුම්පත්	3,095,911	-	-	3,095,911
<b>විකිණීම සඳහා පවතින</b>				
හිමිකම් සුරැකුම්පත් - නිල ලැයිස්තුගත	3,332,148	-	-	3,332,148
ණය සුරැකුම්පත් - ණයකර	-	199,839	-	199,839
වෙනත් ආයෝජනයන් - රාජ්‍ය සුරැකුම්පත්	3,797,944	-	-	3,797,944
හිමිකම් සුරැකුම්පත් - නිල ලැයිස්තුගත නොවන	-	734,094	-	734,094
<b>මූල්‍ය වත්කම් එකතුව</b>	<b>34,461,049</b>	<b>933,933</b>	<b>2,700,695</b>	<b>38,095,677</b>

සමුහය 2015 දෙසැම්බර් 31 දිනට	මට්ටම 1 රු. '000	මට්ටම 2 රු. '000	මට්ටම 3 රු. '000	එකතුව රු. '000
<b>ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ</b>				
විනිමය ඉදිරි ගිවිසුම් මිලදී ගැනීම	7,830	-	-	7,830
විදේශ ව්‍යවහාර මුදල් හුවමාරු ගිවිසුම් (SWAPS)	-	-	3,727,454	3,727,454
<b>වෙළඳාම සඳහා දරා සිටින මූල්‍ය වත්කම්</b>				
රජයේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර	14,132,741	-	-	14,132,741
හිමිකම් සුරැකුම්පත්	3,672,131	-	-	3,672,131
<b>විකිණීම සඳහා පවතින</b>				
හිමිකම් සුරැකුම්පත් - නිල ලැයිස්තුගත	3,526,070	-	-	3,526,070
ණය සුරැකුම්පත් - ණයකර	-	186,061	-	186,061
වෙනත් ආයෝජනයන් - රාජ්‍ය සුරැකුම්පත්	1,834,209	-	-	1,834,209
හිමිකම් සුරැකුම්පත් - නිල ලැයිස්තුගත නොවන	-	802,206	-	802,206
<b>මූල්‍ය වත්කම් එකතුව</b>	<b>23,172,981</b>	<b>988,267</b>	<b>3,727,454</b>	<b>27,888,702</b>

**51. මූල්‍ය උපකරණවල සාධාරණ වටිනාකම (සම්බන්ධයි) →****51.3 මූල්‍ය උපකරණවල සාධාරණ වටිනාකම →****බැංකුව**

දෙසැම්බර් 31 දිනට

	2016		2015	
	ධාරණ අගය රු. '000	සාධාරණ අගය රු. '000	ධාරණ අගය රු. '000	සාධාරණ අගය රු. '000
<b>මූල්‍ය වත්කම්</b>				
මුදල් හා මුදල් සමානාදීන්	4,619,699	4,619,699	3,240,253	3,240,253
මහ බැංකුව වෙතැති ශේෂයන්	-	-	-	-
බැංකුවල ඇති තැන්පතු	19,013,572	19,013,572	12,626,509	12,626,509
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	2,728,445	2,728,445	3,735,284	3,735,284
වෙළඳාම සඳහා දරා සිටින මූල්‍ය වත්කම්	20,290,588	20,290,588	13,542,721	13,542,721
ණය සහ ලැබිය යුතු දෑ - බැංකු	31,834,072	30,571,117	23,717,823	23,270,188
ණය සහ ලැබිය යුතු දෑ - අනෙකුත් ගනුදෙනුකරුවන්	291,976,942	289,348,586	248,032,842	246,721,529
විකිණීම සඳහා පවතින මූල්‍ය ආයෝජන	6,227,764	6,227,764	4,385,767	4,385,767
කල්පිරෙන තෙක් දරා සිටින මූල්‍ය ආයෝජන	505,824,398	474,362,481	515,302,705	505,460,587
<b>මුළු මූල්‍ය වත්කම්</b>	<b>882,515,480</b>	<b>847,162,253</b>	<b>824,583,904</b>	<b>812,982,838</b>
<b>මූල්‍ය වගකීම්</b>				
බැංකුවලට ගෙවිය යුතු	115,391	115,391	75,093	75,093
වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු	657,280,315	655,297,898	595,775,709	594,857,393
වෙනත් ණයගැනීම්	207,039,909	207,039,909	207,025,525	207,025,525
යටත්කාලීන වගකීම්	6,006,411	6,006,411	-	-
<b>මුළු මූල්‍ය වගකීම්</b>	<b>870,442,026</b>	<b>868,459,609</b>	<b>802,876,327</b>	<b>801,958,011</b>

**51. මූල්‍ය උපකරණවල සාධාරණ වටිනාකම (සම්බන්ධයි) →****51.3 මූල්‍ය උපකරණවල සාධාරණ වටිනාකම (සම්බන්ධයි) →****සමූහය**

දෙසැම්බර් 31 දිනට

	2016		2015	
	ධාරණ අගය රු. '000	සාධාරණ අගය රු. '000	ධාරණ අගය රු. '000	සාධාරණ අගය රු. '000
<b>මූල්‍ය වත්කම්</b>				
මුදල් හා මුදල් සමානයන්	4,627,629	4,627,629	3,247,469	3,247,469
මහ බැංකුව වෙනැති ශේෂයන්	477	477	729	729
බැංකුවල ඇති තැන්පතු	19,013,572	19,013,572	12,626,509	12,626,509
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	2,728,445	2,728,445	3,735,284	3,735,284
වෙළඳාම සඳහා දරා සිටින මූල්‍ය වත්කම්	27,303,207	27,303,207	17,804,872	17,804,872
ණය සහ ලැබිය යුතු දෑ - බැංකු	31,834,072	30,571,117	23,735,825	23,288,190
ණය සහ ලැබිය යුතු දෑ - අනෙකුත් ගනුදෙනුකරුවන්	291,178,121	288,549,764	248,037,737	246,726,424
විකිණීම සඳහා පවතින මූල්‍ය ආයෝජන	8,122,516	8,122,516	6,407,037	6,407,037
කල්පිරෙන තෙක් දරා සිටින මූල්‍ය ආයෝජන	507,624,954	476,022,040	517,514,189	507,632,032
<b>මුළු මූල්‍ය වත්කම්</b>	<b>892,432,992</b>	<b>856,938,767</b>	<b>833,109,651</b>	<b>821,468,546</b>
<b>මූල්‍ය වගකීම්</b>				
බැංකුවලට ගෙවිය යුතු	2,858,673	2,858,673	110,196	110,196
වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු	657,280,315	655,297,898	595,775,709	594,857,393
වෙනත් ණයගැනීම්	212,629,427	212,629,427	213,703,431	213,703,431
යටත්කාලීන වගකීම්	6,006,411	6,006,411	-	-
<b>මුළු මූල්‍ය වගකීම්</b>	<b>878,774,826</b>	<b>876,792,409</b>	<b>809,589,336</b>	<b>808,671,020</b>

**51. මූල්‍ය උපකරණවල සාධාරණ වටිනාකම (සම්බන්ධයි) →**

**51.4. සාධාරණ වටිනාකම සහ සාධාරණ වටිනාකම් ධූරාවලිය නිර්ණය කිරීම →**

සාධාරණ වටිනාකමට පවත්වා නොගත් මූල්‍ය වත්කම් හා වගකීම්වල සාධාරණ වටිනාකම

මූල්‍ය ප්‍රකාශනවල සාධාරණ වටිනාකම වාර්තා නොකළ මූල්‍ය උපකරණ සඳහා සාධාරණ වටිනාකම් තීරණය කිරීම පිණිස උපයෝගී කර ගත් ක්‍රමවේද සහ උපකල්පන පිළිබඳ විස්තරයක් පහත දක්වා ඇත.

සාධාරණ වටිනාකමට ආසන්න ධාරණ අගය ඇති වත්කම්

කෙටිකාලීන කල්පිරීම් සහිත මූල්‍ය වත්කම් හා මූල්‍ය වගකීම් (වසරකට අඩු ආරම්භක කල්පිරීමක් සහිත) සඳහා අදාළ ධාරණ අගය ඒවායේ සාධාරණ වටිනාකමට ආසන්න බව උපකල්පනය කර ඇත. නිශ්චිත කල්පිරීමක් නොමැති ඉතිරිකිරීමේ තැන්පතු සඳහාද මෙම උපකල්පනය අදාළ වේ.

වරින් වර ගෙවනු ලබන පොළී සහිත ගනුදෙනුකරුවන්ගෙන් ලබා ගන්නා දිගුකාලීන තැන්පතු සහ විචල්‍ය අනුපාතික යටතේ ගනුදෙනුකරුවන්ට පිරිනමන ණය හා අත්තිකාරම්ද සාධාරණ වටිනාකමට පවත්වාගෙන යාම සඳහා සලකා බලනු ලබයි.

ස්ථාවර අනුපාත මූල්‍ය උපකරණ

කෙටිකාලීන ණය පහසුකම් සඳහා සාධාරණ වටිනාකම් ලෙස ධාරණ අගයන් සලකනු ලබයි. කල්පිරීම තෙක් දරා සිටින සුරැකුම්වල සාධාරණ වටිනාකම ඇගයීමේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශිත, ඊට සමාන ගනුදෙනු කළහැකි සුරැකුම් වෙනුවෙන් යොදාගත් අනුපාතික භාවිතා කරන ලදී. සමාලෝචිත වර්ෂයෙහි සිව්වන කාර්තුව තුළ නව ණය ප්‍රදානය කරනු ලැබූ වෙළඳපොළ අනුපාතික යොදා ගනිමින් ස්ථාවර පොළී අනුපාතික සහිත ණය හා ලැබියුතු දෑ සාධාරණ වටිනාකම අගයන ලදී. කල්පිරීමේදී පොළී ගෙවනු ලබන සහ එක් වසරකට වඩා වැඩි මුල් කාලසීමාවක් සහිත ස්ථාවර තැන්පතුවලට සමාලෝචිත වර්ෂයෙහි සිව්වන කාර්තුව තුළ ගනුදෙනුකරුවන්ට ලබාදුන් දැනට පවතින වෙළඳපොළ අනුපාතික අනුව වට්ටම් ලබා දෙන ලදී.



# අතිරේක තොරතුරු

මෙම වාර්තාව පිළිබඳව - 312

ඇල්මැනි පාර්ශවයන් - 314

ප්‍රමාණාත්මකඛව සහ වටිනාකම් නිර්මාණය - 318

කළමනාකරණ ප්‍රවේශය - 321

අපගේ නිමැවුම් - 325

විස්තීර්ණ ආදායම් ප්‍රකාශය - ඇමරිකානු ඩොලර් වලින් - 328

මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය - ඇමරිකානු ඩොලර් වලින් - 330

සංඛ්‍යාලේඛනාත්මක දර්ශකයන් 2007-2016 - 331

තැන්පතු විශ්ලේෂණය - 333

ලොවපුරා විහිදුනු අනුරූප බැංකු - 334

විදේශ විනිමය හුවමාරු සමාගම් - 335

ගෝලීය වාර්තාකරණ මූලපිරීම් දර්ශකය: 'මූලික නිර්ණායක හා අනුකූල බව' - 337

මූල්‍ය සහ බැංකුකරණයට අදාළ පාරිභාෂිත වචන මාලාව - 341

ආයතනික තොරතුරු - 345

# මෙම වාර්තාව පිළිබඳව

## වාර්තාවේ ව්‍යුහය

ඔබ අතට පත්ව තිබෙන්නේ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ 2016 වර්ෂයට අදාළ තොරතුරු හා කාර්යසාධන දත්ත ඇතුළත් තුන්වන ඒකාබද්ධ වාර්ෂික වාර්තාවයි. පසුගිය වර්ෂයේ පළ කළ අපගේ වාර්තාවට, වාර්ෂික වාර්තාව 2015; “සුවිශේෂී වෘත්තය” ට සමාන වාර්තාකරණ ආකෘතියක් මෙහිදී අනුගමනය කර ඇත. අපගේ ව්‍යාපාරික කටයුතු කෙරෙහි ඇති ආර්ථික, සමාජමය හා පාරිසරික බලපෑම් සහ අප ව්‍යාපාරයේ අවසාන ඵලය ඉහත කී ත්‍රිවිධාකාරයෙන් ඇගයීමේ ක්‍රියාවලිය, මෙම වාර්තාකරණ ක්‍රියාවලියට පාදක සංකලිත කොටසක්ව පවතී.

## තිරසාර බව

තිරසාර බව, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ එක් ප්‍රමුඛතම ඉලක්කයක් වන අතර, එය සමාජයට වටිනාකම් නිර්මාණය කිරීමේ සහ ප්‍රායෝගික උත්පාදන ක්‍රියාවලියේ සියලු අංශ ආවරණය කරයි. ප්‍රායෝගිකව ගත්විට තිරසාර බව, සෑම උපායමාර්ගික හා ක්‍රියාකාරීත්ව ක්ෂේත්‍රයක්ම දක්වා විගිඳෙන්නක් බැවින් මූල්‍ය වාර්තාකරණයේදීත් තිරසාර බව යන සංකල්පය ඒකාබද්ධකර ගැනීම, අප ආයතනය විසින් සිදු කරනු ලැබ ඇත. එහෙයින් මෙම වාර්ෂික වාර්තාවේ දී ‘තිරසාර බව පිළිබඳ වාර්තාව’ යන මැයෙන් වෙනම හා කැපීපෙනෙන විශේෂිත සමාලෝචනයක් දක්වා නොමැති වුව ද, ගෝලීය වාර්තාකරණ මූලපිරීම් තිරසාර වාර්තාකරණ මාර්ගෝපදේශ [Global Reporting Initiative (GRI) Sustainability Reporting Guideline G4] ඒ 4 හි ප්‍රධාන නිර්ණායකවලට අනුකූල වෙමින් “තිරසාර බව පිළිබඳ වාර්තාකරණය” ට අදාළ සියලුම සැලකිය යුතු හෙළිදරව් කිරීම් හා සාකච්ඡා කිරීම් නව ආකෘතියට ඇතුළත් කර ඇත.

## ආකෘතිය

මෙම වාර්ෂික වාර්තාව, මුද්‍රිත හා පීඩ්එෆ් (PDF) මාධ්‍යයෙන් ඉදිරිපත් කර තිබේ. එය [www.nsb.lk](http://www.nsb.lk) යන අපගේ වෙබ් අඩවියේ ද පළ කර ඇත. අපගේ ඒකාබද්ධ වාර්ෂික වාර්තාව කතාන්දරයක ආකෘතිය ගනී. එබඳු ඉහළ ඉලක්කයක් සමග කටයුතු කිරීමේදී පැන නගින අභියෝග සහ මේ තාක් අප පැමිණි ගමන්මත තුළ අත්පත් කරගත් ප්‍රගතිය මෙහිදී විස්තර කෙරේ. තවද, අප මේ තාක් පැමිණි ගමන්මත සහ 2016 වර්ෂයේ ප්‍රධාන අරමුණක් වන ඉතිරිකිරීමේ සංස්කෘතියක් අපගේ ප්‍රමුඛතම ඇල්මැති පාර්ශ්වය වන ශ්‍රී ලාංකීය මහජනතාව තුළ ප්‍රචලිත කර ගැනීමට අප කටයුතු කළ ආකාරය පිළිබඳව ද මෙහි අන්තර්ගත වේ.

## වාර්තාවෙන් ආවරණය වන සීමා සහ එහි ප්‍රමාණාත්මකතාවය

මෙම වාර්ෂික වාර්තාව තුළ ජාතික ඉතිරිකිරීමේ බැංකුව සහ එහි පූර්ණ අයිතිය සතු පරිපාලිත සමාගම වන සී/ස එන්එස්බී ආර්ථික මැනවිකමට සමාගමට අදාළ කරුණු ඇතුළත් වී ඇත. තනිව ගත් කළ ‘බැංකුව’ යනුවෙන් ද එකට ගත් කළ ‘සමූහය’ යනුවෙන් ද නීති පරිදි මෙම වාර්තාවේ සඳහන් වෙයි. 2015 වාර්ෂික වාර්තාවේ ව්‍යුහයට අනුකූලව බැංකුවේ හා සමූහයේ ප්‍රධාන මූල්‍ය සාධක පිළිබඳව සාකච්ඡා කර තිබෙන අතර නිශ්චිතව සඳහන් කර නොමැති විට මූල්‍ය නොවන සාධක සාකච්ඡාවට ලක්කර තිබෙන්නේ බැංකුව සම්බන්ධයෙනි.

මෙම වාර්තාව ඔස්සේ බැංකුවේ වැදගත් සහ ප්‍රමාණාත්මක කටයුතු කෙරෙහි අවධානය යොමුකර තිබේ. එය කෙටිකාලීන, මධ්‍ය කාලීන හා දිගුකාලීන ගනුදෙනුකරුවන් උදෙසා වටිනාකම් මැවීමට බැංකුව සතු හැකියාව කෙරෙහි මෙම සාධක කෙතරම් දුරකට බලපවත්වන්නේද යන්න මත පදනම් වූ තක්සේරුවකි. මෙම වාර්තාවේ 318 පිටුවෙන් ආරම්භ වන ප්‍රමාණාත්මකබව හා වටිනාකම් නිර්මාණය කිරීම යන පරිච්ඡේදය යටතේ ප්‍රමාණාත්මකබව තීරණය කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව සාකච්ඡාකර තිබෙන සංකල්පය වන ‘2016 වෘත්තාන්තය’ පිළිබිඹු කරයි.

## 2016 වර්ෂය තුළ සිදුවූ වැදගත් සිදුවීම්

2016 වර්ෂය තුළ දී උඩුගම, උහන, ගලගෙදර, සියඹලාණ්ඩුව සහ කෝපායිය යන ප්‍රදේශවල නව ශාඛා 5 ක් විවෘත කරන ලදී. තවද, ජාතික ඉතිරිකිරීමේ බැංකුව 2016 ජූනි 23 වන දින සිට වෙළඳ මූල්‍ය ව්‍යාපාර මෙහෙයුම් ආරම්භ කරන ලදී. තවදුරටත් අපගේ ජාත්‍යන්තර බැංකු කටයුතු අංශය විසින් API පද්ධතිය ක්‍රියාත්මක කරන ලදී.

2016 වර්ෂයේ අපගේ බැංකු කළමනාකාරිත්වය තුළ විවිධ වෙනස්කම් සිදුවිය. එහිදී නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පාරිභෝගික ණය), නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (භාණ්ඩාගාර), නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මානව සම්පත් සංවර්ධන), වැඩ බලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (තොරතුරු තාක්ෂණ), වැඩ බලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්/අලෙවි) සහ උපදේශක (උපාය මාර්ග සහ අලෙවි) වශයෙන් නව සාමාජිකයන් හයදෙනෙකු බැංකුවේ ආයතනික කළමනාකාරිත්වයට පත් කරන ලදී. තවද, සහකාර සාමාන්‍යාධිකාරී (විගණන), සහකාර සාමාන්‍යාධිකාරී (මෙහෙයුම් – I), සහකාර සාමාන්‍යාධිකාරී (මෙහෙයුම් – III), සහකාර සාමාන්‍යාධිකාරී (ජාත්‍යන්තර බැංකු), සහකාර සාමාන්‍යාධිකාරී (ඉංජිනේරු), සහකාර සාමාන්‍යාධිකාරී (සැලසුම්) සහ සහකාර සාමාන්‍යාධිකාරී (මානව සම්පත් සංවර්ධන) වශයෙන් නව සාමාජිකයන් හත්දෙනෙකු බැංකුවේ විධායක කළමනාකාරිත්වයට පත් කරන ලදී.

## අනුකූලතාවය

අප බැංකුවේ 2016 වාර්ෂික වාර්තාව මගින් 2016 ජනවාරි 1 වන දින සිට දෙසැම්බර් 31 වන දින දක්වා වන මාස 12 ක කාලපරිච්ඡේදය ආවරණය කරන අතර, මූල්‍ය කටයුතු හා තිරසාර බව පිළිබඳව වාර්තා කිරීමේ දී අපි අපගේ සාමාන්‍ය වාර්ෂික වාර්තාකරණ ශෛලිය අනුගමනය කළෙමු. එය ගෝලීය වාර්තාකරණ මූලපිරීම් හි ඒ 4 මාර්ගෝපදේශ (Global Reporting Initiative (GRI) Sustainability Reporting Guidelines G4) වල ප්‍රධාන නිර්ණායක හා අනුකූල වෙයි. බැංකුවේ සමස්ත ව්‍යාපාරික මෙහෙයුම්හි සංකලිත කොටසක් ලෙස එය බැංකුවේ පවතින බාහිර හා අභ්‍යන්තර පාලන හා සහතික කිරීමේ පද්ධති වලට යටත්ව සිදුකර ඇත.

පෙර වර්ෂවල වාර්ෂික වාර්තා හා සසඳන විට මෙම වාර්ෂික වාර්තාවෙන් ආවරණය කර ඇති විෂය පථය, අංශ හා සීමා සම්බන්ධයෙන් සැලකිය යුතු වෙනස්කම් දක්නට නොමැත. බැංකුව විසින් මෑතක දී ප්‍රකාශයට පත්කරන ලද 2016 මාර්තු 26 වන දිනැති පෙර වර්ෂ වාර්ෂික වාර්තාවෙන් 2015

දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වූ කාලපරිච්ඡේදය ආවරණය කෙරිණ. නැවත වර්ගීකරණය කරන ලද හෝ සඳහන් කරන ලද සංසන්දනාත්මක මූල්‍ය තොරතුරු අදාළ පරිච්ඡේද වලින් අනාවරණය කිරීම හා විස්තර කිරීම සිදුකර තිබේ.

1971 අංක 30 දරන ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත සහ එහි සංශෝධන, 1988 අංක 30 දරන බැංකු පනත සහ එහි සංශෝධන, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනයන් හා මාර්ගෝපදේශ සහ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ රෙගුලාසි හා නියමයන් යන සියල්ල බැංකුවේ ක්‍රියාකාරකම් නියාමනය කරන මූලික ව්‍යවස්ථා වේ.

පෙර වර්ෂවල පරිදි ම මෙම වාර්තාවේ අන්තර්ගත මූල්‍ය තොරතුරු අදාළ නීති, රෙගුලාසි හා ප්‍රමිතීන් සමග අනුකූල වන අතර 179 පිටුවෙන් ඇරඹෙන මූල්‍ය වාර්තා පිළිබඳ පරිච්ඡේදයේ දැක්වෙන වාර්තා හා ප්‍රකාශන කිහිපයක් ඔස්සේ ඒ බව ප්‍රකාශ කර තිබේ.

මෙම ඒකාබද්ධ වාර්ෂික වාර්තාව පිළියෙල කිරීමේදී පහත දැක්වෙන මූලාශ්‍රයන් මගින් සපයා ඇති සංකල්ප, මූලධර්ම හා මාර්ගෝපදේශ අවශ්‍ය හා සුදුසු පරිදි උපයෝගී කරගන්නා ලදී.

- ගෝලීය වාර්තාකරණ මූලපිරීම තිරසාර වාර්තාකරණ මාර්ගෝපදේශ ඒ4 (2013) (Global Reporting Initiative (GRI) Sustainability Reporting Guidelines G4) ([www.globalreporting.org](http://www.globalreporting.org))
- අන්තර්ජාතික ඒකාබද්ධ වාර්තාකරණ රාමුව (2013) (The International Integrated Reporting Framework) ([www.theiirc.org](http://www.theiirc.org))
- ස්මාර්ට් ඒකාබද්ධ වාර්තාකරණ ක්‍රමවේදය Smart Integrated Reporting Methodology™ ([www.smart.lk](http://www.smart.lk))

**විමසීම්**

මෙම වාර්තාව සම්බන්ධයෙන් ඔබේ අදහස් හා යෝජනා ඇත්නම් අප අගය කරන අතර, ඒවා මුදල් හා සැලසුම් අංශය, ජාතික ඉතිරිකිරීමේ බැංකුව, 255, ගාලු පාර, කොළඹ 03 යන ලිපිනයට යොමුකළ හැකිය. (විද්‍යුත් ලිපිනය: [nsbgen@nsb.lk](mailto:nsbgen@nsb.lk))

## ඇල්මැති පාර්ශ්වයන්

බැංකුවේ තීරණ හා ක්‍රියාකාරකම් හේතුවෙන් සැලකිය යුතු බලපෑම්වලට ලක්වන සහ කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන වශයෙන් වටිනාකම් ජනිත කිරීමට බැංකුව කෙරෙහි බලපෑමක් ඇති කළ හැකි ක්‍රියාකාරකම් සහිත පාර්ශ්වයන් අපගේ ප්‍රධාන ඇල්මැති පාර්ශ්වයන් ලෙස හඳුනාගෙන ඇත. ඒ අනුව අප නිතර සම්බන්ධවන ඇල්මැති පාර්ශ්වයන් වන්නේ:

- කොටස්කරුවන්
- ගනුදෙනුකරුවන්
- සේවකයන්
- සැපයුම්කරුවන්
- නියාමකයන් සහ රාජ්‍ය ආයතන
- සමාජය සහ පරිසරය

### ඇල්මැති පාර්ශ්වයන්ගේ බැඳීම →

ඇල්මැති පාර්ශ්වයන් සමග බැඳීම වැඩසටහන්ගත මෙන්ම තත්කාර්ය යන දෙයාකාරයෙන්ම වේ. බොහෝ විට එය එම ආකාර දෙකේම සම්මිශ්‍රණයක් වන අතර ව්‍යවස්ථාපිත මෙන්ම ව්‍යාපාරික සම්බන්ධතා මත පදනම් වේ.

ඇල්මැති පාර්ශ්ව	බැඳීමේ ක්‍රමය	බැඳීම් වාර ගණන	සාකච්ඡා කළ මාතෘකා	ප්‍රතිචාර ක්‍රම
කොටස්කරු (මුදල් අමාත්‍යාංශය මගින් නියෝජනය කරන ශ්‍රී ලංකා රජය)	වාර්ෂික වාර්තාව අමාත්‍යාංශය සහ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම	වාර්ෂිකව	වාර්ෂික ප්‍රතිඵල සහ මූල්‍ය තත්ත්වය	නියමිත දින වනවිට වාර්තා ඉදිරිපත් කිරීම
	වාර්ෂික අයවැය	වාර්ෂිකව	ඒකාබද්ධ අරමුදල වෙතට කළ දායකත්වය	ඒකාබද්ධ අරමුදල වෙත දායකත්වය
	වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම	වාර්ෂිකව	නියාමන වාර්තාකරණයෙහි අනුකූලතාව සහතික කිරීම	පාලන සහ කාර්යපටිපාටි ස්ථාපනය
	උපායමාර්ගික ව්‍යාපාරික සැලැස්ම	වර්ෂ තුනකට වරක්	ව්‍යවස්ථාපිත අනුපාත පවත්වා ගෙනයාම සහතික කිරීම (ප්‍රාග්ධන ප්‍රමාණාත්මක බව, ද්‍රවශීල වත්කම් යනාදිය)	විනිවිදභාවය පවත්වාගෙන යාම
	කළමනාකරණ ලිපිය	වාර්ෂිකව	ජාල ව්‍යාප්තිය පිළිබඳ ශක්‍යතාව සහතික කිරීම	ප්‍රසම්පාදන තීරණ සඳහා අනුමැතිය
	මාධ්‍ය ප්‍රකාශන	අවශ්‍ය වූ විට	නව නිමැවුම් හඳුන්වාදීම සහ පවතින නිමැවුම් නැවත නව මුහුණුවරකින් හඳුන්වාදීමේ සැලසුම්	
	ප්‍රකාශන	අවශ්‍ය වූ විට	අඩු අක්‍රීය ණය අනුපාතයක් පවත්වාගැනීමට උපායමාර්ග	
	අතුරු මූල්‍ය ප්‍රකාශ	නෛමාසිකව	නීති සහ රෙගුලාසිවලට අනුකූලතාව සහතික කිරීම	
	කාලීන යාවත්කාලීන	අවශ්‍ය වූ විට	වෙළඳපොළ තත්ත්වය	
	ආයතනික වෙබ් අඩවිය	අවශ්‍ය වූ විට	ඉලක්ක ළඟා කරගැනීම	
	අධ්‍යක්ෂ මණ්ඩලය වෙත සාමාජිකයන් පත් කිරීම	අධ්‍යක්ෂ මණ්ඩලයේ වෙනස් වීමක් සිදුවන විට	භාණ්ඩ සහ සේවා මිලදී ගැනීම	
	ප්‍රසම්පාදන කමිටු වෙත සාමාජිකයන් පත් කිරීම	සතිපතා		
	ප්‍රසම්පාදන සැලසුම	වාර්ෂිකව		

ඇල්මැති පාර්ශ්වයන්

ඇල්මැති පාර්ශ්ව	බැඳීමේ ක්‍රමය	බැඳීම් වාර ගණන	සාකච්ඡා කළ මාතෘකා	ප්‍රතිඵල ක්‍රම
ගනුදෙනුකරුවන්	පාරිභෝගික ප්‍රවේශ ස්ථාන	අවශ්‍ය වූ විට	පොළී අනුපාත සහ නිමැවුම් සහ සේවා වල උසස්කරණ	නිමැවුම් සඳහා නව විශේෂාංග හඳුන්වාදීම
	ඉතුරුම් ආයෝජන කව පාසල් බැංකුකරණ ඒකක	අවශ්‍ය වූ විට	හඳුන්වාදුන් නව නිමැවුම් සහ සේවා	නිමැවුම් සඳහා උසස් කාක්ෂණික විශේෂාංග සම්බන්ධ කිරීම
	ඇමතුම් මධ්‍යස්ථානය	අවශ්‍ය වූ විට	අදාළ සහ විශ්වාසදායක බැංකුකරණ තොරතුරු වෙත ප්‍රවේශතාව	අලෙවිකරණ ව්‍යාපාර
	පාරිභෝගික තෘප්තිමත් භාවය පිළිබඳ සමීක්ෂණ	පාරිභෝගිකයන් හට අවශ්‍ය වූ විට	ප්‍රවර්ධනාත්මක ක්‍රියාකාරකම් පිළිබඳ දැනුවත් කිරීම	සෘජු ප්‍රවර්ධනාත්මක ව්‍යාපාර
	ආයතනික සිදුවීම්	කලින් කල	සපයන ලද සේවා පිළිබඳ තෘප්තිමත් බව	පාරිභෝගිකයන්ගේ ප්‍රවේශ ස්ථාන ඉහළ නැංවීම
	ආයතනික වෙබ් අඩවිය	අවශ්‍ය වූ විට	පාරිභෝගිකයන්ගේ අනාගත අපේක්ෂා	පාරිභෝගික සමීක්ෂණ
	ගනුදෙනුකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන්	අවශ්‍ය වූ විට	ණය ප්‍රදානය/ණය අයකර ගැනීම	ශාඛා විවෘත කිරීම සහ නැවත ස්ථානගත කිරීම.
	ආයතනික සමාජ ක්‍රියාකාරකම්	අවශ්‍ය වූ විට	බැංකුව සහ පිරිනැමූ නිමැවුම්/සේවා	පාරිභෝගික තෘප්තිමත් බව ඉහළ නැංවීම
	ප්‍රවර්ධනාත්මක ව්‍යාපාර	අවශ්‍ය වූ විට	පාරිභෝගික ගති ලක්ෂණ වෙනස්වීම සහ වෙළඳපොළ ප්‍රවණතා	
සේවකයන් (සේවක සමිති සහ විධායක සංගම් ඇතුළුව)	කළමනාකරුවන්ගේ සමුළු	තෛමාසිකව	පාරිශ්‍රමිකය	කාර්ය සාධන ඇගයීම් ක්‍රමය වැඩි දියුණු කිරීම
	ප්‍රාදේශීය සමාලෝචන රැස්වීම්	තෛමාසිකව/මාසිකව/ සතිපතා	කාර්ය සාධන ප්‍රසාද දීමනාව	උසස්වීම් ප්‍රදානය කිරීම
	කාර්ය සාධන ඇගයුම	වාර්ෂිකව	කාර්ය මණ්ඩලය උදෙසා සුබසාධන ක්‍රියාකාරකම්	සේවක මාරුවීම් ලබාදීම
	ස්ථාන මාරු මණ්ඩලය	තෛමාසිකව	බාසල් III ක්‍රියාත්මක කිරීම	දුක්ගැනවිලි හැසිරවීම
	අභ්‍යන්තර පුවත් ලිපි	තෛමාසිකව	අනාගත සැලසුම් සහ උපාය මාර්ගික සැලසුම ක්‍රියාත්මක කිරීම	පුහුණුව සහ සංවර්ධන අවස්ථා සැලසීම
	පොදු ආමන්ත්‍රණ පද්ධතිය හරහා විශේෂ නිවේදන	අවශ්‍ය වූ විට	අර්ථලාභී ප්‍රතිලාභ සහ දායකත්ව සැලසුම්	වාර්ෂික වැටුප් වර්ධක
	අභ්‍යන්තර ජාලයෙන් ප්‍රකාශ කළ චක්‍රලේඛ	අඛණ්ඩව	සේවකයන්ගේ කුසලතා සහ ප්‍රවීණතා වැඩිදියුණු කිරීම සඳහා පුහුණු කිරීම සහ වෙනත් පහසුකම්	විශේෂ ඇගයීම්
	පුහුණු වැඩසටහන්	පුහුණු කිරීමේ සැලැස්ම අනුව	විනය පරීක්ෂණ ක්‍රියාමාර්ග	විනය පරීක්ෂණ ක්‍රියාමාර්ග
	යථායෝග්‍ය රැස්වීම්	අවශ්‍ය වූ විට	විශේෂ ඇගයුම්	සේවකයන් අභිප්‍රේරණය කිරීමට/කාර්යසාධනය ඉහළ නැංවීම සඳහා ක්‍රියාවලි වෙනස් කිරීම්
	සැලසුම් කිරීම සහ ඉලක්ක පිහිටුවීම	අවශ්‍ය වූ විට	බැංකුවෙහි ක්‍රියාවලීන්, කාර්යපටිපාටීන් සහ සේවක දුක්ගැනවිලි	සේවක උත්තනි සහායකයන් පත් කිරීම
	මෙහෙයුම් කමිටු රැස්වීම්	අවශ්‍ය වූ විට		
	සුබසාධන ක්‍රියාකාරකම් සහ ක්‍රීඩා සංගමය මෙහෙයවීම	අවශ්‍ය වූ විට	වැටුප් සහ වැටුප් නොවන ප්‍රතිලාභ පිළිබඳ සාමූහික ගිවිසුමේ ක්‍රියාත්මක කිරීම	සාමූහික ගිවිසුම අත්සන් කිරීම
	සාමූහික ගිවිසුම් පිළිබඳ කතිකාවන්	වර්ෂ 3 කට වරක්		

ඇල්මැනි පාර්ශ්වයන්

ඇල්මැනි පාර්ශ්ව	බැඳීමේ ක්‍රමය	බැඳීම් වාර ගණන	සාකච්ඡා කළ මාතෘකා	ප්‍රතිචාර ක්‍රම
සැපයුම්කරුවන්	ප්‍රසම්පාදන සැලසුම්	වාර්ෂිකව	බැංකුවෙහි අවශ්‍යතාව	මිල ගණන් කැඳවීම
	ප්‍රසම්පාදන ක්‍රියාකාරකම්	අවශ්‍ය වූ විට	සැපයුම්කරුවන්ගේ ලියාපදිංචිය	භාණ්ඩ සහ සේවා සැපයීමට ගිවිසුම් අත්සන් කිරීම
	සැපයුම්කරුවන් හමුවීම්	අවශ්‍ය වූ විට	ප්‍රසම්පාදන අවස්ථා	ගිවිසුම්මය බැඳීම්වලට ගෙවීම්
	ස්ථාන සුපරීක්ෂණ	අවශ්‍ය වූ විට	ගිවිසුම් ප්‍රකාර කාර්යයන් ඉටු කිරීම	සැපයුම්කරුවන් තෝරා ගැනීම
	නිමැවුම් පැහැදිලි කිරීම	අවශ්‍ය වූ විට	විකිණීමෙන් පසු නඩත්තු සේවා සැලසුම්	කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම
	ටෙන්ඩර් දැන්වීම්	අවශ්‍ය වූ විට	වගකීම් සහතික සැලසුම්	බලපත්‍ර අළුත් කිරීම
	තොරතුරු/දැන්වීම් ප්‍රකාශ කිරීම	අවශ්‍ය වූ විට	නිෂ්පාදන ගුණත්ව දෝෂ මිල කතිකාවන්	
නියාමකයන් සහ රාජ්‍ය ආයතන	විධාන සහ චක්‍රලේඛ	නිකුත්කළ විට	බැංකුවේ කාර්යසාධනය	කාලීන වාර්තා
ශ්‍රී ලංකා මහ බැංකුව	මූල්‍ය ප්‍රකාශන	තෙලමාසිකව/වාර්ෂිකව	ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ විශේෂිත බලපත්‍රලාභී බැංකු සඳහා නිකුත් කරන ලද නියාමන සහ විධාන	අධීක්ෂණ කාර්යය කෙරෙහි ප්‍රතිචාර සහ ක්‍රියා
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය	ව්‍යවස්ථාපිත පරීක්ෂා	වාර්ෂිකව	විගණනයට අදාළ කරුණු	විගණන විමසුම්වලට පිළිතුරු
දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව	නියාමන ආයතන වලට කාලීන වාර්තා	කලින් කලට	ආදායම් බදු දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ බදු නියාමන රෙගුලාසි සඳහා වන අනුකූලතාව	බදු සහ වෙනත් ව්‍යවස්ථාපිත ගෙවීම්
විගණකාධිපති දෙපාර්තමේන්තුව	සම්මුඛ සාකච්ඡා සහ රැස්වීම්	අවශ්‍ය වූ විට		කර්මාන්ත සහ වෘත්තීය කාර්යය කෙරෙහි ප්‍රතිචාර සහ යෝජනා
වෙනත් රාජ්‍ය සංවිධාන	විශේෂඥ මත	අවශ්‍ය වූ විට		
වෘත්තීය සංවිධාන සහ ව්‍යාපාරික ප්‍රජාව	තරගවලට සහභාගීත්වය	අවශ්‍ය වූ විට		
	වාර්ෂික වාර්තාව	වාර්ෂිකව	ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනය මගින් නිකුත් කළ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත සහ ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත	
			බැංකු බලපත්‍ර ගාස්තු	
			කම්කරු රෙගුලාසි	
			අලෙවිකරණ සහ ප්‍රවර්ධනාත්මක ව්‍යාපාර	
			තෘගු සහ සම්මාන	
			නව ශාඛා විවෘත කිරීමට අනුමැතිය	
			අදාළ තීති සහ රෙගුලාසි	

ඇල්මැති පාර්ශ්වයන්

ඇල්මැති පාර්ශ්ව	බැඳීමේ ක්‍රමය	බැඳීම් වාර ගණන	සාකච්ඡා කළ මාතෘකා	ප්‍රතිචාර ක්‍රම	
සමාජය සහ පරිසරය	මාධ්‍ය ව්‍යාපාර	අවශ්‍ය වූ විට	නිමැවුම් සහ සේවා දියත් කිරීම සහ නැවත දියත් කිරීම බැංකුව විසින් ප්‍රදානය කළ ශිෂ්‍යත්ව බැංකුව මගින් ක්‍රියාත්මක කළ සමාජ වගකීම් ක්‍රියාකාරකම් රැකියා අවස්ථා	ආයතනික සමාජ ක්‍රියාකාරකම් විමසුම්වලට ප්‍රතිචාර බඳවාගැනීම් ශාඛා විවෘත කිරීම සහ ATM යන්ත්‍ර ස්ථාපනය කිරීම විශේෂාංග සහිත නිමැවුම් හඳුන්වාදීම පාසල් බැංකුකරණ ඒකක සහ ඉතුරුම් ආයෝජන කව	
	ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘති				
	අනුග්‍රාහකත්ව				
	මාධ්‍ය ප්‍රකාශ				
	මහජන සම්බන්ධතා ක්‍රියාකාරකම්				
	විශේෂ සිදුවීම්				
	බඳවාගැනීම්				
	රජයේ යටිතල පහසුකම් ව්‍යාපෘතිවලට අරමුදල් සැපයීම				
	බෙදාහැරීම් මාර්ග				අඛණ්ඩව
	ආයතනික වෙබ් අඩවිය				අඛණ්ඩව
ඇමතුම් මධ්‍යස්ථානය	අඛණ්ඩව				

ඊට අමතරව, බැංකුව පහත සඳහන් සංවිධානවල සාමාජිකත්වය දරන අතර ඒ හරහා ක්ෂේත්‍රයේ අනෙකුත් ආයතන හා මහජනතාව සමඟ වඩාත් පුළුල් ලෙස කටයුතු කරයි.

- ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය
- ලෝක ව්‍යාප්ත අන්තර් බැංකු මූල්‍ය විදුලි සංදේශ සංගමය (SWIFT)
- යුරෝපීය රෝගී ගෙවීම් ප්‍රජාව
- ලංකා ක්ලියර් (පුද්ගලික) සමාගම
- ශ්‍රී ලංකා SWIFT පරිශීලක සමූහය
- ලෝක ඉතිරිකිරීමේ බැංකු ආයතනය
- ශ්‍රී ලංකා සේවා සම්මේලනය

## ප්‍රමාණාත්මකබව සහ වටිනාකම් නිර්මාණය

බැංකු විධායකයන්, සේවකයන් සහ ප්‍රධාන ඇල්මැති පාර්ශ්වයන් සම්බන්ධවන විස්තීර්ණ අනුරූපිත ක්‍රියාවලියක් හරහා, අපි අපේ ව්‍යාපාරයේ ප්‍රමාණාත්මකබව සහ වටිනාකම නිර්මාණය කිරීම පිළිබඳ වඩාත්ම වැදගත් අංශ 35 යැයි අප සලකන ලැයිස්තුවක් නිර්මාණය කළෙමු.


අංශ	බැංකුවෙහි තිරසාරබවේ සන්දර්භය සම්බන්ධයෙන් වැදගත්කම	අභ්‍යන්තර	පාරිභෝගිකයන්	ප්‍රජාව	සැපයුම්කරුවන්	නියාමකයන්	බැංකුව වෙත	ඇල්මැති පාර්ශ්වයන් වෙත	වාර්තාව
<b>ආර්ථික</b>									
1	ආර්ථික කාර්යසාධනය	H	⊗				H	H	ඔව්
2	වෙළඳපොළ පැවැත්ම	H	⊗				H	H	ඔව්
3	වකු ආර්ථික බලපෑම	H		⊗			H	H	ඔව්
4	ප්‍රසම්පාදන භාවිතා	L	⊗				H	L	ඔව්
<b>පාරිසරික</b>									
5	ද්‍රව්‍ය	L					L	L	නැත
6	බලශක්තිය	M	⊗				H	M	ඔව්
7	විමෝචන	L					L	M	නැත
8	අපවහ සහ අපද්‍රව්‍ය	M	⊗				M	M	නැත
9	නිෂ්පාදන සහ සේවා	M		⊗			M	M	නැත
<b>සමාජයීය: ශ්‍රම භාවිතාව සහ යෝග්‍ය පරිදි සේවය</b>									
10	සේවා නියුක්තිය	H	⊗			⊗	H	H	ඔව්
11	කම්කරු/කළමනාකරණ සම්බන්ධතා	H	⊗	⊗			H	H	ඔව්
12	වෘත්තීය සෞඛ්‍ය සහ ආරක්ෂාව	M	⊗				H	M	ඔව්
13	පුහුණුව සහ අධ්‍යාපනය	H	⊗			⊗	H	H	ඔව්
14	විවිධත්වය සහ සමාන අවස්ථා	H	⊗		⊗		H	H	ඔව්
15	කාර්තාවන් සහ පිරිමින් සඳහා සමාන වැටුප්	H	⊗		⊗		H	H	ඔව්
16	ශ්‍රම භාවිතාව සඳහා සැපයුම්කරු තක්සේරුව	M				⊗	M	M	නැත
17	ශ්‍රම භාවිතා දුක්ගැනවිලි යාන්ත්‍රණ	H	⊗				H	H	ඔව්



අංශ		බැංකුවෙහි තිරසාරවේ සන්දර්භය සම්බන්ධයෙන් වැදගත්කම	අභ්‍යන්තර	පාරිභෝගිකයන්	ප්‍රජාව	සැපයුම්කරුවන්	නියාමකයන්	බැංකුව වෙත	ඇල්මැති පාර්ශවයන් වෙත	වාර්තාව
<b>සමාජයීය: මානව හිමිකම්</b>										
18	වෙනස් කොට නොසැලකීම	H	⊗		⊗			H	H	ඔව්
19	සාංගමික නිදහස සහ සාමූහික කේවල් කිරීම	H	⊗			⊗		H	H	ඔව්
20	ළමා ශ්‍රමය	H	⊗		⊗			H	H	ඔව්
21	බලෙන් හෝ අනිවාර්ය ශ්‍රම ග්‍රහණය	H	⊗		⊗			H	H	ඔව්
22	ආරක්ෂක පිළිවෙත්	M	⊗					M	M	නැත
23	තක්සේරුව	M	⊗					M	M	නැත
24	සැපයුම්කරුගේ මානව හිමිකම් තක්සේරුව	M				⊗		M	M	නැත
25	මානව හිමිකම් දුක්ගැනවිලි යාන්ත්‍රණය	H	⊗					H	H	ඔව්
<b>සමාජයීය: සමාජය</b>										
26	දේශීය සමාජ	H		⊗	⊗			H	H	ඔව්
27	දූෂණ-විරෝධී	H	⊗					H	H	ඔව්
28	අනුකූලතාව	H	⊗				⊗	H	H	ඔව්
29	සමාජය කෙරෙහි බලපෑම වෙනුවෙන් සැපයුම්කරුගේ තක්සේරුව	M				⊗		H	M	ඔව්

ප්‍රමාණාත්මක බව සහ වටිනාකම් නිර්මාණය

අංශ	බැංකුවෙහි තිරසාර බවේ සන්දර්භය සම්බන්ධයෙන් වැදගත්කම	අභ්‍යන්තර	පාරිභෝගිකයන්	ප්‍රජාව	සැපයුම්කරුවන්	නියාමකයන්	බැංකුව වෙත	ඇල්මැනි පාර්ශවයන් වෙත	වාර්තාව
<b>සමාජයීය: නිමැවුම් වගකීම</b>									
30	නිමැවුම් සහ සේවා ලේබල් කිරීම	H	⊗	⊗			H	H	ඔව්
31	අලෙවිකරණ සන්නිවේදනය	H	⊗	⊗			H	H	ඔව්
32	පාරිභෝගික පෞද්ගලිකත්වය	H	⊗	⊗			H	H	ඔව්
33	අනුකූලතාව	H	⊗			⊗	H	H	ඔව්
34	නිමැවුම් කළඹ	H		⊗			H	H	ඔව්
<b>වෙනත් මාතෘකා</b>									
35	බැංකුවෙහි ආයතනික සමාජ වගකීම්	H					H	H	ඔව්



### කළමනාකරණ ප්‍රවේශය

ගෝලීයකරණය සහ නිරන්තර තාක්ෂණික දියුණුවීම් ක්‍රියාත්මක නව ආයතන නවදුරටත් සිය තරඟකාරීත්වය රඳවා ගැනීම සඳහා ඉදිරියේදී පැන නගින විවිධ අභියෝග සහ අවස්ථාවන්ට මුහුණ දීමේදී යහ පරිචයන් සක්‍රීයව උපයෝගී කරගැනීමේ වගකීම ඉසිලිය යුතු වේ. ව්‍යාපාරික කටයුතු වල ආර්ථික, සාමාජිකය හා පාරිසරික බලපෑම් තක්සේරු කිරීමත් තිරසාර පරිචයන් කළමනාකරණ ප්‍රවේශයට ඒකාබද්ධ කර ගැනීමත් අතිශයින් වැදගත් වේ.

දේශයට සේවය කරනු ලබන වස් ජාතික ඉතිරිකිරීමේ බැංකුව දේශීය ආර්ථිකයෙහි මනාව ස්ථාපිතව පවතින ආයතනයකි. ඉතුරුම් සංස්කෘතියක් පෝෂණය කිරීම සඳහාත් බැංකුකරණ කටයුතු ශ්‍රී ලාංකික සමාජයෙහි සියලුම කොටස් සඳහා පහසු, ආතතියෙන් තොර ක්‍රියාකාරකමක් බවට පත් කරනු පිණිස ද බැංකුව කැප වී සිටියි.

අපගේ කළමනාකරන ප්‍රවේශය පිලිබඳවත්, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ආර්ථික, සාමාජිකය සහ පාරිසරික බලපෑම් කළමනාකරණය කරනු ලබන අන්දම පිලිබඳවත් පහත දැක්වෙන සාකච්ඡාව මගින් නිරූපිතය. තවද මෙහි සඳහන් සාධක තීරණාත්මක සාධක ලෙසින් අප විසින් සලකන්නේ මන්ද, එකී සාධක කළමනාකරණය කිරීම පිණිස අප විසින් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද, අපගේ ප්‍රවේශය ඇගයීමට ලක් කරනුයේ කෙසේද, සහ එහි ප්‍රතිඵල කෙබඳුද යන්න පිලිබඳවද ඊට ඇතුළත්ය.

විචලිත ආර්ථික තත්ත්වයන් මධ්‍යයේ වුවද ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් 2016 වර්ෂයේදී මතු නම් වශයෙන් දක්වා ඇති විවිධ සම්මාන හා ඇගයීම්වලට පාත්‍රවන ලදී. අඛණ්ඩව දහහතර වන වසරටත් පිරිනමන ලද 'ක්‍රිතව ඒ' (Ika) ඊව් රේටින්ස් ශ්‍රේණිගත කිරීම් ශ්‍රී ලංකාවේ සුරක්ෂිතම බැංකුව ලෙසින් ග්ලෝබල් ගයිනැන්ස් වෙතින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව නම් කරනු ලැබීම යනාදිය අප ආයතනය තුළ ක්‍රියාත්මක සවිමත් කළමනාකරණ ප්‍රවේශයට සාක්ෂි වේ.

පහත සඳහන් නිර්නායක අතුරින් එකක් හෝ අදාළ වන්නේ නම් ඒ කරුණ මත එකී සාධකය බැංකුවට සැලකිය යුතු කරුණක් වශයෙන් හඳුනා ගන්නා ලදී.

1. අභ්‍යන්තර හා බාහිර පාර්ශ්වකරුවන් අතිශය වැදගත්කොට සලකන අපේක්ෂා හා සැලකීම් 35 (විවිධ ආකාරයෙන් සම්බන්ධ කර ගැනීම මගින් හා මූලික ලිපිලේඛන මගින් නිර්ණය කර ඇත)
2. යම් අංශයක් බැංකුවට අවදානමක් වන්නේද එසේ නැතිනම් එය වටිනාකමක් එකතු කරන්නේද යන්න
3. ගෝලීය වාර්තාකරණ මූල පිරිම (GRI) G4 මාර්ගෝපදේශයන්හි සඳහන් අංශ

ඒ අනුව පහත සඳහන් අංශ ආර්ථික සාමාජික සහ පාරිසරික මට්ටමින් වැදගත් වන බවට හඳුනාගෙන ඇත.

### වැදගත් ආර්ථික අංශ

ජාතින්ගේ සුබසාධන සමග සාමාජික හා පාරිසරික සෞඛ්‍ය සහතික කිරීම සඳහා දායක වීමට බැංකුවේ ආර්ථික සෞභාග්‍යය අත්‍යවශ්‍ය වන බැවින් බැංකුව එහි ආර්ථික කාර්යසාධනයට නිසි ප්‍රමුඛත්වය ලබා දීම සිදුවේ. ඒ අනුව මූල්‍යමය ඉලක්ක හා මූල්‍යමය නොවන ඉලක්ක යන දෙවර්ගයම ආයතනික ව්‍යාපාරික සැලැස්මෙහි සහ ඒ හා සම්බන්ධ අයවැයට ඇතුළත් කර තිබේ.

සෑම සාමාජික අංශයකටම පාහේ අදාළ වන අන්දමින් අපගේ නිමැවුම් හා සේවා වැඩිදියුණු කිරීම මගින් ශ්‍රී ලංකාව තුළ අපගේ වෙළඳපොළ තත්ත්වය ව්‍යාප්ත කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසිනි. එමෙන්ම අපගේ ක්ෂේත්‍රය තුළ වෙළඳපොළ නියමුවා බවට පත්වනු පිණිස සහ කළමනාකාරීත්ව පරිචයන් අප විසින් අනුගමනය කරනු ලැබ ඇති අතර අවශ්‍ය අභ්‍යන්තර ක්‍රියාවලීන් නිසි පරිදි පෙළගස්වා තිබේ.

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ විවිධාංගීකරණය වටිනාකම් සියල්ල ඇතුළත් ගුණාංග එහි ශ්‍රමබලකාය, ගනුදෙනුකාර සංවිනය හා නිමැවුම් මාලාව යනාදියෙන් පෙන්නුම් කරයි. හැකි සෑම ප්‍රායෝගික අවස්ථාවකදීම අදාළ ප්‍රදේශයේ වෙසෙන පුද්ගලයන් සේවයට බඳවා ගැනීමට අපි කැමැත්තක් දක්වන්නෙමු. මන්ද එමගින් අනෙකුත් ප්‍රදේශවල පිහිටි ශාඛා හා කාර්යාලවලට අදාළව වරින්වර සේවක අවශ්‍යතා පිළිබඳව තත්කාලීන අවබෝධයක් ලබා ගැනීමට හැකි වන අතරම ආයතනික කණ්ඩායම තුළ විවිධත්වය ඉහළ නැංවෙන හෙයිනි.

ශාඛා 250 කින් සහ පුළුල් ස්වයංක්‍රීය ටෙලර් ජාලයකින් සමන්විත ජාතික ඉතිරිකිරීමේ බැංකුව සතු ගනුදෙනුකාර පිවිසුම් ස්ථාන දීප ව්‍යාප්තව පවතී. ජනතාව සඳහා ඉතුරුම් හා ආයෝජන අවස්ථා හා පහසුකම් අඩු අතිශයින්ම ග්‍රාමීය පළාත්හි නව ශාඛා හා ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර උපාය මාර්ගිකව ස්ථානගත කරනු ලැබිණි. පසුගිය වසර ගණනාව පුරාවට පාසල් තුළ කාර්මාන්ත ශාලාවල සහ සතිපොළ හා සතිඅන්ත පොළවල ගැවසෙන පිරිස් අතර ඉතිරිකිරීම් පුරුද්ද දිරිගැන්වීමට තුඩු දෙන බැංකුකරණ විසඳුම් සැපයීමේ ඉමහත් සාර්ථකත්වයක් පිවිසුම්ගත බැංකුකරණ (POS) සේවා මගින් සැපයෙයි.

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ වෙළඳපොළ නියෝජනය පහත සඳහන් ආකාරද ඇතුළුව විවිධ ආකාරයෙන් දේශීය ප්‍රජාව කෙරෙහි බලපෑම් ඇති කරයි.

- රැකියා උත්පාදනය
- සැපයීම් ජාලයට අයත් පුද්ගලයින්ට හා ආයතනවලට සහාය ලබා දීම
- දැනුම හා කුසලතා සංවර්ධනය
- අනෙකුත් ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමට සහාය වීම.

ශ්‍රී ලාංකිකයින් ඉතිරිකිරීම පිළිබඳව මූලික සිද්ධාන්තයන් උගන්වන වසර 180 කට අධික උරුමයක් සහිත ජාතික ඉතිරිකිරීමේ බැංකුව වෙතින් බව නොරහසකි. ශ්‍රී ලංකාව තුළ ඉතරුම් සංස්කෘතියක් ගොඩනැංවීමේ අගය අපි හදුනාගෙන සිටින්නෙමු. එමෙන්ම විදේශගත ශ්‍රමිකයන් විසින් දළ දේශීය නිෂ්පාදිතය උදෙසා දක්වනු ලබන දායකත්වයද හොඳින්ම හඳුනාගෙන ඇති අපි විසින් විදේශීය ප්‍රේෂණ ප්‍රේමිත කළමනාකරණය මෙන්ම අනේවාසික විදේශ මුදල් හා තේවාසික විදේශ මුදල් ගිණුම් සඳහා තැන්පතු සංවලනය ඉහළ නැංවීමට අදිටන් කර සිටිමු. ශ්‍රී ලාංකික විදේශ ශ්‍රමිකයන් හට සහාය වනු පිණිස එන්එස්බී යූ ට්‍රස්ට් නමින් නව විදේශ සේවා ප්‍රේෂණ සේවාවක්ද අප විසින් හදුන්වා දෙනු ලැබිණි. මෙම වර්ෂය තුළදී මැද පෙරදිග හා ඉතාලියේ සේවයේ නියුතු සංක්‍රමණික සේවකයින් වෙතින් ලද විදේශ ප්‍රේෂණවල සැලකිය යුතු වැඩිවීමක් වාර්තා වූණු අතර ජපානය, කොරියාව හා ඕස්ට්‍රේලියාව වැනි රටවලද අපගේ සේවා ව්‍යාප්තව පවතී. විශ්වාසනීය වගකිවයුතු රාජ්‍ය බැංකුවක් වශයෙන් ජාතික ඉතිරිකිරීමේ බැංකුව ඔවුන්ගේ ප්‍රේෂණ සම්බන්ධයෙන් භාරකාර භූමිකාවක් ඉදිරිපත් කිරීමට ලැබීම පිළිබඳ ආධිමිබර වන්නෙමු. මෙම ප්‍රේෂණ සම්බන්ධයෙන් අවශ්‍ය පහසුකම් සලසනු වස් ලොව වටා ස්ථාපිත ප්‍රමුඛ පෙළේ විනිමය හුවමාරු ආයතන සමඟ බැංකුව සබඳතා පවත්වයි. මෙම සේවාව ආශ්‍රිත පහසුකම් සැලසීම සඳහා බැංකුව සම්බන්ධ වී සිටින විනිමය හුවමාරු ආයතන 34 අතරට මනිග්‍රැම් ඉන්ටර් නැෂනල් සහ යුරෝපීයරෝ සමුහයද අයත් වේ.

යටිතල පහසුකම් ව්‍යාපෘති නිවාස සංවර්ධන ව්‍යාපෘති යනාදිය පිළිබඳ යොමු වූණු විශේෂ අවධානය ඇතිව රාජ්‍ය හා පෞද්ගලික ආයතන විසින් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති, නිවාස සංවර්ධන ව්‍යාපෘති යනාදිය පිළිබඳ යොමුවූණු විශේෂ අවධානය ඇතිව රජය හා පෞද්ගලික ආයතන විසින් ක්‍රියාත්මක සංවර්ධනය උදෙසා අරමුදල් ප්‍රමාණවත් බවට සහතික විය හැකි ජාතික ව්‍යුහයක් සවිමත් කරනු වස් ජාතික ඉතිරිකිරීමේ බැංකුව එහි අඛණ්ඩ දායකත්වයක් දක්වනු ලබයි. බැංකුවේ ආයෝජන කළමිත් 95.7% ක ප්‍රතිශතය ඉක්මවා රාජ්‍ය සුරැකුම්පත් ආයෝජන පවතී.

මෙම සාධක බැංකුව විසින් ජනිත කරගන්නා ලද වටිනාකම් වන අතර ඒවා පහත දැක්වෙන පරිදි රජය වෙත සැලකිය යුතු දායකත්වයක් දක්වා තිබේ.

- අදායම් බදු
- වක්‍ර බදු
- මහා භාණ්ඩාගාරයට ගෙවූ විශේෂ ගාස්තු
- ලාභාංශ ලෙස ඒකාබද්ධ අරමුදලට දැක්වූ දායකත්වය

මෙම වකවානුවේ දක්නට ලැබෙන තාක්ෂණික දියුණුවට සමගාමීව බැංකු කටයුතු ඉදිරියට ගෙන යාමේ වැදගත්කම සහ එම තාක්ෂණික දියුණුව මගින් මූල්‍ය සේවා ක්ෂේත්‍රයට ඇති කෙරෙන බලපෑම් ද අපි හඳුනාගෙන සිටිමු. සිය නිවසේ සිටම හෝ ගමනාගමනයේ යෙදෙන අතරතුර සිය බැංකු ගනුදෙනු ඉටු කරලීමට අපේක්ෂා කරන හෝ එලෙස කටයුතු කිරීමට හැකි ජනතාවගේ පහසුව වැඩිදියුණු කරලීමට අපගේ අන්තර්ජාල බැංකුකරණ හා කෙටි පණිවුඩ බැංකුකරණ පහසුකම් යටතේ හැකි විය. එමෙන්ම අපගේ සේවා ජාලය හරහා එකම ස්ථානයකදී අවශ්‍යතා සියල්ල ඉටුකර ගැනීම

පහසුව සහිතව බිල්පත් සඳහා ගෙවීම් සිදුකිරීමද අප හඳුන්වා දී ඇත. ප්‍රමුඛ පෙළේ උපයෝගී සේවා සැපයුම්කරුවන්, විදුලි සංදේශ සේවා හා ප්‍රධාන රක්ෂණ සමාගම් මගින් අප සම්බන්ධව සිටියි. එමෙන්ම දිවයිනෙහි බැංකු බොහොමයකට පාහේ අරමුදල් ප්‍රේෂණය කිරීමේ හැකියාව අන්තර්ජාල බැංකු පහසුකම් මගින් සැලසෙයි.

ගනුදෙනුකාර හැසිරීම පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමටත් ගනුදෙනුකාර පහසුව හා තෘප්තිය ඉහළ නැංවීම පිණිසත් අප විසින් අඛණ්ඩව පර්යේෂණ පවත්වනු ලැබෙයි. ඒ අනුව බැංකුව මගින් ඉදිරිපත් කෙරෙන නිමැවුම් හා සේවාවන් ප්‍රතිනිර්මාණය හා යළි හඳුන්වාදීම සිදු කෙරෙයි.

**වැදගත් පාරිසරික අංශ**

ආයතන කෙරෙහි පාරිසරික අවදානම් මගින් එල්ල කෙරෙන බලපෑම සැලකිය යුතු වන්නකි. මන්ද යත් ආයෝජන තීරණ ඇල්මැති පාර්ශවයන්ගේ ක්‍රියාකාරීත්වය හා රාජ්‍ය නියාමන යන සියල්ල කෙරෙහි එය බලපෑම් ඇති කරන හෙයිනි. නියඟ, අධික උෂ්ණත්වය සහ ගං වතුර යනාදිය බහුල වශයෙන් පීඩා ගෙන දුන් ගෙවුණු දශකය තුළ ලොව කර්මාන්ත, ජනගහනය සහ ජෛව පද්ධතිවලට වූණු බලපෑමක් සමග මෙකී අවදානම වඩාත් දැඩිව දැනෙන සුළු විය. ස්වභාව සම්පත් ක්‍රමයෙන් ක්ෂය වී යන වනාවරණයක් තුළ බැංකුව පෘථිවි තලයේ හා බැඳුණු ඇල්මැති පාර්ශවයක් ලෙස ජාතික ඉතිරිකිරීමේ බැංකුව හඳුනා ගෙන සිටියි. පරිසර හිතකාමීත්වය වෙනුවෙන් ආයතනික වශයෙන් සතු වගකීම ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් හොඳින් වටහා ගෙන සිටින බැව් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය විසින් දියත් කරන ලද ප්‍රජා මූල බලශක්ති උත්පාදන ව්‍යාපෘතියක් වන සුර්ය බල සංග්‍රාමය උදෙසා දක්වන ලද සක්‍රීය භූමිකාව තුළින් විද්‍යාමාන වෙයි.

සේවා ඉලක්ක කර ගත් ආයතනයක් වශයෙන් ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙහි භෞතික යෙදවුම් ද්‍රව්‍ය භාවිතය අවම මට්ටමක පවතී. එබැවින් අධික උපයෝජනය, අන්තරාදායක අප ද්‍රව්‍ය උත්පාදනය/මුදා හැරීම යනාදී කරුණු සම්බන්ධයෙන් සෘජු හා සැලකිය යුතු ආකාරයේ පාරිසරික බලපෑමක් බැංකු මෙහෙයුම් මගින් ඇති නොකෙරේ. ද්‍රව්‍යමය හා බල ශක්ති යෙදවුම් කාර්යක්ෂම හා වගකීම් සහගත ලෙස පරිහරණය කිරීමට සමත් උගත් කාර්ය මණ්ඩලයක් අප සතු වේ. අප ආයතනය විසින් භාවිතා කරනු ලබන අත්පත්‍රිකා හා බැනර් ආදී ප්‍රවර්ධන ද්‍රව්‍ය ස්වභාවිකවම දිරාපත්වන මාදිලියේ ද්‍රව්‍ය වේ. ඉවතලන කඩදාසි එක් රැස්කර ප්‍රතිවක්‍රීකරණය සඳහා භාරදෙනු ලැබේ. ඊට අමතරව බලශක්ති කාර්යක්ෂම ලෙස භාවිතා වන කාර්යාලීය පරිසරයක් ගොඩනැංවීමේ ක්‍රියාවලියෙහි ද අපි නිරත වන්නෙමු.

පර්යේෂණ මගින් මේ වන විට සොයා ගෙන ඇති කරුණක් නම් කාර්යාලීය වටපිටාව තුළදී පරිසරය සමග සම්බන්ධ විය හැකි තත්වයක් පවතින අවස්ථාවලදී එය සේවක සන්තෘප්තියට හා ඵලදායිතාවට හේතු පාදක වන බැවිය. අප ශාඛා පරිශ්‍රයන්හි ආකර්ශණීය පෙනුමක් පවත්වාගෙන යාමට ජාතික ඉතිරිකිරීමේ බැංකුව නිරන්තරයෙන් උත්සුක වෙයි. නව ගොඩනැගිලි ඉදිකිරීම් යනාදියේදී එම පරිශ්‍රයන්හි පවතින ස්වභාවික රැකවල් සියල්ල

ඉවත් නොකොට හැකිතාක් දුරට සංරක්ෂණය කිරීමට ප්‍රයත්න දරනු ලබයි. නිවාස ණය පහසුකම් පිරිනැමීමට ප්‍රථම එම නිවාස ඉදිකිරීම් පළාත් පාලන ආයතන වෙතින් නෛතික අවසරය ලබාගෙන ඇති බව සහතික කරගනිමින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව සිය ව්‍යාපාරික කටයුතු වලදී ද එවැනි පරිසර හිතකාමී ප්‍රවේශයක් අනුගමනය කරයි.

**වැදගත් සමාජීය අංශ**

**ශ්‍රම භාවිතය සහ මනා සේවය**

බැංකුවේ මානව සම්පත් ප්‍රවේශයේ පොදු පරමාර්ථ පහත පරිදි වේ.

- නියාමන ආයතනවල රීති, රෙගුලාසි හා මාර්ගෝපදේශ වලට අනුකූල වීම.
- බැංකු ක්ෂේත්‍රය තුළ තරගකාරී මට්ටමක් අත්කර ගැනීම සඳහා බැංකුව සංවර්ධනය කිරීම.
- සේවකයන්ගේ තනි පුද්ගල ඉලක්ක බැංකුවේ උපාය මාර්ගික පරමාර්ථ සමග ගලපමින් මානව සම්පත්වල ඵලදායී උපයෝජනය හා උපරිම සංවර්ධනය සහතික කිරීම.
- සේවකයන් තුළ ඉහළ චිත්ත ධෛර්යයක් ඇතිකිරීම හා පවත්වාගෙන යාම සහ ඔවුන්ගේ කාර්ය පරිසරය සහ රැකියාව පිළිබඳ තෘප්තිමත්භාවය ඉහළ නැංවීම.
- සමාජයේ අවශ්‍යතාවලට සදාචාර සම්පන්නව හා සාමාජීය ප්‍රතිචාර දැක්වීම.

විවිධත්වය හා සියළු දෙනා සම්බන්ධ කර ගැනීම වූ කලී ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් උසස් කොට සලකනු ලබන මූලික වටිනාකම්ය. විවිධත්වයෙන් සහ සියලු දෙනා ඇතුළත් වන කාර්ය පරිසරයක් ගොඩනැංවීම හා පවත්වාගෙන යාම මෙන්ම සෞඛ්‍ය සම්පන්න ධනාත්මක කාර්ය පරිසරයක් ප්‍රවර්ධනය කිරීම පිණිස අපි කැපවී සිටිමු. සමාජයේ සෑම අංශයකටම පාහේ සේවා හා නිමැවුම් සපයන අපගේ නිමැවුම් මාලාව, ශ්‍රම බලකාය හා ගනුදෙනුකාර සංවිනය තුළින් මේ බව පිළිඹිබු වෙයි. තවද සේවකයාගේ ජාතිය, ආගම, ස්ත්‍රී/පුරුෂ සමාජභාවය, වයස විවාහක/අවිවාහක හෝ ආබාධිත බව යන සාධක මත වෙනස් නොවන සම අවස්ථා තව බඳවා ගැනීම් වලදී, වේතන පිරිනැමීමේදී හා වෘත්තීය උසස්වීම් වලදී හිමි කර දෙයි. වේතන නිර්ණය පිළිබඳ අපගේ ප්‍රතිපත්ති සාධාරණ, විනිවිද හා තරගකාරී වේ.

ඉටු කරනු ලබන පෞද්ගලික වැඩ ප්‍රමාණය, කාර්යසාධනය, වෙළඳ තත්ත්වය හා හැකියාව මත වැටුප් මට්ටම පදනම් වෙයි. පාරිශ්‍රමික ගෙවීම් සිදු කිරීමේදී අප විසින් ස්ත්‍රී පුරුෂ සමාජ සාධනය අනුව වෙනස් කොට සැලකීමත් සිදු නොකරයි.

කාර්ය ශූර වෘත්තීමය කුසලතාවලින් යුත් පුද්ගලයින් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ නවක සේවක බඳවා ගැනීම් වලදී ඒ ඒ තනතුරු සඳහා හඳුනා ගැනීම කෙරෙහි අවධානය යොමු වේ. අපගේ ආයතනයට මෙන්ම දේශයට වැඩිමනක් අගයක් එකතු කරලීමට සමත් ව්‍යාපාරික නියමුවන් නිර්මාණය

කිරීම උදෙසා ජාතික ඉතිරිකිරීමේ බැංකුව කැප වී සිටියි. අප විසින් එක් එක් පුද්ගල කුසලතා හැඩගස්වනු ලබන අතරම අපගේ සේවක ප්‍රජාව තුළ එකම පවුලක හැඟීම තීව්‍ර කිරීමට කටයුතු කෙරෙයි. අප ආයතනය තුළ ජාතික ඉතිරිකිරීමේ බැංකු පවුලේ සංස්කෘතිය, රාජකාරී ආචාරධර්ම, ආචාර විධිත් හා බැංකුවේ ප්‍රමිතින් පිළිබඳ ක්‍රියාපටිපාටි උසස් ලෙස සැලකීමේ වගකීම මානව සම්පත් සංවර්ධන අංශය සතුව පවතී. එමෙන්ම සාමාජිකයින්ගේ අඛණ්ඩ වෘත්තීය සංවර්ධනය ප්‍රවර්ධන කිරීමෙහිද අපි නියලෙමු.

මෙම වර්ෂයේ දේශීය හා විදේශීය පුහුණු මූලපිරීම් වෙනුවෙන් රුපියල් මිලියන 29 කට අධික ආයෝජනයක් කරන ලද අතර එමගින් පුහුණු වැඩසටහන් 273 කට අරමුදල් සැපයීනි. එසේම 2016 වසර සඳහා මුළු පුහුණු පැය ගණන 48,644 ක් ලෙස සනිටුහන් විය.

රාජ්‍ය ආයතනයක් ලෙස අප බැංකුව ශ්‍රී ලංකාව විසින් පිළිගෙන තිබෙන ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සම්මුතීන් වලට අනුකූලවීම සම්බන්ධයෙන්ද වගකියයි. පහත සඳහන් අන්තර් ජාතික ප්‍රමිතීන් වලට බැංකුව අනුකූල වන අතර එවැනි අයිතිවාසිකම් සහ වරප්‍රසාද බැංකුවේ ප්‍රතිපත්ති හා කාර්ය පටිපාටිවලට ඇතුළත් කර ඇත.

- බලහත්කාරකම් ශ්‍රමය ලබා ගැනීම වැළැක්වීම
- රැස්වීම් සහ සංවිධානය වීමේ නිදහස සැලසීම
- සාමූහික කේවල් කිරීම
- සමාන පාරිතෝෂික
- රැකියාවේදී වෙනස් ලෙස සළකනු ලැබීමෙන් ආරක්ෂා වීම
- රැකියාවක නියුතු වීම සඳහා සම්පූර්ණ කළ යුතු වයස් සීමාව හා සේවා පැය ගණන
- මාතෘ ආරක්ෂාව
- කම්කරු වන්දි

වැඩ වාර සටහන් වඩාත් ආතති දනවන සුළු වීමත් සමග රාජකාරී හා පවුල යන ඒකක ද්විත්වය අතර සමබරතාවය රැකගැනීම අභියෝගයක්ව පවතී. මෙමගින් අපගේ රාජකාරී කටයුතු හෝ පෞද්ගලික පීඩනය යන දෙකෙන් එකකට හානිකර තත්ත්වයක් උදා විය හැක. එබැවින් අපගේ සේවක ප්‍රජාව යහපත් සමබර රාජකාරී පීඩන තුලිතතාවයක් පවත්වා ගැනීම යන කරුණ සම්බන්ධයෙන් දීර් ගන්වන්නෙමු.

**මානව හිමිකම්**

ජාතික ඉතිරිකිරීමේ බැංකුව එහි මෙහෙයුම් කටයුතු දියත් කරනුයේ විවිධාංගීකරණයෙන් යුතු නිරතුරුව වෙනස් වීමට භාජනය වන, විශාල තරගකාරී ගෝලීය පරිසරයක් තුළය. උසස්ම ආචාරධර්ම ප්‍රමිතීන් අනුව අපගේ ව්‍යාපාරික කටයුතු සිදු කිරීමටත් මානව හිමිකම් වල සැබෑ හරය උසස් කොට සැලකීමත් උදෙසා අදාළ දේශීය නීති වලට හුදු අනුකූලවීමෙන් ඔබ්බට ගොස් අපි ඉහළම ගෝලීය ප්‍රමිතීන්ද අනුගමනය කරන්නෙමු.

ජාතික ඉතිරිකිරීමේ බැංකුව සම රැකියා අවස්ථා සලසන සේවාදායකයෙකි. එහෙයින් නව බඳවා ගැනීම්, සේවයට ගැනීම්, වන්දි ගෙවීම්, ප්‍රතිලාභ, ස්ථාන මාරු කිරීම්, පුහුණුව හා සංවර්ධනය, අධ්‍යාපනික සහාය, විනෝද ක්‍රීඩා වැඩසටහන් සහ සියලුම තනතුරු සම්බන්ධයෙන් උසස්වීම් ලබා දීම යනාදියේදී පහත සාධක අවෘත්ත වෘත්තීය සුදුසුකම් ලෙස සලකනු ලබන අවස්ථාවකදී හැර ජාතිය, වර්ණය, ආගම, මුල් සම්භවය, වයස, ස්ත්‍රී පුරුෂ බව, ශාරීරික දුබලතාව යනාදී සාධක කෙරෙහි කිසිදු පක්ෂපාතීත්වයකින් තොරව කටයුතු කරනු ලැබේ.

ආරක්ෂාකාරී වැඩ පරිසරයක් නිර්මාණය කිරීම හා තිරසාර බව පවත්වා ගැනීම අපගේ ප්‍රධානතම ඉලක්කයකි. රාජකාරී පරිසරයේ සුභසාධනය හා සුරක්ෂිතතාවය පිළිබඳ නිරතුරුව සොයා බැලෙයි. සේවක ආරක්ෂාව පිළිබඳ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ කැපවීම පිළිබඳ සාක්ෂි සපයමින් පසුගිය වර්ෂය තුළ වාර්තා වූ අනතුරු සංඛ්‍යාව 4 ක් පමණි.

ජාතික ඉතිරිකිරීමේ බැංකුව හා එහි සේවක සාමාජිකයින් අතර නිසි සංවාදයකට මාධ්‍යයක් පවතින බවට බැංකුව විසින් සහතික කරගනු ලබන අතර සේවකයින් හට යම් කරුණක් පිළිබඳ වාර්තා කිරීමට ඉඩ ප්‍රස්තාව ලබාදීම තුළින් නිදහස් සමාගම සාක්ෂාත් කෙරෙයි.

**සමාජය**

ජාතික ඉතිරිකිරීමේ බැංකුව යන අපගේ නාමයෙහි 'ජාතික' කුළු ගන්වමින් අප දැයටත් පොදුවේ සමාජයටත් සේවය කිරීමට අපි කැපවී සිටිමු. වසර 44 ක් පුරාවට සමාජයේ සියළුම කොටස් වෙත සේවා සැපයීම තුළින් ලද පන්තරය මත විවිධ ප්‍රජාවක් හා විශ්වාසනීයත්වය ගොඩ නඟා ගනිමින් ඒකාබද්ධව කටයුතු කිරීමට හැකි එකිනෙකා මත යැපෙන සම්බන්ධතාවයක් අප විසින් ස්ථාපනය කරගනු ලැබ ඇත. එක් අයුරකින් හෝ තවත් අයුරකින් සෑම ශ්‍රී ලංකියෙකුගේම පාහේ ජීවිතය හා සම්බන්ධ වන බැංකුවක් ලෙස ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ අපි, ප්‍රජාවන් හා සක්‍රීයව කටයුතු කිරීම ව්‍යාපාරික අවශ්‍යතාවයක් ලෙස මෙන්ම අපගේ මෙහෙයුම්හි තිරසාර බවට තුඩු දෙන බව හඳුනා ගෙන ඇත.

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය මෙන්ම නාගරික පලාත් ආවරණය වන පරිදි ස්ථාපිත ශාඛා, ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර, තැපැල් කාර්යාල, උපතැපැල් කාර්යාල සහ පාසල් බැංකු ඒකක වලින් සමන්විත දීපව්‍යාප්ත සේවා සැපයුම් ජාලයක් අප සතිය. දේශීය ප්‍රජාවෙහි සහභාගීත්වය සහිත සහ ප්‍රජාව අතර සබඳතා සුරැකි කෙන ආයතනික සමාජ වගකීම් පිළිබඳ මුල පිරීම් තුළින්ද අපි අප දේශයට සේවය කරන්නෙමු.

අපගේ මෙහෙයුම් කටයුතු වලදී අල්ලස් හා දූෂණ සිදුවීම් අවම කරනු වස් අභ්‍යන්තර පාලන යාන්ත්‍රණ ස්ථාපිත කරලීම මගින් අවශ්‍ය ක්‍රමානුකූල පියවර අප විසින් ගෙන ඇත. අල්ලස්, දූෂණ, වංචා අවම කර ගැනීමේ අභිලාෂයේදී ප්‍රධාන අවදානම් කාණ්ඩ ආවරණය කරලනු පිණිස අපගේ අවදානම් කළමනාකරණ කාර්යභාරය අප විසින් ගත්කිමත් කර ඇත. අවදානම් හා අනුකූලතා අංශ සම්බන්ධයෙන් පමණක් සියළුම ශාඛා සහ අංශ වෙත පත්කර ඇති සම්බන්ධීකාරක නිලධාරීන් විසින් සිය ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ප්‍රධාන අනුකූලතා නිලධාරී හට සහ අවදානම් අංශ ප්‍රධානී වෙත වාර්තා කරනු ලබයි.

**නිමැවුම් පිළිබඳ වගකීම**

කුඩා ළමුන්ගේ පටන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් දක්වා අප සමාජයේ සියළුම කොටස් ආවරණය වන නිමැවුම් මාලාවක් අප සතු වේ. සියළුම මාදිලියේ මහජන සන්නිවේදන, වෙළඳ ප්‍රචාරණය, නිමැවුම් හා සේවා ප්‍රවර්ධනය හා ඒ සඳහා අනුග්‍රාහකත්වය ලබා දීම යනාදී කටයුතු වලදී අදාළ සියලු නීති, නියාමන, ආචාර ධර්ම පද්ධති යනාදිය දැඩිවම අනුගමනය කරනු ලබන බවට ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අලෙවිකරන සන්නිවේදන මාර්ගෝපදේශ මගින් සහතික කෙරෙයි.

සියල්ලෙන්ම අවබෝධ කර ගැනීමට පහසු ආකාරයෙන් අපගේ නිමැවුම් පිළියෙල කොට දක්වා තිබේ. මූල්‍යමය පාරිතෝෂික වචන හා නියමයන් ඉතා පැහැදිලි, නිරවද්‍යව, අදාළ තොරතුරු ඉදිරිපත් කෙරෙන ලෙස වඩාත් සරළ අන්දමින් අප ගනුදෙනුකරුවන්ට ඉදිරිපත් කරයි.

අප බැංකු ක්ෂේත්‍රයේ නිමැවුම් ආශ්‍රිත ආරක්ෂිත ප්‍රමිත පාරිසරික ගැටළු උද්ගත නොවන බැවින් නිමැවුම් පිළිබඳ වගකීම සම්බන්ධයෙන් අපගේ අරමුණ වනුයේ අප ගනුදෙනුකරුවන්ට ප්‍රතිලාභ ජනක නිමැවුමක් ඉදිරිපත් කිරීමයි. ඒ අනුව අපගේ නිමැවුම් පිළිබඳ වෙළඳ ප්‍රචාරණයේදී ගනුදෙනුකරුවන් නොමග යන ලෙස එකී තොරතුරු ඉදිරිපත් නොකිරීමට අපි වග බලා ගනිමු.

එමෙන්ම දඩ මුදල් හා දණ්ඩන වලට බඳුන් විය හැකි මෙන්ම කීර්ති නාමය අහිමිවීමට හේතු පාදක විය හැකි ගනුදෙනුකාර රහස්‍යභාවය පිළිබඳ විශ්වාසය කඩකිරීම් මගින් උද්ගත විය හැකි මූල්‍යමය හෝ අන් ආකාරයක ප්‍රවීපල පිළිබඳව අපි දැනුවත්ව සිටිමු. එහෙයින් ගනුදෙනුකාර රහස්‍යභාවය සුරැකීමට අප විසින් ඉහළම ප්‍රමුඛතාවයක් ලබා දෙන අතර අප සේවක මණ්ඩල සාමාජිකයින් විසින් ලබා දෙන රහස්‍ය භාවය පිළිබඳ දිවුරුම් ප්‍රකාශයක් ඇතුළත් පද්ධතියක් හා ක්‍රියා පටිපාටියක් ද බැංකුව තුළ ක්‍රියාත්මක වෙයි.

# අපගේ නිමැවුම්

## තැන්පතු හිමැවුම්

### සාමාන්‍ය ඉතිරිකිරීමේ ගිණුම

වයස අවුරුදු 7 ට වැඩි ඕනෑම පුද්ගලයෙකුට රු. 100/- ක අවම මූලික තැන්පතුවකින් සාමාන්‍ය ඉතිරිකිරීමේ ගිණුමක් ඇරඹිය හැකිය. ගිණුම්හිමියන් හට ඕනෑම තැපැල් හෝ උප තැපැල් කාර්යාලයකින් ජාතික ඉතිරිකිරීමේ බැංකු ශාඛාවකින් හෝ කෙටි පණිවිඩ බැංකුකරණය හෝ අන්තර්ජාල බැංකුකරණය හරහා මුදල් තැන්පත් කිරීම හා ආපසු ගැනීමේ පහසුකම ඇත.

### “හපන්” ළමා ඉතිරිකිරීමේ ගිණුම

වයස අවු. 8 ත් 16 ත් අතර ළමුන් සඳහා හා වයස අවු. 1 ත් 7 ත් අතර සිගින්තන් සඳහා සැලසුම් කරන ලද ළමා ඉතිරිකිරීමේ ගිණුම් දෙවර්ගයකි, “හපන් ගිණුම” හා “පුංචි හපන් ගිණුම”. මෙම ගිණුම් දෙවර්ගය උදෙසාම සාමාන්‍ය ඉතිරිකිරීමේ ගිණුමකට හිමිවන පොළියට වඩා 1% ක පොළී අනුපාතිකයක් හිමිවේ.

### “ඉතුරුම්තුරු” ඉතිරිකිරීමේ ගිණුම

යොවුන් පරපුර ඉතිරිකිරීමට දිරිමත් කිරීම සඳහා ඉදිරිපත් කර ඇති ගිණුමක් වන මෙම ගිණුම මගින් වයස අවුරුදු 16 ත් 30 ත් අතර යෞවන යෞවනියන්හට සාමාන්‍ය ඉතිරිකිරීමේ ගිණුම්වලට හිමි පොළියට වඩා 0.5% ක වැඩිපුර පොළියක් හිමිවේ. “ඉතුරුම්තුරු” ගිණුම්හිමියන්ට වයස අවුරුදු 35 වනතෙක් මෙම ගිණුම ඔස්සේ වැඩිපුර පොළී ලබාගත හැකිය.

### “ස්ත්‍රී” ඉතිරිකිරීමේ ගිණුම

වයස අවුරුදු 16 ත් ඉහළ සමාජයේ විවිධ භූමිකාවන් නිරූපණය කරන කාන්තාවන්ට සිය ජීවිතයේ විවිධ ජයග්‍රහණයක් සැමරීම සඳහා මෙන්ම යහපත් හෙට දිනක් උදෙසා ඔවුන්ගේ වගකීම් ඉටු කිරීම සඳහා අත්වැලක් සැපයීම අරමුණු කරගෙන වැඩි වරප්‍රසාද පෙරදැරිව ස්ත්‍රී ගිණුම් සැලසුම් කර ඇත. මෙම ගිණුම් හිමියන් හට 0.5% පොළී අනුපාතික අඩුවීමක් යටතේ රන් සහන ණය ලබාගැනීමේ හැකියාව ඇත.

### එන්එස්බී පෙන්නේ ජ්ලස් ගිණුම

එන්එස්බී පෙන්නේ ජ්ලස් ගිණුම වූ කලී එකවර මුදලක් ආයෝජනය කිරීමෙන් හෝ නිශ්චිත කාලසීමාවක් මුළුල්ලේ තෝරාගත් අගයක් ආයෝජනය කිරීම මගින් පවත්වාගත හැකි දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයකි. රු. 100,000/- ක අවම ශේෂයක් සහිත ගිණුම්හිමියන්ට මේ ඔස්සේ වයස අවුරුදු 55 දී විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ භුක්ති විඳීමේ අවස්ථාව උදාවේ.

### කාලීන තැන්පතු

නිශ්චිත කාලසීමාවක් තුළ නිශ්චිත පොළී අනුපාතික යටතේ පොළී උපයාගත හැකි කාලීන තැන්පතු පවත්වාගෙන යාමේ අවස්ථාව බැංකුව වෙතින් හිමිවන අතර, කල්පිරීමට ප්‍රථම අවශ්‍ය අවස්ථාවල දී අදාළ පොළී අනුපාතික යටතේ ස්ථාවර තැන්පතු මුදල් ආපසු ලබා ගැනීමේ හැකියාව ද තිබේ. මෙම තැන්පතු ක්‍රමාසික හා පස් අවුරුදු තෙක් කාලසීමා යටතේ ආයතනික, ජ්‍යෙෂ්ඨ පුරවැසි හා ළමා යන කාණ්ඩ වෙනුවෙන් ආරම්භ කළ හැකිය.

### විදේශ මුදල් ඉතිරිකිරීමේ ගිණුම්/කාලීන තැන්පතු

බැංකුව මගින් අනේවාසික ශ්‍රී ලාංකිකයින් සඳහා මෙන්ම නේවාසික ශ්‍රී ලාංකිකයින් උදෙසා ද විදේශ මුදල් ඉතිරිකිරීමේ තැන්පතු හෝ ස්ථාවර කාලීන තැන්පතු පවත්වාගෙන යාමේ පහසුකම් ද සැලසේ. මේ අතරට විදේශ ආයතනික ආයෝජකයින්, ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාපිත ආයතන, විදේශයන්හි පදිංචි ශ්‍රී ලාංකික පුරවැසියන්ට හා විදේශිකයන්ට විශේෂ විදේශ ආයෝජන තැන්පතු ගිණුම ද (SFIDA) විදේශ මුදල් අතැති හෝ විදේශ ව්‍යවහාර මුදල් ඒකක වලින් ප්‍රේෂණ ලබන ශ්‍රී ලාංකික නේවාසිකයන්ට ‘නේවාසික විදේශ මුදල් ගිණුම’ ද (RFC) විදේශගතව සේවය කරන ශ්‍රී ලාංකිකයින්ට ‘අනේවාසික විදේශ මුදල් ගිණුම’ (NRFC) ද ඇතුළත් වේ.

**මුදල් හුවමාරු වෙළඳාම**

අප බැංකුවේ තෝරාගත් ශාඛාවන්හිදී තරඟකාරී මිල ගණන් යටතේ විදේශ මුදල් අතැති ගනුදෙනුකරුවන් හට එම මුදල් දේශීය මුදල් බවට පරිවර්තනය කර ගැනීමටත් විදේශ සංචාරයන්හි නියුතු ගනුදෙනුකරුවන්හට දේශීය මුදල් නෝට්ටු මිලදී ගැනීමටත් පහසුකම් සලසා ඇත.

**වෙළඳ මූල්‍යභය**

සිල්ලර වෙළඳ අංශය ඉලක්ක කරගෙන බැංකුව ආනයන මූල්‍ය ගනුදෙනු සඳහා සේවා සපයයි. මෙහිදී වාහන ආනයන අංශය ප්‍රධාන වේ. ණයවර ලිපි නිකුත් කිරීම, ණයවර ලිපි මත ආනයන බිල්පත් හැසිරවීම, ගුවන් හා නාවික ප්‍රවාහනයේ දී ඇප නිකුත් කිරීම, ඉදිරි විනිමය වෙන්කිරීම් හා බිල්පත් රැස්කිරීම වෙළඳ මූල්‍යන පහසුකම යටතේ සෑම ශාඛාවක්ම සපයනු ලබයි.

**පාරිභෝගික ණය නිමැවුම්**

**නිවාස හා දේපළ ණය**

නව නිවාසයක් මිලදී ගැනීම, නිවාස අලුත්වැඩියාව, නිවාස ඉදිකිරීම හෝ නව නිවසක් ඉදිකිරීමේ පරමාර්ථයෙන් ඉඩමක් මිලදී ගැනීමට හෝ වෙනත් පිළිගත් මූල්‍ය ආයතනයකින් ගත් නිවාස ණයක් පියවීම යනාදී අරමුණු සඳහා ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් ණය ලබාගත හැකිය. විවිධ ගනුදෙනුකාර කාණ්ඩවලට ලබාගත හැකි නිවාස ණය නිමැවුම් පහත පරිදි වේ.

- ගේ දොර
- අලංකාර
- රාජ්‍ය සේවකයන් සඳහා නිවාස ණය

**පුද්ගලික ණය**

පාරිභෝගික භාණ්ඩ, සෞඛ්‍ය සේවා, විදේශ සංචාර, සුර්ය කෝෂ හා අධ්‍යාපන කටයුතු උදෙසා පුද්ගලික ණය පහසුකම් බැංකුව වෙතින් ගනුදෙනුකරුවන්ට සැලසෙයි. මෙහිදී ස්ථාවර දේපළ ඇප වශයෙන් සලකා හෝ ජීවිතරක්ෂණාවරණයට යටත් වටිනාකම හෝ ගනුදෙනුකරුවා අයත් රාජ්‍ය සුරැකුම්පත් සුරැකුම් ලෙස සලකා කටයුතු කරනු ලබයි. තවද මෙම ණය මුදල් පුද්ගල ඇප මත ද පිරිනමනු ලබයි. පුද්ගල ණය මුදලෙහි

ප්‍රමාණය හා ආපසු ගෙවියයුතු වන කාලසීමාව සුරැකුම හා ණයකරු මත තීරණය වෙයි. විවිධ පුද්ගලික ණය වර්ග පහත පරිදි වේ.

- සාමාන්‍ය පුද්ගලික ණය
- බුද්ධි ණය
- විශේෂ විග්‍රාමික ණය
- වාරිකා ණය
- පාරිසරික ණය

**එන්.එස්.බී. ඔටෝ ලෝන්**

ලියාපදිංචි නොකළ නව වාහන සඳහා ගැණුම් මිලෙන් 75% ක් දක්වා ද, ලියාපදිංචි කළ වාහන සඳහා ගැණුම් මිලෙන් 60% ක් දක්වා ද ඔටෝ ලෝන් වාහන ණය ලබාගත හැකිය. දැනට ලබාගෙන ඇති ණය මුදලක් පියවීම සඳහාද මේ යටතේ ණය ලබාගත හැකි අතර, දින දෙක තුනක් ඇතුළත ණය මුදල ලබාගත හැකිය.

**තැන්පතු මත ණය – කඩිනම් ණය**

ගිණුම්ගිමියන්ට ඔවුන්ගේ තැන්පතුවලට එරෙහිව මෙම ණය මුදල් ලබාගත හැක. බැංකුව විසින් ගනුදෙනුකරුවන්ගේ තැන්පතු සුරැකුම් වශයෙන් රඳවා ගෙන එම තැන්පතු වලින් 90% ක් දක්වා ණය මුදල් ලබා දෙනු ලබයි.

**එන්එස්බී එකෝ ලෝන්**

මෙම ණය සුර්ය විදුලි බල උත්පාදන උපකරණ සවිකිරීම සඳහා ඇල්මක් දක්වන පාර්ශ්වයන්ට පහසුකම් සැපයීම සඳහා නිර්මාණය කර ඇත. මෙමගින් ඔවුන්ට විදුලි බිල ඉතිරි කරගත හැකි අතර පරිසර හිතකාමී විය හැක.

**රන් සහන උකස් ණය සේවය**

පාරිභෝගිකයන්හට සාපේක්ෂව අඩු පොළී අනුපාතයක් යටතේ රන් සුරැකුම් මත ක්ෂණික ණය ලබාගත හැකිය. රන් භාණ්ඩ පරීක්ෂාව පූර්ණ ස්වයංක්‍රීය උපකරණ ආශ්‍රයෙන් සිදු කරනු ලබයි. උකස් රන් භාණ්ඩ සඳහා කොටස් වශයෙන් ද ගෙවීම් සිදුකළ හැකිය.



### කාඩ්පත් ආශ්‍රිත සේවා

#### ෂොපින් + ATM කාඩ්පත

ගනුදෙනුකරුවන්ගේ ඉතිරිකිරීමේ ගිණුම්වලට සම්බන්ධව බැංකුව විසින් නිකුත් කරනු ලබන 'ෂොපින් + ATM කාඩ්පත' හරහා ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර මගින් පහසුවෙන් මුදල් ලබාගැනීමටත්, අවශ්‍ය මිලදී ගැනීම් සිදු කිරීමටත් හැකි වේ.

#### එන්එස්බී ඊසී කාඩ්පත

මාස්ටර් පහසුකම් සහිත ඊසී කාඩ්පත් මගින් ස්ථාවර තැන්පතුව මත 80% ක් දක්වා ණය මුදල් ලබාගත හැකිය. මීට අමතරව එන්එස්බී ඊසී කාඩ්පතක් භාවිතයෙන් මාස්ටර් කාඩ් සංකේත නාමය සහිත ඕනෑම බැංකුවක ATM යන්ත්‍රයක් මගින් හෝ සියලුම එන්එස්බී ATM යන්ත්‍රයක් මගින් මුදල් ආපසු ලබාගැනීමේ පහසුව හිමිවේ.

#### ආයතනික ණය

බලශක්තිය, විදුලි සංදේශ සේවා, සෞඛ්‍ය, මහා මාර්ග හා වාරිමාර්ග ව්‍යාපෘති වැනි වෙනත් සංවර්ධන ව්‍යාපෘති හා දිගුකාලීන යටිතල පහසුකම් වෙනුවෙන් ආයතනික ණය ලබාදීමෙහි ද බැංකුව නිරතව සිටියි. බැංකු හා මූල්‍ය ආයතන වෙත ලබාදෙන සෘජු ණය, රජයට අයත් ආයතන හෝ පෞද්ගලික ආයතන වෙත ලබාදෙන ඒකාබද්ධ ණය හෝ රජයට අයත් ආයතන වෙත ලබාදෙන සෘජු ණය මේ යටතට ගැනේ.

#### වෙනත් සේවා

##### එන්එස්බී යූ ට්‍රස්ට්

එන්එස්බී යූ ට්‍රස්ට් යනු බැංකුවේ විදේශ මුදල් ප්‍රේෂණ සේවාව වේ. මෙමගින් විදේශ රැකියාවන්හි නියුතු ශ්‍රී ලාංකිකයන්ට සිය පවුල්වලට පහසුවෙන් මුදල් ප්‍රේෂණය කිරීම සිදු කළ හැකිය. ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ගිණුම් හිමියෙකුට හෝ වෙනත් ඕනෑම ගිණුම් හිමියෙකුට මෙමගින් මුදල් ප්‍රේෂණය කළ හැක. එසේම ප්‍රතිලාභියාට ඕනෑම ජාතික ඉතිරිකිරීමේ බැංකු ශාඛාවකින් හෝ ප්‍රධාන තැපැල් කාර්යාලයකින් සිය මුදල් ලබාගත හැක.

##### එන්.එස්.බී. ඊච්

ගනුදෙනුකරුවන්ට බැංකුව වෙත නොගොස් පොස් (POS) යන්ත්‍රය මගින් සිය මුදල් සුරක්ෂිතව තැන්පත් කළහැකි පහසුකම එන්.එස්.බී. ඊච් (NSB Reach) සමඟ හඳුන්වා දී ඇත. 'ඔබේ ලිපිනය අපේ ලිපිනයයි' යන්න තේමා කරගත් මෙය බැංකුකරණයේ නවතම මුහුණුවරයි.

#### ඇපවීම්

බැංකුව විසින් සිය ගනුදෙනුකරුවන් වෙනුවෙන් ඇප පහසුකම් සලසනු ලබයි. මේ යටතේ බැංකුව විසින් ගනුදෙනුකරුවන්ගේ පුද්ගලික වගකීම වෙනුවෙන් තැන්පතුවෙහි අගය දක්වා කොන්දේසි රහිතව ඇප වෙනු ලබයි. මේ යටතේ ගනුදෙනුකරුවන්ගේ ඉල්ලීම් අනුව පහත වර්ගවල ඇප පහසුකම් සපයනු ලබයි.

- කාර්ය ඉටුකිරීම පිළිබඳ බැඳුම්කර
- ලංසු බැඳුම්කර
- රඳවාගැනීමේ ඇපකර
- රඳවාගැනීමේ බැඳුම්කර
- ටෙන්ඩර් බැඳුම්කර
- අත්තිකාරම් ගෙවීමේ ඇපකර

#### උපයෝගීතා බිල්පත් ගෙවීම්

ගනුදෙනුකරුවන්හට ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ඕනෑම ශාඛාවක් හරහා උපයෝගීතා බිල්පත් සඳහා මුදල් ගෙවීමේ පහසුකම් බැංකුව විසින් සපයයි. මුදල් ගෙවූ සැනින් බිල්පත් යාවත්කාලීන වේ.

#### කෙටි පණිවිඩ බැංකුකරණය

බැංකුවෙහි ඉතිරිකිරීමේ ගිණුමක් හිමි ඕනෑම තැනැත්තෙකුට කෙටි පණිවිඩ ඔස්සේ බැංකුකරණ පහසුකම් විවෘත වේ. මේ හරහා ගනුදෙනුකරුවන්හට සිය උපයෝගීතා බිල්පත්වලට අදාළ ගෙවීම් සිදු කිරීමටද සිය ඉතිරිකිරීමේ ගිණුම් අතර අරමුදල් හුවමාරු කිරීමේ අවස්ථාව ද සැලසේ.

#### අන්තර්ජාල බැංකුකරණය

බැංකුව මගින් ගනුදෙනුකරුවන්හට අන්තර්ජාල බැංකුකරණ පහසුකම් ද සැලසේ. මේ යටතේ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ගනුදෙනුකරුවන්ට අන්තර්ජාලය ඔස්සේ ඔවුන්ගේ ගිණුම් ශේෂ පරීක්ෂා කිරීම, ඔවුන්ගේ ගිණුම් වලින් ඕනෑම ගිණුමකට මුදල් මාරු කිරීම, ලබන්නාගේ ගිණුම පවතින බැංකුව කවරක්ද යන්න නොසලකා මුදල් මාරු කිරීමේ පහසුකම මෙන්ම අන්තර්ජාලය ඔස්සේ බිල්පත් ගෙවීම් කිරීමේ හැකියාව ද උදාවේ.

#### පාසල් බැංකුකරණය

ජාතික ඉතිරිකිරීමේ බැංකුව පාසල් තුළ බැංකු කටයුතු හඳුන්වාදීම තුළින් ළමුන් තුළ ඉතිරිකිරීමේ පුරුද්ද ගොඩනැංවීමෙහිලා දායකත්වය සපයා ඇත.

#### එන්.එස්.බී. ඇමතුම් මධ්‍යස්ථානය

බැංකු කටයුතු සම්බන්ධයෙන් පැන නගින ගැටළු විසඳා ගැනීමට අවශ්‍ය පහසුකම් එන්එස්බී ඇමතුම් මධ්‍යස්ථානය වෙතින් හිමිවේ. ඕනෑම පුද්ගලයෙකුට දුරකථන අංක 0112 379 379 ඔස්සේ එන්. එස් බී ඇමතුම් මධ්‍යස්ථානය හා සම්බන්ධ විය හැක. එසේම විද්‍යුත් තැපෑල, ස්කයිප් හෝ වෙබ් වැට් හරහා ඇමතුම් මධ්‍යස්ථානය හා සම්බන්ධවීමෙන් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ නිමැවුම් හා සේවාවන් පිළිබඳ විමසීමට හා අදාළ විස්තර ලබා ගැනීමට අවස්ථාව සැලසේ.

## විස්තීර්ණ ආදායම් ප්‍රකාශය - ඇමරිකානු ඩොලර් වලින්

දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වර්ෂය සඳහා	බැංකුව			සමුහය		
	2016 ඇ.ඩො. '000	2015 ඇ.ඩො. '000	වෙනස %	2016 ඇ.ඩො. '000	2015 ඇ.ඩො. '000	වෙනස %
<b>දළ ආදායම</b>	<b>583,634</b>	550,342	6	<b>587,904</b>	554,562	6
පොළී ආදායම	576,895	542,333	6	581,922	546,629	6
අඩුකළා: පොළී වියදම	406,833	355,033	15	410,377	357,397	15
<b>ශුද්ධ පොළී ආදායම</b>	<b>170,062</b>	187,300	(9)	<b>171,545</b>	189,232	(9)
ගාස්තු සහ කොමිස් ආදායම	4,342	3,300	32	4,348	3,313	31
අඩුකළා: ගාස්තු සහ කොමිස් වියදම	918	771	19	936	778	20
<b>ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම</b>	<b>3,424</b>	2,529	35	<b>3,412</b>	2,535	35
වෙළඳාම් කටයුතු වලින් ලද ශුද්ධ ලාභ/(අලාභ)	(262)	2,068	(113)	(914)	2,092	(144)
ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට නම් කළ මූල්‍ය උපකරණයන්ගෙන් ලත් ශුද්ධ ලාභ/(අලාභ)	-	-	-	-	-	-
මූල්‍ය ආයෝජනයන්ගෙන් ලත් ශුද්ධ ලාභ/(අලාභ)	273	193	41	273	193	41
වෙනත් මෙහෙයුම් ආදායම් (ශුද්ධ)	2,386	2,448	(3)	2,275	2,335	(3)
<b>මුළු මෙහෙයුම් ආදායම</b>	<b>175,883</b>	194,538	(10)	<b>176,591</b>	196,387	(10)
අඩුකළා: ණය සහ අනිකුත් අලාභ හානිකරණය	(666)	14,852	(104)	(666)	14,852	(104)
<b>ශුද්ධ මෙහෙයුම් ආදායම</b>	<b>176,549</b>	179,686	(2)	<b>177,257</b>	181,535	(2)
අඩුකළා: වියදම්						
සේවක මණ්ඩල වියදම්	41,639	41,028	1	41,847	41,212	2
වෙනත් වියදම්	27,436	31,266	(12)	27,171	31,028	(12)
<b>එකතු කළ අගය මත බදු වලට සහ ජාතිය ගොඩනැගීමේ බදු වලට පෙර මෙහෙයුම් ලාභය</b>	<b>107,474</b>	107,392	0.1	<b>108,239</b>	109,295	(1)
අඩුකළා: මූල්‍යසේවා මත එකතු කළ අගය මත බදු	16,064	14,315	12	16,181	14,525	11
මූල්‍ය සේවා මත ජාතිය ගොඩනැගීමේ බදු	2,575	2,603	(1)	2,594	2,641	(2)
<b>එකතු කළ අගය මත බදු වලට ජාතිය ගොඩනැගීමේ බදු වලට පසු මෙහෙයුම් ලාභය</b>	<b>88,835</b>	90,474	(2)	<b>89,464</b>	92,129	(3)
ආදායම් බදු පෙර ලාභය	88,835	90,474	(2)	89,464	92,129	(3)
අඩුකළා: ආදායම් බදු වියදම	25,411	30,275	(16)	25,609	30,819	(17)
<b>වර්ෂය සඳහා ලාභය</b>	<b>63,424</b>	60,199	5	<b>63,855</b>	61,310	4
ලාභය බෙදී යන ආකාරය						
බැංකුවේ හිමිකරුවන්	63,424	60,199	5	63,855	61,310	4
<b>වර්ෂය සඳහා ලාභය</b>	<b>63,424</b>	60,199	5	<b>63,855</b>	61,310	4
ලාභය මත කොටසකට ඉපයීම						
සාමාන්‍ය කොටසක මූලික ඉපයීම් (රු.)	0.20	0.19	5	0.20	0.19	4
සාමාන්‍ය කොටසක තනුක ඉපයීම් (රු.)	0.20	0.19	5	0.20	0.19	4

## විස්තීර්ණ ආදායම් ප්‍රකාශය - ඇමරිකානු ඩොලර් වලින්

	බැංකුව			සමූහය		
	2016 ඇ.ඩො. '000	2015 ඇ.ඩො. '000	වෙනස %	2016 ඇ.ඩො. '000	2015 ඇ.ඩො. '000	වෙනස %
දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වර්ෂය සඳහා						
<b>වර්ෂයට අදාළ ලාභය</b>	<b>63,424</b>	60,199	5	<b>63,855</b>	61,310	4
වෙනත් විස්තීර්ණ ආදායම්, බදු ගෙවූ පසු						
ආදායම් ප්‍රකාශයට යළි වර්ගීකරණය කළයුතු වෙනත් විස්තීර්ණ ආදායම						
මුදල් ප්‍රවාහ ඉදිරි රැකුම් මත ශුද්ධ ලාභ/(අලාභ)	(917)	1,004	(191)	(917)	1,004	(191)
විකිණීම සඳහා පවතින මූල්‍ය වත්කම් නැවත අගය කිරීමෙන් ලැබූ ශුද්ධ ලාභ/(අලාභ)	(2,003)	3,170	(163)	(2,691)	1,927	(240)
ආදායම් ප්‍රකාශයට මාරු කරන ලද විකිණීම සඳහා පවතින මූල්‍ය වත්කම් විකිණීමෙන් ලද සාධාරණ වටිනාකම මත ලාභය	314	(169)	(286)	314	(169)	(286)
<b>ආදායම් ප්‍රකාශයට යළි වර්ගීකරණය කළයුතු වෙනත් මුළු විස්තීර්ණ ආදායම</b>	<b>(2,606)</b>	4,005	(165)	<b>(3,294)</b>	2,762	(219)
ආදායම් ප්‍රකාශයට යළි වර්ගීකරණය කළයුතු නොවන වෙනත් මුළු විස්තීර්ණ ආදායම						
දේපල, පිරිසත සහ උපකරණ ප්‍රත්‍යාගණනය මත ශුද්ධ ලාභ/(අලාභ)	-	8,546	(100)	-	8,546	(100)
විග්‍රාම ප්‍රතිලාභ මත ජීවගණක ඇගයීම් ලාභ/(අලාභ)	15,889	(3,138)	(606)	15,891	(3,135)	(607)
<b>ආදායම ප්‍රකාශයට යළි වර්ගීකරණය කළයුතු නොවන වෙනත් මුළු විස්තීර්ණ ආදායම</b>	<b>15,889</b>	5,408	194	<b>15,891</b>	5,411	194
<b>වර්ෂය සඳහා වෙනත් විස්තීර්ණ ආදායම, බදු ගෙවූ පසු</b>	<b>13,282</b>	9,413	41	<b>12,597</b>	8,173	54
<b>වර්ෂය සඳහා මුළු විස්තීර්ණ ආදායම</b>	<b>76,707</b>	69,612	10	<b>76,452</b>	69,483	10
ලාභය බෙදී යන ආකාරය						
බැංකුවේ හිමිකරුවන්	76,707	69,612	10	76,452	69,483	10
<b>වර්ෂයට අදාළ මුළු විස්තීර්ණ ආදායම</b>	<b>76,707</b>	69,612	10	<b>76,452</b>	69,483	10
ඇමරිකානු ඩොලර් විනිමය අනුපාතය (රු.)	149.7500	144.0600		149.7500	144.0600	

මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය - ඇමරිකානු ඩොලර් වලින්

දෙසැම්බර් 31 වන දිනට	බැංකුව			සමූහය		
	2016 ඇ.ඩො. '000	2015 ඇ.ඩො. '000	වෙනස %	2016 ඇ.ඩො. '000	2015 ඇ.ඩො. '000	වෙනස %
<b>වත්කම්</b>						
මුදල් හා මුදල් සමානාත්	30,849	22,492	37	30,902	22,542	37
මහ බැංකුව වෙනැති ශේෂයන්	-	-	-	3	5	(40)
බැංකුවල ඇති තැන්පතු	126,969	87,648	45	126,969	87,648	45
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	18,220	25,929	(30)	18,220	25,929	(30)
වෙළඳාම සඳහා දරා සිටින වෙනත් මූල්‍ය වත්කම්	135,496	94,007	44	182,326	123,593	48
ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට නම් කළ මූල්‍ය වත්කම්	-	-	-	-	-	-
ණය සහ ලැබිය යුතු දෑ - බැංකු	212,581	164,639	29	212,581	164,763	29
ණය සහ ලැබිය යුතු දෑ - අනෙකුත් ගනුදෙනුකරුවන්	1,949,763	1,721,733	13	1,944,428	1,721,767	13
විකිණීම සඳහා පවතින මූල්‍ය ආයෝජන	41,588	30,444	37	54,241	44,475	22
කල්පිරෙන තෙක් දරා සිටින මූල්‍ය ආයෝජන	3,377,792	3,577,001	(6)	3,389,816	3,592,352	(6)
පාලිත සමාගම්වල ආයෝජනයන්	1,002	1,041	(4)	-	-	-
දේපල, පිරිසිදු සහ උපකරණ	47,544	48,362	(2)	47,558	48,377	(2)
අස්පාශ්‍ය වත්කම්	1,050	402	161	1,050	402	161
විලම්බිත බදු වත්කම්	-	-	-	4	2	200
වෙනත් වත්කම්	145,318	113,287	28	146,182	113,475	29
<b>මුළු වත්කම්</b>	<b>6,088,173</b>	<b>5,886,985</b>	<b>3</b>	<b>6,154,281</b>	<b>5,945,330</b>	<b>4</b>
<b>වගකීම්</b>						
බැංකුවලට ගෙවිය යුතු	771	521	48	19,090	765	2,396
වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු	4,389,184	4,135,608	6	4,389,184	4,135,608	6
වෙනත් ණය ගැනීම්	1,382,570	1,437,079	(4)	1,419,896	1,483,434	(4)
ප්‍රවර්තන බදු වගකීම්	-	-	-	115	690	(82)
විලම්බිත බදු වගකීම්	2,779	3,501	(21)	2,779	3,501	(21)
වෙනත් වගකීම්	57,429	85,204	(33)	57,486	85,286	(33)
යටත්කාලීන වගකීම්	40,110	-	100	40,110	-	100
<b>මුළු වගකීම්</b>	<b>5,872,843</b>	<b>5,661,913</b>	<b>4</b>	<b>5,928,660</b>	<b>5,709,285</b>	<b>4</b>
<b>හිමිකම</b>						
ප්‍රකාශිත ප්‍රාග්ධනය/පවරන ලද ප්‍රාග්ධනය	41,402	22,213	86	41,402	22,213	86
ව්‍යවස්ථාපිත සංචිත අරමුදල	16,845	14,213	19	16,845	14,213	19
රඳවාගත් ඉපැයුම්	15,889	-	100	24,765	8,926	177
වෙනත් සංචිත	141,194	188,646	(25)	142,609	190,693	(25)
අයිතිකරුවන්ගේ මුළු හිමිකම	215,330	225,072	(4)	225,621	236,045	(4)
<b>මුළු හිමිකම</b>	<b>215,330</b>	<b>225,072</b>	<b>(4)</b>	<b>225,621</b>	<b>236,045</b>	<b>(4)</b>
<b>මුළු හිමිකම් සහ වගකීම්</b>	<b>6,088,173</b>	<b>5,886,985</b>	<b>3</b>	<b>6,154,281</b>	<b>5,945,330</b>	<b>4</b>
අසම්භාව්‍ය වගකීම් සහ බැඳීම්	166,745	243,217	(31)	166,745	243,217	(31)
ඇමරිකානු ඩොලර් විනිමය අනුපාතය (රු.)	149.7500	144.0600		149.7500	144.0600	

## සංඛ්‍යාලේඛනාත්මක දර්ශකයන් 2007 – 2016

	2007	2008	2009	2010	2011	2012	2013	2014	2015	2016
	රු. මිලියන	රු. මිලියන	රු. මිලියන	රු. මිලියන	රු. මිලියන	රු. මිලියන	රු. මිලියන	රු. මිලියන	රු. මිලියන	රු. මිලියන
<b>මෙහෙයුම් ප්‍රතිඵල</b>										
දළ ආදායම	30,830	41,247	49,803	50,070	46,545	52,903	65,573	77,890	79,282	<b>87,399</b>
පොළී ආදායම	30,370	40,834	49,046	48,142	47,096	52,531	64,248	74,023	78,128	<b>86,390</b>
පොළී වියදම	22,188	31,190	36,067	31,487	29,296	39,142	54,141	52,642	51,146	<b>60,923</b>
ශුද්ධ පොළී ආදායම	8,182	9,643	12,979	16,655	17,800	13,389	10,107	21,380	26,983	<b>25,467</b>
වෙනත් ආදායම්	460	413	757	1,929	(578)	347	1,292	3,798	1,043	<b>872</b>
<b>මෙහෙයුම් වියදම්, වෙන් කිරීම් සහ එකතුවල අගය මත බදු</b>										
බදු පෙර ලාභය	5,340	6,956	6,792	8,807	7,967	7,396	9,120	14,706	14,991	<b>13,036</b>
ආදායම් බදු	3,302	3,100	6,943	9,777	9,255	6,340	2,279	10,472	13,034	<b>13,303</b>
බදු පසු ලාභය	1,729	2,041	3,229	4,386	3,193	2,578	1,095	3,606	4,361	<b>3,805</b>
බදු පසු ලාභය	1,573	1,059	3,714	5,391	6,062	3,763	1,184	6,867	8,672	<b>9,498</b>
රජයට දායකත්වය	3,974	4,287	7,277	10,107	7,970	6,327	4,731	11,043	11,015	<b>19,251</b>
<b>වත්කම්</b>										
මුදල් හා කෙටිකාලීන අරමුදල්	533	1,146	855	1,355	1,398	1,466	1,546	1,927	3,240	<b>4,620</b>
ණය සහ ආයෝජන	256,705	277,157	335,520	395,334	455,914	492,009	632,187	757,182	821,494	<b>878,046</b>
<b>දේපල, පිරිසක හා උපකරණ/බදු දේපල/අස්පාශ්‍ය වත්කම්</b>										
දේපල, පිරිසක හා උපකරණ/බදු දේපල/අස්පාශ්‍ය වත්කම්	2,513	3,006	3,584	4,971	5,247	5,264	5,692	5,594	7,025	<b>7,277</b>
වෙනත් වත්කම්	10,453	13,010	14,463	2,733	3,415	10,075	14,943	14,764	16,320	<b>21,761</b>
මුළු එකතුව	270,204	294,319	354,422	404,393	465,974	508,813	654,368	779,466	848,079	<b>911,704</b>
<b>වගකීම් හා කොටස්කරුවන්ගේ අරමුදල්</b>										
මුළු තැන්පතු	235,304	259,562	313,007	364,430	421,849	457,650	501,890	554,060	595,776	<b>657,280</b>
<b>ප්‍රතිමිලදී ගැනීම්/ණයට ගැනීම්/යටත්කාලීන ණයගැනීම්</b>										
ප්‍රතිමිලදී ගැනීම්/ණයට ගැනීම්/යටත්කාලීන ණයගැනීම්	10,789	6,205	8,730	11,436	16,270	22,958	120,561	191,192	207,101	<b>213,162</b>
විලම්බිත බදු	29	56	84	27	96	123	143	270	504	<b>416</b>
වෙනත් වගකීම්	10,819	13,497	14,841	5,997	4,707	4,314	9,557	10,684	12,274	<b>8,600</b>
කොටස්කරුවන්ගේ අරමුදල්	13,263	15,000	17,760	22,503	23,052	23,767	22,217	23,260	32,424	<b>32,246</b>
මුළු එකතුව	270,204	294,319	354,422	404,393	465,974	508,813	654,368	779,466	848,079	<b>911,704</b>

	2007	2008	2009	2010	2011	2012	2013	2014	2015	2016
<b>අනුපාත</b>										
ආදායම් වර්ධනය (%)	26.2	33.8	20.7	0.5	(7.0)	13.7	24.0	18.8	1.8	<b>10.2</b>
පොළී ආන්තිකය (%)	3.2	3.4	4.0	4.4	4.1	2.7	1.7	3.0	3.3	<b>2.9</b>
ශුද්ධ පොළී ආන්තිකය/ දළ ආදායම (%)	26.5	23.4	26.1	33.3	38.2	25.3	15.4	27.4	34.0	<b>29.1</b>
සේවක මණ්ඩල පිරිවැය/ දළ ආදායම (%)	8.8	7.5	6.9	7.4	8.9	7.7	6.4	6.2	7.5	<b>7.1</b>
පොදු කාර්ය පිරිවැය (වෙන්කිරීම් හැර)/දළ ආදායම (%)	12.6	11.2	10.7	12.0	13.5	12.0	10.9	11.9	13.3	<b>12.0</b>
බදු පෙර ලාභය/දළ ආදායම (%)	10.7	7.5	13.9	19.5	19.9	12.0	3.5	13.4	16.4	<b>15.2</b>
ශ්‍රී ලංකා රජයට දායකත්වය/ දළ ආදායම (%)	12.9	10.4	14.6	20.2	17.1	12.0	7.2	14.2	13.9	<b>22.0</b>
තැන්පතු වලට පිරිවැය (%)	2.2	2.4	2.7	2.7	2.0	1.7	1.6	2.1	2.3	<b>2.1</b>
ආදායම් පිරිවැය අනුපාතය (එකතු කළ අගය මත බදු සහිත) (%)	56.5	58.5	55.5	48.9	45.4	52.8	67.7	44.8	46.1	<b>50.1</b>
ආදායම් පිරිවැය අනුපාතය (එකතු කළ අගය මත බදු හැර) (%)	44.9	46.1	38.8	32.4	36.4	46.1	62.2	36.7	37.4	<b>39.6</b>
කොටස්කරුවන්ගේ අරමුදල්වල සාමාන්‍ය මත ප්‍රතිලාභය (ROE) (%)	12.0	7.5	22.7	27.3	26.6	16.1	5.2	30.2	31.2	<b>29.4</b>
සාමාන්‍ය වත්කම් මත ප්‍රතිලාභය (ROA) (%)	1.3	1.1	2.1	2.6	2.1	1.3	0.4	1.5	1.6	<b>1.5</b>
දළ අක්‍රීය ණය අනුපාතය (%)	1.4	1.7	3.8	2.6	2.6	2.4	6.5	7.6	3.5	<b>1.6</b>
ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා ස්ථර I (අවමය 5%)	33.3	23.2	25.1	22.2	20.1	20.4	18.5	20.5	17.9	<b>12.5</b>
ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා ස්ථර II (අවමය 10%)	12.2	17.7	21.5	19.2	17.7	19.1	16.7	19.0	16.4	<b>15.0</b>
<b>වත්කම්වල ප්‍රතිශතයක්</b>										
ලෙස තැන්පතු	87.1	88.2	88.3	88.0	90.5	89.9	76.7	71.1	70.3	<b>72.1</b>
සේවකයෙකු සඳහා ලාභය (රු. '000)	1,152	1,077	2,382	3,205	2,826	2,026	774	3,119	3,585	<b>3,034</b>
සේවකයෙකු සඳහා තැන්පතු (රු. '000)	82,073	90,157	107,378	116,513	128,809	146,261	170,537	164,997	163,855	<b>149,927</b>
<b>වෙනත් විස්තර</b>										
සේවක සංඛ්‍යාව	2,867	2,879	2,915	3,050	3,275	3,129	2,943	3,358	3,636	<b>4,384</b>
ශාඛා සංඛ්‍යාව	130	137	157	186	210	219	229	236	245	<b>250</b>
තැපැල් කාර්යාල/ උප තැපැල් කාර්යාල	4,042	4,045	4,055	4,053	4,058	4,053	4,063	4,063	4,063	<b>4,061</b>
ගිණුම්ගිණියන් (මිලියන)	15.5	15.6	16.3	16.7	17.0	17.4	17.9	18.3	18.8	<b>19.3</b>

## තැන්පතු විශ්ලේෂණය

	2007	2008	2009	2010	2011	2012	2013	2014	2015	2016
	රු. මිලියන	රු. මිලියන	රු. මිලියන	රු. මිලියන	රු. මිලියන	රු. මිලියන	රු. මිලියන	රු. මිලියන	රු. මිලියන	රු. මිලියන
<b>දේශීය මුදල් තැන්පතු</b>										
ඉතුරුම්	74,227	71,667	79,280	94,118	105,108	106,177	113,165	139,384	160,814	<b>173,583</b>
කාලීන	159,734	185,755	230,147	266,007	311,569	345,794	379,969	408,309	427,588	<b>475,220</b>
	233,961	257,422	309,427	360,125	416,677	451,971	493,134	547,692	588,402	<b>648,803</b>
වර්ධනය %	10.5	10.0	20.2	13.5	15.7	8.5	9.1	11.1	7.4	<b>10.3</b>
<b>විදේශ මුදල් තැන්පතු</b>										
ඉතුරුම්	615	826	1,255	1,517	1,750	1,963	2,101	2,215	2,568	<b>2,764</b>
කාලීන	728	1,314	2,325	2,788	3,422	3,717	6,654	4,153	4,806	<b>5,714</b>
	1,343	2,140	3,580	4,305	5,172	5,679	8,755	6,368	7,373	<b>8,478</b>
වර්ධනය %	191.8	59.3	67.3	20.3	20.1	9.8	54.2	-27.3	15.8	<b>15.0</b>
<b>මුළු තැන්පතු</b>	<b>235,304</b>	<b>259,562</b>	<b>313,007</b>	<b>364,430</b>	<b>421,849</b>	<b>457,650</b>	<b>501,890</b>	<b>554,060</b>	<b>595,776</b>	<b>657,280</b>
වර්ධනය %	10.9	10.3	20.6	13.5	15.8	8.5	9.7	10.4	7.5	<b>10.3</b>

සටහන: තද පැහැති අකුරින් මුද්‍රිත විස්තර ශ්‍රී ලංකා වැටුප්/ශ්‍රී ලංකා මහ බැංකු මට්ටම වේ.

## ලොව පුරා විහිදුණු අනුරූප බැංකු

### Bank of Ceylon

No. 01,  
Devonshire Square London  
EC2M4WD  
Tel: 020737718888  
Tel: 442073775430  
www.info@bankofceylon.co.uk  
SWIFT: BCEYGB2L

### Banca Popolare Di Sondrio

Piazza Garibaldi 16  
23100,  
Sondrio SO,  
Italy  
Tel: 390342528111  
Tel: 390342528204  
www.info@popso.it  
SWIFT: POSOIT22

### Citi Bank NA →

388, Greenwich Street  
New York, NY 10013  
USA  
Tel: 800-285-3000  
www.citibank.com  
SWIFT: CITIUS33

### Commonwealth Bank →

Sydney, NSW 2001.  
Australia  
GPO Box 5227,  
Tel: 61 299993283  
www.commbank.com.au  
SWIFT: CTBAAU2S

### Deutsche P&Tbank →

AG.,Friedrich-Ebert-Allee  
53113 Bonn,  
Germany.  
Tel: 114-126, 4922855005500  
www.p&Tbank.de  
SWIFT: PBNKDEFF

### Deutsche Bank Trust Company

Americas →  
No. 60, Wall Street,  
New York, NY 10005,  
USA  
Tel: 1 212 2502500  
Tel: 1 212 7970291  
www.deutsche-bank.com  
SWIFT: BKTRUS33

### Deutsche Bank AG →

P.O.B 60202  
Frankfurt am Main, Germany.  
Tel: 496991000  
Tel: 49 6991034225  
www.deutsche-bank.com  
SWIFT: DEUTDEFF

### KEB – Hana Bank

55, Eulji-ro,  
Jung-gu, Seoul  
Republic of Korea  
Tel: 82-02-2002-1111  
www.hanabank.com  
SWIFT: HNBKRSSE

### Kookmin Bank →

9-1, Namdaemunno 2-Ga,  
Jung-Gu  
Seoul 100-092  
82-(2)-2073-2869  
www.kbstar.com  
SWIFT: CZNBKRSE

### The Bank of Tokyo-

Mitsubishi UFJ, Ltd.  
2-7-1, Marunouchi,  
Chiyoda-ku, Tokyo,  
100-8388, Japan  
Tel : +81-3-3240-1111  
www.bk.mufg.jp

### Unicredito SPA →

Piazza Gae Aulenti 3  
Tower A  
20154 Milano, Italy  
Tel: 390288621  
Tel: 39 02 88623340  
www.unicreditgroup.eu  
SWIFT: UNCRITMM

### Woori Bank →

1-203, Hoehyeon-dong,  
Jung-gu, Seoul  
Tel: 82-2-20065000  
www.wooribank.com  
SWIFT: HVBK KR SE



## විදේශ විනිමය හුවමාරු සමාගම්

### Al Ahalia Exchange →

P.O. Box 35245  
Electra Street  
Abu Dhabi UAE  
Tel: 971567428403

### Al Ansari Exchange →

Al Ansari Exchange LLC  
Al Ansari Business Center  
Level 8  
Tel: 971506155741

### Al Fardan Exchange

#### Qatar →

Al fardan Centre Grand Hamad  
Avenue  
P.O. Box 339  
Doha  
Qatar  
Tel: 97450403114

### Al Fardan Exchange UAE →

P.O. Box 498  
Liwa Street  
Abu Dhabi  
UAE  
Tel: 971506133826

### Al Mulla Exchange →

P.O. Box 177  
Safat 13002  
Kuwait  
Tel: 96596005256

### Al Rajhi Bank →

Retail Banking Group Head  
Office  
P.O. Box 28  
Riyadh 11411  
Kingdom of Saudi Arabia  
Tel: 96612116297

### Al RÊtamani →

The Maze Tower  
Level 18  
Sheikh Zayed Road  
P.O. Box 10072  
Dubai  
UAE  
Tel: 971504547230

### Aldar Exchange →

Aldar for Exchange Works  
IBA Building C Ring  
Doha  
Qatar  
Tel: 97440407100

### Arabian Exchange

Tel: 97444438200

### Asian Express Exchange →

P.O. Box 881  
PÊtal Code 112  
Ruwi High Street  
Muscat  
Sultanate of Oman  
Tel: 96897882114

### Bahrain Exchange →

Bahrain Exchange Company  
W.L.L. M Floor  
Al Hajery Building  
P.O. Box 29149  
Safat 13152  
Kuwait  
Tel: 9651824000

### Bahrain Finance

#### Company →

P.O. Box 243  
3rd Floor  
Bab Al Bahrain Building  
Manama  
Bahrain  
Tel: 97317506103

### Banca Popolare →

Piazza  
Nogara 2  
Verona  
Italy  
Tel: 390458675551

### Bank Al Bilad →

Crop Banking Division  
P.O. Box 140  
Riyadh 11411  
Saudi Arabia  
Tel: 966557343756

### City International Exchange →

Addullah Dashti Building  
Near KPTC Bus Depot  
Al Mirqab Abdullah Mubarak  
Street  
P.O. Box 21804  
Safet 13079  
Kuwait  
Tel: 9659384592

### Colombo International Money

#### Transfer Services →

No. 03  
Clow Street  
Dandenog 3175  
Tel: 61413111464

### Commonwealth Bank →

Level 6  
Tower 1  
Darling Park 201  
Sussex Street  
Sydney  
NSW 200  
Australia  
Tel: 61476818717

### Delma Exchange →

304  
Al Montazah Tower  
Zayed the First Street  
Khalidiya  
Abu Dhabi  
UAE  
Tel: 33667999724

### Deutsche Bank Ag →

Deutsche Bank AG  
86, Galle Road  
Colombo 03  
Tel: 94112447062

### Deutsche PÊt →

Deutsche PÊt Bank Ag  
Friedrich-Ebert-Allee-114-126  
53113 Bonn  
Germany  
Tel: 4922892041250

### City Exchange Company →

PB No. 16081  
Doha  
Qatar  
Tel: 97444769784

Dollarco Exchange Company Limited →

P.O. Box 26270  
Safat 13123  
Kuwait  
Tel: 96597312886

Habib Qatar Exchange →

Al Asmakh Building  
Grand Hamad Street  
Doha  
Qatar  
Tel: 97444425151

Index Exchange →

Office 201  
2nd Floor  
Sons of Jassim Darwish Building  
Zayed  
1st street  
Khalidiyah  
P.O. Box 2370  
Abu Dhabi  
UAE  
Tel: 97126272316

Instant Cash →

Instant Cash FZE  
P.O. Box 3014  
Dubai  
UAE  
Tel: 97142990011

Kpruka Pyt Ltd →

Tel: 61395445060

Kookmin Bank →

5/F Kookmin Bank  
H/Q 84  
Namdaemum- Ro Jung -ge  
Seoul  
Tel: 82220733266

La Banque PÈtale France →

115 Rue de Sevres  
C.P P210  
75275 Paris  
Cedex 06  
Tel: 33667999724

Majan Exchange →

P.O. Box 583  
P.C. 117  
Ruwi  
Sultanate of Oman  
Tel: 96892915433

Moneygram →

Moneygram Intl One BKC  
A/501  
Plot No. C-66 G Block  
Bandra Kurla Complex  
Bandra East  
Mumbai 400051  
Tel: 919987641844

National Exchange Company →

Via Ferruccio  
30,00185  
Rome  
Italia  
Tel: 393202847734

Oman & UAE Exchange →

P.O. Box 1116  
Al Hamriyah  
P.C. 131  
Muscat  
Sultanate of Oman  
Tel: 96824796533

PÈte Italiane S.P.A. →

PÈtle Italiane  
S.P.A. Viale  
Europa 175  
00144 Roma  
Tel: 390659583470

Samba →

Samba Financial Group  
P.O. Box 833  
Riyadh 11421  
Kingdom of Saudi Arabia  
Tel: 966542991424

Transfast →

44, Wall Street  
4th Floor  
New York  
NY 10005  
Tel: 971562551466

UAE Exchange – UAE Kuwait

Tel: 971553025693

Uni Credito Italiano →

Uni Credit Spa Piazza Gae  
Aulenti  
4, Unicredit  
Tower C  
20154  
Milan  
Italy  
Tel: 390288628003

Unistream →

20  
Verhnyaya Maskovka Street  
Building 2  
127083  
MÈcow  
Russia  
Tel: 74957445555

Valutrans →

Valutrans SPA  
Via M Gioia  
168  
20125 Milan  
Italy  
Tel: 390291431306

Wall Street →

Wall Street Exchange Center LLC  
2201, Twin Towers  
Baniyas Road  
Dubai  
UAE  
Tel: 97142302214

Woori Bank South Korea →

51, Sogong-ro  
Junggu  
Seoul  
100-792  
Korea  
Tel: 82220025755

Xpress Money →

Xpress Money Services Ltd.  
6th Floor  
Al Ameri Building TECOM  
P.O. Box 643996  
Sheikh Zayed Road  
Dubai  
UAE  
Tel: 97148186210

## ගෝලීය වාර්තාකරණ මූලපිරීම් දර්ශකය: මූලික නිර්ණායක හා අනුකූල බව

ගෝලීය වාර්තාකරණ මූලපිරීම් දර්ශකය	විස්තරය	වාර්තාගත කොටස	පිටු අංක/ කරුණු දැක්වීම
පොදු ප්‍රමිතීන් පිළිබඳ හෙළිදරව් කිරීම			
උපායමාර්ගය හා විශ්ලේෂණය			
G4-1	සභාපතිතුමාගේ ප්‍රකාශය	සභාපතිතුමාගේ පණිවිඩය	32
ආයතනික පැතිකඩ			
G4-3	ආයතනයේ නම	ආයතනික තනතුරු	345
G4-4	මූලික සන්නම් නිමැවුම් සහ/හෝ සේවා	අපගේ නිමැවුම්	325
G4-5	ආයතනයේ ප්‍රධාන කාර්යාලය පිහිටීම	ආයතනික තොරතුරු	345
G4-6	ආයතනයේ මෙහෙයුම් කටයුතු සිදුවන රටවල් සංඛ්‍යාව සහ මෙම වාර්තාවෙහි සඳහන් කිරීමට පිළිබඳ සාධකවලට නිශ්චිතව අදාළ හෝ ප්‍රධාන මෙහෙයුම් කටයුතු සිදුවන රටවල නම්	ආයතනික තොරතුරු	345
G4-7	ගිම්කාරත්වයේ ස්වභාවය හා නෛතික ස්වරූපය	ආයතනික තොරතුරු	345
G4-8	සේවා සපයනු ලබන වෙළඳපොළ		138
G4-9	වාර්තාකරණ ආයතනයේ පරිමාව	විශේෂ තොරතුරු	24
G4-10	රැකියා කාණ්ඩය, රැකියා ගිවිසුම, කලාපය හා ස්ත්‍රී/පුරුෂ බව අනුව වර්ගීකරණය කළ සමස්ත ශ්‍රම බලකාය	මානව ප්‍රාග්ධනය	72
G4-11	සාමූහික ගිවිසුම් මගින් ආවරණය වූ සමස්ත සේවක සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස	මානව ප්‍රාග්ධනය	76
G4-12	ආයතනික සැපයුම් දාමය	ඇල්මැනි පාර්ශ්වයන්	314
G4-13	අදාළ වාර්තාකරණ කාලපරිච්ඡේදය තුළ ප්‍රමාණය, ව්‍යුහය හා ගිම්කාරත්වයට අදාළ සැලකිය යුතු වෙනස්කම්	මෙම වාර්තාව පිළිබඳව	312
G4-14	ආයතනය විසින් ආරක්ෂක ප්‍රවේශය හෝ මූලධර්ම පිළිබඳ කටයුතු කරන්නේද, ඒ කෙසේද යන බව වාර්තා කිරීම	අවදානම් කළමනාකරණය	150
G4-15	ආයතනය විසින් පිළිගනු ලබන පරිබාහිරව සැලසුම් කළ ආර්ථික, පාරිසරික සහ සමාජ ප්‍රඥප්ති, මූලධර්ම හෝ වෙනත් මූලපිරීම් ඇතුළත් ලැයිස්තුව	කළමනාකරණ ප්‍රවේශය	321
G4-16	සංගම්වල සාමාජිකත්වය, ජාතික හෝ අභ්‍යන්තර උපදේශන ආයතන ලැයිස්තුව	ඇල්මැනි පාර්ශ්වයන්	314
හඳුනාගත් මූලික සාධක සහ සීමා			
G4-17	ආයතනික මෙහෙයුම් ව්‍යුහය	ආයතනික ව්‍යුහය	21
G4-18	වාර්තාවේ අන්තර්ගතය නිශ්චිතව දැක්වීමේ ක්‍රියාවලිය	මෙම වාර්තාව පිළිබඳව	312
G4-19	වාර්තාවේ අන්තර්ගත කිරීමට හඳුනාගත් සැලකිය යුතු සාධක	ප්‍රමාණාත්මක බව සහ වටිනාකම් නිර්මාණය	318
G4-20	ආයතනය තුළ හඳුනාගත් මූලික සාධක පිළිබඳ සීමාව	ප්‍රමාණාත්මක බව සහ වටිනාකම් නිර්මාණය	318
G4-21	ආයතනයෙන් පරිභාහිර හඳුනාගත් මූලික සාධක පිළිබඳ සීමාව	ප්‍රමාණාත්මක බව සහ වටිනාකම් නිර්මාණය	318
G4-22	පෙර වාර්තාවල සඳහන් තොරතුරු යළි ප්‍රකාශ කිරීමේ බලපෑම හා ඊට හේතුව වාර්තා කිරීම	මෙම වාර්තාව පිළිබඳව	312
G4-23	ක්ෂේත්‍රය හා සාධක සීමා පිළිබඳව පෙර වාර්තාකරණ කාලපරිච්ඡේදවල වාර්තා කළ සැලකිය යුතු වෙනස්කම්	මෙම වාර්තාව පිළිබඳව	312
උනන්දුව දක්වන පාර්ශ්වයන්ගේ නියුතුවීම්			
G4-24	ආයතනයට සම්බන්ධ උනන්දුව දක්වන පාර්ශ්ව කණ්ඩායම්වල ලැයිස්තුව	ඇල්මැනි පාර්ශ්වයන්	314
G4-25	උනන්දුව දක්වන පාර්ශ්ව හඳුනා ගැනීම හා තෝරා ගැනීමේ පදනම	ඇල්මැනි පාර්ශ්වයන්	314
G4-26	කාණ්ඩය හා කණ්ඩායම අනුව උනන්දුව දක්වන පාර්ශ්ව සම්බන්ධවන වාර ගණන ඇතුළුව සම්බන්ධවීමේ ප්‍රවේශය	ඇල්මැනි පාර්ශ්වයන්	314

ගෝලීය වාර්තාකරණ මූලපිරීම් දර්ශකය: මූලික නිර්ණායක හා අනුකූල බව

ගෝලීය වාර්තාකරණ මූලපිරීම් දර්ශකය	විස්තරය	වාර්තාගත කොටස	පිටු අංක/ කරුණු දැක්වීම
G4-27	උනන්දුව දක්වන පාර්ශ්වයන්ගේ නියැලීම් හරහා ඉස්මතුවන ප්‍රධාන තේමා හා කරුණු සහ ආයතනය ඊට ප්‍රතිචාර දක්වන අයුරු	ඇල්මැනි පාර්ශ්වයන්	314
වාර්තාවේ පැතිකඩ			
G4-28	වාර්තාකරණ කාලපරිච්ඡේදය	මෙම වාර්තාව පිළිබඳව	312
G4-29	ආසන්නතම පෙර වාර්තාවේ දිනය	මෙම වාර්තාව පිළිබඳව	312
G4-30	වාර්තාකරණ වක්‍රය	මෙම වාර්තාව පිළිබඳව	312
G4-31	වාර්තාව හා එහි අන්තර්ගතය පිළිබඳ පැන විමසීම්	මෙම වාර්තාව පිළිබඳව	312
G4-32	ගෝලීය වාර්තාකරණ මූලපිරීම් අන්තර්ගතය, බාහිර පාර්ශ්ව සහතිකවීමේ වාර්තාව හා ගෝලීය වාර්තාකරණ මූලපිරීම් G4 උපදෙස් හා අනුකූලවීම	ගෝලීය වාර්තාකරණ මූලපිරීම් දර්ශකයන් ඇතුළත් දර්ශක	337
G4-33	වාර්තාව සඳහා බාහිර පාර්ශ්වයන්ගේ සහතිකවීමක් ලබාගැනීම සඳහා වන ප්‍රතිපත්තිය හා වත්මන් පරිචයන්	අදාළ නොවේ	
පාලනය			
G4-34	ආර්ථික, පාරිසරික හා සමාජ බලපෑම් කෙරෙහි අදාළ තීරණ ගැනීමේ වගකීම සහිත ඉහළම පාලනාධිකාරය යටතේ පවතින කමිටු ඇතුළත් ආයතනයේ පාලන ව්‍යුහය	ආයතනික යහපාලනය	112
ආචාරධර්ම හා අවංකභාවය			
G4-56	හැසිරීම හා සම්බන්ධ අගයන්, මූලධර්ම, ප්‍රමිතීන් හා පිළිගත් ආචාරධර්ම	බුද්ධිමය ප්‍රාග්ධනය	67
නිශ්චිත ප්‍රමිතීන් හෙළිදරව් කිරීම			
G4	කළමනාකාරිත්වයේ ප්‍රවේශය පිළිබඳ හෙළිදරව් කිරීමේ සාධකය (DMA Aspect)	ප්‍රමාණාත්මකබව සහ වටිනාකම් නිර්මාණය	318
කාණ්ඩය : ආර්ථික			
සාධකය ආර්ථික කාර්යසාධනය			
G4-EC1	උත්පාදිත, බෙදා හැරුණු හා රඳවාගත් සෘජු ආර්ථික අගය	මූල්‍ය ප්‍රාග්ධනය	63
G4-EC3	ආයතනයේ නිශ්චිත ප්‍රතිලාභ බැඳීම්වලින් ආචරණය වන අංශ	මානව ප්‍රාග්ධනය	76
සාධකය වෙළඳපොළෙහි පෙනී සිටීම			
G4-EC6	සැලකිය යුතු මෙහෙයුම් ස්ථාන සඳහා ඉහළ කළමනාකාරිත්වයට දේශීය ප්‍රජාවන්ගෙන් බඳවාගැනීමේ ප්‍රමාණුපාත	කළමනාකරණ ප්‍රවේශය	322
සාධකය වක්‍ර ආර්ථික බලපෑම			
G4-EC7	යටිතල පහසුකම් මත ආයෝජන සහ උපකාරක සේවා සංවර්ධනය සහ එහි බලපෑම	ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සුවිශේෂී ව්‍යාපාරික ආකෘතිය	13
සාධකය ප්‍රසම්පාදන පරිචයන්			
G4-EC9	වැදගත් මෙහෙයුම් ස්ථාන සඳහා දේශීය සැපයුම්කරුවන් මත වැය කරනු ලබන මුදල ප්‍රමාණුපාතිකව	කළමනාකරණ ප්‍රවේශය	324
කාණ්ඩය: පරිසරය			
සාධකය ද්‍රව්‍ය			
G4-EN2	ප්‍රතිචක්‍රීකරණය කරන ලදුව භාවිත කරන ලද ද්‍රව්‍ය හා උපකරණවල ප්‍රතිශතය	කළමනාකරණ ප්‍රවේශය	322
සාධකය බලශක්තිය			
G4-EN3	ආයතනය තුළ බලශක්ති පරිභෝජනය	ස්වභාවික ප්‍රාග්ධනය	96

ගෝලීය වාර්තාකරණ මූලපිටිම් දර්ශකය	විස්තරය	වාර්තාගත කොටස	පිටු අංක/ කරුණු දැක්වීම
<b>කාණ්ඩය : සමාජයීය</b>			
<b>ශ්‍රම පරිචයන් හා යෝග්‍ය පරිදි සේවය</b>			
සාධකය	රැකියාව		
G4-LA1	බඳවාගනු ලැබූ නවක සේවක සංඛ්‍යාව සහ අනුපාතිකය සහ වයස් කාණ්ඩය, ස්ත්‍රී/පුරුෂ බව හා කලාපය අනුව සේවකයන් සේවය හැරයාම්	මානව ප්‍රාග්ධනය	71
G4-LA2	තාවකාලික හෝ අර්ධකාලීන සේවකයින්ට ලබා නොදෙන, පූර්ණ කාලීන සේවකයින්ට ලබාදෙන ප්‍රතිලාභ, මූලික මෙහෙයුම් වශයෙන්	මානව ප්‍රාග්ධනය	75
G4-LA3	මාතෘ හෝ පීතෘ නිවාඩුවලින් අනතුරුව රාජකාරියට වාර්තා කිරීම හා සේවයේ රැඳී සිටීම, ස්ත්‍රී පුරුෂ බව අනුව	මානව ප්‍රාග්ධනය	76
සාධකය	සේවක/සේව්‍ය සබඳතා		
G4-LA4	මෙහෙයුම් වෙනස් කිරීම් වලට ප්‍රථම ඒ පිළිබඳව දැනුම් දෙනු ලබන අවම කාලසීමාව, සාමූහික ගිවිසුම්හි එය නියමිතව දක්වා ඇත්දැයි යන්නද ඇතුළුව	මානව ප්‍රාග්ධනය	76
සාධකය	වෘත්තීය සෞඛ්‍යය හා ආරක්‍ෂාව		
G4-LA6	සිදුවිය හැකි කුමනවිටිම වර්ග හා කුමනවිටිමේ අනුපාතික, වෘත්තීයමය රෝගාබාධ, අහිමිවූ රාජකාරී දින හා සේවයට වාර්තා නොකිරීම්, රාජකාරියට අදාළ සමස්ත මරණ සංඛ්‍යාව, ප්‍රතිශතය හා පළාත් හා ස්ත්‍රී/පුරුෂ බව අනුව	මානව ප්‍රාග්ධනය	76
සාධකය	පුහුණුවීම් හා අධ්‍යාපනය		
G4-LA9	වසරක් පාසා එක් සේවකයෙකු වෙනුවෙන් ලබා දෙන පුහුණු පැය සාමාන්‍යය, ස්ත්‍රී පුරුෂ බව හා සේවක කාණ්ඩය අනුව	මානව ප්‍රාග්ධනය	73
G4-LA10	සේවකයින්ගේ සේව්‍ය හැකියා නොකඩවා පවත්වා ගැනීමට සහාය වන හා රැකියා නිෂ්චාවන් කළමනාකරණය කිරීමට ආධාර වන, යාවපීච ඉගෙනුම් සහ කුසලතා කළමනාකරණ වැඩසටහන්	මානව ප්‍රාග්ධනය	73
G4-LA11	නිරන්තර කාර්යසාධනය හා වෘත්තීය සංවර්ධන සමාලෝචන ලබන සේවක ප්‍රතිශතය, ස්ත්‍රී/පුරුෂ බව හා සේවක කාණ්ඩය අනුව	මානව ප්‍රාග්ධනය	73
සාධකය	විවිධත්වය හා සම අවස්ථා		
G4-LA12	පාලන අධිකාරීන්ගේ සංයුතිය, ස්ත්‍රී/පුරුෂ බව, වයස් කාණ්ඩය, සුළුතර කණ්ඩායම් සාමාජිකත්වය සහ විවිධත්වය පිළිබඳව වෙනත් දර්ශකයන්ට අනුව සේවක ප්‍රභේදය	මානව ප්‍රාග්ධනය	71
සාධකය	කාන්තාවන් හා පුරුෂයන් සඳහා සම වැටුප්		
G4-LA13	ස්ත්‍රීන් හා පුරුෂයන් අතර මූලික වැටුපෙහි අනුපාතය, සේවක කාණ්ඩය හා වැදගත් මෙහෙයුම් ස්ථාන අනුව	කළමනාකරණ ප්‍රවේශය	323
සාධකය	ශ්‍රම පරිචයන්ට අදාළ දුක් ගැනවිලි පිළිබඳ යාන්ත්‍රණය		
G4-LA16	දුක් ගැනවිලි පිළිබඳ කටයුතු කෙරෙන විධිමත් යාන්ත්‍රණයක් ඔස්සේ විසඳා ගනු ලැබූ, අවධානය යොමු කරනු ලැබූ හා ගොනු කරන ලද දුක් ගැනවිලි සංඛ්‍යාව	මානව ප්‍රාග්ධනය	77
<b>මානව හිමිකම්</b>			
සාධකය	නොවෙනස් ලෙස සැලකීම		
G4-HR3	වෙනස් ලෙස සැලකීම් පිළිබඳ වාර්තා වූ සමස්ත සිද්ධීන් සංඛ්‍යාව හා ගනු ලැබූ ක්‍රියාමාර්ග	මානව ප්‍රාග්ධනය	77
සාධකය	නිදහස් හැසිරීම සහ සාමූහික කේවල් කිරීම		
G4-HR4	නිදහස් හැසිරීමේ සහ සාමූහික කේවල් කිරීමේ නිදහස උල්ලංඝනය කරනු ලබන හෝ ඊට සැලකියයුතු අවදානමක් එල්ල කරනු ලබන බවට හඳුනාගත් මෙහෙයුම් හා සැපයුම්කරුවන් සහ මේ තත්ත්වය වැළැක්වීමට ගනු ලැබූ පියවර	මානව ප්‍රාග්ධනය	77

ගෝලීය වාර්තාකරණ මූලපිරීම් දර්ශකය	විස්තරය	වාර්තාගත කොටස	පිටු අංක/ කරුණු දැක්වීම
සාධකය	මානව හිමිකම්වලට අදාළ දුක් ගැනවිලි පිළිබඳ ක්‍රියාත්මක යාන්ත්‍රණය		
G4-HR12	දුක් ගැනවිලි පිළිබඳ කටයුතු කෙරෙන විධිමත් යාන්ත්‍රණයක් ඔස්සේ විසඳා ගනු ලැබූ අවධානය යොමු කරනු ලැබූ හා ගොනු කරන ලද මානව හිමිකම්වලට අදාළ දුක් ගැනවිලි සංඛ්‍යාව	මානව ප්‍රාග්ධනය	77
සමාජයීය කාර්යසාධන දර්ශකය			
සාධකය	දේශීය ප්‍රජාවන්		
G4-SO1	දේශීය ප්‍රජාවන්ගේ සම්බන්ධවීම්, බලපෑම් ඇගයීම් සහ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මකවීම් සහිත මෙහෙයුම්වල ප්‍රතිඵලය	බුද්ධිමය ප්‍රාග්ධනය	68
සාධකය	දූෂණ විරෝධී බව		
G4-SO3	දූෂණයට සම්බන්ධ අවදානම්වලට අදාළව ඇගයීමේ සිදු කරන ලද සමස්ත මෙහෙයුම් සංඛ්‍යාව සහ ප්‍රතිඵලය හා හඳුනාගනු ලැබූ සැලකිය යුතු අවදානම්	අවදානම් කළමනාකරණ වාර්තාව	150
සාධකය	අනුකූලතාව		
G4-SO8	නීති හා රෙගුලාසිවලට අනුකූල නොවීම සම්බන්ධයෙන් ගනු ලැබූ සමස්ත මූල්‍ය සම්බාධක සංඛ්‍යාව සහ සැලකිය යුතු දඩ මුදල් මූල්‍ය අගය	අධ්‍යක්ෂ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව	181
සාධකය	එදිරි තරඟකාරී හැසිරීම		
G4-SO7	එදිරි තරඟකාරී හැසිරීම, සංගති විරෝධී බව හා ඒකාධිකාරී පරිච්ඡේදන වලට අදාළව ගනු ලැබූ මුළු නෛතික ක්‍රියාමාර්ග සංඛ්‍යාව හා එහි ප්‍රතිඵල	අදාළ නොවේ	
සාධකය	සමාජය මත ඇති කරන බලපෑම සම්බන්ධයෙන් සැපයුම්කරුවන් ඇගයීම		
G4-S09	සමාජය මත ඇති කරන බලපෑම් පිළිබඳ නිර්ණායක යොදා ගනිමින් පරීක්ෂාවට ලක් කළ නව සැපයුම්කරුවන් ප්‍රතිඵලය	අදාළ නොවේ	
සාධකය	සමාජය මත ඇති කරන බලපෑම්වලට අදාළව ක්‍රියාත්මක දුක් ගැනවිලි පිළිබඳ යාන්ත්‍රණය		
G4-S011	අදාළ දුක් ගැනවිලි පිළිබඳ කටයුතු කෙරෙන විධිමත් යාන්ත්‍රණයක් ඔස්සේ විසඳා ගනු ලැබූ අවධානය යොමු කරනු ලැබූ හා ගොනු කරන ලද සමාජය මත ඇති කරන බලපෑම්වලට අදාළ දුක් ගැනවිලි සංඛ්‍යාව	අධ්‍යක්ෂ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව	181
නිමැවුම් පිළිබඳ වගකීම			
සාධකය	නිමැවුම් හා සේවා නම් කිරීම		
G4-PR3	නිමැවුම් හා සේවා තොරතුරු නම් කිරීම සඳහා වන ආයතනයේ ක්‍රියාපටිපාටීන් සඳහා අවශ්‍ය කෙරෙන නිමැවුම් හා සේවා වර්ග සහ එබඳු තොරතුරු අවශ්‍යතාවන්ට යටත්ව සැලකිය යුතු නිමැවුම් හා සේවා කාණ්ඩවල ප්‍රතිඵල	කළමනාකරණ ප්‍රවේශය	324
G4-PR5	ගනුදෙනුකරුවන්ගේ තෘප්තිමත් බව මැන බැලීම සඳහා සිදු කරනු ලබන සමීක්ෂණවල ප්‍රතිඵල		86
සාධකය	අලෙවි සන්නිවේදනය		
G4-PR7	වෙළඳ ප්‍රචාරණය, ප්‍රවර්ධනය හා අනුග්‍රහකත්වයද ඇතුළුව අලෙවි සන්නිවේදනයට අදාළ ස්වේච්ඡා කේත සහ රෙගුලාසිවලට අනුකූල නොවීම් වාර්තා වූ මුළු අවස්ථා සංඛ්‍යාව, ප්‍රතිඵල අනුව	බුද්ධිමය ප්‍රාග්ධනය	68
සාධකය	ගනුදෙනුකරුවන්ගේ රහස්‍යභාවය		
G4-PR8	ගනුදෙනුකර රහස්‍යභාවය ආරක්ෂා නොකිරීම හා ගනුදෙනුකර දත්ත අස්ථානගතවීම් සම්බන්ධයෙන් පැන නැගුණු සැලකිය යුතු සමස්ත පැමිණිලි සංඛ්‍යාව	කළමනාකරණ ප්‍රවේශය	324
සාධකය	අනුකූලතාවය		
G4-PR9	නිමැවුම් හා සේවා භාවිතය සහ ප්‍රතිපාදනය පිළිබඳ නීති හා රෙගුලාසිවලට අනුකූල නොවීම සම්බන්ධයෙන් පැනවූණු සැලකිය යුතු දඩවල මූල්‍ය අගය	අධ්‍යක්ෂ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව	181

# මූල්‍ය සහ බැංකුකරණයට අදාළ පාරිභාෂිත වචන මාලාව

### ගිණුම්කරණ ප්‍රතිපත්තින් →

මූල්‍ය ප්‍රකාශ සකස් කිරීමේදී හා ඉදිරිපත් කිරීමේදී ආයතනයක් විසින් භාවිත කර ඇති නිශ්චිත මූලධර්ම, පදනම්, ගිවිසුම්, නීති හා පරිචයන්.

### උපචිත පදනම →

ගනුදෙනු හා වෙනත් සිද්ධීන් වලින් වන බලපෑම මුදල් හෝ මුදල් සමාන දෙයකින් ලැබීම හෝ ගෙවීම තෙක් ප්‍රමාද නොකොට ගනුදෙනු හා වෙනත් සිද්ධීන් සිදුවන අවස්ථාවේදීම එහි බලපෑම හඳුනාගැනීම.

### ප්‍රවණතා ලාභ/අලාභ →

ආයතනයක විශ්‍රාම සැලැස්මේ ඇස්තමේන්තුව සහ සත්‍ය අත්දැකීම් අතර වෙනසින් ඇතිවන්නා වූ ලාභ හෝ අලාභ, ප්‍රවණතා ලාභ/අලාභයි.

### ක්‍රමඝෛය →

අස්පාශ්‍ය වත්කමක ඝෛය කළ හැකි අගය එහි ප්‍රයෝජනවත් ජීවිතකාලය පුරා ක්‍රමානුකූල පදනමක් මත විභජනය කිරීම.

### ක්‍රමඝෛය පිරිවැය →

ක්‍රමඝෛය පිරිවැය යනු මූල්‍ය වත්කම්/මූල්‍ය වගකීම්, මූලික හඳුනාගැනීමේ දී ගණනය කරනු ලබන අගයෙන් සඵල පොළී ක්‍රමය උපයෝගී කරගනිමින් ආපසු ගෙවූ මුල් මුදල අඩුකර, සමුච්චිත ක්‍රමඝෛය අඩුකර/එකතුකර හෝ ආරම්භක වටිනාකම හා කල්පිරීමේ දී ඇති වටිනාකම අතර වෙනස හා හානිකරණය හෝ රැස්කිරීමට නොහැකිවීම මත සිදු කරන අඩුකිරීම් හැර වටිනාකමයි.

### විකිණීම සඳහා පවතින

#### මූල්‍ය වත්කම් →

මේ යටතට විකිණීම සඳහා පවතින ව්‍යුත්පන්න නොවූ මූල්‍ය වත්කම් හෝ ණය හා අත්තිකාරම් ලෙස වර්ගීකරණය නොකළ වත්කම්, ලාභ/අලාභ තුළින් සාධාරණ වටිනාකමට ගලපන ලද මූල්‍ය වත්කම් හෝ කල්පිරෙන තෙක් දරා සිටින ආයෝජන අයත් වේ.

### ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාත →

අන්තර්ජාතික පියවීම් (BIS) සඳහා බැංකුව විසින් සැලසුම් කළ හා දේශීය අවශ්‍යතාවයන්ට සරිලන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නවීකරණය කරන ලද රාමුවට අනුව නිශ්චිතව දක්වා ඇති ප්‍රාග්ධන හා අවදානම් බර තැබූ වත්කම් අතර ඇති සම්බන්ධතාවය.

### ප්‍රාග්ධන වියදම් →

දේපල පිරියත හා උපකරණ මිලදී ගැනීම සඳහා දරන ලද වියදම්.

### ප්‍රාග්ධන ලාභ →

වත්කමක් ඉවත් කිරීමෙන් (විකිණීමෙන්) ලැබෙන මුදලින් වත්කමේ පිරිවැය හා විකිණීම සඳහා වූ පිරිවැය අඩු කළ පසු ලැබෙන්නා වූ ලාභ ප්‍රාග්ධන ලාභ වේ.

### ප්‍රාග්ධන සංචිත →

1988 අංක 30 දරණ බැංකු පනත යටතේ නිශ්චිතව සඳහන් කර ඇති අරමුණු සඳහා වෙන්කර ඇති සංචිත අරමුදල් වලින් සහ දේපල ප්‍රත්‍යාගණන සංචිත අරමුදල් වලින් ප්‍රාග්ධන සංචිත සමන්විත වේ. මෙය අඩුකිරීමට හෝ බෙදාහැරීමට මූල්‍ය කමිටුවේ අනුමැතිය ලැබිය යුතුය.

### ධාරණ අගය →

වත්කම් හා වගකීම්වල සාධාරණ අගයට ගැලපුම් කිරීමට පෙර පවතින පොත් අගයයි.

### මුදල් හා සමාන දෑ →

වටිනාකම වෙනස්වීම පිළිබඳ සැලකිය යුතු අවදානමක් නොමැතිව ව්‍යවහාර මුදල් බවට වහාම පරිවර්තනය කළහැකි කෙටි කාලීන අධික ද්‍රවශීලතා තත්ත්වයක් පවත්නා වූ ආයෝජන.

### සාමූහික ගිවිසුම →

ජාතික ඉතිරිකිරීමේ බැංකුව, මුදල් අමාත්‍යාංශය සහ වෘත්තීය සමිති අතර ඇති කරගන්නා ලද ත්‍රෛපාසික ගිවිසුම.

### ණය හානිකරණය සඳහා සාමූහිකව අගය කර සිදු කරනු ලබන වෙන්කිරීම් →

මෙය කළඹ හානිකරණ වෙන්කිරීම ලෙසද හැඳින්වේ. තනිව ගත් කළ විශේෂිත වටිනාකමක් නැති හෝ පාඩුවක් ඇතිවී ඇතත් ගිණුම් වාර්තා දිනයට එම වටිනාකම හඳුනා ගත නොහැකි එක සමාන ලක්‍ෂණයන්ගෙන් යුතු ණය සමූහයක් වෙනුවෙන් සාමූහික පදනමට කරනු ලබන ණය හානිකරන අගය ගණනය කිරීමයි. ණය හා අත්තිකාරම්, ණය ආයෝජන කළඹ මත අගයනු ලබයි.

### බැඳියාවන් →

ණය පහසුකම් අනුමත කළ නමුත් වාර්තා කරන දිනට සේවා දායකයන් විසින් භාවිත නොකරන ලද ප්‍රමාණය.

### සංකේදණය වීමේ අවදානම →

ප්‍රතිපාර්ශ්වයේ ඇති අසමාන ව්‍යාප්තිය සහ ආයෝජන කළඹ අනාවරණය වී ඇති ව්‍යාපාර අංශය හෝ භූගෝලීය ප්‍රදේශය මත ජනිත වන අවදානම.

### අසම්භාව්‍යයන් →

අනාගත සිද්ධියක් හෝ සිද්ධීන් කිහිපයක් සිදුවීම හෝ සිදු නොවීම මත පමණක්, ප්‍රතිඵලය තහවුරු වන ශේෂ පත්‍ර දිනට පවතින තත්ත්වය/අවස්ථාව.

### ආයතනික පාලනය →

සංස්ථාපිත ආයතන පාලනය කිරීමට උපයෝගී කරගනු ලබන ක්‍රියාවලියයි. ආයතන කළමනාකරණය කිරීම හා මෙහෙයවීමේදී විධායක කටයුතු සුපරීක්‍ෂණය කිරීමේදී සහ අයිතිකරුවන්ට මෙන්ම අනෙකුත් පාර්ශ්වකරුවන් වෙත වගවීමේ කාර්යය ඉටුකිරීම සම්බන්ධයෙන් අධිකාරී බලය ක්‍රියාත්මක කරනු ලබන ආකාරය මෙහිදී සැලකිල්ලට ගැනේ.

### පිරිවැයට ආදායම් අනුපාතය →

මෙහෙයුම් වියදම් වලින් ණය පාඩු ප්‍රතිපාදන සහ ගනුදෙනු කළ හැකි සුරැකුම්පත්වල අගය පහත වැටීම් සඳහා ප්‍රතිපාදන හැරුණුකොට ශුද්ධ ආදායමෙහි ප්‍රතිශතයක් ලෙස දැක්වීම.

### පිරිවැය ක්‍රමය →

ආයෝජනය එහි පිරිවැයට වාර්තාගත කරන ගිණුම්කරණ ක්‍රමයකි. ආයෝජනයාගේ සමුච්චිත ශුද්ධ ලාභයෙන් බෙදාහැරීම් ලැබුණු ප්‍රමාණය දක්වා පමණක් ආයෝජකයාගේ ආදායම් ප්‍රකාශයේ එම ආයෝජනයේ ආදායම හඳුනාගනී.

### ණය ශ්‍රේණිගත කිරීම් →

සංස්ථාපිත ආයතනයකට එහි ණය පියවීමේ හැකියාව හෝ එය පැහැර නොහැරීමේ සම්භාවිතාව සම්බන්ධයෙන් ස්වාධීන ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් විසින් සිදු කරනු ලබන ඇගයීම.

### ණය අවදානම →

ණයගැතියෙකු හෝ අදාළ පාර්ශ්වයක් විසින් ගිවිසගත් කොන්දේසි ප්‍රකාර කටයුතු කිරීමට අපොහොසත්වීමෙන් පැන නගින තත්ත්වය, ණය අවදානම නැතහොත් පැහැර හැරීමේ අවදානම වශයෙන් සරලව අර්ථ දැක්වේ.

### පාරිභෝගික තැන්පතු →

ගිණුම් ගිමියන් විසින් තැන්පත් කරන මුදල් වේ. මෙය වගකීමක් ලෙස හඳුනා ගනී.

### ගනුදෙනු කළහැකි සුරැකුම්පත් →

කෙටිකාලීනව යළි විකිණීමේ අදහස පෙරදැරිව අත්පත් කරගත් හා රඳවාගත් අලෙවි කළ හැකි සුරැකුම්පත්.

### ණයකර →

සංස්ථාපිත ආයතනයක් විසින් නිකුත් කරන ලද මධ්‍යකාලීන ණය උපකරණයකි.

**වලම්බිත බදු →**

ප්‍රචරිත මූල්‍ය වර්ෂය තුළ දී හැර අනෙකුත් මූල්‍ය වර්ෂයන්හි දී ගෙවීමට සිදුවන බදු වෙනුවෙන් මූල්‍ය ප්‍රකාශන වල වෙන්කර තබනු ලබන ප්‍රමාණය.

**ක්ෂය කිරීම →**

වත්කමක ක්ෂය කළ හැකි වටිනාකම එහි එදායී ජීවිත කාලය තුළ විධිමත්ව ප්‍රතිපාදනය කිරීම.

**හඳුනාගැනීම ඉවත් කිරීම →**

මින් පෙර මූල්‍ය තත්වය පිළිබඳ ප්‍රකාශ වලදී හඳුනාගන්නා ලද මූල්‍ය වත්කම් හෝ මූල්‍ය වගකීම් පොත්වලින් ඉවත් කිරීම.

**ව්‍යුත්පන්නයක් →**

මූල්‍ය උපකරණයක් වන අතර, එහි මිල ඒ සඳහා භාජනය වන වත්කම් වල අගය මත තීරණය වෙයි.

**ආර්ථිකමය එකතුවක අගය →**

එදායීතාව පිළිබඳ මිනුමක් වන අතර, ඒ සඳහා සමස්ත ආයෝජිත හිමිකම් පිරිවැය සැලකිල්ලට ගනු ලැබේ.

**සඵල බදු අනුපාතය →**

බදු පෙර ලාභයෙන් බෙදන ලද බදු සඳහා වන ප්‍රතිපාදන

**සඵල පොළී අනුපාතිකය →**

මූල්‍ය උපකරණයෙන් අනාගතයේ දී ලැබිය යුතු මුදල් ප්‍රවාහයන් හෝ ලැබීම් අපේක්ෂිත ජීව කාලය තුළ හෝ සුදුසු පරිදි ඊට අනුරූප කෙටිකාලයක් තුළ මූල්‍ය වත්කම්/වගකීම් වල ශුද්ධ ප්‍රචරිත අගයට අනුව වට්ටම් කිරීමට යොදාගනු ලබන පොළී අනුපාතය.

**හිමිකම් ක්‍රමය →**

ආයෝජනය මුලදී පිරිවැයට ගිණුම්ගත කොට ඉන්පසු ඇති වූ වෙනස්කම් මත ආයෝජකයාගේ ගිණුම්වල ශුද්ධ වටිනාකමට/ආයෝජනයට ඇති හිමිකමට වෙනස්කම් සිදුකොට ගිණුම් තැබීමේ ක්‍රමයයි.

**සාමාන්‍ය කොටසකට ඉපයුම් →**

සාමාන්‍ය කොටස්කරුවන්ට බෙදාහරින ලද ලාභය නිකුත් කරන ලද සාමාන්‍ය කොටස් ගණනින් බෙදීම.

**හිමිකම් අවදානම →**

කොටස් වෙළඳපොළ විචලනයන් හේතු කොට ගෙන හිමිකම් වටිනාකම ක්ෂය වීමට ඇති අවදානම.

**විදේශ විනිමය ලාභය/ අලාභය →**

විදේශ විනිමය ගනුදෙනු සිදුවන දිනය/ අවසන් වාර්තාගත දිනය සහ පියවීම්/ වාර්තා කරන දිනය අතර විදේශ විනිමය අනුපාත අතර ඇති වෙනස මත විදේශ විනිමය ලාභ උපදී. මෙය විදේශ මුදල් වෙළඳාම මතද උපදී.

**සාධාරණ අගය →**

දැනුවත් හා කැමැත්ත දක්වන පාර්ශ්වයන් අතර සිදුවන අනෙක් දුරින් ගනුදෙනුවකදී ණයක් පියවීම සඳහා හෝ වත්කමක් හුවමාරුකර ගැනීම සඳහා යොදාගත හැකි අගය.

**මූල්‍ය වත්කම් →**

යම් වත්කමක් එනම් මුදල් හා වෙනත් ඒකකයක හෝ වෙනත් ඒකකයකින් මුදල් හෝ වෙනත් මූල්‍ය වත්කමක් ලැබීමට ඇති ගිවිසුම්මය අයිතියක්.

**ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම් හෝ වගකීම් →**

වෙළෙඳාම සඳහා ඇති මූල්‍ය වත්කම් හෝ මුලදීම ආයතනය විසින් ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගය ගණනය කළ යුතු යැයි තීරණය කළ මූල්‍ය වත්කමක් හෝ වගකීමකි.

**මූල්‍ය උපකරණ →**

එක් පාර්ශ්වයකට මූල්‍ය වත්කමක් සහ අනෙක් පාර්ශ්වයට මූල්‍ය වගකීමක් හෝ හිමිකමක් ජනනය කරනු ලබන ගිවිසුමකි.

**මූල්‍ය වගකීම →**

වෙනත් ඒකකයකට මුදල් හෝ වෙනත් මූල්‍ය වත්කමක් භාරදීමට ඇති ගිවිසුම් ගත බැඳීමක්.

**අපයට තබන ලද පවරාගත් දේපල →**

පූර්ණ හෝ අර්ධ වශයෙන් ණය තෘප්ත කිරීමෙන් අත්පත් කරගන්නා ලද දේපල.

**විදේශ ව්‍යවහාර මුදල් අවදානම →**

දේශීය විනිමය හැරුණු විට අනෙකුත් විදේශ විනිමයන් සමග ගනුදෙනු කිරීමේදී ඇතිවන අවදානම මෙහිදී සැලකේ. විදේශ මුදල් හුවමාරු අනුපාතයේ අහිතකර වෙනස්වීම් මත විදේශ මුදලින් පවතින වත්කම්/වගකීම් වල අගය අඩු විය හැක.

**විදේශ විනිමය ගිවිසුම් →**

ව්‍යවහාර මුදල් ඒකකයක් තවත් මුදල් ඒකකයක් සමග අනාගත දිනයක වර්තමානයේ එකඟවන අනුපාතයට හුවමාරු කිරීමට දෙපාර්ශ්වයක් විසින් ඇති කර ගන්නා එකඟතාවයකි.

**පොදු ප්‍රතිපාදන →**

තනි පුද්ගල පහසුකම් මත ණය පාඩු තීරණය කළ නොහැකි අවස්ථාවලදී සමුච්චිත නිරාවරණයවීම් හමුවේ ණය හා අත්තිකාරම් මත අනාගතයේදී සිදු වෙනැයි අපේක්ෂිත අලාභයන් ගෙවා දැමීම සඳහා වෙන්කර ඇති අරමුදල්.

**සමූහය →**

සමූහය යනු පරිපාලකය සහ එහි සියලුම පරිපාලිතයන්ය.

**අපවච්චි →**

ණය ගෙවීමට නියමිත තැනැත්තෙකු එය පියවීමට අපොහොසත් වුවහොත් එම වගකීම ඉටු කිරීමට එක් පාර්ශ්වයක (ඇපකරු) පොරොන්දුව මත බැඳෙන ත්‍රෛපාර්ශ්වික ගිවිසුමකි.

**ඉදිරි රැකුම් →**

අවාසිදායක මිල වෙනස්වීම් (පොළී අනුපාත සහ භාණ්ඩ මිල) නිසා ඇතිවන්නාවූ අවදානමක් එම අවදානම බලපැවැත්වෙන ගනුදෙනු ආරක්ෂා කර ගැනීම සඳහා යොදා ගන්නා ක්‍රමෝපායන්ය.

**කල් පිරෙන තෙක් දරා සිටින ආයෝජන →**

කල් පිරීම තෙක් රඳවා ගැනීමේ අහිලාශය හා හැකියාව ඇති නිශ්චිත වටිනාකමක් සහ නිශ්චිත කල් පිරීමේ කාලයක් සහිත ව්‍යුත්පන්න නොවන මූල්‍ය වත්කම්.

**වෙළඳාම සඳහා දරා සිටින මූල්‍ය ආයෝජන →**

කෙටිකාලීනව (අවුරුදු 1 ක කාලසීමාවට අඩු) යළි විකිණීමේ අදහස පෙරදැරිව අත්පත් කර ගත් ණය සහ හිමිකම් ආයෝජන.

**අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා තක්සේරු ක්‍රියාවලිය (ICCAP) →**

1 වන ස්ථම්භයෙන් ආවරණය වන අවදානම හැරුණු කොට පවතින අනිකුත් බැංකුකරණ අවදානම් සඳහා අමතර ප්‍රාග්ධනයක් යොමු කරන බවට බැංකුව විසින් සහතික වීමේ ක්‍රියාවලියයි.

**භාහිරකරණය →**

වත්කමක් මගින් අයකර ගත හැකි මුදල් ප්‍රමාණය, එහි ප්‍රචරිත අගයට වඩා අඩු වූ විට උද්ගත වන තත්ත්වයකි.

**භාහිරකරණයට ගැලපීම් සිදුකරන ලද වත්කම් කළඹ →**

තනිව ගත්කළ වැදගත් වන, භාහිරකරණය සඳහා ගැලපීම් සිදුකරන ලද ණය කළඹ හා තනිව ගත්කළ වැදගත් නොවන නමුත් දින 180 ට වැඩිකාලයක් ගෙවීම් පැහැර හරින ලදුව ඇති ණය කළඹ මේ නමින් හැඳින්වේ.



**හානිකරණය සඳහා වූ දීමනාව →**

සිදුවී ඇති අලාභයක් වෙනුවෙන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ දිනට ලාභයෙන් සිදුකරන වෙන් කිරීමකි. මෙය තනිව හෝ සාමූහිකව හඳුනාගනු ලබයි.

**හානිකරණ ගාස්තු/හැවන අයවීම් →**

වත්කමකින් ජනිත වන අනාගත වට්ටම් කළ මුදල් ප්‍රවාහයන්ගේ සහ වත්කමේ වර්තමාන වටිනාකම අතර වෙනස.

**හානිකරණ ණය →**

සමාගම් විසින් ගිවිසුම් පරිදි ලැබිය යුතු ණය මුදල් ප්‍රමාණ සියල්ල එකතු කිරීමට බලාපොරොත්තු නොවන හෝ එම ණය මුදල් ප්‍රවාහ ගිවිසුම් ප්‍රකාර දිනයට පසු දිනයකදී එකතු කිරීමට බලාපොරොත්තු වීම.

**කේවල හානිකරණය →**

තනි තනිව ගත් කළ සැලකිය යුතු ගිණුම් සහ සාමූහික හානිකරණයට අයත් නොවන සියලු ගිණුම් අලාභය සඳහා කොතරම් දුරට අනාවරණය වනවාද යන්න තක්සේරු කිරීම.

**අස්පාශ්‍ය වත්කම →**

අස්පාශ්‍ය වත්කමක් යනු භෞතිකමය තත්ත්වයක් නොමැති හඳුනාගත හැකි වත්කමකි. ආයතනික බුද්ධිමය දේපල උදාහරණ ලෙස, පේටන්ට් බලපත්‍රය, පුරස්කාරය, වෙළඳ ලකුණ, ව්‍යාපාර පටිපාටි, ගිණිකම්, කීර්තිනාමය, වෙළඳ නාමය ආදිය වර්තමාන පොදු අස්පාශ්‍ය වත්කම් ගණයට අයත් වේ.

**අවිනිශ්චිත පොළී →**

අක්‍රීය ණය හා අත්තිකාරම් මත ඇතිවන පොළී.

**පොළී ආත්තිකය →**

සාමාන්‍ය පොළී උපයන වත්කම්වල ප්‍රතිශතයක් ලෙස ප්‍රකාශිත ශුද්ධ පොළී ආදායම.

**පොළී අවදානම →**

මූල්‍ය සාධන පත්‍රයක සාධාරණ වටිනාකම හෝ අනාගත මුදල් ප්‍රවාහ වෙළඳපොළ පොළී අනුපාතවල වෙනස්වීම් හේතුවෙන් උච්චාවචනය වීමේ අවදානම.

**පොළී අනුපාත හුවමාරුවක්**

එක් පාර්ශ්වයක මුදල් ප්‍රවාහය වෙනුවෙන් තවත් පාර්ශ්වයක් විසින් පොළී ගෙවීම් හුවමාරුකර ගැනීමේ ව්‍යුත්පන්නයකි.

**පොළී ව්‍යාජතිය →**

පොළී උපයන වත්කම් හා පොළී සහිත වගකීම් මත උපයන ලද පොළී අනුපාතිකයෙහි සාමාන්‍යය හා ගෙවන ලද පොළී අනුපාතිකයෙහි සාමාන්‍යය අතර ඇති වෙනස නිරූපණය කරයි. පොළී අනුපාතික, විනිමය අනුපාතික, ණය ව්‍යාජතිය සහ වෙනත් වත්කම් මිල.

**ආයෝජන දේපල →**

භාවිතයට හෝ විකිණීමට හැර හුදෙක් බදු කුලී ඉපයීමට හෝ ප්‍රාග්ධන වටිනාකම වැඩිවීම හෝ දෙකම සඳහා (අයිතිකරු විසින් හෝ මූල්‍ය කල්බදු යටතේ බදු ගැනුම්කරු විසින්) තබා ගෙන ඇති දේපල (ඉඩම් හෝ ගොඩනැගිල්ලක්, ගොඩනැගිල්ලකින් කොටසක් හෝ ඒ දෙකම) වේ.

**ආයෝජන සුරැකුම්පත් →**

ප්‍රාග්ධන වර්ධන අරමුණු සඳහා අත්පත් කරගත් හා රඳවාගත් සහ සාමාන්‍යයෙන් කල්පිරීම තෙක් රඳවාගන්නා සුරැකුම්පත්.

**ප්‍රධාන කළමනාකරණ පිරිස →**

අධ්‍යක්ෂවරුන්ද ඇතුළුව ආයතනයක ක්‍රියාකාරකම් සෘජුව හෝ වක්‍රාකාරව සැලසුම්කරණය, මෙහෙයවීම සහ පාලනය සඳහා අධිකාරය සහ වගකීම් දරන පුද්ගලයින්.

**දුර්වල වත්කම් →**

මුදල් ලෙස රඳවාගන්නා ලද හෝ වෙනත් බැංකුවල තැන්පතු විනිමය බිල්පත් සහ භාණ්ඩාගාර බිල්පත් වැනි පහසුවෙන් මුදල් බවට පත් කළහැකි ආකාරයෙන් පවතින වත්කම්.

**දුර්වල වත්කම් අනුපාතය →**

මහ බැංකුව විසින් ප්‍රකාශිත පරිදි මුදල් හෝ පහසුවෙන් මුදල් බවට පරිවර්තනය කළහැකි ආකාරයෙන් පවතින වත්කම්, අසම්භාව්‍ය වගකීම්ද ඇතුළුව මුළු වගකීම් වලින් බෙදීමෙන් මෙම අනුපාතය ලබාගැනේ.

**දුර්වලතා අවදානම →**

ඒකකයක් විසින් මූල්‍ය වගකීම සම්බන්ධ බැඳීම් සපුරාලීම සඳහා මුහුණ පෑමට සිදු වන දුෂ්කරතාවය පිළිබඳ අවදානම.

**ණය සහ ලැබිය යුතු දෑ →**

වෙළඳපොළේදී වටිනාකමක් තීරණය වී නොමැති ලාභ හෝ අලාභ මඟින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම් නොවන සහ මූලික හඳුනාගැනීමේදී විකිණීම සඳහා ඇති මූල්‍ය වත්කමක් සේ හඳුනා නොගත් මූල්‍ය වත්කම් මේ නමින් හැඳින්වේ.

**ගෙවීම් පැහැර හැරීම හිසා ඇතිවන පාඩුව →**

ණයගැතියා ගෙවීම් පැහැර හැරීම නිසා ණය හිමියාට සිදුවන අලාභය මුළු මුදලෙහි ප්‍රතිශතයක් ලෙස දැක්වීම.

**වෙළඳපොළ අවදානම →**

පොළී අනුපාත, විනිමය අනුපාත, ණය ව්‍යාජතිය සහ වෙනත් වත්කම් මිල ආදී වෙළඳපළ විචලනයන්ගේ වෙනස්වීම් හේතුකොටගෙන මූල්‍ය උපකරණයන්හි අගය වෙනස්වීම මත අලාභ ඇතිවීමේ හැකියාව.

**ප්‍රමාණාත්මකබව →**

යම් ගනුදෙනුවක හෝ සිදුවීමක සාපේක්ෂ වැදගත්කම හෝ යම් ගනුදෙනුවක් හෝ සිදුවීමක් මගහැරීම

හෝ අවප්‍රකාශයවීම මූල්‍ය ප්‍රකාශන ප්‍රයෝජනයට ගන්නා පාර්ශ්වයන්ගේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට බාධාවක් සිදු කරන්නේ නම් එය ප්‍රමාණාත්මක ගනුදෙනුවකි.

**ශුද්ධ පොළී ආදායම →**

ආයෝජන කළඹින් ලද පොළී ආදායම සහ තැන්පතු මත ගෙවන ලද පොළී අතර ඇති වෙනස.

**අක්‍රීය ණය →**

තුන්මසකට වඩා වැඩි කාලයක් නොගෙවන ලද ණය.

**විදේශ මුදල් ගිණුම →**

දේශීය බැංකුවක් විසින් විදේශීය රටක එම රටෙහි ව්‍යවහාර මුදලින් පවත්වාගෙන යනු ලබන බැංකු ගිණුමකි.

**අක්‍රීය ණය අනුපාතය →**

සමස්ත අක්‍රීය ණය හා අත්තිකාරම් ප්‍රමාණය, සමස්ත ණය හා අත්තිකාරම් කළඹින් බෙදන ලද විට ලැබෙන අනුපාතය.

**මූල්‍ය තත්වය පිළිබඳ ප්‍රකාශනයෙන් පරිබාහිර වූ ගනුදෙනු →**

මූල්‍ය තත්වය පිළිබඳ ප්‍රකාශනයේ දිනට හඳුනා නොගත් නමුත් අසම්භාව්‍යයන් හෝ වගකීම් ජනිතවන්නා වූ වත්කම් හෝ වගකීම් මේ නමින් හැඳින්වේ.

**මෙහෙයුම් අවදානම →**

ප්‍රමාණවත් නොවන හා අසාර්ථක අභ්‍යන්තර ක්‍රියාවලීන්, පුද්ගලයන් සහ පද්ධතීන් හෝ බාහිර සිදුවීම් නිසා ඇතිවන අවදානම.

**පරිපාලක සමාගම →**

පරිපාලිත සමාගම් එකක් හෝ කීපයක් සහිත ඒකකයක් පරිපාලකයක් වේ.

**කළඹ →**

ආයෝජන සමූහයක් එනම් රාජ්‍ය සුරැකුම්පත්, ණය හා අත්තිකාරම්, හිමිකම් කොටස් මේ යටතට ඇතුළත් වේ.

**පැහැර හැරීමේ සම්භාවිතාව →**

යම් ණයගැතියෙක් සිය වගකීම් පැහැර හැරිය හැකි සම්භාවිතාවය ඇස්තමේන්තු කිරීම සඳහා යොදාගන්නා අභ්‍යන්තර වර්ගීකරණයකි.

**ප්‍රතිපාදන ආචරණය →**

මුළු ණය අලාභ ප්‍රතිපාදනය, ප්‍රතිපාදනයට පෙර ශුද්ධ අක්‍රීය ණය හා අත්තිකාරම්හි ප්‍රතිශතයක් ලෙස දැක්වීමයි.

**වත්කම්වල සාමාන්‍ය මත ප්‍රතිලාභය →**

වත්කම්වල සාමාන්‍ය මත ප්‍රතිලාභය යනු ශුද්ධ ආදායම, වත්කම්වල සාමාන්‍යයෙහි ප්‍රතිශතයක් ලෙස දැක්වීමයි. මෙය ලාභදායීත්වය ගණනය කිරීමේ ප්‍රතිශතයක් ලෙස හා තරගකාරී ආයතන අතර කාර්යසාධනය මැනීමේ ඒකකයක් ලෙස යොදා ගනී.

**හිමිකම් මත ප්‍රතිලාභය →**

ශුද්ධ ලාභය වර්ෂය තුළ වූ සාමාන්‍ය හිමිකම් ප්‍රාග්ධනයේ ප්‍රතිශතයක් ලෙස දැක්වීම.

**සම්බන්ධිත පාර්ශ්ව →**

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 30 අනුව 'සම්බන්ධිත පාර්ශ්ව හෙළිදරව්කිරීම' අනුව එක් පාර්ශ්වයකට තවත් පාර්ශ්වයක් පාලනය කිරීමට ඇති හැකියාව හෝ අනිකුත් පාර්ශ්වයේ මූල්‍ය හා මෙහෙයුම් තීරණවලදී සැලකිය යුතු බලපෑමක් සෘජුව හෝ වක්‍රව කිරීමට හැකියාවක් ඇතිවීම එම පාර්ශ්වයන් හා සම්බන්ධිත පාර්ශ්වයන් වේ.

**ප්‍රතිමූලදී ගැනීම් ගිවිසුම් →**

ප්‍රතිමූලදී ගැනීම් ගිවිසුම් යටතේ ගිවිසගත් පරිදි පසු දිනකදී නියමිත මුදල හා පොළිය ආපසු ගෙවීමේ පදනම මත ලබාගත් මුදලක් මේ යටතට ගැනේ.

**අයභාර සංචිත →**

ඉදිරි අනාගතයේ දී ආයෝජනය කිරීම සඳහා සහ බෙදාහැරීමේ අරමුණින් රඳවා තබා ඇති සංචිත මේ යටතේ දැක්වේ.

**අවදානම මත බර තබන ලද වත්කම් →**

අවදානම් මත පදනම් වූ ප්‍රාග්ධන අනුපාත ගණනය කිරීමේ දී යොදා ගැනෙයි. සියලුම වර්ගයේ වත්කම් අතර, සාපේක්‍ෂව රුපියලට ඇති අවදානම පිළිබිඹු කිරීම සඳහා අවදානම් බර තැබූ සාධක උපයෝගී කර ගනිමින් අඩු අවදානම් වත්කම්වල මුහුණත වටිනාකම අඩුකරනු ලබයි. ශේෂ පත්‍ර දිනට පසු උපකරණවල නිසඟයෙන්ම ඇති අවදානමද හඳුනාගනු ලබයි. මෙය, පළමුව ශේෂ පත්‍රයෙහි සමානයන් වෙත නාමික අගය ගැලපීමෙන් හා ඉන් අනතුරුව යෝග්‍ය අවදානම් බර තැබූ සාධක උපයෝගී කර ගැනීමෙන් සිදු කෙරෙයි.

**රූපියලේ ණය →**

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන රුපියල් සුරැකුම්පත් මෙයින් අදහස් වේ.

**කොටස්කරුවන්ගේ අරමුදල →**

1988 අංක 30 දරන බැංකු පනතේ ප්‍රතිපාදන යටතේ ඇතිකර ඇති ප්‍රාග්ධන සංචිත.

**එක් පුද්ගලයකුගේ ණය ගැනීමේ සීමාව →**

මෙය නියමිත ප්‍රාග්ධන පදනමෙන් 33% කි.

**ව්‍යවස්ථාපිත සංචිත අරමුදල →**

1988 අංක 30 දරන බැංකු පනතේ ප්‍රතිපාදන යටතේ ඇති කරනු ලැබූ ප්‍රාග්ධන සංචිතය.

**ආතති පරීක්ෂාව →**

බැංකුවක් විසින් විවිධ තුදුටු දුෂ්කර අවස්ථාවන්හිදී නොවැටී කටයුතු කළ හැකි විවිධ මට්ටම් කවරේද යන්න පෙන්වා දෙන පුර්ණ පරීක්ෂාවකි.

**පරිපාලනය →**

පරිපාලකයන් විසින් පාලනය කරනු ලබන්නාවූ ඒකකයක් පරිපාලිතයකි. එය ආයතනයක්, සංස්ථාපනය කරනු නොලැබූ ඒකකයක්, නොඑසේ නම් හවුල් ව්‍යාපාරයක් වියහැක.

**ස්වරූපයට වඩා යථාතත්වය →**

ගනුදෙනු හා අනෙකුත් සිද්ධීන් සඳහා වන ගිණුම්කරණ ක්‍රියාවලිය සහ මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම හුදු නෛතික ස්වරූපය අනුව පමණක් නොව ඒවායේ හරය සහ නියම ආර්ථික ස්වභාවය අනුව ගිණුම් ගත කර ඉදිරිපත් කිරීම අවශ්‍ය වන මූලධර්මය.

**ව්‍යවහාර මුදල් හුවමාරුවක් →**

මුදල් ඒකක තත්කාලීන විනිමය ගෙවීම් ක්‍රමය යටතේ මිලදී ගැනීම සහ මෙම මුදල් ප්‍රමාණය එම මුදල් ඒකකයෙන්ම ඉදිරි ගිවිසුම් ගෙවීම් ක්‍රමය යටතේ විකිණීම සඳහා සමගාමීව කටයුතු කිරීම ව්‍යවහාර මුදල් හුවමාරුවක් වේ.

**ස්ථර I ප්‍රාග්ධනය →**

සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය, ව්‍යවස්ථාපිත සංචිත අරමුදල සහ පොදු සංචිතයේ එකතුවකින් මෙය සකස්වී ඇත.

**ස්ථර II ප්‍රාග්ධනය →**

අතිරේක ප්‍රාග්ධනයේ 50% නියෝජනය වන්නේ ප්‍රත්‍යාගණන සංචිතයෙන් හා පොදු ප්‍රතිපාදනයන්ගෙනි.

**මුළු ප්‍රාග්ධනය →**

ස්ථර I හා ස්ථර II ප්‍රාග්ධනයේ එකතුවෙන් මුළු ප්‍රාග්ධනය සකස් වී ඇත.

**භාණ්ඩාගාර බිඳිපත →**

කෙටිකාලීන ණය උපකරණයක් වන මෙය, වෙන්දේසි පදනමින් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මහ බැංකුව නිකුත් කරනු ලබයි.

**ඒකක භාර →**

විශ්වාස භාර ඔප්පුවක කොන්දේසි වලට යටත්ව සුරැකුම්පත් වල ආයෝජනය කිරීමට භාර ගැනීම.

**ඵලදායී ජීවකාලය →**

වත්කමක් ආයතනයක ඵලදායීව භාවිතයට සුදුසු කාලය හෝ ආයතනයක් විසින් නිෂ්පාදනය කරනු ලබන හෝ වත්කමකින් ලබාගැනීමට අපේක්‍ෂිත ඒකක ගණන, වත්කමක ඵලදායී ජීව කාලයයි.

**එකතු කළ අගය →**

බැංකු සේවා සැපයීමේදී එම සේවා සැපයීම වෙනුවෙන් දරණ ලද පිරිවැය අඩු කිරීමෙන් පසු ජනිත වන ආදායමයි. මෙම එකතු කළ අගය සේවකයින්, ප්‍රාග්ධන දායකයන්, රාජ්‍ය බදු, ව්‍යාප්තිය සහ වර්ධන පිණිස යොදා ගැනීම සඳහා ආයතනය තුළ රඳවා ගැනීම් යන ආකාරයෙන් බෙදා හැරේ.

### ආයතනික තොරතුරු

බැංකුවේ නම  
ජාතික ඉතිරිකිරීමේ බැංකුව

නෛතික ස්වරූපය  
1971 අංක 30 දරන ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත මගින් ශ්‍රී ලංකාවේ සංස්ථාපනය කරන ලද රජයට අයත් බැංකුවක් වන අතර, 1988 අංක 30 දරන බැංකු පනත මගින් ඊට බලපත්‍රලාභී විශේෂිත බැංකුවක තත්ත්වය පිරිනමන ලදී.

ලියාපදිංචි කාර්යාලය සහ ප්‍රධාන කාර්යාලය  
'ඉතිරිකිරීමේ මන්දිරය'  
අංක 255, ගාලු පාර,  
කොළඹ 03, ශ්‍රී ලංකාව.  
දුරකථනය : 94-11-2573008-15  
ෆැක්ස් : 94-11-2573178  
ඊමේල් : [nsbgen@nsb.lk](mailto:nsbgen@nsb.lk)  
වෙබ් අඩවිය : <http://www.nsb.lk>  
ස්විෆ්ට් කේතය : **NSBALKLX**

සේවා මධ්‍යස්ථාන  
ශාඛා 250  
පාසල් බැංකු ඒකක 2,858  
ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර 279

නියෝජ්‍යායතන ජාලය  
දිවයින පුරා පැතිර පවතින කැපැල් කාර්යාල 651 ක් සහ උප කැපැල් කාර්යාල 3,410 කි.

ණය වර්ගීකරණය  
ෆිච් රේටිං ලංකා (පෞද්ගලික) සමාගම විසින් බැංකුව වෙත දිගුකාලීන ණය ශ්‍රේණිගත කිරීමේ ක්‍රීතව 'ඒ' (Ika) සහතිකය ප්‍රදානය කර ඇත.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුර්වස් ආයතනය විසින් B+ සාණාත්මක සහ ෆිච් රේටිං සමාගම විසින් B+ සාණාත්මක අන්තර්ජාතික ණය වර්ගීකරණය ප්‍රදානය කර ඇත.

අධ්‍යක්ෂ මණ්ඩලය  
අස්චින් ද සිල්වා - සභාපති  
ඩී.එල්.පී.ආර්. අබේරත්න - අධ්‍යක්ෂ (නිල බලයෙන් පත් සාමාජික)  
සුරංග නාඋල්ලගේ - අධ්‍යක්ෂ  
අජිත් පතිරණ - අධ්‍යක්ෂ  
ඒ.කේ. සෙනෙවිරත්න - අධ්‍යක්ෂ (නිල බලයෙන් පත් සාමාජික)  
අනිල් රාජකරුණා - අධ්‍යක්ෂ  
චන්දිම හේමචන්ද්‍ර - අධ්‍යක්ෂ

සාමාන්‍යාධිකාරී/  
ප්‍රධාන විධායක නිලධාරී  
එස්.ඩී.එන්. පෙරේරා

අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්  
එම්.ඒ.පී. මුහන්දිරම් මිය  
(2016 දෙසැම්බර් 07 සිට)  
චයි.එල්. ඩීන් මෙනවිය  
(2016 දෙසැම්බර් 06 දක්වා)

අධ්‍යක්ෂ මණ්ඩල විගණක කමිටුව  
ඩී.එල්.පී.ආර්. අබේරත්න - සභාපති  
ඒ.කේ. සෙනෙවිරත්න - සාමාජික  
අනිල් රාජකරුණා - සාමාජික

අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් හා පාරිශ්‍රමික කමිටුව  
අස්චින් ද සිල්වා - සභාපති  
ඩී.එල්.පී.ආර්. අබේරත්න - සාමාජික  
අජිත් පතිරණ - සාමාජික

අධ්‍යක්ෂ මණ්ඩල නාමයෝජනා කමිටුව  
අස්චින් ද සිල්වා - සභාපති  
අජිත් පතිරණ - සාමාජික  
ඩී.එල්.පී.ආර්. අබේරත්න - සාමාජික

අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව  
ඒ.කේ. සෙනෙවිරත්න - සභාපති  
සුරංග නාඋල්ලගේ - සාමාජික  
චන්දිම හේමචන්ද්‍ර - සාමාජික

අනුකූලතා නිලධාරී  
අයි.කේ.එල්. සසී මහේන්ද්‍රන් මිය

විගණකවරුන්  
විගණකාධිපති

පරිපාලිත සමාගම  
සමාගමේ නම  
සී/ස. එන්එස්බී ෆන්ඩ් මැනේජ්මන්ට් සමාගම

ලියාපදිංචි කාර්යාලය සහ ප්‍රධාන කාර්යාලය  
පළමු මහල  
'ඉතිරිකිරීමේ මන්දිරය'  
ජාතික ඉතිරිකිරීමේ බැංකුව  
අංක 255, ගාලු පාර,  
කොළඹ 03, ශ්‍රී ලංකාව.  
දුරකථනය : 94-11-2564601, 2467731  
ෆැක්ස් : 94-11-2564706  
ඊමේල් : [nsbfmc@nsb.lk](mailto:nsbfmc@nsb.lk)  
ස්විෆ්ට් කේතය : **NSBFLKXXXX**

අධ්‍යක්ෂ මණ්ඩලය  
අස්චින් ද සිල්වා - සභාපති  
ඩී.එල්.පී.ආර්. අබේරත්න - අධ්‍යක්ෂ  
සුරංග නාඋල්ලගේ - අධ්‍යක්ෂ  
එස්.ඩී.එන්. පෙරේරා - අධ්‍යක්ෂ  
අජිත් පතිරණ - අධ්‍යක්ෂ  
රවී අමරසේකර - අධ්‍යක්ෂ  
ධම්මික අඹේවෙල - අධ්‍යක්ෂ  
නිමල් ජයසුන්දර - අධ්‍යක්ෂ  
ඩී.එස්.ඩබ්. සමරසේකර - අධ්‍යක්ෂ  
යසස් ද සිල්වා - අධ්‍යක්ෂ  
ශ්‍රීලාල් ප්‍රනාන්දු - අධ්‍යක්ෂ

ප්‍රධාන විධායක නිලධාරී  
ජී.වී.ඒ.ඩී.ඩී. සිල්වා මෙනවිය  
(2016 අගෝස්තු 01 සිට)  
බී.පී.ඒ. ගුණසේකර මිය  
(2016 ජූලි 11 දක්වා)

විගණකවරුන්  
අරන්ස්ට් ඇන්ඩ් යන්ග්

සමාගමේ ලේකම්  
එම්.ඒ.පී. මුහන්දිරම් මිය









**මෙම වාර්ෂික වාර්තාව  
කාබන් මධ්‍යස්ථ වේ**

සහතික ලත් කාබන් නිෂ්ක්‍රීය සංවිධානයක් වන ස්මාර්ට් මීඩියා වාර්ෂික වාර්තා සමාගම විසින් මෙම ජාතික ඉතිරිකිරීමේ බැංකු වාර්ෂික වාර්තාව නිමවා ඇත. තවද, මෙම වාර්ෂික වාර්තාව නිමැවීමේදී කඩදාසි භාවිතය හා මුද්‍රණය ඇතුළුව ස්මාර්ට් මීඩියා විසින් බාහිර සේවා සපයන්නන්ගෙන් ඉටු කරගන්නා ලද ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් ලෙස මුද්‍රණරෙණ හරිතාගාර වායු විමෝචනය, ස්ථිර කරන ලද මූලාශ්‍ර මගින් ගිලවූ කරනු ලැබේ.

**මෙය සංකලිත  
වාර්ෂික වාර්තාවකි**

මෙම ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වාර්ෂික වාර්තාව ස්මාර්ට් මීඩියා වාර්ෂික වාර්තා සමාගමෙහි ස්මාර්ට් සංකලිත වාර්තාකරණ ක්‍රමවේදය භාවිතාකර පිළියෙල කර ඇත.



[www.smart.lk](http://www.smart.lk)



[www.carbonfund.org](http://www.carbonfund.org)

